


261 වන කාණ්ඩය - 2 වන කලාපය
தொகுதி 261 - இல. 2
Volume 261 - No. 2

2018 ජූනි 07වන බ්‍රහස්පතින්දා
2018 யூன் 07, வியாழக்கிழமை
Thursday, 07th June, 2018



පාර්ලිමේන්තු විවාද
(හැන්සාඩ්)

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

PARLIAMENTARY DEBATES
(HANSARD)

නිල වාර්තාව
அதிகார அறிக்கை
OFFICIAL REPORT

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

2018 ජූනි 07වන බ්‍රහස්පතින්දා
2018 ජූනි 07, වியාපූර්ණය
Thursday, 07th June, 2018

සූ.භා. 9.30ට පාර්ලිමේන්තුව රැස් විය.
කථනායකතුමා [ගරු කරු ජයසූරිය මහතා] මූලාසනාරූඪ විය.
பாராளுமன்றம் மு.ப.9.30 மணிக்குக் கூடியது.
சபாநாயகர் அவர்கள் [மாண்புமிகு கரு ஜயசூரிய] தலைமை
வகித்தார்கள்.
The Parliament met at 9.30 a.m.,
MR. SPEAKER [THE HON. KARU JAYASURIYA] in the Chair.

නිවේදන
அறிவிப்புகள்
ANNOUNCEMENTS

I

බැඳුම්කර වාර්තාව පදනම් කර ගනිමින් අසත්‍ය
තොරතුරු ප්‍රචාරය
பிணையுறு அறிக்கை அடிப்படையிலான தவறான
பிரச்சாரம்
FALSE PROPAGANDA BASED ON BOND REPORT

ගරු කථනායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

බැඳුම්කර වාර්තා අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව තුළත්, පිටස්තරවත් ප්‍රකාශ වූණු ඇතැම් කරුණු හා වාර්තා ගැන කථනායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මගේ හැඟීමයි.

අසත්‍ය, ගොතන ලද, සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වූණු සහ ප්‍රකාශ වන විවිධ අදහස් නිසා සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් විශාල කැලලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.

කවුරුත් හෝ ගොතන ලද්දක් වන අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කරමින්, ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් වර්ත කිහිපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නොමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යද ඇතුළු සියලුදෙනාගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.

බැඳුම්කර වාර්තාවලට ඇතුළත් විය යුතු සියලු අදාළ ලිපි ලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර, ඔහු දිවයිනට පැමිණි විගසම නීතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.

මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණු ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලීසිය මා වෙත දන්වා ඇත.

අම්පාරේදී වද බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙනි. දැන් ඇති වී තිබෙන තත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහර මන්ත්‍රීවරුන් දිවුරුම් පෙත්සම් දීමත්, සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජන මතයක් රටේ ගොඩ නැගෙමින් පවතී.

කවුරුත් මොනවා කිව්වත් අප අවනත විය යුත්තේ අපේ හෘදය සාක්ෂියට පමණි.

බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත්, අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලීසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පාර්ලිමේන්ට්, මාධ්‍යයටත් මම ආයාචනා කරමි.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநුர திலாநாயக்க)
(The Hon. Anura Dissanayake)
ගරු කථනායකතුමනි, මට කාරණයක් කියන්න තිබෙනවා.

ගරු කථනායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට පසුව අවස්ථාව දෙන්නමි.

II

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම
பாராளுமன்ற அலுவல்கள் பற்றிய குழுக் கூட்டம்
MEETING OF COMMITTEE ON PARLIAMENTARY BUSINESS

ගරු කථනායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

2018 ජූනි මස 07වන බ්‍රහස්පතින්දා, එනම් අද දින අපර භාග 3.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් මාගේ නිල කාර්යයේදී පැවැත්වීමට නියමිත බැවින්, ඊට පැමිණ සහභාගි වන ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට මෙයින් දැනුම් දෙමි.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

ගරු ගයන්ත කරුණාතිලක මහතා (ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා)

(மாண்புமிகு கயந்த கருணாதிலக்க - காணி மற்றும் பாராளுமன்ற மறுசீரமைப்பு அமைச்சரும் அரசாங்கக் கட்சியின் முதற்கோலாசாஸ்திரம்)
(The Hon. Gayantha Karunatileka - Minister of Lands and Parliamentary Reforms and Chief Government Whip)
ගරු කථනායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය

[ගරු ගයන්ත කරුණාතිලක මහතා]

සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, බුද්ධ ශාසන අමාත්‍යතුමා වෙනුවෙන් මම පහත සඳහන් වාර්තා ඉදිරිපත් කරමි.

- (i) 2017 වර්ෂය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව; සහ
- (ii) 2017 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.

එම වාර්තා තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් මම 2015 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව කෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා වෙනුවෙන් මම පහත සඳහන් වාර්තා ඉදිරිපත් කරමි.

- (i) 2017 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව;
- (ii) 2017 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව; සහ
- (iii) 2017 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.

එම වාර්තා නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(මාණ්ඩුමුතු කුමාරතුංග කුමාරතුංග)
(The Hon. Gayantha Karunatileka)
ගරු කපානායකතුමනි, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
විභා විග්‍රහිතව පැහැදිලි කර ඇත.
Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමනි, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමා වෙනුවෙන් මම 2017 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.

එම වාර්තාව තරුණ, ක්‍රීඩා, කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව

அரசாங்க நிதி பற்றிய குழுவின் அறிக்கை PUBLIC FINANCE COMMITTEE REPORT

ගරු එම්.ඒ. සුමන්තිරන් මහතා
(மாண்புமிகு எம்.ஏ. சமந்திரன்)
(The Hon. M.A. Sumanthiran)

Hon. Speaker, I present the Report of the Committee on Public Finance on,

- (i) Excise Notifications under Excise Ordinance;
- (ii) Notes on the Supplementary Allocations given from the Budgetary Support Services and Contingent Liabilities provision made under the Department of National Budget as per the Introduction Note of the Annual Estimates; and
- (iii) Financial Performance of the fourth quarter of the year 2017 which were referred to the said Committee.

සභාමේසය මත තිබිය යුතුයයි නියෝග කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා துறைசார் மேற்பார்வைக் குழு அறிக்கைகள் SECTORAL OVERSIGHT COMMITTEE REPORTS

ගරු මලිත් ජයතිලක මහතා
(மாண்புமிகு மலித் ஜயதிலக)
(The Hon. Malith Jayathilake)

ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද,

- (i) ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත;
- (ii) 2013 සහ 2014 වර්ෂ සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන;
- (iii) වර්ෂ 2001 සිට 2010 දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා;
- (iv) 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තා;

- (v) 2001 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා;
- (vi) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව;
- (vii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව;
- (viii) 2016 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව;
- (ix) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව; සහ
- (x) 2015 සහ 2016 වර්ෂ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා

සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.

සභාමේසය මත තිබිය යුතුයයි නියෝග කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

පෙත්සම් மனுக்கள் PETITIONS

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

- ගරු හරිත් ප්‍රනාන්දු මහතා - [සභා ගර්භය තුළ නැත.]
- ගරු සුජීව සේනසිංහ මහතා - [සභා ගර්භය තුළ නැත.]
- ගරු ටී.බී. ඒකනායක මහතා - [සභා ගර්භය තුළ නැත.]
- ගරු අරච්චිදේ කුමාර් මහතා - [සභා ගර්භය තුළ නැත.]

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)

ගරු කථානායකතුමනි, බත්තරමුල්ල, උතුරු තලංගම, ගුරුගෙදර පාර, අංක 552 බී දරන ස්ථානයෙහි පදිංචි වි.ඒ.එච්.එස්. පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගන්වමි.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(மாண்புமிகு (திருமதி) ரோஹிணி குமாரி விஜேரத்ன)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු කථානායකතුමනි, ගොතටුව, නව නගරය, ඇල්හේන පාර, අංක 697/2 දරන ස්ථානයෙහි පදිංචි බී.ඩබ්ලිව්.ඒ. බුද්ධික උෂාන් ප්‍රේමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගන්වමි.

ගරු චමින්ද විජේසිරි මහතා
(மாண்புமிகு சமிந்த விஜேசிரி)
(The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, නුගතලාව, ලාහුටුව, අංක 14 දරන ස්ථානයෙහි පදිංචි ආර්.එම්.එම්.කේ. රත්දෙනිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගන්වමි.

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(மாண்புமிகு விஜேபால ஹெட்டிஆரச்சி)
(The Hon. Wijepala Hettiarachchi)

ගරු කථානායකතුමනි, මම පහත සඳහන් පෙත්සම් තුන පිළිගන්වමි.

[ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා]

- (1) ගාල්ල, ගෝනමුල්ල හන්දිය යන ස්ථානයෙහි පදිංචි එල්.ඒ. ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම;
- (2) මාතර, මැද්දේවත්ත, තංගල්ල පාර, අංක 389/1 දරන ස්ථානයෙහි පදිංචි මීලාන් සුබෝධ ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම; සහ
- (3) බද්දේගම, ඉදිගස්කැටිය, ඉසුරපුර, අංක 71 දරන ස්ථානයෙහි පදිංචි ආර්.ඒ.කේ. සමරනායක මහත්මියගෙන් ලැබුණු පෙත්සම.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.

සමර්ථපිඤ්ඤා කළු පොතකට පොත්පත් සමුදායයක් සාදා කැමැත්තෙන් පිළිගැනීමට පත්ව ඇත.

Petitions ordered to be referred to the Committee on Public Petitions.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
විනාශකරණයට වාග්මූල විධාන
ORAL ANSWERS TO QUESTIONS

“සූර්ය බල සංග්‍රාමය” ව්‍යාපෘතිය: විදුලිය

උත්පාදනය

“ශ්‍රී ලංකා විදුලි බල සංග්‍රාමය” කලාපීය වශයෙන් : මිනිසුන්

පිහිටුවීම

"SURYA BALA SANGRAMAYA" PROJECT: ELECTRICITY GENERATION

2/18

1. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා

(මාණ්ඩුමිල නලින් බණ්ඩාර ජයමහ)

(The Hon. Nalin Bandara Jayamaha)

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 2017.09.06 දින වන විට ජාතික විදුලි පද්ධතිය තුළ පවතින සූර්ය බලයෙන් උත්පාදනය කරනු ලැබූ සම්පූර්ණ විදුලිබල ප්‍රමාණය කොපමණද;
- (ii) සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා සිදු කරනු ලබන සවිකිරීම් අවධානයෙන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද;
- (iii) සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

මිනිසුන් මගින් ප්‍රතිපාදන ක්‍රමයන් සහ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය:

- (අ) (i) 2017.09.06 ආරම්භ කළ ජාතික විදුලි බල සංග්‍රාමයේ මුලින්ම පිහිටුවීමට කැමැත්තෙන් පිළිගැනීමට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් සවිකිරීම් අවධානයෙන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද;
- (ii) ශ්‍රී ලංකා විදුලි බල සංග්‍රාමයේ මුලින්ම පිහිටුවීමට කැමැත්තෙන් පිළිගැනීමට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් සවිකිරීම් අවධානයෙන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද;

- (iii) ශ්‍රී ලංකා විදුලි බල සංග්‍රාමයේ මුලින්ම පිහිටුවීමට කැමැත්තෙන් පිළිගැනීමට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් සවිකිරීම් අවධානයෙන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කටයුතු කරන බව දන්නේද;

අවුරුදු මාසයකට වරක් පරීක්ෂණයක් කළ හැකිද?

(ආ) ඔවුන්ගේ, ඉන්ද්‍රිය?

asked the Minister of Power and Renewable Energy:

(a) Will he inform this House-

- (i) the total amount of electricity that was generated using solar power and was added to the national grid as at 06.09.2017;
- (ii) whether he is aware that employees of Ceylon Electricity Board are discouraging fixing of installations for generating electricity using solar power; and
- (iii) the nature of steps that have been taken by the Ministry to raise awareness among employees of Ceylon Electricity Board about “Surya Bala Sangramaya” project?

(b) If not, why?

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා)

(මාණ්ඩුමිල අජිත් පී. පෙරේරා - මිනිසුන් මගින් ප්‍රතිපාදන ක්‍රමයන් සහ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය)

(The Hon. Ajith P. Perera - State Minister of Power and Renewable Energy)

ගරු කථනායකතුමනි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

- (අ) (i) ප්‍රශ්නයෙන් අනන්තේ 2017.09.06 දින වන විට ජාතික විදුලි පද්ධතිය තුළ පවතින සූර්ය බලයෙන් උත්පාදනය කරනු ලැබූ සම්පූර්ණ විදුලිබල ප්‍රමාණය කොපමණද කියලායි.

2017.09.06 දින වන විට ජනනය කරන ලද, ජාලයට සම්බන්ධ - grid connected - සූර්ය ප්‍රකාශ වෝල්ටීය - solar PV - ධාරිතාව මෙහෙයවීමට 51.36යි. වාණිජමය වශයෙන් සවි කර තිබෙන මෙහෙයවීමට 10 බැගින් වූ පහක් සහ 1.36ක් වශයෙන් තිබෙන අපේ pilot project එක ගැනයි මේ කියන්නේ. පියසි මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීය ධාරිතාව මෙහෙයවීමට 49.702යි. ඒ අනුව ප්‍රශ්නයේ සඳහන් දිනය වන විට මෙහෙයවීමට 101.062ක ප්‍රමාණයක් සූර්ය බලයෙන් උත්පාදනය කරලා ජාතික පද්ධතියට එකතු කරලා තිබුණා. ගරු කථනායකතුමනි, මේ ප්‍රශ්නය අහලා සැහෙන කාලයක් ගත වෙලා තිබෙනවා.

2018.05.01 දිනට පියසි මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීය ධාරිතාව මෙහෙයවීමට 83.88ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අනුව එදිනට සමස්ත විදුලි ධාරිතාවය (සූර්ය බල) මෙහෙයවීමට 135.24ක් වෙනවා.

ගරු කථනායකතුමනි, මීට අමතරව තවත් මෙහෙයවීමට 150ක් පමණ සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු අවසන් කරලා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ දත්ත අපේ පද්ධතියට ලැබෙන්නේ යම් කාලයක් ගත වූයාට පසුවයි.

(ii) ප්‍රශ්නයෙන් අහන්නේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා සිදු කරනු ලබන සවි කිරීම් අධිකාරියෙන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කටයුතු කරන බව දන්නේද කියලායි.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්නය කියවන්න අවශ්‍ය නැහැ. ඔබතුමා පිළිතුර ලබා දෙන්න.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු කථානායකතුමනි, ප්‍රශ්නයත් සමඟ නොකිව්වොත් ජනතාවට තේරුම් යන්නේ නැහැ.

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර “නොදනී” යන්නයි. නමුත් මුල් කාලයේ තාක්ෂණික ගැටලු තිබුණා. විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය තුළ තාක්ෂණය පිළිබඳ අවබෝධය අඩුකමක් තිබුණා.

අද වෙනකොට ඒ පිළිබඳව වක්‍රලේඛ නිකුත් කරලා පුහුණුවීම් ලබා දීලා තිබෙනවා. දැන් කිසිම ගැටලුවක් නොමැතිව මෙය සිදු වෙනවා. ඊට අමතරව වෙන ගැටලුවක් තිබුණා. මේ සඳහා විශේෂ මීටරයක් අවශ්‍යයි. එම මීටර්වල හිඟයක් තිබුණා. ඒ නිසා ප්‍රමාදයක් සිද්ධ වුණා. නමුත් අද වෙනකොට සෑහෙන දුරට මෙම ප්‍රශ්නය විසඳී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.

(iii) විදුලි පාරිභෝගිකයන්ගේ පියසි මත සවි කළ සූර්ය පැනල හා සූර්ය උදායන මඟින් ජනනය කරනු ලබන විදුලිය, ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගෙන ලැබීම බෙදා හැරීමේ ජාලය හරහා විදුලි පාරිභෝගිකයන් වෙත බෙදා හැරීම සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සිදු කරන මූලික ක්‍රියාවලියයි.

ලැබීම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි බෙදා හැරීම අංශයට සම්බන්ධ ඉංජිනේරුවරුන් සඳහා සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතියේ අරමුණු, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, ප්‍රතිලාභ ආදී කරුණු ඇතුළත් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබෙනවා.

අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද වක්‍රලේඛ මඟින් සූර්ය බල සංග්‍රාමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සියලු දැනුවත් කිරීම් ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරලා තිබෙනවා; ඒ වාගේම LECO එකට යොමු කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන සූර්ය බල සංග්‍රාම වැඩසටහන සඳහා වෙනමම වක්‍රලේඛ විධිවිධාන නිකුත් කරලා නිලධාරීන් දැනුවත් කරලා තිබෙනවා; ඒ වාගේම රටේ ජනතාවත් දැනුවත් කරලා තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු රාජ්‍ය ඇමතිතුමනි, ප්‍රශ්නය සඳහන් කරන්න එපා කියලා මම මූලින් කිව්වේ, වේලාව වෙන් කරලා තිබෙන්නේ පිළිතුරු ලබා දීමට විතරක් නිසායි.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

හොඳමයි. මම ඒක පිළිගන්නවා, ගරු කථානායකතුමනි.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)

ගරු රාජ්‍ය ඇමතිතුමනි, පිළිතුර ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තූතියි. මම හිතන විධියට සුනිත්‍ය බල ශක්තිය මේ පද්ධතියට ඇතුළත් කිරීම සඳහා ඔබතුමන්ලා විශාල ධෛර්යයක් ගන්නවා. ගරු රාජ්‍ය ඇමතිතුමනි, විශේෂයෙන් rooftop solar panels ගැන කථා කරද්දී, සාමාන්‍යයෙන් මෙඟවොට එකකට ආසන්න වපසරියකින් යුතු පියසි තිබෙන ව්‍යාපාරික ස්ථාන තිබෙනවා. එවැනි ව්‍යාපාරික ස්ථාන ගැන සොයා බලද්දී, බොහෝ අය මේ සම්බන්ධව අධිකාරියෙන් වෙලා තිබෙන බව පෙනී යනවා.

මොකද, ඒ ගොල්ලන්ගේම විදුලිය නිෂ්පාදනය කිරීම ඒ ගොල්ලන්ට වාසි වුණත්, මේ තිබෙන මිලක් එක්ක සංසන්දනය කරද්දී ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම මිලදී ගැනීම කරලා මාස හතරක්, පහක් යනවා, ව්‍යාපෘතියක් commission කර ගන්න. එනකොට ගරු ඇමතිතුමා, ඒ කාලයේදී යන interest rate එකක් එක්ක ගළපනකොට ව්‍යාපාරිකයෝ කියන කාරණයක් තමයි, මේ ගෙවීම -tariff එක- ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ නිසා විශේෂයෙන් ව්‍යාපාරික ස්ථාන, කර්මාන්තකරුවන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා විශේෂත්වයක් කරන්න පුළුවන් හැකියාවක් ඔබතුමාට තිබෙනවාද?

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු මන්ත්‍රීතුමා, මම පිළිගන්නේ නැහැ, ඔබතුමා කියන කාරණය. සූර්ය බල සංග්‍රාමය යටතේ තිබෙන Net Accounting සහ Net Plus කියන ව්‍යාපෘති යටතේ ඒකකයකට නිශ්චිත මිලක් ලබා දෙනවා. ඒ නිසා ඔබතුමාට ගෞරව සහිතව මම ඔබතුමාගේ තර්කය ප්‍රතික්ෂේප කරනවා. මේ වන විට පළමුවෙනි අවුරුදු 7 ඇතුළත විදුලි ඒකකයක් සඳහා රුපියල් 22.00ක්, ඒ වාගේම ඊළඟ අවුරුදු 13 ඇතුළත විදුලි ඒකකයක් සඳහා රුපියල් 15.50ක් වශයෙන් වසර විස්සක කාලයකට අපි ගිවිසුම්වලට එළඹෙනවා. මේ මිල අපි ගණන් හැදුවේ මීට අවුරුදු දෙකකට කලින්. අද එදාට වඩා ලෝක වෙළඳපොළේ උපකරණ මිල අඩුවෙලා තිබෙනවා. මම පිළිගන්නවා, ඩොලරයේ අගය වැඩිවීම නිසා ආපසු අතික් අතට දෙයක් සිදුවෙලා තිබෙනවා කියලා. හැබැයි, අර සවි කිරීමයි, සබඳතාව ලබාදීමයි අතර තිබෙන පරතරය අඩු කර ගන්න අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. යම් ගැටලුවක් තිබෙනවා නම්, කෙළින්ම අපට කථා කරන්න. මොකද, මෙඟවොට එකක් කියන්නේ ඩොලර් මිලියනයක විතර ලොකු ආයෝජනයක්. ඒ වාගේම කර්මාන්තකරුවන් සහ විශාල පියසි තිබෙන ආයෝජකයන් ධෛර්යවත් කරන්න අපි කැමතියි. යම් ගැටලුවක් හෝ මාස හතරක් පහක් වන විශේෂ ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඒ පිළිබඳව අපව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් මම කියනවා, අදටත් මේ මිල වලංගු බව.

ඒ වාගේම, මෙඟවොට 100 ඉලක්කය සපුරා ගැනීමෙන් පසුව මිල පිළිබඳව පුනරීක්ෂණයක් කරන්නට කැබිනට් තීන්දුව අනුවම අපි එකඟ වෙලා තිබෙනවා; ඒ අනුව අපි ඒ කටයුතු පටන් ගන්නවා. ඒ අනුව මිලෙහි වෙනසක් කළ යුතු නම් අපි ඒ වෙනස කරන්නට සූදානම් ගරු කථානායකතුමනි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

බොහොම ස්තුතියි. දෙවෙනි අතුරු ප්‍රශ්නය අහනවාද?

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා

(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)

ගරු රාජ්‍ය ඇමතිතුමනි, මම දන්නා හැටියට ඔබතුමන්ලා සූර්ය උද්‍යාන හඳුනාගෙන තිබෙනවා, මන්නාරම, තලෙයිමන්නාරම සහ පුනරින් කියන ප්‍රදේශවල. විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි වසර දෙක තුන ඇතුළත ඒ සූර්ය උද්‍යානවල මෙඟවොට 100ක හෝ 200ක බලාගාර ඉදි කරන්නට සැලසුම් කරලා තිබෙනවා. මේ වන විට විදුලිබල මණ්ඩලය මගින් ඉදි කරන ඒ සූර්ය උද්‍යානවල ප්‍රගතිය කොහොමද, මේ සඳහා ආයෝජනය කරන්නේ කවුද, විදුලිබල මණ්ඩලයට ඒ සඳහා ශක්තිය සහ හැකියාව තිබෙනවාද කියලා මම ඔබතුමාගෙන් විමසනවා.

ගරු අජිත් පී. පෙරේරා මහතා

(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු කථානායකතුමනි, විදුලිබල මණ්ඩලය සූර්ය උද්‍යාන සඳහා කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. මන්නාරම ප්‍රදේශයේ මෙඟවොට 100ක සුළං බල උද්‍යානයක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අපි ක්‍රියාත්මක කරනවා. ඒ හැරෙන්නට සූර්ය බලය සහ සුළං බලය පිළිබඳ අනෙකුත් ආයෝජන සියල්ලම පෞද්ගලික අංශය මත රඳා පවතිනවා. හැබැයි, මිලදී ගන්නේ තරගකාරී මිල ගණන් අනුවයි.

ගරු කථානායකතුමනි, පුනරින් ප්‍රදේශයේ ගිගාවොට 01ක්, ඒ කියන්නේ මෙඟවොට 1,000ක ධාරිතාවකින් යුත් සුළං සහ සූර්ය කියන මූලාශ්‍ර දෙකෙන්ම ක්‍රියාත්මක වන බලාගාරයක් සැලසුම් කරලා තිබෙනවා. ඉඩම් මැනීමේ කටයුතු දැන් අවසන් කරලා තිබෙනවා. අවසර ලබා ගැනීමේ කටයුතු අපි දැන් කරගෙන යනවා. ඒ සම්පූර්ණ උද්‍යානයම තරගකාරී මිල ගණන් මත ටෙන්ඩර් ක්‍රමවේදයකට තමයි ලබා දෙන්නේ. ඒ වාගේම, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ තවත් මෙඟවොට 100ක බලාගාරයක් සැලසුම් කරලා තිබෙනවා; මැනීමේ කටයුතු කරගෙන යනවා. ඒ වාගේම, සුළං සහ සූර්ය බලය පිළිබඳව තිබෙන සියලුම අවස්ථාවන් තරගකාරී ලෙසයි කරන්නේ. ඒ දෙකට අමතරව තවත් මෙඟවොට 150ක සූර්ය බලය පිළිබඳ ටෙන්ඩරයක් තව මාස දෙකකින් එනවා.

තවත් මෙඟවොට 150ක සුළං බලය පිළිබඳ ටෙන්ඩරයකුත් මාස දෙකකින් එනවා. ඒ කියන්නේ මෙඟවොට 1, 2 හෝ 10 දක්වා වූ කොටස් මගින් ඒ ටෙන්ඩර් කරන්න පුළුවන්. එතකොට දේශීය ව්‍යාපාරිකයන්ටත්, විදේශීය ආයෝජකයන්ටත් - දෙගොල්ලන්ටම- අවස්ථාව තිබෙනවා. බොහොම ස්තුතියි, ඔබතුමා ඒ ප්‍රශ්නය ඇහුවාට.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්න අංක 2 - 17/18 - (1), ගරු ආනන්ද අලුත්ගමගේ මහතා.

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு ஆனந்த அலுத்தகமகை)
(The Hon. Ananda Aluthgamage)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමනි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

வினாளை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්න අංක 3 - 36/18 - (1), ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - [සභා ගර්භය තුළ නැත.]

විදුහල්පති පුරප්පාඩු හා ගුරු පුරප්පාඩු පිරවීම :

මාතලේ දිස්ත්‍රික්කය

அதிபர் மற்றும் ஆசிரியர் வெற்றிடங்களை நிரப்புவதல் :

மாத்தளை மாவட்டம்

FILLING OF PRINCIPAL AND TEACHER VACANCIES : MATALE DISTRICT

130/18

4. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

(மாண்புமிகு (திருமதி) ரோஹிணி குமாரி விஜேரத்ன)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාත් සභාව යටතේ පාලනයවන පාසල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම පාසල්වල නම් කවරේද;
- (iii) දැනට එම පාසල් අතරින්, වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
- (iv) දැනට දිස්ත්‍රික්කයේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
- (v) මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පති පුරප්පාඩු හා ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එකුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

கல்வி அமைச்சரைக் கேட்ட வினா :

- (அ) (i) மாத்தளை மாவட்டத்தில் மத்திய மாகாண சபையின் கீழ் நிருவகிக்கப்படுகின்ற பாடசாலைகளின் எண்ணிக்கை யாது;
 - (ii) மேற்படி பாடசாலைகளின் பெயர்கள் யாவை;
 - (iii) தற்போது இப்பாடசாலைகளுக்கு மத்தியில் பதில் கடமையாற்றும் அதிபர்கள் உள்ள பாடசாலைகளின் எண்ணிக்கை மற்றும் அவற்றின் பெயர்கள் யாவை;
 - (iv) தற்போது மாவட்டத்தில் நிலவுகின்ற ஆசிரியர் வெற்றிடங்களின் எண்ணிக்கை, ஒவ்வொரு கல்விக் கோட்டத்தின் படி வெவ்வேறாக யாவை;
 - (v) மாத்தளை மாவட்டத்தில் அதிபர் வெற்றிடங்கள் மற்றும் ஆசிரியர் வெற்றிடங் களை நிரப்புவதற்கு அமைச்சு மேற்கொள்ளும் நடவடிக்கைகள் யாவை;
- என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
- (ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Education :

- (a) Will he inform this House-
 - (i) the total number of schools functioning in the Matale District under the Central Provincial Council;
 - (ii) the names of the aforesaid schools;
 - (iii) out of those schools, the number of those that are currently functioning under acting principals and of the names of such schools;
 - (iv) separately, on per education region basis, the total number of teacher vacancies currently existing in the district; and
 - (v) the steps that will be taken by the Ministry to fill the vacancies existing for principals and teachers in the Matale District?
- (b) If not, why?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)
 (மாண்புமிகு அக்கில விராஜ் காரியவசம் - கல்வி அமைச்சர்)
 (The Hon. Akila Viraj Kariyawasam - Minister of Education)

ගරු කපානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) 306කි.
 - (ii) ඇමුණුම 01 සභාගත* කරමි.
 - (iii) පාසල් සංඛ්‍යාව 129කි. ඇමුණුම 02 සභාගත* කරමි.
 - (iv) ඇමුණුම 03 සභාගත* කරමි.
- ඒ කලාප දෙකේ ගුරු පුරප්පාඩු මම වෙන වෙනම කියන්නමි.
- නාඋල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු පුරප්පාඩු:
- නාඋල අධ්‍යාපන කොට්ඨාසය:
- ප්‍රාථමික ගුරු පුරප්පාඩු 2යි. විද්‍යා ගුරු පුරප්පාඩු 1යි. දෙමළ භාෂාව හා සාහිත්‍ය පුරප්පාඩු 1යි. භූගෝල විද්‍යාව පුරප්පාඩු 3යි. පුරවැසි අධ්‍යාපනය පුරප්පාඩු 5යි. දෙවන බස (දෙමළ) පුරප්පාඩු 2යි. චිත්‍ර පුරප්පාඩු 5යි. නැටුම් පුරප්පාඩු 1යි. දෙමළ සාහිත්‍ය රසාස්වාදය පුරප්පාඩු 1යි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය පුරප්පාඩු 12යි. කෘෂි හා ආහාර තාක්ෂණවේදය පුරප්පාඩු 6යි. ගෘහ ආර්ථික විද්‍යාව පුරප්පාඩු 3යි. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පුරප්පාඩු 2යි. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය පුරප්පාඩු 1යි. පුස්තකාල පුරප්පාඩු 16යි.
- අඹන්ගහකෝරළේ අධ්‍යාපන කොට්ඨාසය:
- ප්‍රාථමික පුරප්පාඩු 9යි. ගණිතය පුරප්පාඩු 2යි. ඉංග්‍රීසි පුරප්පාඩු 1යි.

* පුස්තකාලයේ තබා ඇත.
 * நூலிணையத்தில் வைக்கப்பட்டிருள்ளது.
 * Placed in the Library.

දෙමළ භාෂාව හා සාහිත්‍යය - පුරප්පාඩු 3යි. භූගෝල විද්‍යාව - පුරප්පාඩු 1යි; පුරවැසි අධ්‍යාපනය - පුරප්පාඩු 1යි; දෙවන බස (සිංහල) - පුරප්පාඩු 1යි; චිත්‍ර - පුරප්පාඩු 2යි; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය - පුරප්පාඩු 6යි; කෘෂි හා ආහාර තාක්ෂණවේදය - පුරප්පාඩු 4යි; ගෘහ ආර්ථික විද්‍යාව - පුරප්පාඩු 3යි; සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - පුරප්පාඩු 2යි; පුස්තකාල - පුරප්පාඩු 7යි. මේ වාගේ පොඩි පොඩි ගණන් තිබෙනවා.

(v) ඔව්.
විදුහල්පති සේවයේ පුරප්පාඩු:
 ජාතික පාසල් සඳහා 2018 වර්ෂයේ සිදු කිරීමට නියමිතව පවතින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම්, පත් කිරීම් හා උසස්වීම් මඟින් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කෙරේ.

රාජ්‍ය සේවා කොමිසම අනුමත කරලායි තිබෙන්නේ. ඊයේත් අනුමැතිය ලබා දුන්නා. සති දෙකක් ඇතුළත ඒ වික ගැසට් කරනවා.

පළාත් සභා පාසල් සඳහා රේඛීය අමාත්‍යාංශයෙන් බඳවාගනු ලැබූ මධ්‍යම පළාත් සභාවට අනුයුක්ත කර ඇති විදුහල්පති ශ්‍රේණිධාරීන් පුරප්පාඩු පවතින පාසල් සඳහා අනුයුක්ත කර ඇත.

ගරු මන්ත්‍රීතුමිය, විදුහල්පතිවරුන් 4,000ක් බඳවා ගන්නා. අපි ඒ අය පළාත් සභාවලට දී තිබෙනවා. පළාත් සභාවලින් සමහර විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් වශයෙන්ම ස්ථානගත කරලා නැහැ. ඔවුන් වෙනත් වෙනත් පාසල්වල සහකාර, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වශයෙන් ඉන්නවා; වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස ඉන්නවා. ජාතික පාසල්වලත් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නවා. හැබැයි ඒ හැමෝම ශ්‍රේණිධාරීන්. පළාත් සභාවේ වැඩ බලන අයගෙන් බහුතරය ඉන්නේ ශ්‍රේණිධාරීන් නොවන අයයි. බඳවා ගත් ඒ විදුහල්පතිවරුන් ස්ථානගත කර නැහැ, බොහොමයක් පළාත් සභාවල.

ගුරු සේවයේ පුරප්පාඩු:
 අවශ්‍යතාව අනුව වරින් වර ගැසට් නිවේදන නිකුත් කර ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන අතර, පුරප්පාඩු සඳහා අනුයුක්ත කරනු ඇත.

(ආ) අදාළ නොවේ.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 (மாண்புமிகு (திருமதி) ரோஹிணி குமாரி விஜேரத்ன)
 (The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු ඇමතිතුමනි, (අ) (iv) ප්‍රශ්නයෙන් මා අසා තිබෙන්නේ මගේ මැතිවරණ කොට්ඨාසයේ තිබෙන කලාප දෙක ගැන පමණක් නොවෙයි, මුළු මාතලේ දිස්ත්‍රික්කයේම පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳවයි. විශේෂයෙන්ම ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරු පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවා බොහොම දුෂ්කර ප්‍රදේශ. ඒ නිසා මා නැවත වතාවක් ඔබතුමාට ඒ පිළිබඳව අවධාරණය කරමින්, මගේ පළමුවන අතුරු ප්‍රශ්නය අහනවා.

ගරු ඇමතිතුමනි, ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වූවාට පසුව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කරලා, ඔවුන් ස්ථානගත කලා. මා ඒ ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වාගේම ඒ අය පත් කරන තුරු වැඩ බලන විදුහල්පතිවරු විශාල කාර්ය භාරයක් ඉටු කලා. අවුරුදු තුනකටත් වැඩි කාලයක් වැඩ

[ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය]

බලන විදුහල්පතිවරු විධියට සේවය කළ අයත් ඉන්නවා. ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගන්නා යම් ක්‍රියාමාර්ගයක් තිබෙනවා නම්, ඒ ගැන දැන ගන්න කැමැතියි.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*මාණ්ඩුමුතු අක්කිල විරාජ් කාරියවසම්*)
(The Hon. Akila Viraj Kariyawasam)

අත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව මා එක පැත්තකින් කතාබාදා වෙනවා. විදුහල්පතිවරු භාරදහසක් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය අනුව වැඩ බලන විදුහල්පතිවරුන්ටත් ඒ විභාගය සඳහා පෙනී සිටින්න පුළුවන්කම තිබුණා. එයින් කොටසක් ඒ විභාගය සඳහා පෙනී ඉඳලා විදුහල්පතිවරු වශයෙන් පත් වෙලාත් තිබෙනවා. ගැසට් නිවේදනය අනුව වයස අවුරුදු පනහට අඩු වැඩ බලන විදුහල්පතිවරුන්ට තමයි ඒ විභාගය සඳහා පෙනී සිටින්න පුළුවන්කම තිබුණේ. නමුත් වයස අවුරුදු පනහට වැඩි බලන විදුහල්පතිවරු සඳහාත් ඒ අවස්ථාව ලබා දෙන්න අපි රාජ්‍ය සේවා කොමිසමෙන් වෙනම අනුමැතියක් ඉල්ලා තිබෙනවා. හැබැයි ඒ වැඩ බලන විදුහල්පති පත්වීම් ගොඩක් දේශපාලන පත්වීම්. පසු ගිය කාලය පුරා වැඩ බලන විදුහල්පතිවරු විශාල සංඛ්‍යාවක් පත් කරලා තිබෙනවා. දැන් අපි දේශපාලනය බිත්දුවක්වත් සම්බන්ධ කරගන්නේ නැතුව විදුහල්පතිවරු භාරදහසක් බඳවා ගන්නා. ඒ ගොල්ලන්ගෙන් දහසකටත් අඩු ගණනක් තමයි විදුහල්පතිවරු වශයෙන් විදුහල්වල ස්ථානගත කරලා තිබෙන්නේ. ඉස්කෝල හම්බ වුණේ නැති, එහෙම නැත්නම් වැඩ බලන විදුහල්පතිවරු තමයි තුන්දහසකට වැඩි සංඛ්‍යාවක් තවමත් ඉන්නේ.

ඒ නිසා, යහ පාලන ආණ්ඩුව විධියට අපි උත්සාහ කරන්න ඕනෑ, මොකක් හෝ ප්‍රමිතියක් අනුව විදුහල්පතිවරු පත් කරන්න. ඒ අනුව විභාග තිබීම, වැඩ බලන විදුහල්පතිවරුන්ටත් සුදුසුකම් අනුව ඉල්ලන්න පුළුවන්කම තිබෙනවා.

ඔබතුමිය කිවවා වාගේ, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල අයට අපි වෙනම වැඩ පිළිවෙළක් හඳුලා තිබෙනවා. ඒ අයට දීමනා පවා ගෙවනන අපි කටයුතු කරලා තිබෙනවා. අපේ ආණ්ඩුව ආවාට පසුව පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ට රුපියල් 6,500ක දීමනාවක් ලබා දුන්නා. ඒ දීමනාව උතුරු-නැගෙනහිර වැඩ බලන විදුහල්පතිවරුන්ට දෙනවා. හැබැයි, ශ්‍රේණිධාරීන් සිටියදී වැඩ බලන විදුහල්පති තනතුරු දෙන්න අපට පුළුවන්කමක් නැහැ. එහෙම දීම සුදුසුත් නැහැ.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු සපාඤායකර් අචාර්ය*)
(The Hon. Speaker)

තවත් ප්‍රශ්නයක් තිබෙනවාද, ගරු මන්ත්‍රීතුමියනි?

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(*මාණ්ඩුමුතු (තිරුමති) රොහිණි කුමාරි විජේරත්න*)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු කථානායකතුමනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය මෙයයි.

ගරු ඇමතිතුමනි, මාතලේ දිස්ත්‍රික්කය බොහොම අතිදුෂ්කර දිස්ත්‍රික්කයක් බව ඔබතුමා දන්නවා. මාතලේ නගරය හැරුණු කොට, අනෙක් සියලු ප්‍රදේශ වල්අලි තර්ජනය, නාය යෑම් වැනි බොහෝ තර්ජනවලට ලක් වන දුෂ්කර ප්‍රදේශ. අනුරාධපුර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක දුෂ්කර දිස්ත්‍රික්ක විධියට නම් කරලා තිබෙනවා. ඒවාට සාපේක්ෂව බලනකොට මාතලේ දිස්ත්‍රික්කය ඊට වඩා දුෂ්කරයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා විට සහ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රදානය කරන කොට, අපේ මාතලේ

දිස්ත්‍රික්කයේ දරුවන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයන් දුෂ්කර දිස්ත්‍රික්කයක් විධියට නම් කර දෙන්න කියලා අවුරුදු දෙකක, දෙකහමාරක කාලයක් තිස්සේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වය කුමක්ද කියා මම දැනගන්න කැමැතියි.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*මාණ්ඩුමුතු අක්කිල විරාජ් කාරියවසම්*)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, පහ වසර ශිෂ්‍යත්වය සඳහා සෑම දිස්ත්‍රික්කයකටම quota එකක් තිබෙනවා. ශිෂ්‍යත්ව ලබා දීම් කරනු ලබන්නේ ඒ quota එක අනුවයි. ඔබතුමිය කියන කාරණය ගැන මම දැනුවත්වෙලා තිබෙනවා.

ඔබතුමිය ඉල්ලන්නේ මාතලේ දිස්ත්‍රික්කයට වැඩිපුර ප්‍රමාණයක් දෙන්න කියලාද?

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(*මාණ්ඩුමුතු (තිරුමති) රොහිණි කුමාරි විජේරත්න*)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

සමහර දිස්ත්‍රික්ක දුෂ්කර දිස්ත්‍රික්ක විධියට නම් කර තිබෙනවා. ඒ දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී, පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු බැලීමේදීත් යම් සාධාරණයක් සිද්ධ වෙනවා.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*මාණ්ඩුමුතු අක්කිල විරාජ් කාරියවසම්*)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු මන්ත්‍රීතුමියනි, අනිවාර්යයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේදී ඒ සාධාරණය ඉෂ්ට වෙනවා. දැනටත් දිස්ත්‍රික් පදනම මත සියයට ගණනක් ඇතුළත් කර ගන්නවා. මාතලේ දිස්ත්‍රික්කයෙන් එහෙම තමයි. ශිෂ්‍යත්ව විභාගයේදීත් ඒ දිස්ත්‍රික්කයට quota එකක් ලැබුණාම, ඒ දිස්ත්‍රික්කයට සාධාරණය ඉෂ්ට වෙනවා.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(*මාණ්ඩුමුතු (තිරුමති) රොහිණි කුමාරි විජේරත්න*)
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

නමුත් ගරු ඇමතිතුමනි, අපට පොඩි අසාධාරණයක් වුණා.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු සපාඤායකර් අචාර්ය*)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමනි, ඒ ගැන ටිකක් අවධානය යොමු කරමු.

ඊළඟ ප්‍රශ්නය, ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මැතිතුමා.

ගරු නිහාල් ගලප්පත්ති මහතා
(*මාණ්ඩුමුතු නිහාල් ගලප්පත්ති*)
(The Hon. Nihal Galappaththi)

ගරු කථානායකතුමනි, මටත් පැහැදිලි කර ගැනීමක් සඳහා අවස්ථාව දෙන්න.

ගරු කථානායකතුමා
(*මාණ්ඩුමුතු සපාඤායකර් අචාර්ය*)
(The Hon. Speaker)

අද අපට වාද විවාද ගොඩක් තිබෙන නිසා ඒ සඳහා සෑම දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. ගරු ඇමතිතුමා පිළිතුරු දෙන්න කැමැති නම් ප්‍රශ්නය අහන්න. හදිසියක් නැත්නම් ඊළඟ දිනයක අහන්න පුළුවන්. ගරු ඇමතිතුමා කැමැතිද?

[ගරු ඩග්ලස් දේවානන්දා මහතා]

asked the Minister of Resettlement, Rehabilitation, Northern Development & Hindu Religious Affairs:

- (a) Is he aware that -
 - (i) 150 families displaced due to the previous war situation have been living in Punthottam Welfare Camp in Vavuniya for 25 years; and
 - (ii) construction of houses for these families is done in two areas as 68 houses in Sinna Adampan, Nedunkemi and 82 houses in Puliyankulama by “Lyca Gnanam Charity” while it has been informed by the District Secretary's Division of Vavuniya that these 150 families would be resettled in Sinna Adampan, Nedunkemi?
- (b) Will he inform this House -
 - (i) whether the said people have been resettled in the said 150 houses; and
 - (ii) if so, since when?
- (c) If not, why?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කපානායකතුමා, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ භික්ෂු ආගමික කටයුතු අමාත්‍යාංශවල වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

- (අ) (i) ඔව්.
- (ii) ඔව්.
- (ආ) (i) ඔව්.
- (ii) 2017.04.10 වන දා පුනරුත්ථාපන සුබසාධන මධ්‍යස්ථානයේ සිටි පවුල් 150ක් වෙත මෙම නිවාස 150 භාර දී ඇති අතර ඔවුන් සියලුදෙනාම නැවත පදිංචි කර ඇත.

(ඇ) අදාළ නැත.

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)
நன்றி.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ප්‍රශ්න අංක 9 - 309/18 - (1), ගරු බුද්ධික පතිරණ මහතා.

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)
ගරු කපානායකතුමා, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)
ගරු කපානායකතුමා, මෙම ප්‍රශ්නය බුද්ධික පතිරණ මහත්මිය මා කලින් යොමු කරලා, කලින් සැසි වාරයේ දී කල්

ගත් ප්‍රශ්නයක්. ඊළඟ දිනයේ දී මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන බව ගරු ඇමතිතුමා වෙනුවෙන් මා ප්‍රකාශ කර සිටිනවා. මෙම සමාගම පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ නිසාම තමයි මගේ උගත් මිත්‍රයා දීර්ඝව මෙම ප්‍රශ්නය අහන්නේ. ගරු බුද්ධික පතිරණ මහත්මිය මා සතුටින් වනවා, මේ ඉතාම වැදගත් ප්‍රශ්නය මතු කිරීම ගැන. මේ ප්‍රශ්නයටත්, මෙම සමාගම පිළිබඳ අනෙක් ප්‍රශ්නවලටත් ඊළඟ සති කීපය තුළදී අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙන බව ගරු ඇමතිතුමා වෙනුවෙන් මා ප්‍රකාශ කර සිටිනවා. මේ වනකොට අපි ඒ සම්බන්ධව ගොඩක් තොරතුරු සොයාගෙන තිබෙනවා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

හොඳයි. ගරු ඇමතිතුමා, නව ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයකට උත්තර දෙන්න තුන් වතාවකට වැඩිය කල් ගන්න අමාරුයි. ඒ නිසා ඔබතුමා ඊළඟ වතාවේ දී පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු කපානායකතුමා, ඊළඟ වතාවේදී අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙනවා.

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

ගරු කපානායකතුමා, මා විවාදයකට යනවා නොවෙයි. අපේ රජය බලයට පත් වුණු 2015 වකවානුවේ ඉඳලාම මේ ප්‍රශ්නය න්‍යාය පත්‍රයේ තිබුණා. නමුත් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම පස් හය වතාවක් කල් ගියා. නව පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වුණාට පසුව නැවත වතාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමාට ඒකට හේතුව පැහැදිලි කරලා දුන්නා නේ. ඒ නිසා එතුමාට පිළිතුරු ලබා දෙන්න තව අවස්ථාවක් ලබා දෙන්න.

ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)

ඊයේත් මේ හා සමානම ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. පෙරේරා මහත්මිය මේ වාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න එතුමා මේ ගරු සභාවේ සිටියේ නැහැ. නමුත් ගරු අජිත් පී. පෙරේරා ඇමතිතුමා මේ ප්‍රශ්නය පිළිබඳව දක්වන උනන්දුව ගැන මා එතුමාට සතුටින් වනවා. ඒ නිසා මා බලාපොරොත්තු වනවා, ඊළඟ වතාවට අමතරව තවත් වතාවක් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට කල් ගන්න එකක් නැහැයි කියලා.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමා පොරොන්දුව ඉෂ්ට කරයි.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු කපානායකතුමා, මා එහෙම ප්‍රශ්න මහ හරින්නේ නැහැ. හැම දවසකම ප්‍රශ්න අහන තරමට මා කැමැතියි. ප්‍රශ්න අහනවා මදි කියලායි මට හිතෙන්නේ. ඒ නිසා එතුමා අහන වැදගත් ප්‍රශ්නවලට

[ගරු ඩී. රංජිත් ද සොයිසා මහතා]

- (iii) the number of students who qualified to study engineering and medicine in universities from 2010 up to now; and
- (iv) the percentage of the students who passed and the percentage of the students who failed the examinations in Sinhala and Tamil medium?

(c) If not, why?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

- (අ) (i) 104කි.
- (ii) ප්‍රාථමික පාසල් සංඛ්‍යාව - 42කි.
ද්විතීයික පාසල් සංඛ්‍යාව - 62කි.
- (iii) එකකි.

(iv) ජෙයිලානි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය.

(v) ශිෂ්‍ය සංඛ්‍යාව 53,269කි.

(ආ) (i) ඇමුණුම 01 බලන්න.

(ii) ඇමුණුම 01 බලන්න.

(iii) මේ සඳහා පිළිතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබාගත යුතු බව විභාග දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇත.

ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නය අහන්න ඕනෑ අපෙන් නොවෙයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි අහන්න ඕනෑ.

(iv) ඇමුණුම් 02, 03 හා 04 බලන්න. ඇමුණුම් සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

* සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:

රත්නපුර දිස්ත්‍රික්කය

| | 2010 | | 2011 | | 2012 | | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|--|---------------|--------------|---------------|--------------|---------------|--------------|---------------|--------------|---------------|--------------|---------------|--------------|---------------|--------------|---------------|--------------|
| | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය | සිංහල මාධ්‍යය | දෙමළ මාධ්‍යය |
| 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 13486 | 1409 | 14170 | 1589 | 14342 | 1588 | 15398 | 1776 | 15221 | 2024 | 15256 | 1944 | 16050 | 2125 | 16626 | 2079 |
| කඩඉම් ලකුණට ඉහළ ලකුණු ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 1687 | 48 | 1802 | 72 | 1831 | 72 | 2042 | 77 | 3177 | 145 | 1845 | 65 | 2068 | 75 | 2035 | 63 |
| අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව (විෂයයන් 5 හෝ ඊට වැඩි) | 16686 | 1097 | 15389 | 1162 | 15096 | 1134 | 14066 | 1137 | 13659 | 1190 | 13880 | 1388 | නව | | නව | |
| | | | | | | | | | | | | | 12733 | 1267 | 14423 | 1466 |
| | | | | | | | | | | | | | පැරණි | | පැරණි | |
| | | 1194 | | 209 | | 163 | | 39 | | | | | | | | |
| අ.පො.ස. (උ.පෙළ) හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 9304 | 441 | 8665 | 391 | 9124 | 457 | 8892 | 499 | 8913 | 490 | 9315 | 621 | නව | | නව | |
| | | | | | | | | | | | | | 9157 | 587 | 10456 | 861 |
| | | | | | | | | | | | | | පැරණි | | පැරණි | |
| | | 671 | | 65 | | 92 | | 11 | | | | | | | | |
| අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 13552 | 367 | 13593 | 380 | 12420 | 349 | 13099 | 343 | 13257 | 370 | 13378 | 396 | 13280 | 408 | 13028 | 384 |
| විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 8831 | 197 | 8650 | 195 | 8393 | 180 | 8105 | 192 | 8562 | 245 | 8672 | 217 | 9158 | 229 | 8893 | 280 |

ඩී. ඩී. චන්ද්‍රසිංහ
විභාග කොමසාරිස් (තාක්ෂණ)
විභාග කොමසාරිස් ජනරාල් ආඥාවට

රත්නපුර දිස්ත්‍රික්කය - 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය

| | 2010 | | 2011 | | 2012 | | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|---|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|
| | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ |
| 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාව | 13,486 | 1,409 | 14,170 | 1,589 | 14,342 | 1,588 | 15,398 | 1,776 | 15,221 | 2,024 | 15,256 | 1,944 | 16,050 | 2,125 | 16,626 | 2,079 |
| කඩඉම් ලකුණට ඉහළ ලකුණු ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 1,687 | 48 | 1,802 | 72 | 1,831 | 72 | 2,042 | 77 | 3,177 | 145 | 1,845 | 65 | 2,068 | 75 | 2,035 | 63 |
| 5 ශ්‍රේණිය සමත් ප්‍රතිශතය (%) | 12.6 | 3.4 | 12.71 | 4.5 | 12.7 | 4.5 | 13.26 | 4.3 | 20.87 | 7.1 | 12.09 | 3.34 | 12.88 | 3.5 | 12.2 | 3.03 |
| අසමත් ප්‍රතිශතය (%) | 87.4 | 96.6 | 87.29 | 95.5 | 87.3 | 95.5 | 86.74 | 95.7 | 79.13 | 92.9 | 87.91 | 96.66 | 87.12 | 96.5 | 87.8 | 96.97 |

ඇමුණුම 03

රත්නපුර දිස්ත්‍රික්කය - අ.පො.ස (සා.පෙළ) විභාගය

| | 2010 | | 2011 | | 2012 | | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|---|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|----------------|-------|----------------|-------|
| | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ |
| අ.පො.ස (සා.පෙළ) පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 16,686 | 1,097 | 15,389 | 1,162 | 15,096 | 1,134 | 14,066 | 1,137 | 13,659 | 1,190 | 13,880 | 1,388 | නව 12,733 | 1,267 | නව 14,423 | 1,466 |
| | | | | | | | | | | | | | පැරණි 1,194 | 209 | පැරණි 163 | 39 |
| අ.පො.ස.(උ.පෙළ) සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 9,304 | 441 | 8,665 | 391 | 9,124 | 457 | 8,892 | 499 | 8,913 | 490 | 9,315 | 621 | නව 9,157 | 587 | නව 10,456 | 861 |
| | | | | | | | | | | | | | පැරණි 671 | 65 | පැරණි 92 | 11 |
| අ.පො.ස.(සා.පෙළ) සමත් ප්‍රතිශතය (%) | 55.75 | 40.20 | 56.30 | 33.64 | 60.43 | 40.29 | 63.21 | 43.88 | 65.25 | 41.17 | 67.11 | 44.74 | නව 71.91 | 46.32 | නව 72.49 | 58.73 |
| | | | | | | | | | | | | | පැරණි 28.09 | 53.68 | පැරණි 27.51 | 41.27 |
| අසමත් ප්‍රතිශතය (%) | 44.25 | 59.8 | 43.70 | 66.36 | 39.57 | 59.71 | 36.79 | 56.12 | 34.75 | 58.83 | 32.89 | 55.26 | නව 56.19 | 31.10 | නව 56.44 | 28.20 |
| | | | | | | | | | | | | | පැරණි 43.81 | 68.9 | පැරණි 43.56 | 71.8 |

ඇමුණුම 04

රත්නපුර දිස්ත්‍රික්කය - අ.පො.ස (උ.පෙළ) විභාගය

| | 2010 | | 2011 | | 2012 | | 2013 | | 2014 | | 2015 | | 2016 | | 2017 | |
|--|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|--------|-------|
| | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ | සිංහල | දෙමළ |
| අ.පො.ස (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සංඛ්‍යාව | 13,552 | 367 | 13,593 | 380 | 12,420 | 349 | 13,099 | 343 | 13,257 | 370 | 13,378 | 396 | 13,280 | 408 | 13,028 | 384 |
| විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව | 8,831 | 197 | 8,650 | 195 | 8,393 | 180 | 8,105 | 192 | 8,562 | 245 | 8,672 | 217 | 9,158 | 229 | 8,893 | 280 |
| අ.පො.ස (උ.පෙළ) සමත් ප්‍රතිශතය | 65.1 | 53.67 | 63.63 | 51.31 | 67.57 | 51.57 | 61.87 | 55.97 | 64.58 | 66.21 | 64.82 | 54.04 | 68.96 | 56.12 | 68.26 | 72.91 |
| අසමත් ප්‍රතිශතය | 34.9 | 46.33 | 31.37 | 48.69 | 32.43 | 48.43 | 38.13 | 44.03 | 35.42 | 33.79 | 35.18 | 45.96 | 31.04 | 31.74 | 31.74 | 27.09 |

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිතුමාට මා යොමු කළේ, වතුකර ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය පාසල් අතර අධ්‍යාපනයේ විශාල විෂමතාවක් තිබෙන නිසායි. එම විෂමතාව නිසාම 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සහ උසස් පෙළ විභාගය සමත් වන සිංහල සහ දෙමළ ශිෂ්‍යයන් අතර අනුපාතයක් තිබෙනවාද කියලා මා දැනගන්නට අවශ්‍යයි. ඒ වාගේම ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානයට මේ කාරණයන් යොමු කරවන්න මා කැමැතියි.

ගරු ඇමතිතුමනි, මා දන්නා තරමින් 1948 ඉඳලා 2018 දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලවලට, ඉංජිනේරු විද්‍යාලවලට කිසිදු දෙමළ ශිෂ්‍යයෙක් ඇතුළත් වෙලා නැහැ. ඒ නිසාම සිංහල සහ දෙමළ ශිෂ්‍යයන් අතර අධ්‍යාපනයේ විශාල විෂමතාවක් තිබෙනවා. මේ තත්ත්වය අවම කිරීම සඳහා ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ගන්නා වූ පියවර කුමක්ද යන්න පිළිබඳව සහ කරන යෝජනාව කුමක්ද යන්න පිළිබඳව මා දැනගන සූතු ව තිබෙනවා.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු මන්ත්‍රීතුමනි, මෙම ප්‍රශ්නය ඇසීම පිළිබඳව මා ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තූතිවන්ත වනවා. මට උත්තරයක් දෙන්න

පුළුවන් වන්නේ ඔබතුමා මේ ප්‍රශ්න අහපු නිසායි. අපේ රාජ්‍ය අමාත්‍යතුමාත් මෙතැන ඉන්නවා.

අපි පසුගිය දවස්වල වතුකරය සඳහා 900කට වඩා වැඩි පිරිසකට ගුරු පත්වීම් ලබා දුන්නා. විශේෂයෙන්ම සුදුසුකම් මත, ගුරු ව්‍යවස්ථාව මත බඳවාගත නොහැකි නිසා, ඔවුන් ගුරු සහායකයන් වශයෙන් බඳවා ගන්නා. ඒ වාගේම ගුරුවරුන් 3,800ක් බඳවා ගන්න දැනට අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළ වතුකරයේ පාසල් සඳහා ගුරුවරු 3,800ක් බඳවා ගන්නවා. ඒ වාගේම, "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතියට අමතරව ගරු රාජ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීම මත වතුකරය සඳහා වෙනම පාසල් ඉදි කරන්න දැනට රුපියල් මිලියන 250ක මුදලක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව වතුකරයේ තිබෙන පාසල් දියුණු කරන්න ඊයේ පෙරේදා අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම එම පාසල් තිබෙන ඉඩම්වල ඉඩ මදිකමක් තිබෙනවා; විශාල තේ වතු වගේ දේවල් තිබෙනවා. වතුකරයේ තිබෙන පාසල්වල ඉඩ කඩ මදිකම නිසා අඩුම ගණනේ ඒ සෑම පාසලකටම අක්කර 2ක්වත් තිබිය යුතු ආකාරයෙන් සකස් කිරීම සඳහා ඉඩම් -ආණ්ඩුවේ වතුවලින් වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වතුවලින් වෙන්න පුළුවන්-ලබා ගැනීමට අපි කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. දැන් එම කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා මේ දවස්වල ඒ ක්‍රියාවලියත් සිද්ධ වෙමින් යනවා. එම නිසා "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ වතුකරයට කවදාවත් නැති විධියට ගුරු පහසුකම්, ඒ වාගේම ප්‍රතිපාදන, ගොඩනැගිලි, විද්‍යාගාර, වැසිකිළි පහසුකම් වැනි ගොඩක් දේවල් දීලා තිබෙනවා. ඒ විතරක්

[ගරු අකිල විරාජ් කාරියවසම් මහතා]

නොවෙයි, රාජ්‍ය ඇමතිතුමා එම ප්‍රදේශයේ සිටින නිසා ඒ සඳහා එතුමාගේ විශේෂ අවධානය යොමු කර මේ දිනවල විශාල වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. පරණ තත්ත්වය නොවෙයි දැන් තිබෙන්නේ.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு ஈ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

ගරු කථානායකතුමනි, අලුත් තත්ත්වය, පරණ තත්ත්වය නොවෙයි මම ඇහුවේ. 1948 ඉදලා මේ දක්වා දෙමළ ශිෂ්‍යයන්ට කරන සැලකිල්ල පිළිබඳවයි මට දැනගන්න ඕනෑකම තිබුණේ.

මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. ගරු ඇමතිතුමනි, වතුකරයේ දරුවන් සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කළාය කියා ඔබතුමා කීවා. ඒ මුළු ලංකාවටමද, රත්නපුර දිස්ත්‍රික්කයට පමණක්ද? ගරු ඇමතිතුමනි, ඉඩම් සම්බන්ධයෙන් වතුකරයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද, ඒ සෑම පාසලක්ම තිබෙන්නේ වතුයාවල්වලයි. වතුයාවල්වලින් එම පාසල්වලට ඉඩම් අත් පත් කරගන්න පුළුවන්. මොකද, විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා.

ගරු ඇමතිතුමනි, මගේ ඊළඟ ප්‍රශ්නය හැටියට මම ඔබතුමාට යොමු කරන්නේ මේ කාරණයයි. ගරු ඇමතිතුමනි, මම ඔබතුමා සමඟ විවාදයකට එනවා නොවෙයි. මම යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. දැන් තිබෙන මෙම විෂමතාව ඉවත් කිරීම කළ යුතුයි. දෙමළ මාධ්‍ය පාසල්වල විද්‍යාගාර පහසුකම් ඉතාම අල්පයි. රත්නපුර දිස්ත්‍රික්කයේ එකම දෙමළ දරුවකුටවත් විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ හැදැරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් නැහැ. ඒ අයට හැටන් හෝ නුවරඑළිය වැනි ප්‍රදේශවලට යන්න වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය තීරණයක් අරගෙන තිබෙනවා, අධ්‍යාපනය සඳහා එම දිස්ත්‍රික්කයෙන් පිට අය ඇතුළත් කර ගන්නේ නැහැ කියලා. එම නිසා මේ තත්ත්වය වහාම වෙනස් නොකළොත්, රත්නපුර දිස්ත්‍රික්කයේ දෙමළ දරුවකුට කිසිම දවසක වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තත්ත්වය ඇහිරිලා තිබෙනවා. එම නිසා දැන් වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියා මම ඔබතුමාට නැවතත් කියනවා.

ඒ නිසා වහාම විද්‍යාගාර පහසුකම් වැනි දේවල් වැඩි කරන ලෙසත්, දෙමළ මාධ්‍ය දරුවන් කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කර, 2019 අය වැයෙන් හෝ ඒ අවශ්‍ය කටයුතු කර විද්‍යා අධ්‍යාපනය ඉහළ නැංවීමට කටයුතු කරන්න කියාත් මා ඉල්ලා සිටිනවා. එසේ කරනවාද කියාත් මම ඔබතුමාගෙන් අහනවා.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, ඒකත් එතුමා මට එවපු උඩ පත්ද්‍රව් ක්. අනික, මම උත්තර දෙන්න ඕනෑ වර්තමානයට අනුවයි. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කීවේ අතීතයේ තිබුණු තත්ත්වයක් ගැනයි. වර්තමානයේ අපි ඒ පහසුකම් දීලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල ලැබෙන්න, ළමයින් විශ්වවිද්‍යාලවලට යන්න ටික කාලයක් යාච්. ඊළඟට, මා කලින් සඳහන් කළ රුපියල් මිලියන 250ට අමතරව, ඉන්දියානු රජයේ ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක් අපට ලැබී තිබෙනවා. ඒ රුපියල් මිලියන 300ත් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් 3ක් හදන්න සල්ලි වෙන් කරලා දැන් ඒ වැඩ පිළිවෙළ කරගෙන යනවා. ඔබතුමා මගේ අමාත්‍යාංශයට ආවොත්, නිලධාරීන් සමඟ එකතු වෙලා රාජ්‍ය අමාත්‍යතුමාටත්, මටත් ඒ වැඩ පිළිවෙළ ගැන පැහැදිලි කරන්න පුළුවන්.

ඊළඟට, විද්‍යාගාර පිළිබඳවත් ඔබතුමා ඇහුවා. ඔබතුමා ඒ ගැන ඇසීම පිළිබඳව මා බොහෝම සතුටට පත් වෙනවා. මේ රටේ පාසල් 10,000ක් තිබෙනවා. ඒ 10,000 අතර, විද්‍යාගාර පහසුකම්

නැති පාසල් 3,000ක් තිබෙනවා. "ළඟම පාසල - හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ අපි ඒ පාසල් තුන්දහසෙන් කොටසක විද්‍යාගාර හැදුවා. අනික් සියල්ලටම අපි ජංගම විද්‍යාගාර දීලා තිබෙනවා. ඔබතුමා ඔය කියන පාසලටත් මාස කිහිපයකට ඉස්සෙල්ලා ජංගම විද්‍යාගාර පහසුකම් ලබා දීලා තිබෙනවා. ඔබතුමා ඒ ගැන පොඩ්ඩක් සොයා බලන්න. මාස කිහිපයකට ඉස්සෙල්ලායි අපි ලබා දුන්නේ. අපි ජංගම විද්‍යාගාර 3,000ක් ලබාදී තිබෙනවා. ඔබතුමා අමාත්‍යාංශයට එන්න. අපට පුළුවන්කම තිබෙනවා, ඒ පිළිබඳව කරුණු පෙන්වා දෙන්න.

ගිරිහඬු සෑය පූජා භූමියට අයත් ඉඩම් : මැනුම් කටයුතු

කිරිඹුණ්ඩුසේය පුනිත ඝ්‍රීහස්ථලාලයේ පාසල කාර්ණික:
අලාභය සෙය්තල්
LANDS BELONGING TO GIRIHANDU SEYA SACRED AREA: SURVEYING

406/18

11. ගරු අතුරු සිඩ්නි ජයරත්න මහතා

(மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன)
(The Hon. Anura Sidney Jayarathne)

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තිරියාය ප්‍රදේශයේ පිහිටි ගිරිහඬු සෑය පූජා භූමියට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද;
- (ii) එසේ නම්, මැන හඳුනාගත් භූමිය මත සලකුණු යෙදීම සිදුකර තිබේද;
- (iii) මැනීම් මඟින් හඳුනාගෙන ඇති පූජා භූමියට අයත්වන ඉඩම් ප්‍රමාණය කොපමණද;
- (iv) අදාළ පිඹුරුපත් බුද්ධශාසන අමාත්‍යාංශයට ලබාදීම ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

කාර්ණික මහත්‍රු මා පාරාලුමහේ මහාචාර්යවරයාට ප්‍රශ්නයක් අරඹා කෙරෙහි:

- (අ) (i) ත්‍රිකුණාමලයේ මාවට්ට්ට්ට් තිරියාය පිරිහිසුණු ප්‍රදේශයේ පිහිටි ගිරිහඬු සෑය පූජා භූමියට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද? (ii) ඉවත, මැන හඳුනාගත් භූමිය මත සලකුණු යෙදීම සිදුකර තිබේද? (iii) මැනීම් මඟින් හඳුනාගෙන ඇති පූජා භූමියට අයත්වන ඉඩම් ප්‍රමාණය කොපමණද? (iv) අදාළ පිඹුරුපත් බුද්ධශාසන අමාත්‍යාංශයට ලබාදීම ප්‍රමාද වීමට හේතු කවරේද?
- (ii) ආලමනිල්, අලාභය සෙය්තල් පුනිත ඝ්‍රීහස්ථලාලයේ පාසල කාර්ණිකයට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද? (iii) අලාභය සෙය්තල් පුනිත ඝ්‍රීහස්ථලාලයේ පාසල කාර්ණිකයට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද? (iv) අලාභය සෙය්තල් පුනිත ඝ්‍රීහස්ථලාලයේ පාසල කාර්ණිකයට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද?

අවාර් ශ්‍රී ජයරත්න මහතා?

(ආ) ඉන්ද්‍රේල්, ආ?

asked the Minister of Lands and Parliamentary Reforms:

- (a) Will he inform this House - (i) whether surveying the lands that are coming under the Girihandu Seya sacred site in

Thiriyaya of Trincomalee District has been concluded;

- (ii) if so, whether survey marks have been placed on the surveyed land;
- (iii) the extent of land that is coming under the sacred site; and
- (iv) the reasons led for the delay in handing over respective plans to the Ministry of Buddhasasana?

(b) If not, why?

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாதிலக்க)

(The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) ඔව්.
- (ii) ඔව්.
- (iii) හෙක්ටෙයාර 1242.2204 (අක්කර 3069 රූඩ් 2 පර්චස් 15)කි.
- (iv) මෙම පිඹුරුපත් සකස් කිරීම කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම මත පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වේ. එම භූමිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මෙම පිඹුරුපත් ලබාදීමට අප විසින් කටයුතු කරනු ඇත.

(ආ) අදාළ නොවේ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)

(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, අතුරු ප්‍රශ්න අහන්න තිබෙනවාද?

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා

(மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன)

(The Hon. Anura Sidney Jayarathne)

නැහැ, ගරු කථානායකතුමනි.

පානීය ජල සැපයුම : ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

குடிநீர் வழங்கல்: திருகோணமலை மாவட்டம்
SUPPLY OF DRINKING WATER: TRINCOMALEE DISTRICT

408/18

12. ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ඉණසේකර මහතා

(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)

(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 1983 වර්ෂය වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පිරිසිදු පානීය ජලය සපයනු ලැබ තිබූ නිවාස සංඛ්‍යාව කොපමණද;
- (ii) මේ වනවිට පිරිසිදු පානීය ජලය සපයනු ලබන නිවාස සංඛ්‍යාව කොපමණද;
- (iii) 1983 වර්ෂයෙන් පසුව යුදමය තත්ත්වය නිමවන තුරු පානීය ජලය ලබාදීම වෙනුවෙන් එක් එක් වර්ෂය සඳහා රජය විසින් වෙන් කරන ලද මුළු මුදල කොපමණද;
- (iv) යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය වනතෙක් පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය වෙන් කරන ලද මුළු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සියල්ලෙහිම ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

நகரத் திட்டமிடல் மற்றும் நிர்வகங்கள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) 1983 ஆம் ஆண்டளவில் திருகோணமலை மாவட்டத்தில் தேசிய நீர் வழங்கல் மற்றும் வடிகால்மைப்புச் சபையினால் சுத்திகரிக்கப்பட்ட குடிநீர் வழங்கப்பட்டிருந்த வீடுகளின் எண்ணிக்கை யாது;
- (ii) இன்றளவில் சுத்திகரிக்கப்பட்ட குடிநீர் வழங்கப்படுகின்ற வீடுகளின் எண்ணிக்கை யாது;
- (iii) 1983 ஆம் ஆண்டின் பின்னர் யுத்த நிலைமை முடிவடையும் வரை குடிநீர் வழங்குவதற்காக ஒவ்வொரு ஆண்டிற்கும் அரசாங்கம் ஒதுக்கிய மொத்தப் பணத்தொகை யாது;
- (iv) யுத்த நிலைமை முடிவடைந்த பின்னர் 2015 ஆம் ஆண்டு வரை குடிநீர் வழங்கல் கருத்திட்டங் களுக்காக அரசாங்கம் ஒதுக்கிய மொத்த பணத்தொகை ஆண்டு வாரியாக தனித்தனியாக எவ்வளவு;
- (v) மேற்படி அனைத்தினதும் முன்னேற்ற அறிக்கையைச் சமர்ப்பிப்பாரா;

என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of City Planning and Water Supply:

(a) Will he inform this House -

- (i) how many households within the Trincomalee District had been connected to the supply of clean drinking water by the National Water Supply and Drainage Board by 1983;
- (ii) how many households are supplied with clean drinking water at present;
- (iii) what amount was allocated by the Government in each year for the supply of drinking water until the end of the war situation after 1983;
- (iv) what amounts had been allocated by the Government for projects implemented for the supply drinking water, separately in respect of each of the years following the war situation up until the year 2015; and
- (v) whether he will table a progress report on all above?

(b) If not, why?

ගරු ගයන්ත කරුණාතිලක මහතා

(மாண்புமிகு கயந்த கருணாதிலக்க)

(The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමනි, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

- (අ) (i) 1983 වර්ෂයේ නිවාස ජල සම්බන්ධතා ලබා දී නොතිබුණු අතර, ජල සම්බන්ධතා ලබා දීම ආරම්භ කර ඇත්තේ 1984 වර්ෂයේදීය.

[ගරු ගයන්ත කරුණාතිලක මහතා]

(ii) මේ වන විට පිරිසිදු පානීය ජලය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව: 66,359 (2018 මාර්තු මස අවසන් වන විට)

(iii)

| කාල සීමාව | ව්‍යාපෘතිය | මූල්‍ය ආධාර | ප්‍රගතිය | වැය වූ මුදල (රු. මිලියන) |
|-----------|--|-------------|----------------|--------------------------|
| 1980-1984 | ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය | France | සම්පූර්ණ කර ඇත | 520 |
| 2005-2013 | විසල් ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය | AFD | සම්පූර්ණ කර ඇත | 4,000 |
| 2007-2014 | මුතුර් ජල සම්පාදන ව්‍යාපෘතිය | ADB | සම්පූර්ණ කර ඇත | 3,500 |

එකතුව: මිලියන 8,020

(iv)

| කාල සීමාව | ව්‍යාපෘතිය | මූල්‍ය ආධාර | ප්‍රගතිය | වැය වූ මුදල (රු. මිලියන) |
|-----------|--|--------------------|----------------|--------------------------|
| 2005-2013 | විසල් ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය | AFD | සම්පූර්ණ කර ඇත | 4,000 |
| 2007-2014 | මුතුර් ජල සම්පාදන ව්‍යාපෘතිය | ADB | සම්පූර්ණ කර ඇත | 3,500 |
| 2011-2015 | රීච්චලම්පත්තු ජල සම්පාදන ව්‍යාපෘතිය | ADB (Care Project) | සම්පූර්ණ කර ඇත | 1,072 |

එකතුව : මිලියන 8,572

(v)

| කාල සීමාව | ව්‍යාපෘතිය | මූල්‍ය ආධාර | ප්‍රගතිය | වැය වූ මුදල (රු. මිලියන) | ආවරණය වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
|-------------------|--|--------------------|-------------------------|--------------------------|--|---|
| 1980 - 1984 | ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය | France | සම්පූර්ණ කර ඇත | 520 | කන්තලේ, තඹලගමුව, කින්නියා, නිලාවේලි, එරක්කණ්ඩි, ගුවන් හමුදා ප්‍රදේශය | රාජ්‍ය ආයතන මඟින් ලැබුණු ඉල්ලීම් වලට අනුව |
| 2005 - 2013 | විසල් ත්‍රිකුණාමලය ජල සම්පාදන ව්‍යාපෘතිය | AFD | සම්පූර්ණ කර ඇත | 4000 | කන්තලේ, තඹලගමුව, කින්නියා නගර හා කඩවත්, කුච්ච්චේලි | 330000 |
| 2007 - 2014 | මුතුර් ජල සම්පාදන ව්‍යාපෘතිය | ADB | සම්පූර්ණ කර ඇත | 3500 | මුතුර් | 10000 |
| 2011 - 2015 | රීච්චලම්පත්තු ජල සම්පාදන ව්‍යාපෘතිය | ADB (Care Project) | සම්පූර්ණ කර ඇත | 1072 | රීච්චලම්පත්තු | 13000 |
| 2015 - 2017 | බක්මිගම ජල සම්පාදන ව්‍යාපෘතිය (අදියර I, II, හා III (ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය)) | CKD | සම්පූර්ණ කර ඇත | 16 | ගෝමරන්කඩවල කොටස | 3000 |
| 2013 - 2017 | කන්තලේ (අශ්බෝපුර) ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර I, හා II, (උපයෝගීතාව) | Small & Medium | ක්‍රියාත්මක වෙමින් පවතී | 100 | කන්තලේ කොටස | 1200 |
| 2015 සිට මේ දක්වා | සේරුවිල - නීලපොල ජල සම්පාදන ව්‍යාපෘතිය | | ක්‍රියාත්මක වෙමින් පවතී | 500 | සේරුවිල හා මුතුර් කොටස | 14000 |
| 2016 සිට මේ දක්වා | වත් ඇල ජල සම්පාදන ව්‍යාපෘතිය (දීර්ඝ කිරීම) | Small & Medium | ක්‍රියාත්මක වෙමින් පවතී | 808.5 | කන්තලේ කොටස හා කින්නියා | 3500 |

(ආ) අදාළ නොවේ.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 (மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
 (The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

ගරු කථානායකතුමනි, රියේ දිනයේදීත් මීට සමානව ප්‍රශ්නයක් මම අසන අවස්ථාවේදී නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් මේ සම්බන්ධව විමසීමක් කළා. 1983ට පෙර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වීමට කලින් පිරිසිදු පානීය ජල ව්‍යාපෘති කිසිවක් නොතිබුණු බවයි ඔබතුමා දුන් පිළිතුරේ ඇති වාර්තාවේ සටහන් වන්නේ. ඔය සමස්ත වාර්තාව අනුව මේ මොහොත වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිශ්චිත ලෙසම පානීය ජලය ලැබී තිබෙන පවුල් සංඛ්‍යාවේ එකතුව ඔබතුමාට කියන්න පුළුවන්ද? ඒ වාගේම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් තවමත් ආවරණය නොවී තිබෙන පවුල් සංඛ්‍යාව දැක්වෙන වාර්තාවක් ඔබතුමා ළඟ තිබෙන ඔය ලේඛනවල තිබෙනවාද?

තවත් කරුණක් ගරු අමාත්‍යතුමාට මා යොමු කරන්න ඕනෑ. ලංකාවේ වියළි කලාපීය දිස්ත්‍රික්කවල විශාල දුෂ්කරතාවක්, ගැටලුවක් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදීත්, ජනාධිපති ලේකම් කාර්යාලය හරහාම පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් ඇත දුෂ්කර දිස්ත්‍රික්කවල තිබෙන පාසල්වල -විශේෂයෙන්ම වියළි කලාපයේ දිස්ත්‍රික්කවල වකුගඩු රෝග ව්‍යාප්ත වන නිසා- ජල පිරිපහදු ඒකක නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළා.

තවුන්නාන්සේලා ඒ කාර්යය කරන්න දැන් නැවත වරක් පියවර අරගෙන තිබෙනවා. මට දැනගන්න ඕනෑ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එසේ ආවරණය වූණු ප්‍රදේශවල ඇති පාසල්වල එවැනි පිරිපහදු ඒකක කොයි තරම් සංඛ්‍යාවක් හැදෑවාද කියන එකයි. ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන දත්ත සහිත වාර්තාවකුත් ඔබතුමාට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாதிலக்க)
 (The Hon. Gayantha Karunatileka)

ගරු මන්ත්‍රීතුමනි, සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඔබතුමා දැනට අහසු ප්‍රශ්නයට විතරයි උත්තර තිබෙන්නේ. දැනටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, අග්බෝපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමුවැනි හා දෙවැනි අදියර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වැය කරනවා. කන්තලේ එම කොටසේ ප්‍රතිලාභීන් 1,200ක් ඉන්නවා. ඒ වාගේම සේරු නුවර - නිලපොල ජල සම්පාදන ව්‍යාපෘතියත් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වැය කරනවා. ඒකෙන් ප්‍රතිලාභීන් 14,000ක් ප්‍රතිලාභ ලබනවා. ඒ වාගේම වාන්අල ජල සම්පාදන ව්‍යාපෘතිය දීර්ඝ කිරීමත් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 808.5ක් වෙන් කර තිබෙනවා. ඒකෙන් කන්තලේ හා කින්නියා කොටසේ ප්‍රතිලාභීන් 3,500ක් ප්‍රතිලාභ ලබන්න නියමිතව තිබෙනවා. අනික් ප්‍රශ්න අමාත්‍යතුමාට යොමු කරලා ඒ පිළිතුරු අපි ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 (மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
 (The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

ගරු ඇමතිතුමනි, 1983න් පසුව තවමත් පානීය ජලය නොලැබුණු පවුල් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවාද කියා ඔබතුමාට කියන්න පුළුවන්ද?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாதிலக்க)
 (The Hon. Gayantha Karunatileka)

ඒ සංඛ්‍යාව පිළිබඳව ඔබතුමා කලින් අහලා නොතිබුණු නිසා, මේකේ ඒකට උත්තරයක් නැහැ. ඒ ගැන අහලා අපි ඔබතුමාට පිළිතුරක් ලබාදෙන්නම්.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 (மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
 (The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

ඔබතුමා හිතලා උත්තරයක් දෙන්න, බලන්න.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாதிலக்க)
 (The Hon. Gayantha Karunatileka)

හිතලා කියන්න බැහැ නේ. අහලා කියන්නම්. මම ඒ ප්‍රශ්නය යොමු කරන්නම්.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

ප්‍රශ්න අංක 13 -422/'18- (1), ගරු ඉෂාන් රහුමාන් මහතා -
[සභා ගර්භය තුළ නැත.]

ප්‍රශ්න අංක 14 -438/'18- (1), ගරු ජයන්ත සමරවීර මහතා -
[සභා ගර්භය තුළ නැත.]

ප්‍රශ්න අංක 15 -472/'18- (1), ගරු වමීන්ද විජේසිරි මහතා.

ගරු වමීන්ද විජේසිරි මහතා
 (மாண்புமிகு சமிந்த விஜேசிறி)
 (The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය (පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යතුමිය)

(மாண்புமிகு (திருமதி) ஸ்ரியாணி விஜேவிக்கிரம - மாகாண சபைகள், உள்ளூராட்சி மற்றும் விளையாட்டுத்துறை இராஜாங்க அமைச்சர்)
 (The Hon. (Mrs.) Sriyani Wijewickrama - State Minister of Provincial Councils and Local Government and Sports)

ගරු කථානායකතුමනි, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා මාසයක කාලයක් ඉල්ලා සිටිනවා.

ගරු වමීන්ද විජේසිරි මහතා
 (மாண்புமிகு சமிந்த விஜேசிறி)
 (The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා ඇති දීර්ඝ කාලයක් තිස්සේ මම මේ ප්‍රශ්නය යොමු කළ බව. ඇත්තටම මේ ප්‍රශ්නය කෙරෙහි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කළ යුතු වනවා. මොකද, මෙය විශේෂ විමර්ශන වාර්තාවක්. මේ වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සෑම කෙනෙකුටම ඉදිරිපත් කර තිබෙනවා. එය මා ළඟත් තිබෙනවා. මම කියන්නේ, විශේෂ විමර්ශන වාර්තාව කියවන්න කියලා විතරයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු රාජ්‍ය අමාත්‍යතුමියනි, පුළුවන් තරම් ඉක්මනින් එය ලබා දෙන්න. අපි ප්‍රශ්නයකට තුන් වතාවකට වඩා කල් ගන්න දෙන්නේ නැහැ.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු කථානායකතුමනි, ඒ සඳහා කාලයක් ලබා දෙන්න. ප්‍රශ්නයට පිළිතුර ලැබීමට නැති නිසා උත්තර ලබාදෙන්න විධියක් නැහැ.

ගරු චමින්ද විජේසිරි මහතා

(மாண்புமிகு சமீந்த விஜேசிரி)
(The Hon. Chaminda Wijesiri)

උත්තර ලබාදෙන්න නොහැකි හේතුව කියන්න, ගරු රාජ්‍ය අමාත්‍යතුමියනි. ඔබතුමිය ඊයේ කිවවා, ජනාධිපතිවරයාට වඩා ඉහළ බලයක් තිබෙන මහ ඇමතිවරයෙක් තමයි ඉන්නේ කියලා. මේක ඇත්තටම ෆයිල්ගත වුණු එකක් වෙන්න ඇති.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, අපි නව රාජ්‍ය අමාත්‍යතුමියට අවස්ථාවක් ලබාදෙමු.

ගරු චමින්ද විජේසිරි මහතා

(மாண்புமிகு சமீந்த விஜேசிரி)
(The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, ෆයිල්ගත වුණු නිසා තමයි කියන්න බැරි වෙන්නේ. මොකද, මේක විශාල හොරකමක්.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු මන්ත්‍රීතුමනි, මට තොරතුරු ලැබී තිබෙනවා නම් විතරයි උත්තර දෙන්න පුළුවන් වන්නේ. මට මේ වෙනකොට උත්තර ලැබී නැහැ. ඒ සඳහා කාලය ලබා දෙන්න. අපි උත්තර ලබා දෙන්නම්.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඊළඟ අවස්ථාවේදී පිළිතුරු ඉදිරිපත් කරන්න, ගරු රාජ්‍ය ඇමතිතුමියනි.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

හොඳයි, ගරු කථානායකතුමනි.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

නැහී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නයෙන් අසා තිබෙන්නේ, "මෙම සභාවට එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ද?" කියලයි. අමාත්‍යාංශයක නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය ඇමතිතුමිය විධියට ඔබතුමිය ඉන්නවා. විෂය භාර ඇමතිවරයෙක් ඉන්නවා. ආයතන ගොඩක් තිබෙනවා. අවුරුදු ගණනාවක් ගිහිල්ලත් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න බැරි නම්, ඒ අමාත්‍ය ධුරයෙන් ඇති වැඩේ මොකක්ද? ඉල්ලා තිබෙන්නේ වාර්තාවක් විතරයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු රාජ්‍ය ඇමතිතුමිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු කථානායකතුමනි, එම වාර්තාව ඉදිරි කාලයේදී සභාවට ඉදිරිපත් කරන්න මම කටයුතු කරන්නම්.

ගරු චමින්ද විජේසිරි මහතා

(மாண்புமிகு சமீந்த விஜேசிரி)
(The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, ඔබතුමා විශේෂ විමර්ශනයක් යවනවා. විශේෂ විමර්ශන වාර්තාව ඔබතුමාටත් ලැබීමට ඇති. මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වාර්තාව මටත් ලැබීමට තිබෙනවා.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒ කමිටුවට ලැබීමට ඇති. ගරු රාජ්‍ය ඇමතිතුමිය පොරොන්දු වුණා නේ, ලබන වාරයේදී ඒ වාර්තාව ගරු සභාවට ඉදිරිපත් කරන්නම් කියලා.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය

(மாண்புமிகு (திருமதி) ஸ்ரீயாணி விஜேவிக்கிரம)
(The Hon. (Mrs.) Sriyani Wijewickrama)

ගරු කථානායකතුමනි, එම වාර්තාව ඉදිරිපත් කරන්න මම කාලය ඉල්ලා සිටියා. තව එක වරක් අපට අවස්ථාව ලබා දෙන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමනි, අපි ඒ අවස්ථාව රාජ්‍ය අමාත්‍යතුමියට ලබා දෙමු.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மறுபொரு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

දෙවන වටය.

ප්‍රශ්න අංක 3 - 36/18 - (1), ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු කථනායකතුමා, ගරු ඇමතිතුමා ඉන්න නිසා මම ඒ ප්‍රශ්නය අසනවා.

ගරු කථනායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමා පිළිතුර සභාගත කරනවා ද?

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු කථනායකතුමා, ඇමතිතුමා ඒ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නොත් හොඳයි.

ගරු කථනායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමා, සාමාන්‍යයෙන් දෙන වටයේදී පිළිතුර දෙන්නේ නැහැ. ගරු ඇමතිතුමාට ඒ පිළිතුර සභාගත කරන්න පුළුවන්.

කුරුඳු පර්යේෂණ සඳහා වෙන් කළ මුදල : වැය විස්තරය

கறுவா ஆராய்ச்சிகளுக்கு ஒதுக்கப்பட்ட நிதி:
செலவின விபரம்
MONEY ALLOCATED FOR RESEARCH ON CINNAMON:
EXPENDITURE RECORD

36/18

3. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 2016 අය වැයෙහි අංක 169 යෝජනාවට අනුව, කුරුඳු හා ඒ ආශ්‍රිත පර්යේෂණ සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 5ක ප්‍රතිපාදන වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;
- (ii) උක්ත අය වැය යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන භාවිත කර සිදු කරන ලද පර්යේෂණ සංඛ්‍යාව, එම පර්යේෂණ සිදු කළ පර්යේෂකයන්ගේ නම් සහ ඒවායේ කාර්ය සාධන වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- (iii) කුළුබඩු (ගම්මිරිස්, කරඬු නැටි සහ සාදිකා) අපනයන සඳහා වූ සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් 2016 වර්ෂයේදී සෙස් බදු ආදායම් අහිමිවීමේ ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

சமூக நலன்புரி மற்றும் ஆரம்பக் கைத்தொழில் அமைச்சரைக் கேட்ட வினா:

- (அ)(i) 2016 வரவு செலவு திட்டத்தின் 169 ஆம் இலக்க முன்மொழிவின் பிரகாரம், கறுவா மற்றும் அது சார்ந்த ஆராய்ச்சிகளுக்கு ஒதுக்கப்பட்ட ரூபா 5

මිලියනක් තුළින් ගුණවර්ධන මහතා විසින් විමසන ප්‍රශ්නයට පිළිතුර සභාගත කරනවා.

- (ii) மேற்படி வரவு செலவுத்திட்ட முன்மொழிவின் பிரகாரம், 2016 ஆண்டில் அரசாங்க நிதி ஏற்பாட்டை பயன்படுத்தி மேற்கொள்ளப்பட்ட ஆராய்ச்சிகளின் எண்ணிக்கை, மேற்படி ஆராய்ச்சிகளை மேற்கொண்ட ஆராய்ச்சியாளர்களின் பெயர்கள் மற்றும் இவற்றின் பெறுபெறுகள் பற்றிய அறிக்கையை சமர்ப்பிப்பாரா என்பதையும்;

- (iii) வாசனைத் திரவியங்கள் (மிளகு, கரம்பு மற்றும் சாதிக்காய்) ஏற்றுமதிக்கான செஸ் வரி நீக்கப்பட்டமையால் 2016 ஆம் ஆண்டில் ஏற்பட்ட செஸ் வரி வருமான இழப்பின் அளவு எவ்வளவென்பதையும்;

அவர் இச்சபையில் அறிவிப்பாரா?

(ஆ) இன்றோல், ஏன்?

asked the Minister of Social Welfare and Primary Industries:

(a) Will he inform this House-

- (i) in terms of the Proposal No. 169 of the Budget 2016, whether an expenditure record will be submitted regarding the manner in which Rs. 5 million allocated for the researches on cinnamon and related researches, was spent;
- (ii) the number of researches performed with State financial allocations in 2016, of the names of the researchers who conducted aforesaid researches and a performance report on the output; and
- (iii) the amount of loss incurred in cess tax revenue in 2016, by reason of the cess tax removal on spice (Pepper, Clove and Nutmeg) exports?

(b) If not, why?

ගරු දයා ගමගේ මහතා (සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා)

(மாண்புமிகு தயா கமகே - சமூக நலன்புரி மற்றும் ஆரம்பக் கைத்தொழில் அமைச்சர்)

(The Hon. Daya Gamage - Minister of Social Welfare and Primary Industries)

ගරු කථනායකතුමා, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

- (අ) (i) කුරුඳු හා ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීම ජාතික විද්‍යා පදනම සමඟ ඒකාබද්ධව වැඩසටහනක් ලෙස කරගෙන යනු ලබයි. ඒ අනුව පර්යේෂණ 5ක් සඳහා පළමු වසරට රුපියල් මිලියන 44ක් ද, දෙවන වසරට රුපියල් මිලියන 58.8ක් ද, තුන්වන වසර සඳහා රුපියල් මිලියන 24.8ක් වශයෙන් රුපියල් මිලියන 127.6ක් වැය වෙනු ඇති බව සඳහන් කර ඇත.

[ගරු දයා ගමගේ මහතා]

ඒ අනුව රුපියල් මිලියන 40ක් සහ රුපියල් මිලියන 35ක් පිළිවෙලින් 2016 සහ 2017 වසරවලදී ප්‍රතිපාදන නිදහස් කර ඇත.

(ii) ඉදිරිපත් කරමි.

| අනු අංකය | ව්‍යාපෘතියේ නම | පර්යේෂකයාගේ නම සහ ආයතනය | වර්තමාන ප්‍රගතිය | මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම (රු.) | ලබා දුන් ප්‍රතිපාදන (රු.) |
|----------|---|---------------------------------|--|------------------------------------|---------------------------|
| 1. | ශ්‍රී ලංකාවේ කුරුඳු වගා දර්ශ හා කුරුඳු වළ දර්ශයන්හි ජාන අනුක ව්‍යුහය සහ පෛව රසායනික ලක්ෂණ පරිසර සාධක අනුව වෙනස් වීම. | ජේරාදෙණිය විශ්වවිද්‍යාලය | ශ්‍රී ලංකාවේ දැනට ඇති කුරුඳු වගා දර්ශනයන් ජාන ඇගයීම් කර ගොවීන් සතුව ඇති දර්ශ හදුනා ගැනීමට කටයුතු යොදා ඇත. නව ප්‍රභේදවල විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇත. | 44,251,073.60 | 16,233,851.30 |
| 2. | ශ්‍රී ලංකාවේ කුරුඳුවල ඇති ඖෂධීය විභවය සහ එමඟින් කළ හැකි ඖෂධීය නිෂ්පාදන පිළිබඳ අධ්‍යයනය. | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | විවිධ දේශගුණික කලාපවලින් තෝරා ගත් කුරුඳු ප්‍රභේදයන්ගේ නිස්සාරණ කටයුතු ආරම්භ කර ඇත. රසායනික අන්තර්දා බැලීම් ආරම්භ කර ඇත. | 27,755,294.00 | 8,223,986.96 |
| 3. | ශ්‍රී ලංකාවේ කුරුඳු නිස්සාරකවල පෛව රසායන ඇගයීම හා එමඟින් දියවැඩියා රෝගය (Type two Diabetes) සඳහා පෝෂා ප්‍රතිකාරකයන් (Nutraceuticals) නිෂ්පාදනය. | කැලණිය විශ්වවිද්‍යාලය | විවිධ කෘෂි දේශගුණික කලාපවල වැඩෙන කුරුඳු නියැදිවල සුනන්ධ තෙල් නිස්සාරණ ක්‍රම හා ඒවායේ දියවැඩියාව නැති කිරීමේ ගුණය සඳහා පර්යේෂණ ආරම්භ කර ඇත. | 9,818,000.00 | 3,911,558.62 |
| 4. | ශ්‍රී ලංකා කුරුඳුවල පෛව රසායන පැතිකඩ, පෛව සක්‍රීය කාරක හා එහි ඖෂධීය ගුණ අධ්‍යයනය. | රුහුණ විශ්වවිද්‍යාලය | පැලොල්පිටිය කුරුඳු මධ්‍යස්ථානයේ ඇති නියැදිවල ආදර්ශක එකතු කර ඒවායේ රසායනික අන්තර්දා බැලීම් හා අගය එකතු කිරීම පිළිබඳ මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත. | 15,890,000.00 | 6,776,683.03 |
| 5. | ශ්‍රී ලංකා කුරුඳුවල අගයදාම සංවර්ධනය, අගයදාම කාරකයන්ගේ ලෝක වෙළෙඳ පොළේ ඇති ඉඩකඩ. | සබරගමුව විශ්වවිද්‍යාලය | පාර්ශ්වකරුවන් හා සාකච්ඡා අවසන් කර පවත්නා කුරුඳු වගාවන් සිතියම් ගත කර ඇත. අගයදාම ඉහළ නැංවීමේ අවස්ථා අභ්‍යන්තර හා බාහිර බලපෑම් කුරුඳු ආශ්‍රිත සංචාරක ක්ෂේත්‍ර ගැන විශ්ලේෂණය කර ඇත. | 29,916,800.00 | 8,300,183.40 |
| | | | | 127,631,167.60 | 43,446,263.31 |

(iii) සෙස් බදු ආදායම් අභිමිච්චේ ප්‍රමාණය රුපියල් මිලියන 51.2කි.

(ආ) අදාළ නොවේ.

2015 වර්ෂයේදී වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ

සිසුන්: වයඹ පළාත

2015 இல் மருத்துவ பீடத்திற்குத் தகைமை

பெற்றுள்ள மாணவர்கள்: வட மேல் மாகாணம்
STUDENTS QUALIFIED FOR MEDICAL FACULTIES IN 2015:
NORTH-WESTERN PROVINCE

157/18

5. ගරු නිහාල් ගලප්පත්ති මහතා (ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා වෙනුවට)

(மாண்புமிகு நிறூால் கலப்பத்தி - மாண்புமிகு (வைத்திய கலாநிதி) நளிந்த ஜயதில்ஸ் சார்பாக)
(The Hon. Nihal Galappaththi on behalf of the Hon. (Dr.) Nalinda Jayathissa)

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ඇසු ප්‍රශ්නය - (1):

- (අ) (i) 2015 වර්ෂයේදී අපොස (උසස් පෙළ) විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;
- (ii) එම සංඛ්‍යාවෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iv) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනගත් පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

உயர்கல்வி மற்றும் கலாசார அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) 2015 ஆம் ஆண்டில் க.பொ.த. (உயர் தர) பரீட்சைக்கு உயிரியல் பாடத் துறையில் புத்தளம் மற்றும் குருணாகல் மாவட்டங்களிலிருந்து தேர்றியுள்ள மாணவர்களின் எண்ணிக்கை யாதென்பதையும்;
- (ii) மேற்படி எண்ணிக்கையில், பல்கலைக்கழக அனுமதிக்கான தகைமையை பெற்றுள்ள மாணவர்களின் எண்ணிக்கையும் சதவீதமும் எவ்வளவென்பதையும்;
- (iii) மருத்துவ பீடத்திற்கான தகைமையை பெற்றுள்ள மாணவர்களின் எண்ணிக்கையும் சதவீதமும் எவ்வளவென்பதையும்;
- (iv) மருத்துவ பீடத்திற்கான தகைமையை பெற்றுள்ள மாணவன் அல்லது மாணவியின் ஆகக்குறைந்த பெறுபேறு, Z பெறுமதி, கல்வி கற்ற பாடசாலை மற்றும் தெரிவுசெய்யப்பட்ட மருத்துவ பீடம் யாதென்பதையும்;

ஒவ்வொரு மாவட்டத்தின்படி தனித்தனியாக அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Higher Education & Cultural Affairs:

- (a) Will he inform this House in respect of each district separately-
 - (i) the number of students who sat for the GCE (Advanced Level) examination in the Biology stream in 2015 from Puttalam and Kurunegala districts;

- (ii) the number and the percentage of the students who were qualified for university entrance;
- (iii) the number and the percentage of the students qualified for medical faculties; and
- (iv) the minimum result of the students who were qualified for the Medical Faculty, Z-score, the school in which each student studied and the Medical Faculty to which they got selected?

(b) If not, why?

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා (උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා)
 (மாண்புமிகு (கலாநிதி) விஜயதாஸ் ராஜபக்ஷ - உயர் கல்வி மற்றும் கலாசார அலுவலர்கள்)
 (The Hon. (Dr.) Wijeyadasa Rajapakse - (Minister of Higher Education and Cultural Affairs)
 ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:
 * சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
 * Answer tabled:

- (අ) (i) ජීව විද්‍යා විෂය ධාරාවෙන් 2015 වර්ෂයේ පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව,
 පුත්තලම දිස්ත්‍රික්කය - 1,192
 කුරුණෑගල දිස්ත්‍රික්කය - 4,280
- (ii) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව,
 පුත්තලම දිස්ත්‍රික්කය - 640
 කුරුණෑගල දිස්ත්‍රික්කය - 2,065
 එම සංඛ්‍යාව අපොස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස,
 පුත්තලම දිස්ත්‍රික්කය - 53.69%
 කුරුණෑගල දිස්ත්‍රික්කය - 48.25%
- (iii) වෛද්‍ය පීඨ සඳහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව,
 පුත්තලම දිස්ත්‍රික්කය - 42
 කුරුණෑගල දිස්ත්‍රික්කය - 82
 එම සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස
 පුත්තලම දිස්ත්‍රික්කය - 6.56%
 කුරුණෑගල දිස්ත්‍රික්කය - 3.97%
- (iv) එක් එක් දිස්ත්‍රික්කය අනුව වෛද්‍ය පීඨ සඳහා අවම සුදුසුකම් ලත් සිසුන්ගේ තොරතුරු

| විභාග අංකය | නම | දිස්ත්‍රික්කය | පාසල | විෂය හා සාමාර්ථය | Z අගය | තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය | |
|------------|---------------------|---------------|--|------------------|-------|---------------------------|----------------------|
| 5826217 | ඒ.එච්.එන්. සම්ලතා | පුත්තලම | පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත්ව ඇත. | භෞතික විද්‍යාව | B | 1.7419 | සාපනය විශ්වවිද්‍යාලය |
| | | | | රසායන විද්‍යාව | A | | |
| | | | | ජීව විද්‍යාව | B | | |
| 5726026 | එම්.ආර්.එම්. ලුකුණි | කුරුණෑගල | කුලී/කැකුණගොල්ල මුස්ලිම් ම.ම. විද්‍යාලය | භෞතික විද්‍යාව | B | 1.9068 | රජරට විශ්වවිද්‍යාලය |
| | | | | රසායන විද්‍යාව | A | | |
| | | | | ජීව විද්‍යාව | B | | |

(ආ) පැන නොනගී.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මීළඟට, ප්‍රශ්න අංක 6 - 192/18 - (1), ගරු ඉම්රාන් මහරුල් මහතා.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 (மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
 (The Hon. Nalin Bandara Jayamaha)
 ගරු කථානායකතුමනි, ගරු ඉම්රාන් මහරුල් මහතා වෙනුවෙන් මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாநிலக்க)
 (The Hon. Gayantha Karunatileka)
 ගරු කථානායකතුමනි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දීම සඳහා සනී දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
 வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
 Question ordered to stand down.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ප්‍රශ්න අංක 7 - 194/18 - (1), ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
 (மாண்புமிகு T. ரஞ்சித் த சோய்சா)
 (The Hon. T. Ranjith De Zoysa)
 ගරු කථානායකතුමනි, උදය ප්‍රහාන් ගම්මන්පිල මැතිතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாநிலக்க)
 (The Hon. Gayantha Karunatileka)
 ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයෙන් තමයි අහලා තිබෙන්නේ. එය අදාළ වන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට බවත් දැනුම් දී තිබෙනවා. ඒ නිසා නැවත එම ප්‍රශ්නය අදාළ අමාත්‍යාංශයට යොමු කරන ලෙස දන්වා සිටිනවා.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඒක අදාළ අමාත්‍යාංශයට යොමු කරන්න කියලා ගරු මන්ත්‍රීතුමාව දැනුවත් කරන්න.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
 வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
 Question ordered to stand down.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ප්‍රශ්න අංක 13 - 422/18 - (1), ගරු ඉෂාක් රහුමාන් මහතා.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலின் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)

ගරු කපානායකතුමනි, ගරු ඉෂාක් රහුමාන් මහතා වෙනුවෙන් මා එම ප්‍රශ්නය අහනවා.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කපානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දීම සඳහා මාසයක කාලයක් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்றொரு தினத்திற்கு சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

පුහුණු හා නුපුහුණු විදේශගත ශ්‍රමිකයන්: විස්තර
பயிற்றுவிக்கப்பட்ட ,பயிற்றுவிக்கப்படாத

වෙබ්නිරාලයකින් පණිපූර්ණයෙන් ඉදිරිපත් කරනු ලබන විස්තර
SKILLED AND UNSKILLED MIGRANT WORKERS: DETAILS
438/18

14. ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (ගරු ජයන්ත සමරවීර මහතා වෙනුවට)

(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர -
மாண்புமிகு ஜயந்த சமரவீர சார்பாக)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera on
behalf of the Hon. Jayantha Samaraweera)

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 2017.03.31 දිනට විදේශයන්හි සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව, ඔවුන් සේවයේ යෙදී සිටින රට අනුව, රැකියා වර්ගීකරණය අනුව සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය අනුව;
- (ii) එම පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතීන්ට අනුව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

தொலைத்தொடர்புகள், டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் வெளிநாட்டுத் தொழில்வாய்ப்புக்கள் அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) 2017.03.31 ஆம் திகதி உள்ளவாறு, வெளிநாடுகளில் பணிபுரிகின்ற இலங்கையைச் சேர்ந்த பயிற்றுவிக்கப்பட்ட மற்றும் பயிற்றுவிக்கப்படாத ஊழியர்களில் எண்ணிக்கை, இவர்கள் பணிபுரிகின்ற நாட்டுக்கமைய, தொழில் வகைப்படுத்தல்களுக்கமைய மற்றும் ஆண் பெண் பால்நிலைக்கமைய வெவ்வேறாக எவ்வளவு என்பதையும்;
- (ii) மேற்படி பயிற்றுவிக்கப்பட்ட மற்றும் பயிற்றுவிக்கப்படாத ஊழியர்களின் எண்ணிக்கை, ஒவ்வொரு மாவட்டத்துக்கமையவும் சிங்கள, தமிழ், முஸ்லிம் மற்றும் இதர இனங்களுக்கமையவும் வெவ்வேறாக எவ்வளவு என்பதையும்;

அவர் இச் சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Telecommunication, Digital Infrastructure and Foreign Employment:

(a) Will he inform this House -

- (i) the number of trained and untrained Sri Lankans employed abroad as at 31.03.2017 on the basis of their country of employment, gender and on the classification of professions separately; and
- (ii) the number of those trained and untrained employees in relation to each district and ethnicities such as Sinhala, Tamil, Muslim and others separately?

(b) If not, why?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

ගරු කපානායකතුමනි, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යවරයා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සහායක* කරනවා.

* සහායකය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:

- (අ) (i) 2010.01.01 දින සිට 2017.12.31 දක්වා කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්වීම පිණිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි වූ පුද්ගලයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන එක් එක් වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් සැකසූ වාර්තාවක් ඇමුණුම 01* යටතේ ඉදිරිපත් කර ඇත.

මීට අමතරව ඉහත කාලසීමාව සඳහා විදේශ රැකියා සඳහා පිටත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන, ඔවුන් සේවයේ නියුතු රට අනුව, රැකියා වර්ගීකරණය අනුව සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය අනුව සකස් කළ සංකීර්ණ වාර්තාවක් ඇමුණුම 02* යටතේ ඉදිරිපත් කර ඇත.

2017.03.31 වන දිනට එක් එක් රට අනුව, විදේශයන්හි සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ලබා ගෙන ඇති අතර, එම සංඛ්‍යා ලේඛන අනුව 649,440ක සංඛ්‍යාවක් විදේශයන්හි දැනට සේවයේ නියුතුව සිටියි.

අදාළ ලේඛනය ඇමුණුම 03* යටතේ ඉදිරිපත් කර ඇත.

- (ii) මෙම සංඛ්‍යා එක් එක් රටවලට නිකුත් කර ඇති දැනට වලංගු රැකියා විසා බලපත්‍ර ප්‍රමාණය අනුව ගණනය කර ඇත.

(තොරතුරු ලබා ගැනීම - අදාළ රටෙහි තානාපති කාර්යාලය විසින් එම රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් ලබා ගන්නා ලදී.)

මෙම සංඛ්‍යා එක් එක් රටවලට නිකුත් කර ඇති දැනට වලංගු රැකියා විසා බලපත්‍ර ප්‍රමාණය අනුව ගණනය කර ඇත.

විදේශගත වන ශ්‍රමිකයින් කාර්යාංශයේ ලියා පදිංචි කරනුයේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් වන බැවින් එම වාර්තා ජන වර්ගය අනුව ලබා දිය නොහැකිය.

(ආ) පැන නොනගී.

* ප්‍රස්තූතයකින් තොරව ඇත.
* நூலகத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(மாண்புமிகு டி.ஐ.டபிள்யூ. விமலவீர திசாநாயக்க)
(The Hon. D.T.W. Wimalaweera Dissanayaka)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, මේ කටයුතු අවසන් කරලා මම ඔබතුමාට අවස්ථාව දෙන්නම්. සියලු දෙනාටම මම අවස්ථාව දෙන්නම්.

මීළඟට, ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න. ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා.

පෞද්ගලිකව දැනුම් දීමෙන් ඇසූ ප්‍රශ්නය தனி அறிவித்தல் மூல வினா QUESTION BY PRIVATE NOTICE

I

උන්නිච්චයි වැවේ වාන දොරටු විවෘත කිරීම නිසා
පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබාදීම
உன்னிச்சைக் குளத்தின் வான்கதவுகள்
திறக்கப்பட்டதனால் பாதிக்கப்பட்ட
விவசாயிகளுக்கான நட்டஈடு
PROVISION OF COMPENSATION TO FARMERS AFFECTED BY
OPENING OF SLUICE GATES OF UNNICHCHAI TANK

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

කෙළරව සභානායකර් අවර්කනේ, තීර්පාසන, තීර් වනඟ්කර් මර්ණුම අනර්තත මුකාමෙත්තුච අමෙසර් කෙළරව තුමිත්ත තිසානායක අවර්කනිඨම ඉත්තක කේච්චයක කේඨපත්රු අනුමතිත්තරු තනර්ඨ!

මට්ටකකපු මාවට්ටත්තීල් අමෙත්තූඟ්ඟ උනේච්චසෙක කුඟ්තීත් අතික තීර් කාරණමක අත්ච වාන කතචුකර් කඨත්ත මාතම 25-චූම තිකති අතිකාචෙ තීර්ණුච්චිඨට්ටත්තනාල් ඉත්තප් චොකත්තීල් චිචසායච් සෙච්කෙච්චිල් ඈඨට්ටිඨර්ණුත් සුමාර් 800 චිචසායිකර් චාතිකකට්ටුඟ්ඟනර් ඟ්ණරුම, ඉත්ච කාරණමක සුමාර් 6,000 ඟ්කර් තෙර්සෙච්කෙ චාතිකකට්ටුඟ්ඟනර්ච සුමාර් 10 කොඨ රුචාච වරෙච්චිල් ත්ට්ටුමෙර් චට්ටුඟ්ඟනර්කචූම අට්ටකුති චිචසාය මකකර් තෙර්චිච්කිත්තනර්.

මෙර්චඨ කුඟ්තීත් තීර් මට්ට අතිකර්ච්චුත් තොඨර්චිල් කඨත්ත මාතම 19, 20, 21-චූම තිකතිකනිල් චොරුච්චු චාච්ත්තචර්කනාල් තීර්පාසනත් තිඨට්ට අතිකාර්කනිඨම ඟුඨුත්තුක කුර්ච්චට්ටුඟ්ඟනර්චොතිචූම, අච්චචතිකාර්කනිඨම අත්තන අචචතනත්තීල් කොඟ්ඟාමල්, 23-චූම තිකති මෙර්චඨ කුඟ්තීත් චූච්ච්චන තිචෙ උනර්ත්තට්ටුඟ්චිල් තිචෙච්චිල්, 24-චූම තිකති චූරු අච්කුච තීර් තීර්ණුච්චිඨට්ටුමෙන තීර්පාසනත් තිචෙකකර්කන අතිකාර්කනිඨනාල් කුර්ච්චට්ටු. චූනාල්, 25-චූම තිකති අතිකාචෙ 15 කන අඨ තීර් තීර්ණුච්චිඨට්ටුඟ්ච්චාත්ත මෙර්චඨ චාතිච්චු ඟ්චට්ටුඟ්ච්චාත්තචූම, මෙර්චඨ චාන කතචුකර් තීර්කකට්ටුඟ්ච්චන චිචනර් අට්ටකුතිච්චිල් තීර්පාසන අතිකාර්කනිඨ ඟචරුමෙ ඉරුකකිච්ච්චෙච්චෙච්චරුම, ඉත්තච් සෙච්චර්චාඨනතු අතිකාර්කනිඨ අසමත්ච චොකකුකර් කාරණමක ඟ්චට්ටුඟ්ච්චාත්තචූම කුර්ච්චට්ටුකිත්තරු.

මෙර්චඨ කුඟ්තීල් තීර් මට්ටම උචරුකිත්තර්චොතු අත්ත තීරෙ චෙච්ච්චෙර්ණුච්චත්තරු උර්ච චඨච්ච්ච චූරු ඉල්ලාත්තන කාරණමකචෙ ඉත්තකෙච්ච තිචෙච්චෙ ඟ්චට්ටුච්චාක අතිකාර්කනිඨ තර්චිච්ච ඉරු මුර්චෙට්ටාඨු මුන්චෙකකට්ටු චට්ටුරුකිත්තරු.

ඟනචෙ, මෙර්චඨ තිචෙච්චෙච්චෙ චූරාච්ත්තරු, ඟනතු චිච්චරුම කේච්චකරුකකන චතිච්කචූම ඟුඨුකකට්ටුකර් කුඨච්ච තඨච්චකකකර් තොඨර්චාන චිචකකකකචූම කෙළරව අමෙසර් තුමිත්ත තිසානායක අවර්කනිඨරුණු ඟ්චර්චාර්කිත්තරේ.

මෙර්චඨ කුඟ්තීත් චාන කතචුකර් තීර්කකට්ටුඟ්ච්චාත්ත, කුඟ්ච උචෙට්ටුකකම, ඟ්චට්ටුච්චරුත්ත චාර්ච චූච්චු තිචෙ තච්චර්කකට්ටුඟ්ච්ච. ඟනිචූම, ඉත්ත කාරණමකට්ටු චාතිකකට්ටුඟ්ච්ච චිචසාය මකකරුකු ඟ්චට්ටුඟ්ච්ච ඉමුච්චිචෙ ඈඨ සෙච්චූම චකෙච්චිල් ත්ට්ටුකකන චමුච්ක මුඨචූම?

මෙර්චඨ චාන කතචුකර් තීර්කකට්ටුඟ්ච්ච කාරණමක ඟ්චට්ටුඟ්ච්ච චිචසාය මකකනිඨ චාතිච්චුකරුකු තීර්පාසනත් තිචෙකකනත්තීත් අතිකාර්කනතු කචන චීචචකර් කාරණමක ඉරුච්චිඨ, අවර්කනිඨ තොඨර්චිච්ච උර්ච තඨච්චකකකර් මෙර්කොඟ්ච්චට්ටුම?

මෙර්චඨ කුඟ්තීල් උචර්චචෙච්ච තීරෙට්ටු චාතුකාච්චාන මුර්ච්චිල් චෙච්ච්චෙර්ණු ඟුචචාක චඨච්ච්ච චූර්චෙ අමෙට්ටත්තරු ඟුචෙචූම තඨච්චකක ඟුඨුකකට්ටුම?

ගරු ගයන්ත කරුණාතිලක මහතා
(மாண்புமிகு கயந்த கருணாதிலக்க)
(The Hon. Gayantha Karunatileka)

මෙයට පිළිතුරු ලබාදීම සඳහා වර්මාට්ටු සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමා සතියක කාලයක් ඉල්ලා තිබෙනවා.

II

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති
නායකයන් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීම
இலங்கை மின்சார சபைத் தொழிற்சங்கத்
தலைவர்கள் அறுவரின் சேவை இடைநிறுத்தம்
SUSPENSION OF SIX TRADE UNION LEADERS OF CEYLON
ELECTRICITY BOARD

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனூர திசாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමනි, මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් දසදහසකට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීම හේතුවෙන් මනුෂ්‍ය ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් හයදෙනෙකුගේ වැඩ තහනම් කර මේ වන විට මාස හතරකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. එහෙත් වනය පරික්ෂණ අවසන් නොවැනි බව පවසමින් ඔවුන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කම්කරු කොමසාරිස්වරයා විසින් කරන ලද නියෝගය නොතකා හරිමින් පළිගැනීමේ අරමුණින් යුතුව

[ගරු අනුර දිසානායක මහතා]

පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවට වෘත්තීය සමිති වෝදනා කරනවා. වෘත්තීය සමිති කාර්යාලවලට ඇතුල්වීම තහනම් කිරීම හේතුවෙන් මෙම නායකයින් විසින් නායකත්වය දෙනු ලබන වෘත්තීය සමිති කටයුතු අඩපණ කිරීමේ පාලකයින්ගේ වුවමනාව ප්‍රකාශයට පත්වී තිබෙන බව පැහැදිලියි.

විශේෂයෙන් මේ වැඩ තහනම් කිරීම සිදු වන්නේ හුදෙකලා සිදුවීමක් හේතුවෙන් නොවෙයි. 2015 ජනාධිපතිවරණය අභිමුඛ 2014 නොවැම්බර් මාසයේ නීති විරෝධී මැතිවරණ අල්ලසක් ලෙස පාලනයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදු කර ගන්නා ලද වැටුප් වැඩි කර ගැනීමක් මෙම වෘත්තීය සමිති නායකයින් විසින් හෙළිදරව් කර ගනු ලැබ තිබුණා. එමඟින් විදුලිබල මණ්ඩලයේ ඉහළ, පහළ සේවකයින් අතර බරපතළ වැටුප් විෂමතාවක්, හේදයක් නිර්මාණය වුණා. එසේම වැටුප් කොමිසමේ, මහා භාණ්ඩාගාරයේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැති මෙම වංචනික ක්‍රියාවට අදාළව නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ වෝදනා විමර්ශන කොමිෂන් සභාවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවා.

2015 ජනවාරි මාසයේ බලයට පැමිණි ආණ්ඩුවේදී, ඉන් අනතුරුව මහ මැතිවරණයෙන් පසුව පත් වූ ආණ්ඩුවේදී අදාළ අමාත්‍යවරුන් විසින් වරදක් සිදුවී ඇති බව පිළිගනු ලැබ, එය විසඳීමට කල් ඉල්ලා තිබුණද ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ. වසරක නිහඬියාවෙන් අනතුරුව 2016 සැප්තැම්බර් වන විට වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට බල කෙරී තිබුණා. සරල වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පසු 2017 සැප්තැම්බර් 13 සිට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවනු ලැබුවා. එය අවසන් වූයේ කම්කරු අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ මැදිහත්වීම මත විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති නායකයින් අතර අත්සන් තැබුණු ගිවිසුමක් අනුවයි.

පාලනාධිකාරිය විසින් අවස්ථා කිහිපයකදී මෙම ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් කම්කරු කොමසාරිස්වරයා ඉදිරිපිට විභාග කෙරෙණු පැමිණිල්ලකට අනුව ගෙවීමට නියමිත වූ වැටුප් හා දීමනා ගෙවීම යම් පිරිසකගේ බලපෑම මත අමාත්‍යාංශ ලේකම්ගේ නියෝගයකින් 2017 දෙසැම්බර් 21වැනි දින තතර කෙරෙනවා; ගත් ක්‍රියාමාර්ග අත්හිටුවෙනවා.

මෙම අසාධාරණය අවසන් කර ගැනීම සඳහා 2018 ජනවාරි මාසයේ 17 දක්වා දරන ලද උත්සාහ අසාර්ථක වීමෙන් පසු විදුලිබල වෘත්තීය සමිති විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලබනවා. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙර වරුවේ සිදු කරන ලද සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති නායකයින් පස් වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සහායකවරයා සමඟ සාකච්ඡා කර තිබුණා. විසඳුමක් අපේක්ෂාවෙන් මෙම සාකච්ඡා රාත්‍රිය වනතෙක් ඉදිරියට යද්දී, සේවකයන් විදුලිබල මණ්ඩල පරිශ්‍රයේ සාමකාමීව රැඳී සිටියා.

එහෙත් රාත්‍රී අටට පමණ පොලිසිය මැදිහත් වී රැඳී සිටි සේවකයන්ට පහර දී ඉවත් කරනවා. මෙහිදී සේවකයන් ගණනාවක් තුවාල ලබන අතර, මණ්ඩලයේ දේපළවලට ද හානි වෙනවා. මෙසේ වූයේ කාගේ හෝ මුහුණ කිරණයක් අනුව පොලිසිය මැදිහත් කිරීම නිසා බව පැහැදිලියි.

කෙසේ වුවද, මෙම සිදුවීමට අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මුල සිටම විරෝධය පළ කළ පාලන අධිකාරියේ ප්‍රතිචාරය වූයේ වෘත්තීය සමිති නායකයන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර, වැටුප් ගෙවීම තතර කිරීමයි.

මේ තත්ත්වය තුළ පැන නඟින පහත දක්වා ඇති අදාළ ප්‍රශ්නවලට ඇමතිතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

1. වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනම් කිරීමේදී විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල අමාත්‍යාංශයෙන් අනුමැතියක් ගත්තාද?
අමාත්‍යාංශයේ අනුමැතියක් සහිතව වැඩ තහනම් කරලා තිබෙන්නේ.
2. විදුලිබල මණ්ඩලයේ විනය නීතිරීතිවල, වැඩ තහනම් කළ සේවකයෙකුගේ විනය පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් නොවේ නම්, ඔහු නැවත සේවයේ පිහිටුවා පරීක්ෂණ කළ යුතු යැයි සඳහන් වී තිබේද?
3. මාර්තු 07 වන දින කම්කරු ඇමති හා කම්කරු කොමසාරිස් සමඟ පැවති සාකච්ඡාවේදී මාස තුනක කාලයක් තුළ මෙම වෘත්තීය සමිති නායකයන් නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝගයක් කර ඇති බව දන්නේද?
4. මැයි මස 10 වන දින විදුලිබල අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා වෘත්තීය සමිති නායකයන් සමඟ පැවති සාකච්ඡාවේදී යුනි මාසයේ 06 වැනි දිනට ඔවුන් පෙර සේවයේ පිහිටවනු ලබන බවට පොරොන්දු වූයේද?
ඒ කියන්නේ ඊයේ දින.
5. ඒ අනුව මැයි මස 16 වන දිනට නියමිතව තිබුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව පිළිගන්නේද?
6. වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනම් කර මර්දනීය ක්‍රියාමාර්ග ගැනීමෙන් සේවක ගැටලු විසඳිය නොහැකි බව පිළිගන්නේද?
7. මෙම වෘත්තීය සමිති නායකයන් නැවත සේවයේ පිහිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

ගරු ඇමතිතුමනි, මේවාට පිළිතුරු මොනවාද කියලා මම දැන ගන්න කැමැතියි. බොහොම ස්තූතියි, ගරු කථානායකතුමනි.

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு அஜித் பி. பெரேரா - மின்வலு மற்றும் புதுப்பிக்கத்தக்க சக்தி இராஜாங்க அமைச்சர்)
(The Hon. Ajith P. Perera - State Minister of Power and Renewable Energy)

ගරු කථානායකතුමනි, ගරු අනුර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ඇසු ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.

1. නැත.
ඒ කියන්නේ අමාත්‍යාංශයෙන් අවසරයක් ගත්තේ නැත. 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩලය පනතේ 12 වන වගන්තියේ (k) උපවගන්තිය යටතේ විනය පාලන විධිවිධාන පැවරී ඇත්තේ විදුලිබල මණ්ඩලය වෙතය. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එක් එක් සේවක කාණ්ඩ සඳහා විනය බලධාරීන් පත් කර විනය බලතල පවරා ඇත. ඒ නිසා අමාත්‍යාංශයේ අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය නොවේ.
2. ඔව්. මණ්ඩලයේ විනය නීති සංග්‍රහයේ 9.1 හා 16.5හි සඳහන් විධිවිධාන අනුව විනිශ්චය සභාව පත් කළ දින සිට මාස

03ක කාලයක් ඇතුළත පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට උත්සාහ කළ යුතුය.

ගරු මන්ත්‍රීතුමනි, විනිශ්චය සභාව පත්කළ දින සිට මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට උත්සාහ කළ යුතුය. විනිශ්චය සභාව පත් කළ දින සිට. වෝදනාව භාරදීපු දිනය මම පසුව කියනවා.

එසේ වුව ද 9.2හි සඳහන් විධිවිධාන අනුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ මාස 03ක කාලයක් තුළ එකී විනය පරීක්ෂණය අවසන් කළ නොහැකි වුවහොත් වැඩ තහනම් කරනු ලැබූ නිලධාරීන් විනය පරීක්ෂණයට අගතියක් නොවන පරිදි නැවත සේවයේ පිහිටුවිය යුතුය.

එමෙන්ම 9.4හි සඳහන් විධිවිධාන යටතේ විනය පරීක්ෂණයට යම් බාධාවක් ඇති වේ නම් එම බාධාවල නිසා විනය පරීක්ෂණය මාස 03ක කාලයක් ඇතුළත නිම කිරීමට නොහැකි වේ නම්, ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ විනිශ්චය සභාව විසින් විනය බලධාරියා වෙත දැන්විය යුතුය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විනය බලධාරියා සෑහීමකට පත් වන්නේ නම් වැඩ තහනම් කළ නිලධාරියා නැවත සේවයේ නොපිහිටුවිය යුතු අතර, පරීක්ෂණය දිගටම පවත්වාගෙන යා යුතුය.

එවැනි තත්ත්වයක් තවම මතු වෙලා නැහැ.

3. නොදැනී.

සාකච්ඡා කරන ලද නමුදු අවසන් එකඟතාවයකට නොපැමිණි බව වාර්තා වී ඇත.

මේ පිළිබඳව අපි ඊයේ දිනයේත් කම්කරු අමාත්‍යාංශයෙන් මෙම සාකච්ඡාවේ සාකච්ඡා සටහන් -Minutes- තිබෙනවාද කියා විමසා සිටියා. ඔවුන් කියා සිටියා Minutes නැහැ කියලා.

4. ඔව්.

එසේ එකඟතාවකට පැමිණියේ එදින වන විට විනය පරීක්ෂණ කටයුතු අවසන් කරගත හැකිවේය යන පදනම මතය. නමුත් පසුව පාර්ශ්වකරුවන් අතර ඇති කරගත් පහත සඳහන් එකඟතාවන් නිසා ජූනි 06 වැනි දිනට පෙර ඔවුන් සේවයේ පිහිටුවනු ලැබීමට වූ එකඟතාවය අනුව ක්‍රියාකිරීමට නොහැකි විය. එම නිසා ඒ පිළිබඳ වගකීමක් අමාත්‍යාංශයට නොමැත.

මණ්ඩලයේ විනය නීති සංග්‍රහයේ 9.1 වගන්තිය හා 16.5හි විධිවිධාන යටතේ පරීක්ෂණ විනිශ්චය සභාව පත් කළ දින සිට මාස 03ක් අවසන්වීමට පෙර විනය පරීක්ෂණය අවසන් කළ යුතු බව සඳහන්ව ඇති අතර, මෙම වූදින නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ විනිශ්චය සභාව පත් කර ඇත්තේ 2018 අප්‍රේල් 05 වන දින ය. ඒ අනුව පරීක්ෂණය නිම කළ යුතු වන්නේ 2018 ජූලි 05 වන දින ය.

එමෙන්ම විනය නීති සංග්‍රහයේ 16.5හි විධිවිධාන පරිදි රැකවරණ නිලධාරීන්/පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන් සාක්ෂි සම්පිණ්ඩනය කර භාරදීම සඳහා දින 14ක කාලයකුත්, පරීක්ෂණ නිලධාරීන්ගේ අවසන් වාර්තාව පිළියෙළ කිරීම සඳහා එක් මසක කාලයකුත් වෙන් කර ඇත.

එම විධිවිධාන පරිදි පරීක්ෂණ විනිශ්චය සභාවේ අවසන් වාර්තාව භාරදිය යුතු වන්නේ 2018 අගෝස්තු 19 වන දින ය.

එසේ වුවද, පරීක්ෂණ නිලධාරී හා වැඩ තහනම් කරන ලද නිලධාරීන්ගේ රැකවරණ නිලධාරීන් සමඟ 2018.05.09 දින එළඹී

ඇති එකඟතාවන්ට අනුව රැකවරණ නිලධාරීන් හට සතියේ දිනවල පරීක්ෂණ කටයුතු සඳහා පැමිණීමට නොහැකි වීම සහ ජූනි මාසයේ අවසන් භාගයේ රැකවරණ නිලධාරියෙකු විදේශගත වීමට සූදානම්ව සිටින නිසා පරීක්ෂණ කටයුතු සඳහා පැමිණීමට නොහැකි බව දන්වා ඇති බැවින් ඔවුන්ගේ එකඟතාවන් අනුව සමස්ත පරීක්ෂණය සඳහා දින සඳහන් schedule එකක් සකස් කර ගන්නා; එකඟතාවක් සකස් කර ගන්නා.

ඒ අනුව, 2018.05.20 - ඉරිදා, 2018.05.27 - ඉරිදා, 2018.06.03 - ඉරිදා, 2018.06.09 - සෙනසුරාදා, 2018.07.01-ඉරිදා, 2018.07.02 - සඳුදා, 2018.07.09 - සඳුදා, 2018.07.16 - සඳුදා, 2018.07.21 - සෙනසුරාදා, 2018.07.23 - සඳුදා, 2018.07.30 - සඳුදා, 2018.08.07 - අඟහරුවාදා, 2018.08.16 - බ්‍රහස්පතින්දා, 2018.08.23 - බ්‍රහස්පතින්දා සහ 2018.08.31 - සිකුරාදා යන දින වූදින නිලධාරීන්ගේ රැකවරණ නිලධාරීන් සහ පරීක්ෂණ නිලධාරියාගේ එකඟතාව මත සකස් කරගෙන තිබෙනවා.

අපි මුලින් සිතුවත් වෝදනා පත්‍රය භාර දුන් දිනයේ සිට මාස 3ක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි කියලා, -අපි සම්බන්ධ වුණා,- ඉන් පසුව පරීක්ෂණ නිලධාරී සහ රැකවරණ නිලධාරීන් ඔවුන්ට අදාළ ප්‍රායෝගික කාරණා මත සමස්ත පරීක්ෂණයට දින නියම කරගෙන තිබෙනවා. එම නිසා අනන්තය දක්වා මේ පරීක්ෂණය යන්නේ නැහැයි කියන එක ඔබතුමාට කියන්නට අවශ්‍යයි.

5. ඉහත පිළිතුර අනුව අදාළ නැත.

අපි පොරොන්දුව දුන්නා, නමුත් පසුව ඇති වුණු තත්ත්වයන් අනුව වෙනස් වෙලා තිබෙනවා.

6. ඔව්.

අපි කිසිසේත්ම මර්දනීය ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ.

7. විනය පරීක්ෂණ නිම වීමෙන් පසු එහි නිර්දේශ මත ඉහත කී එකඟ වූ කාල සටහන අනුව පරීක්ෂණ කටයුතු නිම වේ යැයි අපි අපේක්ෂා කරනවා.

ගරු මන්ත්‍රීතුමනි, මෙහි ඉන්නේ පිළිගත් වෘත්තීය සමිති කිහිපයක වෘත්තීය සමිති නිලධාරීන්. එක් වෘත්තීය සමිතියක් එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයාත්, ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වූ වෘත්තීය සමිති නායකයා මෙතැන ඉන්නවා. අපිට කාටවත් විශේෂයෙන් නොසලකා සිටින්නවත්, පළිගැනීමක් කරන්නටවත් හේතුවක් නැහැ. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් විසඳා ගැනීමට යාමේදී තමයි මේ අර්බුදය මතු වෙලා තිබෙන්නේ.

ඒ අනුව අපි සාධාරණ පරීක්ෂණයක් සඳහා අවස්ථාව ලබාදෙනවා; සාධාරණ පරීක්ෂණයක් සඳහා වූ වාතාවරණය සකස් කරනවා. ඒ අදාළ කමිටුවේ විනය බලධාරීන්ගේ තීන්දුව මත අපි කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ මෙය සාමකාමීව සහ සාධාරණව විසඳා ගැනීමටයි.

ගරු කරුණායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා. ගරු සභානායකතුමා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.

පාර්ලිමේන්තුවේ රැස්වීම්
பாராளுமன்ற அமர்வு
SITTINGS OF THE PARLIAMENT

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாதிலக்க)
 (The Hon. Gayantha Karunatileka)
 Sir, on behalf of the Leader of the House, I move,

"That notwithstanding the provisions of Standing Order No. 8 of the Parliament and the motion agreed to by Parliament on 06.06.2018, the hours of sittings of Parliament on this day shall be 9.30 a.m. to 7.00 p.m.. At 1.30 p.m. Standing Order No. 8(5) of the Parliament shall operate. At 7.00 p.m. Mr. Speaker shall adjourn the Parliament without question put."

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

අද දින නායාය පත්‍රයේ කටයුතුවලට යන්නට ප්‍රථම, ගරු අනුර දිසානායක මැතිතුමාත්, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාත්, ගරු විමලවීර දිසානායක මැතිතුමාත් මගෙන් වෙලාව ඉල්ලා තිබුණා. ඒ තුන්දෙනාටම අවශ්‍ය නම් දැන් කාලය ලබා දෙන්න පුළුවන්.

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அநුர திஸாநாயக்க)
 (The Hon. Anura Dissanayake)

අවශ්‍යතාව නම්, ටිකක් කල් ගිහිල්ලා. මොකද, ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රකාශයත් එක්ක තමයි මගේ ප්‍රශ්නය පැන නැඟුණේ. ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, 118ක ලැයිස්තුවක් නොමැති බවට අදාළ ආයතන විසින් දැනුම් දීලා තිබෙනවා කියලා. නමුත් ගරු කපානායකතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118ක් ඇලෝසියස්ගේ මුදල් ගන්නා කියලා විශාල මාධ්‍ය ප්‍රචාරයක් යනවා වාගේම සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා එසේ ප්‍රකාශ කර තිබෙනවා. ඔබතුමා යම් සාධක මත ඒක එහෙම නොවෙයි කියලා තිබෙනවා. හැබැයි ගරු කපානායකතුමා, තවත් සාකච්ඡාවක් තිබෙනවා, ඇලෝසියස්ගේ ගිණුමෙන් වෙක්පත් 166ක් හුවමාරු වී තිබෙනවා කියලා. එතකොට ඒ වෙක්පත් ලැබුණේ කාටද කියන එක පිළිබඳවත් පරීක්ෂණයක් සිදු කළ යුතුව තිබෙනවා. 118කගේ නම් ලැයිස්තුවක් නැත්නම්, ඒ වෙක්පත් 166 පිළිබඳව ඔබතුමාට වාර්තාවක් ලැබිලා තිබෙනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි. මොකද, ඒකත් දැන් සමාජයේ සාකච්ඡා වෙමින් තිබෙන නිසා.

ගරු කපානායකතුමා, දෙවැනි කරුණ මෙයයි. අපි බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳවත්, ඒ වාගේම බරපතළ වංචා, දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳවත් එක දිනෙක විවාදයක් පැවැත්වූවා. ඒ වාගේම ඒක තව දිගටම පවත්වාගෙන යන විවාදයක්. නමුත් ගරු කපානායකතුමා, දැන් ඒ විවාදය නතර වෙලා තිබෙනවා. දිනයක් නියම කරගෙනත් පාර්ලිමේන්තුවේදී ඒක නතර වුණා. 'බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන වාර්තාවේ සිංහල පිටපත පමණයි තිබෙන්නේ. අඩු තරමේ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පිටපතක් ඉදිරිපත් කරන්න' කියන යෝජනාව මත ඒක නතර වුණා. ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි, ඒ පිටපත සම්බන්ධයෙන් දැන් තත්ත්වය කුමක්ද කියලා. ඒක මගේ දෙවැනි ප්‍රශ්නය.

ගරු කපානායකතුමා, මගේ තුන්වැනි ප්‍රශ්නය මෙයයි. බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තා ඉල්ලා සිටින අවස්ථාවේදී ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වේ, "ඔබතුමාට ලැබිලා තිබෙන්නේ සී. 350 සිට සී. 360 දක්වා කියන වාර්තා. සී.01 සිට සී. 349 දක්වා වාර්තා ලැබිලා නැහැ. ඒ වාර්තා සභාවට ඉදිරිපත් කරන්න ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා" කියලා. මම දැනගන්න කැමැතියි, එහි ප්‍රගතිය මොකක්ද කියලා. ගරු කපානායකතුමා, දැන් කොමිෂන් සභාවෙන් යම් වාර්තාවක් ඇවිල්ලා තිබෙනවා.

ඒ පිළිබඳ විවාද තිබෙන්න පුළුවන්. හැබැයි සෑම පුරවැසියකුටම ඒ වාර්තාව පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිය තිබෙනවා. වාර්තාව සතු බලධාරීන් තමන්ට කැමැති කැමැති පරිච්ඡේද සමාජගත කිරීම යුක්තිසහගත නැහැ. ගරු කපානායකතුමා, දැන් එහි කොටසක් ඇවිත් තිබෙනවා. ඒකයි මෙහි තිබෙන ප්‍රශ්නය. ඒ කොටස පිළිබඳ විවිධ සාකච්ඡා තිබෙනවා. නමුත් ඉදිරිපත් නොවන වාර්තා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉදිරිපත් වන වාර්තාවල කුමක්ද තිබෙන්නේ? ඒ පිළිබඳව දැනගැනීමේ අයිතියක් අපට තිබෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් මා දැනගන්න කැමැතියි, සී-1 සිට සී-349 දක්වා වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාද කියා. ගරු කපානායකතුමා, ඔබතුමා දැන් අපේ පණිවුඩකරුවා බවටයි පත් වී සිටින්නේ.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඇත්ත.

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அநுர திஸாநாயக்க)
 (The Hon. Anura Dissanayake)

ඔබතුමාට අපි කියනවා; ඔබතුමා ජනාධිපති ලේකම්ට කියනවා; ජනාධිපති ලේකම්තුමා කියන එක ඔබතුමා අපට කියනවා. මේකයි දැන් ඇති වී තිබෙන තත්ත්වය. ඒ නිසා මීට පෙරත් මම ඔබතුමාට යෝජනා කළා, ජනාධිපති ලේකම්වරයා මේ පාර්ලිමේන්තුවට කැඳවන්න කියා. කැඳවා, මේ වාර්තා මොනවාද, වාර්තා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මොකක්ද, යචා තිබෙන්නේ කුමක්ද, නීතිපතිවරයාගේ නිර්දේශ කවරේද කියන ඒවා පිළිබඳව එතුමා එක්ක සාකච්ඡා කරන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න. අපට ජනාධිපති ලේකම්වරයාත් එක්ක ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔබතුමා අදාළ නිලධාරීන් කැඳවන්න කියන යෝජනාවත් මම කරනවා. බොහොම ස්තූතියි, ගරු කපානායකතුමා.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 බොහොම ස්තූතියි, ගරු මන්ත්‍රීතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
 (The Hon. (Dr.) Bandula Gunawardane)

නැඹී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාත් සඳහන් කරන්නේ මේ කාරණය ගැනද?

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு (கலாநிதி) பந்தூல குணவர்தன)
 (The Hon. (Dr.) Bandula Gunawardane)
 නැහැ, ගරු කථානායකතුමනි.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 එහෙම නම්, මා මෙතුමාගේ ප්‍රශ්නයට පිළිතුර දී ඉන්නම්.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு (கலாநிதி) பந்தூல குணவர்தன)
 (The Hon. (Dr.) Bandula Gunawardane)
 හොඳයි, ගරු කථානායකතුමනි.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

මා මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙනුත්, පොලීසියෙනුත්, අදාළ සියලු අංශවලින් විමසුවා. මොකද, රටේ මේ ගැන විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙනවා. මා කලින් කියූ පරිදි මෙය පාර්ලිමේන්තුවටත් අගෞරවයක්; මන්ත්‍රීවරුන් 225දෙනාටත් අගෞරවයක්; රටටත් අගෞරවයක්. එතුමන්ලා මට සහතික කර කිව්වා, එසේ 118දෙනකු සිටින ලැයිස්තුවක් හෝ 166දෙනකු සිටින ලැයිස්තුවක් ඒ අය ළඟ නැහැ කියා. එවැනි දෙයක් පවතිනවා කියා කිව්වේත් නැහැ. ඒ නිසා මා ඉල්ලා තිබෙනවා, මීට අදාළ සම්පූර්ණ වාර්තාවල attachments. ප්‍රධාන වාර්තාවලට ඇතුළත් සියලු attachments මට වහාම ලබා ලබාදෙන්න කියා මම ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලා තිබෙනවා. එතුමා මේ දවස්වල විදේශගත වෙලායි ඉන්නේ. මා විශ්වාස කරනවා, එතුමා පැමිණි හැටියේම Attorney-Generalගේ අනුමැතිය ඇතිව එය ලබා දෙවි කියා. නමුත් මට මේකට කෙළින්ම සම්බන්ධ වන්න බැහැ. මොකද, ඒ හරහායි යා යුතු වන්නේ. ඒ වාගේම මා කියන්න ඕනෑ, ජනාධිපති ලේකම්තුමා සෑම විටම අපට සහයෝගය දුන් බව. ඒ වාගේම මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ, එතුමා කැමැත්තෙන් කුමක් හෝ භංගාගෙන ඉන්නවා කියා. මා උත්සාහ කර බලන්නම්, අවස්ථාවක් ගන්න පුළුවන් වෙවිද කියා. මගේත් යුතුකමක් තිබෙනවා. ඒකයි මා උදේත් පැහැදිලි කළේ. මුළු රටේම මේ ගැන ආන්දෝලනයක් තිබෙන අවස්ථාවක රටට අහිතකර, විශේෂයෙන් මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගරුත්වයට හානි වන දෙයක් සිදු වනවා නම් ඒක හොඳ නැහැ. ඒ නිසා ඒ වගකීම මම භාර ගන්නවා. බොහොම ස්තූතියි.

මීළඟට, ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා.

ගරු අනුර දිසානායක මහතා
 (மாண்புமிகு அனூர திஸாநாயக்க)
 (The Hon. Anura Dissanayake)
 ගරු කථානායකතුමනි, විමර්ශන වාර්තාවේ පිටපත්-

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඉංග්‍රීසි පිටපත translatorට භාර දීලා තිබෙනවා කිව්වා.

ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு (கலாநிதி) பந்தூல குணவர்தன)
 (The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු කථානායකතුමනි, අර්ජුන් ඇලෝසියස් මහතා සහ අනෙක් සිද්ධි නිසා මේ රටේ ඉතා විශාල ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් බොහෝ දේ මේ ගරු සභාවේ අවධානයෙන් ගිලිහී යනවා. අද දින මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තිබෙනවා, නව වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්. මේ

ප්‍රතිපත්තිය යටතේ ඉතාම ආන්දෝලනාත්මක සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම-

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඒ ගැන අද විවාදයේදී කථා කරන්න පුළුවන් නේද, ආචාර්යතුමනි?

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
 (மாண்புமிகு (கலாநிதி) பந்தூல குணவர்தன)
 (The Hon. (Dr.) Bandula Gunawardane)

නැහැ. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ රටට මෙවැනි ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් හැදෙන අවස්ථාවක එහි අන්තර්ගතය පිළිබඳව අඩු තරමේ දින දෙකකවත් විවාදයක් පැවැත්වීම සඳහා කරුණාකරලා ඉඩපුස්තාව ලබා දෙන්න කියලායි. මොකද, මේක උපනුපන් පරම්පරාවලටත් බලපාන, මුළු රටටම බලපාන, ජාතික වැදගත්කමකින් යුතු සිද්ධියක්. ජාතික න්‍යාය පත්‍රයක් තිබියදී, සිල්ලර දේවල්වලට ගිහිල්ලා සැඟවුණු එකක් ක්‍රියාත්මක වන තත්ත්වය මේ ගරු සභාව විසින් නැවැත්විය යුතු වෙනවා.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මම ඒ ගැන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන්නම්.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
 (மாண்புமிகு செஹான் சேமசிங்க)
 (The Hon. Shehan Semasinghe)

නැඟී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ගරු ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
 (மாண்புமிகு செஹான் சேமசிங்க)
 (The Hon. Shehan Semasinghe)

ගරු කථානායකතුමනි, බොහොම ස්තූතියි. ඔබතුමා මතු කළ කාරණාවට අදාළවයි මම මේ කාරණය කියන්නේ. මේ සභාව තුළදීම ගරු මන්ත්‍රීතුමන්ලා දෙදෙනෙක් ප්‍රසිද්ධියේම පිළිගෙන තිබෙනවා, මේ ආකාරයට මුදල් ලබා ගැනීමක් කලා කියලා. හැබැයි ඒ අතරම ඒ කණ්ඩායම විසින්ම කියනවා, අහවල් සංඛ්‍යාවක් අරගෙන තිබෙනවා, තවත් සංඛ්‍යාවක් අරගෙන තිබෙනවා කියලා. ගරු කථානායකතුමනි, ඒ නිසා ඔබතුමා කිව්වා වාගේම රටේ ජනතාව තුළ සාධාරණ සැකයක් මතු වෙලා තිබෙනවා. මොකද, එක කණ්ඩායමක් "ගන්නා" කියනවා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ඔබතුමා කියනවා, "එහෙම වාර්තාවක් නැහැ" කියලා. ගරු කථානායකතුමනි, හැබැයි ජනතාවට තේරෙන්නේ නැහැ, කවුරු කියන එක පිළිගන්නද කියලා. ඔබතුමා කියන කාරණය ඇත්තද, එහෙම නැත්නම් අර මුදල් ලබා ගන්නාය කියන මන්ත්‍රීවරු කියන කාරණය ඇත්තද කියලා ජනතාවට තේරෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, ඒ නිසා ඒක ඇත්ත කථාවක් නොවෙයි නම්, කරුණාකරලා මේ විධියට රට නොමඟ යවන්න එපා කියලා අදාළ මහජන නියෝජිතයින්ට අවවාද කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

ඔබතුමා එන්න ඉස්සර වෙලා මම ඒ ආයාචනය කළා.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(**மாண்புமிகு செஹான் சேமசிங்க**)
(**The Hon. Shehan Semasinghe**)

මොකද, ඒක ඔබතුමා ඇතුළු අප සියලු දෙනාටම කරන අපහාසයක්; අවමානයක් සහ මේ උත්තරීතර සභාව කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ දැමීමක් ගරු කථානායකතුමානි.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

මා එය පිළිගන්නවා. බොහොම ස්තූතියි.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(**மாண்புமிகு அஜித் பி. பெரேரா**)
(**The Hon. Ajith P. Perera**)

ගරු කථානායකතුමානි, දිගින් දිගටම මතු වුණු ප්‍රශ්නයක් තමයි මේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් තිබෙනවාද, නැද්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රතිපත්තිය සකස් කරන්න යම් කිසි කාලයක් ගත වුණත්, අපි මේ නව වෙළෙඳ ප්‍රතිපත්තිය -New Trade Policy - ඉදිරිපත් කරලා මේ සභාව දැනුවත් කරලා තිබෙනවා. ගරු කථානායකතුමානි, සභාගත කරන්නේ දැනුවත් කිරීමට. ඒ වාගේම විවාදයක් ලබා දීම ගැනත් කිසිම ගැටලුවක් නැහැ.

එය ඉතා වැදගත් වූ කාරණයක්. අපේ (ආචාර්ය) බන්දුල ගුණවර්ධන ශූරීන් විසින් ඉල්ලූ පරිදිම, මේ පිළිබඳ විධිමත් විවාදයක් ලබා දීමට රජය කටයුතු කරනවාය කියන කාරණය මම කියනවා.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

බොහොම ස්තූතියි.

ගරු නලින් බණ්ඩාර ජයමහ මැතිතුමා. වෙලාව ගැන අවධානය යොමු කරන්න.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(**மாண்புமிகு நலின் பண்டார ஜயமஹ**)
(**The Hon. Nalin Bandara Jayamaha**)

ගරු කථානායකතුමානි, ඔබතුමාට බොහොම ස්තූතියි. පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් කියැවුණා. ඊයේ හෝ පෙරේදා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා මේ පැත්තට ඇඟිල්ල දික් කරලා කිව්වා, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් විසින් තර්කාදායකයන් ප්‍රශ්න කර තිබෙන බව. මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කළා; මේ පාර්ලිමේන්තුව තුළ කිව්වා. ඒ වාගේම මාධ්‍ය තුළින් ඒවා ප්‍රචාරය වුණා. ඒ නිසා ඔබතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා, මේ වාර්තාව සභාවට ගෙන්වා ගන්න කියලා. මොකද, පසුගිය දිනවල සිදු වුණු damage එක මන්ත්‍රීවරු සියලු දෙනාටම වුණා. අපට ලොකුම සැකය තිබෙන්නේ, මේ ප්‍රශ්නයේ වැඩිපුර ඉන්නේ ඒකාබද්ධයේ කට්ටිය කියලා. ඒකයි තිබෙන ප්‍රශ්නය. [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

බොහොම ස්තූතියි.

ගරු විමලවීර දිසානායක මැතිතුමා.

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(**மாண்புமிகு டி.டி.டபிள்யூ. விமலவீர திசாநாயக்க**)
(**The Hon. D.T.W. Wimalaweera Dissanayaka**)

ගරු කථානායකතුමානි, ගරු මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් මම ගිය අවුරුද්දේ හත්වැනි මාසයේ දොළහ දානමින් ප්‍රශ්නයක් අසා තිබෙනවා. ලබන මාසයේ දොළොස්වෙනිදාට ඒකේ වර්ෂ පූර්ණ උත්සවය සමරන්නයි තිබෙන්නේ. මෙතෙක් මට ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබිලා නැහැ. මම දන්නේ නැහැ මේක,-

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

මම ඒ ගැන අවධානය යොමු කරන්නම්. [බාධා කිරීමක්]

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(**மாண்புமிகு டி.டி.டபிள்யூ. விமலவீர திசாநாயக்க**)
(**The Hon. D.T.W. Wimalaweera Dissanayaka**)

ගරු මංගල සමරවීර මැතිතුමානි, ඔබතුමාගේ කාලයේ සිදුවුණු දෙයක් ගැන නොවෙයි මම ඇහුවේ.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

අපි ඒ ගැන සොයා බලන්නම්.

ගරු මංගල සමරවීර මහතා (මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා)

(**மாண்புமிகு மங்கள சமரவீர - நிதி மற்றும் வெகுசன ஊடக அமைச்சர்**)
(**The Hon. Mangala Samaraweera - Minister of Finance and Mass Media**)

මම ඒ ගැන දන්නේ නැහැ. මම ඒ ගැන සොයා බලා උත්තරය ඉදිරිපත් කරන්නම්.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

හොඳයි.

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(**மாண்புமிகு டி.டி.டபிள்யூ. விமலவீர திசாநாயக்க**)
(**The Hon. D.T.W. Wimalaweera Dissanayaka**)

"ලංකාදීප" පුවත් පතේ බිඟන් මේනක කියන ලේඛකයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම පිළිබඳව තොරතුරු ඉල්ලා සිටියා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ. ඒ වරප්‍රසාදය යටතේ ඉල්ලූ ඒ තොරතුරු ඒ අමාත්‍යාංශයෙන් දෙන්නේ නැහැ. "බදු ගිවිසුම නැහැ" කියනවා.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

ඒක රපෝර්තු කරන්න පුළුවන් නේ.

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(**மாண்புமிகு டி.டி.டபிள்யூ. விமலவீர திசாநாயக்க**)
(**The Hon. D.T.W. Wimalaweera Dissanayaka**)

අභියාචනා සියල්ලම ඉදිරිපත් කර ගිය අවුරුද්දේ ඉදලායි ඉල්ලන්නේ.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

රපෝර්තු කරන්න පුළුවන්.

ගරු ඩී. ටී. ඩබ්ලිව්. විමලවීර දිසානායක මහතා
(*மாண்புமிகு டி.டி.டபிள்யூ. விமலவீர திசாநாயக்க*)
(The Hon. D.T.W. Wimalaweera Dissanayaka)

මේ පාර්ලිමේන්තුවේ බොහෝම උත්කර්ෂයෙන් කලා කරලා සම්මත කළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ තොරතුරුවත්, දැන් මට පෙනෙන හැටියට මේ රටේ ජනතාවට ගන්න විධියක් නැහැ. ජනතාව මේ පනත පිළිබඳවත් දැන් දන්නේ නැහැ වාගේයි. [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

අපි අද ප්‍රධාන කටයුතුවලට යන්න ඕනෑ.

ගරු රංජීත් ද සොයිසා මැතිතුමා සහයෝගය දෙන්න. ඔබතුමාට මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවාද? මොකක්ද ප්‍රශ්නය?

ගරු ටී. රංජීත් ද සොයිසා මහතා
(*மாண்புமிகு டී. ரஞ்சித் த சொய்சா*)
(The Hon. T. Ranjith De Zoysa)

ගරු කථානායකතුමනි, අපි අදත් කලා කළ, ඊයේ, පෙරේදාත් කලා කරපු කරුණක් නැවතත් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. බරපතළ ප්‍රශ්නයක් නිසාම මෙය කියන්නේ. අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙටුවල් ට්‍රෙජරිස් සමාගමෙන් මුදල් ගන්න අය සම්බන්ධව-

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ඔබතුමා එන්න කලින් මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

ගරු ටී. රංජීත් ද සොයිසා මහතා
(*மாண்புமிகு டී. ரஞ்சித் த சொய்சா*)
(The Hon. T. Ranjith De Zoysa)

අපි සියලු දෙනාම කියන්නේ, මේ සම්බන්ධයෙන් නිවැරදි මන්ත්‍රීවරු නිවැරදි විය යුතුයි කියයි. එසේ කිරීම ඔබතුමාගේ කාර්ය භාරය. ඒ වාගේම, අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් මේ තුළ සැඟවලා දැන් මේ ගොඩට එන්න හදනවා. මෙන්න මේක වළක්වන්න කටයුතු කරන්න, ගරු කථානායකතුමනි.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

බොහෝම ස්තූතියි.

අද න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා. [බාධා කිරීමක්] මොකක්ද?

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(*மாண்புமிகு அஜித் மாண்புமொரும*)
(The Hon. Ajith Mannapperuma)

ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ බැඳුම්කර සිද්ධිය ගත්තොත්, ඒ නම් හෙළිකිරීම් ආදී ප්‍රශ්න දිහා බැලුවාම, විපක්ෂයේ ඉන්න භොරකම් කළ මන්ත්‍රීවරු ටික ලොකු භොරකම් වහගන්න අද මේ සිද්ධිය පාවිච්චි කරන බව පෙනෙනවා. මේ බැඳුම්කර සිද්ධිය ගැන කලා කරලා, ඒකට 118 දෙනෙක් සම්බන්ධයි කියලා අසත්‍ය ප්‍රචාර යවලා තමන් කළ භොරකම් ගැන කෙරෙන පරීක්ෂණ ටික වහගන්න තමයි මේ හදන්නේ.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, මම ඒ කරුණ පැහැදිලි කළා.

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
(*மாண்புமிகு துஷார இந்துனில் அமரசேன*)
(The Hon. Thushara Indunil Amarasena)

ගරු කථානායකතුමනි, මට කියන්න තිබෙන්නේ මේ අයට හප හපා ඉන්න හොඳ රස බුලත්විටක් හම්බවෙලා තිබෙන බවයි. හැම දාම මේ ගැන කියනවා.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

හරි, දැන් අවසාන කරන්න. මේ අවස්ථාව ලබා දීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා.

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මැතිතුමා, කියන්න ඔබතුමාගේ කාරණය මොකක්ද කියලා.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(*மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர*)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

ගරු කථානායකතුමනි, මේ මතු වී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමාට විශාල වගකීමක් තිබෙනවා. ඊට මැදිහත් වෙන්න පුළුවන් ඔබතුමාටයි. අපේ ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත්, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාත් තමුන් නිවැරදි කියලා කෝප් සභාවට දිවුරුම් ප්‍රකාශ දුන්නා නම්, මේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන්ම ඒ විධියට දිවුරුම් ප්‍රකාශ ගන්න ඔබතුමාට පුළුවන්.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

එහෙම අවශ්‍යතාවක් නැහැ.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(*மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர*)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

එහෙම මුදල් ගන්නාද නැද්ද කියලා දිවුරුම් ප්‍රකාශ ඉල්ලන්න ඔබතුමාට පුළුවන්.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමනි, එහෙම දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේ කිසිම අවශ්‍යතාවක් මට නැහැ. ඒක සාධාරණත් නැහැ. මට එහෙම අයිතියකුත් නැහැ.

ගරු වමින්ද විජේසිරි මන්ත්‍රීතුමනි ඔබතුමා මොකක්ද කියන්නේ? ඉක්මනට කියන්න.

ගරු වමින්ද විජේසිරි මහතා
(*மாண்புமிகு சமிந்த விஜேசிரி*)
(The Hon. Chaminda Wijesiri)

ගරු කථානායකතුමනි, තොරතුරු දැන ගැනීමේ පනත අපි තමයි, අපේ ආණ්ඩුව තමයි යථාර්ථයක් බවට පත් කළේ. පසු ගිය ඉතිහාසය තුළ තොරතුරු වසන් කළ විධිය සහ තොරතුරු දැනගැනීම වෙනුවෙන් කළ කටයුතුවලට සිදු වුණ දේ අපි දන්නවා. හැබැයි, දැන් BMICH එක තුළ ස්ථාපිත කර තිබෙන කාර්යාලය තුළ රැඳී සිටින නිලධාරියාගෙන් ඕනෑම තොරතුරක්

[ගරු වමන්ද විජේසිරි මහතා]

ගන්න පුළුවන්. ඒ තොරතුරු නොදෙනවාය කියන කාරණය අසත්‍යයක්, ගරු කථානායකතුමනි. අපි ගිහිල්ලා තොරතුරු අරගෙන තිබෙනවා.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

අද දින ප්‍රධාන කටයුතු දැන් ආරම්භ කරමු.

අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා වූ, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන විවාද කොට අනුමත කිරීම.

ඒ සම්බන්ධයෙන් මම මේ කාරණයක් කියන්න කැමැතියි. 2018 මැයි මස 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සුරාබදු නිවේදන අතරින් අද දින සලකා බලනු ලබන නිවේදන, 2018 ජූනි මස 05 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සලකා බලා, එකී කාරක සභාවේ වාර්තාව 2018 ජූනි මස 07 වන දින, එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ගරු මංගල සමරවීර මැතිතුමා විවාදය ආරම්භ කිරීමට ප්‍රථම ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනය ගන්නවා ඇති.

අනතුරුව ගරු කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා [ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා] මූලාසනාරූඪ විය.

அதன்பிறகு, மாண்புமிகு சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, பிரதிச் சபாநாயகர் அவர்கள் [மாண்புமிகு ஜே.எம். ஆனந்த குமாரசிரி] தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. SPEAKER left the Chair, and DEPUTY SPEAKER [THE HON. J.M. ANANDA KUMARASIRI] took the Chair.

සුරාබදු ආඥාපනත: නිවේදනය
மதுவாரிக் கட்டளைச் சட்டம் : அறிவித்தல்
EXCISE ORDINANCE: NOTIFICATION

[පු.භා. 10.50]

ගරු මංගල සමරවීර මහතා (මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා)

(*மாண்புமிகு மங்கள சமரவீர - நிதி மற்றும் வெகுசன ஊடக அமைச்சர்*)

(The Hon. Mangala Samaraweera - Minister of Finance and Mass Media)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා:

සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32(1) වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2018 ජනවාරි 18 දිනැති අංක 2054/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.05.22 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 03/2018 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා නියෝජ්‍ය කථානායක ධුරයට පත් වූවාට පසු, ඔබතුමා ඉදිරියේ මා කථා කරන ප්‍රථම අවස්ථාවයි මේ. ඒ නිසා ප්‍රථමයෙන්ම ඔබතුමාට මාගේ සුබාශීසන එකතු කරන්න කැමැතියි.

ඒ වාගේම, ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මා මිත්‍ර වමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවට නොපැමිණීම ගැනත් මගේ ස්තූතිය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමැතියි.

ගරු වමල් රාජපක්ෂ මහතා
(*மாண்புமிகு சமல் ராஜபக்ச*)
(The Hon. Chamal Rajapaksa)
ගමේ කමට.

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கள சமரவீர*)
(The Hon. Mangala Samaraweera)
ගමේ කමට. හරියට හරි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දින න්‍යාය පත්‍රයේ, සුරා බදු ආඥාපනත යටතේ ඉදිරිපත් කොට තිබෙන අංක 1, 3 සහ 4 යන නිවේදන මම ඉදිරිපත් කරනවා. මෙම විවාදය ආරම්භ කරන්නට ප්‍රථම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් බොහොම වේදනාවෙන් කථා කරනවා මට ඇහුණා. එනකොට මට මතක් වූණේ, මෙතුමන්ලා ආණ්ඩු පක්ෂය පැත්තේ වාඩිවෙලා ඉන්නකොට, වර්තමාන කථානායකතුමා එදා තොරතුරු ලබා ගැනීමේ නිදහස පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් හැටියට ගෙනෙනකොට, එයට දැඩි ලෙස විරුද්ධවෙලා, ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයටවත් ගන්න ඉඩක් තැබුවේ නැත්තේ මෙතුමන්ලාම නේද කියලායි. අද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වනවා. ඕනෑම අලුත් පනතක්, විශේෂයෙන්ම මේ තරම් විප්ලවකාරී පනතක් ක්‍රියාත්මක වීමේදී මුල් කාලය තුළ යම් යම් අඩුපාඩු ඇති වේවි. ඒවාත් හරිගස්සාගෙන අපි ඉදිරියට යනවා.

ගරු අනුර දිසානායක මහතා
(*மாண்புமிகு அனூர திஸாநாயக்க*)
(The Hon. Anura Dissanayake)

ගරු ඇමතිතුමනි, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව නොවෙයි, ඔබතුමාගෙන් වෙනත් තොරතුරක් දැන ගන්න පුළුවන්ද?

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கள சமரவீர*)
(The Hon. Mangala Samaraweera)
පෞද්ගලිකද?

ගරු අනුර දිසානායක මහතා
(*மாண்புமிகு அனூர திஸாநாயக்க*)
(The Hon. Anura Dissanayake)

ජනමාධ්‍ය අමාත්‍යතුමා හැටියට ඔබතුමා එදා පාර්ලිමේන්තුවේදී කීවා, TNL නාළිකාවේ පොල්ගහවෙල කුලුන ආශ්‍රිතව ඇති වූණු ගැටලුව පිළිබඳව සොයා බලා උත්තරයක් දෙන්නම් කියලා. ඒ පිළිබඳ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා ඔබතුමාගෙන් දැන ගන්න කැමැතියි.

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கள சமரவீர*)
(The Hon. Mangala Samaraweera)

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් -TRC- පිළිතුරක් එවා තිබෙනවා, එහෙම කළේ ඇයි කියන එකට හේතුව ඉදිරිපත් කරලා. ඒ වාගේම, TNL ආයතනයේ ශාන් වික්‍රමසිංහ

මැතිතුමාගේ ලිපියක් ඇතුළු ඒ තොරතුරුත් තිබෙනවා. ඒ තොරතුරුවල පරස්පරතාවක් තිබෙනවා. ඒ නිසා අපි ඒ ගැන හරිහැටි සොයා බලා කටයුතු කරනවා. නමුත් මට ආරංචි වුණා, ඒ අයත් හෙට අනිද්දා වනකොටම ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ගයට යොමු වනවාය කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි දන්නවා, ගොබෙල්සියන් න්‍යාය කියලා කියන්නේ මොකක්ද කියලා. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමතිවරයා වන ගොබෙල්ස් විශ්වාස කළා, එකම බොරුව නැවත නැවතත්, නැවත නැවතත් කිව්වොත්, කාලයක් යනකොට ඒ බොරුව ඇත්ත බවට ජනතාව විශ්වාස කරනවාය කියලා.

ඇත්තෙන්ම අපේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අද මේ ගොබෙල්සියන් න්‍යාය අනුව කටයුතු කරන්න තීන්දු කර තිබෙනවා. කොහොමත් එතුමාට වාගේම, එතුමා යටතේ තිබුණු රජයට විශාල ෆැසිස්ට්වාදී නැඹුරුවක් තිබුණා. ඒ නිසා ඒ ෆැසිස්ට්වාදී සංකල්පවලට බොහොම කැමැති ඇති. නමුත් මේවා එතුමා ලියන ඒවා නොවෙයි, කවුරු හෝ ලියලා දෙන අසත්‍ය දේවල්. එවැනි අසත්‍ය දේවල් නිතර නිතර කියනවා. නමුත් ඒවා සම්බන්ධයෙන් විවාදයකට එන්න කිව්වමත් එයට උත්තරයක්වත් දෙන්න සුදානම් නැහැ. නමුත් ඊයේ - පෙරේදා "The Island" පුවත් පතේ සහ "දිවයින" පුවත් පතේ එතුමා මේ විධියට කියලා තිබෙනවා මා දැක්කා.

2018 ජූනි මස 06 වැනි දින "දිවයින" පුවත් පතේ මෙසේ සඳහන් වනවා:

"අපේ රජයක් යටතේ බදු 20%කින් අඩු කරනවා."

එමෙන්ම, 2018 ජූනි මස 05 වැනි දින "The Island" පුවත් පතේ මෙහෙම කියනවා:

"People are suffering due to extremely high taxes. They cannot even eat properly or save any money..."

ඒ වාගේම, ජීවන වියදම අහස උසට තිබෙන නිසා ඒ අයට කන්නවත් බැරිලූ. ඇත්ත වශයෙන්ම මා සන්නේෂ වනවා, දැන්වත් ජීවන වියදම ගැන එතුමාගේ අවධානය යොමු වී තිබීම ගැන. මොකද, එතුමා ජනාධිපති කාලයේ ඉඳලා කැවේ බිව්වේ අපේ වියදමින්. ඒ නිසා එතුමා ඒ කාලයේ තිබුණු වියදම් සහ ගණන් පිළිබඳව දැනගෙන ඉන්න නැතිව ඇති. ඒ නිසා මා බොහොම කෙටියෙන් ජීවන වියදම ගැන කියන්නම්. ජීවන වියදම ගැන කියන විටත් එතුමා ගොබෙල්සියන් න්‍යාය අනුව කියනවා, "කවදාවත් නැති විධියට ජීවන වියදම වැඩි වෙලා"ය කියලා.

ඒකට උදාහරණයක් හැටියට මා අද ලබා ගන්න සංඛ්‍යාලේඛන ටිකක් කියන්නම්. එම සංඛ්‍යාලේඛන අනුව, 2014 දෙසැම්බර් මාසයේ රාජපක්ෂලා අපට ආණ්ඩුව බාර දෙනකොට නිවුඩු රතු හාල් - raw red rice - කිලෝවක් රුපියල් 91.90යි. නමුත් 2018 අවුරුද්දේ අප්‍රේල්, මැයි මාසය වනකොට නිවුඩු රතු හාල් කිලෝවක් රුපියල් 85.86කට තිබුණේ. නිවුඩු සුදු හාල් කිලෝවක් 2014 අවුරුද්දේ රුපියල් 78.19යි. අවුරුදු හතරකට පස්සේ අද නිවුඩු සුදු හාල් කිලෝව රුපියල් පහකින් විතරයි වැඩිවෙලා තිබෙන්නේ. ඒ අනුව මේ වනකොට නිවුඩු සුදු හාල් කිලෝවක් රුපියල් 82.73යි.

සම්බා කිලෝවක් රුපියල් 92 සිට රුපියල් 110ට වැඩි වෙලා තිබෙනවා. එදා - අවුරුදු හතරකට ඉස්සෙල්ලා - පිටි කිලෝවක් රුපියල් 97යි, අද රුපියල් 90යි. අද සීනි කිලෝව රුපියල් 108යි,

එදා රුපියල් 100යි. රුපියල් 8ක වෙනසක් තිබෙනවා. එදා අල කිලෝව රුපියල් 104යි, අද රුපියල් 89යි. අවුරුදු හතරකට පස්සේ ඒක අඩු වෙලා තිබෙනවා. ඒ වාගේම පරිප්පු කිලෝව රුපියල් 170යි. අද පරිප්පු කිලෝව රුපියල් 147යි. එතුමන්ලාගේ ආණ්ඩු කාලයට වඩා රුපියල් 30කටත් වඩා අඩුයි. ඇත්ත වශයෙන්ම විශාල වෙනසක් තිබෙන්නේ පොල්වල විතරයි. නමුත් පොල් මිලත් දැන් අඩු වෙනවා. 2014 දී පොල් ගෙඩියක මිල තිබුණේ රුපියල් 46.25යි. දැන් රුපියල් 75ක් වෙනවා. [බාධා කිරීමක්] එහෙම නම් ඔබතුමන්ලා "ජීවන වියදම වැඩියි" කියලා කෑ ගහන්නේ ඇයි? මේ රටේ සියයට අනුවක් ජනතාව ගොවීන් නොවෙයි. කොයිතරම් අඩු වුණත් ගොවීන්ට ආණ්ඩුවෙන් සහන දීලා තිබෙනවා. ඒ අයට පාඩු සිදුවෙනකොට මුදල් අමාත්‍යාංශයෙන් ඒ අයට අලාභයක් නොවෙන්න සහන දුන්නා. ගරු රවිනිද සමරවීර ඇමතිතුමාගෙන් අහන්න, වැලිමඩ පැත්තේ අපි මොනවා ද කරන්නේ කියලා.

ගරු එස්.බී. දිසානායක මහතා
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)
(The Hon. S.B. Dissanayake)
සියයට 70ක් ගොවීන්ට - [බාධා කිරීමක්]

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கல சமரவீர)
(The Hon. Mangala Samaraweera)

ආ, ඕක රටට කියන්න. [බාධා කිරීමක්] - "කලබල වෙන්න එපා ගණන් ගියාට -එස්.බී. දිසානායක -" අන්න හරි. බොහොම හොඳයි, අපි ඕක මතක තියා ගන්නම්. ඔබතුමාව quote කරලාම කියන්නම්. [බාධා කිරීමක්] ඒක නේ. අපි දෙන්නට එක පැත්තේ, එක ළඟම වාඩිවෙලා ඉන්න එව්වර වාසනාවක් නැහැ. ටික කාලයක් වාඩි වෙලා ඉන්නවා, ආයෙන් දෙපැත්තට යනවා. මේ ළඟක් වෙනතුරු මෙතැන වාඩිවෙලා සිටියා. ඊට ඉස්සෙල්ලා ඒ පැත්තේ වාඩි වුණා. හැබැයි, මොකක් හරි -[බාධා කිරීමක්] හරි, ඔබතුමා ඒ පැත්තේ ඔබතුමාගේ ආසනයේ අයට කපා කරන්න. අපිට රටක්ම බලා ගන්න තිබෙනවා. හැබැයි, මම මේ කිව්වේ ඔබතුමාටයි, මටයි මොකක්දෝ පොඩි අපලයක් තිබෙනවාය කියන එකයි.

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
2001න් පස්සේ.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கல சமரவீர)
(The Hon. Mangala Samaraweera)
2001න් පස්සේ මොකක්දෝ අපලයක් තිබෙනවා.

මම කියමින් සිටියේ, ජනතාව නොමග යවන සුළු කාරණා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා තිබෙනවා කියලයි. ඒ වාගේම එතුමා දැන් කියනවා, "බදු සියයට විස්සකින් අඩු කරනවා" කියලා. ඔව්, කියන්න ලෙහෙසයි. හැබැයි, එතුමා සියයට විස්සකින් බදු අඩු කරන්නේ කොහොමද, අඩු කළොත් ඇති වෙන තත්ත්වය මොකක්ද කියන එක ගැන එම එක ලිපියකවත්, එක සම්මුඛ සාකච්ඡාවක දිවත් විග්‍රහ කරලා නැහැ; විග්‍රහ කරන්න උත්සාහ කරලාත් නැහැ. බදු අඩු කරන්න, අඩු කරන්න අනෙක් පැත්තෙන් වඩු බදු වැඩි කරන්න ඕනෑ බව තමුන්නාන්සේලා, අපි දන්නවා. එස්.බී. දිසානායක මන්ත්‍රීතුමා හිතනවාද දන්නේ නැහැ, ඒකත් හොඳයි කියලා. මොකද, ලෝකයේ වඩු බදු සහ සෘජු බදු

[ගරු මංගල සමරවීර මහතා]

අනුපාතය වැඩිම රට ලංකාවයි. අපේ ආදායමෙන් සියයට 82ක් VAT සහ වෙනත් වක්‍ර ආකාරයට ලබා ගන්නවා. 2015 වෙනකොට සෘජු බදු වලින් ආදායම් ලබාගෙන තිබෙන්නේ සියයට 18යි. මිලියන 21ක් සිටින රටක මේ අවුරුද්ද වෙනවිට සෘජු tax files තිබුණේ ලක්ෂ හතරයි. මිලියන 21කින්, මිලියන 12ක්, 14ක් විතර වැඩිහිටියන් සිටිනවා ඇති. වැඩිහිටියන් මිලියන 14ක් සිටින රටක සෘජු tax files තිබෙන්නේ ලක්ෂ හතරයි.

ඒ කියන්නේ, කවුරු හෝ කඩයකට ගිණින් සිති ටිකක් මිල දී ගන්නවා නම්, ඔහු වක්‍ර බදු ගෙවනවා. එම පුද්ගලයා සමහර විට කොළඹ හතේ මහ මන්දිරයක සිටින කෝටිපති ව්‍යාපාරිකයකු වන්නට පුළුවන්; එහෙම නැත්නම් පැල්පතක සිටින ඉතාම දුප්පත් මිනිසෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඔවුන් කඩේට ගිණින් සිති ටිකක් මිල දී ගන්න ගෙවන්නේ එකම මිලක්. එනකොට, ධනපතියා සහ දුප්පතා කියන දෙදෙනාම වක්‍ර බදු ගෙවනවා. ඒ දෙදෙනාම එක හා සමානව වක්‍ර බදු ගෙවනවා. අපි වෙනස් කරන්න ඕනෑ, මේකයි. රටක් හැටියට අපි කොහොම හරි මේ අනුපාතය වෙනස් කර ගන්නට ඕනෑ. මේ අනුපාතය වෙනස් කරන්නට නම් tax net එක, ඒ කියන්නේ බදු අය කරන ප්‍රමාණය, බදු ගෙවන ප්‍රමාණය පුළුල් කර ගන්නට ඕනෑ. හැම දාම බදු ගෙවන මිනිසාට තලලා වැඩකුත් නැහැ. අවංකව ඉස්සරහාට ඇවිල්ලා බදු ගෙවන ව්‍යාපාරිකයින්ව තලලා වැඩකුත් නැහැ. ගෙවන ප්‍රමාණයට වඩා දහ දොළොස් ගුණයක් ඉන්නවා, අඩුම ගණනේ ශතයක්වත් ගෙවන්නේ නැති අය. ඔය channel කරන දොස්තර මහත්වරු, නීතිඥවරු, විශේෂයෙන්ම වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක් බදු ගෙවන්නේ නැහැ. සමහරු ගෙවනවා. හැබැයි, බොහෝ දෙනා ගෙවන්නේ නැහැ. සමහර tuition mastersලා දැන් වුවමනාවෙන්ම ඉදිරිපත් වනවා. දැන් ඒ අයට තේරෙනවා මේක කළ යුතු දෙයක් කියලා.

ඇත්ත වශයෙන්ම මම කියන්න සන්නේෂයි, අපි නව ආදායම් බදු පනත අප්‍රේල් මාසයේ 01 වැනි දා ආරම්භ කළාට පසුව, පළමු මාසයේ දී විතරක් අලුත් බදු ලිපි ගොනු 41,000ක් සති තුනක දී ඇරලා තිබුණා. ඒ කියන්නේ, දැනට තිබෙන මුළු ගණනින් සියයට 10කට ආසන්න ප්‍රමාණයක්. මාසයක් ඇතුළත දී තමන් වුවමනාවෙන්ම -ස්වේච්ඡාවෙන්ම- ඇවිල්ලා බදු ගෙවන්න කටයුතු කරලා තිබෙනවා. ඒක හොඳ දෙයක්. මොකද, අපිත් බලාපොරොත්තු වෙන්නේ 2020 වනකොට, -එන අවුරුද්ද අන්තිම හා ඊට පසු අවුරුද්ද වනකොට- සෘජු බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගෙන VAT එක සියයට 2.5කින් අඩු කිරීමටයි. ඒ කියන්නේ, සෘජු බදු වැඩි කරගෙන, සාමාන්‍ය මිනිස්සු ආහාර ද්‍රව්‍යවලට ගෙවන බද්ද, ඇලුම් පැළඳුම්වලට ගෙවන බද්ද, බෙහෙත්වලට ගෙවන බද්ද සියයට 2.5කින්වත් අඩු කිරීමේ ඉලක්කය ඇතිවයි අපි කටයුතු කරන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1950 වර්ෂයේ සිට අපේ රාජ්‍ය ආදායම දෙස බැලුවොත්, සෑම වසරකදීම රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩිවෙලා තිබෙනවා. 1950දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 0.6යි; වියදම රුපියල් බිලියන 0.8යි. ඒ කියන්නේ, අය වැය භිභය විධියට තිබුණේ රුපියල් බිලියන 0.2යි. 1960 වෙනකොට අය වැය භිභය රුපියල් බිලියන 0.4 දක්වා වැඩි වුණා. දශම ගණන්වල තිබුණු අය වැය භිභය 2005 වසර වෙනකොට රුපියල් බිලියන 172 දක්වා වැඩි වුණා. 1950දී රුපියල් බිලියන 0.2ක්ව තිබූ අය වැය භිභය 2015 වසර මුලදී අපි ආණ්ඩුව භාරගන්න කොට රුපියල් බිලියන 829.5යි. මෙතැනදී මම එහි ප්‍රතිශතය ඉදිරිපත් කරන්නේ නැහැ. මම පසුව එය ඉදිරිපත් කරන්නම්. 2017දී අය වැය භිභය රුපියල් බිලියන 688යි.

අපි ඒක පොඩ්ඩක් අඩු කර ගන්නා. මේ අවුරුද්දේදී එය රුපියල් බිලියන 675 දක්වා අඩු කරගන්න පුළුවන් වෙයි කියා අපි හිතනවා. ඇත්ත වශයෙන්ම ඒක මේ කාලය තුළදී අපි ලැබූ විශේෂ ජයග්‍රහණයක්. එපමණක් නොවෙයි, අවුරුදු 60කට පස්සේ; මම හිතන විධියට සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ආණ්ඩුවට පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප්‍රථම වතාවට වාර්තා කළේ 2017 දෙසැම්බර් මාසයේයි. ඉතින්, මෙහෙම තිබියදී සියයට 20කින් බදු අඩු කරනවාය කියා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වාම, ඇත්ත වශයෙන්ම මට නම් තේරෙන්නේ මේ වාගේ කාරණයක්. සෘජු බදු අඩු කරනවා නම්, එතුමාට අනිත් පැත්තෙන් වක්‍ර බදු විශාල වශයෙන් වැඩි කරන්න වෙනවා. මම උදාහරණයක් කියන්නම්. 2005 වෙනකොට අපේ මුළු ආදායමින් සියයට 41.2ක් ආවේ වැට් බද්දෙන්. 2016 වෙනකොට අපි ඒක සියයට 16.2 දක්වා අඩු කර තිබෙනවා. ඒ කියන්නේ, වැට් බද්ද මත යැපෙන එක අපි අඩු කර තිබෙනවා. හැබැයි, අපේ ආණ්ඩුව යටතේ 2016 වන විට Excise Tax එක - මත්පැන් සඳහා වන බද්ද - අපේ මුළු ආදායමෙන් සියයට 36කටම වග කියනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ එය සියයට 22යි. මොකද, ඒ ආණ්ඩුව බේබද්දන්ගෙන්, හොර අරක්කුකාරයන්ගෙන්, වල් අරක්කුකාරයන්ගෙන් පැවතුණු ආණ්ඩුවක්. අපි බියර්වල මිල අඩු කිරීම තුළින් මේ වන විටත් අරක්කු පානය කිරීම, අරක්කු sales විශාල වශයෙන් අඩු කර තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට තව කොපමණ වෙලාවක් තිබෙනවාද?

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
ඔබතුමා විනාඩි 8ක කාලයක් වැඩිපුර අරගෙන තිබෙනවා.

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கல சமரவீர*)
(The Hon. Mangala Samaraweera)
මට ඉතාම සුළු වෙලාවක් තමයි දීලා තිබුණේ.

ගරු එස්.බී. දිසානායක මහතා
(*மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க*)
(The Hon. S.B. Dissanayake)
අරක්කු අඩු වෙනකොට කසිපු වැඩි වෙනවා, ගරු ඇමතිතුමනි.

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கல சமரவீர*)
(The Hon. Mangala Samaraweera)
ඔබතුමාගේ figuresම තමයි ඒ කාලයේ මම පාවිච්චි කළේ. ඔබතුමා මෙතැන; මගේ ආසනය ළඟින්ම ඉඳගෙන මට ගොඩක් උදව් කළා. කෙසේ වෙතත් එහි ඇත්තක් තිබෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි, විශේෂයෙන්ම Excise Department එක් Commissioner General of Excise විශාල මෙහෙයුමක් කරලා, බේරුවල වගේ ප්‍රදේශවල තිබෙන වල් රා නිෂ්පාදනය විශාල වශයෙන් අඩු කර තිබෙනවා.

ඒක ඉතා අමාරු අභියෝගයක්. විශේෂයෙන් දුප්පත් මනුෂ්‍යයාගේ බිම වන ගල් අරක්කු බෝතලේ මිල නම් මීට වඩා අඩු වෙන්න ඕනෑය කියා මමත් හිතනවා. ඔබතුමන්ලාගේ අවසරය දෙනවා නම් අපට ඒක කරන්නත් පුළුවන්.

ගරු අනුර දිසානායක මහතා
(*மாண்புமிகு அனூர திசாநாயக்க*)
(The Hon. Anura Dissanayake)
ජනාධිපතිතුමා කාගේද?

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

"ඔබතුමන්ලාගේ අවසරය" කියා මම කිව්වේ, මුළු ආණ්ඩුවේම අවසරයයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි මේ බදු සංශෝධනය කළා; කරනවා. එම පනතෙන් අඩු පාඩු තිබෙන තැන් පෙන්වුවාම, ඉතා සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඒවාත් සංශෝධනය කර තිබෙනවා. මේ වන විට අපි අවුරුදු 18ත් පහළ දරුවන්ගේ ඉතුරුම්වලට අදාළ පොලිය සඳහා බදු අය කිරීම ඉවත් කර තිබෙනවා. පසු ගිය ආණ්ඩුව කාලයේ -රාජපක්ෂ යුගයේ- Withholding Tax එක සියයට දෙකහමාරක් තිබුණා. අපි ඒකත් ඉවත් කළා. ඒ සියල්ල ඉවත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපය තුළදී සංශෝධනයක් ගෙනෙනවා. ඒ විතරක් නොවෙයි, කර්තෘ භාග මත පනවා තිබූ බදු සම්බන්ධයෙනුත් අඩු පාඩුවක් තිබෙන බව අපි පිළිගත්තා. අවසානයේදී අපි එකඟ වුණා, මාසයකට රුපියල් 50,000කට වඩා royalties ලබනවා නම් පමණක් බදු අය කරන්න. ඒ කියන්නේ, අවුරුද්දකට රුපියල් ලක්ෂ 5කට වැඩියෙන් royalties ලැබෙනවා නම් යම් බද්දක් ගෙවන්න වෙනවා. ඊට අඩුවෙන් royalties ලැබෙන කාගෙන්වත් බදු අය කරන්නේ නැහැ යන නිගමනයට ඇවිත්, ඊට අදාළ සංශෝධන කිහිපයක්ම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මට මේ වෙලාවේ කථා කරන්න තවත් කරුණු රාශියක් තිබුණත්, කාල වෙලාව මදි නිසා වැඩිපුර කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා, එතුමාට ඇත්ත වශයෙන්ම මේ බදු ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම්, සාධාරණ තර්ක විතර්ක තිබෙනවා නම් කරුණාකර, ජනතාව නොමඟ යවනසුළු අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැතිව, පුවත් පත්වලට අසත්‍ය දේවල් කිය කියා ඉන්නේ නැතිව, මාත් එක්ක සාකච්ඡාවකට එන්න කියලා. මේක අභියෝගයක් නොවෙයි. [බාධා කිරීමක්]

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)

(The Hon. (Dr.) Bandula Gunawardane)

ඔබතුමන්ලා තමයි පුවත් පත්වලට අසත්‍ය දේවල් කියන්නේ. [බාධා කිරීම්]

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

අසත්‍ය නොවෙයි, සියයට සියයක් ඇත්ත. මම ආයතේ දැක්කා - [බාධා කිරීමක්]

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)

(The Hon. (Dr.) Bandula Gunawardane)

මම අභියෝග කරනවා.

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

මමත් අභියෝග කරනවා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)

(The Hon. (Dr.) Bandula Gunawardane)

දැන් අභියෝගය භාර ගන්න.

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

අපි භාර ගන්නා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)

(The Hon. (Dr.) Bandula Gunawardane)

ඔබතුමන්ලා 2014දී, - [බාධා කිරීමක්]

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

2014දී අපි - [බාධා කිරීමක්] ඉන්න, ඉන්න. තව වෙලාව ගන්න ඕනෑ නැහැ. ඔබතුමාගේ අභියෝගය භාර ගන්නවා. මා හිතන විධියට ඔබතුමා අපේ අමාත්‍යාංශයටත් ලිපියක් එවා තිබෙනවා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ පිහිටෙන්. ඒ සම්පූර්ණ විස්තර ඔබතුමාට දෙන්නම්. නමුත්, ඔබතුමාම බාධා කරපු, ඉදිරිපත් කරන්න එපාය කියපු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත අද ඔබතුමාගේම පිහිටට ඇවිත් තිබෙනවා. [බාධා කිරීම්] ඇයි? ඔබතුමන්ලා තමයි - [බාධා කිරීමක්] ගරු කරු ජයසූරිය මැතිතුමා එදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනන්න හඳුනාකොට ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂයේ පූර්ණ බලය පාවිච්චි කරලා, ඒක ගැන සාකච්ඡා කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. [බාධා කිරීම්] එතකොට ඔබතුමා හිටියේ ආණ්ඩුවේ නොවෙයිද?

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு அஜித் பி. பெரேரா - மின்வலு மற்றும் புதுப்பிக்கத்தக்க சக்தி இராஜாங்க அமைச்சர்)

(The Hon. Ajith P. Perera - State Minister of Power and Renewable Energy)

එතුමා ආණ්ඩුවේ හිටියා.

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கள சமரவீர)

(The Hon. Mangala Samaraweera)

ඔව්. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ආණ්ඩුවේ ඉදගෙන, "පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 2,500ක් ඇති" කියන මෝඩ කථාව කිව්වේ එතුමායි.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා

(மாண்புமிகு டீ. ரஞ்சித் த சோய்சா)

(The Hon. T. Ranjith De Zoysa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට ඊනි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)

(The Hon. Deputy Speaker)

ගරු ටී. රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා

(மாண்புமிகு டீ. ரஞ்சித் த சோய்சா)

(The Hon. T. Ranjith De Zoysa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් ඇමතිතුමාගෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕනෑ. ගරු ඇමතිතුමනි, - [බාධා කිරීම්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)

(The Hon. Deputy Speaker)

Order, please!

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)

ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ අභියෝගය භාර ගන්නවා. [බාධා කිරීමේ] ඒ කරුණු සියයට සියයක්ම නිවැරදි කියන කාරණය ප්‍රකාශ කරමින්, මගේ කථාව අවසන් කරනවා. බොහොම ස්තූතියි.

ප්‍රශ්නය සහතික කරන ලදී.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, - [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු ටී. රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමනි, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා. ඒ අවස්ථාවේදී කථා කරන්න.

මිළහට, ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මන්ත්‍රීතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට කාරණයක් කියන්න අවසර දෙන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා මගේ නම සඳහන් කළ නිසා කාරණයක් පැහැදිලි කළ යුතුයි. මම කිසි දවසක, "පවුලකට රුපියල් 2,500කින් කන්න පුළුවන්" කියලා නැහැ. [බාධා කිරීමේ] මම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්, - [බාධා කිරීමක්] මඬ ගැසීම සඳහා උපන් හපනකු වන එතුමා විසින් මේ කරන ප්‍රචාරයට මා උත්තර දෙන්නම්. සල්ලි වියදම් කරලා, මහජනයාගේ බදු මුදල් වියදම් කරලා පට්ටපල් අසත්‍ය කියන්න එපා. ලංකා ඉතිහාසයේ, - [බාධා කිරීමේ]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

Order, please! ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මන්ත්‍රීතුමා කථා කරන්න.

[අ.හා.11.15]

ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මහතා
(மாண்புமிகு சனில் ஹந்துள்ளெத்தி)
(The Hon. Sunil Handunnetti)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමා නියෝජ්‍ය කථානායක ධුරයට තේරී පත්වීම පිළිබඳව මාගේත්, අපේ කණ්ඩායමේත් සුබ පැතුම් අපේ පක්ෂය වෙනුවෙන් මේ අවස්ථාවේදී මා පිරිනමනවා. මොකද, ඔබතුමා ඉතාම

නිහතමානියි. මම විශ්වාස කරනවා, මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වාගේම විපක්ෂයේ හැමෝමත් එක්ක සාධාරණ විධියට කටයුතු කරන්න ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා.

මා හිතන්නේ අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියපු දේ එක විධියකට හරි. එතුමා රුපියල් 2,500කින් පවුලකට ජීවත් වන්න පුළුවන් කියලා කිව්වේ ආණ්ඩු පක්ෂයේ සිටිනකොටයි. "එය කිව්වේ නැහැයි" කියලා එතුමා කියන්නේ විපක්ෂයේ සිටිනකොටයි. ඒක හරි. ඒ කියන්නේ එතුමා ඒක කිව්වේ කොයි පැත්තේ ඉඳගෙනද කියන එකයි මෙතැනදී වැදගත් වන්නේ. [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, කරුණාකරලා ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මන්ත්‍රීතුමාට කථා කරන්න ඉඩ දෙන්න.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමා මගේ නම කිව්වා.

ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මහතා
(மாண்புமிகு சனில் ஹந்துள்ளெத்தி)
(The Hon. Sunil Handunnetti)

ඔබතුමාගේ නම කියන්න සිද්ධවනවා, කෑ ගහන්න එපා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)

රුපියල් 2,500කින් පවුලකට ජීවත් වන්න පුළුවන් කියලා මම කවදාවත් කියලා නැහැ. මම කියලා තිබෙනවා, මිනිහෙකු රුපියල් 2,500කින් නොමැරී ජීවත්වනවා කියලා. මොකද, ඒ කාලයේ අධ්‍යාපන පියවල සිටි ළමයින්ට මාසයකට ගෙව්වේ රුපියල් 2,500යි. ඒ මුදල රුපියල් 3,000ට වැඩි කර ගන්න Cabinet Paper එකක් දාපු එකට තමයි මේ කථාව හදලා තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

බොහොම ස්තූතියි, ගරු මන්ත්‍රීතුමනි.

ගරු සුනිල් හඳුන්වන්නෙත්ති මහතා
(மாண்புமிகு சனில் ஹந்துள்ளெத்தி)
(The Hon. Sunil Handunnetti)

හරි, පැහැදිලියි. එතුමා කිව්වේ එම මුදලින් පවුලකට ජීවත් වන්න පුළුවන් කියලා නොවෙයි, මහපොළ ශිෂ්‍යත්වලාභියෙකුට ජීවත් වන්න පුළුවන් කියලායි. එතුමා කියලා තිබෙන්නේ මහපොළ ශිෂ්‍යත්වයේ වටිනාකමයි. එතුමා කියලා තිබෙන්නේ එම මුදලින් පවුලකට ජීවත් වන්න පුළුවන් කියලා නොවෙයි, විශ්වවිද්‍යාලයේ සිටින ළමයෙකුට මහපොළ ශිෂ්‍යත්වයෙන් ජීවත් වන්න පුළුවන්ද, බැරිද කියන එකයි. ඒ අනුව විශ්වවිද්‍යාලයේ සිටින ළමයෙකුට ලැබෙන මහපොළ ශිෂ්‍යත්වයේ වටිනාකමයි

එතුමා කියලා තිබෙන්නේ. එවකට එතුමා ආණ්ඩුව පැත්තේ සිටි නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ එතුමාට කිව්වා, "ඕක කිව්වේ පවුලකටම කියලා කියන්න." කියලා. ඒක තමයි වුණේ. මම මේ විවාදයේදී ඔය සම්බන්ධයෙන් තවත් පැටලෙන්න යන්නේ නැහැ. ඒකෙදි එතුමාගේ විෂය දැනුමට වුණු අසාධාරණය ගැන මා කතාගාටුවනවා.

අද සාකච්ඡා කෙරෙන මාතෘකාව පිළිබඳව විෂය භාර අමාත්‍යතුමාටත් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද, අද ප්‍රධාන වශයෙන්ම කපා කරන්නේ ආනයනය කරන පානීය නොවන ස්ප්‍රිතු වලට අය කරන සුරා බදු පිළිබඳවත්, රට බිම්හල් තැබෑරුම් විවෘත කරන වෙලාව පිළිබඳවත්, කාන්තාවන් තැබෑරුම් හා හෝටල්වල -අනුමත බලපත්‍රලත් ස්ථානවල- සේවයේ යෙදවීම පිළිබඳවත්ය.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கல சமரவீர)
(The Hon. Mangala Samaraweera)

අද දින සාකච්ඡාවට නියමිත වූ සුරාබදු ආඥාපනත යටතේ දෙවන නිවේදනය සාකච්ඡාවෙන් ඉවත් කළා. මොකද, ඒ සම්බන්ධයෙන් Supreme Court එකේ නඩුවක් විභාග වනවා. එම නඩුව මේ සතිසේත් විභාගයට ගන්න නියමිතව තිබෙනවා.

ගරු සුනිල් හදුන්නෙත්ති මහතා
(மாண்புமிகு சூனில் ஹதூன்னைத்தி)
(The Hon. Sunil Handunnetti)

හරි. ඊ ළඟට, ස්ප්‍රිතු වල පල්පය පිළිබඳව තිබෙනවා. ඒක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. පොදුවේ ගත්තොත් දැන් තිබෙන විශේෂ ප්‍රශ්නය මේකයි. ගරු ඇමතිතුමනි, මේ ස්ප්‍රිතු ආනයනයේදීත්, ඒ වාගේම රට බිම්වලටත් -අරක්කු වර්ගවලට- වරින් වර ආණ්ඩුව බදු ගහනවා. දැන් මේ එක් නිවේදනයක් යටතේත් රුපියල් 6ක බද්දක්, රුපියල් 1.50ක බද්දක් ආදී වශයෙන් බදු කිහිපයක් යෝජනා කෙරෙනවා. වක්‍ර බදු සහ සෘජු බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම හොඳ විග්‍රහයක් ඔබතුමා ඉදිරිපත් කළා. ඒ විග්‍රහයට අනුව ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වනවා නම්, යම් ප්‍රමාණයකට ජනතාවටත් සාධාණයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ, අවශ්‍ය අයගෙන් සෘජු බදු අරගෙන වක්‍ර බදු ප්‍රමාණය අඩු කරන ප්‍රතිපත්තිය. එතැනදී බදු ගෙවන ප්‍රමාණය සහ බදු ගෙවීමට අදාළ එහෙත් බදු නොගෙවන ප්‍රමාණය පිළිබඳව සොයා බැලිය යුතුවනවා. ගරු ඇමතිතුමනි, දැන් ඔබතුමා කියපු ආකාරයට සති තුනකදී files 41,000ක් විවෘත වුණේත්, මිලියන 21කින් දැනට files ලක්ෂ 4ක් තිබෙනවා කියන්නේත් කාගේද? එතකොට ඒකෙදී සෘජු බදුවලට අදාළව නිශ්චිත වූ, ඒ සෘජු බදුවලින්ද ඇත්තටම සෘජු බදු ගෙවිය යුතු එහෙත් නොගෙවන අය -ගෙවීම පැහැර හරින අය, මහ හරින අය- හඳුනාගන්න ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ පවතින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තිබෙන යන්ත්‍රණය මොකක්ද? දැන් සුරා බදුම උදාහරණයකට ගන්න. ලංකාවේ සුරා බදු ක්‍රියාවලියට සම්බන්ධ ස්කාගාර පවත්වාගෙන යන හැබැවටම බදු ගෙවිය යුතු අය එම බදු ගෙවනවාද? අද පනවනවා වාගේම බද්දක් පැනවූවාට පස්සේ මොකක්ද වන්නේ? ඒ විධියට පානීය නොවන ස්ප්‍රිතු ආනයනය කිරීමට බදු පැනවීමට පස්සේ වෙන්නේ මොකක්ද? සමහර විට පානීය නොවන ස්ප්‍රිතු ගෙනැල්ලා ස්ප්‍රිතු හඳුනා.

සුවඳ විලවුන් වර්ග, වෙනත් වර්ගවලට රසායනික ද්‍රව්‍ය හැටියට යොදවා ගන්න ස්ප්‍රිතු නේ මේ "පානීය නොවන ස්ප්‍රිතු" කියන්නේ. ඒ ස්ප්‍රිතු ස්කාගාර පවත්වා ගෙන යන අය අරගන්නවා. පානීය නොවන කියන category එක යටතේ ඔවුන්ට බදු සහනයක් තිබෙනවා. ඒ බදු සහනය ස්කාගාර අයිතිකරුවන් ගන්නවා. ගරු ඇමතිතුමනි, ලංකාවේ ස්කාගාර පවත්වාගෙන යන

හුඟක් අය නැහැ. කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිති ස්කාගාර තිබෙනවා. ඒ ගැන ඔබතුමා දන්නවා. පාර්ලිමේන්තුවෙන් එළියේ ඇලෝසියස් මහත්තයා ඉන්නවා. ඇලෝසියස් කියන නම පාවිච්චි නොකළාට වැඩිපුරම ස්කාගාර පවත්වාගෙන යන එක්කෙනෙක් තමයි ඇලෝසියස් මහත්තයා. එහෙම කිහිප දෙනෙක් ඉන්නවා. ඔබතුමාට, ඔබතුමාගේ අමාත්‍යාංශයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කියන්න පුළුවන් "ලංකාවේ ලියා පදිංචි වෙලා තිබෙන සහ ලියා පදිංචි නොකළ ස්කාගාර මොනවාද? ඒ ස්කාගාරවල නිෂ්පාදන කරන ප්‍රමාණයට බදු ගෙවනවාද? බදු කොච්චර අය කරන්න පුළුවන්ද? කළුතර මෙන්ඩිස් ස්කාගාරයේ නිෂ්පාදනය කොච්චරද" කියලා සොයා බලන්න කියලා. මෙන්ඩිස් ස්කාගාරය කියන්නේ ඇලෝසියස්ගේ ස්කාගාරයක්. ඒ මෙන්ඩිස් ස්කාගාරයේ නිෂ්පාදනය කරන මත්පැන් ප්‍රමාණයත්, වෙළෙඳ පොළේ අලෙවි වන ප්‍රමාණයත්, ඒ අවුරුදුවල සහ මාසවල, දිනවල ඊට අදාළව ගෙවලා තිබෙන බදු ප්‍රමාණයත් ගත්තොත් බලා ගන්න පුළුවන්. මෙන්ඩිස් ස්කාගාරයෙන් බදු ගෙවලා තිබෙන ප්‍රමාණයට වඩා මන්ත්‍රීවරුන්ට අල්ලස් ගෙවලා තිබෙනවා කියලා කපාවක් තිබෙනවා. ඇලෝසියස්ගේ ස්කාගාරවලින් තමයි මන්ත්‍රීවරුන්ට සල්ලි බෙදලා තිබෙන්නේ. ඇලෝසියස්ගේ ස්කාගාර සල්ලිවලින් මන්ත්‍රීවරු සල්ලිවලට ගන්න පුළුවන් හැකියාවක් ඔහුට තිබෙනවා නම්, ඇලෝසියස්ගේ ඒ සල්ලි ආදායම් බදු හැටියට, නිෂ්පාදන බදු හැටියට, ස්කාගාර බදු හැටියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගන්න පුළුවන්. අන්න, සෘජු බදු අල්ලන එක ක්‍රමයක්. මේක ඇලෝසියස්ගෙන් මන්ත්‍රීවරුන්ට ආවාය කියලා මන්ත්‍රීවරු බදු ගෙවන්නේ නැත්නම් ඒත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එන්නේ නැහැනේ. ස්කාගාර යටතේ, ස්ප්‍රිතු යටතේ, අරක්කු නිෂ්පාදනය යටතේ එන බදු -දෙයියන්ගේ දේ දෙයියන්ට, සීසර්ගේ දේ සීසර්ට වාගේ- යන්න ඕනෑ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යන්න ඕනෑ සල්ලි මන්ත්‍රීවරුන්ගේ අතට එනවා. අන්න ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ අතට එන්නේ නැතිව ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම ඇලෝසියස් හරහා යවා ගන්න ක්‍රමවේදයක් ඔබතුමා දැන් හඳුන්න ඕනෑ. සෘජු බදු file ප්‍රමාණය වැඩි කරනවා කියලා, මොකක් හෝ බදු අනුපාතයක් යටතේ අභි-සක මිනිහෙක්ගේ සෘජු බදු ප්‍රමාණය වැඩි කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද, ඒ මනුස්සයා ඊට පසුව ගිහින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් අල්ලා ගෙන "මට මේක ගෙවන්න බැහැ." කියා කන් කෙදිරි ගානවා. දැන් ඔබතුමා භොයලා බලන්න, සෘජු බදු file ඇරඹූ අයගෙන් ව්‍යාපාර සාර්ථක වෙලා තිබෙන්නේ කී දෙනෙකුගේද කියලා? ගෙවා ගන්න පුළුවන්ද? පුළුවන්කමකට ද ගෙවන්නේ කියලා. එහෙම නැහැ. ඒ නිසා ඇත්තටම ඔබතුමාගේ අමාත්‍යාංශයත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් යන්ත්‍රණය හඳුන්න ඕනෑ සෘජු බදු file ප්‍රමාණය වැඩි කරන්න විතරක් නොවෙයි, ඒවාට අදාළ අය ඒ බදු ගෙවන්න. අපේ රටේ දුම්කොළ නිෂ්පාදන ආයතන තිබෙනවා. දුම්කොළ බද්ද ඔබතුමන්ලා වැඩි කරනවා. ඒ අනුව සිගරට් එකේ මිල ගණන වැඩි වෙනවා. සිගරට් එකේ මිල වැඩි වුණාම ඒක වක්‍ර බද්ද හැටියට අභි-සක මිනිහා තමයි ගෙවන්න ඕනෑ. සිගරට් බොන එක අඩු කරන්න ඕනෑ. ඒක වෙනම කපාවක්. නමුත් බොන මිනිහා බොනවා නේ. අරක්කු බොන මිනිහා බොනවා. එතකොට අවසානයේ වෙන්නේ මොකක්ද? සිගරට් බොන මිනිහා, අරක්කු බොන මිනිහා බදු ගෙවනවා. සිගරට් එකේ මිල වැඩි වුණාම, අරක්කු බෝතලේ මිල වැඩි වුණාම කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන් ගෙවනවා. බදු ගෙවනවා කියලා නොවෙයි බොන්නේ. බොන්න පුරුදු වෙච්ච නිසා බොනවා. බොනකොට බදු අය වෙනවා. නමුත්, ඇත්තම දේ මොකක්ද? නිෂ්පාදකයාගෙන් බදු අය කරනවාද? ඇලෝසියස්ලාගෙන් නිවැරදිව බදු අය කර ගන්නවාද? නැත්නම් දුම්කොළ සමාගම්වලින්, ඇලෝසියස් වැනි

[ගරු සුනිල් හඳුනාගන්නා මහතා]

ස්කාගාර අයිතිකරුවන්ගෙන් බදු අය කර ගන්නවාද කියන එකයි ප්‍රශ්නය වන්නේ. මම හිතන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, මුදල් අමාත්‍යාංශයත් ක්‍රියා කළ යුතු වන්නේ බදු ගෙවිය යුතු හැකි කෙනා කවුද කියලා හඳුනාගෙන ඔහුගෙන් බදු අය කර ගැනීමටයි. එහෙමනැතිව, සෘජු බදු file ප්‍රමාණය වැඩි වුණා කියලා මම හිතන්නේ නැහැ file ප්‍රමාණයෙන් මේක මනින එක සාධාරණයි කියලා. මගේ අදහස වන්නේ බදු ගෙවන්න අයිති, බදු ගෙවිය යුතු, එහෙත් නොගෙවා පැහැර හරින සැබෑ අයිතිකාරයන් ටික අල්ලා ගන්න එක තමයි වඩා වටින්නේ කියයි. ඒකට ඔබතුමන්ලාට මොනවා හෝ යම් කිසි යන්ත්‍රණයක් හදන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විතරක් නොවෙයි, CID එකත් සම්බන්ධ කර ගන්න වෙයි. දූෂණ වංචා විමර්ශන ඒකකය, හදිසි වැටලීම් විමර්ශන අංශය වැනි ආයතනවල නිලධාරීන් මේ තොරතුරු හොඳට දන්නවා.

නොගෙවා ඉන්න අය කවුද, ඒ තැන් කොහේද තිබෙන්නේ කියලා ඒ අය දන්නවා. ඒ සඳහා රහස් පොලිසියේ නිලධාරීන්ගේ සහයෝගයත් ලබා ගන්න. ඔබතුමාගේ නිලධාරීන් මේවා ගැන දන්නවා. හරියටම ගෙවන්න ඕනෑ තැන කොතැනද කියලා දන්න, එහෙත් අය කර ගන්නේ නැති බොහෝ දෙනෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉන්නවා. මෙන්න මේ අය තමයි ගෙවන්න ඕනෑ අය කියලා ඒ අය දන්නවා. නමුත් අය කර ගන්නේ නැහැ. ගෙවන්නේ නැහැ. මොකද, ඒවාට වෙන වෙන ක්‍රමවේද හදාගෙන තිබෙනවා. මම කියන්නේ නැහැ ඒකට පගාව කියලා. නමුත් යන්ත්‍රණයක් හදාගෙන ඉන්නවා. මොකද, බදු ගෙවන්න ඕනෑ කෙනා දන්නවා, "මම කොපමණ බදු ගෙවන්න ඕනෑද්?" කියලා. ඒ නිසා බදු නොගෙවීමට ක්‍රමවේදයක් හදාගන්නවා නම් ඒකෙන් කොපමණද පාඩු වෙනවාද කියලාත් ඔහු දන්නවා. ඇත්තටම ගන්නොත් ඔය යන්ත්‍රණය ඇතුළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අය ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. රේගු දෙපාර්තමේන්තුවෙන් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ විධියට බදු ගෙවිය යුතු අයගෙන්, ජාවාරම්කරුවන්ගෙන් පඩි ලබන ලැයිස්තුවක් තිබෙනවා. රජයේ නිලධාරියෙක් හැටියට පඩිය ගන්නවා වාගේම ඒ වාගේ අයගෙන් පඩියක් ලබන ලැයිස්තුවක් තිබෙනවා. ඔබතුමා අන්න ඒ පඩි ලබන ලැයිස්තුව හරියටම හඳුනා ගෙන ඒ අයට රජයෙන් පඩිය පොඩ්ඩක් වැඩි කරලා දුන්නත් කමක් නැහැ කියලායි මම හිතන්නේ. එහෙම කළොත් ඊට වඩා ලොකු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගන්න පුළුවන්. මේ පඩි ලබන ලැයිස්තුව ඒ ගොල්ලන්ගෙන් පඩි ගන්නේ නැතිව හරියටම බදු අය කළොත් රජයට විශාල වශයෙන් ආදායම් බදු එකතු කිරීමක් කරන්න පුළුවන්කම තිබෙනවා. මට ඒ ගැන කියන්න තිබෙන්නේ එපමණයි.

දැනට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් නිසා ඇති වි තිබෙන සැමත් සම්බන්ධ ප්‍රශ්නයට මම ඔබතුමාගේ අවධානය යොමු කරවනවා. අපි මැකරල් කියන සැමත් වර්ගය විනයෙන් ගෙන්වනවා. කුඩා ප්‍රමාණයේ සතෙක් ඒ සැමත්වල ඉන්නවාය කියලා දැන් ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. මීට කලින් ඒ සැමත් වර්ගය ලංකාවට ගෙනැත් තිබෙනවා. චීන රජයෙන් ගෙන්වන ඒ සැමත් වර්ගය අද ලංකාවට ගෙන්වන එක නතර වෙලා තිබෙනවා. ගරු ඇමතිතුමා, යම් උණ්ණත්වයක් යටතේ එම සැමත් වර්ගය හදනකොට ඒ මැකරල් මාළුවාගේ ශරීරයෙන් කුඩා සතෙක් ස්වාභාවිකව ඇති වෙනවා කියලා තිබෙනවා. ඒක මීට කලින් සිදු වෙලා තිබෙනවා. එම නිසා Food Control Administration Unit එකවත්, SLSI එකවත් මේ සැමත් වර්ගය ගෙන්වීම නතර කරලා නැහැ. ඒක මිනිසුන්ට අහිතකර එකක් හැටියට නොවෙයි

තිබෙන්නේ. නමුත් ඒ පිළිබඳ හදිසි මැදිහත්වීමක් සිදු වෙලා මේ වන විට චීන රජයෙන් සැමත් ගෙන්වීම නවත්වලා තිබෙනවා. ඒක වෙළෙඳ මාරියාවේ තිබෙන ගැටලුවක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ ගැන සොයා බලන්න. මොකද, මේක ඔබතුමන්ලාට චීන රජයත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පැටලවිල්ලක් ඇති වෙන්න පුළුවන් කටයුත්තක් කියලා මම හිතනවා. ලංකාවට වැඩියෙන්ම සැමත් මාළු ගෙන්වන රටවල් අතර චීලී රජය වාගේම චීනයත් සිටිනවා. එම සැමත් වර්ගය ඇත්තටම ශරීරයට අහිතකර එකක්ද, මිනිසුන්ට ඒකෙන් ගැටලුවක් ඇති වෙනවාද, එහෙම නැත්නම් වෙළෙඳ මාරියාවේ තිබෙන තරගය නිසා ඇති වුණු එකක්ද කියා සොයා බලා ඔබතුමා Food Control Administration Unit එකත්, SLSI එකත් සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය නිරාකරණය කරනවා නම් හොඳයි. මොකද, අපි සැමත් ගෙන්වන චීන රටේ ආයතන SLS සහතික ලබපු, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරපු, මීට පෙර ආහාර පාලන පරිපාලන ඒකකය - Food Control Administration Unit එක - අනුමත කරපු ආයතන. මම ඒ ආයතන වෙනුවෙන් නොවෙයි කලා කරන්නේ. නමුත් ක්‍රියාවලියක් හැටියට මෙපමණ කාලයක් ලංකාවට මැකරල් සැමත් ගෙන්වපු අයට මේ තහනම පැනවී තිබෙන නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියා මම ඉල්ලා සිටිනවා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගන්නොත් චීනය අපට දේශපාලන වශයෙන් ආධාර ලබා දෙනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ ආයෝජන ආරක්ෂා කිරීම පැත්තෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් මැදිහත් වෙනවා කියා මම විශ්වාස කරන නිසා ඔබතුමාගේ අවධානය ඒ පිළිබඳවත් යොමු කරවනවා.

විශේෂයෙන් කාන්තාවන් තැබූරුම්වල සේවයේ යෙදවීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන එය නතර කරනවා නම් මම ඒ පිළිබඳව ගරු කරනවා. ඒ ගැසට් නිවේදනය ඉවත් කරගෙන තිබෙන නිසා මේ විවාදයේදී ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වන්නේ නැහැ. බොහොම ස්තුතියි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
බොහොම ස්තුතියි.

මිලිඟට, ගරු රවි කරුණානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තිබෙනවා.

[පු.හා. 11.29]

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා මූලාසනයේ සිටින අවස්ථාවේ සුරාබදු ආඥාපනත යටතේ වන නිවේදන ගැන වචන ස්වල්පයක් කලා කිරීමට අවස්ථාව ලැබීම මම බොහොම අගය කරනවා. මම මේ අවස්ථාවේදී කලාව පටන් ගන්නේ, "රටේ ආර්ථික ප්‍රතිපත්තිය අපි රටටම සීමා කරන්න අවශ්‍යතාවක් නැහැ" කියමිනුයි. මොකද, මේ රට විතරක් නොවෙයි, මුළු ලෝකයම ඉතා අමාරු ආර්ථික ප්‍රශ්නයක් තුළින් තමයි ගමන් කරන්නේ.

මේ අවස්ථාවේදී අපි මතක් කර ගන්න අවශ්‍යයි, 2015 ජනවාරි මාසයේ 08 වැනි දා අපි ආණ්ඩුව භාර ගන්නකොට පැවතුණේ වට්ටපු ආර්ථිකයක්; දණ ගැස්වූ ආර්ථිකයක්; ණයෙන් පිරුණු ආර්ථිකයක් බව. එවැනි ආර්ථිකයක් තමයි අපි භාර ගන්නේ. එසේ භාර ගන්නා අවස්ථාවේදී ජනතාව ඉමහත් විශ්වාසයක් ඇතුළු

මෙම ත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙසත්, අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ලෙසත් පත් කළා. එසේ පත් කළ නිසා තමයි මේ ආර්ථිකය මෙතෙක් දුර ගෙන එන්නට පුළුවන් වුණේ. එසේ ආර්ථිකය ඉදිරියට පවත්වා ගෙන යාමේදී වැටුණු, නැතිවුණු, ණයෙන් පෙළුණු ආර්ථිකය නිවැරදි කරන්න අපට අවශ්‍ය වුණා. එසේ නිවැරදි කිරීම තුළින් අපේ ප්‍රතිපත්ති හැඩ ගස්වා ගන්න අවශ්‍ය වුණා, පළමුව අපේ ජනතාව ආරක්ෂා කිරීමට; දෙවනුව, මූල්‍ය ප්‍රතිපත්තියක්, මූල්‍ය විනයක් අනුව කටයුතු කිරීමට. එසේ කටයුතු කරන විට අපට නොයෙක් නොයෙක් විෂමතා පෙනෙන්න තිබුණා.

එදා ආණ්ඩුව භාර ගන්නා විට, එවකට අවුරුදු දෙකකට-තුනකට පෙර ඒ කියන කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 188ක් ගෙවන්නේ නැතුව තිබුණු යුගයක් තමයි අපි භාර ගත්තේ. එසේ භාර අරගෙන මාස හයක් යන්න කලින් අපේ ආණ්ඩුව තුළින් අපි ඒවා නිවැරදි කරලා නැවතී තිබුණු ආර්ථිකය නැවතත් සක්‍රීය කරන්න පටන් ගත්තා. ඒ තුළින් තමයි අපි මේ ආර්ථිකය ඉදිරියට තල්ලු කරගෙන ආවේ. අපි රට භාර ගන්නා අවස්ථාවේදී, මුදල් ඇමති වශයෙන් මා පත් කළ අවස්ථාවේදී අපට තිබුණු ආදායම මේ රටට ගත් ණයවල පොලී ප්‍රමාණය ගෙවන්න මදි වුණු ආකාරය මට මතකයි. අන්න ඒ වාගේ ණය කන්දරාවක් තමයි අරගෙන තිබුණේ. නමුත් ශත පහක ණයක් නැති ආර්ථිකයක් අපට භාර දීලා ඒක කළමනාකරණය කර ගන්න බැරි වෙලා තිබෙනවා වාගේ අද කපා කරනවා.

ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමා පෙන්වා දුන්නා, එදා වෙනස් වී තිබුණු ආර්ථිකය අද තල්ලු කරගෙන යන්නේ කොහොමද කියලා. අපිට ලැබුණු ආදායම වැඩි වුණු ආකාරය ගැන මම සිහි කැඳවීමක් කරන්න කැමැතියි. 2014දී ආදායම 1,220 වෙනකොට, අපි 2015දී ආණ්ඩුව භාර ගත්තා. අපිට ඒ අවුරුද්දේදී අපේ ආදායම බිලියන 258කින් වැඩි කරන්න පුළුවන් වුණා. ඇයි? ඊට පෙර ගෙවන්න බැරි වුණු තැන් අපි සොයා ගෙන, ඊට පෙර භාණ්ඩාගාරයට ලැබෙන්න තිබුණු මුදල් අනෙක් අයගේ සාක්කුවලට යමින් තිබුණු ක්‍රමය නැවත නිවැරදි තැනට ගෙනවා. ඒ නිසා බිලියන 250ක් වැඩි කරගන්න හැකියාව ලැබුණා. ඒකෙන් ආදායම බිලියන 1,470ට වැඩි වුණා. 2016 වර්ෂයේදී මේ වැඩිවීම ඊටත් වඩා වැඩි කරලා බිලියන 283ක් -කවදාවත් වුණේ නැති වර්ධනයක්- දක්වා ගෙන යන්න අපට පුළුවන් වුණා. ඒ අනුව 2016දී අපේ ආදායම 1,720කට වැඩි කරන්න අපට පුළුවන් වුණා. අපි 2016 වර්ෂයේදී 2017 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තුව ඉදිරිපත් කළා. අපි බිලියන 2,010ක ආදායමක් උපයන්න ඇස්තමේන්තු කළා. මීට පෙර මේවා ලබා ගන්න තිබුණු තැන් block වෙලා තිබුණේ; වහලා තිබුණේ. යන්න තිබුණු තැන්වලට නොවෙයි, අනෙක් අයගේ සාක්කුවලට තමයි ඒවා ගියේ. දැන් ඒවා නිවැරදි කරගෙන එනකොට එතැනදී යම් යම් විධියේ වෙනස්කම් වෙනවා. නමුත් 2017 වර්ෂයේ අපේ ආදායම බිලියන 147ට අඩු වෙනවා. ඒ කියන්නේ ඊට පෙර අවුරුද්දට වඩා බිලියන 132ක් අඩු වෙලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 14.4ක්ව පැවති ආදායම, සියයට 13.8කට අඩු වෙලා තිබෙනවා. ඒ නිසා මගේ මිතු මුදල් ඇමතිතුමාගෙන් මම කාරුණිකව ඉල්ලීමක් කරනවා. අපේ රටේ ආර්ථිකය නිවැරදි කරන්න අවශ්‍යයි. මේ රටේ දේශපාලනඥයින් මේ රටේ ආර්ථිකය දුවවන්න ඕනෑ; නැත්නම් රජයේ නිලධාරීන් මේ රටේ ආර්ථිකය දුවවන්න ඕනෑ. මේ දෙගොල්ලන්ම එකට දුවන්න හදන කොට, පරස්පරයක් ඇති වෙනවා.

අද මේ ප්‍රශ්න ඇති වන්නේ මුදල් අමාත්‍යාංශයේ නොවෙයි; මහ බැංකුවේ කුමන්ත්‍රණකාරී ස්වරූපයක් තිබෙන නිසායි. මේවා ගැන කපා කරන්න හයක් තිබෙනවා. මේවා තමයි නිවැරදි කළ යුත්තේ. අගමැතිතුමාගේ දර්ශනයක් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක

කරන්න ගියාම මහ බැංකුවේ වෙනත් ඒවා කපා කරනවා. මේක තමයි තිබෙන පරස්පරය. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මම පෙන්වා දෙන්නම්, එවැනි තත්ත්වයක් ඇති වන්නේ ඇයි කියලා. මොකද, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තිබෙනවා. මහ බැංකුව තමයි සාමාන්‍යයෙන් එය ක්‍රියාත්මක කරන්නේ. ඒ වාගේම fiscal policy එක තිබෙනවා. ඒක මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා. ආදායම සහ වියදම දරාගෙන සිටින්නේ මුදල් අමාත්‍යාංශය තුළින් මේ fiscal policy එකයි. ලේකම්තුමා ඇතුළු ඉතාම දක්ෂ නිලධාරීන් එම අමාත්‍යාංශයේ සිටිනවා. මේ අය නිවැරදි කරලා ගෙනයන මාර්ගය තමයි අපට අවශ්‍ය වන්නේ. අපේ රටේ ආදායම අඩු වුණොත්, එතැන තමයි ප්‍රශ්නයක් ඇති වන්නේ. මොකද, වියදමට කිසිම ප්‍රශ්නයක් නැහැ. දවසින් දවස ඒක වැඩි වෙනවා. අසීමිත ඉල්ලීම් සීමිත සම්පත් තුළින් ප්‍රමුඛත්වය අනුව වෙනස් කරන්න යනකොට ඇතිවෙන ප්‍රශ්න තමයි අපට තිබෙන්නේ. ඒ නිසා ආදායම වැඩි කරන මාර්ග තමයි අපි ඇති කළ යුත්තේ. අප මේ අවස්ථාවේදී මේ supply side එක පැත්තෙන් කටයුතු කරන්නේ කොහොමද? ඉල්ලුම සහ සැපයුම - demand and supply - අනුව කටයුතු කරන්න අවශ්‍යයි. Supply side එක කියන්නේ සැපයුම. Demand side එක තමයි අද මේ ප්‍රශ්න ඇති කරගෙන යන්නේ. නමුත් ඒවා නවත්වන්න බැහැ. ජනතාවගේ ඉල්ලීම් අපි ලබාදෙන්න අවශ්‍යයි. නමුත් ආදායම සපයා ගන්නා මාර්ග තමයි අවශ්‍ය වන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අලුත් පනත තුළින් අද එයට පණ පොවා තිබෙනවා. නමුත් සුරා බදු පනවන විට එහි ලොකු අඩුවීමක් පෙනෙන්න තිබෙනවා. මොකද, අපේ ප්‍රතිපත්ති වෙනස් කරලා තිබෙනවා. දැන් බියර් සහ අරක්කු ගැන බොහෝදෙනා අතර විවාදයක් තිබෙනවා. අපි මේ අවස්ථාවේ බියර් මිල අඩු කරලා, අරක්කු මිල වැඩි කිරීමෙන් වන්නේ නිකරුණේ බියර් බොන අය වැඩිවීමයි. එයින් ආදායම වැඩි වෙන්නේ නැහැ. නමුත් බොන ප්‍රමාණය වැඩි වෙනවා. මේවා තමයි අපි හිතන්න අවශ්‍ය වන්නේ. බියර් සහ අරක්කුවලින් අපි ආදායම් ලැබිය යුතු නැහැ කියන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම්, ඒක වෙනම දෙයක්. නමුත් මේ වාගේ අවස්ථාවක අපට කරන්න තිබෙන්නේ බොන ප්‍රමාණය වැඩි කිරීම නොවෙයි; එයින් ලබන්න පුළුවන් ආදායම වැඩි කරලා ඒ මුදල් රටේ සංවර්ධනයට පාවිච්චි කිරීමයි. 2015දී අපි භාරගත්ත ආණ්ඩුව තුළ මාසයකට සුරාබදුවලින් රුපියල් බිලියන 4ක ආදායමක් ලැබුණා. මාස තුනක් යන්න ඉස්සෙල්ලා එය මාසයකට රුපියල් බිලියන 12කට වැඩි වුණා. කොහොමද එහෙම වැඩි වෙන්නේ? ඒ වැඩි වෙන්නේ, වෙනත් තැන්වලට ගෙවන්නේ නැති ඒවා එදා ගෙවන්න පටන් ගත්ත නිසායි. හැබැයි, දැන් මේ ආදායම අඩුවෙලා තිබෙන්නේ ප්‍රතිපත්ති වෙනස්වීම නිසා බව මා මේ අවස්ථාවේදී මතක් කරන්න කැමැතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ වාගේම මේ රටට විනයක් අවශ්‍යයි. අද හැම තැනම පෙළපාළි යනවා. හැමතැනම strike කරන්න පටන් අරගෙන තිබෙනවා. කේවල් කිරීම ප්‍රශ්නයක් නැහැ. අසාධාරණ කේවල් කිරීම තමයි ප්‍රශ්නය වන්නේ. හැම තැනම බෝඩ් ලෑලි අල්ලාගෙන ඉන්නකොට රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? මේ රටට ආයෝජකයන් අවශ්‍යයි. ඉතිරි කිරීම් සියයට 25ක්, 26ක් තිබෙන රටක ඒ වාගේම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 7ක්, 8ක් ඉලක්ක කරන අවස්ථාවක අඩු ගණනේ තව සියයට 25ක ආයෝජනයක් මේ රටට ගෙනෙන්න අවශ්‍යයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒක දේශීය වශයෙන් වෙන්න පුළුවන්; එහෙම නැත්නම් විදේශීය වශයෙන් ගේන්න අවශ්‍යයි. විදේශ ආයෝජන ගෙනෙනවා කියන එක නරක නැහැ. නමුත් ගෙනෙන්න ඕනෑ රටට ඔබ්බ නිවැරදිවෙයි. ඒකයි අපි කරගෙන යන්නේ. හැමදාම පෙළපාළි යනවා, හැමදාම බෝඩ් ලෑලි අල්ලාගෙන ඉන්නවා මේ රටට එන ආයෝජකයන් දැක්කොත්, ඒ අය හිතයි මොකටද මේ රටට එන්නේ කියලා. ලාභීසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව වාගේ රටවලට

[ගරු රවි කරුණානායක මහතා]

ගිහින් කිසිම ප්‍රශ්නයක් නැතුව ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාවක මේ රටට ඇවිල්ලා හිසේරදයක් එක්ක ආයෝජනය කරන්නේ ඇයි කියලා ඒ අය හිතාවි. වැඩිකල් යන්න ඉස්සර වෙලා අපේ රටේ විනය පාලනය කළේ නැත්නම් සාමාන්‍ය පෙළ අසමත් වෙන කට්ටිය "අපට සාමාන්‍ය පෙළ නැතුව උසස් පෙළ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න" කියලා පෙළපාලි යයි. මේ වාගේ ප්‍රශ්න තමයි අද රටේ ඇති වන්නේ. ඒ නිසා රටේ විනය ඇති කරන්න අවශ්‍යයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපට අවශ්‍ය වන්නේ මේ රටේ ආදායම වැඩි කරන්න පුළුවන් මාර්ගයක්. ඒක මුදල් ඇමතිතුමා පෙන්වා දී තිබෙනවා. සෘජු ආදායම -සෘජු බදු- වැඩි කරන්න ඕනෑ. ඒක හරි. නමුත් වක්‍ර බදු අඩු කිරීම ලෙහෙසි නැහැ. සියයට 1කින් වක්‍ර බදු අඩුවෙනකොට රුපියල් බිලියන 135ක් අඩු වෙනවා. සෘජු බදු සියයට 15ක් අඩු කළාම ඒකෙන් අඩු වෙන්නේ රුපියල් බිලියන 125යි. මෙතෙක් කල් මේක තමයි සිද්ධවෙලා තිබෙන වෙනස. සියයට 1ක් සහ සියයට 15ක් අතර ඒ වෙනස ආදායමෙන් පෙනෙන එකක්. තවම අපේ රටේ සෘජු බදු ගෙවන්න පුළුවන් ශක්තිය ඇති කරලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙහේ ඇවිල්ලා, පණ්ඩිත සුද්දෝ මෙහේ ඇවිල්ලා කිව්වාට අපි තමයි දන්නේ මේක කොහොමද ලබා ගත යුත්තේ කියලා. මෙන්න මෙය නොදැනුවත්ව කරන එක තමයි තිබෙන ප්‍රශ්නය. සෘජු බදු ඇති කරලා වක්‍ර බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය හොඳයි. නමුත් අපට මේ අවස්ථාවේදී ආදායම් අවශ්‍යයි; රට සංවර්ධනය කරන්නේ අවශ්‍යයි. අද රටට ආයෝජන අවශ්‍ය වෙලා තිබෙන අවස්ථාවක්. අපේ රට වාගේම ආයෝජන භාගය වෙනත් රටවල් සමඟ ලංකාව සංසන්දනය කරනකොට තිබෙන වෙනස ගැන මම සොයා බැලුවා. සිංගප්පූරුව වාගේ රටක සෘජු බදු සියයට 17ක් තිබෙනවා. හැබැයි, එනැන dividend tax එකක් නැහැ. සාමාන්‍යයෙන් ආදායම ඉපයුවාට පසුව, ඒක බෙදන්න පටන් ගන්නට පසුව ආණ්ඩුවක හෝ රටක ප්‍රතිපත්තියක් අනුව සෘජු බදුවලින් නවත්වන්න පුළුවන්; නැත්නම් ඒ ලාභය එළියට දෙනකොට ඒක dividend tax එකෙන් ගන්න පුළුවන්.

සිංගප්පූරුවේ dividend tax එක බිත්දුවයි. වියට්නාමයේ සෘජු බදු සියයට 20යි; dividend tax එක බිත්දුවයි. මැලේසියාවේ සෘජු බදු සියයට 24ක් තිබෙනවා; dividend tax එක බිත්දුවයි. මියන්මාරයේ සෘජු බදු සියයට 25යි; dividend tax එක බිත්දුවයි. තායිලන්තයේ සෘජු බදු සියයට 20යි; dividend tax එක 100යි. ඒ අනුව effective tax rate එක සියයට 28යි. කාම්බෝජයේ සෘජු බදු සියයට 20යි; dividend tax එක සියයට 14යි; effective tax rate එක සියයට 31යි. හැබැයි, ලංකාවේ සියයට 39.8ක් වෙනවා.

එම නිසා මගේ මිත්‍ර ගරු මුදල් ඇමතිතුමාට මම කාරුණිකව කියා සිටින්නේ, මේ රටට ආයෝජන අවශ්‍ය නම් strike නැති, පෙළපාලි නැති, ප්‍රතිපත්ති වෙනස් නොවන අනෙක් රටවල් සමඟ තරග කරන විට අපිත් තරගකාරී ස්වරූපයක සිටින්නට අවශ්‍ය බවයි. අපට සියයට 15ක් 20ක් වක්‍ර බදු දාලා, සියයට 40කට වඩා වැඩියෙන් සෘජු බදු ගන්න පුළුවන් නම් එය සාර්ථකයි. සාර්ථකත්වය තිබෙන්නේ ඒ අකාරයට අඩු පිරිසකගෙන් වැඩි බදු ප්‍රමාණයක් ලබා ගැනීම තුළයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

ඔබතුමාට තව විනාඩි 3ක කාලයක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමා.

ගරු රවි කරුණානායක මහතා
(*மாண்புமிகு ரவி கருணாநாயக்க*)
(The Hon. Ravi Karunanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී ඉතාමත්ම ඕනෑකමින් කියන්නේ අප සියලුදෙනාම අමාරුවෙන් හදපු මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් 15ක් ඉදිරියට ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම අවශ්‍ය බවයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම හිතන විධියට මගේ කාලය සම්බන්ධව සංශෝධනයක් අවශ්‍යයි. මට ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමාගේ වේලාවෙන් විනාඩි 5ක කාලයක් මට ලැබුණා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

ඒ කාලයත් එකතු කරලා තමයි ඔබතුමට වේලාව වෙන් කළේ.

ගරු රවි කරුණානායක මහතා
(*மாண்புமிகு ரவி கருணாநாயக்க*)
(The Hon. Ravi Karunanayake)

මට ඊට පෙර විනාඩි 10කුත් තිබුණා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

ඔබතුමාට විනාඩි 10ක් තිබුණා. ඔබතුමා කථාව පටන් ගන්නේ 11.28ට. තව විනාඩි 5ක්-

ගරු රවි කරුණානායක මහතා
(*மாண்புமிகு ரவி கருணாநாயக்க*)
(The Hon. Ravi Karunanayake)

හොඳයි. මම තර්ක කරන්නේ නැහැ. ඔබතුමාගේ තීන්දුව අනුව කටයුතු කරන්නම්.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

එහෙම අසාධාරණයක් වෙන්නට මම ඉඩ තියන්නේ නැහැ.

ගරු රවි කරුණානායක මහතා
(*மாண்புமிகு ரவி கருணாநாயக்க*)
(The Hon. Ravi Karunanayake)

මම මේ පෙන්වා දෙමින් සිටියේ අපේ effective tax rate එක තරගකාරී ස්වරූපයකට ගේන්නට අවශ්‍ය බවයි. ඒ තුළින් තමයි මේ ආර්ථිකය ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අද පෙන්වන්නට හදන්නේ, මේ රටේ එක තැනක දෙකක තිබෙන ප්‍රශ්නයක් මුල් කොටගෙන මුළු රටේම ආර්ථිකය කඩා වැටෙනවා කියලායි. නැහැ. මේ රටේ එක තැනක පාරවල් හැදෙනවා, තව තැනක ගොඩනැගිලි හැදෙනවා, තව තැනක සෞඛ්‍ය සඳහා රෝහල් හැදෙනවා, ඒ වාගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට යනවා. නමුත් අපේ මාධ්‍යය, -තොරතුරු ගලා යාම- බිත්දුවට වැටිලා තිබෙන්නේ. අපි රුපියල් 100ක් වියදම් කළාම මාධ්‍යයෙන් පෙන්වන්නේ අපි ශතයක් වියදම් කළා කියලායි. ගිය ආණ්ඩුව ශතයක් වියදම් කළොත් රුපියල් 100ක් වියදම් කළා කියලා පෙන්වන්නට පුළුවන් ශක්තිය ඒ අයට තිබුණා. අපිට ඒ ශක්තිය නැති වෙලා තිබෙනවා. අපි ඒ හැකියාව හදලා ගන්නට ඕනෑ. මේ හරහා තමයි ජනතාවට සංවර්ධනය ඇහට දැනෙන්නේ. අද හැම කොනකම සංවර්ධනයක් සිදුවෙනවා. ජනාධිපති සහ අගමැති අතර තිබෙන සුසංයෝගය තුළින් කොළඹ සිට

මධකළපුවටත්, යාපනයේ සිට දෙවුන්දරතුඩුවටත් ඇස්වලට පෙනෙන සංවර්ධනයක් තිබෙනවා. අපි ඒ සංවර්ධනය ජනතාවට පෙන්වන්නට අවශ්‍යයි.

මම මේ අවස්ථාවේදී රත්තරන් සම්බන්ධයෙන් කාරණයක් කියන්නට කැමැතියි. මහ බැංකුවේ බොරු ප්‍රතිපත්තියක් පෙන්වන්නට හදලා, නොමඟ යැවීමක් ඇති කරලා තිබෙනවා. අපේ රටේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අද ඉන්දියාවේ සංචාරකයින් සිංගප්පූරුවට සහ ඩුබායිවලට යන්නේ. සිංගප්පූරුව එක පැත්තකින් රත්තරන් සඳහා සියයට 7.7ක් වකු බදු ගෙවනවා. ඩුබායිවල මෙතෙක් රත්තරන් සඳහා වකු බදු තිබුණේ නැහැ, නමුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට සියයට 5.5ක් බදු අය කරනවා. අපි මේක දැක්කා. මුදල් අමාත්‍යාංශයේ සිටි දක්ෂ නිලධාරීන් මේ කාරණය පෙන්වා දුන්නා. මහ බැංකුවේ ඉන්න රට ගැන හිතන්නට පුළුවන් නිලධාරීන් පාවිච්චි කරලා අපි මේ බදු ප්‍රතිපත්තිය සියයට 3.5කට ගෙන ඒම තුළ ඉන්දියාවේ සිටින සංචාරකයින් මේ රටට අද්දවා ගැනීමට අපට හැකි වුණා. මේකෙන් ආදායම වැඩි වුණා; සංචාරක කර්මාන්තය වැඩි දියුණු වුණා; ලංකාව ඉදිරියට තල්ලු කරගෙන යන්න මාර්ගයක් ඇති වුණා. මේක දැක්කාම එක පාරටම එක පැත්තකින් මුදල් යනවා කියලා පෙනුණත් අනෙක් පැත්තෙන් මුදල් එන ප්‍රමාණය පෙනුණේ නැහැ. ඒ දෙක අතර ප්‍රශ්නයක් ඇති කරලා එක පාරටම පැය 24ක් යන්නට ඉස්සෙල්ලා ප්‍රතිපත්තිය වෙනස් කරනවා. ඒ ප්‍රතිපත්තිය වෙනස් වීම නිසා ඉන්දියානු සංචාරකයෝ අපේ රටට පැමිණීම අඩු වෙලා තිබෙනවා. අපට තර්ක විතර්ක කරන්නට පුළුවන්, මේ යන සල්ලි එනවාද නැද්ද කියලා. අන්තිමට සල්ලි නැතිව කොහොමද සංවර්ධනයක් ඇති වෙන්නේ? මේ නිසා තමයි අපට අවශ්‍ය වන්නේ රට ගැන කැක්කුමක් තිබෙන පිරිස-

ගරු අනුර දිසානායක මහතා
(*මාණ්ඩුමිත්‍ර අනුර ත්‍රිලොකානායක*)
(The Hon. Anura Dissanayake)

ඔබතුමා කිව්ව කාරණය පැහැදිලි වුණේ නැහැ. [බාධා කිරීමක්] වැළැක්වුණු එකයි.

ගරු රවි කරුණානායක මහතා
(*මාණ්ඩුමිත්‍ර රවි කරුණානායක*)
(The Hon. Ravi Karunanayake)

අපි සියයට 20ට තිබුණු බදු ප්‍රමාණය සියයට 3.5ට අඩු කළා. නීත්‍යානුකූලව වකු බදු ලෙස සියයට 3.5ක් එකතු කරලා අපි කිව්වා මේක තමයි gem and jewellery වලට සහ රත්තරන්වලට පාවිච්චි කරන්නේ කියලා. ඒ නිසා අපට තරග කරන්න පුළුවන් වුණා. මොකද, සිංගප්පූරුවේ තිබුණු සියයට 7.7ක වකු බදු ප්‍රමාණයට වඩා අඩුවෙන් අපේ බදු ප්‍රමාණය තිබුණු නිසා. ඉන්දියාවට ගිහිල්ලා සියයට 7ක් ගෙවන්නේ නැතුව, මෙහාට එනවා සියයට 3.5ක වටපුටාදයක් ලබා ගන්න. සියයට 3.5ක් කියන්නේ රත්තරන්වලට ලොකු ගණනක්. ඩුබායිවල රත්තරන්වලට බදු සියයට බින්දුවයි තිබුණේ. ඒකට දැන් සියයට 5.5ක වැට් බද්දක් දාලා තිබෙනවා. අපි ඒකත් දැකපු නිසා අපට පුළුවන් වුණා, ඒ ඩුබායිවලට යන අයත් මෙහාට ඇදගන්න. ඩුබායිවලට ගිහිල්ලා තිබුණු ඉන්දියාවේ කොමිපැනි තුනක් වහලා, ඒවා අපේ රටට ඇවිල්ලා තිබෙනවා. "මලබාර්" කියන කොමිපැනිය වාගේ කොමිපැනි තුනක් අපේ රටට ආවා. ඒ අවස්ථාව වැඩි කරනකොට තමයි එක සැරේට නැවත සියයට 15ක බදු ප්‍රමාණයක් දැමීමේ. ලංකාවේ අයට පිට රට අයත් එක්ක තරග කරන්න බැරි නිසා අපි සියයට 15ක බද්දක් දානවා කියලා, හොරුවො කාරන්ත පුළුවන් මාර්ගයක් නැවත ඇති කළා. අද පත්තරය බැලුවොත් පෙනෙනවා, කොච්චර හොරකම් සහ වංචා සිදු වෙනවාද කියලා. සුද්දෙක් එනවා, කිලෝ 10ක් එක්ක. තව සුද්දෙක් එනවා, කිලෝ 60ක් එක්ක. මේවා ඔක්කෝම අල්ලන එක තමයි රේගුවට තිබෙන්නේ. ඒක තමයි

මහ බැංකුවට අවශ්‍ය වන්නේ. මොකද ඒවා නීත්‍යානුකූලව එන්න පටන් ගන්නට පස්සේ ඔවුන්ට ගන්න දෙයක් නැහැ නේ. මෙන්න මේ තත්ත්වය තමයි අනුර දිසානායක මන්ත්‍රීතුමනි, අපි වෙනස් කරන්න හැදුවේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර ජාතිජ් ජපානායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)

ඔබතුමාගේ කථාව දැන් අවසාන කරන්න ඕනෑ.

ගරු රවි කරුණානායක මහතා
(*මාණ්ඩුමිත්‍ර රවි කරුණානායක*)
(The Hon. Ravi Karunanayake)

නැවත සාකච්ඡා කර ඒ වාගේ තත්ත්වයක් නැවත ඇති කරන්න අවශ්‍යයි. අපි එදා එවැනි දෙයක් ගෙනාවේ ආයෝජකයන් රටට ගෙන්වා ගන්නයි. ඒ නිසා අපි නැවත මේ රටේ අපට ඔබ්බ ප්‍රතිපත්ති ඇති කරන්න අවශ්‍යයි. එදා වන්දිකාගේ කාලයේ රටේ ආර්ථිකය සෘණ ආර්ථිකයට ගෙන යන්න හදපු අය සමඟ නැවත කටයුතු කරන්නේ නැතුව, රට ගැන කැක්කුමක් තිබෙන අය ආර්ථිකය දියුණු කරන්න පාවිච්චි කරලා, නැවත සියයට 6, 7 සංවර්ධන වේගයකට අපේ රට ගෙනයන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය පිළිගත් ඒ ආර්ථික සංවර්ධන ගමන නැවත ඇති කරලා, අවුරුදු 20ක් බලාගෙන හිටපු එක්සත් ජාතික පක්ෂයන්ට මේ රටේ සංවර්ධන ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් වන්නේ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕනෑ. මේ ගැන පක්ෂපාතීව කටයුතු කරන්න ඕනෑ නැහැ. අපක්ෂපාතීව, කොහොමද අපේ රට දියුණු කරන්න ඕනෑ කියන එක ගැන හිතලා, ඒක අපේ රටේ ආර්ථිකය දියුණු කරන සූත්‍රයට එකතු කරන්න ඕනෑය කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර ජාතිජ් ජපානායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)

ඔබතුමා දැන් කථාව අවසන් කරන්න.

ගරු රවි කරුණානායක මහතා
(*මාණ්ඩුමිත්‍ර රවි කරුණානායක*)
(The Hon. Ravi Karunanayake)

පරණ එන්ජිමට අලුත් බොඩියක් දාලා හරි යන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අදට ඔබ්බ ප්‍රතිපත්ති එක්ක පුංචි ලංකාව ලෝකයට එකතු කිරීමයි. අපේ රටේ ආනයන නවත්වන්න ඕනෑ නම්, මේ රුපියල බාල්දු කිරීම නොවෙයි කළ යුතුව තිබෙන්නේ. මේ රටට සියයට 68ක් ආනයනය කරන කොට, සියයට 32ක් අපනයනය කරන කොට, රුපියල අවප්‍රමාණය කිරීමෙන් මේ රටට වාසියක් ලැබෙන්නේ මොන ක්‍රමයෙන්ද? මහ බැංකුවේ පණඩිතයෝ ඉන්නවා, රුපියල අවප්‍රමාණ කිරීමෙන් කෝටි 1,680ක ලාභයක් ලැබුණාය කියන. මෙහෙම කට්ටිය එක්කද රටට ආදරයක් ඇතුව මේ ගමන යන්නේ? කොහොමද මේ රටේ ආනයනය කරන ප්‍රමාණය සියයට 68ක් හා අපනයනය කරන ප්‍රමාණය සියයට 32ක් වෙද්දී රුපියල අවප්‍රමාණ කිරීමෙන් අපට වාසි වෙන්නේ? රුපියල අවප්‍රමාණ කිරීම නිසා නැවත රජයේ සේවකයන් පඩි වැඩි කරන්න කියලා උද්දෝෂණ පටන් ගනිවි. මේ වාගේ දේවල් ඇති කරනකොට අපි බලන්න ඕනෑ කොහොමද අපි cost push එක අඩු කරන්න පුළුවන් වන්නේ කියලා. ඒ කියන්නේ, ඉල්ලුම අනුව උද්ධමනය වැඩිවෙන ඒ ස්වරූපය නැති කරන්නේ කොහොමද කියලා බලන්න ඕනෑ. ඒක තුළින් තමයි රටේ ආර්ථිකය ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන් වන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර ජාතිජ් ජපානායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)

දැන් අවසාන කරන්න.

ගරු රවි කරුණානායක මහතා
(மாண்புமிகு ரவி கருணாநாயக்க)
(The Hon. Ravi Karunanayake)

මට කාලය බාධා වෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා ඉතාම වැදගත් පුටුවක ඉදහිඳින ඉන්න නිසා ඔබතුමාට බාධා කරන්න අකැමැතියි. ඔබතුමාගේ නමාශ්ලිභාවය හැල්ලු කරන්නේ නැතුව ඔබතුමාට ස්තූතියක් වෙමින් මගේ කථාව අවසන් කරනවා. අපේ රටේ ආර්ථිකය රටට ඔබින අන්දමට හදන්න ඕනෑය කියන එක මතක් කරමින්, මම මුදල් ඇමතිතුමාට ස්තූතියක් වෙමින් නිහඬ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.

[ප්‍ර.භා. 11.48]

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

බොහොම ස්තූතියි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

පළමුවෙන්ම, නියෝජ්‍ය කථානායකවරයා හැටියට ඔබතුමා මූලාසනයේ සිටින පළමුවැනි අවස්ථාවේම අපි ඔබතුමාට සුබ පතනවා. ඉතාම ස්වාධීනව, අපක්ෂපාතීව සභාවේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කරනු ඇතැයි කියා අපේ බරපතළ විශ්වාසයක් ඔබතුමා පිළිබඳව තිබෙනවා.

අද ගරු මුදල් ඇමතිතුමන් විසින් ගැසට් නිවේදන දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)

කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

ඔව්. මගේ ළඟ තිබෙන්නේ දෙකයි. ඒ සම්බන්ධව අදහස් දැක්වීමට ලැබීම පිළිබඳව මා පළමුවෙන්ම සතුටු වෙනවා. මේ ගැසට් නිවේදන මඟින් පොල් සහ තල් ගස් මැදීම, රා බෝතල් කිරීම වැනි දේවල්වලට බදු අය කිරීමට යෝජනා කරලා තිබෙනවා. මේ කර්මාන්තය විධිමත් කිරීමට සහ රජයට බදු ආදායම් ලබා ගැනීමේ අරමුණින් මේ ගැසට් නිවේදන ඉදිරිපත් කරලා තිබෙන බවයි පෙනී යන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රටේ මත්පැන් තත්ත්වය පිළිබඳ පිළිගත් සංඛ්‍යාලේඛන අධීක්ෂණය කරලා බලන කොට පෙනෙනවා, විශේෂයෙන්ම 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත සහ 2015 අංක 3 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි (සංශෝධන) පනත මඟින් මද්‍යසාර භාවිතය අවම කරන්න උත්සාහ කර ඇති බව.

මෙන්න මේ පනත් දෙක මඟින් පැවැති රජය සහ වර්තමාන රජය විශාල උත්සාහයක් -විශාල ප්‍රයත්නයක්- දරා තිබෙනවා, මත් පැන් භාවිතය, මද්‍යසාර භාවිතය අඩු කරලා ඒ තුළින් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට. මේ වන විට මත්පැන් භාවිතය නිසා සිරෝසිස් රෝගයෙන් මිය යන ශ්‍රී ලංකාවේ පුරුෂයන්ගේ අනුපාතය ලක්ෂයකට 37.3ක් බවට වාර්තා වනවා, මහ බැංකු වාර්තා අනුව. ඒ වාගේම, ශ්‍රී ලංකාවේ සිදු වන මරණ

10ක් ගන්නොත්, ඒවායෙන් 7ක්ම සිදු වන්නේ බෝ නොවන රෝග හේතුවෙන්. බෝ නොවන රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් බවට මද්‍යසාර භාවිතය පත් වෙලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මද්‍යසාර භාවිත කරන අය අතර පුරුෂයන් සියයට 39.6ක් සිටිනවා; ස්ත්‍රීන් සියයට 2.4ක් සිටිනවා. ඒ වාගේම, දැනට වයස අවුරුදු 15ට වැඩි පිරිමි ජන ගහනයෙන් සියයට 35ක් මත් පැන් පානය කරනවා. වයස අවුරුදු 15ට වැඩි කාන්තා ජන ගහනයෙන් මත් පැන් පානය කරන්නේ සියයට 1යි. ඒ අනුව, රටේ සමස්ත ජන ගහනයෙන් සියයට 64ක් කිසිම ආකාරයක මත්පැන්, මත් ද්‍රව්‍ය භාවිත නොකරන අය බව මේ වාර්තාවලින් හෙළි වනවා. මත්පැන් භාවිත කරන අය ජන ගහනයෙන් සියයට 36ක් පමණයි මේ රටේ ඉන්නේ.

පසු ගිය දවසක මේ පාර්ලිමේන්තුවේදීම ගරු මුදල් අමාත්‍යතුමා ප්‍රකාශයක් කළා. ඒ හරියටම 2017 අවුරුද්දේ ජුනි මාසයේ 22වන දායි. ඒ හැන්සාඩ් වාර්තාව මා ළඟ තිබෙනවා. එහි තීරු අංක 1880 යටතේ එතුමාගේ ප්‍රකාශය සඳහන් වනවා. එහි සඳහන්, ගරු මුදල් අමාත්‍යතුමා කරපු ප්‍රකාශය පිළිබඳව මම කෙසේවත් එකඟ වන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එහි එතුමා කියා තිබෙනවා ලංකාවේ මත්පැන් පානය කරන අයගෙන් සියයට 61ක් පානය කරන්නේ කසිප්පු කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එහෙම නම්, ලංකාවේ පස්දෙනකු මත්පැන් බොනකොට එයින් තුන්දෙනකු බොන්නේ කසිප්පු. ඒ වාර්තා කොහෙන් ගන්නාද, එතුමාට ඒවා කවුරු දුන්නාද කියන එක පිළිබඳව අපට සැකයක් තිබෙනවා. ගරු මුදල් අමාත්‍යතුමනි, ඒ වාර්තා සාවද්‍යයි. මොකද, රජය මඟින් නිකුත් කරපු සියලු වාර්තා, ලේඛන මා සතුව තිබෙනවා. ගරු ජනාධිපතුමා විසින් පත් කළ මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව මා සතුව තිබෙනවා. ඒ වාගේම, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් "මත් ද්‍රව්‍ය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" නමින් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. එහි ඇති කරුණුවල මේ වාගේ සංඛ්‍යා ලේඛන අඩංගු වන්නේ නැහැ.

ඒ වාගේම, මා ඉතා වැදගත් කරුණක් පිළිබඳව ගරු මුදල් අමාත්‍යතුමාගේ අවධානය යොමු කරවනවා. ගරු මුදල් අමාත්‍යතුමනි, කළුතර නියෝජ්‍ය පොලීසිපති කාර්යාලයට නියෝගයක් නිකුත් කර තිබෙනවා, අධිකරණයේ පැවරූ නඩුවක් සම්බන්ධයෙන්. 03875 සහ 40875 අංක දරන නඩු දෙක කළුතර මහාධිකරණයේ විභාග කර තිබෙනවා. "සුරාබදු ආඥාපනත යටතේ නීති විරෝධී මත්පැන් වැටලීමට පොලීසියට අයිතියක් නැත" කියා මේ නඩුවලදී කළුතර මහාධිකරණ විනිසුරුතුමා 2016.07.11 දින නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ ගැන හුඟක් අය දන්නේ නැහැ. හැබැයි, දැනගත් සමහර තැන්වල - බලංගොඩ සහ රත්නපුර අධිකරණවල- මේ නිවේදනයට අභියෝගයක් කළා. අභියෝග කළාම, ගරු විනිශ්චයකාරතුමාටත් සිද්ධ වුණා, නීති විරෝධී මත්පැන් පෙරන්නන් නිදහස් කර දමන්න, පොලීසියට නඩු පවරන්න අයිතියක් නැහැ කියා. ඒ නිසා මම ඒ කෙරේ ඔබතුමාගේ අවධානය යොමු කරවනවා, ගරු මුදල් අමාත්‍යතුමනි. සුරාබදු ආඥාපනත වහාම සංශෝධනයට ලක් කරලා -සුරාබදු ආඥාපනතේ 52 (1) වගන්තිය සංශෝධනයට ලක් කරලා, මත් පැන් වැටලීම් කිරීමට පොලීසියට ඇති නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන්න කටයුතු කරන්න. අපි එයට සහයෝගය දෙනවා.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)

එය කරමින් ඉන්නවා. ඊළඟ මාස කීපය තුළ ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

බොහෝම ස්තූතියි, ගරු අමාත්‍යතුමනි. ඔබතුමාගේ අවධානයට මා මේ කාරණය යොමු කළේ, නීති විරෝධී මත් පැන් භාවිතය වැඩි වන්න මේ තත්ත්වය එක හේතුවක් වෙලා තිබෙන නිසායි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට පෙර අදහස් දැක්වූ ගරු රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යතුමා එතුමාගේ අදහස් දැක්වීමේදී නිරන්තරයෙන්, දිගින් දිගටම කිවවා, රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව, ඒ වාගේම පසු ගිය රජය මගින් ආදායම් අඩු කර තිබීම පිළිබඳව සහ කාබාසිනියා කර තිබූ ආර්ථිකයක් නැවත නිවැරදි මගට ගැනීම පිළිබඳව.

ඒ අනුව, සුරා -මත්පැන්- සඳහා බදු වැඩි කරලා, ඒ බදු මුදල් රටේ සංවර්ධනයට යෙදවිය යුතුයි කියන එක තමයි විනාඩි පහළොවක එතුමාගේ කථාවේ මුඛ්‍ය අර්ථය -අදහස- බවට පත් වෙලා තිබුණේ. හැබැයි, රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ අදහස්වලට අනුව, එතුමාගේ ප්‍රකාශවලට අනුව බැලුවාම, අනිගරු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්තියට සම්පූර්ණ පරස්පර අදහස් දැක්වීමක් තමයි හිටපු මුදල් ඇමතිතුමා කළේ. 2015.07.09 වනදා ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී අනිගරු ජනාධිපතිතුමා -එතුමා ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පසුව- කියා තිබෙනවා, "2020 වසර වන විට සුරාබදු ආදායම් නොමැතිව ජාතික අය වැය සැකසීම රජයේ අපේක්ෂාවයි" කියලා. ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කර තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේක මම කියන එකක් නොවෙයි; මන්දවා නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් ප්‍රකාශයක්. ඒ අනුව මුදල් ඇමතිතුමාගෙන් මේ කාරණය ගැන මා දැන ගන්න සතුටුයි. ප්‍රශ්නයක් අහනවා නොවෙයි. ජනාධිපතිතුමාගේ මේ වැඩි පිළිවෙළ අනුව යනවා නම්, 2018 වසරේ ඉදලා පොල් ගස්, තල් ගස්වල ඉදලා හැම එකටම අදාළව සුරාබදු සහ බලපත්‍ර ගාස්තු වැඩි කරලා බදු අය කිරීම ජනාධිපතිතුමා කියා තිබෙන මේ වැඩි පිළිවෙළට කොයි තරම් දුරට එකඟද කියලා මා දැනගන්න සතුටුයි. විශේෂ කාර්ය සාධක බලකායක් පත් කරලා, ගරු අතුරලියේ රහන භාමුදුරුවන්ගේ නායකත්වය තුළ "මනින් නිදහස් රටක්", "මනින් වැළලෙමුද - මනින් වැළකෙමුද" ආදී වශයෙන් ප්‍රකාශන හදලා, ඡන්දයට පෙර රටේ ජනතාව අතර ඒවා ප්‍රචාරය කරලා බලය අරගෙන, දිගින් දිගටම මත්පැන් සඳහා බදු අය කරනකොට, නූතන ගොබෙල්ස් ඉන්නේ ඔය පැත්තේද, මේ පැත්තේද කියලා දැන් මට හිතෙනවා. ගරු මුදල් ඇමතිතුමාගේ කථාව ආරම්භයේ ඉදලාම මම අහගෙන හිටියා. ජනාධිපතිතුමා කියපු දේ නොවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමා එහෙම කියලා ඡන්දය ගන්නා; අරගෙන ජනාධිපති බවට පත් වුණා. හැබැයි අද කෙරෙන්නේ ඒක නම්, නූතන ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරන්නේ ආණ්ඩුවේ කොයි පැත්තද කියන එක පිළිබඳව මට විශාල ගැටලුවක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය කාලයේ බියර් මිල අඩු කලා. බියර් මිල අඩු කළේ, මිනිස්සු නීති විරෝධී මත්පැන් බොන එක වළක්වා බියර් පානයට හුරු කරවන්න කියලා ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශයක් කලා. ගරු රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා ඒකට භාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් මේ ගරු සභාවේ කර තිබෙනවා. "බියර් මිල අඩු කලා කියලා රටට ලැබුණු ආදායමක් නැහැ; මත්පැන් බීමේ අඩුවකුත් නැහැ"යි කියලා එතුමා කිවවා. දැන් සිටින මුදල් ඇමතිතුමා කියනවා, බියර් මිල අඩු කිරීම හොඳයි කියලා. ගරු මුදල් ඇමතිතුමා පසුගිය අය වැය ඉදිරිපත් කරලා බියර් සඳහා තිබුණු මිල අඩු කලා. මත්පැන්වල

අඩංගු වෙලා තිබෙන ඇල්කොහොල් ප්‍රතිශතය මත බදු අය කිරීම හොඳයි. බියර්වල ඇල්කොහොල් ප්‍රතිශතය අඩු නම් මිල අඩු විය යුතුයි. හැබැයි අඩු වෙන්න ඕනෑ, තිබුණු මිලෙන් පහළට නොවෙයි, තිබෙන මිලේ ඉදලායි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඔබතුමාට තව විනාඩියක කාලයක් තිබෙනවා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

තිබෙන තැන ඉදලායි මිල අඩු වෙන්න ඕනෑ. මේක එහෙම නොවෙයි. බියර් මිල විශාල වශයෙන් අඩු කලා. ඒ තුළින් පාසල් ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් මත් පැන්වලට හුරු වෙලා තිබෙනවා. ගරු මුදල් ඇමතිතුමාට අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා. ගරු මුදල් ඇමතිතුමනි, මත්පැන්වල අඩංගු වෙලා තිබෙන ඇල්කොහොල් ප්‍රතිශතය මත බදු අය කිරීමේ වැඩි පිළිවෙළට අපිත් එකඟයි; ඒක හොඳයි. සැර වැඩි මැත්පැන්වලට සැර බද්දක්, සැර අඩු මත්පැන්වලට අඩු බද්දක් අය කිරීම හොඳයි. හැබැයි ඔබතුමාගේ අතින් සිදු වුණු වැරද්ද තමයි තිබෙන ප්‍රතිශතයට වඩා පහළට බියර්වල මිල අඩු කිරීම. ගරු ඇමතිතුමනි, රුපියල් 150ට තිබුණු බියර් කැන් එක රුපියල් 100ක් වුණා. ඒක එතැනින් ඉහළට නේ යන්න ඕනෑ. නමුත් දැන් මේ අඩු වීම තුළ එක පැත්තකින් රජයට ලැබෙන්න තිබුණු බද්ද අඩු වුණා; ඒ වාගේම ආදායමත් අඩු වුණා. ඒ වාගේම පාසල් ශිෂ්‍යයන් බොහෝ දෙනෙකු මත් පැන් සඳහා හුරු වීමේ ප්‍රවණතාවකුත් ඇති වී තිබෙනවා. මෙන්න මේ ප්‍රවණතාව පිළිබඳව රටට ආදරය කරන උදව්‍ය හැටියට, විශේෂයෙන්ම ගරු මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමය වැඩි පිළිවෙළ මේ ආණ්ඩුව තුළ තිබෙනවා නම්, කළ යුත්තේ මේක නොවෙයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා මට වෙලාව ලබා දීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. ඒ වාගේම අවසාන වශයෙන් මා තව ඉල්ලීමක් කරනවා. රජය විශාල බදු ආදායමක් බලාපොරොත්තු වුණත් අද මේ ආකාරයට කටයුතු කිරීම තුළ සමාජයීය වශයෙන් විශාල පරිහානියක් සිදුවෙලා තිබෙනවා. ගරු මුදල් ඇමතිතුමනි, 2019 අය වැයත් ඔබතුමාටම ඉදිරිපත් කරන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. අන්න ඒ අය වැය ඉදිරිපත් කරනකොට හරි, සුරාබදු පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය මීට වඩා දැඩි විය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින්, මට අවස්ථාව ලබා දීම පිළිබඳව ගරු නියෝජ්‍ය කථානායකතුමාට ස්තූතිවන්ත වෙමින්, මා නිඟඩ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
බොහෝම ස්තූතියි.

ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
(மாண்புமிகு துஷார இந்துனில் அமரசேன)
(The Hon. Thushara Indunil Amarasena)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඔබතුමාගේ point of Order එක මොකක්ද?

ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
(மாண்புமிகு துஷார இந்துனில் அமரசேன)
(The Hon. Thushara Indunil Amarasena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රංජිත් ද සොයිසා මැතිතුමා මත්පැන් හා සම්බන්ධව බොහෝම විශාල, -

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ඒක point of Order එකක් නොවෙයි, ගරු මන්ත්‍රීතුමනි. [බාධා කිරීමක්]

මිලහට, ගරු නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමා. ඔබතුමාට විනාඩි අටක කාලයක් තිබෙනවා.

[මධ්‍යහේන 12.00]

ගරු නිරෝෂන් පෙරේරා මහතා (ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு நிரோஷன் பெரேரா - தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் இராஜாங்க அமைச்சர்)
(The Hon. Niroshan Perera - State Minister of National Policies and Economic Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා ප්‍රථමයෙන්ම ඔබතුමාට සුඛ පතනවා. නියෝජ්‍ය කථානායකතුමා හැටියට ස්වාධීනව කටයුතු කරමින්, මේ පාර්ලිමේන්තුවේ ගරුත්වයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියේ දී කටයුතු කරගෙන යාමට ඔබතුමාට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

අද දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කර තිබෙන සුරාබදු ආඥාපනත යටතේ නිවේදන සම්බන්ධයෙන් වන විවාදයට සහභාගි වීමට මටත් අවස්ථාව ලැබීම ගැන සතුටු වනවා. අද දිනයේ දී විශේෂයෙන්ම සුරා බදු පිළිබඳව විවිධ මත ප්‍රකාශ වුණා. මේ රටේ මත්පැන් භාවිතය වැඩි වී, ඒ තුළින් මේ රටේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑමක් ඇති වී තිබෙන බව අප සියලු දෙනාම පිළිගන්නවා. මත්පැන් පානය තුළින් විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ සෞඛ්‍යයට සිදුවන හානිය පමණක් නොවෙයි, ඒ තුළින් ඔවුන්ගේ පවුල්වල පැවැත්මට සිදු වන හානිය පිළිබඳවත් අපි මේ සභාවේ අවධානය යොමු කළ යුතුයි. රටක් හැටියට අපි මත්පැන්වලින් ආදායමක් ලැබුවත්, සෞඛ්‍ය වියදම් තුළින් ඒ හා සමානව විශාල අහිතකර බලපෑමක් අපේ ආර්ථිකයට සිදු වනවාය කියන එකත් අපි පිළිගන්නට ඕනෑ. ගරු මුදල් ඇමතිතුමාගේ ප්‍රතිපත්තියක් තිබෙනවා, මධ්‍යසාර ප්‍රතිශතය වැඩි සැර මත්පැන්වලට වැඩි වශයෙන් බදු අය කළ යුතුයි කියලා. අප එයට එකඟ වෙන්න ඕනෑ. මත්පැන් භාවිතය සම්බන්ධයෙන් නීතිරීති පනවා, අන්තගාමී රටක් හැටියට එකවරම මත්පැන් භාවිතය නවත්වන්න බැහැ. විශේෂයෙන්ම ලංකාව සංචාරක කර්මාන්තය හා බැඳුණු රටක්. සංචාරකයින් විශාල පිරිසක් මේ රටට එනවා. ඒ වාගේම අපි අනෙකුත් ආගම් සහ සංස්කෘතීන් පිළිබඳව බලන කොට මේ රටේ විවිධ ප්‍රදේශවල මත්පැන් පානය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. ඒ නිසා විවිධ ජාතීන් සිටින, විවිධ ආගම් අදහන රටක් හැටියට ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා තමයි අපි ඉදිරියට යන්නට ඕනෑ. නමුත්, සමස්තයක් වශයෙන් මත්පැන් භාවිතය අවම කිරීම සඳහා පියවර ගත යුතු බව ලෝකයම පිළිගන්නවා. ඒ නිසා, ඒ පිළිබඳවත් අපි විශේෂ අවධානය යොමු කරවනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නීති විරෝධී මත්පැන් ගැනත් මෙහිදී සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පොලීසිය අනුගමනය කළ යුතු

නීතිරීති තිබෙනවා. ඒවා ඉතා ඉක්මනින් නීත්‍යානුකූලව වෙනස් කළ යුතුයි. මොකද, පොලීසිය තමයි අපේ රටේ තිබෙන සෑම ගමක්ම, සෑම ප්‍රදේශයක්ම ඉතා ඉක්මනින් ආවරණය කරන්න පුළුවන් ශක්තියක් තිබෙන ආයතනය. අනෙක් ආයතනවලට එවැනි ශක්තියක් නැහැ. ඒ නිසා පොලීසියට අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම ඉටු කර දිය යුතුයි. අද වන විට මේ නීති විරෝධී මත්පැන් හා අනෙකුත් මත් ද්‍රව්‍ය වැනි දේවල් අපේ ගම් තුළට ඇවිල්ලා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒවා මැඩලීම සඳහා පොලීසියට අවශ්‍ය ශක්තිය ඉතාම ඉක්මනින් ලබා දිය යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය තිබුණත්, දකුණු පළාතෙන් එය හෙළි වන තෙක් කිසිවෙක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා, ඉතාම කෙටි කාලයකින් මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියා අපි ගරු මුදල් අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අද වන කොට ලංකාවේ ලැබෙන ආදායම් ගැන කථා කළා. ඔබතුමන්ලා දන්නවා, අපේ රටේ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා රජය ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින වෙලාවක් බව. අපේ රට එදා විවෘත ආර්ථිකය මත අපනයනයන් තුළින් ශක්තිමත් ආර්ථිකයක් පවත්වාගෙන ගිය රටක්. නමුත් අපි 2015 දී බලය ගන්න කොට අපනයනය කඩාගෙන වැටිලා, විදේශ වෙළෙඳ පොළවල් නැති වෙලා, අපට තිබුණු ආදායම් මාර්ග ඇහිරිලා තිබුණා. අපේ රටේ තිබුණු කර්මාන්තශාලා බංගලිදේශය වැනි රටවලට ලබාගෙන, අපේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා තරුණ තරුණියන් රජයේ රැකියා ඉල්ලන තත්ත්වයකට පත් වෙලා තිබුණා. එවැනි රටක් හැටියට තමයි 2015දී අපි මේ රට භාර ගත්තේ. නමුත්, යුරෝපා සංගමයේ GSP Plus සහනය, යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයනය වැනි වෙළෙඳ ගිවිසුම්වල ප්‍රතිලාභ තුළින් අද වන විට පැහැදිලි ලෙස ශක්තිමත් අපනයනයක් මේ රටේ ස්ථාපිත කර තිබෙනවා.

අද වන විට ඉතිහාසයේ වැඩිම අපනයන ශක්තිය ලංකාව ලබාගෙන තිබෙනවා. ඒ වාගේම අද වන විට විදේශ ආයෝජන විශාල ලෙස වැඩිවෙලා තිබෙනවා. ඒ අපනයන ශක්තිය තුළින්, විදේශ ආයෝජන වැඩිවීම තුළින් නැවතත් අපේ ආර්ථිකය සුබ දිශාවකට ගමන් කරනවාය කියන එක අපට පෙනෙනවා. සමහර වෙලාවට අප හිතන තරමට මේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ - වෙනස්කම්- කර ගන්නට අපට බැරි වන්නට ඇති. මොකද, අපි ඉන්නේ ජාතික ආණ්ඩුවක නිසා. කඩිසන් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති සියයට සියයක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ පළමුවැනි වනාවට ජාතික ආණ්ඩුවක් තුළ සිටිමින්, තර්ක විතර්ක කරමින් මේ රටේ ආර්ථිකය ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කරන්නේ කොහොමද, ගෝලීය ආර්ථිකය තුළින් අනෙක් දියුණු රටවල් අහිබවා යන්නේ කොහොමද, ඒ ලැබෙන සම්පත් අපේ තරුණ තරුණියන් අතර, ජනතාව අතර සාධාරණ ලෙස බෙදන්නේ කොහොමද කියන පුළුල් කලීකාව අපේ ආණ්ඩුව තුළ නිරන්තරයෙන්ම තිබෙනවා.

විශේෂයෙන්ම අපි මේ කාරණයන් මතක් කරන්නට ඕනෑ. මේ අවස්ථාවේ දී අපට විශාල ණය කන්දක් ගෙවන්නට සිද්ධවෙලා තිබෙනවා. අපේ ගරු මුදල් ඇමතිතුමා සඳහන් කළ පරිදි 2015ට පෙර ගත් ණයවලින් සියයට 77ක් ඉදිරි අවුරුදු කිහිපය තුළ අපට ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ඒ ණය ගෙවීමේ වගකීමත්, ඒ ණය ගෙවීමේ බරත් අප මත පැවරිලා තිබෙනවා. ඒ වාගේම ඒ ණය අරගෙන කළ ව්‍යාපෘති විධියට, විශේෂයෙන්ම හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි ආදායම් ලැබෙන්නේ නැති මාර්ග, නැවතත් ආදායම් ලැබෙන මාර්ග බවට හරවිලා ඒ ආශ්‍රිතව කර්මාන්තශාලා, කර්මාන්තපුර ස්ථාපනය කරලා අපනයනය තුළින් ගෝලීය ආර්ථිකයට බද්ද වුණු, අප සියලු

දෙතொட்டி සාධාරණ ලෙස තමන්ගේ හැකියාවෙන්, දක්ෂතාවයෙන් ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් අපි මේ රට තුළ ගොඩනගනවාය කියමින් මගේ කටාව අවසන් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
බොහොම ස්තූතියි.

The next speaker is the Hon. Douglas Devananda.
You have ten minutes.

[பி.ப. 12.07]

ගරු ඩග්ලස් දේවනන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)
கௌரவ பிரதிச் சபாநாயகர் அவர்களே! புதிதாகப் பதவியேற்றிருக்கின்ற நீங்கள் இந்தச் சபையைச் சுதந்திரமாகவும் நடுநிலையாகவும் முன்னெடுப்பீர்கள் என்ற நம்பிக்கையோடு எனது வாழ்த்துக்களை உங்களுக்குத் தெரிவித்து, என்னுடைய உரையைத் தொடர்கின்றேன்.

இன்றைய தினம் நடைபெறுகின்ற மதுவரிக் கட்டளைச் சட்டத்தின்கீழான அறிவித்தல்கள்மீதான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமைக்கு நன்றியைத் தெரிவித்துக்கொள்கிறேன்.

இந்த நாட்டில் ஏற்கனவே “போதைக்கு முற்றுப் புள்ளி” என்றும், தற்போது “போதையற்ற தேசம்” என்றும் போதைப்பொருள் பாவனைக்கு எதிரான செயல்திட்டங்கள் ஆரம்பிக்கப்பட்டு செயற்பாடுகள் முன்னெடுக்கப்பட்டுள்ளபோதிலும், போதைப்பொருள் பாவனை என்பது அதிகரித்து வருகின்ற நிலைமைகளே காணப்படுவதாக அன்றாடம் ஊடகங்களில் வெளிவருகின்ற செய்திகள் தெரிவிக்கின்றன.

ஆரம்பத்தில் நகரங்களிலும், பின்னர் நகரங்களை அண்டிய பகுதிகளிலும் வியாபித்திருந்த போதைப்பொருள் பாவனையானது, இன்று கிராம மட்டங்கள் தோறும் ஆக்கிரமித்து, எமது மக்களை ஆட்டிப்படைக்கின்ற மாபெரும் அழிவாகவே உருவெடுத்துள்ளது. குறிப்பாக, எமது மாணவர் சமூகத்தை இலக்கு வைத்துள்ள ஆபத்தாகவே இது உருவெடுத்துள்ளது.

இந்த நாட்டில் வடக்கு மாகாணம் போதைப்பொருட்களின் கடத்தல் செயற்பாடுகளுக்கு முக்கிய கேந்திரமாக மாறியிருக்கின்ற சூழ்நிலையில், அதன் பாவனையும் எமது பகுதிகளில் அதிகரித்து, பல்வேறு சமூகச் சீர்கேடுகளை தோற்றுவித்து வருவதை இங்கு நான் சுட்டிக்காட்ட வேண்டியுள்ளது. இத்தகைய போதைப்பொருள் கடத்தல் செயற்பாடுகள் கடந்த காலத்தில் யுத்தம் நிலவிய காலகட்டங்களில் இல்லாதிருந்தன. அதாவது கடற்றொழில் களில் தடைகள், கடற்படையினரது தீவிர ரோந்து சேவைகள் மற்றும் வடக்கிலிருந்து தென் பகுதிக்கான தரைப் போக்குவரத்து வசதியின்மை போன்ற பல்வேறு காரணங்களால் இந்தப் பிரச்சினை அப்போதிருக்கவில்லை.

இப்போது இத்தகைய போதைப்பொருள் கடத்தல் செயற்பாடுகள் காரணமாக எமது பகுதிகளில் அதன் பாவனை அதிகரித்து, பல்வேறு சமூகப் பாதிப்புகள் ஏற்பட்டு வருகின்றமை மட்டுமல்லாது, எமது கடற்றொழிலாளர்களுக்குத்

தங்களது தொழிற்புறங்களைச் சுதந்திரமாக மேற்கொள்ள முடியாத நிலைமையும் ஏற்பட்டுள்ளது என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில், கடற்றொழிலில் ஈடுபடுகின்றவர்கள் சந்தேகத்தின் பேரில் சோதனைகளுக்கு உள்ளாக்கப்படுகின்றமை, கைது செய்யப் படுகின்றமை போன்ற செயற்பாடுகளும் இடம்பெறுகின்றன.

அதேநேரம், மேற்படி போதைப்பொருள் கடத்தல் செயற்பாடுகளைக் காரணங்காட்டி, அவற்றைத் தடுக்கின்ற நடவடிக்கைகளை மேற்கொள்வதாகக் கூறப்பட்டு, கடற்படையினர் எமது கடற்றொழிலாளர்களது வாழ்வாதார கேந்திர முக்கியத்துவம்வாய்ந்த இடங்களைத் தம்வசப்படுத்திக் கொண்டுள்ளமையும், எமது கடற்றொழிலாளர்கள் தங்களது தொழிற்புறங்களை மேற்கொள்வதற்கு இயலாதுள்ளமைக்கு இன்னொரு காரணமாகும். இது போதைப்பொருள் கடத்தலைத் தடுப்பதற்கெனக் கூறப்பட்டாலும் வடக்கின் ஊடான போதைப்பொருள் கடத்தல் செயற்பாடுகள் எந்தளவிற்கு இதுவரையில் தடுக்கப்பட்டுள்ளன? என்ற கேள்வியே இன்று இந்த நாட்டில் எழுந்துள்ள பிரதான கேள்வியாக இருக்கின்றது.

இன்று இந்த நாட்டில் கிராம மட்டங்களிலிருந்து நகர மட்டங்கள் வரையில் போதைப்பொருள் பாவனை பெருமளவு அதிகரித்துள்ளதை நீங்கள் ஏற்றுக் கொள்கின்றீர்கள். நாளாந்தம் ஊடகங்களைப் பார்க்கின்றபோது, போதைப் பொருட்களுடன் கைது செய்யப்படுகின்ற சம்பவங்களைக் காணக்கூடியதாக இருக்கின்றது. அவற்றில் 99 சத வீதமான கைதுகள் நாட்டுக்குள்ளேயே இடம்பெற்றுள்ளதாகத் தெரிய வருகிறது. கடத்தப்படுகின்ற நிலையில் கடலில் வைத்துக் கைப்பற்றப்படுகின்ற சம்பவங்கள் இதுவரையில் எத்தனை நிகழ்ந்துள்ளனவென்ற கேள்வி இல்லாமல் இல்லை. கடந்த காலங்களில் கொள்கலன்களில் போதைப்பொருட்கள் இந்த நாட்டுக்குள் கொண்டு வரப்பட்டதாகவும், அவற்றைக் கைப்பற்றியதாகவும் செய்திகள் மிகவும் பரபரப்பாக வெளிவந்தன. அதன் பின்னர் என்னவாயிற்று? இன்றுவரையில் கடத்தியவர்கள் யாரென்று எந்தத் தகவலுமே இல்லாது போய்விட்டது.

2020 ஆம் ஆண்டில் போதைப் பொருளை ஒழிப்பதாகக் கூறிக்கொண்டு, புகையிலைச் செய்கையைத் தடை செய்வதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்டு வருகின்ற நிலையில், கேரளக் கஞ்சா இந்த நாட்டுக்குள் நாளாந்தம் மிக அதிகளவில் கடத்தப்பட்டுக் கொண்டிருக்கின்றது. 'போதை அற்ற நாடு' என்பது வெறும் பிரச்சாரங்களில் மட்டுமல்லாது, அதனை ஒழிக்கக்கூடிய ஏற்பாடுகள் வலுவுள்ளதாக மேற்கொள்ளப்படுதல் குறித்து அதிக அவதானம் செலுத்தப்படல் வேண்டும். இன்று இந்த நாட்டில் இவற்றை ஒழிக்கின்ற - கட்டுப்படுத்துகின்ற நிறுவனங்களில் கடமையாற்றுகின்றவர்கள் எந்தளவிற்கு அர்ப்பணிப்புடன் அத்துறையில் ஈடுபட்டுள்ளனரென்பதும் எமது மக்கள் மத்தியில் கேள்விக்குறியாகவே இருந்து வருகின்றது.

இதைவிட, தற்போது போதை மாத்திரைகளும் இந்த நாட்டுக்குள் அதிகளவிலான பாதிப்பை உண்டு பண்ணுகின்ற அளவிற்கு வியாபித்து வருவதாகவே தெரிய வருகின்றது. இந்த வகையில் சுமார் 15 க்கும் மேற்பட்ட போதை மாத்திரைகள் நாட்டுக்குள் புழக்கத்தில் இருப்பதாகவே கூறப்படுகின்றது.

இந்த நாட்டில் மதுப் பாவனையும் அதிகரித்தே காணப்படுகின்றது. இதற்குப் பிரதான காரணமாக கடந்த வரவு - செலவுத் திட்டத்தில் பியருக்கான விலை குறைப்பு சுட்டிக்காட்டப்படுகின்றது. சட்டவிரோத மதுப் பாவனையை

[ஒர் டிஸ்கஸ்டேஷனின் போது]

அல்லது உற்பத்தியைக் கட்டுப்படுத்துவது மற்றும் உல்லாசப் பிரயாணிகளின் வசதிகள் கருதி என மேற்படி பியர் விலைக் குறைப்பிற்கு பிரதான காரணங்களெனக் கூறப்பட்டன. இந்த நாட்டில் சட்டவிரோத மதுபான பாவனை தொடர்பிலோ அல்லது உற்பத்தி தொடர்பிலோ தேசிய மட்டத்திலான புள்ளி விபரங்கள் இல்லை என்றாலும், தொழில்நுட்ப ரீதியிலான துணைத் தேசிய ஆய்வுகளைப் பொறுத்தமட்டில் சட்டவிரோத மதுபான பாவனையில் ஈடுபடுவோர் இந்த நாட்டில் 10 சதவீதத்திற்கும் குறைவானவர்களென்றே கூறப்படுகின்றது. இந்த நாட்டில் சுமார் 40 சதவீதமானோர் மதுப் பாவனைக்கு உட்பட்டுள்ள நிலையில், அதில் 10 சதவீதத்திற்கும் குறைவான அதாவது 6 - 7 சதவீதமானோர் மட்டுமே சட்டவிரோத மதுப்பாவனைக்கு உட்பட்டுள்ள நிலையில், பியர் விலைக் குறைப்பானது சட்டவிரோத மதுப் பாவனையாளர்களை அதிகரிப்பது விடுபட எந்தவித அழுத்தங்களைக் கொடுக்கும் என்பது கேள்விக்குறியாகும்.

அதேநேரம், உல்லாசப் பயணிகளின் வசதியினைக் கருதி பியர் விலைக் குறைப்பு ஏற்படுத்தப்பட்டதெனில், உல்லாசப் பிரயாணிகளுக்கான சுற்றுலா மையங்களை அமைத்து, அதற்குள் விசேட ஏற்பாடாக மேற்படி விலைக் குறைப்பு ஏற்பாடுகளை மேற்கொள்ள வேண்டும். அதைவிடுத்து, உல்லாசப் பிரயாணிகளுக்கென்று கூறிக்கொண்டு, நாடாளாவி ரீதியில் அதற்கான விலையைக் குறைத்ததே இன்று நாட்டில் மதுபானப் பாவனை அதிகரிப்புக்குப் பிரதான காரணமாக இருக்கின்றதென்றே தெரியவருகின்றது.

ஒர் டிஸ்கஸ்டேஷனின் போது

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

Hon. Member, you have only two more minutes.

ஒர் டிஸ்கஸ்டேஷனின் போது

(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

பியருக்கு விதிக்கப்பட்டிருந்த வரியானது 50 சதவீதத்தினால் குறைக்கப்பட்டதன் காரணமாக 1995 ஆம் ஆண்டுக்குப் பின்னர் இந்த நாட்டில் மதுப் பாவனையானது அதிகரித்தே காணப்பட்டது. 2006ஆம் ஆண்டில் புகையிலை மற்றும் மதுசாரம் மீதான கொள்கை இந்த நாட்டில் நடைமுறைப்படுத்தப்பட்டதன் காரணமாக 2007ஆம் ஆண்டு முதல் இந்த நாட்டில் மதுபானப் பாவனையில் வீழ்ச்சி ஏற்பட்டிருந்தது. 2009ஆம் ஆண்டு யுத்தம் முடிவுக்குக் கொண்டுவரப்பட்டதன் பின்னர், மதுபான உற்பத்திகள் வடக்கு, கிழக்கு மாகாணங்களை நோக்கி மிக அதிகளவில் நகர்த்தப்பட்டதன் காரணமாக, 2010ஆம் ஆண்டு முதல் மீண்டும் இந்த நாட்டில் மதுபானப் பாவனையானது அதிகரிக்க ஆரம்பித்தது.

இன்று இந்த நாட்டில் பாடசாலை மாணவர்களை வெகுவாக இலக்கு வைத்துப் பல்வேறு வகையிலான போதைப்பொருட்கள் பாடசாலைகளை அண்டிய பகுதிகளிலேயே விற்பனை செய்யப்படும் செயற்பாடுகள் பெருகியுள்ளன. கடந்த வருடத்தில் போதைப் பொருள் கடத்தல் தொடர்பில் 29,790 பேர் கைது செய்யப்பட்டுள்ளனர் எனத் தெரிய வருகின்ற நிலையில், இவர்களில் 39 வீதமானவர்கள் 20 வயதினை அண்டியவர்களாகவே காணப்படுகின்றனர். 60 வீதமானவர்கள் 30 வயதினைத் தாண்டியவர்கள் எனத் தெரிய வருகின்றது.

பியரின் விலைக் குறைப்பானது இந்த நாட்டில் இளம் வயதினரிடையே குறிப்பாக, கல்வி கற்கின்ற தரப்பினரிடையே மதுப் பழக்கத்திற்கும் அதிகரித்த மதுபாவனைக்கும் வழிகாட்டியுள்ள நிலையில், இது செறிவு கூடிய மது வகைகளை நோக்கிய பயணத்திற்கும் உந்து சக்தியாக இருக்கின்றது. பியரின் விலையைக் குறைத்து, ஏனைய செறிவு கூடிய மது வகைகளின் விலை அதிகரிப்பானது, மதுப் பாவனையாளர்களைச் சட்டவிரோத மதுபானங்களை நோக்கி நகர்த்துவதாகவே இருக்கின்றது. இதனால், ஏற்கனவே 6 - 7 வீதமான அளவில் இருந்துள்ள சட்டவிரோத மதுபாவனையாளர்களது எண்ணிக்கை இன்னும் சில காலங்களில் அதிகரிக்கக்கூடிய வாய்ப்புகளும் இருக்கின்றன. தற்போதைய நிலையில், வடக்கு மாகாணத்தில் இத்தகைய சட்டவிரோத மது உற்பத்திகள் அதிகரித்து வருவதையும், இத்தகைய உற்பத்திச் செயற்பாடுகளில் பாடசாலைகளைவிட்டு இடைவிலகிய மாணவர்களை இணைத்துக் கொள்ளும் நடவடிக்கைகளையும் காணக் கூடியதாக இருக்கின்றது.

ஒர் டிஸ்கஸ்டேஷனின் போது

(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

Hon. Member, you have to conclude your speech now.

ஒர் டிஸ்கஸ்டேஷனின் போது

(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

Sir, please give me one more minute.

அதுமட்டுமல்லாது, கஞ்சா போன்ற போதைப் பொருட்களின் பாவனை அதிகரிப்பிற்கும் இது வழிவகுத்துள்ளது என்றே தெரிய வருகின்றது.

எனவே, இந்த நாட்டினைப் போதையற்ற நாடாக மாற்ற வேண்டுமெனில், இது தொடர்பிலான சட்டங்களை நடைமுறைப்படுத்துகின்ற நிறுவனங்கள் தொடர்பில் இறுக்கமான ஏற்பாடுகள் இருத்தல் அவசியமாகின்றது. வடக்கு மாகாணத்தில் கடந்த காலங்களில் போதைப்பொருள் கடத்தல் நடவடிக்கைகளைப் பெரும்பாலும் தடுப்பதற்கு ஏதுவாக இருந்த தமிழ்ப் பொலிஸ் அதிகாரிகள் உட்படப் பலர் இடமாற்றப்பட்டுள்ளதனால், இன்று வடக்கிலே போதைப்பொருள் கடத்தல் என்பது பாரியளவில் அதிகரித்துள்ளது.

இதேநேரம் பொலிஸ் துறையில் குற்றங்களுக்கு ஆட்படுகின்ற பொலிஸ் அதிகாரிகள் தண்டனைகள் என்ற பெயரில் வடக்கு மாகாணத்திற்கு மாற்றப்படுகின்ற நிலையில், அவர்களில் பெரும்பாலானவர்களும் மேற்படி குற்றங்களுக்குத் துணை போகின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. எனவே, பொலிஸ் சேவைகள் ஆணைக்குழு, பொலிஸ் மா அதிபர் இது தொடர்பில் கூடிய அவதானமெடுத்து, பொலிஸ் சேவையில் இருக்கின்ற நேர்மையான அதிகாரிகளை வடக்கு மாகாணத்திற்கு நியமித்து, மேற்படி போதைப்பொருள் கடத்தல் மற்றும் விற்பனைச் செயற்பாடுகள் உள்ளிட்ட சமூகவிரோதச் செயற்பாடுகளைக் கட்டுப்படுத்துவதற்கு உடனடியாக நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன்.

அதேநேரம் எமது கடற்றொழிலாளர்களது தொழில்முயற்சிகளுக்குப் பாதிப்பினை, சிரமங்களை ஏற்படுத்தாத வகையில்,

தற்போது வடக்கில் நிலைகொண்டுள்ள கடற்படையினரைப் பயன்படுத்திக் கடுமையான நடவடிக்கைகளை மேற்கொண்டு, இந்தப் போதைப்பொருள் கடத்தல்களை முறியடிக்க இந்த அரசு முன்வர வேண்டும் என்றும் வலியுறுத்தி விடைபெறுகின்றேன். நன்றி. வணக்கம்.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 11ක කාලයක් තිබෙනවා.

[අ.හා. 12.19]

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා නියෝජ්‍ය කථානායක ධුරයට පත් වීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මා ශ්‍රවණය කරමිනි. ඒ වාගේම අද දින සුරාබදු ආඥාපනත යටතේ ඉදිරිපත් කර තිබෙන නිවේදන තුනක් සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැනත් සතුටු වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමාගේ කථාවෙන් කොටසක් උපුටා ගනිමින් මා මගේ කථාව ආරම්භ කරනවා. ඒක තමයි විශේෂයෙන්ම නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් තිබෙන ගැටලුව. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වර්තමානයේ නීති විරෝධී මත්පැන් හැම තැනම, හැම අවස්ථාවකම ප්‍රචලිත වෙමින් පවතින බව අපි දකිනවා. දැන් මේවා සමාජය තුළ බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. සමහර දේශපාලනඥයන්ගේ සහයෝගයන් නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන කණ්ඩායම්වලට ලැබෙනවා. එහිදී පොලීසියටත් බලපෑම් ඇති වෙනවා. වැටලීම් කරලා, අත්අඩංගුවට ගැනීම කරලා නීතිමය කටයුතු කරන්න යද්දී පොලීසියත් යම් යම් අපහසුතාවන්ට පත් වෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේ ගරු මුදල් ඇමතිතුමා ඉන්නවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල නීති විරෝධී මත්පැන් වර්ධනය වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අපි එතුමාගේ අවධානයට යොමු කරවනවා. මොකද, ඒ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බහුතරයක් රජයේ දේශපාලනඥයන්ට සම්බන්ධ අයයි. මේක සමාජයට පිළිලයක්. ඒ නිසා වහාම අදාළ ආයතන දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නාය කියලා අපි ඉතාම ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පුවත්පත් වාර්තාවල අපි දකිනවා, අද වන විට රුපියලේ අගය තවදුරටත් කඩා වැටෙමින් ඇමෙරිකානු ඩොලරය සඳහා ගෙවන මුදල රුපියල් 159.88 දක්වා වැඩිවෙලා තිබෙන බව. ඉතිහාසයේ වැඩිම අගය. එතකොට මේ රටේ ආනයනයත් වැඩි වන අවස්ථාවක වර්තමානයේ පවතින ජීවන වියදම ඉහළ යාමත් සමඟ කිසිම විධියකට මේ රටේ බඩු මිල අඩුවෙයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. බඩු මිල අඩුවෙලාත් නැහැ. දෛනිකව පරිභෝජනයට අවශ්‍ය සෑම භාණ්ඩයකම මිල වැඩිවෙලා තිබෙනවා.

තමන්ට ලැබෙන පඩිය, තමන්ට ලැබෙන ආදායම තමන්ගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් ආකාරයට වියදම් කර ගන්න බැරිවෙලා තිබෙන අවස්ථාවක්, මෙය. ඒ කියන්නේ, රුපියලේ අගය කඩා වැටීම හරහා ඉතාම සොච්චම් මුදලක් තමයි ලැබෙන්නේ. මේ තිබෙන වාතාවරණය මත අනාගතයේදී මේ රටේ

ජීවන වියදම තවදුරටත් වැඩිවීම වර්තමාන රජයට කිසිසේත්ම පාලනය කර ගන්න බැරි වෙනවා. රටේ නිෂ්පාදනය අඩුවෙන්න එක පැත්තකින් නියඟය බලපෑවා.

ඊළඟට, පසුගිය දිනවල දිස්ත්‍රික්ක ගණනාවක ගං වතුර තත්ත්වයක් පැවතුණා. එතකොට නිෂ්පාදනය කඩා වැටෙනවා. "මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම්ද?" කියන ප්‍රශ්නය අපට රජයෙන් අහන්න සිදුවෙනවා. මොකද, ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ සේවයක් වර්තමාන රජයෙන් ඉටුවෙලා නැහැ. හැබැයි අපි දකිනවා රජයේ මැති ඇමතිවරු විවිධ කථා කියනවා, විවිධ පුරසාරම් ප්‍රකාශයට පත් කරනවා. නමුත් මහ පොළොවේ යථාර්ථය තමයි, අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න නොහැකි බව. අධික බදු බරක් තිබෙනවා. ගරු මුදල් ඇමතිතුමනි, මේ බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමකුත් කරන්න වෙයි. මොකද, ඒ සම්බන්ධයෙන් යම් අපැහැදිලිතාවක් තිබෙනවා. බදු අය කිරීමේ ක්‍රමය සරල කරන්න රජය උත්සාහ කළාට, අද බදු අය කිරීමේ ක්‍රමවේදය සංකීර්ණ වෙලා තිබෙනවාය කියලායි අපි විශ්වාස කරන්නේ. බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පුවත් පත්වල දැන්වීම් පළ කර තිබුණු බව අපි දැක්කා. බදු මුදල්වලින්ම එකතු කර ගත් මුදල්වලින් පුවත් පත් දැන්වීම් පළ කරනවා. හැබැයි, අද ජනතාවට ඒ කිසිම දෙයක පැහැදිලිතාවක් නැහැ. අවසානයේ ජනතාව කියන්නේ, "ජීවත් වෙන්න බැහැ. බඩු මිල වැඩියි." කියන එකයි.

මේ කාරණය කෙරෙහි මේ ගරු සභාවේ අවධානය යොමු කරවන්න මා කැමැතියි. පසුගිය දා ගාල්ලේ පැවති වැඩි මුළුකඩ මේ රටේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා හැටියට නෙවිල් ගුරුගේ මහත්මයා විසින් කරන ලද ප්‍රකාශයක් පුවත් පත්වල පළවෙලා තිබුණා. "අපේ රටේ දූෂණය ඉහළ ගිහින් තිබෙනවා. ඒ හේතුව මත ආයෝජකයන් මේ රටට පැමිණීම වැළැක්වෙනවා"යි කියලා ඔහු ප්‍රකාශ කර තිබුණා. මෙය බරපතළ ප්‍රකාශයක්. මොකද, ආණ්ඩුවේ දූෂණය වැඩි වෙනවාය කියන කාරණාව තමයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ සභාපතිවරයා ගාල්ලේ වැඩි මුළුකඩට ගිහින් කියන්නේ. එය එක්තරා පක්ෂයක් ඉලක්ක කරගෙනවත්, එක්තරා පුද්ගලයකු ඉලක්ක කරගෙනවත් කරපු ප්‍රකාශයක් නොවෙයි. හැබැයි සමස්තයක් වශයෙන් මේ රටේ වංචාව, දූෂණය, විශේෂයෙන්ම අල්ලස් ලබා ගැනීම ඉහළ යනවාය කියන කාරණය තමයි එතැනින් ලැබෙන පණිවුඩය වන්නේ. පසුගිය දවස් කිහිපය තුළ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ඒ වාගේම හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලස් ලබා ගන්න ගිහින් අහුවෙලා, අද ඒ පිළිබඳව නීතිය ඉදිරියේ කටයුතු කරමින් පවතින බව අපි දැක්කා. අපේ රටට ආයෝජන පැමිණෙයි කියලා අපි විශ්වාස කළත්, මේ කාරණාව මත කිසිම අවස්ථාවක අපේ රටට ආයෝජන පැමිණෙන්නේ නැහැ. එයට හේතුව මේකයි. අපේ රටේ අල්ලස් හා දූෂණය වැඩිවෙලාය, ඒ නිසා ආයෝජකයන්ට හිතකර පරිසරයක් අපේ රටේ නැහැයි කියලා මේ රටේ රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශයට පත් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වර්තමානයේ අපේ රටේ ණය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමතිතුමා ප්‍රකාශයක් කළා. අපේ රටේ ණය වැඩිවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි, ඒ සල්ලි අරගෙන මොනවාද කළේ කියන එක. වර්තමානයේ රුපියල් බිලියන 3,000කුත්, අය වැය ලේඛනයෙන් යෝජිත රුපියල් බිලියන 1,800කුත් අරගෙන වර්තමාන රජය, මේ ආණ්ඩුව අපේ රටට මොකක්ද කළේ? කිසිම දෙයක් කළේ නැහැ. මේ අවුරුදු තුනහමාරක කාලය තුළ කළේ, පැවති රජය විවේචනය කිරීම පමණයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුදල් ඇමතිතුමා ගොබෙල්ස් නායාය සම්බන්ධයෙන් කථා කළා. ජාත්‍යන්තර

[ගරු ශෙහාන් සේමසිංහ මහතා]

වශයෙන් සම්මානයක් ලබා දෙනවා නම්, අපේ රටේ ගොබෙල්ස් නායය සාර්ථකවම ක්‍රියාත්මක වුණු කාල වකවානුව සහ පුද්ගලයා හැටියට ඒ ගෞරවය හිමිවන්නේ මංගල සමරවීර මුදල් ඇමතිතුමාටයි. එතුමා තමයි, වර්තමාන අගමැතිතුමාට -රනිල්- බැහැයි කියලා ඒ කාලයේ එතුමාට seal එකක් ගැහුවේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන්වෙලා තිබුණු ඒවාත් ඊට පස්සේ බැරි වුණා. ඒ තරම් ශක්තිමත්ව අපේ රටේ ගොබෙල්ස් නායය ක්‍රියාත්මක කරන්න මංගල සමරවීර ඇමතිතුමා ඒ වගකීම භාර ගත්තා. ගොබෙල්ස් නායය හරහා වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙලා, ගොබෙල්ස් නායය හරහාම පවත්වාගෙන යෑමට උත්සාහ දැරීම තමයි, අපේ රටේ සියලු ආර්ථික දර්ශක කඩා වැටෙන්න හේතුව බවට පත්වෙලා තිබෙන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අපේ රටේ දුෂණය හා අල්ලස සම්බන්ධයෙන් කථා කළොත්, පළමුවන ස්ථානයට එන්නේ වර්තමාන අගමැතිතුමා විසින් කරපු, මෙහෙයවපු, එතුමාට චෝදනාව එල්ලවන පර්පෙටුවල් ට්‍රෙෂරිස් ආයතනය සමඟ කරපු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවයි.

මේ වංචාව කිසිසේත්ම අගමැතිතුමා ප්‍රමුඛ රජයට වහන්ත බැහැ. අගමැතිතුමා ඊයේ පිළිතුර ලබාදීමකදී මේ ගරු සභාව තුළදී ප්‍රකාශයට පත් කරනවා අපි දැක්කා, අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිතුමාගේ දින වර්ෂාව සම්බන්ධයෙනුත්. "අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ එක තැනක වැඩි කාලයක් ඉන්නේ නැහැ. ගෙවල් තැනින් තැනට මාරු කරනවා" කියලා එතුමා කිව්වා. මේ තරම් සම්බන්ධයක් තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මේ වංචාවේ ප්‍රධාන වූදිනයා හැටියට අද අපේ රටට ගෙනෙන්න බැරි ඇයි කියන කාරණය අපි අගමැතිතුමාගෙන් අහන්න කැමැතියි. මොකද, එතුමා එක්ක තිබෙන සම්බන්ධය කොච්චර ශක්තිමත්ද කිව්වොත් එතුමාගේ දෛනික දින වර්ෂාව ගැන පවා වර්තමාන අගමැතිතුමා දන්නවා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මොකද, මේ චෝදනාව ප්‍රධාන වශයෙන් එල්ල වෙන්නේ අගමැතිතුමාට. අගමැතිතුමා ප්‍රමුඛ රජය තමයි මහ බැංකුවේ මේ මුදල් අවභාවිතාවට සම්බන්ධ වුණේ. ඒ චෝදනාව එතුමාට එල්ල වෙලා තිබෙනවා. ඒ චෝදනාවෙන් එතුමාට නිදහස් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිතුමා ලංකාවට ගෙනැල්ලා, පරීක්ෂණවලට යොමු කරලා, ජනතාවට සත්‍ය සැපයිය යුතුයි. එය අගමැතිතුමා ප්‍රමුඛ රජයේ වගකීමක් හැටියට අපි දකිනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
කාදර් මස්තාන් මන්ත්‍රීතුමාගේ වේලාවෙන් අපට තව මිනිත්තු පහක් අමතරව ලබා දීලා තිබෙනවා කියලා දැනුම් දුන්නා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
අපට දැනුම් දීලා නැහැ.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
එතුමාගෙන් විනාඩි පහක් අපට ලබා දුන්නා.

ගරු කථානායකතුමනි, මා කිව්වේ මේ වගකීමෙන් අගමැතිතුමාට මිදෙන්න බැහැ, මේ වගකීමෙන් රජයට මිදෙන්න බැහැ කියන කාරණයයි. තමන්ගේ භොරකම වහ ගන්න තවත් අයට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ නැහැ; එය සදාචාරාත්මකත් නැහැ. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් වන ප්‍රධාන කණ්ඩායම කොහේද ඉන්නේ කියලා අගමැතිතුමා දන්නවා. ඉඳලා හිටලා ගමන් බිමන් යද්දි එතුමා හමු වෙනවා ඇති කියලා අගමැතිතුමා කරන ප්‍රකාශ තුළින් අපිට හිතෙනවා. වහාම ඒ සම්බන්ධයෙන් රටට හෙළි කිරීමක් කරන්න ඕනෑ කියලා අපි දැඩිව විශ්වාස කරනවා. ඒ මුදල්වලින් දැන් කරන දේවල් බලන්නකෝ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අද මන්ත්‍රීවරු හැටියට අපිට පාරේ බැහැලා යන්න බැහැ නේ. මහජන නියෝජිතයන්ට පාරේ බැහැලා යන්න බැහැ නේ. මොකද, අපි 225 දෙනාගෙන් ඕනෑම කෙනෙකු දැක්කාම ජනතාව කියන්නේ, "අභවලාත් අර කියන ලේඛනයේ ඇති" කියලායි. ඒක ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. ජනතාවට දේශපාලනඥයන් එපා වීම සාධාරණයි. මොකද, මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙකු කියනවා, "මෙපමණ මුදල් ලබා ගන්නා" කියලා. ඒ මුදල් ලබා ගන්නේ කාගෙන්ද? බරපතළම විධියට මේ රටේ ආර්ථිකය කඩා දැමීමේ මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවයි. මේ මහ බැංකු බැඳුම්කරයේ වංචාව සිදු නොවෙන්න අපේ රටට මෙව්වර ආර්ථික අවපාතයක් එන්නේ නැහැ; මෙව්වර ආර්ථික ගැටලු එන්නේ නැහැ. මේ බැඳුම්කරයම තමයි මේ රටේ ආර්ථිකය කඩා දැමීමේ. ඒ නිසා මේ අය දැන් මෙම මුදල් පාවිච්චි කරනවා, මහජන නියෝජිතයන්ගේ අතින් සිදු වෙව්ව භොරකම් ටික වහ ගන්න. කොයි වාගේ තැනකටද, අපේ රට මේ ගමන් කරන්නේ? කොයි වාගේ දිසාවකටද, අපේ රට මේ ගමන් කරන්නේ? මෑත කාලීන ඉතිහාසයේ ආසියාවේ සිදු වුණු බරපතළම වංචාව සම්බන්ධයෙන් අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අදටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙව්වර අපරාධයක් මේ රටට කරලා තිබියදී, මේ චෝදනාව එල්ල වන අය FCID එකට කැඳවලා, කී දවසක් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා තිබෙනවාද කියා මම අහන්න කැමතියි. නමුත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරලා නැහැ. පොලීසියට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නත් බැහැ. මොකද, FCID එකට ප්‍රශ්න කිරීමේ අයිතිය යන්නේ අගමැතිතුමා විසින් යවන පණිවුඩයක් මත පමණයි. ඒ නිසා ආණ්ඩුවට මේ අපරාධයන් ගැලවෙනවා බැහැ. මොන පුරසාරම් දෙඩුවත්, මොන තරම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගැහුවත් මේ කරපු අපරාධයන් කවදාවත් මේ ආණ්ඩුවට මිදෙන්න බැහැ කියන කාරණය අපි කියනවා.

රජයේ ආදායම වැඩි වෙලා කියලා ආණ්ඩුව ප්‍රකාශයට පත් කරනවා අපි දිගින් දිගටම දැක්කා. රජයේ ආදායම වැඩි වෙන්න ඕනෑ. එක පැත්තකින් රටේ ජාතික සම්පත් ටික විකුණනවා. අනික් පැත්තෙන් බදු බර වැඩි වෙනවා. 2014 අපේ ආණ්ඩුව බාර දුන්නා වාගේ දෙගුණයක් මේ රජය බදු අය කරනවා. ඒ නිසා වර්තමාන රජය විසින් වැඩියෙන් බදු අය කරන්නේ නැහැ කියන තර්කය කිසිම කෙනෙකුට කියන්න බැහැ. මේ ආණ්ඩුව දවසින් දවස තමන්ගේ අස්ථාවර ආණ්ඩුව රැක ගන්න සහ තමන්ගේ ආණ්ඩුවෙන් ගිලිහී යන මන්ත්‍රීවරුන් ටික රැක ගන්න අහිංසක ජනතාවට බදු ගහනවා. බදු ගහලා කරන්නේ රජය ස්ථාවරත්වයට පත් කිරීම පමණයි.

මේක රටකට ගැළපෙන ආණ්ඩුවක් නොවෙයි. අපේ ආණ්ඩුවට වඩා දැන් රුපියල් ට්‍රිලියනයක් වැඩිපුර බදු ගන්නවා. පසුගිය අවුරුද්ද වෙද්දී මේ ආණ්ඩුව රුපියල් බිලියන 1,650ක් බදු වශයෙන් ගෙන තිබෙනවා. ඒ තරම් අතිවිශාල බදු මුදල්

කන්දරාවක් ජනතාවගෙන් අරගෙන ජනතාවට දුන්නේ මොනවාද කියලා අපට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න වනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි මේ අවස්ථාවේ ඉල්ලීමකුත් කරනවා. ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවාම අගමැතිතුමා පිළිතුරු ලබා දුන් ආකාරය අපි දැක්කා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉතාම විනයානුකූලව, ඉතාම පැහැදිලිව, කිසිම කලබලයක් නැතුව, ඉතාම සංවර්ධන ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට පිළිතුරු ලබා දුන්නා. හැබැයි, ඒකාබද්ධ විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු ප්‍රශ්නයක් ඇහුවාම එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රශ්නයක් ඇහුවාම, එම ප්‍රශ්නය අහපු මන්ත්‍රීවරයාට සමච්චලයට ලක් කරනවා; අගමැතිවරයා හැටියට එතුමාගේ ඇති අභිමානය කෙලසා ගන්නා ආකාරයට හැසිරෙනවා. මම අහන්නේ, ජනතා විමුක්ති පෙරමුණට සලකන එක ක්‍රමයකුත්, ඒකාබද්ධ විපක්ෂයට සලකන තවත් ක්‍රමයකුත් මේ ආණ්ඩුවේ තිබෙන්නේ මොකද? විපක්ෂය නම් සියලුදෙනාටම එක හා සමානව පිළිතුරු ලබා දෙන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ. මොකද, අපි මේ ඉදිරිපත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ඒ නිසා මෙන්න මේ කාරණාව ගැන අපි හොඳ අවධානයෙන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණට වැඩි සැලකිලි ඇයි කියලා අපි දන්නවා. අඩුම ගානේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ අයිතියවත් ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නේ නැත්තේ ඇයි කියලා අපි දන්නවා. මොකද, මේ පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුවක්. මේක ජනතාව විසින් පත් කරපු පාර්ලිමේන්තුව නොවෙයි. ජනතාව පත් කරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමන්ට කැමැති කැමැති විධියට විකිණිවිච්ච පාර්ලිමේන්තුවක් බවට පත් වෙලා අස්ථාවර රජයක්, අස්ථාවර රටක් බිහි කරලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වාගේ අස්ථාවර පාර්ලිමේන්තුවක අපි මොන වාද විවාද කළත් එලක් වෙන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් ජපාභායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)
ගරු මන්ත්‍රීතුමනි, කථාව අවසාන කරන්න.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(*මාණ්ඩුමිත්‍ර ශෙහාන් සේමසිංහ*)
(The Hon. Shehan Semasinghe)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට තව තත්පර 30ක් දෙන්න.

අස්ථාවර පාර්ලිමේන්තුවක මේ වාගේ වාද විවාද කරලා තේරුමක් නැහැ. මේක විසුරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමේ අයිතිය අපි ජනතාවට ලබා දෙනවා.

අදත් ගරු මුදල් ඇමතිතුමා කිව්වා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් එක්ක විවාදයකට දින බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ගරු මංගල සමරවීර ඇමතිතුමනි, ඔබතුමා වෙනුවෙන් කවදාවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනයක් ලබා දෙන්නේ නැහැ. දිනයක් ලබා දිය යුතුවේ නැහැ. මහින්ද රාජපක්ෂයි, මංගල සමරවීරයි කියන්නේ, අහසට පොළොව වාගේ දෙදෙනෙක්! ඔබතුමා විවාද කරන්න දිනයක් බලාපොරොත්තුව වනවා නම්, ඔබතුමාට කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක විවාද කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම විවාදයකට එන්න වටින පුද්ගලයෙක් නොවෙයි ඔබතුමා. මොකද, ඔබතුමා නොහිටපු පක්ෂයක් නැහැ; ඔබතුමා නොහිටපු කණ්ඩායමක් නැහැ; ඔබතුමා කුමන්ත්‍රණ නොගහපු කෙනෙක් නැහැ. හැම නායකයෙකුටම විරුද්ධව කුමන්ත්‍රණ ගහපු, ලංකාවට ගොබෙල්ස් නායය ගෙනා පුද්ගලයා තමයි ඔබතුමා. [බාධා කිරීම්] මංගල සමරවීර ඇමතිතුමනි, ඔබතුමා කේන්ද්‍රී ගන්න එපා.

ඔබතුමාට අවමානයක් නොවෙයි කළේ. ඔබතුමා කියූ දේට පිළිතුරක් පමණයි අප ලබා දුන්නේ. මෙය ඔබතුමාට කළ අවමානයක් නොවෙයි. ඔබතුමා සතුටු වෙන්න. ලංකාවට ගොබෙල්ස් නායය ගෙනාවාට ජාත්‍යන්තර සම්මානය මේ වනකොටත් ඔබතුමාට හිමි වෙලා ඉවරයි කියන කාරණාව ප්‍රකාශ කරමින්, මට කාලය ලබා දීමගැන ගරු නියෝජ්‍ය කථානායකතුමාට ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වනවා. ස්තූතියි.

ගරු මංගල සමරවීර මහතා
(*මාණ්ඩුමිත්‍ර මංගල සමරවීර*)
(The Hon. Mangala Samaraweera)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් ජපාභායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)
ගරු මංගල සමරවීර ඇමතිතුමා.

ගරු මංගල සමරවීර මහතා
(*මාණ්ඩුමිත්‍ර මංගල සමරවීර*)
(The Hon. Mangala Samaraweera)

මම වර්තමාන මුදල් ඇමති හැටියට හිටපු මුදල් ඇමතිතුමාට අභියෝග කරනවා, ආර්ථිකය ගැන කථා කරන්න අපත් සමඟ සාකච්ඡාවකට එන්න කියලා. පැනලා යන්නට එපා. [බාධා කිරීම්] හයයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් ජපාභායකර් අචාර්කර්*)
(The Hon. Deputy Speaker)
මිළඟට, ගරු ජේ.සී. අලවතුටුල මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි පහයි.

[අ.හා.12.35]

ගරු ජේ. සී. අලවතුටුල මහතා
(*මාණ්ඩුමිත්‍ර ජේ.සී. අලවතුටුල*)
(The Hon. J.C. Alawathuwalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තූතියි. ඔබතුමා ඊයේ දිනයේ නියෝජ්‍ය කථානායකවරයා හැටියට වැඩ භාර ගන්නා. එම තනතුරට පත් වීම සම්බන්ධයෙන් ඔබතුමාට සුබ පතන අතර, ඒ කටයුත්ත සාර්ථකව ඉටු කරන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

සුරාබදු ආඥා පනත යටතේ අද ඉදිරිපත් කර ඇති නිවේදන සම්බන්ධයෙන් කථා කරන්නට පෙර අපේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා කථාව අවසන් කරපු තැනින් මගේ කථාව පටන් ගන්න මම කැමැතියි. එතුමා කිව්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විවාදයකට එන්න කියලා මංගල සමරවීර ඇමතිතුමා කිව්වාට එතුමා කවදාවත් එන්නේ නැහැ, දෙදෙනා අහසට පොළව වාගේ කියලා. ඒක ඇත්ත. මට මතකයි, 2005 ජනාධිපතිවරණය වෙලාවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට විවාදයකට එන්න කියපුවාම එතුමා ආවේ නැහැයි කියලා. ඒ "අහසට පොළව වාගේ" කියන කථාව ඇත්ත. මොකද, මංගල සමරවීර ඇමතිතුමා කවදාකවත් මේ රටේ ජනතා මුදල් මංකොල්ල කාපු පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා, ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ප්‍රකාශ කළේ සත්‍යය බව.

සුරාබදු ආඥා පනත ගැන කථා කරද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ, අපේ රටේ ජනතාව මත්පැන් භාවිතය අතින් ඉතාම ඉහළ තැනක සිටින බව.

[ගරු ජේ. සී. අලවතුම මහතා]

විශේෂයෙන්ම බෞද්ධ රටක් හැටියට, මේ රටේ මත්පැන් භාවිතය වැඩිවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් හැටියට අපි කවුරුත් සතුටු වෙන්නේ නැහැ. නමුත්, මම එක කාරණයක් මතක් කරන්න කැමැතියි. සුරාව පානය කරනවා වැඩියි කියලා ඒ සඳහා වන බදු වැඩි කිරීමෙන් පමණක් මේ සමාජය සුරාවෙන් තොර සමාජයක් කරන්න අපට හැකි වෙන්නේ නැහැ. ගරු මංගල සමරවීර අමාත්‍යතුමනි, එම නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. අපි විටින් විට කිහිප වතාවක් මත්පැන් සඳහා වන බදු වැඩි කරලා තිබෙනවා. ඒක අපේ සමාජයේ පහළ පන්තියේ, -එදිනෙදා වැඩ කරන කම්කරුවන්ගේ- ආර්ථිකයට බලපා තිබෙනවා. ගරු ඇමතිතුමනි, එම නිසා ඒ සම්බන්ධයෙන් අපි ඉතාම සාධාරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. මම මුලින් කිව්වා වාගේ මේ රටේ මත්පැන් පානය ඉහළ යනවාට අපි කැමැති වෙන්නේ නැහැ. නමුත්, අපි ඒ සඳහා වෙනත් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. රජයක් හැටියට අපි ඒ සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තිබෙනවා. සමාජයක් හැටියට ඒ සම්බන්ධයෙන්, ඒ වාගේම එහි තිබෙන ආදිතව සම්බන්ධයෙන් අපි දැනුවත් වෙන්න ඕනෑ. අපි විටින් විට, සෑම අය වැයකින්ම බදු ප්‍රමාණය ඉහළ දැමීම තුළින් අද සමාජය තුළ නීත්‍යානුකූල නොවන මත්පැන් භාවිතය වැඩිවෙලා තිබෙනවා; ඒ සඳහා ඉල්ලුමක් ඇතිවෙලා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම නීත්‍යානුකූල මත්පැන් පාවිච්චි කරන උදවියට අසාධාරණයක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න ඕනෑය කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වාගේම ඔබතුමා පසු ගිය අය වැය යෝජනා තුළ මත්පැන්වල සැර අනුව බදු අය කිරීමට ගත් නින්ද්‍රව ඉතාමත් වැදගත්. මොකද, සැර වැඩි වෙන්න, වැඩි වෙන්න තමයි සෞඛ්‍යමය ප්‍රශ්න ඇති වෙන්නේ. එම නිසා සැර අනුව බදු අය කිරීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ වාගේම සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මතක් කරන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ රට ඉදිරියට බලාපොරොත්තු ගණනාවක් තබාගෙන තිබෙන රටක්. එම නිසා අපි සංචාරකයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනවලට, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල්වලට, ඒ වාගේම සමාජශාලා වැනි ආයතනවලට මත්පැන් සම්බන්ධයෙන් දමා තිබෙන නීති හා රෙගුලාසි ලිහිල් කිරීමක් කරලා අපේ සංචාරක ව්‍යාපාරයට මේ අංශයෙන් සහයෝගයක් ලබා දෙන්න ඕනෑය කියන කාරණයන් මතක් කරනවා.

සුරා බදු සම්බන්ධයෙන් කථා කිරීමේදී මම මතක් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. ගරු ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා කිව්වා, -එතුමා දැන් සභාවෙන් එළියට ගිහිල්ලා -අපේ රජය බලයට පැමිණියාට පසු රජයේ බදු ආදායම වැඩි කරගෙන තිබෙනවා කියලා. ඇත්තටම අපි බදු ආදායම වැඩි කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සුරා බදු සම්බන්ධයෙන් ගත්තොත්, 2014දී -අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා- සුරා බදු එකතු කිරීමේ වර්ධනය සියයට 11ක් වියදියි තිබුණේ. නමුත්, 2015 වර්ෂයේදී අපි එය සියයට 50.3ක් දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය කාලයේ රේගුව හරහා එතනෝල් ගෙන්වීමේදී විශාල බදු වංචාවක් සිදු වුණා. එතනෝල් ව්‍යාපාරය තුළින් කිහිපදෙනෙකුට පමණක් හරි හම්බ කරගන්න දෙන්නේ නැතුව රජයේ ආදායමක් හැටියට ඒවායින් බදු අය කර ගැනීම නිසා තමයි අපට මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. රුපියල් බිලියනවලින් ගත්තොත් එය විශාල ප්‍රමාණයක්. මෙවැනි කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කළ නිසා තමයි එදා මත්පැන් සම්බන්ධයෙන් කටයුතු කළ කිහිපදෙනෙක් අතරට ගිය මුදල් රජයට අය කර ගැනීමේ අවස්ථාව උදා කරගන්න රජයක් හැටියට අපට පුළුවන් වුණේ.

සුරා බදු සම්බන්ධයෙන් කතා කිරීමේදී නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලීසිවලින් නඩු පැවරීමේදී සමහර ප්‍රදේශවල තිබෙන උසාවිවලින් යම් යම් බාධා ගණනාවක් ඇවිල්ලා තිබෙනවා. එය දිගින් දිගට සිදු වුණොත් ඉතාම අපහසු තත්ත්වයකට පත් වෙනවා. මොකද, පොලීසිය තමයි ආසන්නම ස්ථානය, ඒ වාගේම මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන ආයතනය. යම් කෙනෙකුට නඩු පැවරීම සඳහා පොලීසියට තිබෙන තරම් පහසුකම් සුරාබදු දෙපාර්තමේන්තුවට නැහැ. එම නිසා අපි පොලීසියට තිබෙන නීතිමය තත්ත්වය ඉවත් කරලා හෝ, පොලීසියට තිබෙන නඩු පැවරීමේ හැකියාව ලබා දෙන නීති සකස් කිරීමක් කරලා හෝ අපි ඒ කටයුත්ත කරන්න ඕනෑය කියන එක මම ඇමතිතුමාට මතක් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි කාන්තාවන් සම්බන්ධයෙන් නොයෙකුත් නීති රීති ඇති කරලා තිබෙනවා. අද ලෝකයේ තිබෙන නීති රීති අනුව, කාන්තාවන්ට අසාධාරණයක් වෙනවා නම්, කාන්තාවගේ රැකියාව අහිමි වෙනවා නම් ඒක අසාධාරණයි. මේ පිළිබඳවත් අපි කල්පනා කර බලන්න ඕනෑ. මොකද, අද කාන්තාවන් කියා විශේෂයක් නැහැ. පිරිමි සහ කාන්තා මේ සියලු දෙනාම ජීවත්වීම සඳහා අද රැකියා කරනවා. එසේ රැකියා කිරීමේදී යම් යම් ස්ථානවල, -විශේෂයෙන් හෝටල්වල රැකියා කිරීමේදී- අප ගෙනෙන නීති රීති අනුව ඒ අයට රැකියා අහිමි වනවා නම් ඒක විශාල අසාධාරණයක්. අපි එක පැත්තකින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරනවා. අනෙක් පැත්තෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි වෙන විටියට අපි කටයුතු කරනවා නම් එය ඉතාමත් අහිතකර තත්ත්වයක් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනෑ. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි මේ අවස්ථාවේදී කථා කරනවා. එවැනි නීතිරීති තුළින් කාන්තාවන්ගේ රැකියාවලට බලපෑමක් ඇති වෙනවා නම් ඒ පිළිබඳවත් අපේ කනගාටු ප්‍රකාශ කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු අගමැතිතුමා ප්‍රශ්නවලට පිළිතුරු දීම සම්බන්ධයෙන් ගරු සේමසිංහ මන්ත්‍රීතුමා කථා කළා. [බාධා කිරීමක්] අහගන්න. තනතුරු අවශ්‍ය නැහැ. අහගන්නකෝ. එතුමාගේ පිළිතුරු දීම සම්බන්ධයෙන් ඒ මන්ත්‍රීවරයා එක කාරණයක් විතරක් මතක් කළා. අගමැතිතුමා පැහැදිලිව පිළිතුරු දුන්නා. පසුගිය රජය කාලයේ උදයංග විරතංග මීගේ ගනුදෙනු සම්බන්ධයෙන් විශාල වංචාවක් කර අද හැංගිලා ඉන්නවා. ඒ ගැනත් කථා කරන්න. මොකද, එකක් ගැන විතරක් කථා කරන්නේ? ඒ විතරක් නොවෙයි, ඇමෙරිකාවේ තානාපතිවරයාට සිටි ජාලිය වික්‍රමසූරිය - තමුන්නාන්සේලාගේ රජයේ, තමුන්නාන්සේලාගේ නායකයින්ගේ ඥාතීන්- අද විදේශ රටවල සැඟවී සිටිනවා. මේ වාගේ ඒවා එකක් දෙකක් නොවෙයි තිබෙන්නේ. පසුගිය රජය කළත්, මේ රජය කළත් වැරද්ද නම් වැරද්ද මන්ත්‍රීතුමා. තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා එකක් ගැන විතරක් කථා කරන්නට එපා; මේ කාරණා සියල්ලම ගැන කථා කරන්නටය කියා මම කියනවා. පරණ හොරුද අලුත් හොරුද කියා නැහැ, අපේ රජය සියලුම හොරුන්ට අවශ්‍ය විටියට නීතිය ක්‍රියාත්මක කරන්න-

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
Order, please! What is your point of Order?

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම කියපු කාරණාව විකෘති කරලායි දැන් මේ නියෝජ්‍ය අමාත්‍යතුමා කථා කළේ. අගමැතිතුමා මේ සභාවට ආව නිසා වෙන්නට ඇති.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඒක point of Order එකක් නොවෙයි.

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම කිසිම විකෘති කිරීමක් කළේ නැහැ. එතුමා කියපු කාරණයයි කිව්වේ. මේ ගරු මන්ත්‍රීතුමා එක්කෙනෙක් ගැන විතරක් කථා කළා. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. පසුගිය කාලයේ ඒ හොරුන් හොරු; මේ හොරුන් හොරු. අලුත් හොරු, පරණ හොරු කියා වෙන් කරන්නට බැහැ. එම නිසා මම මන්ත්‍රීතුමාට කියනවා, ඔබතුමා තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට, කථා කරනවා නම් සියලුම හොරු ගැන කථා කරන්න කියා.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
Order, please! ඔබතුමාගේ point of Order එක මොකක්ද කියන්න.

ගරු ශෙහාන් සේමසිංහ මහතා
(மாண்புமிகு செஹான் சேமசிங்க)
(The Hon. Shehan Semasinghe)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම බාධා කිරීමක් නොවෙයි කරන්නේ. මම කියපු කාරණය විකෘති කරනවා නම් ඒ ගැන පැහැදිලි කිරීමේ අයිතියත් ඔබතුමා මට දෙන්නට ඕනැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඒක point of Order එකක් නොවෙයි. කථාව අවසාන කරන්න ගරු මන්ත්‍රීතුමා.

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
එතුමා කියපු දෙයමයි මම කිව්වේ. විකෘති කිරීමක් කළේ නැහැ. [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
නැහැ. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා එහෙම වෝදනා කරන්නට එපා. [බාධා කිරීමක්]

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
ගරු මන්ත්‍රීතුමනි, බොරු වෝදනා කරන්නට එපා. ළමයෙක් වාගේ හැසිරෙන්න එපා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, දැන් කථාව අවසාන කරන්න.

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම විකෘති කිරීමක් කළේ නැහැ. එක දෙයක් ගැන විතරයි කිව්වේ. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. [බාධා කිරීමක්] මන්ත්‍රීතුමාට පරණ හොරු, හොරු නොවෙයිද? ඒ හොරු, හොරු නොවෙයිද? [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
දැන් කථාව අවසාන කරන්න.

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
එතුමා එක්කෙනෙක් ගැන විතරයි කථා කළේ. අගමැතිතුමා ප්‍රශ්න තුනකට උත්තර දුන්නා. හොරු පරණ අයත් එකයි, අලුත් අයත් එකයි. හොරු නම් හොරු. මන්ත්‍රීතුමා එක්කෙනෙක් ගැන විතරයි කථා කළේ. [බාධා කිරීමක්]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමාට නියමිත කාලය අවසානයයි. කරුණාකර කථාව අවසාන කරන්න.

ගරු ජේ. සී. අලවතුචල මහතා
(மாண்புமிகு ஜே.சீ. அலவத்துவல)
(The Hon. J.C. Alawathuwala)
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි. මම කිව්වේ, හොරු පරණ අයත් එකයි, අලුත් අයත් එකයි කියන එකයි. එතුමා තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට හොරු නම් හොරු හැටියට කථා කරන්න කියන එකයි මම මතක් කළේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
රිලීභට ගරු දිලීප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යතුමා. ඔබතුමාට විනාඩි පහක් තිබෙනවා.

[අ.භා.12.45]

ගරු දිලීප් වෙදආරවිච් මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා) (மாண்புமிகு திணிப் வெதஆரச்சி - கடற்பொழில், நீரக வளமுல அபிவிருத்தி மற்றும் கிராமியப் பொருளாதார அலுவல்கள் இராஜாங்க அமைச்சர்) (The Hon. Dilip Wedaarachchi - State Minister of Fisheries and Aquatic Resources Development and Rural Economic Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නියෝජ්‍ය කථානායක ධුරයේ වැඩ භාර ගත් ඔබතුමාට මම ප්‍රථමයෙන් සුඛ පතනවා.

සුරාබදු ආඥාපනත යටතේ නිවේදන අනුමත කිරීමට ඉදිරිපත් කර ඇති අවස්ථාවේදී අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2017 වර්ෂයේ තංගල්ලේ seafood restaurant එකෙන් බියර් බෝතල් දෙකක් පිටට විකුණුවාය කියා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඇවිත් අත් අඩංගුවට අරගෙන රුපියල් දෙලක්ෂ පණස්තුන් දහස් පන්සියයක දඩයක් ගෙවන්න නියම කර තිබුණා. මෙවැනි දඩ මුදලක් නියම කිරීම ගැන මම ඒ අයත් එක්ක ඇවිත් ගරු ඇමතිතුමාට කරුණු ඉදිරිපත් කළාම, එතුමා කිව්වා, "මේක කමිටුවෙන් ගත් තීරණයක්" කියා.

ගරු ඇමතිතුමනි, සංචාරක ව්‍යාපාරය කියන්නේ අපේ රටට විශාල ආර්ථික උත්පාදනයක් ඇති කරන අංශයක්. දකුණේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් තිබෙන මේ මොහොතේ අපේ ගරු අගමැතිතුමා දකුණේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන කුඩා ව්‍යාපාරිකයා නැංවීම සඳහා "Homestay" වැඩසටහන යටතේ විශාල වැඩ පිළිවෙළක් කරගෙන යනවා. මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න නම්, විශාල වශයෙන් දඩ මුදල් අය කරන්න ගෙන ඇති තීරණ සංශෝධනය කරන්න ඕනෑ. ගරු ඇමතිතුමාගෙන් මම මීට පෙර ඉල්ලීමක් කළා, මේ නියම කර තිබෙන දඩ මුදල අඩු කරන්න කියලා. ඔබතුමා කිව්වා, ඒක කමිටුවේ තීරණයක්, නිලධාරීන් ගන්න තීරණයක් කියලා. අපේ ඉල්ලීම කමිටුවට ඉදිරිපත් කළාට පස්සේ, යම් මුදලක් අඩු කරලා දඩ මුදල වාරික වශයෙන් ගෙවීමේ පහසුකම සලසා දුන්නා. ගරු ඇමතිතුමනි, නිලධාරීන් ගන්න තීරණ ගැන ඔබතුමා සොයා බලන්න. රටේ ජනතාවට, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය ව්‍යාපාරිකයන්ට මේක විශාල ප්‍රශ්නයක්. මේ ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයෙක් බියර් බෝතල් දෙකක් පිටට විකිණුවා කියලා රුපියල් දෙලක්ෂ පණස්තුන්දහසකට වැඩි මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබෙනවා. ඒ නිසා මේ නීති සංශෝධනය කරලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඔබතුමාගේ අත හිත දෙන්න කියා මා ඉල්ලීමක් කරනවා.

පසු ගිය දවස්වල රැකව, රුක්මන් කියන පුද්ගලයාගේ restaurant එකට බියර් අල්ලන්න පැනලා තවත් ප්‍රශ්නයක් ඇති වුණා. කොහෙන්ද පැනලා තිබෙන්නේ? කොළඹ ජනාධිපති විමර්ශන ඒකකයෙන්. පෙත්සමක් ලැබුණු නිසා බියර් අල්ලන්න කියලා කොළඹින් උපදෙස් දීලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කියන්නේ සංචාරක කලාපයක්. මේ ප්‍රදේශවල මත්පැන් අල්ලන්න හිටපු ගමන් පොලීසියෙන් එනවා; සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එනවා; ගාල්ලේ කඩා පනින හමුදාවෙන් එනවා; තවත් වැටලීම් අංශවලින් එනවා. මේ විධියට මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද? ගරු ඇමතිතුමනි, බන්දුල රත්නායක කියන restaurant අයිතිකාරයාත් අසරණ තත්වයට පත් වෙලායි ඉන්නේ. ඔහුට නියම කළ රුපියල් දෙලක්ෂ පණස්තුන්දහසක දඩ මුදල වාරික වශයෙන් ගෙවන්න ඔබතුමා කටයුතු කරලා දුන්නා. දකුණේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්

කරන වැටලීම්වලට, කොළඹින් කරන වැටලීම්වලට, ගාල්ලෙන් කරන වැටලීම්වලට, හම්බන්තොටින් කරන වැටලීම්වලට, තංගල්ලෙන් කරන වැටලීම්වලට -මේ ඔක්කෝටම- දඩ මුදලක් ගෙවන්න වෙනවා. ඒ දඩ සඳහා විශාල මුදලක් ගෙවන්න වෙනවා. මේක හරි අසාධාරණයි. මේක සංචාරක ව්‍යාපාරයේ දියුණුවට රුකුලක් වන්නේ නැති නිසා ඔබතුමා මේ ගැන කටා කරලා තීරණයක් ගන්න කියලා මා ඉල්ලීමක් කරනවා.

රීළඟට, ගරු ඇමතිතුමනි, මත්පැන් මිල වැඩි කිරීමේදී, රට බිම්වල මිල වැඩි කළත් ඒවා බොන්නේ මේ රටේ ඉන්න සුපිරි පැළැන්තියේ ජනතාව පමණයි. මධ්‍යම පන්තියේ ජනතාවටත් ඒ හා සමාන බිම් වර්ග තිබෙනවා. නමුත්, රට වටේ ධීවර කර්මාන්තයේ යෙදෙන, මුහුදේ රළ සමඟ බැට කන ධීවරයා, වතුකරයේ සිතලේ තේ දළ නෙළන කම්කරුවා, වැඩ කරන කම්කරුවා ඇතුළු සියලු ජනතාව තමන්ගේ වෙහෙස මහන්සිය නිවා ගන්න පාවිච්චි කරන්නේ ගල් අරක්කු. ඒ නිසා, රට බිම්වල මිල වැඩි කරලා රටේ පහළ මට්ටමේ ජනතාව පරිහරණය කරන ගල් අරක්කු බෝතලයේ මිල අඩු කරලා ඒ ජනතාවට ඒ සහනය ලබා දෙන්න කියලා මා ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்) (The Hon. Deputy Speaker) ගරු රාජ්‍ය ඇමතිතුමනි, ඔබතුමාට තව විනාඩියක කාලයක් පමණයි තිබෙන්නේ.

ගරු දිලීප් වෙදආරවිච් මහතා (மாண்புமிகு திணிப் வெதஆரச்சி) (The Hon. Dilip Wedaarachchi) හොඳයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. සමස්ත ධීවර, ගොවි, කම්කරු ජනතාව වෙනුවෙන් මා ඒ ඉල්ලීම කරන අතරේ, මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ගරු ඇමතිතුමාට ශක්තිය, ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்) (The Hon. Deputy Speaker) ගරු කංචන විජේසේකර මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 11ක කාලයක් තිබෙනවා.

[අ.භා.12.50]

ගරු කංචන විජේසේකර මහතා (மாண்புமிகு கஞ்சன விஜேசேகர) (The Hon. Kanchana Wijesekera) ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කේ. කාදර් මස්නාන් මන්ත්‍රීතුමාගේ කාලයෙන්-

ගරු නියෝජ්‍ය කථානායකතුමා (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்) (The Hon. Deputy Speaker) ගරු මන්ත්‍රීතුමනි, අද වැඩ කටයුතු පමා වෙලා පටන් ගත් නිසා අපට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු කංචන විජේසේකර මහතා (மாண்புமிகு கஞ்சன விஜேசேகர) (The Hon. Kanchana Wijesekera) එතුමාගේ විනාඩි 15න්, විනාඩි 07ක් ගරු ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමාට දුන්නා. විනාඩි 08ක් මට ගන්න කිව්වා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
 (மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
 (The Hon. Deputy Speaker)
 අපට අද කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.

ගරු කංචන විජේසේකර මහතා
 (மாண்புமிகு கஞ்சன விஜேசேகர)
 (The Hon. Kanchana Wijesekera)
 ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමාගේ වේලාවෙන් විනාඩි තුනක්, හතරක් හෝ මට දෙන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන කිහිපයක් සභාවට ඉදිරිපත් වෙලා තිබෙන මේ අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.

විශේෂයෙන් අපේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු මංගල සමරවීර මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලයක මේ කරුණු කාරණා පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව කටයුතු කරයි කියලා මා හිතනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සති කිහිපයකට පෙර මාතර දිස්ත්‍රික්කයේ මිරිස්ස වෙරළ කලාපය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රචාරය වූ ප්‍රචාරක ගණනාවක් අපි මාධ්‍ය තුළින් දැක්කා.

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, ඒ වාගේම අනවසරයෙන් පවත්වාගෙන යන, සුරා බදු බලපත්‍ර නොමැති ආයතන ගණනාවක් ඉවත් කිරීම සඳහා රජය විසින් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ආකාරය මාධ්‍ය තුළින් වාර්තා කරනවා අපි දැක්කා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මීට සති 3කට කලින් වෙරළ සංරක්ෂණ සභා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ගත් නියෝගයක් -නින්දුවක්- අනුව, මිරිස්ස වෙරළේ තිබුණු අවුරුදු ගණනාවක් තිස්සේ කර ගෙන ගිය ආපනශාලා, අවුරුදු ගණනාවක් තිස්සේ සංචාරක කර්මාන්තයේ යෙදුණු බොහෝ ආයතන එක දවසින් ඉවත් කරලා තිබෙනවා. ඒ අනුව අද වනකොට මිරිස්ස වෙරළ කලාපයම සුනු විසුනු කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ සංචාරක කර්මාන්තයට දැවැන්ත ශක්තියක් වූණේ මිරිස්ස වැනි සංචාරක කලාපයි. යුද්ධය පැවැති සමයේ මේ රටේ ආදායම් මාර්ග අඩු වෙලා යන කාලයක මිරිස්ස, හික්කඩුව, උණුවටුන, තංගල්ල, පාසිකුඩා, ආරුගමබේ, කල්පිටිය වැනි වෙරළ කලාප තුළ ජීවත් වුණු දේශීය කර්මාන්තකරුවන් ඒ කර්මාන්ත ගොඩ නගා ගෙන ඒ තුළින් විශාල ශක්තියක් මේ රටේ ජාතික ආදායමට ලබා දුන්නා. මේ බොහෝ ආයතනවලට ගැටලු පැන නැඟුණු විවිධ අවස්ථා තිබෙනවා. අපට මතකයි, අපේ රජය පැවැති කාලයේත් වෙරළ සංරක්ෂණ සභා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා, එම ඉදිකිරීම් නීති විරෝධීය කියන මතය උඩ ඒවා ඉවත් කළ යුතුය කියලා, ගොඩනැගිලි ගණනාවක් ලකුණු කර තිබුණු බව. නමුත්, අපට එදා ඒ කටයුත්තට මැදිහත් වන්න පුළුවන් වුණා. එවකට හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ ගැන දැනුවත් කරලා, ඒ දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය සහනත්, එම ගොඩනැගිලි ඉවත් කර ගැනීමට සහන කාලයකුත් ලබා දීලා, සංචාරක කර්මාන්තයට බලනොපාන විධියට නිසි ආකාරයකට ඒ කටයුත්ත කරන්න අපට පුළුවන්කම ලැබුණා. නමුත්, මීට සති තුනකට පෙර මිරිස්ස වෙරළ කලාපයේ ගොඩනැගිලි 23ක් පැය 6ක කාලයක් තුළ සුනු විසුනු කර දමා මිරිස්ස කලාපයෙන් සංචාරක කර්මාන්තය අවුරුදු 3කට ඇත් කර තිබෙනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අද මේ මුළු මිරිස්ස කලාපයම දිස්වන්නේ සුනාමියෙන් පසුව දිස් වූ ආකාරයට. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ කලාපයේ තිබෙන බොහෝ ස්ථාන නීති

විරෝධීය කියලා කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයෙන් වැරදි මතයක් දුන්නා, අනවසර ඉඩම්වල එහෙම නැත්නම් රජයේ ඉඩම්වල ඉදිකර තිබෙන ගොඩනැගිලි තමයි මේ ඉවත් කරන්නේ කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ඉවත් කරපු ගොඩනැගිලි 23ම රජයේ ඉඩම්වල තිබෙන ගොඩනැගිලි නොවෙයි, ඒවා ඔප්පු තිබෙන පෞද්ගලික ඉඩම්වල තිබෙන ගොඩනැගිලි. ඒ වාගේම ඒ ගොඩනැගිලි 23ත්, 20කට අවශ්‍ය ව්‍යාපාර ලියා පදිංචිය, ප්‍රාදේශීය සභාවෙන් අවශ්‍ය බලපත්‍රය ආදී මේ සියල්ල ලබා ගෙන තමයි පසුගිය අවුරුදු 20ක කාලය තුළ සංචාරක කර්මාන්තයේ යෙදෙමින් ඔවුන් මේ කටයුතු කරලා තිබුණේ. නමුත්, සුරා බදු බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් විවිධ අවශ්‍යතා සපුරන්න ඕනෑය කියලා අපි දන්නවා. මේ සියලු කාර්යයන් කරගන්න One Stop Shop එකට එන්න කියනවා. නමුත් One Stop Shop එකට ගියාට පස්සේ එතැනදී full stop එක තියන්න සිද්ධ වෙලා තිබෙනවා. One Stop Shop එකට යනවා නම්, ඒ සියලු කාරණා සපුරා ගන්න අවුරුදු 20ක්වත් බලාගෙන ඉන්න වෙනවා. වෙරළ සංරක්ෂණ සභා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විරුද්ධ වනවා නම්, ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දුන්නත් ඒ කටයුතු කර ගන්න බැරි වෙනවා. අදාළ සංචාරක ආයතනවල අනුමැතිය ලබා දුන්නත්, සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දුන්නත් ඒ කටයුත්ත කර ගැනීමට නොහැකිවනවා. එක ආයතනයක තිබෙන ගැටලුවක් නිසා, එක ආයතනයක තිබෙන කඩ ඇදීලක් නිසා සමහර වෙලාවට මුළු සංචාරක ව්‍යාපාරයම කඩා වැටෙන අවස්ථා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට මුදල් ඇමතිතුමාගෙන් මා ඉල්ලීමක් කරනවා, මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ සිදු වූ අසාධාරණය නිවැරදි කරන්නත්, ඒ අසාධාරණය සිද්ධ වන උණුවටුන, තංගල්ල, ගල්කිස්ස වැනි වෙරළ තීරවලත් අයටත් අසාධාරණයක් නොවන අන්දමින් ඒ කටයුතු නිවැරදි ආකාරයෙන් කරන්න කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට කථා කරන්න වැඩි වෙලාවක් නැහැ. මුදල් ඇමතිතුමා උදේ සිට අවස්ථා ගණනාවකදී අපේ රජයෙන් සිදු වූ අඩු පාඩුකම් පිළිබඳව කථා කළා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ රජය දුන් මුදලට වඩා අඩු මුදලකට තමයි මේ ආණ්ඩුව ජනතාවට ඉන්ධන ලබා දෙන්නේ කියලා වෙළෙඳ දැන්වීමක් දමා තිබෙනවා අපි දැක්කා. ඉන්ධන මිල සම්බන්ධයෙන් මා ළඟ ලේඛනයක් තිබෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තු පුස්තකාලයේ පර්යේෂණ අංශයෙන් ලබා ගත් ඉන්ධන මිල සම්බන්ධයෙන් දත්ත ඇතුළත් එම ලේඛනය මේ අවස්ථාවේදී මා සභාගත* කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2014 අවුරුද්දේ ජනවාරි මාසයේ බොර තෙල් බැරලයකට අපේ ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් 94.62ක මුදලක් ගෙව්වා. පෙබරවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 100.82ක මුදලක් ගෙව්වා. මාර්තු මාසයේ ඇමෙරිකානු ඩොලර් 100.8ක මුදලක් ගෙව්වා. අපේ ආණ්ඩුවේ අවසාන කාලයේ ඔක්තෝබර් මාසය වනකොට ඇමෙරිකානු ඩොලර් 84.4ක මුදලක් අපි බොර තෙල් බැරලයක් වෙනුවෙන් ගෙව්වා. නමුත්, අද දවස වනකොටත් මේ ආණ්ඩුවට බොර තෙල් බැරලයක් වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 70කට අඩු මුදලක් බව අපි මේ වෙලාවේ මතක් කරනවා. 2014 ඔක්තෝබර් මාසයේ ඇමෙරිකානු ඩොලර් 84.4ට තිබුණු බොර තෙල් බැරලයක මිල 2015 ජනවාරි මාසය වනකොට

* පුස්තකාලයේ තබා ඇත.
 * நூலிணையத்தி்ல் வைக்கப்பட்டிருள்ளது.
 * Placed in the Library.

[ගරු කංචන විජේසේකර මහතා]

ඇමෙරිකානු ඩොලර් 47.22කට අඩු වුණේ, මේ ආණ්ඩුව පාලනය කරන කාලයේදීයි. එම නිසා මේ ආණ්ඩුවට වාසියක් ලැබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඩොලර් 100ට එහා ගිහිල්ලා තිබුණු බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකන් ඩොලර් 47ට අඩුවීම නිසා, මේ ආණ්ඩුවට අවුරුදු 3කදී ඩොලර් බිලියන 5ක ඉතිරියක් කරන්න පුළුවන්කම ලැබුණා. මේ වෙලාවේ මුදල් රාජ්‍ය ඇමතිතුමා සභාවේ ඉන්නවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේ බොරතෙල් බැරලයක මිල, මේ ආණ්ඩුව කාලයේ බොරතෙල් බැරලයක මිල, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඩීසල් මිල, පෙට්‍රල් මිල, මේ ආණ්ඩුවේ ඩීසල් මිල, පෙට්‍රල් මිල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැන්වීමක් දාලා තිබෙනවා අපි දැක්කා. ගරු අමාත්‍යතුමනි, මෙහි නිවැරදි කිරීමක් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. 2014 දෙසැම්බර් මාසය මැතිවරණ මාසයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති එම දෙසැම්බර් මාසයෙන් බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකන් ඩොලර් 59.29යි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති එම වසරේ ඔක්තෝබර් ඔක්තෝබර් මාසයේ බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකන් ඩොලර් 84.40ක් වුණා. ඔබතුමන්ලා ආණ්ඩුව භාර ගන්නට පසුව ජනවාරි මාසයේ තමයි තෙල් බැරල් එකක මිල ඇමෙරිකන් ඩොලර් 47.22ට අඩු වුණේ. ඒ නිසා මුදල් අමාත්‍යාංශය විසින් එම නිවැරදි කිරීම කළ යුතුයි.

ගරු මංගල සමරවීර ඇමතිතුමා ගොබෙල්ස් න්‍යාය ගැන කථා කළා. ගොබෙල්ස් න්‍යායද මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ කියලා මට හිතෙනවා. මුදල් අමාත්‍යාංශය දැන්වීම්වලට විශාල මුදලක් යට කරලා, ජනතාවට වැරදි අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා. අද මතයක් නිර්මාණය කරන්න හදනවා, 2014 වසරේ පැවැති ආණ්ඩුව තිබුණේ මීටත් වඩා අවදානම් තත්ත්වයක කියලා

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2017 වසරේ මුදල් වාර්තාව අපට ලැබිලා තිබෙනවා. එම මුදල් වාර්තාවේ පැහැදිලිව තිබෙනවා, -

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(*මාණ්ඩුමිත්‍ර විජේපාල හෙට්ටිආරච්චි*)
(The Hon. Wijepala Hettiarachchi)
Sir, I rise to a point of Order.

ගරු කංචන විජේසේකර මහතා
(*මාණ්ඩුමිත්‍ර කණ්ණ විජේසේකර*)
(The Hon. Kanchana Wijesekera)

ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මට බාධා කරන්න එපා. මගේ කථාව අවසන් වුණාට පසුව ඕනෑ තරම් කථා කරන්න. මම ඔබතුමාට මොනවත් කිව්වේ නැහැ නේ. ඔබතුමා වාඩිවෙලා කථාව අහගෙන ඉන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් පාඨානායකර් අචාර්චන්*)
(The Hon. Deputy Speaker)

ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ point of Order එක මොකක්ද?

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(*මාණ්ඩුමිත්‍ර විජේපාල හෙට්ටිආරච්චි*)
(The Hon. Wijepala Hettiarachchi)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමා මේ පාර්ලිමේන්තුවේ දී කියනවා -

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් පාඨානායකර් අචාර්චන්*)
(The Hon. Deputy Speaker)
Order, please! ඒක point of Order එකක් නොවෙයි.

ගරු කංචන විජේසේකර මහතා
(*මාණ්ඩුමිත්‍ර කණ්ණ විජේසේකර*)
(The Hon. Kanchana Wijesekera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මහ බැංකු වාර්තාවේ සංඛ්‍යා ලේඛන බැලුවාම, 2014 අවුරුද්දේ තත්ත්වයත්, 2017 අවුරුද්දේ තත්ත්වයත් පිළිබඳව ඕනෑම කෙනෙකුට තේරෙනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ ඉතිහාසයේ නිදහසින් පසුව, 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර ගන්න අවස්ථාව වෙනකන් මේ රටේ ණය බර රුපියල් බිලියන 2,222යි. ඒ රුපියල් බිලියන 2,222 ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාර දෙනකොට මේ රටේ සමස්ත ණය බර තිබුණේ රුපියල් බිලියන 7,391යි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය අවුරුදු 3ක කාලය ගත්තාම, එම රුපියල් බිලියන 7,391ක ණය ප්‍රමාණය මේ වසරේ ජනවාරි මාසය වන විට රුපියල් බිලියන 10,400ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 9ක කාලයක් තුළ ලබා ගත් ණය මුදල මෙන් සියයට 35ක මුදලක් මේ අවුරුදු තුන තුළ මේ යහ පාලන ආණ්ඩුව අරගෙන තිබෙනවා. අපි නොවෙයි ඒක කියන්නේ, ඔබතුමන්ලාගේ මේ සංඛ්‍යා ලේඛන. ඔබතුමන්ලාගේම සංඛ්‍යා ලේඛනවලින් ඔබතුමන්ලාට එය බලා ගන්න පුළුවන්. මේක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසත් කියන්න පුළුවන්. ඔබතුමන්ලාට කියවලා බලන්න පුළුවන්. ඔබතුමන්ලාට අද කටක් ඇරලා කියන්න පුළුවන්කමක් නැහැ, මේ රටේ ණය බර අඩු වෙලා තිබෙනවා; බඩු බර අඩු වෙලා තිබෙනවා කියලා. ඔබතුමන්ලා පුළුවන් නම් ගමේ ගිහිල්ලා ඒක කියන්න. එහෙම කරන්න පුළුවන්ද කියලා මා අභියෝග කරනවා. ඔබතුමන්ලාට අද ගමේ පාරක් ගානේ යන්න බැහැ. [බාධා කිරීමක්] ඔබතුමා එළියට ඇවිල්ලා අපට කියන දේවල් අපි දන්නවා. ඔබතුමා, නියෝජ්‍ය කථානායකවරයා තෝරන ඡන්දය වෙලාවෙන් මහගරිමින් සිටිය බව අපි දන්නවා. ඔබතුමා එළියට ඇවිල්ලා කිව්වා, - [බාධා කිරීමක්] මම දන්නවා, ඔබතුමාගේ ආර්ථිකය ශක්තිමත් වෙලා ඇති. මහා විශාල ගොඩනැගිලි ගහලා ඇති. [බාධා කිරීමක්] මම දන්නවා, එහෙම වෙලා ඇති. නමුත්, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවන ක්‍රියාදාමයක් ඔබතුමා කරලා නැතිව ඇති. ඔබතුමන්ලා මොන ආකාරයෙන් කිව්වාත්, ඔබතුමන්ලා මොන සංඛ්‍යා ලේඛනවලින් කිව්වත්, අද මහ බැංකු වාර්තාවලින් ඔප්පු වෙනවා-

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(*මාණ්ඩුමිත්‍ර විජේපාල හෙට්ටිආරච්චි*)
(The Hon. Wijepala Hettiarachchi)
ගරු කථානායකතුමනි, මෙතුමා මගේ නම කිව්වා.

ගරු කංචන විජේසේකර මහතා
(*මාණ්ඩුමිත්‍ර කණ්ණ විජේසේකර*)
(The Hon. Kanchana Wijesekera)
මම කාගේවත් නමක් කිව්වේ නැහැ ගරු කථානායකතුමනි.

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(*මාණ්ඩුමිත්‍ර විජේපාල හෙට්ටිආරච්චි*)
(The Hon. Wijepala Hettiarachchi)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*මාණ්ඩුමිත්‍ර පිරාතිස් පාඨානායකර් අචාර්චන්*)
(The Hon. Deputy Speaker)
ඔබතුමාගේ point of Order එක මොකක්ද?

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(**மாண்புமிகு விஜேபால் ஹெட்டிஆரச்சி**)
(**The Hon. Wijepala Hettiarachchi**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමා ඉතාමත් පටිපලේ බොරුවක් කිව්වා. මේ කියන සංඛ්‍යා ලේඛන පවා පටිපලේ බොරු.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා, ඒක point of Order එකක් නොවෙයි. ගරු කංචන විජේසේකර මන්ත්‍රීතුමා කථා කරන්න.

ගරු කංචන විජේසේකර මහතා
(**மாண்புமிகு கஞ்சன விஜேசேகர**)
(**The Hon. Kanchana Wijesekera**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මේ රටේ ආර්ථික දර්ශක ගන්නාම 2014 අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය සියයට 7.4ට තිබුණා. අද වන විට ආර්ථික වර්ධන වේගය සියයට 3.4ට අඩු වෙලා තිබෙනවා. උද්ධමනය සියයට 3.35 ඉඳලා සියයට 8න් එහාට වර්ධනය වෙලා තිබෙනවා. මොන සංඛ්‍යා ලේඛන ගන්නත් අද ඇමෙරිකානු ඩොලර් එක- මේ ආණ්ඩුව මොකක්ද කිව්වේ? මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට කිව්වා, "ජාත්‍යන්තර සම්බන්ධකම් තිබෙනවා, ඩොලර් එක මිල ස්ථාවර වෙනවා, රුපියල ස්ථාවර බවට පත් කරනවා" කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2015 ජනවාරි මාසයේ 8 වැනිදා වනකොට ඇමෙරිකානු ඩොලර් එකක මිල රුපියල් 133ටයි තිබුණේ. අද, ඇමෙරිකානු ඩොලර් එකක මිල රුපියල් 159.60යි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

ඔබතුමාට තව විනාඩියක කාලයක් පමණයි තිබෙන්නේ.

ගරු කංචන විජේසේකර මහතා
(**மாண்புமிகு கஞ்சன விஜேசேகர**)
(**The Hon. Kanchana Wijesekera**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට තව විනාඩි දෙකක කාලයක් ලබා දෙන්න. ඔබතුමන්ලා මොන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් කථා කළත්, ඔබතුමන්ලා අද උගුලකයි වැට්ලා සිටින්නේ.

මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් "මෙහි පාලනයක් - ස්ථාවර රටක්" කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කලා, අපි දැක්කා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ දින සියයේ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කලා. මේ කාලය තුළ ආර්ථික ලේඛන 13ක් ඉදිරිපත් කරලා තිබෙනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හිටපු මුදල් ඇමතිතුමා කථා කරමින්, දැන් ඉන්න මුදල් ඇමතිතුමාගේ ප්‍රකාශයට හාත් පසින්ම විරුද්ධ දෙයක් කිව්වා. මුදල් ඇමතිතුමා කථා කරමින් කිව්වා, හිටපු මුදල් ඇමතිවරයකු වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විවාදයකට එන්න කියලා අභියෝග කරනවා කියලා. මම එතුමාට කියනවා, පළමුවෙන්ම මේ රජයේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාත් එක්ක විවාදයක් කරලා එන්න කියලා. එතුමන්ලා දෙදෙනා කියන සංඛ්‍යාලේඛනවල පරස්පරභාවයක් තිබෙනවා. අද විවිධ ආයතනවලින්, විවිධ රාජ්‍යවලින් ලබාදෙන කොන්දේසි නිසා IMF එකෙන් අපට කොන්දේසි දාලා තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඒ අත්සන් කරපු ලේඛන නිසා අද දවසේ විවිධ දේවල් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන

විකුණමින් යනවා. අද පෞද්ගලිකරණයට ඉඩ කඩ සකසමින් තිබෙනවා. අද මේ රටේ සියලු ක්ෂේත්‍ර කඩා බිඳ දාලා තිබෙනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අද මේ මොන පනත් කෙටුම්පත් ඉදිරිපත් කළත් වැඩක් වෙන්නේ නැහැ; මොන දේ මේ පාර්ලිමේන්තුවට ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද, ඔබතුමන්ලාට ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. පසුගිය කාලයේ අපේ රටට තෙල් ආනයනය කිරීමෙන් විතරක් ඩොලර් බිලියන 5ක මුදලක් ඉතිරි වුණා. හැබැයි, තෙල් ආනයනයෙන් අඩු වෙන්න ඕනෑ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 5ක් වුණාට, 2014 හා සන්සන්දනය කරද්දී අද අපේ ආනයනය ඊටත් වඩා එහාට ඩොලර් බිලියන 9කින් වැඩි වෙලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

ගරු මන්ත්‍රීතුමා, කථාව අවසන් කරන්න.

ගරු කංචන විජේසේකර මහතා
(**மாண்புமிகு கஞ்சன விஜேசேகர**)
(**The Hon. Kanchana Wijesekera**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ බදු බර වැඩි වෙලා තිබෙනවා. 2014 අවුරුද්දේ තිබුණාට වඩා 2018 අවුරුද්දේ දී ඔබතුමන්ලා අපේක්ෂිත බදු ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. මම මීට වැඩිය කාලය ගන්නේ නැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ ආණ්ඩුවේ ගත වූ අවුරුදු තුන තුළ මුදල් ඇමතිවරුන් දෙදෙනෙක් කටයුතු කලා. රාජ්‍ය ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. විවිධ අමාත්‍යාංශ යටතේ ඒවා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එක පැත්තකින් මේ රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා. ඒ වාගේම අනෙක් පැත්තෙන් දුෂණයෙන් ඉහළ ගිය රටක් බවට මේ රට පත් වෙලා තිබෙනවා. අපේ රට දුෂණයෙන් ඉහළටම ගිය රටක් බවට පත් වෙලා තිබෙනවා කියලා පොලිස්පතිතුමාත් කියා තිබෙනවා, අපි දැක්කා. මහ බැංකු වංචාව ඇතුළු සියලු දුෂණ වංචා වෙනුවෙන් මේ සියලුදෙනාම වග කියන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුවක් තුළ අපි ගන්න පුළුවන් ඉහළම ක්‍රියා මාර්ග ගන්නවාය කියන එකත් මතක් කරමින්, ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(**மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Deputy Speaker**)

බොහොම ස්තුතියි.

මිළඟට, ගරු අනුර සිඬ්නි ජයරත්න මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.

[අ.හා. 1.05]

ගරු අනුර සිඬ්නි ජයරත්න මහතා
(**மாண்புமிகு அனூர் சிட்டுனி ஜயரத்ன**)
(**The Hon. Anura Sidney Jayarathne**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා නියෝජ්‍ය කථානායකතුමා හැටියට අද පළමු වතාවට මේ ගරු සභාවට ඇවිල්ලා මූලාසනය මෙහෙයවන මේ අවස්ථාවේ දී මා පළමුවෙන්ම ඔබතුමාට සුඛ පතනවා. සුරාබදු ආඥාපනත යටතේ නිවේදන කිහිපයක් පිළිබඳවයි අද දින විවාද කරන්නේ. සුරාබදු ගැන කථා කරනකොට නීති විරෝධී මත්පැන් ගැනත් කථා කරන්නට ඕනෑ. මොකද, අද වන විට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වෙමින් පවතිනවා. ගරු මුදල් ඇමතිතුමාත් දන්නවා, අපි අවස්ථා කීපයකදීම මේ ගැන කථා කර තිබෙන බව.

[ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා]

අපේ කණ්ඩායම් රැස්වීමට පවා අපේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීම ගැන අපි කලා කරලා තිබෙනවා. පසුගිය කාලයේ ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ තුනක සිදු වූ අඩු පාඩුකම් නිසා අපේ රටේ නීති විරෝධී මත්පැන් වැඩි වුණා. විශේෂයෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අයත් පොලිස් බල ප්‍රදේශ 5ක නීති විරෝධී මත්පැන් වැඩිවීමක් සිද්ධ වුණා. ඒකට හේතුව තමයි, පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කිහිපයක් නඩු ප්‍රතික්ෂේප වීම. නීති විරෝධී මත්පැන් අත් අඩංගුවට ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටයි. හැබැයි, සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මේ කටයුත්ත නිසියාකාරව සිද්ධ කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි සොයා බලනකොට දැනගන්නට ලැබුණු දෙයක් තමයි, වැටලීම් කිරීමට ප්‍රමාණවත් තරම් සම්පත් හා නිලධාරීන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නොමැති බව. පොලොන්නරුව වගේ දිස්ත්‍රික්කයක් ගන්නාම, එම දිස්ත්‍රික්කයේ සිටින සුරාබදු නිලධාරීන් ප්‍රමාණය හා සම්පත් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. එය හේතුකොටගෙන අපේ ගම්බද ප්‍රදේශවල හොර මත්පැන් නිෂ්පාදනය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසාම එම ප්‍රදේශවල දුප්පත්කමත් වැඩි වෙලා තිබෙනවා. මම අද විශේෂයෙන්ම මේ ගැන කලා කරන්නේ අපි ගම්බද පළාත්වල සිටින මන්ත්‍රීවරු හැටියට මේ ප්‍රශ්නය අපට හොඳින් දැනෙන නිසායි. හොර මත්පැන් නිසා දුප්පත්කම වැඩි වෙනවා; අපරාධ වැඩි වෙනවා. මොකද, නිත්‍යනුකූල මත්පැන්වලට වැඩිය නීති විරෝධී මත්පැන්වලට ජනතාව යොමු වෙනවා වැඩියි. ගරු ඇමතිතුමනි, සුරාබදු දෙපාර්තමේන්තුව ඔබතුමා යටතේ පවතින නිසා මේවා නැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන්න කියලා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඊළඟට, පොලිසියේත් ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රදේශයේ සමහර පොලිස් නිලධාරීන් සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරනවා; ඒ සඳහා පොලිස් නිලධාරීන් උදව් කරන අවස්ථාත් තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට නියමිත කාලය අවසානයයි.

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(*மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன*)
(The Hon. Anura Sidney Jayarathne)
ඒ වාගේ දේවල් විශේෂයෙන් සිද්ධ වෙනවා. එම නිසා මේ ගැන අවධානය යොමු කරන්න කියා මම ඉල්ලා සිටිනවා.

ශ්‍රේණත් සේමසිංහ මන්ත්‍රීතුමා එතුමාගේ කථාවේදී ගරු මංගල සමරවීර ඇමතිතුමා ගැනත්, හිටපු ජනාධිපතිතුමා ගැනත් කීව්වා. හිටපු ජනාධිපතිතුමා මංගල සමරවීර ඇමතිතුමා සමඟ විවාදයකට එන්නේ නැති ල. හැබැයි, මංගල සමරවීර ඇමතිතුමාත්, හිටපු ජනාධිපතිතුමාත් අභසයි පොළොවයි වාගේ කියා අපි දන්නවා. එතුමා කීව්ව ඒ කාරණය හරි.

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

හැබැයි, මංගල සමරවීර ඇමතිතුමා, ඇමතිවරයෙක් හැටියට එතුමාගේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන කටයුතු කරන බව අපි දන්නවා.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(*மாண்புமிகு வாசுதேவ நானாயக்கார*)
(The Hon. Vasudeva Nanayakkara)
Sir, I rise to a point of Order.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
Hon. Nanayakkara, what is your point of Order?

ගරු වාසුදේව නානායක්කාර මහතා
(*மாண்புமிகு வாசுதேவ நானாயக்கார*)
(The Hon. Vasudeva Nanayakkara)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ස්ථාවර නියෝග අනුව කිසිම කෙනකුට මේ ගරු සභාවේ ගරු මන්ත්‍රීවරයකුගේ චරිතයට කැලලක් වන ආකාරයට කලා කරන්න බැහැ. එසේ නම් ඒ සඳහා යෝජනාවක් ගෙන ආ යුතුයි. එහෙම නැතිව, මෙසේ සඳහන් කිරීම ස්ථාවර නියෝගවලට පටහැනියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

ගරු මන්ත්‍රීතුමනි, ඒ කාරණය දිගින් දිගටම සිදු වුණා. අපි ඒ ගැන කටයුතු කරන්නම්.

ගරු අනුර සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමා කලා කරන්න.

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(*மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன*)
(The Hon. Anura Sidney Jayarathne)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

කියන්නේ නැතිව මොකක්ද කියන්නේ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි? [බාධා කිරීම]

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

ගරු අනුර සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමාගේ කථාව අවසන් කරන්න.

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(*மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன*)
(The Hon. Anura Sidney Jayarathne)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

කියා තමයි කියන්නේ.

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

මංගල සමරවීර ඇමතිතුමා හොරෙක් නොවෙයි කියන එක මුළු රටම දන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු අනුර සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමනි, කරුණාකර ඔබතුමාගේ කථාව අවසන් කරන්න.

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(மாண்புமிகு அனூர சிட்னி ஜயரத்ன)
(The Hon. Anura Sidney Jayarathne)
ඒ නිසා ඒ දෙන්නා සම කරන්න බැහැ.

ගරු වාසුදේව නානායකකර මහතා
(மாண்புமிகு வாசுதேவ நானாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)

තමුන්නාන්සේ මේ සභාවේ කථා කිරීමේ අයිතිය නැති කර ගන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා. - [සභා ගර්භය තුළ නැත.]

ගරු සන්දීන් සමරසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 4ක කාලයක් තිබෙනවා.

[අ.භා. 1.09]

ගරු සන්දීන් සමරසිංහ මහතා
(மாண்புமிகு சந்தித் சமரசிங்க)
(The Hon. Sandith Samarasinghe)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට නියෝජ්‍ය කථානායක ධුරය ලැබීම පිළිබඳව ප්‍රථමයෙන්ම මගේ සුඛ පැතුම් පිරිනමනවා. මට මේ අවස්ථාව ලබාදීම පිළිබඳවත් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

අද දින ඉදිරිපත් කර තිබෙන සුරාබදු ආඥාපනත යටතේ නිවේදන සම්බන්ධයෙන් කථා කරනකොට අපිට පසුගිය වකවානුව ගැන; පසුගිය රජයේ ක්‍රියාදාමයන් ගැන පොඩ්ඩක් කථා කරන්න වෙනවා. ඒ මන්ද? එදා මත්පැන් විකුණු ආකාරයත්, අවන්හල් පවත්වාගෙන ගිය ආකාරයත් අපි දැක්කා. එදා දේශපාලනඥයන්ගේ ගැත්තන් මොනවාද කළේ? කිසිම බලපත්‍රයක් නැතිව, නොයෙක් ප්‍රදේශවල අවන්හල් පවත්වාගෙන ගියා; සෑම තැනම මත්පැන් අලෙවි කළා. ඒ ප්‍රශ්නය නිසා තමයි මිරිස්ස වැනි ප්‍රදේශවල අක්‍රමිකතා සිදු වුණේ. එම නිසා මෙවැනි නියාමන, අණ පනත් මේ කර්තව්‍යයේදී ඉතා වැදගත් වෙනවා. සුරාබදු ආඥාපනත ඉතා වැදගත් කියා අපි කියන්නේ, මත්පැන් භාවිත වෙන්නේ කොහොමද, මත්පැන් භාවිතයෙන් ජනතාවට හානියක් වෙනවාද කියා ඒ තුළින් දැන ගැනීමට හැකි වන නිසායි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අනවසරයෙන් මත්පැන් විකුණන ස්ථාන විශාල සංඛ්‍යාවක් අද අපේ රටේ තිබෙනවා; ඒවා රට පුරාම තිබෙනවා. මේ නිසා රට තුළ විශාල සමාජයීය ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේ සමාජ ප්‍රශ්නය නිසා අද ගෙවල්වල; පවුල්වල විශාල විනාශයක් සිදුවී තිබෙන ආකාරය අපි දකිනවා. මත්පැන් භාවිතය සෞඛ්‍යයට අහිතකරයි කියා අපි දන්නවා. හැබැයි, සාමාන්‍ය ජනතාවට පානය කළ හැකි මත්පැන්වල මිල විශාල ගණනකින් ඉහළ ගිහින් තිබෙනවා. එම නිසා ඒ අභියෝග ජනනාව; මත්පැන් භාවිත කරන ඒ පුද්ගලයන් කුලී වැඩක් හෝ කරලා කෙළින්ම අර හොරෙන් මත්පැන් විකුණන තැන්වලට ගිහින් කිසිප්පු වැනි දේවල් පාවිච්චි කරන නිසා සෞඛ්‍යමය වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ කරුණු නිසා අභියෝග ජනනාවට ආර්ථිකමය ගැටලු ගණනාවකටත් මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.

මොකද, මත්පැන් නීතිමය වශයෙන් තැන් තැන්වල සුලභව නැති නිසා, බලපත්‍ර නැති අතින් තැන්වලින් ගන්නකොට විශාල මුදලක් ගෙවන්න වෙලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක කාලයක් තිබෙනවා.

ගරු සන්දීන් සමරසිංහ මහතා
(மாண்புமிகு சந்தித் சமரசிங்க)
(The Hon. Sandith Samarasinghe)

හොඳයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

අපේ රටේ සංචාරක ව්‍යාපාරයට මේ නීතිරීති බලපාන්නේ කොහොමද කියා අපි බලමු. අවුරුදු ගණනාවකට පෙර සිටම ශ්‍රී ලංකාවේ සංචාරක කලාප බිහි කර තිබෙන බව අපි දන්නවා. ඒ සංචාරක කලාප තුළ මේ මත්පැන් භාවිතයේ සහ විකිණීමේ ක්‍රමවේද ලිහිල් කළ යුතුය කියා මම හිතනවා. මොකද, සංචාරකයන් මේ රටට ඇවිත් සංචාරය කරනකොට, ඒ තැන්වල ඒවා සුලභව පාවිච්චි කරන්න පුළුවන් නම්, ඒක එම ව්‍යාපාරයට වැදගත් වෙයි කියා මම හිතනවා. හැබැයි, එය කළ යුත්තේ නියාමන එක්කයි; නීතියත් එක්කයි.

ඊළඟට, අපි දන්නවා අද වනවිට කාන්තාවන් විශාල ප්‍රමාණයක් සංචාරක කර්මාන්තයට අනුයුක්තව -විශේෂයෙන්ම හෝටල් ව්‍යාපාරයේ- රැකියාවල නිරත වන බව. ඔවුන් තරු පහේ හෝටල්වල පවා රැකියාවල නිරත වෙන්න පුළුවන්. අද වනවිට ඒ අයගේ රැකියාවට ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මොකද, පනත අනුව කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන්න බැහැ. ඒ නිසා එවැනි තැන්වල නිත්‍යානුකූලව වැඩ කරන කාන්තාවන්ට ඒ කාර්ය භාරය කිරීම සඳහා එම ක්‍රමවේදයේ යම්කිසි ලිහිල් කිරීමක් විය යුතුයි කියන එක මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. නැත්නම් කාන්තා පක්ෂයට එය ඉතාම අසාධාරණයක් වෙනවා. රැකියාවක් කරන්න බැරි තත්ත්වයකට අද ඔවුන් පත් වෙලා තිබෙනවා. ගරු මුදල් අමාත්‍යතුමා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලිය සකස් කරයි කියා අපි හිතනවා. මොකද, රටක් ඉදිරියට යනකොට දියුණුව වෙනුවෙන් යම් යම් දේවල්වල වෙනස්කම් සිදුවිය යුතුයි. අපි සියලුදෙනාම සෑම විටම සමාජ සාධාරණය ගැන කථා කරනවා. එපමණක් නොවෙයි, සමානාත්මතාව ගැනත් අපි කථා කරනවා. කාන්තාවන් වේවා, එහෙම නැත්නම් පුරුෂයන් වේවා, ආගමික වශයෙන් හෝ සමාජයීය වශයෙන් ඒ සියලුදෙනාටම සාධාරණයක් වෙන්න ඕනෑය කියන එක ගැනයි අපි සියලුදෙනාම කථා කරන්නේ. රැකියාවක් කරනකොටත්, ඒ සමාජ සාධාරණය ඒ අයුරින්ම ඉෂ්ට විය යුතුයි. ඒ කාරණය සඳහන් කරමින්, මට කථා කරන්න කාලය ලබාදීම ගැන තමුන්නාන්සේටත් ස්තූතිවන්ත වෙමින්, මගේ කථාව අවසන් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

මිළඟට, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා.

[අ.භා. 1.14]

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
(மாண்புமிகு (வைத்திய கலாநிதி) கவிந்த ஹேஷான் ஜயவர்தன)
(The Hon. (Dr) Kavinda Heshan Jayawardana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නව තනතුරට පත් වූ ඔබතුමාට ප්‍රථමයෙන්ම මා සුඛ පතනවා. මම හිතන විධියට සුදුසුසාට සුදුසු තැන ලැබී තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමා මේ රට වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටු කරනවා. නමුත් මීට ප්‍රථමයෙන් කථා කළ ඒකාබද්ධ විපක්ෂයේ සිටින සහභාද මන්ත්‍රීවරුන්ට එදා තිබුණු දේශපාලන ක්‍රමවේදය අද අමතක වෙලා තිබෙනවා. එදා ඔවුන්ගේ හිතෙහිමිනි, දේශපාලන හෙවෙයිලාට, හිත මිත්‍රාදීන්ට, ඥාතීන්ට බාර් ලයිසන් දුන්නා; එතනෝල් ගෙනෙන්න ලයිසන් දුන්නා. ඒ හරහා මේ රටට දැවැන්ත එතනෝල් කන්දරාවක් ගලාගෙන ආවා. ඒ කාලයේ නීති විරෝධී මාර්ගයෙන් එතනෝල් ගෙනාවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒවායෙන් මේ රටේ සුවද විලවුන් හදනවා, එසේ හදන සුවද විලවුන් අපනයනය කරනවාය කියා තවත් මාර්ගයක් හදා ගත්තා. හැබැයි, එසේ ගෙනා එතනෝල්වලින් කළේ සුවද විලවුන් හදපු එක නොවෙයි. සුවද විලවුන් හදන මුවාවෙන් අරක්කු නිෂ්පාදනය කළා. මේ රටට ලැබෙන්න තිබුණු කෝටි ගණනාවක, බිලියන ගණනාවක ආදායමක් ඒ නිසා නැති වුණා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. අද වනවිට ආණ්ඩුව එතනෝල් ගෙන්වීම තමන් අතට අරගෙන නිසි ක්‍රමවේදයකට, නිසි පටිපාටියකට අනුව එය ක්‍රියාත්මක කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද අපි පොලීසියට බලපෑම් කරන්නේ නැහැ. නමුත් එදා සිටි දේශපාලනඥයෝ තමන්ට ඕනෑ ආකාරයට පොලීසියේ නිලධාරීන් බය කරගෙන, කසිප්පු සහ නීති විරෝධී අතීක් මත්පැන් අලෙවි කිරීමටත්, ඒවා නිෂ්පාදනය කිරීමටත් පරිසරයක් නිර්මාණය කරගෙන තිබුණා. අද මේ යහ පාලන ආණ්ඩුව තුළ එවැනි දේවල් සිද්ධ වන්නේ නැහැ. නිවාඩු දිනවල මත්පැන් අලෙවි කිරීම සම්බන්ධවත් අපේ ගරු මුදල් ඇමතිතුමා යම්කිසි උත්සාහයක් දැරුවා. ඒ සම්බන්ධයෙන් මේ රට තුළ කතිකාවක් පවා ඇති වුණා. නමුත් නිවාඩු දිනයක් කියලා මේ රටේ මිනිසුන් අරක්කු බොන එකේ අඩුවක් වෙන බවක් අපි දකින්නේ නැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හෙට දිනයේ බාර් වහලා නම්, අද දිනයේ අරක්කු ගන්න මිනිසුන් පෝලිමේ ඉන්නා ආකාරය අපි දකිනවා. ඒ වාගේම නීති විරෝධී විධියට විකුණන කසිප්පුවල මිල ඉහළ යන ආකාරයත්, ඒවාට පවතින ඉල්ලුම වැඩි වන ආකාරයත් අපි දකිනවා.

ඒත් එක්කම මේ රටට දැවැන්ත ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ඒක ඉතිහාසයේ ඉදන් තිබුණා. ඒ තමයි මත් ද්‍රව්‍ය, මත් උවදුර. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වනකොට මේ රටට අලුත් මත් ද්‍රව්‍යයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒක තනිකර chemical එකක්. ඒක තමයි "අයිස්" කියලා හඳුන්වන්නේ. මේක ඉන්දියාවෙන් එනවා, මන්නාරම ප්‍රදේශයෙන් එනවා කියලා අපට පොලීසියේ නිලධාරීන් කියලා තිබෙනවා. ඒ වාගේම ලංකාව තුළත් මෙය නිෂ්පාදනය කරන්නට පුළුවන් කියන කාරණය අපට අහන්න, දකින්න ලැබෙනවා. මේක යම්කිසි ආකාරයේ methamphetamine වාගේ ඉතාමත් හයානක මත් ද්‍රව්‍යයක් කියා තමයි අපට දැන ගන්න ලැබෙන්නේ. නමුත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට ආර්ථික වෙළඳ විධියට මෙය මත් ද්‍රව්‍යයක් හැටියට හඳුන්වන්න නීති අද ලංකාවේ සම්පාදනය කරලා නැහැ. අද මෙය ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. අපේ රටේ

සිටින අහිංසක තරුණ තරුණියෝ අද මේ මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් පවතිනවා. එපමණක් නොවෙයි. අද පාසල් යන දරුවෝ පෙනී කියයි එහෙම නැත්නම් වෙනත් කුඩු ජාති කියයි. ඔවුන් මේවාට ඇබ්බැහි වෙමින් පවතිනවා. ආණ්ඩුවක් හැටියට, දේශපාලනඥයන් හැටියට මේ ගැන අපේ අවධානය මීට වඩා යොමු කරන්නට ඕනෑ කියන කාරණය මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වාගේම ඔබතුමා දන්නවා, මේ වනකොට හැම තැනම නීතිවිරෝධී ගංජා - ඉන්දියාවෙන් ගෙනෙන ගංජා-අල්ලන බව. නමුත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඇමෙරිකාව වාගේ රටවල් ගත්තාම, ඒ වාගේම ඇමිස්ටර්ඩෑම් ගත්තාම අද "medical marijuana" කියන එක නීතිගත කරලා තිබෙනවා. අද cancer patientsලාට ඒ කියන්නේ පිළිකා රෝගීන්ට වේදනා නාශකයක් හැටියට මෙය ප්‍රමිතිගතව ලබාදීමට කටයුතු කරනවා. අපට පුළුවන් නම් අපේ රෝගීන්ට වාගේම පිරිටටට අපනයනය කරන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කියන එක මම මේ අවස්ථාවේදී මේ ගරු සභාවට මතක් කර දෙනවා. මොකද, ඇමෙරිකාව අද මේ පිළිබඳව දැවැන්ත විධියට research කරලා මේ ගැන හොයලා බලලා කටයුතු කරනවා. මගේ මිත්‍ර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඔහොත් සේමසිංහ මන්ත්‍රීතුමා කිවවා, "අපේ මුදල් ඇමතිතුමායි හිටපු ජනාධිපතිතුමායි අහසට පොළොව වාගෙයි." කියලා. අහසට පොළොව වාගේ තමයි. හොරකම් කරපු, වංචා කරපු, කප්පම් ගත්තු, ජඩ වැඩ කරපු අයගේ files හංඟාගෙන අපේ මුදල් ඇමතිතුමා ඒ අයව ආරක්ෂා කළේ නැහැ. අපේ මුදල් ඇමතිතුමා මේ රටේ සංවර්ධනයට, පැවැත්මට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අහසට පොළොව වාගෙයි කියන එක ඉතාමත් පැහැදිලියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට මේ කාලය ලබාදීම පිළිබඳව මම ඔබතුමාට ස්තූතීන්ත වෙනවා. ඒ වාගේම නැවත වතාවක් ඔබතුමාට මම සුඛ පතනවා ඔය ප්‍රධාන පුටුවේ ඉඳගෙන මේ පාර්ලිමේන්තුව හසුරුවන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා! කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
බොහොම ස්තූතියි. Hon. Velu Kumar please. You have five minutes.

[අ.භා. 1.20]

ගරු වෙලු කුමාර් මහතා
(மாண்புமிகு வேலு குமார்)
(The Hon. Velu Kumar)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මුලින්ම මම ඔබතුමාට සුඛ පතනවා, ඔබතුමාට මේ කාර්යය කරන්නට ධෛර්ය ලැබේවා! කියා.

மதுவரிக் கட்டளைச் சட்டத்தின் கீழான அறிவித்தல்கள் தொடர்பான இந்த விவாதத்திலே உரையாற்றுவதற்குச் சந்தர்ப்பம் தந்தமைக்கு உங்களுக்கு நன்றியைத் தெரிவித்துக் கொள்கின்றேன். மதுவரி அறவீடு தொடர்பான அறவீட்டுத்தொகை மாற்றங்கள் குறிப்பாக, கள்ளைப் போத்தலில் அடைப்பதற்குரிய உரிமம் அதேபோல தென்னை, பனை மரங்களிலிருந்து கள்ளுத் தயாரிப்பதற்கான அறவீடு தொடர்பான மாற்றங்கள் இங்கு குறிப்பிடப்பட்டிருக்கிறது. எங்களுடைய நாட்டினது தேசிய வளங்களைக் கொண்டு தயாராகின்ற மதுசாரங்களில் ஒன்றாகத் தென்னை, பனை சார்ந்த கள்ளு காணப்படுகின்றது.

இந்த நாட்டிலே கடந்த காலத்தில் இடம்பெற்ற சமூக, கலாசார சீரழிவுகளின் பின்னணியில் மதுபானப் பாவனை பிரதான இடத்தை வகித்திருக்கின்றது. நான் குறிப்பாக ஒரு விடயத்தைக் குறிப்பிடவேண்டும். அதாவது நான் பிரதிநிதித்துவம் செய்கின்ற மலையகச் சமூகத்தைப் பொறுத்தவரையிலே, அவர்களின் தலைமை நகரான நுவரெலியா, அதேபோன்று பதுளை, கண்டி ஆகிய மத்திய மாகாணப் பிரதேசங்களில், குறிப்பாகத் தோட்டப் பகுதிகளில் மதுபானப் பாவனையானது மிக அதிக மட்டத்தில் இருப்பதைக் கடந்த கால புள்ளிவிபரங்கள் எடுத்துக் காட்டுகின்றன. 1980 களிலிருந்து 1990 - 2000 வரையான 10 - 20 வருட காலப்பகுதியிலேதான் தோட்டப்புறங்களிலே இந்த மதுபானச் சாலைகள் முளைத்திருக்கின்றன. குறிப்பாக, தோட்டங்களை மையப்படுத்திச் சாராய விற்பனைக் கடைகளும் பியர் விற்பனைக் கடைகளும் கள்ளுத் தவறணைகளும் என பல மதுபானசாலைகள் ஆரம்பிக்கப்பட்டிருக்கின்றன.

1980-1990 காலப்பகுதிகளில் இருந்த அரசியல் தலைவர்களும் பாராளுமன்றத்தில் அங்கத்துவம் வகித்த பிரதிநிதிகளும் இதன் பின்னணியில் இருந்திருக்கிறார்கள். அந்தக் காலப் பகுதியில் பாராளுமன்ற உறுப்பினருக்குத் தவறணைகளை அல்லது மதுபானசாலைகளைத் திறப்பதற் குரிய அனுமதிப்பத்திரங்கள் பெற்றுக் கொடுக்கப்பட்டிருக் கின்றது. அந்தப் பகுதியில் இருக்கக்கூடிய வியாபாரிகள் இந்தத் தோட்ட மக்களை இலக்கு வைத்து இத்தகைய மதுபானசாலைகளைத் திறந்திருக்கிறார்கள். ஆகவே, சம்பந்தப்பட்டவர்கள் தாங்களே இதற்குக் காரணமாக இருந்துவிட்டு, தூண்டுதலாக இருந்துவிட்டு, இன்று அந்த மக்களைப் பார்த்துக் கைநீட்டி, அங்கே மதுப்பாவனை அதிகரித்துள்ளதாகச் சொல்கின்றார்கள். ஆனால், குறித்த செயற்பாட்டை மேற்கொண்டவர்கள்தாம் அதற்குப் பொறுப்புக் கூற வேண்டும்; அவர்கள்தான் அது குறித்து வெட்கப்படவேண்டும் என்பதை நான் இந்த இடத்திலே பதிவுசெய்ய விரும்புகின்றேன்.

ஏனைய பகுதிகளைப்போல் கடை வீதிகளோ அல்லது மக்கள் நடமாட்டமோ இல்லாத இந்தத் தோட்டங்களுக்குச் செல்கின்ற பாதைகளின் ஆரம்பப் பகுதியிலேயே மதுபானசாலைகள் அதாவது சாராயக் கடைகள், பியர் கடைகள், கள்ளுத்தவறணைகள் திறக்கப்பட்டிருக்கின்றன. ஆனால், அங்கு பாடசாலை செல்கின்ற பிள்ளைகள் தமக்கான ஓர் எழுதுகருவியை - பேனா, பென்சிலை வாங்குவதற்கான ஒரு கடையில்லை; அவசரமாக மருந்துப்பொருளை வாங்குவதற்கான ஒரு கடையில்லை. அவசரமாக மருந்தெடுப்பதற்கான ஒரு dispensary இல்லை. ஆனால், அங்கு சாராயக் கடைகள் தானாக முளைத்திருக்கின்றன. அங்கு மக்கள் விடியற்காலையில் வருகின்றபோது சரி, மாலையிலே வேலையைவிட்டுச் செல்லுகின்றபோதும் சரி மற்றும் மாணவர்கள் பாடசாலைக்குப் போய் வருகின்றபோது சரி, ஒவ்வொரு நாளும் இவ்வாறான கடைகளைத் தாண்டிச் செல்ல வேண்டியிருக்கின்றது. இவ்வாறான தோட்டங்கள்தான் அங்கு அதிகம் காணப்படுகின்றன. ஆகவே, கௌரவ அமைச்சர் அவர்கள் தோட்டப்பகுதியில் இருக்கின்ற மதுபான விற்பனை நிலையங்களின் அமைவிடங்கள் தொடர்பில் கவனம் எடுத்து நடவடிக்கை எடுக்கவேண்டுமென்று கேட்டுக்கொள்கின்றேன்.

அதேபோல, மலையகப் பிரதேசம் அதிகளவு கள்ளப்பாவனை இடம்பெறுகின்ற இடமாகவும் இருக்கின்றது. கடந்த அரசாங்கமானது தென்னை மரத்திலிருந்து பெறுகின்ற அந்தத் தேசிய உற்பத்தியை பல்வேறு இரசாயனப் பதார்த்தங்களைக் கொண்டு தயாரிக்கின்ற செயற்கை

உற்பத்தியாக மாற்றிவிட்டது. இந்த நிலையிலே இதனை அதிகமாகப் பயன்படுத்தக்கூடிய இந்தப் பகுதியிலே இருக்கின்ற மக்கள் பல்வேறு பாதிப்புக்களுக்கு உள்ளாகியிருக்கின்றார்கள். இதனை நன்னிலைப்படுத்தி துவதற்காக கடந்த காலத்தில் அமைச்சர் அவர்கள் முன்மொழிந்திருப்பது தொடர்பில் நான் அவருக்கு நன்றியைத் தெரிவித்துக் கொள்கின்றேன். இதனது உற்பத்தி நியமம் தொடர்பாக - தரம் தொடர்பாக ஆக்கபூர்வமான வகையிலே அமைச்சர் அவர்கள் தொடர்ந்தும் கவனம் செலுத்த வேண்டும்.

இன்று சாராயம் போன்ற உற்பத்திகளது வரி அறவீடு, எண்ணிக்கை தொடர்பாக இருக்கின்ற நிலைமை, கள் உற்பத்தியில் காணப்படவில்லை. அதாவது அதனது பதிவுகள், எண்ணிக்கைகள் தொடர்பில் கவனம் செலுத்தப்படுவதில்லை. அதன் ஒரு சிறு அளவுக்கு மட்டுமே வரி செலுத்தப்படுகின்றது. எஞ்சியவை வரியற்றுவையாகக் கடைகளில் விற்பனையாகின்றன என்பதையும் இந்த இடத்தில் தெரியப்படுத்தி, அது தொடர்பிலும் அமைச்சர் அவர்கள் கவனம் செலுத்த வேண்டும் என்று கேட்டு, மலையகச் சமூகத்தினுடைய விடிவுக்காக, மாற்றத்திற்காக இந்த மதுபானசாலைகளினது செயற்பாடு தொடர்பில் கடுமையான நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு, விடைபெறுகின்றேன். நன்றி.

சூனைய லீலசன லீனீன், டீனா டீலீன லீனீன்.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

II

ஓர் லக்ஷ்மன் கிரீட்டி லீனா

(மாண்புமிகு லக்ஷ்மன் கிரீட்டி)

(The Hon. Lakshman Kiriella)

Sir, on behalf of the Minister of Finance and Mass Media, I move,

"That the Notifications made by the Minister of Finance and Mass Media, under Sections 2 and 22 of the Excise Ordinance (Chapter 52) regarding on Excise duty and published in the Gazette Extraordinary No. 2055/9 of 23rd January 2018, which were presented on 22.05.2018, be approved.

(Excise Notifications Nos. 05/2018 and 06/2018)

(Cabinet approval signified.)"

சூனைய லீலசன லீனீன், டீனா டீலீன லீனீன்.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

III

ஓர் லக்ஷ்மன் கிரீட்டி லீனா

(மாண்புமிகு லக்ஷ்மன் கிரீட்டி)

(The Hon. Lakshman Kiriella)

Sir, on behalf of the Minister of Finance and Mass Media, I move,

"That the Notification made by the Minister of Finance and Mass Media, under Sections 2, 12, 22 and 25 read with Section 32 of the Excise Ordinance (Chapter 52) regarding on Excise duty and published in the Gazette Extraordinary No. 2059/32 of 21st February, 2018, which was presented on 22.05.2018, be approved.

(Excise Notification No. 07/2018)

(Cabinet approval signified.)"

சூனைய லீலசன லீனீன், டீனா டீலீன லீனீன்.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

කල්තැබීම
ඉන්දිව්‍යවප්ප
ADJOURNMENT

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, "පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය"යි මා යෝජනා කරනවා.

ප්‍රශ්නය සහතිමුඛ කරන ලදී.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව, ගරු අනුර දිසානායක මහතා.

ඊට පෙර, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයට පැමිණෙනවා ඇති.

අනතුරුව ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [ගරු සෙල්වම් අඩේක්කලනාදන් මහතා] මූලාසනාරූඪ විය.

அதன்பிறகு, மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள் [மாண்புமிகு செல்வம் அடைக்கலநாதன்] தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. DEPUTY SPEAKER left the Chair, and DEPUTY CHAIRMAN OF COMMITTEES [THE HON. SELVAM ADAIKKALANATHAN] took the Chair.

බංකොලොක් මූල්‍ය ආයතනවල තැන්පතු ආපසු ලබා ගැනීමේ වැඩ පිළිවෙළ

තිව්‍යාලාභා නිති නිලධාරීන්ගේ ව්‍යවස්ථාපිත ආරාධනා
ARRANGEMENT TO RECOVER MONEY DEPOSITED IN BANKRUPT FINANCIAL INSTITUTIONS

[අ.භා. 1.27]

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, සභාව කල් තබන අවස්ථාවේදී පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා:

"මෑත කාලීනව රටේ ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙමින් පවතින අතර, මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ගණනාවක කඩා වැටීම මගින්ද මෙම තත්ත්වය නිරූපණය වෙමින් තිබේ.

විශේෂයෙන් 2002 වසරේදී ප්‍රමුඛ ඉතිරිකිරීම් සහ සංවර්ධන බැංකුව කඩා වැටීම මෑත කාලීන වෛද්‍ය ප්‍රධාන ආයතනයන්හි බිඳ වැටීමේ ආරම්භය සටහන් කළේය. 2008 වසරේ සක්විති පන්නයේ කුට මූල්‍ය ජවාරම් බිඳ වැටීමෙන් අනතුරුව 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනයේ ආරම්භ වී රුපියල් බිලියන 25කට වැඩි තැන්පතු තිබූ සෙලින්කෝ සමූහ

ව්‍යාපාරය බිඳ වැටිණි. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටෙද්දී ඊට අයත් සෙලින්කෝ ශ්‍රීරාමී සමූහ සමාගමට අයත් සමාගම් හතරක්ද, 'රිතාන්ස් ඇන්ඩ් ගැරන්ටී' මූල්‍ය සමාගමද අක්‍රීය තත්ත්වයට පත් විය. ඒ හා සමකාලීනව එන්ට්‍රස්ට් සෙකියුරිටිස්, ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් රිතාන්ස්, සීටී රිතාන්ස් කෝපරේෂන් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් රිතාන්ස් වැනි සමාගම්ද බිඳ වැටුණේ සෘජු තැන්පත්කරුවන් දස දහස් ගණනකට තමන්ගේ තැන්පතු අහිමි කරමිනි.

ආසන්නතම සිදුවීම ඊ.වී.අයි. රිතාන්ස් ආයතනයේ ඇති වී තිබෙන අර්බුදයයි. පසුගිය ජනවාරියේ ඊ.වී.අයි. රිතාන්ස් සහ ස්වර්ණමහල් රිතාන්ස් සර්විසස් යන සමාගම් මූල්‍යමය අර්බුදයකට ලක්විය. මෙම සමාගම් දෙකෙහි රුපියල් බිලියන 36ක මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් 35,300කට මෙම තත්ත්වය බලපායි.

මෙම මූල්‍ය සමාගම්වල සෘජු තැන්පත්කරුවන් මෙන්ම ග්‍රාමීය බැංකු වැනි වෙනත් මූල්‍ය ආයතන විසින් මෙම ආයතනවල කරන ලද තැන්පතුද පවතින බැවින් මෙම මූල්‍ය ආයතනයන්හි බිඳවැටීම හුදු රටේ ආර්ථිකයට සෘණාත්මක ලෙස බලපෑමට අමතරව ලක්ෂ ගණනක මහ ජනතාවට සෘජු ලෙසම බලපායි. ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ ජීවිතවලට විවිධාකාරයෙන් බලපා තිබේ. තමන්ගේ මුදල් අවශ්‍ය මොහොතේ ලබා ගැනීමට නොහැකි වීම නිසා දිවිනසා ගැනීමේ සිට විශ්‍රාම සුවය අහිමි වීම, දරුවන්ගේ වගකීම් ඉටු කිරීමට නොහැකි වීම, දෛනික ජීවිතය කඩා වැටීම වැනි අසරණ හා දුක්ඛිත තත්ත්වයන්ට ඔවුහු ඇද වැටී සිටිති.

අසරණභාවයට පත් වූ මෙම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් වහා ආපසු ලබාදීමේ කඩිනම් වැඩ පිළිවෙළක් සැකසිය යුතු යැයිද, මූල්‍ය අනුමත වශයෙන් ලෙස සිදු වී ඇති මෙම මූල්‍ය ආයතනවල රුපියල් බිලියන ගණනින් අවහාවිත කර ඇති පාලන අධිකාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයිද, එම මුදල් නැවත ඔවුන්ගේ අය කර ගැනීමට ක්‍රියා කළ යුතු යැයිද මෙම සභාවට යෝජනා කර සිටිමි."

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපේ රටේ මහ බැංකුවේ ලියා පදිංචි වී තිබෙන මූල්‍ය ආයතනවල වාගේම මහ බැංකුවේ ලියා පදිංචි නොවූ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක මේ රටේ මහ ජනතාව මුදල් තැන්පත් කොට තිබෙනවා. පසුගිය කාලය පුරාවටම මෙම ආයතන ගණනාවක්ම පවත්වාගෙන යාමේ නොහැකියාව මතු වීම හේතු කොට ගෙන කඩා වැටීමකට භාජන වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ හේතුවෙන් 50කට අධික ප්‍රමාණයක් සියදිවි භානි කරගෙන තිබෙනවා. ඒකයි තත්ත්වය. ඒ වාගේම තවත් කොටසක් තැන්පත් කරන ලද මුදල් කිසිවක් තමන්ට ලබා ගන්නට බැරිව මිය ගොස් තිබෙනවා, වයසට යාම හේතුවෙන්. ඒ වාගේම තවත් පිරිසකට උන් හිටිතැන් අහිමි වෙලා තිබෙනවා; දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙනවා; ජීවත් වීමේ ගැටලු මතු වෙලා තිබෙනවා; පවුල් ඇතුළත ආරාධුල් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අය මොකටද වග කියන්නට ඕනෑ?

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ තැන්පත් කරපු මුදල්වලින් විශාල ප්‍රමාණයක්, තමන්ගේ මාසයේ ආදායමෙන් ඉතුරු වූ මුදලක් තැන්පත් කිරීම නොවෙයි. විශාල ප්‍රමාණයක තැන්පතු දෙස අපි හැරිලා බැලුවොත් පෙනෙනවා, යම් විශේෂ මුදලක් ඔවුන් අතට ලැබුණාට පසුව කරන ලද තැන්පතු බව. ඒ, ඔවුන් වැඩ කරලා සේවක අර්ථසාධක අරමුදල තමන්ගේ අතට ලැබුණාට පසුව තමන්ගේ ඉදිරි ජීවිතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තැන්පත් කරන ලද මුදල්; සමහර අය තමන්ගේ නිවසක්, ඉඩමක් විකුණලා අතට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාට පසුව තැන්පත් කරන ලද මුදල්; සමහර අය තමන් සතුව තිබෙන වාහනයක් විකුණුවාට පසුව අතට ලැබුණු තැන්පත් කරන ලද මුදල්; සමහර අය විදෙස් ගත වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරලා ඇවිල්ලා තැන්පත් කරන ලද මුදල්; ආණ්ඩුවේ ඉදිකිරීමට පවරා ගන්නා ඉඩම්වලින් -highwaysවලට වාගේ ඉඩම් පවරා ගන්නාට පස්සේ- ලැබුණු මුදල්. මේ කිසිවෙක් දෛනිකව ගලාගෙන යන විශාල මුදල් සම්භාරයක් අතේ තිබිලා මේ

තැන්පත්වලට ගියා නොවෙයි. යම් නිශ්චිත මොහොතකදී තමන්ට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාට පසුව එය ඉතා ඉක්මනින් වෙනත් කටයුත්තකට යොදා ගැනීම වෙනුවෙන් -එක්කෝ දරුවන්ගේ අධ්‍යාපනයට, එක්කෝ නිවසක් තනා ගැනීමට, එක්කෝ ඉඩමක් මිලදී ගැනීමට, එක්කෝ විවාහ කටයුත්තක් කර ගැනීමට, එක්කෝ දරුවන් විදේශගත කිරීමට වැනි අත්‍යවශ්‍ය වුවමනාවක් වෙනුවෙන්,- කෙටි කාලීනව තැන්පත් කරන ලද මුදල්. මේ ආයතන ගණනාවකට දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ ආයතන ගණනාවක් අද කඩා වැටීලා. ආසන්න වශයෙන් ගත්තොත් පවුල් 75,000කට අධික ප්‍රමාණයකට තමන් විසින් තැන්පත් කරන ලද මුදල් තමන්ට ලබා ගැනීමේ නොහැකියාවකට මුහුණ දී තිබෙනවා.

මම එකින් එක කියන්නම්. ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆින්‍යාන්ස් ලිමිටඩ් ආයතනය මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමත නිරාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇවර කිරීමට කටයුතු කරන්න කියලා තමයි තැන්පත්කරුවන් ඉල්ලා හිටින්නේ. ඒ මොකද?

ඉහත ආයතනය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමත මූල්‍ය ආයතනයකි. 2008 වසරේදී සෙලින්කෝ සමූහයේ ඇති වූ මූල්‍ය අර්බුදය හේතුකොටගෙන මෙම සමාගමේ තැන්පත්කරුවන් 4,000ක් පමණ අන්ත අසරණභාවයට පත් වූ අතර, මෙම ආයතනයේ මූල්‍ය ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වුණා. පළමුව, කළමනාකරණ නියෝජිත වශයෙන් ලංකා පුත්‍ර බැංකුව මේකට පත් කලා. දෙවනුව, 2010 - 2011 වසරවලදී මර්චන්ට් බැංකුව පත් කලා. ඔවුන්ට එය ඉටු කර ගැනීමට නොහැකි වූ බැවින් සමාගමෙන් ඉවත් වුණා. තෙවනුව, 2011 මාර්තු 22වැනි දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මඟින් කළමනාකරණ ආයෝජන කොටස්කරුවෙකු වශයෙන් එන්ට්‍රස්ට් ආයතනය - ඔබතුමන්ලා දන්නවා, එන්ට්‍රස්ට් ආයතනය කවුද කියලා. කිරිඇල්ල ඇමතිතුමා හොඳට දන්නවා.- මහ බැංකුව විසින් පත් කලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් ඇතුළත් 2011.03.07 වැනි දිනැති ලිපියක් මම ඔබතුමාට පෙන්වන්නම්.

විශේෂයෙන්ම මොකක්ද මහ බැංකුවේ විධානය? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔවුන් පැහැදිලිව කියනවා, "රුපියල් බිලියන 2.9ක වටිනාකමක් ඇති තැන්පත් වගකීම්වලින් සියයට 68ක ප්‍රමාණයක් සමාගමේ කොටස් බවට පරිවර්තනය කරන්න" කියලා. මේ ගොල්ලන් කොටස් ගන්න දැම්මේ නැහැ. මේ ගොල්ලන් සල්ලි දැම්මා, තමන්ට පොලියක් ලබා ගන්න සහ අවසානයේදී ඒ මුදල අවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් ලබා ගැනීමේ අරමුණින්. හැබැයි, දැන් කඩා වැටුණාට පස්සේ මොකක්ද කළේ? තමන්ගේ තැන්පත් මුදලින් සියයට 68ක් කඩා වැටිවිච ආයතනයේ කොටස් බවට පත් කලා. මේ මහ බැංකුවේ නිර්දේශ. රුපියල් මිලියන 570ක් තෝරා ගත් සමූහ ව්‍යාපාර ආයතන වෙත, ණය ප්‍රමාණවලින් සියයට 100ක ප්‍රමාණය මත සමාගමේ සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කලා. එන්ට්‍රස්ට් ආයතනය මිලියන 100ක් අරගෙන එනවා කියලා කිව්වා. මේ ආයතනය සතුව තිබුණු දේපළ අලෙවි කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මේක නැවත යථා තත්ත්වයට පත් කරනවා කියලා කිව්වා. හැබැයි, කිසිසේත්ම යථා තත්ත්වයට පත් වූණේ නැහැ. අද එම තැන්පත්කරුවන්ට සියයට 68ක-100ක ප්‍රමාණයක මුදල් අහිමි වෙලා තිබෙනවා. තැන්පත්කරුවන් 4,000ක් පමණ 2008 වසරේ සිට කිසිදු පොලියක් නැතුව, තමන් තැන්පත් කළ මුදලක් ගන්න බැරුව ඒ ගනුදෙනුව අවසන් වෙලා තිබෙනවා.

මම අහනවා, මහ බැංකුවේ නිලධාරීන්ගෙන් තමුන්නාන්සේලා මේ ආයතන විධිමත් ලෙස නිරීක්ෂණයට භාජන කළාද කියලා,

තමුන්නාන්සේලාට පැවරී තිබෙන වගකීමට අනුව? මතක තබා ගන්න, වගකීම අනුව කටයුතු කළේ නැහැ, මේ ආයතනය. මේ ආයතනය කඩා වැටෙන්න අරිනවා. කඩා වැටෙන එක පිළිබඳව අවබෝධයක් තිබෙනවා. තැන්පත්කරුවන්ට නිසි දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. කඩා වැටීම නැවත නිරාකරණය කිරීමට සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ සලසුම් සියල්ල අසාර්ථක බවට පත් වෙලා, තැන්පත්කරුවන් අන්ත අසරණ බවට පත් වෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අන්තිමේදී මහ බැංකුව කියනවා, "නිරීක්ෂණ ක්‍රියාවලියක මිසක් තැන්පත් පිළිබඳ වගකීමක් මහ බැංකුවට නැත" කියලා. ප්‍රසිද්ධියේ මහ බැංකුව කියන්නේ ඒකයි. පත්තර දැන්වීම් දාලා යටින් හීනි අකුරින් දානවා, "මෙසේ වුවද තැන්පත් පිළිබඳව අපේ වගකීමක් නැහැ" කියලා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම මහ බැංකුවට මේ කාරණය කියනවා.

මහ බැංකුවේ ලියා පදිංචි කරන ලද මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීම පිළිබඳව, ඒ තැන්පත්කරුවන්ගේ මුදල් පිළිබඳව මහ බැංකුව වග කියන්නේ නැහැ කියා ප්‍රසිද්ධියේ දැන්වීම් දමන්න කියලා මම කියනවා. අර නිකම් පත්තර පිටුවක දැන්වීමේ යටින් කුඹි අකුරින් දමන වැකිය ගැන නොවෙයි මා කියන්නේ. එහෙම ප්‍රසිද්ධියේ දැන්වීම් දැමීමෙන් බලාගන්න පුළුවන්, ඒ මූල්‍ය ආයතනවලට සිද්ධ වන්නේ මොකක්ද කියා. ඒ මූල්‍ය ආයතනවල ජනතාව මුදල් තැන්පත් කරන්නේ මහ බැංකුව කෙරේ තිබෙන විශ්වාසය නිසායි. මහ බැංකුවේ ලියා පදිංචි වුණා යැයි කියන, මහ බැංකුවේ licence එකක් තිබෙනවා යැයි කියන සහතිකය මත තමයි විශාල ප්‍රමාණයක් තැන්පත්කරුවන් ඒවායෙහි මුදල් තැන්පත් කළේ. හැබැයි මහ බැංකුව තමන්ගේ වගකීම අත් හැර තිබෙනවා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඊළඟ එක තමයි, CIFL ආයතනය. එහි තැන්පත්කරුවන් 4,092ක් ඉන්නවා. තැන්පත් මුදල රුපියල් කෝටි 3,500යි. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඒ අතරින් සියයට 90ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හෙවත් අවුරුදු 70ට වඩා වැඩි අයයි. තමුන්නාන්සේලාගේම නිර්ණායක අනුව තමුන්නාන්සේලා කියන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ අය අතරින් 60දෙනකු පමණ මිය ගිහින් තිබෙනවා. දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනතින් ද, 2007 අංක 7 දරන සමාගම් පනතින් ද නීතිමය ආවරණය ලබමින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි වෙමින් CIFL මූල්‍ය සමාගම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වුණා. කොළඹ 07, ධර්මපාල මාවතේ, අංක 181 "ඒ" යන ස්ථානයේ පිහිටි ප්‍රධාන කාර්යාලය කේන්ද්‍රගත කරමින් මහනුවර, ගාල්ල, අනුරාධපුරය, යාපනය නගරවල ශාඛා කාර්යාල වශයෙන් ද, තලවාකැලේ, මහියංගණය, පොළොන්නරුව, කුරුණෑගල හා ගම්පහ නගරවල සේවා මධ්‍යස්ථාන වශයෙන් ද දිප ව්‍යාප්ත පාලනයකින් යුතුව මෙම මූල්‍ය සමාගම විහිදුණා. මෙම මූල්‍ය සමාගම මඟින් ස්ථාවර තැන්පතු, ඉතුරුම් පහසුකම්, ළමා ඉතුරුම් පහසුකම්, කල් බදු කුලී සින්තක්කර පහසුකම්, ක්ෂුද්‍ර මූල්‍ය ණය, ඉඩම් හා නිවාස ණය, උකස් සේවා ආදි සේවා රැසක් ක්‍රියාත්මක වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිගත් මූල්‍ය ආයතනයක් වීම නිසා හා රජයේ වග කිව යුතු බලධාරීන්ගෙන් ලැබෙන නොමද මැදිහත්වීම නිසා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 4,150ක් පමණ වන දෙනා මෙම ආයතනයේ තැන්පත්කරුවන් බවට පත් වුණා. ඒ ව්‍යාප්තිය කෙතරම්ද යත් 2012, 2013 ගිණුම් වාර්තා අනුව එහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3.5ක්ව පැවතුණා. දැවැන්ත සංවිධානයක් හැටියට එය පැවතුණා. හැබැයි දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? තැන්පත්කරුවන්ගේ තැන්පත්වල වටිනාකම දැන් බිලියන 3.5ක් පමණ වනවා. තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව

[ගරු අනුර දිසානායක මහතා]

දැන් 4,059ක් බවට පත් වෙලා තිබෙනවා. මෙම සමාගම 2009 සිට බිඳ වැටීමට ලක් වී තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ 24/3/006/0005/001/C2009 හා 5/11/2009 දරන මහ බැංකු රහස්‍ය වාර්තාව එළි කළා. මා ළඟ තිබෙනවා මහ බැංකු රහස්‍ය වාර්තාව. ඒ ආයතනය දුර්වලතා අර්බුදයකට මුහුණ දී තිබෙන බව සඳහන් කරමින් මහ බැංකුව 2009දී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පසුව සකස් කරන ලද 24/300/005001 2011 හා 2011.01.20 දරන රහස්‍ය වාර්තාවෙන් ද සමාගමේ මහජන තැන්පත් අවහාවිතාව පිළිබඳව මහා පරිමාණ බිඳ වැටීමක් පෙන්වුම් කළා. ඒ, 2011දී යි. මොකක්ද වුණේ? මේ සියල්ල රහස්‍ය වාර්තා බවට පමණක් සීමා වී ඇත. මහ බැංකුව මේ පිළිබඳව මහ ජනතාව දැනුවත් කර නොමැත. සාධනීය ක්‍රියා මාර්ග නොගෙන අසමත් CIFL සමාගමට දිගින් දිගටම මහජන තැන්පතු ලබා ගැනීමට ඉඩ කඩ සකස් කර දුන්නා. අර්බුදය බව දැනගෙන, අර්බුදය වෙමින් තිබෙන බව දැනගෙන මහ ජනතාවගේ තැන්පතු ගන්න ඒ ආයතනයට දිගින් දිගටම ඉඩ කඩ ලබා දුන්නා. තැන්පත්කරුවන්ගේ සංගමය කියනවා, "2013 සිට තැන්පත්කරුවන්ට මුදල් හෝ පොලිය නොගෙවීම නිසා තැන්පත්කරුවන් සංගමයක් ලෙස 2013දී ඒකරාශී වුණා. සටන් බිමට අවතීර්ණ වුණා." කියා. අමාරුවෙන් උපයා ගත් මුදල් ආපසු ලබා ගැනීමට ඔවුන් පාරේ වාඩි වී ඉන්නවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තමන් ඉතාම අමාරුවෙන් උපයාගත් සල්ලි තැන්පත් කර, තමන්ගේ ඒ තැන්පතු ගන්න දවල් පාරේ ඉදගෙන ඉන්න, උපවාස කරන්න මහ ජනයාට සිදු වෙලා තිබෙනවා. මොකක්ද මහ බැංකුව කළේ? ඒ අය අතරින් බහුතරයක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා.

විශේෂයෙන්ම පිළිකා, වකුගඩු, හෘද රෝග, අධිරුධිර පීඩනය ආදී විශාල රෝග ලක්ෂණවලින් ඒ තැන්පත්කරුවන් පෙළෙනවා. ඒ අය අතරින් සියයට 91ක්ම වයසක අයයි; ජ්‍යෙෂ්ඨ පුරවැසියෝයි. ව්‍යාපාරික පරමාර්ථයෙන් නොව ජීවිතය පවත්වාගෙන යෑමේ පරමාර්ථයෙන් තමයි ඔවුන් මුදල් තැන්පත් කළේ. ගේදොර ඉඩ කඩම් විකුණා තිබෙනවා. ජීවත් වන්න විධියක් නැතිව ඒ අය ගෙවල් දොරවල් විකුණා දමා තිබෙනවා. මහ බැංකුව සමඟ සාකච්ඡා 14ක් පවත්වා තිබෙනවා. ඒ සාකච්ඡා අසාර්ථක වෙලා තිබෙනවා. හැබැයි අදත් ඒ තැන්පත්කරුවන්ට කිසිදු සහනයක් ලබා දෙන්න CIFL ආයතනයට බැරි වෙලා තිබෙනවා. මහ බැංකුව රහස්‍ය වාර්තා පමණක් සකසා තිබෙනවා.

තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව පියවර ගත්තේ නැහැ. ආයෝජන ප්‍රවර්ධන කාර්යයන් නොකර, ආයෝජන දිරි ගන්වනවා වෙනුවට තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිද්ධ වන විධියට තමයි මහ බැංකුව කටයුතු කරලා තිබෙන්නේ. ප්‍රතිව්‍යුහගත කිරීමට කොපමණ යෝජනා ඉදිරිපත් කළත්, ඒ සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා. හිටපු අධ්‍යක්ෂවරයා යම් පියවර ගත්තත්, දැන් අවුරුදු දෙකක සිට මහ බැංකුව මැදිහත් වෙලා මේ ආයතනයට අධ්‍යක්ෂවරයෙක්වත් පත් කර ගන්න බැරි වෙලා තිබෙනවා. වැඩ බලන අධ්‍යක්ෂවරයා සියල්ල කණපිට හරවා තිබෙනවා. හිටපු අධ්‍යක්ෂවරයා විසින් ලබා ගන්නා ලද තැන්පතු, පොලිය සමඟ ආපසු ගෙවීමට මූල්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මූල්‍ය මණ්ඩලය මේ ආයතනයට ලබා දී පු අවසර ලිපිය, සැලැස්ම මගේ ළඟ තිබෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තැන්පතු ගෙවීම පිළිබඳව මූල්‍ය මණ්ඩලය ඉතාමත් විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළා. හැබැයි, මූල්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ ඒ සැලැස්මට අනුව ඒක සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ අධිකරණයට ගියා. අධිකරණයටත් බොරු වාර්තා ඉදිරිපත් කරමින් තිබෙනවා. තමුන්නාන්සේලාගෙන් දැන් මම අහන්නේ, මේ CIFL ආයතනයේ භාරදහස් එකසිය පනස්නවයක් වූ තැන්පත්කරුවන්ගේ රුපියල්

බිලියන 3.5ක් වන තැන්පත් මුදල - මහජනයා ඉතාමත් අසීරුවෙන් උපයා ගන්නා ලද මුදල් - මූල්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් අතට පත් වෙන්න රජයක් හැටියට තමුන්නාන්සේලා ඉඩකඩ සලසනවාද, ඒ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්නාන්සේලා ගන්නා ක්‍රියාමාර්ග කවරේද කියයි.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඊළඟට වැදගත්ම ප්‍රශ්නය තමයි UB Finance සමාගම පිළිබඳ ප්‍රශ්නය. මේ පිළිබඳව මම අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇහුවා. මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇහුවාට පස්සේ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට උත්තරයක් දුන්නා. අග්‍රාමාත්‍යවරයා උත්තරය දුන්නාට පස්සේ UB Finance ආයතනයේ කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරියා මට ලියුමක් එවා තිබුණා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට එයා මගේ office එකට ලියුමක් එවලා. ඒ ලියුමේ සම්පූර්ණයෙන්ම වැරදි කරුණුයි තිබුණේ. 2016.09.07වන දින මා විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉහත කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු විමසුවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගෙන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශ කළා. කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත කිරීමට UB Finance සමාගමේ මූලික අවශ්‍යතා සපුරා නොමැති බැවින් විසර්ජන කාලයක් ලබා දෙන බව මහ බැංකුව දැන්වූ බව අගමැතිතුමා කීවා. එතුමා එතකොට මහ බැංකුව භාර කෙනා. අර රොබර්ට් යන කාලයේ. 2012 වසරේ සිට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ UB Finance සමාගම ප්‍රකාශ කළද, පසුගිය වසර නවයක කාලය පුරාවටම මෙය ලැයිස්තුගත කළේ නැහැ. මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළව UB Finance සමාගමේ සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතාද 2016.09.07 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාට, මුදල් අමාත්‍යතුමාට, මහ බැංකු අධිපතිතුමාට පිටපත් සහිතව මා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, තැන්පත් මුදල්වලින් සියයට 40ක් පොලිය සමඟ තැන්පත්කරුවන්ට ගෙවා ඇති බවයි. මගේ ළඟ ඒ ලිපිය තිබෙනවා. මේ දක්වා මේ UB Finance ආයතනය කිසිදු පොලියක් ගෙවා නැහැ. 2016.09.30වන දින UB Finance ආයතනයේ සභාපති, තැන්පත්කරුවන්ට එවා ඇති ලිපියේ සති හතරක කාල සීමාවක් තුළ කොටස් වෙළෙඳ පොළේ ආයෝජන කළ හැකි බව දන්වා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ, The Finance and Guarantee - F&G - කියන සමාගම. ඒ සමාගම අර්බුදයට ලක් වුණාට පස්සේ යුනියන් බැංකුවෙන් ඒ සමාගම අරගෙන, යුනියන් බැංකුවේ අනුබද්ධ ආයතනයක් හැටියට UB Finance කියන ආයතනය පිහිටුවුවා. ඒකට මැදිහත් වීම ගැන මා එතුමන්ලාට ස්තූතිවන්ත වෙනවා. UB Finance ආයතනය දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් ලාභ ලබන බව පුවත් පත්වල වාර්තා කර තිබෙනවා මා දැක්කා. පසුගිය වසරේ එතුමන්ලාගේ ලාභය රුපියල් මිලියන 970ක් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒ ගැන මම ස්තූතිවන්ත වෙනවා. මොකද, UB Finance ආයතනය කඩා වැටුණු ආයතනයක්. යුනියන් බැංකුව මැදිහත් වෙලා එය ගොඩ නැඟීමට දරපු උත්සාහය පිළිබඳව අපි ස්තූතිවන්ත වෙනවා. UB Finance ආයතනයේ කඩා වැටීමේ අනතුරක් ගැන නොවෙයි, මා මේ කියන්නේ. ඒ ආයතනය නැවතත් වර්ධනය වෙමින් තිබෙන ආයතනයක් බව පිළිගනිමින් තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි, ඒ ආයතනයේ තිබෙන සල්ලි කාගේද? ඉස්සර වෙලාම කරපු දේ තමයි ඒ ආයතනයේ මිලියන 1,200ක කොටස් -F&G සමාගමේ මිලියන 1,200ක කොටස්- කොටසක් ගත පනහ බැගින් රුපියල් මිලියන හයසියයකට යුනියන් බැංකුවට දුන්නා. කොටස් මිලියන එක්දහස් දෙසියයක්, කොටසක් ගත පනහ ගණනේ රුපියල් මිලියන හයසියයකට යුනියන් බැංකුවට දුන්නා. ඒ වාගේම කොටසක් රුපියල් දෙක බැගින් කොටස් මිලියන

275ක් රුපියල් මිලියන 550කට ShoreCap කියන ආයතනයට දුන්නා.

එතකොට තැන්පත්කරුවන්ට? යුනියන් බැංකුවට මේ F&G සමාගමේ කොටසක් දුන්නේ සහ 50 ගණනේ. ShoreCap කියන සමාගමට කොටසක් රුපියල් දෙක ගණනේ දුන්නා. හැබැයි, තැන්පත්කරුවන්ගේ මුදල්වලින් සියයට 60ක් මෙහි කොටස් බවට පරිවර්තනය කළා. තැන්පත්කරුවන්ගේ කොටසක වටිනාකම කියද? තැන්පත්කරුවෙකුට කොටසක් දුන්නේ රුපියල් 7ට. ඒ මොන කොටසක්ද? ඡන්ද බලය හිමි නොවන කොටසක්. ඡන්ද බලය හිමි කොටස්, කොටසක් සහ 50 ගණනේ යුනියන් බැංකුව සතුව තිබෙනවා කොටස් මිලියන 1,200ක්. ShoreCap සමාගමට රුපියල් 2 ගණනේ කොටස් මිලියන 275ක් දෙනවා, මිලියන 550කට. ඒවා ඡන්ද බලය හිමි කොටස්. හැබැයි, ඡන්ද බලය හිමි නොවන කොටසක් තැන්පත්කරුවන්ට රුපියල් 7 ගණනේ දෙනවා. ඒක සාධාරණද? ඒක අසාධාරණයි. මේ නිර්දේශය දෙන්නේ කවුද? ඒ නිර්දේශය දෙන්නේ මහ බැංකුව! මා ළඟ තිබෙනවා මහ බැංකුව මේ කොටස් අලෙවි කිරීමට සකස් කළ සැලැස්ම. ඒ අය මේ කොටස් මිල ගණන් එක්ක ඉදිරිපත් කරනවා. යුනියන් බැංකුවට සහ 50යි. ShoreCap එකට රුපියල් 2යි. තැන්පත්කරුවන්ට රුපියල් 7යි. මිනිසුන්ගේ තැන්පත් මුදලින් සියයට 60ක් කොටස් බවට පත් කරන්න කිව්වා. ඒ සමහර අය සියයට 60ක් කොටස් බවට පත් කළා. සමහර අය සියයට සියයම කොටස් බවට පත් කළා. ඇයි ඒ? ඒ ගොල්ලෝ කිව්වා, "අපි මේ ආයතනය ගොඩ ගන්න ඒ විධියට කටයුතු කළා" කියලා. මුලින්ම F&G සමාගමෙන් මේකට shares දුන්නා. මා ළඟ තිබෙනවා ඒ කොටස් සහතිකය.

ඊට පස්සේ යුනියන් බැංකුව තමන්ගේ වෙනම අනුබද්ධ ආයතනයක් ලෙස UB Finance කියලා මේ සමාගම ගොඩනැගුවා. ඊට පස්සේ UB Finance ආයතනයෙන් F&G එකේ කොටස් වෙනුවට ඒ ගොල්ලන්ගේ කොටස් සහතික නිකුත් කළා. මා ළඟ තිබෙනවා UB Finance සමාගම විසින් තැන්පත්කරුවන්ට නිකුත් කරන ලද කොටස්වලට අදාළ සහතිකය. දැන් ඡන්ද බලය නැති කොටස් සහතිකයක් තැන්පත්කරු ළඟ තිබෙනවා. ඒ කවදා ඉදලාද? 2013 ඉදලා. දැන් 2018 වෙනතෙක් මොකද වෙලා තිබෙන්නේ? මේ සමාගම මහ බැංකුවේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරන්නේ නැහැ. ඉතින්, තැන්පත්කරුවන් මේ කොටස් අතේ තියාගෙන මොනවා කරන්නද? නිකම් කඩදාසියක් මහ ජනතාව අතේ තිබෙනවා. මහ ජනතාව අතේ කඩදාසියක් තිබෙනවා. නමුත්, මේ කොටස් අයිති සමාගම කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් වෙලා නැහැ!

2013.10.28 දින දරන ලිපිය මා ළඟ තිබෙනවා. UB Finance එකේ management එකට අවස්ථා ගණනාවකදී මේ විධියට කියනවා. "ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කලින් නිකුත් කර ඇති විධානයන්ට අනුව, 2013.12.31 දිනට පෙර කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත වන මෙන් මෙම සමාගමට උපදෙස් දෙනු ලැබූ බවත්, ඒ අනුව කටයුතු කිරීමට සමාගම එකඟ වූ බව දන්වමි." මේ ලිපිය කවුද එවන්නේ? මේ ලිපිය එවන්නේ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, 2013දී. UB Finance සමාගම ලැයිස්තු ගත කිරීම සඳහා අවශ්‍ය වන කොන්දේසි සකස් කර නියෝග දීලා තිබෙනවා. නමුත් තවම ඒ සමාගම ලැයිස්තුගත කරලා නැහැ. ඉදිරියේදී කටයුතු කරන්න නියෝග ලබා දුන් බව සඳහන් කරලා එවනවා.

ඊ ළඟට, 2016දී මෙහෙම කියනවා. "කෙසේ වුවද, සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් පැවති සියලු නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට සමාගමට මේ වන විට හැකියාව ලැබී ඇති අතර, ශ්‍රී ලංකා

මහ බැංකුව විසින් කරන ලද විධානය ප්‍රකාරව 2016.06.30 -දැනට අවුරුදු දෙකකට කලින්- දිනට පෙර සිය කොටස් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරන බව සමාගමේ කළමනාකාරිත්වය විසින් අප වෙත දැනුම් දී ඇති බව තවදුරටත් දන්වා සිටිමි."

මේ තැන්පත්කරුවන්ට UB Finance සමාගමෙන් කියනවා, මහ බැංකුව විසින් ලැයිස්තුගත කිරීම සඳහා තිබෙන බාධා සියල්ලම අයින් වෙලා තිබෙනවාය කියලා. 2016.06.30 වෙනි දා කියනවා, "මේ සමාගම අපි කොටස් වෙළෙඳ පොළට ඇතුළු කරනවා" කියලා. නමුත්, තවම ඇතුළු කරලා නැහැ. දැන් මොකද වෙලා තිබෙන්නේ? කොටසක් රුපියල් 7 ගණනේ මේ වාගේ කඩදාසියක් තැන්පත්කරුවන් අතේ තියාගෙන ඉන්නවා. ඒක කොටස් වෙළෙඳ පොළට ඇතුළත් වෙලාත් නැහැ; ඒකට පොලියක් ගන්න විධියකුත් නැහැ; ඒක අලෙවි කර ගන්න විධියකුත් නැහැ. මේ විධියට කොළයක් විතරක් තිබෙනවා. මේ අයගේ EPF අරමුදල කියන්නේ මේ කොළයද? මේ ගොල්ලන්ගේ නිවසක් විකුණා ගන්න මුදල කියන්නේ මේ කොළයද? ඒ ගොල්ලන් මේ F&G සමාගමේ තැන්පත් කළ මුදල කියන්නේ මේ කොළයද? මේ කොළයකින් ඇති ඵලය මොකක්ද? මහ බැංකුව UB Finance ආයතන පිළිබඳව ලබා දුන් කිසිම නිර්දේශයක් අනුව කටයුතු කර නැහැ. අද UB Finance ආයතනයේ නිලධාරීන් මොකක්ද කියන්නේ? "මේ ආයතනයේ තමුන්තාන්සේලාගේ සල්ලි නැහැ. තමුන්තාන්සේලාගේ සල්ලි තිබෙන්නේ F&G ආයතනයේ. F&G ආයතනයට ගිහිල්ලා ගන්න" කියලායි කියන්නේ. හැබැයි, F&G ආයතනය තමයි UB Finance එකට ගන්නේ; ඒකේ කොටස් තමයි ගන්නේ. ඒක තමයි යුනියන් බැංකුවේ අනුබද්ධ ආයතනයක් හැටියට පිහිටෙව්වේ. ඒ පිහිටවු එකේ කොටස් තමයි UB Finance එකට දුන්නේ. මේ තැන්පත්කරුවන්ට දැන් මොකක්ද වෙන්නේ?

දැන් අවුරුදු දහයකට වැඩි කාලයක් මිනිස්සු සල්ලි තැන්පත් කර තිබෙනවා, ඒ වෙනුවට නිකම් හිස් කොළයක් ඔවුන්ගේ අතේ තිබෙනවා. මංගල සමරවීර ඇමතිතුමා මේකට උත්තරයක් දේවි. මම එතුමාගෙන් අහන්න කැමැතියි යුනියන් බැංකුවට දෙන කොටසක් ශත 50ක් වෙන්නේ, ShoreCap සමාගමට දෙන කොටසක් රුපියල් 2ක් වෙන්නේ ඇයි කියලා. ඒවා ඡන්ද බලය තිබෙන කොටස්. එහෙම නම්, ඡන්ද බලය නැති තැන්පත්කරුවන්ගේ කොටසක් රුපියල් 7ක් බවට තීරණය කළේ කොහොමද? ඒ වෙලාවේ මේ කටයුතු භාරව කටයුතු කළ මහ බැංකුවේ නිලධාරියා අද වැඩ කරන්නේ කොහේද? අද ඔහු යුනියන් බැංකුවේ උප සභාපතිවරයා. ඒක මතක තබා ගන්න. ඔහුගේ නම ප්‍රියන්ත. මේ ආයතනයේ ඉදගෙන ඔහු තමයි මේ වැඩ කටයුතු කළේ. මම අනෙක් අය ගැන සහතික දෙන්නේ නැහැ. විදේශ ආයෝජකයෝ දෙදෙනෙක් මේ කටයුත්තට මැදිහත් වෙන්න ආවා. ඒ දෙදෙනා පසෙකින් තියලා මේ කටයුත්තට යුනියන් බැංකුව තෝරා ගත්තා. ඒකට කමක් නැහැ. ඒ නිර්දේශ අපි දන්නේ නැහැ නේ. හැබැයි, යුනියන් බැංකුව තෝරා ගන්න නිර්දේශ කළ මහ බැංකුවේ හිටපු නිලධාරියා අද වැඩ කරන්නේ කොහේද? ඔහු අද යුනියන් බැංකුවේ උප සභාපතිවරයා හැටියට කටයුතු කරමින් සිටිනවා. දැන් මේ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව මොකක්ද කියලා අපි තමුන්තාන්සේගෙන් දැන ගන්න කැමැතියි. මහ බැංකුව මොකක්ද මේ කරලා තිබෙන්නේ? කවදාද මේ සමාගම ලැයිස්තුගත කරන්නේ? තවදුරටත් මේ සමාගම ලැයිස්තුගත කිරීමෙන් වැඩක් නැහැ. අඩුම තරමින් ඒ මිනිසුන්ට එකඟ වුණු මුදලයි, ඊට සරිලන පොලියයි එක්ක මුදල් ටික දෙන්න ඒ ආයතනය බැඳී සිටිනවා. තමුන්තාන්සේලා පිළිගන්නවාද, මහජනයාගේ ධනය මේ විධියට එකතු කර ගන්නේ මූල්‍ය ජාවාරම්කාරයන් බව? මේගොල්ලන් තමයි අපේ රටේ අපරාධකාරයෝ. ඒක මතක තියාගන්න.

[ගරු අනුර දිසානායක මහතා]

මේගොල්ලන්ගේ ඉතිහාසය මම පසුව තවදුරටත් පෙන්වන්නම්. මූල්‍ය ජාවාරම්කාරයෝ කණ්ඩායමක් අපේ රටේ මහජනයාගේ ධනය එක්රැස් කරමින් විරාජමානව වැජඹෙන තත්වයක සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ UB Finance ආයතනයේ තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳව තමුන්නාන්සේගේ අවධානය යොමු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඊළඟට මම ETI ආයතනය ගැන ඔබතුමාගේ අවධානය යොමු කරවනවා. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ETI ආයතනයේ තැන්පත්කරුවන් 36,000ක් පමණ ඉන්නවා. ඔවුන් තැන්පත් කර ඇති මුදල රුපියල් බිලියන 3.5යි. ආසන්න වශයෙන් ගත්තොත් ඒ තැන්පත් ප්‍රමාණය රුපියල් කෝටි 3350ක් පමණ වෙනවා. ප්‍රසිද්ධ කාරණයක් තමයි මේ ETI ආයතනය එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට යටත්ව තිබුණාය කියන එක. ඉස්සර ඒ ආයතනය වළලු බදින දැන්වීම් පළ කළා; විශාල ප්‍රණය කටයුතු කරන බව පෙන්වුවා. ඒ සමාගමට මාධ්‍ය ආයතන තිබුණා. ඒ අය මහා දැවැන්ත චිත්‍රපටි හදන බව පෙන්වුවා; විශාල හෝටල් ගොඩනඟන බව පෙන්වුවා. මේ ඊළිච්චි ව්‍යාපාරය මහා දැවැන්ත සමූහ ව්‍යාපාරයක් හැටියට ජනතාවට පෙන්වා තිබුණා. ඒකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපාරය මේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිබෙන ව්‍යාපාරයක්. අපට ඒ ගැන ගෞරවයක් තිබෙනවා. ඔවුන් අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් සපයන්න ඇති කියන විශ්වාසයක් අපට තිබෙනවා. හැබැයි, අපි දැන් අහන්නේ මේකයි. ඒ අය මේ ඔක්කොම සෙල්ලම් කරලා තිබෙන්නේ කාගේ සල්ලිවලින්ද? ඒ ආයතනය පිළිබඳව මම ඔබතුමාට එකීන් එක කරුණු පෙන්වා දෙන්නම්.

ETI Finance Limited ආයතනයේ සභාපති ජීවක හේමාල් එදිරිසිංහ මහත්මයා 2013.10.01 දින තැන්පත්කරුවන්ට යවන ලද ලිපියක් තිබෙනවා.

"එකී වාර්තාව අනුව අප සමාගම සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1600 සිට රුපියල් මිලියන 4100 දක්වා වර්ධනය වූ අතර, මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 32,000 දක්වා වර්ධනය වී ඇත."

මිලියන 32,000ක් කියන්නේ බිලියන 32 දක්වා වර්ධනය වී ඇති බවයි.

"ඊට අමතරව ETI මූල්‍ය සමාගම ව්‍යාපාර කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් මෙහෙයුම් කටයුතු නවීකරණය කිරීමෙන් කාර්යන්හි අඛණ්ඩව යෙදී සිටී. මූල්‍ය සමාගම් පිළිබඳ වර්තමානයේ පවත්නා භානිකර ප්‍රචාර නිසාත්, වෙළෙඳපොළේ පැතිර යන සාවද්‍ය තොරතුරු නිසාත් අපේ සමාගමේ ප්‍රගතිය පිළිබඳව ඔබ දැනුවත් කිරීම කාලෝචිත යයි අපි විශ්වාස කරමු. එසේම, වසර 45ක් පුරාවට ETI මූල්‍ය සමාගම පවත්වාගෙන ආ විශ්වාසනීයත්වය, අඛණ්ඩ බව ඔබ වෙනුවෙන් සැපයීමට අප ඇප කැප වී සිටින්නෙමු."

කවුද එහෙම කියන්නේ? එහෙම කියන්නේ ජීවක එදිරිසිංහ. කවදාද කියන්නේ? කියන්නේ, 2013.10.01 දා. මීට අවුරුදු හතරහමාරකට කලින් කියනවා, "මේක දැවැන්ත ව්‍යාපාරයක්, ඒ ගැන විශ්වාසවන්තභාවය තියන්න" කියලා. ඒ විතරක් නොවෙයි, ඒ ලියුමේ තවත් සහතික කරන්නේ මොකක්ද?

"තවද, ETI මූල්‍ය සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා 0112-477000 මගින් විමසීම කළ හැකි බව වැඩිදුරටත් දැනුම් දෙමි."

"පොඩි හරි සැකයක් තිබෙනවා නම් අහන්න, මෙන්න නම්බර් එක" කියලා තැන්පත්කරුවන්ට ලියුමක් එවනවා. ඒ වන විටත් මහ බැංකුවෙන් යම් නිර්දේශ ලබා දී තිබුණා, මේ මූල්‍ය සමාගම යම් අස්ථාවරභාවයට පත්වෙමින් තිබෙන බවට. ඒ නිසා ඔවුන් මේ තැන්පත්කරුවන් මුළුමනින්ම නොමඟ යැවීමක් කර තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. මා උභ නිබෙනවා, සභාපතිතුමා යවපු තවත් ලිපියක්. ඒ ලිපියේත් ඉතා පැහැදිලිව කියනවා, "ඉහත කී කරුණු අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි මූල්‍ය සමාගම් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ උපදෙස් පිළිපැදීමට බැඳී සිටින අතර විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔබගේ තැන්පතු මුදල ඉතාම සුරක්ෂිත බවත්, එහි ආපසු ගෙවීම ස්ථිර වශයෙන්ම ස්ථාපිත කිරීමට වග කිව යුතු මූල්‍ය සමාගමක් වශයෙන් අපි බැඳී සිටින බවත්ය" කියලා. මේ ලිපිය යවා තිබෙන්නේ වැඩි ඇත දිනයක නොවෙයි. මේ ලිපිය යවන්නේ කවදාද? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, තැන්පත්කරුවන්ට මේ ලිපිය යවන්නේ, 2018.01.04 දිනයි; මේ අවුරුද්දේ ජනවාරි මාසයේ 04වන දායි. ඒ ලිපියේ අන්තිමට මොකක්ද කියන්නේ? "අඩ සිය වසක් ඔබ සමඟ සිටි අපි තව සිය වසක් ඔබ සමඟ ඉදිරියට" කියලා. එහෙම තමයි මේ ලිපිය යැව්වේ.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? මේ ETI ආයතනයේ ප්‍රශ්නය පිළිබඳව ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය ඇමතිතුමාගෙන් මා ඇහුවාට පස්සේ, එතුමා පාර්ලිමේන්තුවට දීපු උත්තරය මොකක්ද? මේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් සියලු ව්‍යාපාර විකුණුවාට පස්සේ අදියර දෙකකට ඩොලර් මිලියන 75ක් ලැබෙනවාය කීවා. පළමුවන අදියරට ඩොලර් මිලියන 32ක් ලැබෙනවාය කීවා, ඊළඟ අදියරට ඩොලර් මිලියන 43ක් ලැබෙනවාය කීවා. මේ සමූහ ව්‍යාපාරයට අයිති ව්‍යාපාර සියල්ලම විකුණුවාම ඩොලර් මිලියන 75ක් ලැබෙනවා. ඩොලර් මිලියන 75ක් කියන්නේ, ආසන්න වශයෙන් රුපියල් බිලියන එකොළහමාරයි. ETI ආයතනය සහ ස්වර්ණමහල් මූල්‍ය සේවා ආයතනය විසින් ණයට දීපු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන පහමාරයි. එතකොට සමූහ ව්‍යාපාරයේ දේපොළවලින් ලැබෙනවා, රුපියල් බිලියන එකොළහමාරක්. ණයට දීපු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන පහමාරයි. ආසන්න වශයෙන්, රුපියල් බිලියන එකොළහමාරයි, රුපියල් බිලියන පහමාරයි එකතු කළාම රුපියල් බිලියන 17යි. හැබැයි රුපියල් බිලියන තිස්තුනහමාරක තැන්පත්කරුවන් ඉන්නවා. එතකොට ඉතුරු රුපියල් බිලියන දහසයහමාර කෝ? අපි කියනවා, ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව විමර්ශනයක් කරන්න ඕනෑය කියලා. මේ මූල්‍ය සමාගමේ සල්ලි කොහේටද ගියේ? මේ සමූහ ව්‍යාපාරයට අයිති සියලු දේපොළ විකුණුවත් ලැබෙන්නේ රුපියල් බිලියන එකොළහමාරයි. ණය වශයෙන් දීලා තිබෙන්නේ රුපියල් බිලියන පහමාරයි. එතකොට රුපියල් බිලියන 17යි. හැබැයි තැන්පතු වල එකතුව රුපියල් බිලියන තිස්තුනහමාරයි. එහෙම නම් ඉතුරු රුපියල් බිලියන දහසයහමාර කෝ? අපට ඒ මුදල් ප්‍රමාණය පෙන්වන්න. එක්කෝ ගෙවා ගන්න බැරි වුණු බොල් ණය කියලා පෙන්වන්න. නැහැ. ඒවා ඒ ගොල්ලන්ගේ ආයතනවල තමයි තිබෙන්නේ. මේ රුපියල් බිලියන දහසයහමාරට මොකද වුණේ?

තමුන්නාන්සේලා අද තැන්පත්කරුවන්ට කියන්නේ මොකක්ද? 05වන දා තැන්පත්කරුවන් කැඳවා සියයට 10ක් දීලා තිබෙනවා. තවත් සියයට 10ක් පස්සේ දෙනවා ලු. ඉතිරි සියයට 80 අවුරුදු පහකින් දෙනවා ලු. ඒ දෙමවුපියන්-තැන්පත්කරුවන්- මට මුණ ගැහුණා. සමහර අය තමන්ගේ දරුවන් පිට රට යවන්න විසා

එක ලැබෙන කල් තමයි සල්ලි ටික තැන්පත් කරලා තිබුණේ. සමහර අය පිට රට ගිහින් ඇවිත්, ව්‍යාපාරයක් පටන් ගන්න තෙක් තමයි සල්ලි ටික තැන්පත් කරලා තිබුණේ. එක් කෙනෙක් මීගමුවේ තිබුණු තමන්ගේ හෝටලය විකුණා දෙසැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 500ක් තැන්පත් කරලා තිබෙනවා. දෙසැම්බර් මාසයේත් සල්ලි ගන්නවා. හැබැයි දෙසැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 500ක් අරගෙන මැයි මාසයේ කියනවා, "ඔය ගොල්ලන්ට ජුනි මාසයේ 05වන දාට සියයට 10ක් දෙන්නම්. පස්සේ තව සියයට 10ක් දෙන්නම්. ඉතුරු සියයට 80 අවුරුදු 5කින් දෙන්නම්" කියලා. අපි අහනවා, මේ අය කවුද කියලා. මේ අය මහ ජනයාගේ දේපොළ හොරකම් කරන මහ දවල් මං කොල්ලකාරයෝ. මේ මූල්‍ය සමාගම් මහ දවල් මං කොල්ලකාරයෝ. දෙසැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 500ක් ගන්නවා. "ජුනි මාසයේ 05වන දා සියයට 10ක් දෙන්නම්, තව මාස තුනකින් තව සියයට 10ක් දෙන්නම්, ඉතුරු සියයට 80 අවුරුදු 5කින් දෙන්නම්" කියලා කියනවා. මූල්‍ය සමාගම් එහෙම කියන්නේ කොහොමද? ETI ආයතනයේ මුදල් කොහේටද ගියේ? මුතුකරුපත් වෙට්ටියාර් ආයතනයටයි. මුතුකරුපත් වෙට්ටියාර් ආයතනය කාගේද කියා සොයා බලන්න. සල්ලි ඇද්දේ කොහේටද කියා සොයා බලන්න. ඒක ඊපීපී සමූහ ව්‍යාපාරයට අයිති නැහැ. තමුන්නාන්සේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් කැඳවා, මුතුකරුපත් වෙට්ටියාර් ආයතනය අයිති කාර්ට කියලා බලන්න. Board of Directors මාරු වුණේ කවදාද? මේවා වෙනස් වුණේ කවදාද? ස්වර්ණමහල් ආයතනයේ රත්න වික ඇද්දේ කොහේටද? ETI ආයතනයේ සල්ලි ඇද්දේ කොහේටද කියා සොයා බලන්න. මූල්‍ය ජාවාරම්කාරයෝ මහ දවල් මහ ජනයාගේ ධනය මං කොල්ල කරනවා. ආණ්ඩුවක් හැටියට තමුන්නාන්සේලා මේවා අනුමත කරනවාද? මේ රටේ පුරවැසියන් පිළිබඳව ආණ්ඩුවට වග කීමක් නැද්ද? මේ රටේ පුරවැසියන්ගේ මුදල් පිළිබඳව, තැන්පතු පිළිබඳව ආණ්ඩුවට වග කීමක් නැද්ද? තමුන්නාන්සේලා මේවාට වග කියන්න ඕනෑ.

ආයතන කඩා වැටුණාම නැවත ගොඩනැගීමේ සැලසුම් ඉදිරිපත් කරන බව අපි ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඊට පස්සේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරනවා. දිගටම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද? ප්‍රශ්නය කල් අදින්නයි. ප්‍රතිව්‍යුහගත කරලා මොන ආයතනයද ඉහළට ආවේ?

F&G Company, UB Finance උඩට ආපු බව මම පිළිගන්නවා. හැබැයි, UB Finance එක උඩට ආවාට එහි තැන්පත්කරුවන්ට සල්ලි දීලා නැහැ. වෙන මොකක්ද උඩට ගත්තේ කියලා මට කියන්න. මේ නිකම් මූල්‍ය ජාවාරම්කාරයෝ දෙන්නෙක්, තුන්දෙනෙක් මේකට ඇවිල්ලා, මේකේ තිබෙන දේපළයි, මහ බැංකුවෙන් දී තිබෙන licence එකයි උපයෝගී කර ගෙන දාදු කෙළිනවා. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. Entrust Securities PLC එක පසුගිය කාලයේ ආවා මේ ආයතන ගොඩකට. පසුගිය කාලයේ මේ කඩා වැටුණු ආයතන ගොඩකට මැදහත් වුණේ Entrust Securities PLC ආයතනය. දැන් මොකක්ද වෙලා තිබෙන්නේ? අත්තිමේ දී ඒකත් වැටුණා. එම නිසා තමුන්නාන්සේලා මේ ගැනත් හිතන්න. මේ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ගේ සල්ලිවල ආරක්ෂාව ගැන, ඒ අයට ආපසු මුදල් ලබා දීම පිළිබඳව අත් හරින්නට බැරි වග කීමක් තමුන්නාන්සේලාට තිබෙනවාය කියා අපි විශ්වාස කරනවා.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඊළඟට මේ කාරණය කෙරෙහිත් අවධානය යොමු කරවන්න මා කැමැතියි. තවත් ලියාපදිංචි නොකළ සමාගම් කිහිපයක් තිබෙනවා. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයිති F & G, PDL and RECL වැනි සමාගම් තිබෙනවා. ඒවා ලියාපදිංචිවෙලා නැහැ. හැබැයි, ඒවා ලලිත් කොන්ත්‍රාලවලට අයත් සෙලින්කෝ සමූහ ව්‍යාපාරය එක්ක තිබුණේ.

ඇත්තටම ඒ මූල්‍ය සමාගම්වල අය වැඩියෙන් පින්දහම් කරනවා නම්, වැඩියෙන් සල්ලි සොයන්න ඕනෑ. පින් දහම් කරනවා නම්; මහජන සේවය තරනවා නම්, වැඩිපුර සල්ලි හොයන්න ඕනෑ. මම මේ ඇත්ත කියන්නේ. මොකද, මේ හැම දෙනාම හැංගිලා සිටියේ මේ පින් දහම්වල. මහජනයා හිතනවා, මහා පින් දහම් කරන නෝනා; මහා පින් දහම් කරන කොන්ත්‍රාල මහත්මයා; මේ අයට සල්ලි තිබෙනවා කියලා. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය හදන්න මිලියන සියයක් දුන්නා. පින් කදන්. පත්තරවල ඒ ගැන පළ වෙනවා, මුල් ගල් තියනවා. ලංකාවේ ප්‍රධාන පුරවැසියන් එක්ක ජායාරූප ගන්නවා. ජනතාව හිතනවා, ජනාධිපතිතුමාගේ අගසවු. එකකට මිලියන සියයක් දෙනවා, නෝනා යනවාවිවෘත කරන්න. මොකක්ද මේ වෙලා තිබෙන්නේ? මේවා තුළින් තමයි සැඟවෙන්නේ. එම නිසා ජනතාව මූල්‍ය කර්මයේ මේ ආයතන විශාල ප්‍රමාණයක් අද තැන්පත්කරුවන්ගේ ජීවන තත්ත්වය අකර්මණ්‍යතාවයට පත් කර තිබෙනවා. එතැනින් නතර වෙන්නේ නැහැ.

විශේෂයෙන්ම මේ කාරණය ගැනත් මම කියන්නට ඕනෑ, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. අපි දන්නවා, අපේ රටේ "සණස" ගැන. "සණස" අපේ රටේ ග්‍රාමීය වශයෙන් විශාල ලෙස පැතිරලා තිබෙනවා. එහි තැන්පත්කරුවන්ට "සණස" පිළිබඳව සැකයන් ඇති කර ගැනීම සඳහා නොවෙයි මම මේ කථාව කරන්නේ. මා නැවතත් එහි තැන්පත්කරුවන්ට කියනවා. ඔබට "සණස" විශ්වාස නම්, ඔබ "සණස" එක්ක ගනුදෙනු කරන්න. නමුත් මම කියන්නේ මෙයයි. දැන් "සණස"කිව්වාම අපි හැමදෙනාගේම ඔප්වේ ඇදෙන්නේ මොකක්ද? "සණස" කිව්වාම අපි හැමදෙනාගේම ඔප්වේ ඇදෙනවා, යම් මව් සමාගමක් පිළිබඳව. එම මව් සමාගමට මේ වටේම තිබෙන ශාඛා යටත්, එම මව් සමාගම විසින් මේ ශාඛා මෙහෙය වීමකට භාජනය කරනවා කියන එක අපේ ඔප්වේ ඇදෙනවා. මෙය මුළුමනින්ම මහ බැංකුවට අයත් නොවුණත්, සමුපකාර පනත යටතේ ලියාපදිංචි කර තිබෙනවා. සමහර ඒවා පළාත් සභා විෂය යටතට එනවා. හැබැයි දැන් වෙලා තිබෙන්නේ මොකක්ද? සණසේ එක් එක් ශාඛා වෙන වෙනමයි ක්‍රියාත්මක වෙන්නේ. "සණස" කියා තිබුණාට, එක් මවු සමාගමක් විසින් කළමනාකරණය කරන, සියලුම තැන්පත්කරුවන්ට එකම සමාගමකින් වග කියන තැනක් නොවෙයි. සණසේ ස්වභාවය තමයි එම සණස ශාඛාව එතැනට වග කියන එක. එතකොට සමහර තැන් සාර්ථක වෙලා තිබෙනවා; සමහර තැන් අසාර්ථක වෙලා තිබෙනවා.

දැන් මම මේ කාරණය පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්නට කැමැතියි. තැන්පත්කරුවන්ටත් සිදු වූ මූල්‍ය වංචාව පිළිබඳව 2016 වසරේ දී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි 235ක් සහ මහරගම පොලීසියට පැමිණිලි 137ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම මූල්‍ය වංචාව පිළිබඳව පොදු දේපළ පනත යටතේ ක්‍රියාකාරී විමර්ශන කටයුතු කළා. ඊට පසුව මේ වන්නේගෙදර "සණස" සමිතියේ කෝට්ටි 60ක මුදලක් එහි සභාපතිලා අරගෙන පනිනවා; පුතාගේ නමට ඉඩම් ගන්නවා, එම විස්තර සියල්ල මා ළඟ තිබෙනවා. පොලීසියට පැමිණිලි කළත් පොලීසිය කිසි දෙයක් කළේ නැහැ. මේ "සණස" ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ තැන්පතු අද අහිමි වෙලා තිබෙනවා. මේ පිළිබඳව රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමාට තැන්පත්කරුවන් ලියුමක් යැව්වා. ඒ තැන්පත්කරුවන් යවපු ලියුමට හිටපු මුදල් අමාත්‍යතුමා යැවූ උත්තරයත් මම කියවන්නම්. එතුමා මම ලිපියේ කියා තිබෙනවා,

"වන්නේ ගෙදර "සණස" සමිතියෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධවයි. දිනය: 2016.10.27, ඉහත කරුණ සම්බන්ධයෙන් ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විසින් මා වෙත ගොනු කරන ලද ලිපිය සම්බන්ධයෙනි."

[ගරු අනුර දිසානායක මහතා]

මේ විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් විසින් එවන ලද ලිපියකට යවනු උත්තරය. "මෙහිදී සමුපකාර හා ඒ සම්බන්ධ ණය දෙන සමිති මාගේ විෂය පථයට අදාළ නොවන අතර, එම ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයටය." එතුමා එහෙම කියනවා. "දැනට ලංකාව පුරා සමුපකාර ග්‍රාමීය බැංකු 2,450ක් සහ "සණස" බැංකු 5,217ක් පවතී. එම ආයතනවල මූල්‍ය සුරක්ෂිතභාවය ඉතා අවම මට්ටමක පවතින බව වත්තේ ගෙදර, "සණස" මූල්‍ය වංචාව මගින් පෙනී යයි.

වර්තමානයේ එම ආයතනවල මුදල් ආරක්ෂාව පිළිබඳව වගකීම දරනුයේ අදාළ සමිතියේ සභාපති, ලේකම් හා සාමාන්‍යාධිකාරී වන අතර, ඔවුන් විසින් දේශපාලන පක්ෂයක රැකවරණය ලබමින් මහ ජනතාවගේ මුදල් වංචා කරමින් සිටියි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා ලෙස මාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර, දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මෙම ගැටලු නිරාකරණය කිරීමට සුදුසු කටයුතු සිදු කරමින් පවතින බව කාරුණිකව දන්වමි."

"ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මෙම ගැටලු නිරාකරණය කිරීමට සුදුසු කටයුතු සිදු කරනවා" කියා 2016.10.27 දින එතුමා කියනවා. දැන් අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. මෙම ගැටලු නිරාකරණය කරන්න ගත් ක්‍රියාමාර්ග මොනවාද කියා මා දැනගන්න කැමතියි. හිටපු මුදල් ඇමතිතුමා මේක උතුරු කොළඹ සංවිධායකවරයා හැටියට එතුමාට යවනු ලියුමක් නොවෙයි. ඒවා නම් දේශපාලන ලියුම් නේ. මුදල් අමාත්‍යවරයා හැටියට එම letterhead එකෙන් යවනු ලියුමක් මේ. "සමුපකාර ග්‍රාමීය බැංකු 2,450ක සහ සණස බැංකු 5,217ක මූල්‍ය සුරක්ෂිතභාවය ඉතා අවම මට්ටමක පවතින බව" මුදල් ඇමතිවරයා එම ලිපියෙන් කියනවා. මහ ජනයාගේ තැන්පතු කරන්න ග්‍රාමීය බැංකු තිබෙනවා; සණස බැංකු තිබෙනවා. හැබැයි, මුදල් අමාත්‍යවරයා රටට කියන්නේ මොකක්ද? ඒවායේ තැන්පතු අනාරක්ෂිතයි කියා එතුමා කියනවා. හැබැයි, ඒ ගැන දැන් දන්නේ කවුද? මේ කේ.ඒ. සෙනෙවිරත්න කියන මහත්මයායි. මොකද, එතුමාට යවනු ලියුම නිසා තමයි එතුමා මේ ගැන දන්නේ. රටේ මිනිසුන් මේවා ගැන දන්නේ නැහැ. ඒ නිසා දැන් මොකක්ද වෙලා තිබෙන්නේ?

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, වත්තේගෙදර සමිතිය වේගයෙන් ක්‍රියාත්මක වන හොඳ සමිතියක් කියලා තමයි සාමාන්‍යයෙන් ජනතාව තුළ මතයක් ගොඩනැගිලා තිබුණේ. ඒ නිසා ඒ සමිතියට ගිහින් වැඩිපුර සල්ලි දමන්නය කිව්වා. ඒ ආසන්නයේ තිබෙන බැංකුත් කිව්වා, "වත්තේගෙදර සමිතියේ මුදල් දැමීමා නම් වැඩිපුර පොලිය ලැබෙනවා" කියලා. එහෙම තමයි රුපියල් මිලියන 600ක් එම සමිතියේ තැන්පත් කරලා තිබෙන්නේ.

502 සී, වත්තේගෙදර සණස සමිතියේ රුපියල් මිලියන 600කට වැඩි මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් 1,000කට වැඩි පිරිසකට 2016 සිට මේ දක්වා තම තැන්පත් මුදල් ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව ඇත. බස්නාහිර පළාත් සභාවේ සමුපකාර දෙපාර්තමේන්තුවේ අංක 103 දරන අංකයෙන් ලියා පදිංචි කර ඇති මෙම සමිතියේ මූල්‍ය කටයුතු පිළිබඳව විගණනය කිරීම බස්නාහිර සමුපකාර දෙපාර්තමේන්තුවේ වගකීමකි. එම වගකීම පුරා වසර 10කට අධික කාලයක් තුළ සිදු කර නොමැති අතර, එම දෙපාර්තමේන්තුවේද අනුදැනුම ඇතිව තැන්පත්කරුවන්ගේ මුදල් එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වංචා කර ඇත. වර්ෂ 2015දී මෙම සමිතියේ සිදු වන මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් සමුපකාර දෙපාර්තමේන්තුවෙන් සිදු

කරමින් තිබියදී, සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභියාචනාධිකරණය වෙත පෙන්සමක් ගොනු කොට විමර්ශනය අත්හිටුවීමේ තීරණයක් ලබා, එම නියෝගයේ ආශීර්වාදයෙන් බරපතල ලෙස තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 60ක මුදල් මෙම වත්තේගෙදර සමිතියේ සභාපතින්, ඔහුගේ පුතාන්, ඔහුගේ සාමාන්‍යාධිකාරීවරුන් අවභාවිතා -හොරකම්- කර තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, ග්‍රාමීය බැංකුවට අදාළ කාරණයක් කෙරෙහිත් මා ඔබතුමාගේ අවධානය යොමු කරවනවා.

"ගාල්ල දිස්ත්‍රික්කයේ සීමාසහිත හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා මගින් ප්‍රදේශයේ තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි 59කට ආසන්න මුදලක් අවභාවිතාවට ලක් කිරීම හේතුවෙන් ජනතාව බලවත් පීඩාවකට පත්ව ඇත. එකී තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ හා මුදල් ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කර තිබියදී ග්‍රාමීය බැංකු නිලධාරීන් එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි."

මේ පිළිබඳව වගකිව යුතු අංශ දැනුවත් කළද, මේ ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කළ අයට කිසිදු සාධාරණයක් ඉෂ්ට වී නැහැ. මෙහි හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පොලිස් පැමිණිලි ගණනාවක් සහ අධිකරණයේ සම්මුති කීපයක් යොමු කර ඇති නමුත් ඒ සියල්ල පැත්තකින් තබා තිබෙනවා. "එකා සැමටන් - සැම එකාටන්" යන තේමාව යටතේ, - මේක තමයි තේමාව.- ඔක්කොම එකතු වෙලා එකාට තමයි දීලා තිබෙන්නේ! "එකා සැමටන් - සැම එකාටන්" කියන තේමාව යටතේ ආරම්භ කළ දීර්ඝ ඉතිහාසයක් සහිත සමුපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු අංශයේ සිදු කරන මෙම කටයුත්ත අතීතය බේදනීය වේ. තමන්ගේම කුඩා ව්‍යාපාරයක්, ස්වයං රැකියාවක්, ඉඩමක් ගැනීම වැනි දෙයකින් ලබාගන්නා ආදායමකට වඩා හොඳ තත්ත්වයක් කියා හිතලා තමයි ප්‍රදේශයේ ජනතාව මෙහි මුදල් තැන්පත් කර තිබෙන්නේ. හැබැයි, දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ මුදල් ඒ ජනතාවට ලබාගන්න බැරි වෙලා තිබෙනවා. එතැන 35,000ක පමණ තැන්පත්කරුවන් ඉන්නවා. අදාළ අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවාද, මේ තැන්පත්කරුවන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද, ඒ සඳහා ගත වන කාලය කොපමණද කියා ගරු ඇමතිතුමන්ලාගෙන් මා දැනගන්න කැමැතියි. මා මේ කාරණය කිව්වේ මේ නිසායි. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය ජාවාරම්කරුවන් අතළොස්සක්, -

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, යාපනයේත් "සබ්බා" කියලා මූල්‍ය ආයතනයක් තිබෙනවා නේද?

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(மாண்புமிகு குழுக்களின் பிரதித் தலைவர் அவர்கள்)
(The Hon. Deputy Chairman of Committees)
"සබ්බා".

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனුர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
"සබ්බා" ආයතනයට මොකද වෙලා තිබෙන්නේ? ඒකත් එහෙම තමයි. කඩා වැටිලා තිබෙනවා. මිනිසුන් එහි මුදල් තැන්පත් කර තිබෙනවා. අද යාපනයේ වැඩිම පිරිසක් සිය දිවි හානි කර ගන්නේ මේ ණය බර හේතු කොටගෙනයි.

2017 වර්ෂයේ වාර්තා අනුව මේ ණය හේතු කොටගෙන අපේ රටේ 195දෙනෙක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. එක පැත්තකින් තැන්පතු, අනික් පැත්තෙන් ණය. ගරු නියෝජ්‍ය

කාරක සභාපතිතුමනි, මේ ණය ක්‍රමවේද මොන තරම් අසාධාරණද කියලා මම තමුන්නාන්සේට පෙන්වන්නම්. දැන් තිබෙනවා ග්‍රාමීය කුඩා ණය යෝජනා ක්‍රම. ජනතාවට ජීවත් වෙන්න විධියක් නැහැ. අතට කියක් හෝ ලැබෙනවා නම්, කෙසේ හෝ ගන්න අපේක්ෂා කරනවා. ඒ බැංකුවල අතික් මූල්‍ය කටයුතු පිළිබඳ ගෞරවය තිබෙනවා නම්, ඒ ගෞරවය දෙමින්ම තමයි මේ ගැන මා කියන්නේ.

මම මේ පෙන්වුම් කරන්නේ, "Commercial Credit" කියන කුඩා ණය යෝජනා ක්‍රමය ගැනයි. ඒ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂයක loan එකක් දෙනවා. රුපියල් 2,500 ගණනේ මාස 50ක් ඒකට ගෙවීම් කරන්න ඕනෑ. ණය මුදල රුපියල් ලක්ෂයයි; අතට රුපියල් ලක්ෂයක් ලැබෙනවා; මාසයකට රුපියල් 2,500 ගණනේ මාස 50ක් ගෙවන්න ඕනෑ. සාමාන්‍යයෙන් ග්‍රාමීය ජනතාව හිතනවා, "රුපියල් ලක්ෂයක් එකවර හම්බ වුණොත් තමන්ට වගාවක් හෝ කර ගන්න පුළුවන්; මාසයකට රුපියල් 2,500 ගණනේ තමයි ගෙවන්න වෙන්නේ; දවස් දෙකක් කුලී වැඩ කළාම රුපියල් 2,500 හොයා ගන්න පුළුවන්" කියලා. බැඳු බැල්මට සහනයක් වාගේයි. හැබැයි, මොකක්ද වෙලා තිබෙන්නේ? රුපියල් ලක්ෂයකට එයා ගෙවන්නේ රුපියල් 125,000යි. බැඳු බැල්මට හිතෙනවා, පොලිය රුපියල් 25,000යි; සියයට 25යි කියලා. ඒ ඇත්තද? නැහැ. පොලිය සියයට 25ට වඩා වැඩියි. මොකද, හැම මාසයේම අර මුදලින් රුපියල් 2,500 ගණනේ අඩු වනවා. එතකොට හිත වන මුදලට පොලී අනුපාතය ගණනය කරන්නේ නැහැ. එහෙම හරියට ගණනය කළොත්, මේ පොලී අනුපාතය සියයට 47.47යි. එවැනි පොලියක් ගෙවන්න මොන පුරවැසියාටද පුළුවන්කම තිබෙන්නේ? සියයට 47.47ක පොලියට ණයක් ගත යුත්තේ අපේ රටේ මොන පුරවැසියාද? සියයට 48ක පොලී අනුපාතයකට ණයක් දෙන්න! මේක තමයි දැන් ණය යෝජනා ක්‍රමය.

අද ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ මොකක්ද? ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය කියලා කරන්නේ, රුපියල් ලක්ෂයක් ණයට දෙනවා; මාසයකට රුපියල් 2,500 ගණනේ මාස 50ක් ගෙවන්න ඕනෑ; රුපියල් 2,500 ගණනේ වාරික 50ක් රුපියල් 125,000යි; හැබැයි දුන්නේ ලක්ෂයයි. 125,000ක් කිව්වාම හිතනවා, වාර්ෂික පොලිය සියයට 25යි කියලා. බැඳු බැල්මට පේන්නේ එහෙම තමයි. වාර්ෂික පොලිය සියයට 25 නොවෙයි. හිත වන ශේෂයට පොලී අනුපාතය හරියට ගණනය කරලා බැලුවොත්, මේකේ පොලී අනුපාතය සියයට 47.50යි. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයක්ද? තමුන්නාන්සේලා මේවා ගැන අනුගමනය කරන ප්‍රතිපත්තිය මොකක්ද? ලබා දිය යුතු පොලී අනුපාත පිළිබඳව, උච්චාවචන පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් නිර්දේශ ඉදිරිපත් කරනවා. හැබැයි, දැන් ග්‍රාමීය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ජාවාරම්කරුවන්ගේ උගුල්වලට විශාල ලෙස හසු වෙලා තිබෙනවා. මහ බැංකුව ඒ පිළිබඳව ගන්නා පියවර මොකක්ද?

තවත් ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව මම තමුන්නාන්සේගේ අවධානය යොමු කරවනවා. ඒ යෝජනා ක්‍රමය සකස් වෙලා තිබෙන්නේ මෙහෙමයි. රුපියල් 40,000ක් දෙනවා. ඒ සඳහා රුපියල් 2,202 ගණනේ මාස 24ක් ගෙවන්න ඕනෑ. එතකොට මාස 24ට රුපියල් 52,848ක් ගෙවන්න ඕනෑ. ගන්නේ රුපියල් 40,000යි. ඒකට රුපියල් 12,848ක් වැඩි වෙලා තිබෙනවා. හැබැයි, වාර්ෂික පොලී අනුපාතය කියද? එහෙම තැනක වාර්ෂික පොලී අනුපාතය සියයට 28.50යි. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ සියයට 28.50 පොලියට, සියයට 47.50 පොලියට, සියයට 60 පොලියට ණයක්? ගම්වලට යනවා; කාන්තාවන් පස්දෙනෙක් විතර එකතු කර ගන්නවා; "ඔයගොල්ලන්ට රුපියල් ලක්ෂය ගණනේ දෙන්නම්" කියනවා;

මාසයකට රුපියල් 5,000 ගණනේ ගෙවන්න කියනවා. අද අපේ රටේ ජනතාව මෙවැනි විශාල ණය උගුලක හිර වෙලා තිබෙනවා. ඒ ප්‍රමාණය කොච්චරද කියනවා නම් ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මා ළඟ තිබෙනවා ඒ වාර්තාව. අද අපේ රටේ වතු ක්ෂේත්‍රයේ පවුල්වලින් සියයට 73ක් නිල වශයෙන් ණයයි. මම මේ කියන්නේ, කඩිට තිබෙන ණය, පොලී මුදලාලීට තිබෙන ණය ගැන නොවෙයි. වතු ක්ෂේත්‍රයේ පවුල්වලින් සියයට 73ක් ලියා පදිංචි කරන ලද ආයතනවලින් නිල වශයෙන් ණය අරගෙන තිබෙනවා. එතකොට පුරවැසියන්ගෙන් 100ක් ගත්තොත්, වතුකරයේ 73ක් ණයකරුවන් බවට පත් වෙලා තිබෙනවා. ග්‍රාමීයව සියයට 61යි. නාගරිකව සියයට 49යි. ඒ නිසා අද අපේ රට විතරක් නොවෙයි, සාමාන්‍ය ජනතාවත් මේ ණය උගුලේ හිරකරුවන් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි, මේකේ වර දාන ලබමින් සිටින්නේ කවුද? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නගරයකට ගිහින් බලන්න. ඒ නගරයේ ලොකුම බිල්ඩින් එක බැංකුවේ. වැඩිම පහසුකම් දෙන්නේ කාටද? ඉහළ කළමනාකරණයටයි; බැංකු නිලධාරීන්ටයි. වැඩියෙන්ම රට සවාරි යන්නේ කවුද? බැංකු නිලධාරීන්. Director Board එකට වාඩි වුණාම එක දවසකට වැඩියෙන්ම ගෙවන්නේ කාටද? බැංකුවේ අයටයි. මේ මොනවා උපයලාද? කර්මාන්ත කරලාද? නිෂ්පාදනයක් සිදු කරලාද? නැහැ. ජනතාවගේ සල්ලි තැන්පතු ලෙස ගන්නවා; ආපහු ජනතාවට වැඩි පොලියට දෙනවා. එතැන තිබෙන පරතරයෙන් තමයි බැංකු තබන්න වෙන්නේ. හැබැයි කාර්යයක් කරනවා. විසිරිලා තිබෙන සල්ලි ටික එක තැනකට එකතු කරලා ප්‍රාග්ධන අවශ්‍යතා සපයනවා.

අපි බැංකුවේ කාර්ය භාරය පිළිගන්නවා. හැබැයි, බැංකුවේ කාර්ය භාරය විසින් අද මොකක්ද කරලා තිබෙන්නේ? අපි බැංකු පද්ධතිය පිළිගන්නවා, බැංකුවට කාර්ය භාරයක් තිබෙනවා. ජනතාව සතු විසිරී තිබෙන කුඩා කුඩා මුදල්, තැන්පතු ලෙස අරගෙන -කෙනෙක් ගිහිල්ලා රුපියල් ලක්ෂයක් තැන්පත් කරයි. තව කෙනෙක් රුපියල් ලක්ෂ දෙකක් තැන්පත් කරයි. තවත් කෙනෙක් රුපියල් ලක්ෂ පහක් තැන්පත් කරයි. ගෙදර රුපියල් ලක්ෂයක් තිබුණා කියලා වෙනත් ආයෝජනයක් කරන්න බැහැ. රුපියල් ලක්ෂ දෙකක් තිබුණා කියලා ආයෝජනයක් කරන්නත් බැහැ.- ඒ සල්ලි ඔක්කෝම එකතු කරගෙන ව්‍යාපාරිකයෙකුගේ යම් ප්‍රාග්ධන අවශ්‍යතාවක් වෙනුවෙන් ලබා දෙනවා. ඒක නරක නැහැ. ඒ බැංකු ක්‍රියාවලිය අපි පිළිගන්නවා. ඒක හොඳයි. හැබැයි, සිද්ධ වෙලා තිබෙන්නේ මොකක්ද? අද මේ බැංකුවල overhead එක, මේ බැංකුවල පිරිවැය පිළිබඳව තමුන්නාන්සේලා ලබා දී තිබෙන නිර්ණායකයන් මොනවාද? ඒ තමයි, ලොකුම ගොඩනැගිල්ල, ලොකුම වාහනය, වැඩිම වැටුප්, වැඩිම අධ්‍යක්ෂ මණ්ඩල දීමනා. මේ සියල්ල විසින් කරන දේ තමයි ජනතාවගේ තැන්පතුත් නැති කරලා තිබෙනවා, ඒ වාගේම ජනතාවට ණය බරත් ඇති කරලා තිබෙනවා. එම නිසා අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය තිබෙන්නේ මූල්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් අතේයි. පොදුවේ ගත්තොත්, ධනපතින් සමඟ ඒ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අපට ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි, අපි කර්මාන්තකරුවන් පිළිගන්නවා, නිෂ්පාදනයට මැදිහත් වන කෙනා පිළිගන්නවා, දැවැන්ත සේවා ආයතන පිළිගන්නවා. හැබැයි, මේ මූල්‍ය ආයතන මොනවාද කරන්නේ? මහා ජාවාරම්කරු. එම නිසා අද අපේ රටේ ජනතාව වැටී තිබෙන ආර්ථිකය පතුලේම තිබෙන අර්බුදය, මූල්‍ය ජාවාරම්කරුවන්ගේ උගුල.- පවුල් ලක්ෂ 50යි තිබෙන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් එයින් පවුල් ලක්ෂයක් මා කලින් කියපු කඩා වැටුණු ආයතන ඇතුළේ කඩා වැටිලා තිබෙනවා. එවැනි ආයතන කීයද තිබෙන්නේ? ආයතන හතයි, අටයි. ආයතන හතක්, අටක් ඇතුළේ පවුල් ලක්ෂයක් විනාශයට පත්වෙලා තිබෙනවා. ඒ අයගේ දේපළවලට මොකුත් වෙලා නැහැ. සිංග්ල්පුරුවේ ගෙවල් අරගෙන තිබෙනවා. මල්ලී

[ගරු අනුර දිසානායක මහතා]

කැනඩාවේ, අයිසා ඕස්ට්‍රේලියාවේ. මම දන්න නිසයි කියන්නේ. ඔවුන් දේපළ අරගෙන තිබෙනවා. ඒ ගොල්ලන්ගේ ජීවිත අබමල් රොනකින් භානියකට පත්වෙලා නැහැ. හැබැයි, සිද්ධ වෙලා තිබෙන්නේ මොකක්ද? තැන්පත්කරුවන් සිය දිවි භානිකර ගන්නවා. තැන්පත්කරුවන්ගේ පවුල්වල ආරවුල් ඇතිවෙලා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙනවා. ඉන්න තැනක් නැති වී තිබෙනවා. තැන්පත්කරුවන්ට මේ සියලු අර්බුද ඇතිවෙලා තිබෙනවා. ඔවුන් මොකක්ද කරපු වරද? ඔවුන් භොරකම් කළාද? ඔවුන් වංචා කළාද? නැහැ. ඔවුන් විශ්වාසවන්ත තැනක තමන්ගේ මුදල් ටික දැමීම. දැමූ මුදල් ටික සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න බැරි නම් මොකක්ද ඒකට කරන්නේ? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, එම නිසා මම කියන්නේ, මෙම මූල්‍ය ආයතන කඩා වැටීම තුළින් මේ රටේ තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවක් අසීරුතාවට ලක්වෙලා තිබෙනවා. ඒ සඳහා ක්ෂණික සහ වේගවත් විසඳුමක් අවශ්‍යයි. අපට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කරන්න පුළුවන්. අපට මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ හඬ නඟන්න පුළුවන්. හැබැයි, මේකට විසඳුමක් ලබා දීමේ ක්‍රියාදාමය තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නොවෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. පාර්ලිමේන්තුවෙන් පිටත මහ බැංකුවත්, තැන්පත්කරුවනුත්, ඒ වාගේම එම මූල්‍ය ආයතනවල කළමනාකාරිත්වයත්, ඇමතිතුමනි, ඔබතුමාත්, අපිත්, සියලුදෙනා මැදිහත් වෙලා තැන්පත්කරුවන්ගේ මුදල් පිළිබඳ වග කීමක් ලබා දිය යුතුව තිබෙනවා. එම මුදල් සඳහා ආරක්ෂාවක්, එම මුදල් නැවත ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ ජාවාරම්කරුවන්ට නිදල්ලේ ඉන්න දෙන්න පුළුවන්ද? විශාල වශයෙන් මුදල් අරගෙන තමන්ගේ ජීවිත ඕනෑවටත් වඩා වැඩියෙන් අධි පරිභෝජන ජීවිතවලට තල්ලු වෙලා. වාහනය නම් ලොකුම වාහනය, security නම් ලොකුම security එක දමාගෙන තමයි ඒ අය ජීවිත ගත කරන්නේ. ඒ අයගෙන් සමහර අය මම පෞද්ගලිකව දන්නවා. පෞද්ගලික වශයෙන් අපිත් එක්ක කථා බහ කරලා තිබෙනවා. ඒ තත්වය මම විශ්වාස කරනවා. ඒ අය ගැන දන්න නිසයි මම මේ කථා කරන්නේ. ගරු මංගල සමරවීර ඇමතිතුමනි, මම විතරක් නොවෙයි, ඔබතුමාත් ඒ අය ගැන දන්නවා. ඒ අය කවුද කියන්න අපි දන්නවානේ. ඒ ගොල්ලන්ගේ ජීවිත ගැන අපි දන්නවා. ඒ අයගේ ජීවිත ඒ විධියට සුඛ විභරණ සහිතව ගතවෙනවා. හැබැයි, තැන්පත්කරුවෝ මහ පාරේ බෝඩ් අල්ලාගෙන අවට වෙලෙනවා, වැස්සට තෙමෙනවා, ඔවුන්ගේ ගෙවල්වල ආරවුල්. බිරිද එපා කියද්දී ස්වාමියා මුදල් තැන්පත් කරලා. එතකොට බිරිද ස්වාමියට බණිනවා. ස්වාමියා එපා කියද්දී බිරිද මුදල් තැන්පත් කරලා. ස්වාමියා බිරිදට බණිනවා. මෙවැනි අරවුල් විශාල ප්‍රමාණයක් ඇතිවෙලා තිබෙනවා. මේ තත්වය ඉක්මනින්ම විසඳිය යුතුව තිබෙනවා. එම නිසා මුදල් අමාත්‍යතුමාට මා අවසාන වශයෙන් කියන්නේ, මේ පිළිබඳව මහ බැංකුවට වග කීමක් තිබෙන බවයි. මහ බැංකුව තමන්ගේ කාර්ය භාරය අත් හැරලා තිබෙන්නේ. මහ ජනතාවගේ තැන්පතු පිළිබඳව තමුන්තාන්සේලාට වග කීමක් තිබෙනවා. තමුන්තාන්සේලා ඒ වගකීම අත් හරිමින් තිබෙන්නේ. තමුන්තාන්සේලා ඉන්නේ තැන්පත්කරුවන්ගේ පැත්තේද, ඒ ජාවාරම්කරුවන්ගේ පැත්තේද කියලා මම දන්නේ නැහැ. මම පොදුවේ සියලුම දෙනාට කියන්නේ නැහැ. සමහර අය අනිවාර්යයෙන්ම ජාවාරම්කරුවන්ගේ පැත්තේ ඉන්නවා. එහෙම නැත්නම් මහ බැංකුවේ කෙනා, UB Finance Company Limited එකත් සමඟ ගනුදෙනු කරපු කෙනා යුනියන් බැංකුවේ උප සභාපති ධුරයට පත් වෙන්නේ කොහොමද? ඒ නිසා මෙම තැන්පත්කරුවන්ගේ රැකවරණය පිළිබඳව මහ බැංකුවට විශාල කාර්ය භාරයක් තිබෙනවා. එම නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා. අපි

දැන් මේක මෙතැන කථා කරමු. හැබැයි, විධිමත් විසඳුමක් වෙනුවෙන් ඔබතුමා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් කැඳවන්න. ඔබතුමාත් එන්න. මහ බැංකුවේ අදාළ නිලධාරීන් කැඳවන්න. තැන්පත්කරුවන්ගේ යෝජනාත් ගනිමු, අපිත් මැදිහත් වෙමු, ඒ ආයතනත් කැඳවලා ඔවුන්ට සාධාරණ ගෙවීමක් කිරීම සඳහා විධිමත් සාකච්ඡාවක් කරමු.

විශේෂයෙන්ම මේ මොහොතේ මතුවෙලා තිබෙන ප්‍රශ්නය තමයි ඊට්ඊඒඒ ආයතනයේ ප්‍රශ්නය. ඒ සඳහා කරනු ලබන යෝජනාව මොකක්ද ඇමතිතුමා? ආයතනය අලෙවි කළොත්, ඒ කියන්නේ, එම ආයතනය ඇවර කළොත් ගන්නා පියවර මොකක්ද කියන යෝජනාව මම යෝජනාව ඇවිල්ලා තිබෙනවා. ඒ යෝජනාවේ තිබෙන්නේ මොකක්ද? ජුනි මාසයේ 5වැනිදා සියයට 10ක් දුන්නා. ඊට පස්සේ තව සියයට 10ක් දෙනවා. ඉතිරි සියයට 80 අවුරුදු 5කින් දෙනවා. අවුරුදු 5කින් ලබා දීම පිළිබඳ සාකච්ඡාව කොහොමද යන්නේ?

සාකච්ඡා මේසයට ගෙනැල්ලා තර්ජනය කරනවා, "මේ යෝජනාවට එකඟ වුණේ නැත්නම්, ඇවර කළොත් ඔයගොල්ලන්ට සියයට 50ක්වත් ලැබෙන්නේ නැහැ." කියලා. එහෙමයි කියන්නේ. තැන්පත්කරුවන් හය කරනවා, "මේ යෝජනාවට එකඟ වුණේ නැත්නම් ඔයගොල්ලන්ට ශනයක්වත් නැතිව යනවා. සියයට 50ක්වත් නැතිව යනවා. ඒ නිසා මේ යෝජනාවට එකඟ වෙන්න." කියලා. කවුද මෙහෙම කියන්නේ? මංකොල්ලකාරයින් මුලසුනේ ඉදගෙන තැන්පත්කරුවන්ට තර්ජනය කරනවා. මේකයි ඇත්ත කථාව. ඒ නිසා මේ පිළිබඳව අපි අවධානය යොමු කරමු. ගරු මංගල සමරවීර ඇමතිතුමනි, මා මීට කලින් ඔබතුමාට කීවා, "මේ ගැන අපි සාකච්ඡාවක් කරමු." කියලා. ඔබතුමා රාජ්‍ය ඇමතිතුමා එක්කත් සාකච්ඡා කරලා අපට වෙලාවක් ලබා දෙන්න. අපි මේ ආයතන එකින් එක කැඳවමු. මේ කියන ආකාරයට කටයුතු කර තිබෙනවා නම්, ඒවායේ දේපොළ පවරා ගන්න ඕනෑ; හංගලා තිබෙන දේපොළ භොයන්න ඕනෑ. ඒ කටයුත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න. අපි දන්නවා, සමහර දේපොළ තිබෙන බව. තැන්පත්කරුවන් දන්නවා, සමහර දේපොළ කොහෙද තිබෙන්නේ කියලා. ඒ නිසා මේ ඔක්කෝම පිළිබඳ හොඳ විමර්ශනයක් කරලා තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ආණ්ඩුවක් හැටියට තමුන්තාන්සේලාගේ වගකීම ඉටු කරන්න කියන යෝජනාව කරමින් මා නතර වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (மாண்புமிகு குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
 (The Hon. Deputy Chairman of Committees)
 බොහොම ස්තූතියි. The Hon. Nihal Galappaththi to second the Adjournment Motion.

ගරු නිහාල් ගලප්පත්ති මහතා
 (மாண்புமிகு நிறுவல் கலப்பத்தி)
 (The Hon. Nihal Galappaththi)
 ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඉතාම කාලීන, ජාතික මට්ටමේ වටිනා කියන යෝජනාව මේ මොහොතේ මා ස්ථීර කරනවා.

මහජන මුදල් මංකොල්ල කන්න මැදිහත් වුණු අපරාධකාරයින් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, ක්‍රියා මාර්ග අරගෙන පුරවැසියාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මා ආණ්ඩුවට බල කරලා කියනවා. බොහොම ස්තූතියි.

[අ.හා. 2.22]

ගරු මංගල සමරවීර මහතා (මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு மங்கள சமரவீர - நிதி மற்றும் வெகுசன ஊடக அமைச்சர்)
(The Hon. Mangala Samaraweera - Minister of Finance and Mass Media)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද දින සභාව කල් තබන අවස්ථාවේ ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා විසින් ඉතා කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන මා ඉතාම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම එතුමාගේ යෝජනාවටත්, එතුමා කළ කට්ටවටත් පිළිතුරක් දීම අදාළ ඇමතිවරයා හැටියට මට එක්තරා විධියකින් අපහසු වන්නේ, එතුමා කියාපු බොහෝ කාරණා එක්ක මමත් එකඟ නිසායි.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(மாண்புமிகு குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(The Hon. Deputy Chairman of Committees)

Order, please! Will an Hon. Member propose the Hon. Velu Kumar to the Chair?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல - அரசு தொழில்முயற்சிகள் மற்றும் கண்டி நகர அபிவிருத்தி அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)
(The Hon. Lakshman Kiriella - Minister of Public Enterprise and Kandy City Development and Leader of the House of Parliament)

I propose that the Hon. Velu Kumar do now take the Chair.

ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

අනතුරුව ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු වේලු කුමාර් මහතා මූලාසනාරූඪ විය.

அதன் பிறகு, மாண்புமிகு குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள் அக்கிராசனத்தினின்றும் அகலவே, மாண்புமிகு வேலு குமார் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. DEPUTY CHAIRMAN OF COMMITTEES left the Chair, and THE HON. VELU KUMAR took the Chair.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මුදල් ඇමතිතුමා කටා කරන්න.

ගරු මංගල සමරවීර මහතා
(மாண்புமிகு மங்கள சமரவீர)
(The Hon. Mangala Samaraweera)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙම finance companies සහ විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ඒ පුංචි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් -microfinance companies- වෙතත් විධියකින් කියනවා නම්, "ණය කාක්කන්" එහෙමත් නැත්නම් "පොලී කාක්කන්" ඇති කළ තත්ත්වය ඇත්ත වශයෙන්ම බේදජනකයි. මෙතුමා -ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා- කිව්වා වාගේ විශේෂයෙන් උතුරේත්, උතුරුමැද පළාතේත් පසු ගිය කාලයේ නියඟය පැවැති දිස්ත්‍රික්කවල මේ ප්‍රශ්නය ඉතාම තදබලව තිබෙනවා. මීට පෙර

කිව්වා වාගේ මෙහිදී බොහෝ ඉලක්ක බවට පත් වෙලා තිබෙන්නේ අහිංසක, අසරණ කාන්තාවනුයි. ඒ අය කිසිම තේරුමක් නැතිව සුළු ණය මුදල් ගන්නවා. නමුත්, ඒ අය මහා ණය උගුලකට හසු වෙලායි ඉන්නේ කියලා ඒ අයට තේරෙන්නේ පසුවයි. මෑතකදීත් මේ විධියට ගත්ත ණය ගෙවා ගන්න බැරිව යාපනයේ කාන්තාවන් දෙදෙනකු සිය දිවි නසා ගත්තා. ණය ගෙවා ගන්න බැරි වුණාම, තරුණ කාන්තාවන්ගෙන් නම් ගොඩක් වෙලාවට මේ කොමිපැනිවල නිලධාරීන්, නියෝජිතයින් ගිහිල්ලා ලිංගික අල්ලස් ලබා ගන්නා තත්ත්වයක් පවා ඇති වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි දැනට අවධානය යොමු කරලා එයට විසඳුමක් සොයා ගෙන තිබෙනවා. ඒ ගැනත් මම කියන්නම්. නමුත්, අපේ අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ කාරණා රාශියක් තිබෙනවා. මම ඒවාට වෙන වෙනම පිළිතුරු නොදුන්නත්, එතුමා කියපු ආකාරයට අපි ලබන සතියේම මේ සම්බන්ධයෙන් පක්ෂ පාට නැති කමිටුවක් හදනවා. අපි මහ බැංකුවේ නිලධාරීන් සමඟ, භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මේ ප්‍රශ්න සඳහා ක්ෂණික සහ දීර්ඝ කාලීන විසඳුමක් සොයන්නට ඕනෑ. පසුගිය කාලය පුරාම මෙවැනි සිද්ධීන් රාශියක් සිදු වී තිබෙන බවත් මම කියන්න ඕනෑ. ඔබතුමා කිව්වා වාගේ මේ සිද්ධීන්වලට මහ බැංකුවේ විවිධ නිලධාරීන් සම්බන්ධ වෙන්න ඇති; ඔවු, සම්බන්ධ වුණා. නමුත්, මේ පාර්ලිමේන්තුවේදී පවා යම් යම් මන්ත්‍රීවරුන් විවිධ මත ප්‍රකාශ කළත්, වර්තමාන මහ බැංකුවේ අධිපති ආචාර්ය කුමාරස්වාමී මහතාත්, එහි නියෝජ්‍ය අධිපතිවරුන් ගැනත් මට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි නිවැරදි දේ කරලා හැකි තාක් ඉක්මනට මේ ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න බලාපොරොත්තු වනවා.

අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවේ දක්වා ඇති පරිදි ආර්ථිකයේ දැඩි අර්බුදයක් නැති වුණත්, ඇත්ත වශයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කිපයක අස්ථාවරභාවය නිසා විශේෂයෙන්ම අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ අස්ථාවර තත්ත්වයක් ඇති වෙලා තිබෙන බව මම කියන්න කැමැතියි. නමුත්, ඔබතුමාත් පෙන්වූ ආකාරයට මේක අද රියේ සිද්ධ වුණු දෙයක් නොවෙයි. මේ තත්ත්වය 1980 දශකයේ සිටම වරින් වර ඇති වූ තත්ත්වයක්. ඒ වාගේම මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කඩා වැටීමට වෙනත් විවිධ හේතු බලපාන්න පුළුවන්. මූලික වශයෙන් මෙම ආයතනවල තිසි මූල්‍ය කළමනාකරණයක් නොමැති වීම, තිසි ඇගයීමකින් තොරව අදුරදර්ශී ලෙස ණය නිකුත් කිරීම සහ අනුමතව ලෙස වෙනත් ආයෝජන කටයුතු සිදු කිරීම, දුර්වල කළමනාකරණය මෙන්ම ආයතන කළමනාකරුවන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ වංචනික ක්‍රියා ද එම ආයතන කඩා වැටීමට බලපානවා. ස්වාභාවික ව්‍යසන හා වෙනත් හේතු නිසාද මූල්‍ය ආයතන කඩා වැටී තිබෙනවා. එම ආයතන විසින් ලබා දෙන ණය ආපසු ලබා ගැනීමේ දුර්වලතාද එම ආයතන කඩා වැටීමට යම් තරමකට බලපාන්න පුළුවන්. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, දැනට රට තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි කර ක්‍රියාත්මක වන මුදල් සමාගම් 44ක් පමණ තිබෙනවා. 2018 මාර්තු 31 වනකොට මේ මූල්‍ය සමාගම්වල මුළු වත්කම් වටිනාකම රුපියල් බිලියන 1,395ක් - ට්‍රිලියන 1.3ක් පමණ- වනවා. ඒකෙන් රුපියල් බිලියන 692ක් පමණ මහ ජනතාවගේ තැන්පත් මුදල්. ඒ වාගේම රටේ සමස්ත මූල්‍ය පද්ධතියෙන් සියයට 7.9ක පමණ වත්කම් ප්‍රමාණයක් මේ මූල්‍ය සමාගම් සතුව තිබෙනවා. මේ සමාගම් ජනතාවගේ තැන්පත් ලබා ගන්නා අතර, ඊට අමතරව ගනුදෙනුකරුවන් වෙත ලිසිං සහ වෙනත් ණය පහසුකම් ලබා දීමේ කටයුතු සිදු කරනවා. 2018 මාර්තු මාසය අවසන් වනකොට මේ ආයතන තමන්ගේ වත්කම්වලින් සියයට 79ක පමණ ප්‍රමාණයක් එනම්, රුපියල් බිලියන 1,102ක් පමණ ණය හා ලිසිං ලෙස ලබා දීලා තිබෙනවා. ඇත්තෙන්ම මෙතරම් විශාල ප්‍රතිශතයක් ණයවලින් සමන්විත වෙලා තිබෙන කොට ආර්ථිකයේ යම් යම් විචල්‍යතා ඇතිවන

[ගරු මංගල සමරවීර මහතා]

අවස්ථාවක ණය ලබා ගත් ගනුදෙනුකරුවන්ට ඒවා නැවත ගෙවීමේ හැකියාව දුර්වල වෙලා මූල්‍ය ආයතනත් අර්බුදයන්ට ලක්වන්න පුළුවන්.

මූල්‍යසනායුභ් ගරු මන්ත්‍රීතුමනි, පසුගිය දශක කීපය ගත්තොත් මෙවැනි මූල්‍ය ආයතන කඩා වැටීම හෝ අර්බුදයට ලක් වීම සිදු වෙලා රජය විසින් තැන්පත්කරුවන්ට මහජන මුදල් විශාල වශයෙන් ගෙවූ අවස්ථා තිබෙනවා. මූල්‍යසනායුභ් ගරු මන්ත්‍රීතුමනි, නමුත් රටේ සංවර්ධනය සහ ජනතා සුභසාධනය වෙනුවෙන් වෙන් කර තිබෙන රජයේ මූල්‍ය සම්පත් විවිධ වංචනික හෝ අයථා ක්‍රියා නිසා හෝ, අනුර දිසානායක මන්ත්‍රීතුමා කීවවා වාගේ කළමනාකරණ දුර්වලතා නිසා හෝ අර්බුදයන්ට ලක් වූ ආයතන වෙනුවෙන් වන්දි විධියට ගෙවීම කෙතරම් සාධාරණද කියලාත් අපි නැවත සිතන්න ඕනෑ.

ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතන අර කියපු විධියට ඒ අයගේ මුදල්, ඒ අයගේ වත්කම් පිට රටවල භංගා, තැන්පත්කරුවන් විශාල අර්බුදයකට තල්ලු කිරීම නිසා රජය එයට මැදිහත් වෙලා ඔවුන්ට සිදු වූ ණය කියන පාඩුව ගෙවීම කොයි තරම් සාධාරණද කියන එක ගැනත් අපි සිතන්න ඕනෑ.

මොකද, කලින් කල ඇති වෙන පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතනවල කඩාවැටීම්වලට මුහුණ දෙන්න වෙනත් නීතිමය සහ ආයතනික ව්‍යුහයක් අපි සකස් කර ගන්නට ඕනෑ වෙලා තිබෙනවා. ඇත්තෙන්ම මේ තත්ත්වය සලකා බලා ශ්‍රී ලංකා බැංකුව මේ වන විට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය - Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme - නමින් යෝජනා ක්‍රමයක් අපි පවත්වා ගෙන යනවා. ඒ යටතේ අර්බුදයට ලක් වූ මූල්‍ය ආයතනවල එක් තැන්පත්කරුවෙකුට රුපියල් ලක්ෂ 6ක් දක්වා මුදල් ලබා දෙන්නට පුළුවන්. එමගින් කුඩා පරිමාණයේ තැන්පත්කරුවන් වැඩි පිරිසකට සහන සැලසීම සිදු වනවා. මෙවැනි ක්‍රමවේදයක් ලෝකයේ අනෙක් රටවල ද ක්‍රියාත්මක වෙනවා.

අනෙක් කරුණ තමයි, ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කරපු නීතිමය ක්‍රියාමාර්ගය සිදු වීම. මෙතැනදී මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරනවා. එහිදී මහාධිකරණ නඩු විභාගයෙන් පසුව එම පනත යටතේ රුපියල් මිලියන 5ක දඩයක් හෝ වසර 5ක සිර දඬුවමක් හෝ නැතිනම් මේ දඬුවම් දෙකම ලබා දීමේ හැකියාව තිබෙනවා. අපේ අදහස නම් මේ පනත සංශෝධන කරලා මීට වඩා තදබල නීතිරීති පැනවීම කාලෝචිතයි කියන එකයි. මොකද, මේ මූල්‍ය ආයතන කරගෙන යන අයට, විශේෂයෙන්ම වංචාකරුවන්ට, රුපියල් මිලියන 5ක් ගෙවනවා කියන එක ඉතාමත්ම සුළු දෙයක්. ඒ අයට මේ දඩය ගෙවලා තමන්ගේ කටයුතු ඒ ආකාරයටම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි මේ පනත සංශෝධනය කිරීම ගැනත් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.

මේ වන විට මහ බැංකු මුදල් මණ්ඩලය, අනවසර මූල්‍ය ව්‍යාපාර සම්භ සමාගම් අධ්‍යක්ෂවරු 151 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. නැවත වෙනත් ආයතනයක අධ්‍යක්ෂවරයෙක් වශයෙන් හෝ ප්‍රධාන නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි වන පරිදි ඔවුන්ට විරුද්ධව පියවර ගෙන තිබෙනවා. මේ වාගේ ජනතාවට වංචා කරපු සමාගම්වල හිටපු අධ්‍යක්ෂවරු 155දෙනෙක් අපි හඳුනා ගෙන තිබෙනවා. මූල්‍ය ආයතන වෙනුවෙන් ඒවායේ අයථා පාලනය සහ වංචනික කටයුතුවලට

එරෙහිව නීතිමය කටයුතු කරන්න ශ්‍රී ලංකා බැංකුව නිරාකරණ හා බල ගැන්වීමේ දෙපාර්තමේන්තුවක් -Resolution and Enforcement Department- ස්ථාපිත කරලා තිබෙනවා. ඒ කියන්නේ මීට පෙර මේ වංචනික ක්‍රියාවල යෙදුණ 150 දෙනා ගැන මේ දෙපාර්තමේන්තුව හරහා අපි අවධානයෙන් ඉන්නවා. ඒ වාගේම ඉදිරියේ දී මෙවැනි වංචනික ක්‍රියා සිදු කරන අය ගැනත් මේ තුළින් හොයන්න පුළුවන්.

මා ඉහත කියපු තැන්පත් රක්ෂණ ක්‍රමය අනුව තැන්පත්කරුවන්ට වන්දි ලබාදීමෙන් පසුව අදාළ මූල්‍ය සමාගම් ඇවර කිරීමට නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. එවැනි අවස්ථාවක ඇවරකරුවෙක් පත් කිරීමෙන් පසුව වත්කම් විකුණා තමන්ට මෙතෙක් නොලැබුණ මුදල් ලබා ගැනීමේ අයිතිය තැන්පත්කරුවන්ට තිබෙනවා.

මූල්‍යසනායුභ් ගරු මන්ත්‍රීතුමනි, ඇත්තවශයෙන්ම මේ සියල්ල ඉදිරියේ අපේ මේ තැන්පත්කරුවන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙලායි සිටින්නේ. ඒ ගැන අපි සාකච්ඡා කරලා පියවර ගන්නවා. [බාධා කිරීමක්] බොහොම අසරණයි. වැඩි මුදලක් තැන්පත් කරපු අය ගැන ඔබතුමන්ලා සමහරේ අපි සාකච්ඡා කරලා, ඒ අවශ්‍ය නීතිරීති අපි ඉක්මනට ප්‍රතිපාදනය කරන්න සූදානම්. නමුත්, අපි මේ මාසය ඇතුළත තවත් කාර්යයක් කිරීමට සූදානම් වෙනවා. අපි මුලින්ම කපා කළ ක්ෂුද්‍ර ණය එනම් microfinance companiesවලට හසු වුණු කාන්තාවන්ට මේ මාසය ඇතුළත අපි විශේෂ සහනයක් ලබා දෙනවා. අපි එය ජුනි මාසයේ 22වෙනිදා ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වනවා.

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා (විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் செனேவிரத்தன் - விஞ்ஞான, தொழில்நுட்ப, ஆராய்ச்சி, திறன்கள் அபிவிருத்தி, தொழில் பயிற்சி மற்றும் கண்டி மரபுரிமைகள் இராஜாங்க அமைச்சர்)
(The Hon. Lakshman Senewiratne - State Minister of Science, Technology and Research, Skills Development and Vocational Training and Kandyan Heritage)
බොහොම ප්‍රශංසනීයයි, ගරු ඇමතිතුමනි.

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கல சமரவீர)
(The Hon. Mangala Samaraweera)

මූල්‍යසනායුභ් ගරු මන්ත්‍රීතුමනි, ඒ සහනය අනුව මෙවැනි microfinance companiesවලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසකට වඩා අඩුවෙන් ණය ගන්න අයගේ සියලුම පොලීය අපි කපා හැරලා රජය එය දරා ගන්නවා.

ගරු අනුර දිසානායක මහතා

(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු මුදල් ඇමතිතුමනි, සමහර ආයතනවල පොලී අනුපාතය සියයට 60යි. මහ බැංකුව ඒ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට දීලා තිබෙන අවසරය මොකක්ද? මහ බැංකුව යම් පොලී අනුපාතයක්,- [බාධා කිරීමක්]

ගරු මංගල සමරවීර මහතා

(மாண்புமிகு மங்கல சமரவீர)
(The Hon. Mangala Samaraweera)

නැහැ, එහෙම අවසරයක් දීලා නැහැ.

ගරු අනුර දිසානායක මහතා
(*மாண்புமிகு அந்ர திஸாநாயக்க*)
(The Hon. Anura Dissanayake)

නමුත් ඒවා ප්‍රධාන ආයතන; ලියා පදිංචි ආයතන. ඒවායේ පොලී අනුපාතය සියයට 40යි, සියයට 60යි.

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கள சமரவீர*)
(The Hon. Mangala Samaraweera)

මමත් ඒක කියන්නයි හැදුවේ. ගරු මන්ත්‍රීතුමනි, අපි මේ ණය පොලිය කපා හරිනවා. ඒ වාගේම, මහ බැංකුව මගින් මේ අයට සියයට 30ක cap එකක් අපි දානවා. ඇත්ත වශයෙන්ම අපට ඒක නීතියෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, අපි ඒ අයට දන්වා සිටිනවා සියයට 30ට වඩා ගිණිල්ලා කටයුතු කළොත් මහ බැංකුවට මැදිහත්වීමට සිදු වෙනවා කියලා. මෙම යෝජනා ක්‍රමය අනුව රුපියල් 150,000ට වඩා අඩු මුදලක් ගන්න ලංකාවේ ඕනෑම කාන්තාවක් මේ ණය ක්‍රමයට අනුවෙලා ඉන්නවා නම්, මෙම මස අන්තිම වෙනකොට අපි ඒ සියලු දෙනාටම මේ සහනය ලබාදෙනවා.

ගරු අනුර දිසානායක මහතා
(*மாண்புமிகு அந்ர திஸாநாயக்க*)
(The Hon. Anura Dissanayake)

කඩා වැටීමට ලක් වුණු මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය?

ගරු මංගල සමරවීර මහතා
(*மாண்புமிகு மங்கள சமரவீர*)
(The Hon. Mangala Samaraweera)

ඔබතුමා කිවවා වාගේ මූල්‍ය ආයතන කඩා වැටීම නිසා ඇති වෙච්ච ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැනටමත් යම් ප්‍රමාණයකට උත්තරන් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේවා ගැන කථා කරන්න මම ලබන සතිය ඇතුළත වෙලාවක් ලබා දෙන්නම්. බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)

ස්තූතියි. Next, the Hon. Dayasiri Jayasekara. You have 25 minutes.

[අ.භා.2.37]

ගරු දයාසිරි ජයසේකර මහතා
(*மாண்புமிகு தயாசிரி ஜயசேகர*)
(The Hon. Dayasiri Jayasekara)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් සාකච්ඡාවට බඳුන් කරන්න අපට අවස්ථාවක් සලසා දීම පිළිබඳව ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මා ස්තූතිවන්ත වෙනවා. ඒ වාගේම, අපේ ගරු මංගල සමරවීර ඇමතිතුමාත් මේ සභාවේ සිටීම ගැන එතුමාටත් ස්තූතිවන්ත වෙනවා. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විනාඩි 55ක, 60ක පමණ කාලයක් පුරාවටම මේ රටේ තිබෙන තත්ත්වය පිළිබඳව විශාල කරුණු සංඛ්‍යාවක් හෙළිදරව් කළා. පළමුවෙන්ම මමත් එතැනට තමයි එන්න බලන්නේ. මොකද හේතුව, අද ග්‍රාමීය කාන්තාවන් අතිවිශාල ණය බරකින් පෙළෙනවා. එවැනි ණය බරකින් පෙළීමට මූලික හේතු කාරණාව වෙලා තිබෙන්නේ ග්‍රාමීය දුගීභාවයයි. දේශපාලනඥයන් විධියට අපින්, විවිධ ආයතනත් බලන්නේ ස්වයං රැකියා ආදී විවිධ ක්‍රියා මාර්ග හරහා ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩ පිළිවෙළට අත ගහන්නයි. සමහර

වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ගේ පදනම් හරහා කාන්තාවන් ස්වයං රැකියාවලට යොමු කරනවා; ඔවුන්ට පුහුණුවීම් දෙනවා. පුහුණුවීම් දුන්නට ඊළඟට ඔවුන්ට තල්ලු කරන්නේ කොයි පැත්තටද කියලා ඔවුන්ට ඉදිරි වැඩ පිළිවෙළක් නැහැ. ඒ වැඩ පිළිවෙළ තුළ හිරවෙන කාන්තාවන් තමන් ගත්ත දැනුම භාවිතයට ගන්න ප්‍රාග්ධනය නැතිව ඉන්නවා. පසුගිය කාලයේ ගරු රිසාඩ් බදියුදීන් මැතිතුමා කථා කරලා හැම ආසනයකම වාගේ මැණි 25ක් දාලා, කාන්තාවන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළක් පටන් ගන්නා. අද මට එක කාන්තාවක් කථා කරලා කිව්වා, "දැන් මාස 6 ඉවරයි සර්, මේකට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ සකස් කරන්න දැන් අපට මැණිත් එකක් ඕනෑ." කියලා. ඇය කැමැතියි, මේ තුළින් වැඩ පිළිවෙළක් පටන් ගන්න. හැබැයි, ඇයට යොදවන්න ප්‍රාග්ධනයක් නැහැ. ඒ නිසා ඇය මොකක්ද කරන්නේ? අනුර දිසානායක මැතිතුමා කිව්වා වාගේ තමන්ට මැණිත් එකක් ගැනීම සඳහා හෝ වෙනත් කාරණයක් සඳහා රුපියල් 50,000ක් හෝ 100,000ක් ණයට අරගන්නවා. ඒ මුදල ඉතාම සාධාරණයි කියලා ඇයට හිතෙනවා. හැබැයි, ඇය ඒ මුදල ගෙවාගෙන යන්න බලනවා. ටිකක් කල් යනකොට සමහර වෙලාවට ඒ ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, සමහර ප්‍රදේශවල හතු නිෂ්පාදනය කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් නිෂ්පාදනය කරන හතු වෙළෙඳ පොළට යවා ගන්න විධියක් නැහැ. ඒ නිසා ඇයගේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ නිසා ඇය කරන්නේ, ඇය ලබාගත් ණය පියවීම සඳහා ආපසු තවත් තැනෙකින් ණය ගන්න එකයි. එක තැනෙකින් රුපියල් 100,000ක ණයක් ගන්නා නම්, ඒ 100,000 ණය මුදල ගෙවා ගන්න තව තැනෙකින් ලක්ෂ දෙකක් අරගෙන කලින් ගත්ත රුපියල් 100,000 ණය මුදල ගෙවලා, ඉතිරි 100,000 තමන්ගේ ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන් ද කියලා බලනවා. ඇය දැනට ලක්ෂ තුනක් ණය වෙලා තිබෙනවා. ඒ ව්‍යාපාරය සාර්ථක නොවුණොත්, ඒ ලක්ෂ තුනේ ණය ඊට පස්සේ ලක්ෂ පහ වෙනවා. මේ විධියට ගියාම ඊට පස්සේ ඇයට අනිවාර්යයෙන්ම පොලී මුදලාලී කෙනෙක් ළඟට යන්න සිද්ධ වෙනවා. එහෙම ගිණිල්ලා ඇයගේ ඉඩම උකසට තියලා මුදල් අරගෙන, ඒ මුදලින් තමන්ගේ ස්වයං රැකියාවේ දියුණුවට වැඩ පිළිවෙළක් සකස් කරන්න උත්සාහ කරනවා.

අවසාන වශයෙන්, ඇයට සිද්ධ වෙනවා තමන්ගේ නිවසින් එළියට යන්න. රුපියල් ලක්ෂයක, දෙකක ණයක් ගත්තාම, අවසානයේ පොලී මුදලාලී ඉඩමත් තියාගෙන පවුලේ සියලුදෙනා එළියට තල්ලු කරන තැන් අපි අනන්තවත් දැක තිබෙනවා. මේ ක්‍රියාදාමය එක පැත්තක්.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, දෙවැනි කාරණය තමයි, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ස්ථාන ස්ථාපිතවීම. අද ගමේ පොළ ඇතුළේ ඕටරයට දෙනවාය කියලා දවසට ණය දෙනවා. රුපියල් දසදහසට පොලිය රුපියල් දහසයි. මේ විධියට කරගෙන යන වැඩ පිළිවෙළකුත් තිබෙනවා. ඊට අමතරව, ගම් ඇතුළේ සමහර අය මෝටර් බයිසිකල්වලින් ගිණිත් දවසේ ලැබෙන මුදල් ටික එකතු කරගෙන එන ක්‍රමයකුත් අපි දන්නවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළ අද පැහැදිලිව විශාල අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. මෙය පාලනය කරන්න කෙනෙක් අද ලංකාවේ නැහැ. මේක තමයි තිබෙන ප්‍රධානම ප්‍රශ්නය. මහ බැංකුව, එහෙම තැන්නම් වෙනත් ආයතනයක් හෝ මුදල් අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වෙලා මේ ක්‍රියාදාමයට නිවැරදි වැඩ පිළිවෙළක් හඳුනා දුන්නේ නැත්නම් අපිට විශාල අර්බුදයකට, ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වනවා. දැනටත් අප ඒ ගැටලුවට මුහුණ දෙමින් ඉන්නේ. දැන් ලංකාවේ කාන්තාවන්ගේ ණයබරතාව වැඩි වෙලා තිබෙනවා. ඒ වාගේම මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් මුදල් ගන්න අය විශාල අමාරුවක වැටීලා තිබෙනවා.

[ගරු දයාසිරි ජයසේකර මහතා]

මෑතකදී මම අපේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් කළා. කොළඹින් එන මෙවැනි මූල්‍ය ආයතන විසින් ලබා දී තිබෙන ණය ප්‍රමාණය සියයට 42ක්, සියයට 43ක් බව ඒ සමීක්ෂණය තුළින් දැක්කා. ඒ විධියට ගත්ත ණය විශාල ප්‍රමාණයක් දැන් හිර වෙලා තිබෙනවා. එම නිසා අද ඔවුන්ට තමන්ගේ අර්බුදය ලිහා ගන්න විධියක් නැතිව සිය දිවි හානි කර ගන්න සිද්ධ වෙලා තිබෙනවා. අනුර දිසානායක මැතිතුමා කීවවා වාගේ, ගෙදරක මහත්තයා නොවෙයි වැඩිම ණයකාරයා බවට පත් වෙලා තිබෙන්නේ නෝනා. මහත්තයාගෙන් අහන්නේ නැතිව නෝනා ගිහින් අර වාගේ මූල්‍ය ආයතනයක සල්ලි තැන්පත් කරනවා. මම මේ ළඟදී HNB Finance කියන ආයතනයට කථා කරලා බැලුවා. ඒකේ පුද්ගලයන් ගිහිල්ලා සමහර අයගෙන් මුදල් අරගෙන ඇවිල්ලා තිබෙනවා. මේ HNB සමාගම නොවෙයි කියලායි ඒ අය කල්පනා කරන්නේ. ඒ නිසා ඇය මුදල් දීලා. දැන් ඇයට හොයා ගන්න බැහැ, කාටද මේ මුදල් දුන්නේ කියලා. ඒ මුදල් ගත්ත අතරමැදියන් පැනලා ගිහිල්ලා. මෙවැනි විශාල අර්බුදයක් අද ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට වහාම මැදිහත්වීම අද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා.

මම කැබිනට් මණ්ඩලයේ ඉන්න කොට, "කරුණාකරලා මේකට විසඳුමක් ලබලා දෙන්න" කියලා මම කාරණා ගණනාවක් කථා කළා. ඒ සඳහා අද ආණ්ඩුව ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වනවා.

අද විශාල අර්බුදයක් බවට පත්වී තිබෙන The Finance and Guarantee Co. Ltd. එක පිළිබඳව අනුර දිසානායක මැතිතුමා කථා කළා. එහි තැන්පත්කරුවන් 2,697කගේ රුපියල් මිලියන 1,863ක මුදලක් තැන්පත් කරලා තිබෙනවා. 2008දී UB Finance සමාගම The Finance and Guarantee Co. Ltd. හි සියලු වත්කම් පවරා ගත්තා. අද UB Finance සමාගම ලංකාවේ ශාඛා 20ක් සහිත සමාගමක් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග අද වැඩි වෙලා තිබෙනවා. ඒ වාගේම ඔවුන්ගේ ලාභාංශ පොත්වල සඳහන් වෙනවා. මේ ගෙනාපු මුදල් ටික ඊළඟට UB Finance එක අවසාන වශයෙන් ලංකා බැංකුවේ කොටස් නිකුත් කිරීම සඳහා පාවිච්චි කිරීමට 2015දී වැඩ පිළිවෙළක් සකස් කළා. ඒක certificate එකක් විධියට තමයි නිකුත් කළේ. බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමයි මේ කොටස් ටික නිකුත් කළේ. ඒ නිකුත් කරන කොට රුපියල් 2 බැගින් මිලියන 600ක් අලුතෙන් සොයා ගත් ShoCap කියන ආයතනයට, ඒ වාගේම සහ 50 ගණනේ යුනියන් බැංකුවට, තැන්පත්කරුවන්ට බිලියන 1.36ක non-voting shares දුන්නා.

ගරු ඇමතිතුමනි, මෙතැනදී යම් වරදක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා, මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මේ කොටස් නිකුත් කිරීමේදී ලෝක කොටස් වෙළෙඳ පොළේ තත්ත්වයන් එක්ක ගත්තාම විශාල වැරද්දක් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් voting shares වලට වඩා non-voting shares අඩු වෙන්ක ඕනෑ. නමුත්, මෙතැනදී non-voting shares වල මුදල රුපියල් 7ක් දක්වා දීලා තිබෙනවා. මෙතැනින් තමයි එක පැත්තකින් මේ අර්බුදය පැනනඟින්නේ. මේ බිලියන 1.36ට non-voting ordinary shares වල මිල රුපියල් 7 බැගින් තමයි දීලා තිබෙන්නේ. වැරදි තීන්දුවක් විධියටයි අපි මෙය දකින්නේ. ඒවා කෙසේ නිකුත් කළාද, කොහොමද මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුණේ කියන එක ගැන බොහොම පැහැදිලි අදහසක් අපි ගන්න ඕනෑ.

ඒ වාගේම අපි මේ සඳහා කැබිනට් අනුමැතියක් අරගෙන තිබෙනවා. ඒ වාගේම, මාස 18කින් මේ ප්‍රශ්නය විසඳන්න කියලා 2009දී කියලා තිබුණා. නමුත් අද දක්වා ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය

ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ නිසා අද 51 දෙනෙක් සියදිවි හානි කරගෙන. අද මේ ප්‍රශ්නයට ඒ තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, අද මේ රටේ සිටින වැඩිහිටි පුරවැසියන් අතිවිශාල පිරිසක් ඔවුන්ගේ එදිනෙදා කාර්යභාරය පැත්තකින් තියලා, ඔවුන් තැන්පත් කර තිබෙන මුදල් ටික ආපසු ගන්න, එහෙම නැත්නම් එයට ලැබෙන පොලිය ගන්න විශාල පරිශ්‍රමයක් දරන කාලයක් බවට මේ කාලය පත් වෙලා තිබෙනවා.

ඊළඟට, UB Finance සමාගමේ කොටස්, කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කරන්න වැඩ පිළිවෙළ සකස් කරලා තිබියදී, එය ක්‍රියාත්මක නොකර කොටස් සහතික මේ තැන්පත්කරුවන් සඳහා නිකුත් කළේ ඇයි කියලා මම අහන්න කැමැතියි. මේක තමයි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය. UB Finance සමාගම ගනුදෙනුකරුවන් තුළ විශාල විශ්වාසයක් ඇති කරලා තිබුණා, කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කරලා වැඩ පිළිවෙළක් සකස් කරනවාය කියලා. හැබැයි, අද වෙනතරු ඒ කොටස් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ, UB Finance සමාගමට. හැබැයි, කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමකින් තොරව සිටින මේ තැන්පත්කරුවන්ට UB Finance සමාගම කොටස් ලබා දෙනවා. ඒ නිසා 2015 කොටස් සහතික නිකුත් කිරීමේදී ලැයිස්තුගත කිරීම නොකළේ ඇයි කියන එකත් මෙහිදී මතු වෙන කාරණයක්. UB Finance සමාගම යුනියන් බැංකුවේ අනුබද්ධ සමාගමක් නිසා, මේ බිලියන 1.36ක මුදල -මිලියන 1,863- මේ තැන්පත්කරුවන්ට ගෙවීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපි කියන්න කැමැතියි. ඒ සඳහා මහ බැංකුව පැහැදිලිව මැදිහත් විය යුතුයි. ඒ විතරක් නොවෙයි, ඔවුන් ඒ සඳහා ක්‍රියා කළ යුතුයි. අද මහ බැංකුව මේ කාර්යය කර ඇරලා තිබෙන්නේ. එසේ කර අරින්තේ නැතුව මේ වැඩ පිළිවෙළට අත ගසා කරගෙන යන්න බැරි ඇයි කියලා මම අහනවා.

ඒ විතරක් නොවෙයි, Finance and Guarantee Co. Ltd. එකේ තිබුණු වත්කම් කොපමණද? මුදල් විතරක් නොවෙයි, තවත් වත්කම් ප්‍රමාණයක් ඒ සමාගමට තිබුණා. ඔවුන්ට වාහන තිබුණා; දේපළ තිබුණා. මේ සියල්ලම එකට එකතු කරලා ගත්තාම, ඒ වත්කම් පිළිබඳව මහ බැංකුවට යම් වැටහීමක් තිබෙනවාද කියන කාරණයත් මම මතු කරන්න කැමැතියි. විශේෂයෙන්ම මේ බැංකුව මර්චන්ට බැංකුව හා සම්බන්ධ කිරීමේදී කමිටුවක් පත් කළා. එම කමිටුවෙන් පැහැදිලිව කීවවා, ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ප්‍රශ්නය අවසන් කරන්න කියලා. හැබැයි, 2008දී පටන් ගත් මේ ක්‍රියාදාමය තවදුරටත් -අද වනතුරුත්- කරගෙන යන්න ඔවුන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවක් පාරවල්වල රස්තියාදු වෙන්න මේ තැන්පත්කරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නයට ආණ්ඩුව විධියට වහාම මැදිහත් විය යුතුයි. එපමණක් නොවෙයි. මේ කටයුතුවලට අදාළව හිටපු නිලධාරීන් කවුද කියලා සොයා බලා, ඔවුන් මේ කොටස් නිකුතුව සිද්ධ වෙනකොට, නිසි පරිදි එම ක්‍රියාදාමයට අත ගැසුවේ නැත්තේ ඇයි කියා සොයා බලන්න කියලා මම මහ බැංකුවෙන් ඉල්ලා සිටිනවා. බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විධියට මේ shares නිකුත් කරලා තිබෙන්නේ කිසිදු වගකීමකින් තොරවයි. ඒ නිසා මේ ක්‍රියාදාමය ගැන සොයා බලන්න කියලා මෙතැන සිටින ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගෙන් මම කරුණාවෙන් ඉල්ලන්න කැමැතියි.

අද වනවිට ඊටිඅයි ආයතනය තුළත් මේ වාගේම තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මම එදා දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශ කළා. රත්තරන් ගෙන ඒමේදී සියයට සියයක් බදුවලින් නිදහස් කිරීම තුළ රත්තරන් මිල එකවර කඩා වැටෙනවා. බදුවලින් නිදහස් කිරීම තුළ ඇති වෙන මේ

තත්ත්වය ගැන මම එදා පැහැදිලිව කීවා. ඒ හරහා ලංකාවට රත්තරන් විශාල ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා. හැබැයි, ලංකාව ඇතුළේ ඒවාට අවශ්‍ය කරන ව්‍යාපාර හැඳුණේ නැහැ; මැණික් ව්‍යාපාර හැඳුණේ නැහැ. රවි කරුණානායක මැතිතුමාට එදා අවශ්‍ය වෙලා තිබුණා රත්තරන් ලංකාවට ගෙනෙන්න පුළුවන් අය 50 දෙනෙක් පත් කරන්න. මට මතක හැටියට එතුමා එවැනි අය වෑය යෝජනාවක් ගෙනාවා. හැබැයි, ඒක කරගන්න හම්බ වුණේ නැහැ. ඒකත් එක්ක මොකද වුණේ? රත්තරන් ගෙනෙන්න සුදුසු පුද්ගලයන් කවුද කියලා කල්පනා නොකිරීම නිසා, රත්තරන් ගෙනෙන පුද්ගලයන් කවුද කියලා සොයා ගන්න බැරි විධියට විශාල රත්තරන් තොගයක් ලංකාවට ඇවිල්ලා තිබුණා.

ඒ විතරක් නොවෙයි, ඒ වාගේම විශාල තොගයක් ලංකාවෙන් එළියට ගිහිල්ලාත් තිබුණා. මම සති කිහිපයකට කලින් මේ ගැන කථා කළාම, හර්ෂ ද සිල්වා මැතිතුමාත් මේ ගැන කථා කළා. ඒ අනුව තමයි අද සියයට 15කට මේ බද්ද අඩු කරලා තිබෙන්නේ. ඒ නිසා අද යම් ක්‍රමානුකූලභාවයක් රත්තරන් ආනයනයේදී ඇති වෙලා තිබුණත්, ඉන්දියාවෙන් ලංකාවට භොරෙන් රත්තරන් ගෙනෙන තත්ත්වයක් දැන් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව නිවැරදි ස්ථාවර වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕනෑ. නැත්නම් වෙන්වේ ලංකාවේ රත්තරන් වෙළෙඳ පොළ වැඩිවීම වාගේම, අනෙක් පැත්තෙන් ආපසු ඉන්දියාවෙන් ලංකාවට ජාවාරම්කරුවන් රත්තරන් ගෙනෙන එක වැඩිවීමයි.

අපි සියයට සියයක් බදු අඩු කරලා තිබෙන වෙලාවේ ලංකාවට ගෙනා රත්තරන්වලින් ලංකාවේ ආනයන බිල වැඩි වෙලා තිබුණා. හැබැයි, ඒ ආනයනය කරපු එකෙන් රටට ප්‍රයෝජනයක් අත්වෙලා තිබුණේ නැහැ. ඒ ගෙනාපු රත්තරන් ටික ජාවාරම්කරුවන් විසින් නැවත ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට පැටව්වා. ඒ නිසා මේ ගැන යම් ස්ථාවර වැඩ පිළිවෙළක් හැඳුවේ නැත්නම්, මෙය මේ රටේ විශාල අර්බුදයක් බවට පත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මම ඉරාන් විකුමරත්න මැතිතුමාට කියන්න කැමතියි, කරුණාකරලා ලංකාවේ තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් මහ බැංකුවත් එක්ක එකතුවෙලා සකස් කරන්න කියලා.

ඒ විතරක් නොවෙයි, මට ඇහුණා අනුර දිසානායක මන්ත්‍රීතුමා සභා සභා ගැන කථා කරනවා. මහ ඇමති කෙනෙකු විධියට වැඩ කරපු නිසා මාත් දන්නවා, සභා සභා ව්‍යාපාරය අපේ පළාතේත් ඉතාම ශක්තිමත්ව යන ව්‍යාපාරයක් බව. නමුත් සමහර තැන්වල කඩා වැටිලා තිබෙනවා. ඒ කඩා වැටිලා තිබෙන්නේ සමහර පුද්ගලයන්ගේ ප්‍රශ්න නිසා; සභා සභා කුළ ඇතිවෙව්ව, ඒ ප්‍රාදේශික කුළ ඇති වෙව්ව කාරණා නිසා. ඒ වාගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සමුපකාර ග්‍රාමීය බැංකු තුළත් මේ දේ සිද්ධ වෙනවා. හැම සමුපකාර ග්‍රාමීය බැංකුවක්ම ඉතා භොදින් දුවන්නේ නැහැ. සමහර ග්‍රාමීය බැංකු සමහර වෙලාවට කඩා වැටෙන්න පුළුවන්. එය සමස්ත ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රයේ ඇතිවන අර්බුදයක් විධියට හඳුන්වන එක සම්පූර්ණයෙන් වැරදියි. මේවාගේ ක්‍රියාදාම තුළ සභා සභා ව්‍යාපාරයේ භොද කීර්තිනාමය කඩා වැටෙනවා. ඒවාට විසඳුම් ඕනෑ තරම් තිබෙනවා. බොහොම පැහැදිලිව පළාතේ සමුපකාර කොමසාරිස්ට පුළුවන් ඒ සභා සභා කොට්ඨාසය මොකක්ද කියලා භොයලා බලන්න. ඒ අය කර තිබෙන වැරද්ද මොකක්ද කියලා භොයලා බලලා ඔවුන්ට විරුද්ධව ක්‍රියාදාමයක් ගන්න පළාතේ සමුපකාර කොමසාරිස්තුමාට බලය දීලා තිබෙනවා. ඒ ක්‍රියාදාමය තුළ ඔවුන්ට විරුද්ධව දඬුවම් පැමිණවීමේ ක්‍රියාදාමයකුත් තිබෙනවා. ඒ නිසා මේ කුඩා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පිළිබඳව මහ බැංකුව මීට වඩා මැදිහත් වෙන්න ඕනෑ. මේවා පිළිබඳව වෙනම දෙපාර්තමේන්තුවක් විධියට ක්‍රියා කරමින් යම්කිසි ස්ථාවර වැඩපිළිවෙළක් හැඳුවේ නැත්නම් ලංකාවේ තව තවත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ඇති වෙනවා විතරක්

නොවෙයි, කිසිම ප්‍රමිතියකින් තොර ආයතන ඇති වෙනවා. ඒ තුළින් අපේ අභි-සක ජනතාවගේ මුදල් ගන්න විශාල පිරිසක් ජාවාරම්කරුවන් විධියට ඒ මුදල් පිරිටට පව්වනවා. එහෙම නැත්නම් ඔවුන් බංකොලොත් වෙනවා. මොකද, ඔවුන් දන්නේත් නැහැ ඔවුන්ට හම්බවෙන මේ සල්ලිවලින් මොකක්ද කරන්නේ කියලා. ඒ නිසා මෙන්න මේ ක්‍රියාදාමය පිළිබඳව ස්ථාවර වැඩපිළිවෙළක් මහ බැංකුව විධියට හඳුන්වන පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

[අ.හා. 2.53]

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

මූල්‍යසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජනතා විමුක්ති පෙරමුණ කාලෝචිත මාතෘකාවක් තමයි අද දවසේ කල් තැබීමේ විවාදයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගම්බිම් මට්ටමින් පදුරකට ගැහුවත් microfinance companies භොයා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. පසුගිය දශක එකහමාරක කාලය තුළ finance companies විශාල ප්‍රමාණයක් ලංකාවේ බිහි වෙලා, ඒ හරහා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි වුණා. නමුත් ඒ finance companiesවල රැකියාවලට ආපු තරුණ තරුණියන් ටික කාලයක් යද්දී බලනවා, මේ සමාගමට වැඩ කරන්නේ නැතුව අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් එකතු කර ගන්නොත් ග්‍රාමීය ආර්ථිකයේ තිබෙන හිඩැස් තුළින් රිංගලා අපටම මේ වැඩේ කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් අද සිද්ධ වෙන්නේ මහ බැංකුවේ කිසිම නියාමනයක් හෝ පාලනයක් නොමැතිව මේ ආකාරයේ කටයුතු සිදුවීමයි. ඇත්ත වශයෙන්ම ඒ කාලයේ ගම්වල පොලී මුදලාලිලා කරපු වැඩේ ඊට වඩා දරුණු විධියට තමයි දැන් ගම් ඇතුළේ මේ සමාගම් හරහා සිද්ධ වෙන්නේ.

සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතුවලදී cheque issue කරනවා. නමුත් ඒ cheque issue කරද්දී කිසිම පාලනයක් නැහැ. අද එක තැනකට cheque එකක් දීලා ණයක් ගන්නවා. ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම තවත් තැනකට cheque එකක් දීලා තව ණයක් ගන්නවා. ඒකත් ගෙවන්න බැරි වුණාම තවත් තැනකට cheque එකක් දීලා තවත් ණයක් ගන්නවා. ඒකත් ගෙවන්න බැරි වුණාම තවත් තැනකට යනවා. මේ ආකාරයට අධික පොලියට මෙවැනි microfinance companies වලින් ණය ලබා ගැනීම නිසා ග්‍රාමීය වශයෙන් ව්‍යාපාර කටයුතු කරන කුඩා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් මේ chequeවලට තිබෙන වටිනාකමත් දැන් නැති වෙලා තිබෙනවා. මුදල් රාජ්‍ය ඇමතිතුමා මෙතැන ඉන්නවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ cheque නිකුත් කිරීම සම්බන්ධයෙන් නියාමනයක් ගෙනෙන්න ඕනෑ කියලා. ඕනෑ කෙනෙකුට, ඕනෑම ප්‍රමාණයක් cheque issue කරන්න පුළුවන්. හැබැයි, යම්කිසි cheque ප්‍රමාණයක් හෝ මුදල් ප්‍රමාණයකින් එහාට දිගින් දිගටම ඒ ව්‍යාපාරිකයාගේ cheque return වෙනවා නම්, ඔහුට cheque issue කරන්න බැරි ක්‍රමයක්, එහෙම වැඩ පිළිවෙළක් ගෙනැල්ලා නියාමනයක් ඇති කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අද වෙනකොට National Identity Card Number එක හරහා තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒ තොරතුරු ඔක්කෝම පරිගණක ගත වෙලා තිබෙනවා. ඒ නිසා අවශ්‍ය කරුණු භොයා ගන්න පුළුවන්. මොකද, හේතුව? අද විශාල ප්‍රමාණයේ සමාගම්වලට ඒගොල්ලන්ගේ dealersලා හරහා බඩු මිලදී ගන්නා විට chequesවලට තමයි බඩු මිලදී ගන්නේ. අන්තිමට ඒ සමාගම්වලට ඒ ණය ගෙවන්නේ නැති වුණාම ඒ සමාගම් කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා. අපට විශේෂයෙන්ම

[ගරු එස්.එම්. මරික්කාර් මහතා]

පෙනෙනවා, Dealers' network එකක් තිබෙන පෞද්ගලික අංශයේ සමාගම් මේ ගැටලුව හරහා බරපතල අර්බුදයකට මුහුණ දීලා තිබෙන බව. එම නිසා මේවා නියාමනයට ලක් කිරීම අත්‍යවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් රජයේ බැංකුවකින් ණයක් ගන්න ගියාම නීති රීති, නියාමන ඔක්කෝම තිබෙනවා. නමුත් මේ වාගේ ආර්ථිකයට සෘජු ලෙස බලපාන, රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වය ලබා දෙන සමාගම් කඩා වැටීම සහ ගම් මට්ටමේ, බිම් මට්ටමේ සිටින කුඩා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර සහ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටීම පිළිබඳව කිසියම් නියාමනයකට ලක් නොවීම පිළිබඳව අපි කතාගාටුවට පත් වෙනවා.

අපි විශේෂයෙන්ම කියන්නට ඕනෑ, මහ බැංකුව හරහා මේ පිළිබඳව එක පාර නීති රීති, රෙගුලාසි ගෙනෙන්නේ නැතිව ග්‍රාම නිලධාරී වසම් 14,000 සම්බන්ධයෙන් පරීක්ෂණයක් - research එකක් -කරලා, සවිස්තරාත්මක තොරතුරු සොයාගෙන, මේ තොරතුරුවලට ගැළපෙන ආකාරයේ නියාමනයක් ගෙනෙන්න කියලා. මොකද, එක පාරටම කිව්වොත් රුපියල් මිලියන 200ක් දීලා licence එකක් ගන්න ඕනෑ කියලා, එතැනින් පසුව විශාල ලෙස මුදල් තිබෙන අයට පමණයි එවැනි ව්‍යාපාරයක් පටන් ගන්නට පුළුවන් වෙන්නේ. එම නිසා ප්‍රධාන පෙළේ සමාගම් ටික කඩා නොවැටෙන තත්ත්වයේ පවත්වාගෙන යන ගමන්ම කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් ඉදිරියට ගෙනෙන්නට පුළුවන් ආකාරයට, ඒ පහසුකම් ලබා ගන්නට පුළුවන් ආකාරයේ නියාමනයක් මේ සඳහා එකතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අද මහ බැංකුව සම්බන්ධයෙන් වන මාතෘකා ගැන තමයි කථා කරන්නේ; නියාමනයන් සම්බන්ධයෙන් මාතෘකා ගැන තමයි කථා කරන්නේ. එම නිසා විශේෂ ඉල්ලීමක් කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මහ දවල් මහ බැංකුව මංකොල්ල කෑවා කියලා ප්‍රචාරයක් තිබෙනවා. ඒ හරහා රුපියල් බිලියන 12ක පාඩුවක් වූණය කියලා කියනවා. මේ පරීක්ෂණ ඉවර කරලා තිබෙනවා නම්, ඒවා හංගාගෙන ඉන්නේ නැතිව ඒ අයට විරුද්ධව නඩු දමන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද, නඩු දාලා ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නට ඕනෑ. ඒකට තමයි මේ ආණ්ඩුව ආවේ. පසු ගිය ආණ්ඩුව කාලයේ කරපු වැරදි සොයන ගමන්ම මේ ආණ්ඩුව කාලයේ ඉවර කරලා තිබෙන පරීක්ෂණ සම්බන්ධයෙනුත් නඩු පවරලා දඬුවම් දීම අත්‍යවශ්‍ය වෙනවා.

මේ අවස්ථාවේ දී ගරු කථානායකතුමා සභාවේ නැති වුණත් කියන්නට ඕනෑ කරුණක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට විශාල වගකීමක් තිබෙනවා. අද ප්‍රධාන පෙළේ මාධ්‍යවලත්, සමාජ මධ්‍ය, මේ හැම එකකම කථා කරන්නේ කවුද 118දෙනා කියලායි. මහ බැංකු බැඳුම්කරවලින් සල්ලි ගත්තු 118දෙනා කවුද? ඒ තුළ සමාජ මාධ්‍ය ජාල වගකීම් විරහිතව හැසිරෙන නිසා, මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති මන්ත්‍රීවරුන් පිළිබඳව පවා ජනතාව සැකයෙන් බලන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. එම නිසා මේ 118 දෙනා හෝ, 18 දෙනා හෝ, 218 දෙනා හෝ, ඒ සල්ලි ගත්තු අයගේ නම් ටික එළියට දැමීම අනුගමනයයි. ඒ පිළිබඳව අපි ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද, මේවාට හවුල් නැති, මේවාට සම්බන්ධ නැති මන්ත්‍රීවරුන්ගේ ගෞරවය සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම මේ සභාවේත්, කථානායකතුමාගේත් වගකීමක් වෙනවා.

මැතිවරණ කාලයට විවිධ දේශපාලනඥයන්ට විවිධ ව්‍යාපාරිකයන් මුදල් දෙනවා. හැබැයි කවුරු හෝ දේශපාලනඥයකු කියනවා නම් දන්නේ නැතිව මුදල් ගන්නේ, ගත්තු ගණන මතක නැහැ කියලා, ඒක පට්ට පල් බොරුවක්.

අනෙක් කාරණය තමයි මහ බැංකු බැඳුම්කර මංකොල්ලය සිද්ධ වෙලා තිබෙන්නේ 2015 මාර්තු මාසයේ. මහා මැතිවරණය පැවතුණේ අගෝස්තු මාසයේ. එතකොට එම කාලය ඇතුළත කවුරුන් හෝ දන්නේ නැතිව cheques අරගෙන තිබෙනවා කියලා කියනවා නම්, ඒක පට්ට පල් බොරුවක්. එම නිසා සල්ලි ගත්තු අයගේ නම් ටික එළියට දාලා, නොගත්තු අයගේ ගෞරවය ආරක්ෂා කරන්නට මේ පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මේක ගන්න අවුරුදු 30ක් ඉන්න ඕනෑ, එහෙම නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් එළියට දුන්නොත් තමයි අපිට මේක එළියට දමන්නට පුළුවන් වැනි කථා පැවසීම ජනතාවට විහිළ සැපයීමක් කියලායි මම නම් හිතන්නේ.

බැඳුම්කර කොමිසමට ලබා දුන් ප්‍රචාරය වාගේම, බැඳුම්කර වාර්තාවේ සංක්ෂිප්තය ජනාධිපතිතුමා කියන කොට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශයට පත් කරනවා වාගේ රටේ සියලු මාධ්‍ය ඒකට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ නිසා මුදල් ගන්නා කියන 118දෙනාගේ නම්වලට ලැබිලා තිබෙන ප්‍රචාරය වාගේම, නොගත්තු අය ගැනත් ප්‍රචාරයක් ලබාදීමේ වගකීම මාධ්‍යයටත්, පාර්ලිමේන්තුවටත් තිබෙනවාය කියන එක මම විශේෂයෙන්ම කියන්නට ඕනෑ. ඒ නිසා මේ විවිධ නීති රාමුවලට මුඩා වෙලා, විවිධ යටි කුට්ටි වැඩිවලට මුඩා වෙලා අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ගෞරවය බිල්ලට නොදී ඒ නම් ටික එළියට දැමීම වැදගත්.

මම මේ කාරණය ගැනත් කියන්නට ඕනෑ. මේ මහ බැංකු බැඳුම්කරය කියන්නේ මේ රටේ සිදු වෙච්ච සියලු දේ නොවෙයි, එකයි. මේ මහ බැංකු බැඳුම්කරයෙන් වැරදිකරයන්ට දඬුවම් දෙනවා වාගේම, මේ අර්ජුන් ඇලෝසියස්ලා පසු ගිය ආණ්ඩු කාලයේ කරපු දේවල්වලටත් දඬුවම් දෙන්නට ඕනෑ. ඔවුන් night racesවලට sponsor කරලා තිබෙනවා. ඒවාත් එළියට දමන්න ඕනෑ. Night racesවලට sponsor කරපු ඒවාත් එළියට දමන්න ඕනෑ. හිටපු මහ බැංකු අධිපතිගේ සහෝදරිය පර්පෙටුවල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදලා තිබෙනවා. දැන් ඒක ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. ඒ එක්කම, මේ බැඳුම්කර මගධිය 2008 ඉදලා සිදු වෙලා තිබෙනවා. ඒවායේ කොමිස් ගිය ආකාරය ගැනත් එළියට දමන්න ඕනෑ. අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා, තවම ප්‍රතිචාරයක් නැහැ. මේ වාගේ තව කොමිසමක් දමන්න, -

ගරු මූලාසනාරූස් මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමනි, කාලය අවසන්.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

මට තව විනාඩියක් දෙන්න. 2008 ඉදලා 2015 වෙන කල් හිටපු මහ බැංකු අධිපති නිවාඩි කබ්රාල් මැතිතුමා ඒ වෙලාවේ තිබුණු නීතියේ හිඬැස්වලින් රිංගලා, ඒ වෙලාවේ බැඳුම්කරවලින් දාපු සෙල්ලම් ටිකත් එළියට දාන්න කොමිසමක් ගෙනෙන්න ඕනෑ. Greek Bondsවලින් ගහපු ටිකත් එළියට එන්න ඕනෑ. ඒ අයටත් දඬුවම් දෙන්න ඕනෑ. ඒ වාගේම හෙජින් සුදුව හරහා සිදු වෙච්ච පාඩුවටත් දඬුවම් දෙන්නට ඕනෑ. දැන් වැඩේ වෙලා තිබෙන්නේ, මේ අර්ජුන් ඇලෝසියස් මහත්මයාගෙන් සල්ලි ගත්තු කට්ටිය ගල් ගිල්ලා වාගේ ඉදීම නිසා, මේක තමයි මෙතෙක් ලංකාවේ සිදු වෙච්ච එකම භොරකම, ඒකෙන් පමණයි පහා අරගෙන තිබෙන්නේ කියලා මතයක් නිර්මාණය වෙලා තිබෙන එකයි. ඒ නිසා, ඒකට දඬුවම් දුන්නොත් තමයි අර අනෙක් භොරු ටිකත් එළියට ගන්න පුළුවන්. එහෙම නොවුණොත් වෙන්නේ මොකක්ද? පරණ කට්ටිය ඔක්කෝම සුදනෝ වාගේ

ஓன்வலா. பரண வொர்னா நிவென டய டுன் டிபுரூமீ பௌன்சுமீ டன்சன் கர்னலா. இபுன்ட் டுலாவிடே நபு நிவெனலா.

ஓர் இலாசுனார்லு மன்ஜீலும

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ஓர் மன்ஜீலுமனி, காலு டிவன்.

ஓர் டி.பி.மீ. மரீக்கார் மனலா

(மாண்புமிகு எஸ்.எம். மரீக்கார்)
(The Hon. S.M. Marikkar)
டிபுரூமீ பௌன்சுமீ டன்சன் கர்லா, டுனென் டுயம் ஓர்லா கிசலலா. டீ நிசா டுகிஓர் டுனாமிபநிஜுமலாஓன் டுபி ஓர்லீமன் கர்னலா, மீ டுன்சுமீ காலுடே சிடு வலிவ டுடூமீகர் ஓனுஓனுபிவ ஓகூமீசமன் டுலா சநிசு டுசு டாலேம, டிச டுன்சுமீ காலுடே டீலா ஓலாசன் கிசலா. "மம டுன்சன் நலு, மம ஓன்சன்சன் நலு" கிசலா நலு நலுவிவ கிச கிச ஓன்சன் நலு ஓகூமீசமீ டுலா ஓலாசலா, டீ டிகன் டிசலிவ டுரஓன டீ டுயம் டிபுலிம டுன்சன். மலசன் டன்சுமீ பன் வலா டுபிசீலா, மன்ஜீ டுரூமீ வலாசார்லு கர் ஓன்சன் சிசலும டுனாஓ பன்சு-விபன்சு ஓன்சுமீ ஓன்சன் ஓன்சன் டிபுலிம டுன்சன் கிசலா டுபி ஓர்லா சிசலலா. ஓலாஓலா டிசலிமீ.

ஓர் இலாசுனார்லு மன்ஜீலும

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
அஓந்து, கௌரவ எஸ். சிறீதரன் அவர்கள்! உங்களுக்கு 20 நிமிடங்கள் ஓதுக்கப்பட்டுள்ளன.

[பி.ப. 3.03]

ஓர் டி.பி. சிறீதரன் மனலா

(மாண்புமிகு சி. சிறீதரன்)
(The Hon. S. Shriritharan)
கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் மக்கள் விடுதலை முன்னணியினுடைய தலைவர் கௌரவ அநூரகுமார திசாநாயக்க அவர்களால் கொண்டுவரப்பட்டுள்ள நிதி நிறுவனங்கள் தொடர்பான விடயம் பற்றிய இந்த ஒத்திவைப்புவேளைப் பிரேரணையிலே கலந்து கொள்வதிலே மகிழ்ச்சியடைகின்றேன்.

இன்று இந்த நாட்டினுடைய பல்வேறுபட்ட இடங்களிலும் இந்த நிதி நிறுவனங்களுடைய தாக்கங்கள் இருந்தாலும், யுத்தத்துக்குப் பின்னரான காலப்பகுதியிலே குறிப்பாக, தமிழர்கள் வாழுகின்ற வடக்கு, கிழக்கு மாகாணங்களில் நுண்நிதிக் கடன்களுக்கூடாக மக்கள் பாரிய அளவிலே பாதிப்பைச் சந்தித்திருக்கிறார்கள். பல்வேறுபட்ட மக்களுடைய வாழ்க்கையிலே இது பெரிய தாக்கத்தைச் செலுத்தியிருக்கிறது. குறிப்பாக, குடும்பப் பெண்களை நோக்கியே இந்த நுண்நிதி நிறுவனங்கள் கடன்களை வழங்குகின்றபோதிலும், அக்கடன்களை அறவிடுவதில் மிகமோசமான நடவடிக்கைகளை மேற்கொள்கின்றன. குறிப்பாக, கடனை அறவிடுகின்றவர்கள் பயன்படுத்துகின்ற வார்த்தைகள், மக்களை அணுகுகின்ற முறைக்கூட மிக மோசமானதாகக் காணப்படுகின்றன. இந்த நிலைமை வடக்கிலும் கிழக்கிலும் மிக மோசமானதாக இருந்த சூழலில், நுவரெலியா மற்றும் மலைநாட்டுப் பகுதிகளிலும் அம்பாந்தோட்டை போன்ற பகுதிகளில்கூட இதனுடன் சம்பந்தப்பட்ட பல மரணங்கள் சம்பவித்திருப்பதாக நாங்கள் செய்திகள்மூலம் அறிகின்றோம். இந்த நுண்நிதி நிறுவனங்களுடைய செயற்பாடுகள் நாடுபூராகவும் ஒரு பாரிய

தாக்கத்தை ஏற்படுத்தியிருக்கிறது. நான் வாழுகின்ற கிளிநொச்சி மாவட்டத்தில் இதுவரை ஏறத்தாழ பெண்கள் 13 பேரும் மட்டக்களப்பு மாவட்டத்திலே 19 பேரும் இந்த நுண்நிதிக் கடன்களின் காரணமாகத் தற்கொலை செய்திருக்கிறார்கள். வடக்கு மாகாணத்தில் இதுவரை ஓட்டுமொத்தத்தில் 56 பெண்கள் இந்த நுண்நிதிக் கடன் காரணமாகத் தற்கொலை செய்திருக்கிறார்கள்.

கிளிநொச்சி மாவட்டத்திலே குறிப்பாக, மலையகத் திலிருந்து இடம்பெயர்ந்து வாழுகின்ற மக்களை நோக்கிய, குடும்பப் பெண்களை நோக்கிய இந்த நிதிப் பாய்ச்சல்கள், அவர்களுடைய பொருளாதார வல்லமையை இல்லாமல் செய்து, பல்வேறுபட்ட தாக்கங்களைக் குடும்பத்தில் ஏற்படுத்தக்கூடிய வகையிலே அமைந்திருக்கின்றன. இந்த நிதி நிறுவனங்களுடைய நடவடிக்கைகளை அடாவடித்தனங்கள் என்றுகூடக் கூறலாம். அவர்களுடைய மிலேச்சத்தனமான நடவடிக்கைகள் பல பெண்கள் கிணற்றிலே விழுந்து தற்கொலை செய்யக்கூடிய அளவுக்கு, தூக்குப் போட்டுத் தற்கொலை செய்யக்கூடிய அளவுக்கு அவர்களைத் தள்ளியிருக்கின்றன. இந்தப் பணங்களை அறவிடச் செல்கின்றவர்களுக்கு ஒரு நேரகாலம் கிடையாது. காலை நான்கு மணிக்கே அங்கு சென்றுவிடுகிறார்கள் அல்லது இரவு பத்து மணி மட்டும் சம்பந்தப்பட்டவர்களுடைய வீட்டுக் "கேட்" களிலே நிற்கிறார்கள். இதனால், பிள்ளைகளோடு வாழ்ந்து கொண்டிருக்கின்ற இந்தப் பாதிக்கப்பட்ட மக்களுடைய வாழ்க்கை பெருமளவு பாதிப்பைச் சந்திக்கின்றது.

2009ஆம் ஆண்டு யுத்தம் மௌனிக்கப்பட்டதன் பிற்பாடு, கூடுதலாக மஹிந்த ராஜபக்ச அவர்களுடைய தலைமையிலான அரசாங்கம் ஒரு கையால் உட்கட்டுமானங்களுக்கான நிதிப் பாய்ச்சல்களை வடக்கிலும் கிழக்கிலும் வாழுகிற மக்களிடம் தள்ளியது. இன்னொரு கையால் வாழ்வாதாரம் என்ற பெயரிலே அந்த மக்களிடம் நிதியைப் பாயவிட்டது. "போரிலே பாதிக்கப்பட்ட மக்களுடைய மனநிலைகளை மாற்றி, அவர்களை இயல்பு வாழ்க்கைக்குக் கொண்டு வருகிறோம்; அவர்களுடைய வாழ்க்கையிலே மாற்றங்களைக் கொண்டு வருகிறோம்" என்ற அடிப்படையில்தான் உட்கட்டுமானம் என்ற வகையில் ஒரு கையாலும், வாழ்வாதாரம் என்ற வகையில் இன்னொரு கையாலும் மஹிந்த ராஜபக்ச அரசினால், வடக்கு, கிழக்கில் வாழுகிற மக்களிடம் இந்த நிதிகள் பாயவிடப்பட்டன. ஆனால், அவ்வாறான நிதிப் பாய்ச்சல் அந்த மக்களுடைய வாழ்க்கையிலே மாற்றங்களைக் கொடுக்கவில்லை. மாறாக, தேரல்வியின் விளிம்பிலே இருந்த மக்கள், போரால் பாதிக்கப்பட்ட மக்கள் தங்களுடைய வாழ்க்கையைக் கொண்டு செல்ல முடியாது திணறினார்கள்.

ஏன், அவர்கள் இந்தக் கடன்களை வாங்குகிறார்கள்? அதற்கான காரணம் என்ன? யுத்தத்திலே முழுவதும் அழிந்ததன் பிற்பாடு, மீளக்குடியேறி வாழுகின்ற மக்களுக்கு வீடுதான் அத்தியாவசியமாகத் தேவைப்படும். அந்த வகையில் அங்கு ஒரு வீட்டைக் கட்டுவதற்காக அரசாங்கம் முதலிலே மூன்றேகால் இலட்சம் ரூபாய்களை வழங்கியது. பின்னர், ஐந்தேகால் இலட்சங்களை வழங்கியது. அதன் பின்னர் அது ஏழு இலட்சங்களாக மாறியது. இப்பொழுது எட்டு இலட்சங்களாக இருக்கின்றது. ஆனால், இன்னும் அந்த எட்டு இலட்சத்தைத் தாண்டவில்லை. ஆனால், சாதாரணமாக 500 அல்லது 600 சதுர அடிப் பரப்பளவுடைய வீடொன்றை அமைப்பதற்கு இந்தப் பணம் போதாது. மக்கள் இதற்கான கடன்களை பெறுகிறார்கள். இந்தக் கடன்களை மத்திய வங்கியினுடைய கட்டுப்பாட்டின் கீழ் இருக்கின்ற மத்திய

[மே. 15, 2010]

வங்கியின் கட்டுப்பாட்டுக்குக் கீழே இருக்கிற நிதி நிறுவனங்களிடமிருந்தும் அதன் கட்டுப்பாட்டின்கீழ் இல்லாதவர்களிடம் இருந்தும் பெறுகிறார்கள். இந்நிலையில் குறிப்பாக, கம்பனிச் சட்டத்துக்குக்கீழ் பதிவு செய்யப்பட்ட இலங்கையிலுள்ள அரலிய, சில்வா போன்ற கம்பனிகள் நூற்றுக்கு நூறு வீதம் வட்டியைப் பெற்றுக் கொள்கின்றன.

சாதாரணமாக பெண் தலைமைத்துவக் குடும்பங்களைச் சேர்ந்த பெண்ண்களிடம் 5,000 ரூபாய் பணத்தைக் கடனாக வழங்குகின்றார்கள். இரண்டு மாதத்திலே அந்தக் கடனை அவர்கள் திருப்பிச் செலுத்த வேண்டும். ஒரு நாளைக்கு 200 ரூபாய்ப்படி அவர்கள் செலுத்தவேண்டும். “இந்த 5,000 ரூபாய்மூலம் எங்களது உடனடித்தேவையை நாங்கள் பூர்த்தி செய்கின்றோம்தானே! அதற்காக ஒரு நாளைக்கு 200 ரூபாய்தானே செலுத்துகின்றோம்” என்று அந்தப் பெண்கள் நினைக்கின்றார்கள். ஆனால், இரண்டு மாதங்களிலே - 60 நாட்களிலே 200 ரூபாய் வீதம் 12,000 ரூபாய் பணத்தை அந்த நிதி நிறுவனம் பெற்றுக் கொள்கின்றது. ஆனால், எவ்வளவு மோசமான பற்கொள்ளையை இந்த நிறுவனங்கள் செய்கின்றன? அதேநேரம் குறிப்பாக, மட்டக்களப்பிலோ, கிளிநொச்சியிலோ, யாழ்ப்பாணத்திலோ இந்த நிறுவனங்கள் இருக்கவேண்டும் என்பது அவசியமில்லை. அதாவது அவர்கள் வேறொரு மாவட்டத்திலே இருப்பார்கள். அங்கிருந்து இந்தக் கடனை வழங்குவார்கள்; இவர்களுக்கும் மத்திய வங்கிக்கும் எந்தச் சம்பந்தமும் இரக்காது. இந்த நுண்ணிதி நிறுவனங்கள் கிராமத்துப் பெண்கள்மீது, போரால் பாதிக்கப்பட்டவர்கள்மீது மிகக் கொடுமையான முறையிலே நடவடிக்கை மேற்கொள் கின்றன. இன்றையதினம் இந்த ஒத்திவைப்புவேளைப் பிரேரணையை ஜே.வீ. தலைவர் கௌரவ அநுர திசாநாயக்க அவர்களினால் கொண்டுவரப்பட்டதை நான் ஒரு நல்ல சகுனமாகப் பார்க்கின்றேன்.

குறிப்பாக, யாழ்ப்பாண மாவட்டத்திலே மக்களுடைய தொகை அண்ணளவாக 6 இலட்சம். இந்த 6 இலட்சம் மக்கள் வாழ்கின்ற இடத்திலே 136 வங்கிக் கிளைகள் உள்ளன. இது சாதாரண விடயமல்ல. அதேபோல் ஒன்றரை இலட்சம் மக்கள் வாழ்கின்ற கிளிநொச்சி மாவட்டத்திலே 24 வங்கிக் கிளைகளும் 1,65,000 மக்கள் வாழ்கின்ற மன்னார் மாவட்டத்தில் 23 வங்கிக் கிளைகளும் 1,35,000 மக்கள் வாழ்கின்ற முல்லைத்தீவு மாவட்டத்திலே 21 வங்கிக் கிளைகளும் 1,80,000 மக்கள் வாழ்கின்ற வவுனியா மாவட்டத்திலே 27 வங்கிக் கிளைகளும் அமைந்துள்ளன. இது வங்கி அடர்த்தி! பொருளியலிலே வங்கி அடர்த்தி என்பது முக்கியமான பங்கை வகிக்கின்றது. இலங்கை பூராகவும் இருக்கின்ற மக்களினது தொகையின் அடிப்படையில் வங்கியினுடைய அடர்த்தி 1 இலட்சம் மக்களுக்கு 17 ஆகக் காணப்படுகின்றது. ஆனால், வடக்கு மாகாணத்திலும் கிழக்கு மாகாணத்திலும் இருக்கின்ற மாவட்டங்களில் உள்ள மக்களில் 1 இலட்சம் மக்களுக்கு 23 வங்கிக் கிளைகள் காணப் படுகின்றன. அப்படியானால், அரசாங்கத்தின் நிகழ்ச்சிநிரலின்கீழ் இருக்கின்ற வங்கிகள் என்ன அடிப்படையில் இவ்வளவு கிளைகளை வைத்திருக்கின்றன. வடக்கையும் கிழக்கையும் தவிர்த்துத் தென்பகுதியைப் பார்த்தால், எத்தனையோ ஆடைத்தொழிற்சாலைகள், எத்தனையோ வகையான தொழிற்சாலைகள், வேலைவாய்ப்புக்கள், அரச வேலைவாய்ப்புக்கள் இருக்கக்கூடியதாக, 1 இலட்சம் மக்களுக்கு 17 வங்கிக் கிளைகள்தான் இருக்கின்றன. எந்தத் தொழிற்சாலைகளும் இல்லாத, அரச துறையிலும் அதிகுறைந்த உத்தியோகத்தர்களைக் கொண்ட, யுத்தத்தால் முழுமையாகப் பாதிக்கப்பட்ட கிழக்கிலும் வடக்கிலும்

வாழ்கின்ற மக்களில் 1 இலட்சம் மக்களுக்கு 23 வங்கிக் கிளைகள் இருக்கின்றன என்றால், அது அரசாங்கத்தால் திட்டமிட்டுச் செய்யப்படுகின்ற அதாவது அவர்களுடைய பொருளாதாரத்தை உறிஞ்சுகின்ற ஒரு பயங்கரமான செயற்பாடாகவே பொருளியல் ஆய்வாளர்களால் பார்க்கப்படுகின்றது. இது மிக மிக அபாயகரமானது; இது இந்த நாட்டிலே இடம்பெறுகின்ற மிக மோசமான ஒரு காரியம்.

இவற்றைவிட leasing கம்பனிகள் இருக்கின்றன. வடக்கு மாகாணத்தில் மட்டும் 23 குத்தகைக் கம்பனிகளுடைய 70 கிளைகள் மத்திய வங்கியின் கட்டுப்பாட்டுக்குக்கீழ் இருக்கின்றன. அதாவது மத்திய வங்கியின் கட்டுப்பாட்டுக் குக்கீழ் இல்லாத அரலிய, சில்வா போன்ற நிறுவனங்களைத் தவிர்த்து 70 கிளைகள் உள்ளன. இந்த நிதி நிறுவனங்களின் முழுமையான கவனமும் மக்களிடம் இருக்கின்ற பணத்தை உறிஞ்சுவதிலே செலுத்தப்படுகின்றது. உதாரணமாக, இந்த மக்கள் ஒரு Android phone ஐ வாங்குவதற்காகக் கடன்படுகின்றார்கள், ஒரு மோட்டார் சைக்கிள் வாங்குவதற்காகக் கடன்படுகின்றார்கள், ஒரு வீட்டைக் கட்டுவதற்காகக் கடன்படுகின்றார்கள், வீட்டுக்கான சில தளபாடங்களை வாங்குவதற்காகக் கடன்படுகின்றார்கள். ஆனால், இவர்கள் வாங்குகின்ற இந்த Android phone அல்லது மோட்டார் சைக்கிள், வீடு, தளபாடங்கள் போன்றன எவையும் அவர்களுக்கு உழைத்துக் கொடுக்கின்ற - வருமானத்தை கொடுக்கின்ற பொருட்களல்ல. இதனால் இந்த மக்கள் தொடர்ந்தும் வட்டிக்கு மேல் வட்டியைக் கட்டி இந்த நிதி நிறுவனங்களுடைய - குத்தகைக் கம்பனிகளுடைய வலையிலே சிக்குண்டு சிதைந்துபோகின்ற ஒரு வாழ்க்கைப் பொருளாதாரத்தையே சந்திக்கின்றார்கள். இந்த வகையில் இந்த மக்கள் மிக அபாயகரமான - பயங்கரமான சூழலில் வாழ்கின்றார்கள்.

நீங்கள் மத்திய வங்கியினுடைய ஆண்டறிக்கையை பார்த்தால், 2009ஆம் ஆண்டுக்கு முதல் வடக்கு மாகாணத்தில் மொத்தமாகவே 70 வங்கிக் கிளைகள் மட்டுமே இருந்தன என்பது தெரிய வரும். கிழக்கு மாகாணத்தில் 52 வங்கிக் கிளைகள் மட்டுமேயிருந்தன. ஆனால், 2009க்கு பின்னர் வடக்கு மாகாணத்தில் 250 வங்கிக் கிளைகள் உருவாக்கப்பட்டிருக்கின்றன, கிழக்கு மாகாணத்தில் 212 வங்கிக் கிளைகள் உருவாக்கப்பட்டிருக்கின்றன. அப்படியானால் அதன் நோக்கம் என்ன? தொழில் இல்லாத, பொருளாதாரம் கிடைக்காத, யுத்தத்தால் அழிந்த மக்கள் வாழும் பிரதேசங்களில் இவ்வளவு வங்கிக் கிளைகளும் என்ன அடிப்படையிலே உருவாக்கப்பட்டிருக்கின்றன? இது இலங்கையிலே இருக்கின்ற மக்களிடம் மிக மோசமான ஒரு நிலைமையை உருவாக்கியிருக்கின்றது; பொருளாதாரத்திலே பாரிய தாக்கத்தைச் செலுத்தியிருக்கின்றது.

இலங்கையிலே ஒரு வங்கியோ அல்லது நிதி நிறுவனமோ கடன் வழங்குவதென்றால், விவசாயத்துக்காக அல்லது கைத்தொழிலுக்காக அல்லது ஒரு சேவைத்துறைக்காக அதாவது வியாபாரம், கடைகள் போன்றவற்றுக்கு வழங்கும். இவ்வாறு இலங்கையில் பிரதானமான 3 துறைகளுக்கு - விவசாயம், கைத்தொழில், சேவைத்துறை -கடன்கள் வழங்கப்படுகின்றன. அந்த உற்பத்திக்கான அறுவடையின் போது- அதன் பயன் பெறப்படுகின்றபோதுதான் அந்தப் பணத்தை recover- மீள்பெற முடியும். ஆனால், இந்த நிதி நிறுவனங்கள் அவ்வாறு செய்வதில்லை. அதாவது இன்றைக்குக் கடனை வழங்கி, நாளைக்கே வட்டியோடு அதனுடைய முதலாவது கட்டுப்பணத்தை மீள்பெறுகின்றன. அப்படியென்றால் மக்களின் வாழ்க்கை எங்கே செல்லும்?

கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இதுதான் இந்த நாட்டிலுள்ள ஏழை மக்கள் மட்டுமல்ல, பாதிக்கப்பட்ட மக்களின் வாழ்க்கையிலே பாரிய பாதிப்பை ஏற்படுத்திக் கொண்டிருக்கின்றது. அண்மையில் கூட யாழ்ப்பாணத்திலே mobile phone வாங்கித் தரவில்லையென்பதற்காக ஒரு மாணவன் தற்கொலை செய்திருக்கின்றான்; குழந்தையில்லை என்பதற்காக 35 வயதான இளம் தாய் தற்கொலை செய்திருக்கின்றார். அராபியத்து பார்த்தால், இந்தத் தற்கொலைகளின் பின்னணியில் நிதி நிறுவனங்களின் தாக்கங்கள் இருப்பது தெரியவரும்; இதன் பின்னால் இருக்கின்ற விடயங்கள் புலப்படும்.

பொருளியல் ரீதியாக இந்த நிதிப் பாய்ச்சல்களில் இரண்டு விடயங்கள் மேலோங்கியிருக்கின்றன. ஒன்று நிதி நிரம்பல் பக்கம்; மற்றையது, நிதியின் கேள்விப் பக்கம். அரசாங்கமும் அரசு வங்கிகளும் நிதியை நிரம்பல் செய்கின்றன. அதே நேரத்தில் கேள்வியின் பக்கம் உள்ள மக்கள் இதனால் தண்டாடிப் போகின்றார்கள், திணறிப் போகின்றார்கள். ஆகவே, அரசாங்கம் தன்னுடைய நிரம்பலை அதிகரிக்கின்றபோதெல்லாம், பணரீதியாகத் தாள், சில்லறை நாணயங்களை அதிகரிக்கின்றபோதெல்லாம் கம்பனிகளை எல்லாம் பாயவிடுகின்றபோது, பணப் பாய்ச்சல் என்பது இந்த மக்களிடம் பாரியளவு தாக்கத்தைக் கொடுத்திருக்கின்றது. இதனால்தான் இந்த நிதியின் கேள்வியின் பக்கமுள்ள மக்கள் கடுமையாகப் பாதிக்கப்படுகின்றார்கள்.

குறிப்பாக அங்கு நடைபெற்ற யுத்தம் அந்த மக்களிடத்தில் பல்வேறு தாக்கங்களைச் செலுத்தியிருக்கின்றது. உதாரணமாக, யுத்த காலத்தில் ஒருவர் 4 இலட்சம் ரூபாய்க்கு ஒரு வீட்டை வாங்கியிருக்கின்றார் என்றால், இப்பொழுது அந்த வீட்டின் பெறுமதி 4 கோடி ரூபாய். அதே நேரத்தில் அந்த யுத்தத்தில் ஈடுபட்ட, 30 ஆண்டுகள் யுத்தத்திலே பங்குபற்றிய போராளி ஒருவர் 4 சதம்கூட இல்லாமல் வெளியிலே நிற்கிறார். அதாவது யுத்தம் இரண்டு பரிசுகளைக் கொடுத்திருக்கின்றது. முதலாவது யுத்தம் நடக்கின்றபோது 4 கோடி ரூபாய் பெறுமதியான வீட்டை 4 இலட்சத்திற்கு வாங்கிய ஒருவர் இன்று 4 கோடி ரூபாயோடு இருக்கிறார். இரண்டாவது, அதே யுத்தத்தில் ஈடுபட்ட, 30 வருடங்கள் போராடிய போராளி ஒருவர் 4 சதமில்லாமல் வெளியிலே நிற்கிறார். இந்த இரண்டுக்குமிடையே இருக்கின்ற பொருளாதார வீக்கம் - பொருளாதார வீச்சு வேறுபட்ட மனநிலையைக் கொடுக்கின்றது; பாரியளவு தாக்கங்களைச் செலுத்துகின்றது. இது அந்த மக்களுக்கிடையிலே சமூக வேறுபாடுகளில், பொருளாதார வேறுபாடுகளில் பயங்கரமாகத் தாக்கம் செலுத்தி வருகின்றது. ஆகவே, இந்தக் கடன் பிரச்சினையைத் தீர்ப்பதற்கு இரண்டு வகைகளிலே அரசாங்கம் முன்வர வேண்டும். அந்தக் கடன்களை இல்லாமற்செய்ய வேண்டும் அல்லது நீக்க வேண்டும். குறிப்பாக, கடன் மன்னிக்கப்பட வேண்டும். அந்த மக்களிடமிருந்து இந்தக் கடன்களை மீள்பெறாமல், மன்னிக்கப்பட்டு அந்த மக்கள் விடுவிக்கப்பட வேண்டும் அல்லது இந்தக் கடனைச் செலுத்துவதற்கு ஏனைய வங்கிகளுடைய வட்டி வீதத்திற்கு ஏற்ற வகையிலே மிக அதிக அளவில் வட்டி குறைக்கப்பட்டுப் கால அவகாசமும் வழங்கப்பட வேண்டும்.

கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, நிதி நிறுவனங்களினுடைய தாக்கங்களால் நான்கு வகையான குடும்பங்கள் பாதிக்கத்திற்கு உள்ளாகியிருக்கின்றன. முதலாவது, பெண்களைத் தலைமைத்துவமாகக் கொண்ட குடும்பங்கள். இரண்டாவது, முன்னாள் போராளிகளுடைய குடும்பங்கள். மூன்றாவது, மாற்று வலுவுடையோரது குடும்பங்கள்.

நான்காவது, வலிந்து காணாமலாக் கப்பட்டோரது குடும்பங்கள். நான்கு வகையான குடும்பங்களைச் சேர்ந்தவர்களும் நுண் நிதி நிறுவனங்களுடைய கடன்களால் அவர்களுடைய வருமானத்தில் பாரிய அளவிலான தாக்கங்கள் ஏற்பட்டிருக்கின்றன. யுத்தம் தந்த பரிசினூடாக இந்த மக்கள் தங்களுடைய பொருளாதாரங்களை இழந்தது மட்டுமல்லாமல், தங்களுடைய வாழ்க்கையில் பெருமளவான பாதிப்புக்களையும் கண்டிருக்கின்றார்கள். இது தொடர்பாக வடக்கிலும் கிழக்கிலும் பல அரசு சார்பற்ற நிறுவனங்கள் போராட்டங்களை நடாத்தியிருக்கின்றன. சென்ற வாரம்கூட கிளிநொச்சி மாவட்ட அரசு சார்பற்ற மற்றும் சிவில் சமூக அமைப்புக்களின் சம்மேளனம் கிளிநொச்சியிலிருக்கின்ற மத்திய வங்கியினுடைய பிராந்திய அலுவலகத்திற்குச் சென்று தங்களுடைய கோரிக்கைகளை முன்வைத்திருக்கின்றது.

குறிப்பாக இரண்டு விடயங்களை அவர்கள் பிரதானமாகக் குறிப்பிட்டிருக்கின்றார்கள். முதலாவது, கடன்பொறிக்குள் சிக்கித் தவிக்கும் எம்மவர்களுக்குக் கடனைச் செலுத்துகின்ற காலத்தை இரண்டு வருடங்களுக்குப் பிற்போட்டு அதற்கான வட்டியை இரத்துச் செய்து, மீள் செலுத்தும் வசதியினை ஏற்படுத்திக் கொடுத்தல். அத்துடன், கடனை மீள் செலுத்துவதற்கான சரியான வருமான மூலத்தை, பெற்றுக் கொள்வதற்கான வாழ்வாதார முயற்சிக்கான சரியான வசதியினை ஏற்படுத்திக் கொடுத்தல். இரண்டாவது, கடன்களை உரிய நேரத்தில் திருப்பிச் செலுத்த முடியாமல் வட்டிக்கு வட்டி கொடுத்து - எடுத்த கடன் தொகைகளுக்கு மேலாக வட்டி கட்டிக்கொண்டு அவதிப்படும் மக்களின் கடன்களை உடனடியாக இரத்துச் செய்து, அவர்களைக் கடன் சுமையிலிருந்து விடுவித்தல். மூன்றாவது, நுண் நிதிக் கடன் நிறுவனங்களின் அதிகூடிய வட்டி வீதத்தினை உடனடியாகக் குறைத்து 10 - 12 சதவீதத்திற்கு உட்பட்ட ஆண்டு வட்டிக்கு கடன்களை வழங்க நடவடிக்கை எடுத்தல். நான்காவது, அரசு வங்கிகளுக்கூடாகக் குறைந்த வட்டி வீதத்திற்குக் கடன்களை வழங்கும் திட்டங்களைப் போதியளவு மேற்கொள்வதற்கான நிதியை ஆண்டுதோறும் ஒதுக்கீடு செய்வதன்மூலம் தனியார் நிதி நிறுவனங்களின் பிடியிலிருந்து மக்கள் விடுபட்டு, தமது கடன் தேவைகளை அரசு வங்கிகளினூடாகப் பூர்த்தி செய்ய நடவடிக்கை எடுத்தல். ஐந்தாவது, சமூக மட்டத்தில் இயங்கும் நுண் நிதி அமைப்புக்களான மாதர் கிராம அபிவிருத்திச் சங்கம், சுய உதவிக் குழுக்கள் மற்றும் பெண்கள் கூட்டுறவு அபிவிருத்திச் சங்கங்களின் நுண் நிதிச் செயற்பாடுகளுக்கு நிதியுதவி அளிப்பதன்மூலம் குறைந்த வட்டி வீதத்தில் சமூகங்களுக்குள்ளேயே கடன் பெறும் வசதியினை ஊக்கப்படுத்தல். இவ்வாறு 73 இற்கும் மேற்பட்ட சமூகமட்ட அங்கத்தவர்களைக் கொண்ட இந்த அமைப்பு தன்னுடைய கோரிக்கையை மத்திய வங்கியினுடைய ஆளுநரிடம் முன்வைத்திருக்கின்றது. கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, நான் ஏன் அவர்களுடைய கோரிக்கையை முன்வைக்கின்றேனென்றால், இன்று இந்த மக்கள் விழித்திருக்கின்றார்கள். அன்று பாரியளவான யுத்தம் தந்த தாக்கத்தினால் இந்த மக்களுடைய வாழ்க்கையில் ஏற்பட்ட பாதிப்பைவிட இன்று இந்த மக்கள் இயல்பான வாழ்க்கையிலே மீள் முடியாத அளவுக்குப் பாதிக்கப்பட்டிருக்கின்றார்கள்.

கிளிநொச்சியைச் சேர்ந்த பல பெண்கள் என்னிடம் வந்து இது சம்பந்தமாகக் கூறிக் கண்ணீர் விட்டு அழுதிருக்கிறார்கள். அதாவது இந்தக் கடனை மீள் பெற வருபவர்கள் மாலை 7 - 8 மணிக்கு வீட்டு வாயிலிலே நின்று வற்புறுத்துகிறார்கள்; அவர்கள் பேசுகின்ற வார்த்தைகள் மிகக் கேவலமானதாக இருக்கின்றன. அவர்களில் ஒருவர் ஒரு தாயிடம், "உன்னிடம்

කොමිපැනිකාරයන්ට මෙහෙම අනුබල දීපු මහ බැංකුවටත්, මහ බැංකුවේ ප්‍රධාන උදවියටත් පෙනෙන්න පටන් ගනීවි. එහෙම නැත්නම් අපි කාටත්, 'ඒක දෙවියන්ගේ කැමැත්ත' කියලා අහක බලාගන්නත් පුළුවන් වෙවි.

මේ රට ණය උගුලක හසු වෙලා තිබෙනවා කියා කිසිම මුදල් ඇමති කෙනෙක් සිය දිවි නසා ගන්නේ නැහැ. "අයිසෝ, මේ ලංකාව ණය උගුලකට හසු වෙලා තිබෙනවා! ඒ මුදල් අය වැයෙන් පියවන්න මට බැහැ" කියා කිසිම මුදල් ඇමති කෙනෙක් සිය දිවි නසා ගන්නේ නැහැ. ඒ මොකද? ඒවා ඔහුගේ මුදල් නොවන නිසා. එහි බරක් ඔහුට නැහැ. ඒ වාගේ මේ මූල්‍ය සමාගම් ගැනත් මම කියන්න ඕනෑ.

මූල්‍යසනාථ ගරු මන්ත්‍රීතුමනි, Edirisinghe Trust Investments සහ ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගම ආදී මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්, අනෙක් පැත්තෙන්, Central Investment and Finance - CIFL කියන කොමිපැනියේ තැන්පත්කරුවන් කියන දෙගොල්ලන්ට අදාළවයි මම මගේ කතාව කරන්නේ. ඒ තැන්පත්කරුවන්ගෙනුත් සැලකිය යුතු පිරිසක් සිය දිවි නසා ගත් අය අතරේ ඉන්නවා. මේ කාරණය නිසා අනාථ වූ අය, තමන්ට සමාජයට මුහුණ දෙන්න බැරිව ජීවිතය විනාශ කරගන්නේ නැති වුණත් ගෙවල් දොරවල් අත් හැර පැන ගිය අය ඉන්නවා. මේවා සමාජ වාසන බවට පත් වෙලා. උතුර සහ නැගෙනහිර පළාත්වල, එහෙම නැත්නම් දකුණේ ඇත ගම්මානවල ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම යටතේ ණය අරගෙන ගෙවා ගන්න බැරිව, තමන්ගේ ගෙවල්වල බඩු මුට්ටු අල්ලන්නට තීතියේ වරෙන්තුවකුත් අරගෙන එන කොට එයට මුහුණ දෙන්න බැරිව සිය දිවි නසා ගත් අයත් ඉන්නවා. එවැනි අය උතුරු මැද පළාතේ විශාල වශයෙන් ඉන්නවා. මොකද, ඒ අයට කන්න දෙකක තුනක අස්වනු නැති වෙලා ගියා. එක් පැත්තකින්, කන්න දෙක තුනක අස්වනු නැති වෙලා යනවා; අනෙක් පැත්තෙන්, හැම කන්නයකම ණය ගන්නවා, "ඊළඟ කන්නයේ හරි යාවි" කියා. ඊළඟට ඒ කන්නයත් පාළු වෙලා ගිහින් ණය ගෙවා ගන්න බැරි වනවා. කෘෂිකර්ම නිලධාරී මහත්තුරු ඇවිල්ලා කියනවා, "මේ නියඟය කාලේ. දැන් වි වවන්න බැහැ, ඔයගොල්ලෝ වට්ටක්කා වවන්න" කියා. ඔන්න සියලුදෙනාටම බිජ දීලා වට්ටක්කා වවනවා. ඊළඟට වට්ටක්කා අස්වන්න එනවා, ගොඩ ගොඩවල්. ඒවා විකුණාගන්න බැහැ. ආයෙමත් මොකක්ද, උත්තරය? කලින් ගත් ණය ගෙවා ගන්නත් බැහැ, වට්ටක්කා සිටුවන්න ගත් ණය ගෙවා ගන්නත් බැහැ, වට්ටක්කා විකුණාගන්නත් බැහැ. ඉතින් සිය දිවි නසා ගැනීම තමයි ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න ලේසිම මාර්ගයක් වෙලා තිබෙන්නේ. එහෙම නොවුණොත්, අත්තිමට ණයකාරයන් හැටියට තමන්ගේ ගෙවල් දොරවල් සින්න වීම, තමන්ට උන් හිටි තැන් නැති වීම, තම පළාත්වල තමන් අවමානයට ලක් වී යෑම තමයි ඒ මිනිසුන්ට අත් වන ඉරණම. එය විශාල සමාජ වාසනයක්; විශාල සමාජ ප්‍රශ්නයක්. මේ සමාජ වාසන ප්‍රශ්නය ගැන ආණ්ඩුව සිතා තිබෙනවාද; මේ සඳහා කුමන වැඩ පිළිවෙළක් සිතා තිබෙනවාද? "Enterprise Sri Lanka" කියා වැඩ පිළිවෙළක් ගැන අපට පසුගිය අය වැයේදී අහන්න ලැබුණා. ඒ මගින් කිවවා, "මේ ගිනි පොලීකාරයන්ට, මේ ණය කාක්කන්ට, මිනිසුන්ගෙන් තැන්පතු අරගෙන ඒ තැන්පතු වංචා කරන භොරු රැළට උත්තරයක් තිබෙනවා. ඒ තමයි, "Enterprise Sri Lanka" කියලා. ඒ ගැන කිව්වේ ගිය නොවැම්බරයේ සහ දෙසැම්බරයේ. "Enterprise Sri Lanka" එන්නේ දැන්. ඔන්න ඊයේ පෙරේදා පත්තරවල තිබුණා, "Enterprise Sri Lanka" එනවා කියා. "Enterprise Sri Lanka" ආවාම මොකද වෙන්නේ? එහි කියන්නේ ඇපයක් නැතිව ණය දෙනවා කියලායි. ඇපයක් නැතිව ණය දෙන එක ගැන නීතිපති කාර්යාලයේ දීර්ඝ සාකච්චාවක් යමින් තිබුණා. දැන් කොහොම හෝ ඇපයක් නැතිව, ඇපකරයක්

නැතිව, ඇපකරුවකු නැතිව ණය දෙන තැනකට ඇවිත් තිබෙනවා නම් කරන්න යන කාර්ය කුමක්ද කියා සොයා බලා, එහි තිබෙන වටිනාකම තක්සේරු කරලා ඒ අනුව මේ ණය දෙන්න පුළුවන්. එහෙම හිතලා මේ ණය දෙනවා නම් එහි වටිනාකමක් තිබෙනවා. නමුත් අපි තවමත් එබඳු ණය දෙන තෙක් බලාගෙන ඉන්නවා.

මීට ඉස්සර වෙලා අය වැය ලේඛනයක කෘෂි කාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් "රන් අස්වැන්න" ආදී වශයෙන් ණය ක්‍රම ගණනාවක් යෝජනා කළා; ඇපකරයක් හා ඇපකරුවෙක් නොමැතිව මිනිසුන්ට ණය දෙන්න. නමුත් ඒවා එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඇයි? ඒවා සියල්ල නීති ප්‍රශ්නවල හිර වෙලා තිබුණා. දැන් අපි හිතමු, ETI එකේ තිබුණු මගේ තැන්පතුවලට ජනවාරි මාසයේ කල් පිරිලා, දැන් මම ගන්න යනවා කියලා. ගියාම කියනවා, "දෙන්න එපා කියලා මහ බැංකුවෙන් කියා තිබෙනවා"ය කියලා. මගේ කල් පිරුණු තැන්පතුවේ මුදල මගේ අතට ගන්න එක මහ බැංකුව තහනම් කරලා තිබෙනවා. හේතුව, මුළු ETI පද්ධතියම අර්බුදයකට ලක් වීම නිසා ඇති වී තිබෙන නරක තත්ත්වය යටතේ operations නවත්වා තිබීම. ETI එකේ operations නවත්වා තිබෙනවා, මේ ජනවාරි මාසයේදී. ඉතින් ඒ operations නැවත්වලා, කල් පිරුණු තැන්පතුවල හිමිකම් ඇති අයට දෙන විසඳුම මොකක්ද? අනෙක් තැන්පතුවලට තව කල් තිබෙනවා නේ. ඒ තැන්පතුවලට තවම කල් පිරිලා නැහැ නේ. ඒ තැන්පතු ආපසු ඉල්ලනවා නම් ඒක වෙනම කාරණයක් නේ. එහෙම නම් මහ බැංකුවේ අධීක්ෂණය යටතේ හෝ මේ කල් පිරුණු තැන්පතුවලට අදාළ මුදල් ගෙවලා හමාර කරන්න කොච්චර මුදලක් යනවාද? ඒකට මුදල්, ද්‍රවශීලතාව, නැද්ද?

මම මේ පාර්ලිමේන්තුවට ආපු කාලයේම සිදුවුණු සිද්ධියක් මට මතකයි. මහ බැංකුවෙන් Mercantile Credit Ltd එකට සල්ලි දුන්නා, "මෙන්න, තැන්පතුකරුවන්ට ගෙවලා දමන්න" කියලා. ඒ සල්ලි මහ බැංකුවට නැවතත් ලැබුණාද, නැද්ද කියලා මම දැන ගන්න කැමැතියි. මේ මෑතකදීත් ආණ්ඩුවේ මුදල්, මහ බැංකුවේ මුදල්, තැන්පම් භාණ්ඩාගාරයේ මුදල්වලින් සමහර සමාගම්වල සමහර තැන්පතුකරුවන්ට ගෙවා තිබෙනවා. අපි කියන්නේ, ඒ විධියට, මේ කල් පිරුණු තැන්පතුවල ගෙවීම් කිරීමට මහ බැංකුව ඉදිරිපත් විය යුතුයි කියලායි. මහ බැංකුව එක පැත්තකින් සිය දිවි නසා ගැනීමට ඒ මිනිස්සු පෙලඹව්වා, නිසි අධීක්ෂණයක්, නිසි නියාමනයක් නැති නිසා. බොහෝ කාලයකට පෙර සිට මේ අනතුරුදායක තත්ත්වය ගැන වාර්තා ලැබුණා; රහස්‍ය වාර්තා ලැබුණා. 2009 වසරේ ඉඳලා ලැබෙනවා. නමුත් 2017 වසරේත් ඒ ගැන කරපු දෙයක් නැහැ. දැන් අපට කියනවා, "අපි දැනුම්දීම කළා, ETI එකට විශේෂ නිවේදන යැව්වා, රතු නිවේදන යැව්වා, අනතුරු ඇඟවීම් කළා, ඒ මොකක්වත් ඒ මිනිසුන් ඇහුවේ නැහැ" කියලා. ඉතින් මේ විධියට තම වගකීමෙන් ඇඟ බේරා ගන්න මහ බැංකුවකට පුළුවන්ද?

අධීක්ෂණය කරනවා කියන්නේ, නියාමනය කරනවා කියන්නේ මොකක්ද? මහ බැංකුවම ඒකට එක්තරා විධියක විග්‍රහයක් දීලා තිබෙනවා, "අධීක්ෂණය කරනවා, නියාමනය කරනවා කියන්නේ තමුන්තාත්සේලාගේ මුදල් ආරක්ෂා කරනවා කියන එක නොවෙයි" කියලා. ඒක තමයි කියා තිබෙන්නේ. අධීක්ෂණය කරනවා කියන්නේ, නියාමනය කරනවා කියන්නේ තමුන්තාත්සේලාගේ මුදල් ආරක්ෂා කරනවා කියන එක නොවෙයි කියලා තැන්පතුකරුවන්ට කියලායි තිබෙන්නේ. ඉතින් අධීක්ෂණය කරනවා, නියාමනය කරනවා කියන එක තුළ යම් කිසි ආකාරයකට මේ කොමිපැනි අකාලයේ බංකොලොත් වීම වැළැක්වීමට, වැරදි කළමනාකරණය වැළැක්වීමට, ඒ කොමිපැනිවල තැන්පත්කරුවන්ගේ මුදල් අවහාවන කිරීම

[ගරු වාසුදේව නානායක්කාර මහතා]

වැළැක්වීමට අධීක්ෂණයක් නැත්නම්, ඒක මොන මළ ඉලව් අධීක්ෂණයක්ද? හිතු හිතු හැටියට මිනිසුන්ගේ මුදල් තැන්පතු අරගෙන, හිතු හිතු හැටියට ඒවා තමන්ගේ අයුතු ලාභයට හරවා ගන්නට කොමිපැනිකාරයන්ට ඉඩකඩක් දීලා තිබෙනවා නම්, ඒක මොන බම්බු නියාමනයක්ද? ඒ නිසා "මහ බැංකුවේ අධීක්ෂණය හා නියාමනය" කියන කාරණය ගැන අපි මීට වඩා පැහැදිලි තැනකට එන්න ඕනෑ කියලා මම කියනවා.

ඒ, මුදල් මූල්‍ය සමාගම්. ඒ පොලිකාරයෝ නේ. ඒ ගොල්ලන්ට එව්වර නම්බු නාමයක් දීලා කපා කරන්න ඕනෑ නැහැ. ඒ අය පොලිකාරයෝ; සල්ලි විකුණන අය. ඒක තමයි අද ලෝකයේ තිබෙන හොඳම රස්සාව; සල්ලි විකුණන එක. ඒකට තියෙනවා, ණය වෙළෙඳ පොළ - debt market - කියලාත් එකක්. සල්ලි විකුණනවා. සල්ලිවලට අය කරනවා. මේක මේ අද තිබෙන ආර්ථික ක්‍රමයේ මූලිකංගයක්. ඒකම තමයි අර සක්විනි කළේ. එක එක විධියේ තරාතිරමවල අය, එක එක විධියේ ස්වරූපයෙන්, එතරම් ගොරහැඩි නැති ආකාරයට, සමහරු තරමක් ගොරහැඩි ආකාරයට කරන්නේ එකම සුදුව. ඒ තමයි, මිනිසුන්ගේ සල්ලි අරගෙන ඒවා තමන්ගේ සාක්කුවේ දමා ගැනීම. එහෙම නැත්නම් මට පැහැදිලි කරන්න, ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.

මේ කොමිපැනි බංකොලොත්; මේ කොමිපැනි අසාර්ථකයි. නමුත්, ඒ කොමිපැනිවල අයිතිකාරයෝ සාර්ථකයි. මේ කොමිපැනි අසාර්ථකයි. මේ කොමිපැනිවල දැන් වත්කම් නැති වෙලා ගිහිත්. වැඩිපුර ඉතිරි වෙලා තිබෙන්නේ බැරකම් - liabilities-. නමුත්, මේ කොමිපැනිවල අයිතිකාර මහත්වරු කිසිම අඩු පාඩුවක් නැතිව තමන්ගේ වත් පොහොසත්කම් වෙනත් වෙනත් ආකාරයට, වෙනත් වෙනත් තැන්වල පවත්වා ගෙන යනවා. මේ තත්ත්වය අපි ඉස්සර හඳුන්වා දීලා තිබෙනවා -මෑත කාලයේ මේ පාර්ලිමේන්තුවට කියන්න බැරි වුණා- "කොමිපැනි කෑම" කියලා. ඒ කියන්නේ, කොමිපැනියක් හදනවා. ඒ කොමිපැනියට මිනිසුන්ගේ මුදල් ටික එකතු කර ගන්නවා. එකතු කරලා කොමිපැනියේ මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා; කොමිපැනිය යකාට යනවා. අන්න එහෙම වුණාට පස්සේ මහ බැංකුව ඇවිල්ලා වල්ගෙන් අල්ලා ගන්නවා. අල්ලා ගෙන, මේ තිරිසනා ආම්බාන් කර ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම කරන්න බැහැ. එතකොට ඒ තිරිසනාගේ ඔළුවයි, බඩයි, තුනටියයි ඔක්කෝම යන්න ඕනෑ තරම් ගිහිල්ලා. මෙන්න මේ නිසා මහ බැංකුව ගැන මහ ජනයාගේ මතයක් තිබෙනවා, "මහ බැංකුවේ ඉන්න අය මේ කොමිපැනිකාරයෝත් එක්ක එකතු වෙලා තමයි මේ ජාවාරම කරන්නේ" කියලා. මහ ජනයාගේ මුදල් මේ විධියට මං කොල්ලකන්නේ, පැහැර ගන්නේ මහ බැංකුවේ අයයි, කොමිපැනිකාරයෝයි එකතු වෙලා. මේ කොමිපැනි, මිනිසුන්ගේ සල්ලි එකතු කරගෙන ව්‍යාපාර කරනවා. ඒ ව්‍යාපාර කරන්නේම තමන්ගේ අත යටින් ලාභය එන හැටියටයි. ඒ ගනුදෙනුවේ මතුපිටින් අලාභයි; අසාර්ථකයි. ඒ ගනුදෙනුව අරගෙන බැලුවාම වටිනාකම අඩුයි. නමුත්, අත යටින් ගණන වැඩියි.

ගරු මූලාසනාරූප මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට නියමිත කාලය අවසානයයි.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
මම එව්වර වෙලාවක් කපා කළාද? [බාධා කිරීමක්]

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இரான் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මහ බැංකුවේ හිටිය අය කියලා කපා කරන්නේ ඉස්සර මහ බැංකුවේ හිටිය අය ගැනයි.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
මහ බැංකුව කියන එක හැම දාම එකක්; දෙකක් නොවෙයි. It is a continuing phenomenon. මහ බැංකුව කියන්නේ හැම දාම එකක්. ඒ කියන්නේ, ඒකට නිලධාරීන් අද එනවා, හෙට යනවා. තවත් කට්ටිය අලුතෙන් එනවා. ඒ අය ඊට පස්සෙන්දා යනවා. ඒ නිසා, there is no difference.

ගරු මූලාසනාරූප මන්ත්‍රීතුමා
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි අටක කාලයක් එකතු කර තිබෙනවා.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(மாண்புமிகு வாசுதேவ நாணாயக்கார)
(The Hon. Vasudeva Nanayakkara)
හොඳයි, මූලාසනාරූප ගරු මන්ත්‍රීතුමනි.

ඒ විනාඩි අට තුළ මම CIFL ගැනයි, ETI Finance Limited. එක ගැනයි කපා කරන්න යන්නේ. මේ CIFL Depositors' Association එක නොයෙකුත් විධියේ යෝජනා ඉදිරිපත් කළා. CIFL Depositors' Association එක මගින් ඒ ගොල්ලන් කිව්වා, "මෙන්න ඉන්නවා මේකට දමන්න මිනිහෙක්; ආයෝජකයෙක්. ඒ මිනිහා වහර ගන්න" කියලා. මේ සාකච්ඡාව ඒ ගොල්ලෝ කළා. එහෙම කරලා අන්තිමට ගිහිල්ලා හාර දුන්නා. අන්තිමට මොකක්ද වුණේ? CIFL එක බුන්වත්. ටිකක් දෙන්න එපායෑ, නම්බුකාර නමක්. බුන්වත්- bankrupt.

ඒ කියන්නේ බංකොලොත්භාවයට පත් වූ බවට ප්‍රකාශ කරලා එය ඇවර කරන්න පටන් ගත්තා. ඇවර කළාම මේ මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ? ඒ අයට කියා තිබෙනවා, "අපි එක්කෙනකුට හයලක්ෂය බැගින් දෙනවා" කියලා. එතකොට තැන්පත්කරුවෝ සියයට 60ක් cover වෙනවා. ඒක වැරදියි කියලා මේ සංගමයේ උදවිය ලියුම් ලියලා තිබෙනවා. 201801.02වන දින මේ සංගමයේ සභාපතිවරයා වන විජය ගුණවර්ධන මහතා විසින් ලියන ලද ලිපියක් මම සභාගත* කරනවා. කරුණාකරලා එය හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න ඉඩ දෙන්නය කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ ලියුමේ දිනය 2018 ජනවාරි 02. මෑත කාලයේ ලියා තිබෙන්නේ. ඒ ලිපිය ලියා තිබෙන්නේ ඒ සංගමයේ සභාපතිවරයා වන විජය ගුණවර්ධන මහතායි. ETI ආයතනයේ කිසිම බලයක් නැතිව Swarna Mahal Jewellers (Pvt.) Ltd. ආයතනය තැන්පතු අරගෙන තිබෙනවා. ඒක නීති විරෝධීයි. තමුන්තාන්සේලාගේ පත්තර දැන්වීම්වල තමුන්තාන්සේලා කියලා තිබෙනවා, "අපි උන්ට දඩුවම් කරනවා, අපි උන්ව බෙල්ලෙන් අල්ලලා ගේනවා" කියලා. දැන් බෙල්ලෙන් අල්ලලා ගෙනැල්ලා තිබෙන්නේ කවුද?

* පුස්තකාලයේ තබා ඇත.
* நூலிணையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.

කාටද දඬුවම් කරලා තිබෙන්නේ? මම අහන්නේ ETI එකේ අය ගැනයි. ස්වර්ණමහල් කට්ටිය නීති විරෝධීව තැන්පතු අරගෙන තිබෙනවා. තැන්පත් ගන්න බලයක් නැහැ. ඒගොල්ලන් අරගෙන ඇවිල්ලා කරපු දඬුවම් මොනවාද? ඒගොල්ලන්ට කළේ මොනවාද? Entrust Securities PLC එකෙන් නඩු දාපු එකක් ගැන කියනවා. ඒකෙන් ඔක්කොම වහගන්න බැහැ නේ. ඒවාට හොඳ දේශපාලන හේතුව තිබුණු නිසා ඒවා සිදුවෙලා තිබෙනවා. දේශපාලනය ඇතිව වේවා, නැතිව වේවා ඒවා සිදු වන එක තමයි හොඳ. ඒ නිසා නියාමනය හා අධීක්ෂණය යටතේ ETI එකේත් CIFL එකේත් මේ සිදු වුණු විධි පිළිවෙත ඉතාමත්ම කනගාටුදායකයි. ඇත්තටම CIFL එක මේ විධියට ඇවර කිරීමෙන් පසුව විකුණන්න වත්කම් කෝ? තිබෙන වත්කම්වලින් කොටසක් ණය. ඔබතුමා දන්නවාද, CIFL එකෙන් එක කොටසක් දමලා තිබෙන්නේ නිවාස ව්‍යාපෘතියකට කියලා? ඒ නිවාස ව්‍යාපෘතිය හදලා තිබෙන්නේ UDA එකත් එක්ක. ඒවාට අය වෙන් තිබෙන මුදල් තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම වත්කම් හැටියට තිබෙන්නේ. මේ මිනිස්සුන්ට ලැබෙන්නේ ඔය වත්කම්වලින් ලැබෙන්නා වූ පංගුව පමණක් නම් ඒ මිනිස්සුන්ගේ ශාපය මේ වගකීම් දැරිය යුතු සියලු පුද්ගලයින්ට එල්ල වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ මිනිස්සු හුල්ලමින් යන්නේ. ඒ මිනිස්සුන්ගේ හදවත්වලින් පිටවන සුසුම්, ඒ මිනිස්සුන්ගේ සන්තානය තුළින් ගිනිගෙන ඇවිලෙන වේදනාවේ ශාපය මේ ගැන කටයුතු කළ, මේ ගැන වග කිව යුතු සියලු දෙනාටම ලැබෙනවා. මම ගුප්ත විද්‍යාව ගැන ඒ තරම් විශ්වාස කරන කෙනෙක් නොවෙයි. මම හිතන විධියට භෞතික වශයෙන් තමයි මේ ශාපය වදින්නේ. භෞතික වශයෙන්ම මේ අපරාධයට මුල් වූ පුද්ගලයින්ට මේවාට වගදැන්තර කියන්න දවසක් එයි.

හර්ෂ ද සිල්වා මහත්මයා -මා ළඟ ඒ පත්තරය තිබෙනවා.- ඇමතිවරයා වෙන්න ඉස්සරවෙලා, එතුමන්ලාගේ ආණ්ඩුව පිහිටුවන්න ඉස්සරවෙලා මේ CIFL එකේ කට්ටිය හමු වුණා. මගේ මිත්‍ර වර්ජි ඇමතිතුමා සභාවට ආපු නිසා මගේ පාඨව ගියා. බොහොම ස්තූතියි. හර්ෂ ද සිල්වා ඇමතිතුමා කිව්වා " අපි ආවාට පස්සේ බලන්න, කරන වැඩේ. තමුන්නාන්සේලා කාටවත් අඩුපාඩුවක් නොවෙන්න, ඔය මුදල් ඔක්කොම මම ලබා දෙනවා. මම අරයාත් එක්ක කපා කරලා තියෙනවා, මෙයාත් එක්ක කපා කරලා තියෙනවා, මම ඒ ඔක්කොම එක්ක කපා කරලා තියෙන්නේ. මම මේ මුදල් ලබා දෙන්න ලැහැස්තියි" කියලා. ඡන්ද වික ලැබුණා. නමුත් මුදල් නම් මිනිස්සුන්ට ලැබුණේ නැහැ. ඡන්ද ලැබුණාම මම හිතුවා, වාදයකටවත් එයි කියලා; එතකොට මේක කියන්න පුළුවන් කියලා. ඒ වාගේම අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් තිබුණා, ජනාධිපතිවරණයට ඉස්සරවෙලා. ඒ ප්‍රකාශයේ කියා තිබෙනවා Golden Key වාගේ ආයතනවල සිදු වුණු විශාල මුදල් පැහැර ගැනීම් සැලකිල්ලට ගෙන සියලුම මූල්‍ය සමාගම්වල සාපරාධී ක්‍රියා පිළිවෙත ගැන විමර්ශනයක් කරන්න මම කොමිසමක් පත් කරනවා කියලා.

ඒ කොමිසම තවමත් පත් කරලා නැහැ. මා ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, ප්‍රමාදවෙලා හෝ ඒ කොමිසම වහාම පත් කරන්නාය කියලා. බැඳුම්කර කොමිසම පත් කිරීම ඊට වඩා හදිසි වුණු බව ඇත්ත තමයි. ඒ ගැන සැකයක් නැහැ. දැන් මේ මිනිසුන් කියන්නේ මොකක්ද? "ගුරා හිටගෙන සුප්දිය බානකොට ගෝලයෝ දුව-දුවා සුප්දිය බානි" කියලායි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ කියන්නේ මොකක්ද කියලා ඔබතුමා දන්නවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට නියමිත කාලය අවසානයයි.

ගරු වාසුදේව නානායක්කාර මහතා
 (மாண்புமிகு வாசுதேவ நானாயக்காரர்)
 (The Hon. Vasudeva Nanayakkara)
 කවුද ගුරා? ගුරා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිම බැනාත් එක්ක එකතුවෙලා අගමැතිගේ උදව්වෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්වලට කෙළියා නම් කොමිෂනි ගැන කවර කපාද? එසේ ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 ඊළඟට, ගරු අපීත් මාන්තප්පෙරුම මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.

[අ.හා. 3.46]

ගරු අපීත් මාන්තප්පෙරුම මහතා
 (மாண்புமிகு அஜித் மாண்புமறைமுகம்)
 (The Hon. Ajith Mannapperuma)
 මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 1940 වර්ෂයටත් පෙර සිට තමයි බැංකු නොවන මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ තිබුණේ. නමුත් දශක ගණනාවක් යන තුරුම මේ මූල්‍ය ආයතනවල නියාමනයක් සිදු වුණේ නැහැ. පවුල් ව්‍යාපාර විධියට තමයි ඉතිහාසයේ ඒ ආයතන තිබුණේ. ඊට පස්සේ, 1979 අංක 27 දරන පනතින් තමයි මේ ආයතන නියාමනය කිරීම පටන් ගත්තේ. එතකොට තමයි මේ පවුල් ව්‍යාපාර පොදු සමාගම් බවට පරිවර්තනය වුණේ. ඊට පස්සේ ඒ ආයතනවල තිබෙන ප්‍රශ්න දැකලා ඒ පනත නැවත වෙනස් වුණා. 1979 පනතේ තිබෙන අඩුපාඩු දැකලා, මේ ආයතනවල සිදුවන භාරකම්වල, වංචාවල අත්දැකීම් එකතු කරගෙන, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත ඇති වුණා.

පසුගිය දවස්වල මූල්‍ය ආයතන කඩා වැටෙන හැටි අපි දැක්කා. මේවා ගැන හිතලා, මේවායේ තිබෙන අඩුපාඩු ගැන හිතලා, 2011 අංක 42 දරන පනත ගෙනාවා. ඒ අනුව තමයි වර්තමානයේ මූල්‍ය ආයතන ලියා පදිංචිය, නියාමනය හා අධීක්ෂණය කිරීම ඇතුළු හැටි දෙයක්ම සිදුවෙලා තිබෙන්නේ. වර්තමානයේ රට මූල්‍ය අර්බුදයකට වැටිලා නැහැ. රට මූල්‍ය අර්බුදයකට වැටුණා නම් බැංකු ගණනාවක් එක වර වැහෙන්න ඕනෑ. නමුත් අද වෙලා තිබෙන්නේ, යම් යම් මූල්‍ය ආයතන අර්බුදයකට වැටී තිබෙන එකයි. එක් එක් ආයතන මූල්‍ය අර්බුදයකට වැටීමට විවිධ හේතු තිබෙනවා. එක ආයතනයක් මූල්‍ය අර්බුදයකට වැටුණාම, එයට ජාලගත වෙද්දී තවත් ආයතන මූල්‍ය අර්බුදයකට වැටෙන අවස්ථා අපි දැකලා තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද ගරු මංගල සමරවීර මුදල් ඇමතිතුමා ප්‍රතිඥාවක් දුන්නා, වහාම මේ පනත අලුත් කරලා, මේ අත්දැකීම් තුළින් නැවත මෙහෙම නොවෙන විධියට ශක්තිමත් පනතක් නිර්මාණය කරනවාය කියලා. එය අපි හැමදෙනාටම සතුටු විය හැකි කරුණක්. ජනතාව අමාරුවෙන් එකතු කරගත් සල්ලි, සමහර විට සැදූ සමය හොඳින් ගෙවන්න තරුණ කාලයේ දුක් මහන්සිවෙලා එකතු කළ සල්ලි තමයි මේ මූල්‍ය ආයතනවලින් විනාශ කරන්නේ; තව කෙනකුගේ ගොඩකට එකතුවෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ සඳහා වැට බදින එක අවශ්‍ය වනවා.

අද අපේ රටට මහා මං කොල්ල සිදු කරන අපරාධකාරයෝ පවා අධිකරණය ඉදිරියට ගිහින් රට බේරාගත් වීරවරයන් වාගේ තමයි රහපාන්නේ. මේ නීතිය ඒ තරම් දුර්වලයි. ඒ නීතියේ දුර්වලකම ප්‍රයෝජනයට ගෙන, පසුගිය කාලයේ හිටපු මං

[ගරු අජිත් මාන්නප්පෙරුම මහතා]

කොල්ලකාරයන්, රටේ සල්ලි, ජනතාවගේ සල්ලි හොරා කාපු දේශපාලනඥයන් අධිකරණය ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියලා අපි දකිනවා. මේ මූල්‍ය සමාගම්වල ඉන්න හොරකම් කරපු අයත්, මේ මූල්‍ය සමාගම්වල ඉන්න වංචාකාරයන් හැසිරෙන්නේ ඒ විධියට තමයි. ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා කිවවා වාගේ ඒ ගොල්ලන් කඩා වැටිලා නැහැ. ඒ ගොල්ලන් ඉතා ශක්තිමත්. මේ රටේ හොරු ශක්තිමත්. මේ හොරු ශක්තිමත්වෙලා තිබෙන්නේ ඇයි? එහෙම වෙලා තිබෙන්නේ මේ රටේ නීතිය මකුළු දැලක් වෙලා තිබෙන නිසායි. අභි-සක, දුප්පත් මිනිසුන් විතරයි මේ නීතියේ රහුනට අහුවෙන්නේ, ලොකු මිනිසුන් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මා ගරු මුදල් ඇමතිතුමාට විශේෂයෙන්ම - [බාධා කිරීමක්] මට වෙලාව මිදියි, ගරු මන්ත්‍රීතුමනි.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(*மாண்புமிகு வாசுதேவ நானாயக்காரர்*)
(The Hon. Vasudeva Nanayakkara)

මා අහන්නේ, එක මන්ත්‍රීවරයකුවත් ඉන්නවාද, - [බාධා කිරීමක්]

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(*மாண்புமிகு அஜித் மாண்புமறைமுகம்*)
(The Hon. Ajith Mannapperuma)

නැහැ. මේ නීතියේ ප්‍රශ්නයක් තිබෙන බව අපි දකිනවා. ගරු මංගල සමරවීර ඇමතිතුමා අද මේ සභාවට ප්‍රතිඥාවක් දුන්නා, ඉතා ඉක්මනින් ශක්තිමත් නීති නිර්මාණය කරනවාය කියලා. අඩු ගණනේ අභි-සක, දුප්පත් මිනිසුන්ගේ අදෝනා නිසාවත් ඒ නීතිය නිර්මාණය වෙන්න ඕනෑය කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.

මේ මාතෘකාවෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහින් බැලුවොත්, අද මේ රටේ තිබෙන්නේ මූල්‍ය ප්‍රශ්නයක් නොවෙයි, මේ ව්‍යාපාරවල තිබෙන වංචාවයි. නීතියේ තිබෙන දුර්වලතාව නිසා ඒ තුළින් රිංගනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ගම්වලට ගිහින් අභි-සක කාන්තාවන් රවටනවා. අද උතුරේ විතරක් නොවෙයි, මුළු රටේම, රැකියාවක් නොකරන, ගෙදර තනියම සිටින, පවුලේ බර කරට ගෙන සිටින කාන්තාවන්, පවුලේ ක්‍රියාකාරිත්වය හදන කාන්තාවන් තමන්ගේ සැමියාටත් හොරෙන් ණය ගත් අවස්ථා තිබෙනවා.

ඒ ගැන සැමියාට කියන්න විධියක් නැහැ. සිය දිවි නසා ගැනීම විතරයි ඇයට උත්තරය වශයෙන් තිබෙන්නේ. මේ ව්‍යාසනයෙන් අපි රට බේරා ගන්න ඕනෑ. කුඩු ජාවාරම් තුළින් රටේ ඉන්න තරුණයන් අද විනාශ වෙලා යනවා. ඒ ව්‍යාසනයෙන් රට බේරා ගන්න හදනවා වාගේම, මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ගිහින්, ගමේ රැකියාවක් නොකර ගෙදර ඉන්න කාන්තාවන් රවටාගෙන ඔවුන්ගේ මුළු ජීවිතයම අවුල් කර විනාශ කරන ක්‍රියාදාමයන් නවත්වන්න අවශ්‍යයි. එය කාලීන අවශ්‍යතාවක් කියන එක අපි හැමෝම දන්නවා. ඒ සඳහා ශක්තිමත් නීති නිර්මාණය කරන්න ඕනෑ.

අද බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 44ක් තිබෙනවා. ඒවායේ තැන්පතු බිලියන හයසිය අනූදෙකක් තිබෙනවා. ඒ කියන්නේ කෝටි හටනවදහස් දෙසියයක් ජනතාවගේ මුදල් තිබෙනවා, බලපත්‍ර ලබාගත් මූල්‍ය සමාගම්වල. ඒ ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ. මේ ජනතාව මේ සමාගම් වෙත ඇදී ගියේ ඇයි? ඇදී යන්නේ වැඩිපුර පොලියක් දෙනවා කියන නිසා. සියයට එකක් දෙකක් වැඩිපුර දෙනවා කියනවා. වැඩි පොලියක් ගැන කියනකොට ඒක හොයා ගෙන යනවා. ඒක අපේන් හැටි. වැඩිපුර

දෙයක් ලැබෙනවා නම් අපි කවුරුත් එතැනට ඇදෙනවා. හැබැයි, මහ බැංකුවේ වගකීමක් තිබෙනවා, මේ ප්‍රකාශ කරන දේවල වගකීම ගන්න. මේ මූල්‍ය සමාගමක් කඩා වැටෙන්නේ එක අවුරුද්දක් තුළ නොවෙයි. මූල්‍ය සමාගමක් කඩා වැටෙන්න අවුරුදු ගණනක කාලයක් යනවා. මහ බැංකුව ඒ තත්ත්වය දකිනවා. ඒ කරුණු අධීක්ෂණය කිරීම සඳහා මහ බැංකුව තුළ වෙනම ආයතනයක් පිහිටුවා තිබෙනවා. එහෙම නම් මේ ආයතන අධීක්ෂණය කරලා, යමක් දන්නේ නැති, වැඩියෙන් කියක් හෝ ගන්න හිතාගෙන ඉන්න, තමන්ගේ සැදෑ සමය හොඳින් ගත කරන්න සිහින මැවූ මේ අභි-සක ජනතාව ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීමක් කියන එක විශේෂයෙන් කියන්න ඕනෑ.

මූල්‍යසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි. මේ මූල්‍ය සමාගම් කඩා වැටුණේ අද ඊයේ නොවෙයි. එක්දහස් නවසිය අසූවේ දශකයේ සිට මේවා කඩාගෙන වැටුණා. එක එක වෙලාවට එක එක ආයතන කඩාගෙන වැටුණු අවස්ථා තිබෙනවා. එක්දහස් නවසිය අසූඅට-අසූනවය කාලයේ පැවැති මූල්‍ය අර්බුදයෙන් සමාගම් 13ක් කඩාගෙන වැටී තිබෙනවා. එදා ඒ බලපෑම් අවම කිරීමට මහ බැංකුව ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා දුන්නා. එසේ ලබා දීලා ඒ ආයතන යම් මට්ටමකට ගන්න පුළුවන් වුණා. එදා එවැනි මූල්‍ය සමාගම් නවයක් ඇවර කළා. තව දෙකක් ඇවර කරමින් පවතිනවා. තව ආයතන දෙකක් අලුත් කොමිපැනි දෙකකට භාර දීලා අද හොඳ තත්ත්වයෙන් කරගෙන යනවා. The Finance and Guarantee Co. Ltd. එක, Panadura Finance and Enterprises Limited එක වාගේ සමාගම් කඩාගෙන වැටුණාම, ඒවා වෙන ආයෝජකයන්ට ලබා දීලා හොඳ තත්ත්වයෙන් කරගෙන යනවා. මහ බැංකුව ඒ වාගේ නියාමනයක් කරපු අවස්ථා ඕනෑතරම් තිබෙනවා.

2002 වර්ෂයේදී ප්‍රමුඛ බැංකුව මූල්‍ය අර්බුදයකට ලක් වුණා. ඒ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම මහ බැංකුව මැදිහත් වීමෙන් සිදු වුණා. ඒ වාගේම ගෝඨිඬුන් ක්‍රෙඩිට් සමාගම මොනවා වත් කළේ නැහැ කියලා ගරු හර්ෂ ද සිල්වා ඇමතිතුමා කීවවා. නමුත් අපි යම් දෙයක් කළා. සියයට හතළිස් දෙකක් දක්වා කොටස් ගෙවන්න කටයුතු කළා. මා දන්නා තරමට කොටස් හතළිස් දෙකටම තවම ගෙවීම් කර නැහැ. ඉතිරි ටික ඒ වත්කම් විකුණා ලැබෙන මුදල්වලින් මහ බැංකුව වියදම් කරපු මුදල් ටිකක් කවර් කරගෙන, ඉතිරි ටික දෙන්න කටයුතු කරනවා. මේවා කඩිනමින් සිද්ධ වෙන්න ඕනෑ. ඒ විධියට මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග තිබෙනවා. හැබැයි, මහ බැංකුව ගත් ක්‍රියා මාර්ග කඩිනම් නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ETI Finance Limited එකේ තැන්පත්කරුවන් තිස්හය දාහක් විතර ඉන්නවා. මේ තරම් විශාල පිරිසකගේ දුක් අදෝනාව මැද අපට රජයක් වශයෙන්, මහ බැංකුව වශයෙන් කටයුතු කරන්න තිබෙනවා. මේ තත්ත්වය මේ රජයෙන් ඇති වෙව්ව දෙයක් නොවෙයි. මේ තත්ත්වය පසුගිය රජය කාලයේදීත් සිද්ධ වුණා. ඊට ඉස්සෙල්ලාත් සිදු වුණා. හැබැයි, අපේ නීතිය ශක්තිමත් නැති නිසා තමයි අපට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිද්ධ වී තිබෙන්නේ.

මූල්‍යසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, යහපාලන රජය හැටියට අපි මේ වනවිට විශාල වැඩ කොටසක් කර තිබෙනවා. අපි තොරතුරු දැන ගැනීමේ පනත් වැනි පනත් ගෙනැවිත් තිබෙනවා. දැන් ජනතාවට තොරතුරු දැන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වාගේම රාජ්‍ය නිලධාරීන්ට ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන් විධියට ස්වාධීන කොමිෂන් සභා හදලා තිබෙනවා. එදා නම් දේශපාලන බලපෑම් තිබුණා යැයි කියන්න පුළුවන්, යම් කොමිපැනියක් වැටී ගෙන යන කොට ඒ කටයුතු වහගෙන කරගෙන යන්න. අද එහෙම වහගෙන කටයුතු කරගෙන යන්න බැහැ. ඒ තරමට ජනතාවට හැම තොරතුරක්ම විවෘත කර තිබෙනවා. ඒ තුළ මහ බැංකුව මීට වඩා ශක්තිමත්ව වැඩ කිරීම

අවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්නය විසඳීම සඳහා ගරු මුදල් අමාත්‍යතුමා විශාල ව්‍යායාමයක් දරා තිබෙන බව අපි දන්නවා. පුළුවන් දේවල් කරලා තිබෙනවා.

2010 වාගේ වෙනකොට රක්ෂණ යෝජනා ක්‍රමයක් - ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය - ද්‍රව්‍යීභාවය ආධාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එක් තැන්පත්කරුවෙකුට ගෙවන්න කිසිවක් රුපියල් ලක්ෂ තුනයි. 2018දී මේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කළා. මුදල් ඇමතිතුමා ඇවිල්ලා, මේ කරුණු ගැන හොයලා යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මුදල් ඇමතිතුමා මැදිහත් වෙලා, මේ වාගේ කඩාගෙන වැටෙන ආයතන පිළිබඳව හොයන්න මහ බැංකුව තුළ විශේෂ ආයතනයක් හඳුලා තිබෙනවා. එතුමා මේ වාගේ වැඩ පිළිවෙළවල් කරලා තිබෙනවා. හැබැයි, මේක මදි. මේ කටයුතු මීට වඩා ශක්තිමත් වෙන්න ඕනෑ. අශ්වයා ගියාට පස්සේ ඉස්කාලය වහලා තේරුමක් නැහැ. අපිට මේවා කලින් දැනගන්න පුළුවන් දේවල්. මේ ආයතන එක පාරට කඩා වැටෙන්නේ නැහැ. ඒ සඳහා අපි කටයුතු කරන්න ඕනෑ. ඒ වාගේම අපි දැක්කා, අර්බුදයට ලක් වූ මූල්‍ය ආයතනවලට,-

ගරු මූලාසනාරූප් මන්ත්‍රීතුමා
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ලැබී තිබෙන කාලය අවසානයයි.

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(*மாண்புமிகு அஜித் மாண்புமறைம*)
(The Hon. Ajith Mannapperuma)
විශේෂයෙන්ම අපිට මේක ලොකු ව්‍යසනයක් බව මා මේ අවස්ථාවේ දී කියනවා. විශාල මූල්‍ය ආයතන කඩා වැටෙනවා නොවෙයි, කඩා වට්ටනවා. කලින් කිව්වා වාගේ අයිතිකාරයා බොහෝම සතුටින් ඉන්නවා. නමුත් තැන්පත්කරුවා තමයි අසරණ වෙලා තිබෙන්නේ. මෙතෙක් මේ කටයුත්ත සිදු වුණා. වර්තමාන යහ පාලන රජය තුළින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන, ඉදිරියටවත් මේ වාගේ දේවල් නොවෙන ආකාරයට නීති පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. ඉතාම කඩිනමින් මේ ප්‍රශ්නය තේරුම් අරගෙන, නව නීති සංග්‍රහයක් සහ නව අණ පනත් ගෙනැල්ලා, හොරකම් කරන්න හිතෙන්නේ නැති විධියට, වැරදි කළ අයට දැඩි දඬුවම් පමුණුවන්න පුළුවන් - දැඩි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් - ආකාරයට නීති නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මා විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාට ස්තූතියක් වනවා. එතුමා ඒ ආකාරයෙන්ම එකටයුතු සිදු කරයි කියන බලාපොරොත්තුවෙන් මා නිඟව වනවා. බොහෝම ස්තූතියයි.

[අ.හා. 3.58]

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරාණ මහතා
(*மாண்புமிகு (வைத்திய கலாநிதி) ரமேஷ் பதிராண*)
(The Hon. (Dr.) Ramesh Pathirana)
මූලාසනාරූප් ගරු මන්ත්‍රීතුමනි, ETI Finance Limited ආයතනය ඇතුළු මූල්‍ය සමාගම් පිළිබඳ අර්බුදයන්, වර්තමාන ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳවත් සාකච්ඡා වන මේ මොහොතේදී ඒ සම්බන්ධයෙන් වචන කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව මා සතුටු වනවා. ETI Finance Limited ආයතනය පිළිබඳවත්, අර්බුදයට ලක් වෙලා තිබෙන අනෙකුත් මූල්‍ය සමාගම් සියල්ල පිළිබඳවත් කපා කිරීමේදී සියලුම කලීක මහත්වරු පෙන්වා දුන් ප්‍රධාන කාරණය තමයි, ලංකාවේ මූල්‍ය පරිපාලනය සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය පිළිබඳව මහ බැංකුවෙන් මීට වඩා විශාල කාර්ය භාරයක් සිදු වෙන්න ඕනෑය කියන කාරණය. මේ කරුණු කාරණා මට පෙර කලා කළ කලීක මන්ත්‍රීවරුන් සඳහන් කළා.

එමෙන්ම අපේ ආණ්ඩුව තිබුණු කාලයේ දීත් යම් මූල්‍ය සමාගමක් අර්බුදයට පත් වුණු බව අපට මතකයි. හැබැයි, වර්තමානයේ දී මූල්‍ය සමාගම් කීපයක්ම අර්බුදයට ලක් වෙමින් තිබෙනවා. මේ හරහා ගනුදෙනුකරුවන් අතිවිශාල ප්‍රමාණයක් විශාල අපහසුතාවකට පත්වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හැකිතාක් ඉක්මනින් නීති ප්‍රතිපාදන සම්පාදනය කරලා, මින් ඉදිරියටවත් මෙවැනි කරුණු සිදු නොවන මට්ටමට මේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීමට රජයක් හැටියට වාගේම මහජන නියෝජිතයන් හැටියට අපිට යුතුකමක් තිබෙනවා.

මේ ETI Finance Limited ආයතනයේ ගනුදෙනුකරුවන් 35,000කට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් තැන්පත් කරලා තිබෙනවා. නමුත් අද ඔවුන් ඉතාම අසරණ භාවයට පත්වෙලා සිටිනවා. ඔවුන්ගේ දුක් අදෝනාවන් අපිට දිනපතා රූපවාහිනියෙන් දකින්නට ලැබෙනවා. නමුත්ගේ ජීවිත කාලය තුළදීම ඉතිරි කර ගත් මුදල් මෙවැනි මූල්‍ය ආයතනයක තැන්පත් කරලා, මාස තුනක් යනකොට එම මූල්‍ය ආයතනය අර්බුදයට ලක්වෙලා තිබෙනවාය කියන කරුණ ඇහුවාට පස්සේ කී දෙනෙකුට හදවත් රෝග වැළඳුණාද කියන කාරණය අපි පසු ගිය කාලයේ දැක්කා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. පසු ගිය කාලයේ අර්බුදයට ලක් වෙච්ච 'ගෝල්ඩන් ක්' ආයතනයේ රුපියල් බිලියන 25ක වත්කම් පිළිබඳව තමයි කලා කළේ. හැබැයි, මේ වනවිට ETI Finance Limited ආයතනය රුපියල් බිලියන 35කට වැඩි දැවැන්ත මුදල් ගැටලුවකට මැදිවෙලා සිටිනවා. මෙහිදී මතු වන කාරණය තමයි, මේ ආයතනය තැන්පත්කරුවන්ගෙන් රුපියල් බිලියන 35ක තැන්පත් ලබාගෙන තිබීම. එයින් ඔවුන් සතුව තිබෙන වත්කම් ප්‍රමාණය බිලියන 10ක් පමණ වන අතර තවත් බිලියන 5ක් පමණ ඔවුන් ණය දීලා තිබෙනවා. ඉතුරු රුපියල් බිලියන 20ක ප්‍රමාණය ලංකාවේ නැතිනම්, තැන්පත්වල නැතිනම්, දේපළවල නැතිනම් ඒ මුදල් කවරාකාරයෙන් රටින් බැහැර කළාද කියන කාරණය බොහෝම පැහැදිලිව මතු වනවා. එහිදී මහ බැංකුව මේ සම්බන්ධව අධීක්ෂණය කළා නම්, මේ ආයතනය සතුව තිබිය යුතු තැන්පතු සහ වන්දි ප්‍රමාණය යම් පමණකට ආරක්ෂා කර ගැනීමේ වගකීමක් මහ බැංකුව සතුව තිබෙන්නට තිබුණා. හැබැයි, ඒ නියාමන කාර්ය භාරය මහ බැංකුව පැත්තෙන් සිදු වුණේ නැති බව තමයි බොහෝම පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ. මේ තැන්පත්කරුවන්ට මේ වනවිටදී සියයට 10ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දී තිබුණා කියා මා විශ්වාස කරනවා. හැබැයි, ඒ ප්‍රමාණය කෙසේවත් සැහීමකට පත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් නොවෙයි කියන එක බොහෝම පැහැදිලියි. ඒ නිසා මේ තැන්පත්කරුවන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට ඇහුම් කන් දීලා, මීට වඩා සාධාරණ වන්දි ගෙවීමේ ක්‍රමයක් සකස් කිරීමේ යුතුකම සහ වගකීම මේ ආණ්ඩුවට පවතිනවා. මේ මූල්‍ය අර්බුදය ලංකාව පුරා පැතිරී යනකොට මේ සමාගම විතරක් නොවෙයි, ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල තිබෙන ආයතන රාශියක් මේ වනවිට මේ අර්බුදයට මැදිවෙලා, කඩා වැටීමට ලක්වෙලා තිබෙන බව අපි දන්නවා. ලංකාවේ ආර්ථික අපගමනය, ව්‍යාපාර කර ගෙන යාමේ අපහසුව, ආයෝජන අඩුකම ඇතුළු කරුණු කාරණා නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය උඩු දුවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.

මූලාසනාරූප් ගරු මන්ත්‍රීතුමනි, මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුවක් මේ වාගේම අර්බුදයකට ලක් වෙලා තිබෙන බව මීට කලින් මේ ගරු සභාවේ දී සඳහන් වුණා. කොළඹ තිබෙන ETI Finance Limited ආයතනයේ කඩා වැටීම පිළිබඳව, එහි තැන්පත්කරුවන්ගේ දුක්ගැනවිලි පිළිබඳව රූපවාහිනියෙන් පෙන්වලා විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයක් හරහා රටම දැන ගන්නට, මෙලෙස අර්බුදයට ලක් වෙච්ච මූල්‍ය ආයතන රාශියක් ගම් මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ තිබෙනවා. හබරාදුව විවිධ සේවා

[ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා]

සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුව එවැනි එක් ආයතනයක් විතරයි. එම මූල්‍ය ආයතනයේ විතරක් අවහාන වෙළුම් මුදල රුපියල් කෝටි 40කට ආසන්නයි. ETI Finance Limited ආයතනයේ තැන්පත්කරුවන් 35,000ක් ඉන්නවා. හබරාදුව ග්‍රාමීය බැංකුවේ තැන්පත්කරුවන් 35,000ක් ඉන්නවා. හබරාදුව ග්‍රාමීය බැංකුවේ රුපියල් ලක්ෂයට වඩා තැන්පත් කරපු තැන්පත්කරුවන් 5,000ක් ඉන්නවා. ඒ සියලු දෙනාම කිසිම වගවීමක් නැති මූල්‍ය ආයතනයක තමුන්ගේ තැන්පතු වියලා අද ඉතාම අසරණභාවයට පත් වෙලා ඉන්නවා. එම තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට කර ගන්න පොලීසියට යන්න පුළුවන්කමක් නැහැ; මහ බැංකුවට යන්න පුළුවන්කමක් නැහැ. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට ගියාම ඔවුන් මේ පිළිබඳව නිහඬතාවක් දක්වනවා. ඔවුන්ට ගැටලුව විසඳන්න විධියක් නැහැ. ඒ නිසා මේ ග්‍රාමීය බැංකු පද්ධතිය පවා ලංකාවේ විශාල දෙදුරුම් කැමකට දැන් ලක් වෙලා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බැංකු 18ක් තිබෙනවා. මේ ග්‍රාමීය බැංකු සමුපකාර ක්‍රමය හරහා මධ්‍යම රජයට හෝ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට බද්ධ වෙලා තිබෙනවා කියා ජනතාව විශ්වාස කරනවා. ඒවායේ නියමිත පරිදි විගණනයක් සිදු වෙන්නේ නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ගේ හිතමනාපයට අනුව මේ ග්‍රාමීය බැංකු පද්ධතිය පාලනය කරනවා. නියමිත විගණනයක් සිදු නොවන විට, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුවුවොත් "මේක විගණනය වෙන්නේ නැහැ, හරියට විගණනය කරන්න" කියලා, ඔවුන් මහ සභාව රැස් කරලා කුමක් හෝ තීන්දුවක් අරගෙන එම මුදල් අවහාන කරන්න කිසියම් මාර්ගයක් හදා ගන්නවා. මේ නිසා අද ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් ඉතාම අපහසුතාවට පත් වෙලා ඉන්නවා. හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියේ විතරක් තැන්පත්කරුවන් 35,000ක් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන සමිති 18න් අඩු ගණනේ සමිති 06ක - 07ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සිදු වනවා. මේක ලංකාව පුරාම මෙලෙසමයි. එහෙම නම් අපට යුතුකමක් තිබෙනවා, මේවා නියාමනය කරන්න. මේවා බැංකු හැටියට හඳුන්වාගෙන කටයුතු කරන ආයතන. ගරු ඇමතිතුමනි, මේ මූල්‍ය ආයතනය හරියට නියාමනය කරන්න මේ රටට නීතියක් අවශ්‍යයි. මේක විශාල අඩුවක්. ඒක කවුරු හෝ කරන්න අවශ්‍යයි. එලෙස කළේ නැත්නම් බැංකුව කියන නම යෙදුවාට පස්සේ, විවිධ සේවා සමුපකාර සමිතිය කියන නම යෙදුවාට පස්සේ, ජනතාව මේවාට රැඳෙන්නවා. එවැනි අක්‍රමිකතා සහිත මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් අසරණ භාවයට පත්වන අයට පිළිසරණක් වෙන්න කිසිම ක්‍රමයක් මේ රටේ ආණ්ඩුවටවත්, මේ රටේ කිසිම දෙපාර්තමේන්තුවකටවත්, මහ බැංකුවටවත් හැකියාවක් නැත්නම් ඒක විශාල අඩුවක් හැටියට අපි දකිනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙවැනි මූල්‍ය ආයතනවලට, මෙවැනි සමාගම්වලට ජනතාව නතු වෙන්නේ ඇයි, ගමන් කරන්නේ ඇයි කියන කාරණය බලන්න අවශ්‍යයි. තමුන්නාන්සේන් දන්නවා ඇති, මේ ආයතන රටේ සාමාන්‍යයෙන් ලබා දෙන්නට පුළුවන් පොලියට වඩා විශාල පොලියක් තැන්පතු සඳහා ලබා දෙන බව. යම් මූල්‍ය සමාගමක් රටට දැරිය හැකි, තමන්ට දැරිය හැකි පොලියට වඩා වැඩි පොලියක් ලබා දෙනවා නම්, මහ බැංකුවට ඊට මැදිහත් විය යුතු බව බොහෝම පැහැදිලිව අපි විශ්වාස කරනවා. මහ බැංකුව අලුතෙන් කාර්යාංශයක් හෝ පිහිටුවා ඊට විරුද්ධ වෙන්නට අවශ්‍යයි. මොකද එහෙම කළේ නැත්නම්, මේ සමාගම් පාලනය කරන අය අධික පොලියක් ලබා දෙන බවට තැන්පත්කරුවන්ට පොරොන්දු වෙලා ඔවුන් ඒ මුදල් ලබාගෙන, ඒ තැන්පතු වලින් තමන්ගේ සේවක මණ්ඩලය ඇතුළු

ඥාති හිතවතුන්ට අඩු පොලියට ණය ලබා දෙනවා. තැන්පම් ප්‍රදාන ලබා දෙනවා. ඒ හරහා මේ ක්‍රමයෙන් තැන්පතු ක්ෂය වෙලා යනවා. අලුත් තැන්පතු වලින් තමයි පොලී ගෙවීම් ඇතුළු කටයුතු කරන්නේ. මේක බොහෝම පැහැදිලි විෂම වක්‍රයක්. ඒ නිසා මේ වක්‍රය යම්කිසි තැනකින් නතර කරන්න අවශ්‍යයි.

එක පැත්තකින් වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් තැන්පත්කරුවන් එතැනට ගිහින් අසරණ වනවා. අනෙක් පැත්තෙන් ජනතාව ණය ලබා ගන්න මූල්‍ය සමාගම්වලට යනවා. ඇයි ජනතාව ණය ලබා ගන්න යන්නේ? මේ රටේ බැංකු පද්ධතිය හරහා අධික පොලියකට ණය ගන්නත්, තමුන්ට ඇපයක් තියන්නට වනවා. දේපළක් තැන්පම් ණයක් ලබා ගන්න විධියක් නැහැ. එහෙම නැත්නම්, සාක්ෂි සඳහා රාජ්‍ය සේවකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වෙන්නට අවශ්‍යයි. දේපළක් තැන්පම්, සාක්ෂියට රජයේ සේවකයෝ තැන්පම්, මේ රටේ පිළිගත් බැංකුවකින් ණයක් ගන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ බැංකු පද්ධතිය ලෝකයේ දකුණු ආසියානු කලාපයේ හොඳම බැංකුව වුණා, එක වුණා; දෙක වුණා; තුන වුණා කියලා කියනවා. මේ රටේ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු, "තමුන්ට මෙවිචර ස්ථාවර තැන්පතු තිබෙනවා; මෙවිචර වත්කම් තිබෙනවා; මෙවිචර ලාභ ලැබුවා" කියලා මහ උපාරුවට ජනතාවට කියනවා. හැබැයි, මේ බැංකු තිබෙන්නට ඕනෑ ලාභ ලබලා තමන්ගේ සාක්ෂි පුරවා ගන්නට නොවෙයි කියලා අපි කියනවා. රාජ්‍ය බැංකුත්, පෞද්ගලික බැංකුත් සාධාරණ ලාභයක් ලැබුවාට කමක් නැහැ. හැබැයි, මේ රටේ ජනතාවට ණයක් ගන්න, ආයෝජනය කරන්න පහසුකම් සලසන්නයි මේ බැංකු තිබෙන්නට ඕනෑ. එහෙම වුණොත් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. අද මොකක්ද වෙලා තිබෙන්නේ? රාජ්‍ය බැංකුවකට ගියත්, පෞද්ගලික බැංකුවකට ගියත්, මේ රටේ පොඩි මිනිහාට ණයක් ගන්න පුළුවන්කමක් නැහැ. ණයක් ගන්න පුළුවන්කමක් නැහැ වාගේම, තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්කම් නැහැ. මොකද, ඇපයට තියන්න දේපළක් නැහැ. ඒ නිසා මේ ආර්ථිකය නතර වෙලා තිබෙනවා.

මේකට හොඳ උදාහරණයක් තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය පසුගිය කාලයේ සංචාරක ව්‍යාපාරය අතින් හොඳ දියුණුවක් ලබලා, හොඳ ආදායම් ලැබූ පිරිසක් ජීවත් වුණු ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණා. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ තේ කර්මාන්තය ඇතුළු වැවිලි කර්මාන්තයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ජීවත් වුණා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම අවාසනාවකට පසුගිය වසරේදී සංචාරක ව්‍යාපාරයේ විශාල කඩා වැටීමක් සිදු වුණා. හෝටල් විශාල ප්‍රමාණයක් අලුතින් ඉදි වුණා. ඒකත් එක්ක දකුණේ ජනතාව සංචාරකයන් විශාල පිරිසකගේ පැමිණීම බලාපොරොත්තු වුණා. හැබැයි අද ගාලු දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබෙනවා. සමස්ත ශ්‍රී ලංකාව ගත්තත් එහෙමයි.

පසුගිය වසර කිහිපය තුළ ණය ලබාගෙන සංචාරක ව්‍යාපාරය සඳහා ගොඩනැගිලි ඉදිකරන්න පටන් ගත් ආයෝජකයන් අද විශාල අපහසුතාවකට පත්වෙලා තිබෙනවා. මොකද, ඔවුන්ට තමන්ගේ ණය වාරිකය ගෙවාගන්න විධියක් නැහැ. අතින් පැත්තෙන්, පොහොර නැතිකම නිසා තේ වගාවේ ඵලදායීතාව ශීඝ්‍ර ලෙස අඩු වුණා. ඒ වාගේම ධීවර කාර්මිකයා විශාල අපහසුතාවකට පත් වුණා. මුහුදු ගිහිල්ලා ඔවුන්ට තමන්ගේ රස්සාව කරගන්න විධියක් නැහැ. අවාසනාවට කාලගුණයත් මේ රටට විරුද්ධ වෙලා තිබෙනවා. මුහුදු යන්න නොහැකිව ධීවරයෝ අසරණ වෙලා ඉන්නවා; තේවල, රබර්වල හොඳ ඵලදාවක් නොමැතිව මේ රටේ කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන දකුණේ ජනතාව අසරණ වෙලා ඉන්නවා; අතින් පැත්තෙන් සංචාරක කර්මාන්තය කඩා වැටිලා තිබෙනවා.

ට්ටන් එභා ගිය කාරණයක් තිබෙනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. පසුගිය කාලයේ රජයේ ගොඩනැගිලි ඉදිකරන්න කොන්ත්‍රාත් ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ට රජයෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාද වෙලා තිබෙනවා, ඒවා නිසි වෙලාවට නොලැබීම නිසා ඔවුන් විසින් කළ යුතු ණය ගෙවීම් අතපසු වෙලා තිබෙනවා. මෙන්ම මේ කරුණු හතර නිසා තමන් ලබාගත් ණය ගෙවාගන්න බැරිව අද එම ව්‍යවසායකයන්, කොන්ත්‍රාත්කරුවන්, සංචාරක ව්‍යාපාරයේ සිටින අය, වැවිලි කර්මාන්තකරුවන් ඉතාම අසරණභාවයට පත්වෙලා තිබෙනවා. එසේ අසරණ වුණු ව්‍යවසායකයන් තමන්ගේ ණය වාරිකය මාස තුනක් ගෙව්වේ නැත්නම්; තමන්ගේ bank account එකෙන් ගත් ණයට හෝ overdraft එකට ගෙව්වේ නැත්නම්, ණය තොරතුරු කාර්යාංශයට - CRIB එකට - දන්වලා ගනු දෙනුකරුවන්ව අසාධු ලේඛනගත කරනවා. ගරු ඇමතිතුමනි, සංචාරක ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙතෙක් කල් හොඳ ඉතිහාසයක් තිබුණු, හොඳින් ගනු දෙනු පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යවසායකයන් ඉන්නවා නම්, කරුණාකරලා මාස තුනක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔවුන්ව අසාධු ලේඛනගත කරන්න එපාය කියා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට මේ තත්ත්වයෙන් ගොඩ එන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. පරිසර තත්ත්වයන්, රටේ තිබෙන ආර්ථික තත්ත්වයන් සියල්ල එකට ගැට ගැසීලා තිබෙන්නේ. එහෙම වෙලා තිබෙන්නේ ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. එම නිසා මාස 6ක් වැනි කාලයකින් ඔවුන්ව අසාධු ලේඛනගත - blacklist - කරනවා නම් ඒක ඉතාම අසාධාරණ තත්ත්වයක්. එහෙම කළොත් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න, නැවත නැගිටින්න ඔවුන්ට හැකියාවක්, ශක්තියක් ලැබෙන්නේ නැහැ. එම නිසා රජයක් හැටියට එක පැත්තකින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන, ග්‍රාමීය බැංකුව ඇතුළු ආයතන වඩාත් හොඳ, ඉහළ මට්ටමේ කළමනාකාරිත්වයකට අරගෙන යනවා වාගේම, අපහසුතාවට පත්වෙලා සිටින ගනු දෙනුකරුවන්ට ශක්තිය සපයන්නන් අවශ්‍යයි. එහෙම නැත්නම් දණින් වැටුණු මේ රටේ ආර්ථිකයන් එක්ක පවුල් මට්ටමේදී -කුටුම්භ මට්ටමේදී- ගම් මට්ටමේදී ඔවුන්ව නැගිටිවන්න ඉතාම අපහසුයි කියන කාරණය මම සඳහන් කරනවා. මේ කාරණා ඒ වගේ සංකූල තත්ත්වයට පත් වෙනතුරු මේ ආණ්ඩුව නිසි අවධානයක් යොමු කරන්නේ නැත්තේ ඇයි කියන ගැටලුව අපට මතු වෙලා තිබෙනවා.

අපේ foreign exchange reserves ඉහළ ගිහින් තිබෙනවාය කියා පසුගිය දවස්වල මහ බැංකුවේ අධිපතිතුමා කියා තිබෙනවා අපි දැක්කා. හොඳයි, අපි ඒ ගැන සතුටු වෙනවා. ලංකාවේ විදේශ සංචිත ඉහළ ගිහින් තිබෙනවා නම්, අපි ඒ පිළිබඳව සතුටට පත් වෙනවා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් අපි කැමැතියි. අපි මොන දේශපාලන පක්ෂයේ සිටියත් - ආණ්ඩුවේ සිටියත්, විරුද්ධ පක්ෂයේ සිටියත් - මේ රට සංවර්ධනය වෙනවා දකින්න, මේ රටේ දළ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා දකින්න අපට අවශ්‍යයි. මේ රටේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් රටේ ජනතාවගේ අත මීට සරු වෙනවා දකින්න අපි ආසයි. හැබැයි, ඒකට විදේශ සංචිත වැඩිවීම පමණක් සෑහෙන්නේ නැහැ, අපේ රුපියල අවප්‍රමාණය වෙනවා නම්, අපේ ආයෝජන පහළ යනවා නම්, මේ රටට ගෙන එන බඩු භාණ්ඩවල ප්‍රමාණය වැඩි වෙලා, මේ රටින් අපනයනය කරනු ලබන ප්‍රමාණය අඩුවෙලා නැවත වතාවක් වෙළෙඳ ශේෂය අඛණ්ඩව වැඩි වෙනවා නම් එය හොඳ තත්ත්වයක් නොවෙයි. පසුගිය වසරේත් එහෙම වුණා.

2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී අපේ ආර්ථිකය පිළිබඳ දැක්ම බොදා වෙමින් තිබෙන බව බොහොම පැහැදිලිව පෙනෙනවා. මේ ආර්ථික අපගමනයන් එක්ක 2000 වර්ෂයෙන් පසුව වාර්තා වුණු අඩුම ආර්ථික වර්ධන වේගය වුණු සියයට 3.1 පසුගිය වසරේදී තමයි වාර්තා වෙලා තිබෙන්නේ. අපි දැක්කා, බොහෝ කාලයකට පසුව; 2016 වර්ෂයේදී තමයි මේ රටේ ඒක

පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 40කින් අඩු වුණේ. ආර්ථික වර්ධනය අඩුම වේගයකට පත් වන, මේ රටේ ඒක පුද්ගල ආදායම ඉතාම අඩු මට්ටමකට පත් වන, රුපියලේ අගය ඉතාම නරක ලෙස බාල්දු වන මේ කාලය තුළ මේ රටේ ව්‍යවසායකයන්ට, මේ රටේ ස්වේච්ඡාවෙන් හා ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරන ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න නොහැකි වීම අරුමයක් නොවෙයි. එම නිසා ආණ්ඩුව රාජ්‍ය ආයෝජනය මීට වඩා වැඩි කළ යුතුයි කියා අපි විශ්වාස කරනවා. හැබැයි, අපේ කාලයේදී අපි දැකපු කාරණයක් තිබෙනවා. රටේ සංවර්ධන ගමනට රාජ්‍ය ආයෝජනය, රාජ්‍ය දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබුණා. එක පැත්තකින් ණය ආධාර ආවා, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා.

අනික් පැත්තෙන් රාජ්‍ය ආයෝජන ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ඒ රාජ්‍ය ආයෝජන හරහා මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය වනකොට ඒ මුදල් ටික තමයි ග්‍රාමීය කුඩා කොන්ත්‍රාත්කරුවා, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා අතට ගියේ. ඒ නිසා තමයි මේ රටේ ආර්ථිකයට අඛණ්ඩව ඉදිරියට යන්න අවශ්‍ය මංපෙත් සැලසුණේ. ඒ නිසා තමයි 2013 වර්ෂය වනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7.1ක් වන වැඩි වෙලා තිබුණේ. ඒ ආර්ථික වර්ධන වේගය මේ කලාපයේ විනය, ඉන්දියාව වාර්තා කරනවා. විනය සහ ඉන්දියාව ඒ දැවැන්ත සංවර්ධන ගමන යනකොට, ඉතා ඉහළ මට්ටමේ මානව සම්පතක් තිබෙන, අධ්‍යාපනය අතින් ඉහළ මට්ටමක සිටින, තාක්ෂණය පැත්තෙන් හොඳ දැනුමක් තිබෙන, විදුලිය, යටිතල පහසුකම් පැත්තෙන් ඉතා ඉහළ සංවර්ධනයක් ලබාගත්ත අසල්වැසි රට වන අපේ රටට ඒ ආර්ථික වර්ධන වේගය ලබා ගන්න බැරිද කියන එක අප සෑම කෙනකුටම තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ අවස්ථාවේදී ගරු මුදල් රාජ්‍ය ඇමතිතුමාටත්, මහ බැංකු අධිපතිතුමාටත් -එතුමා රාජ්‍ය නිලධාරීන්ගේ කුටිය තුළ සිටින ආකාරය අපට පෙනෙනවා. - බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි, මේ ගැටලුව ඉස්සරහට තව තවත් දරුණු වන බව. ගමේ කළු කඩකාරයා ළඟට ගිහින් සියයට 20, 25 පොලියට ණය ගන්න පිරිස දිනපතා වැඩි වන ආකාරය අපි දකිනවා. ඔවුන් අසරණ වෙලායි ඉන්නේ. ඔවුන්ට රාජ්‍ය බැංකුවකට යන්න විධියක් නැහැ. ඒ නිසා ඔවුන් යන්නේ ඉහළ මට්ටමේ පොලියක් අය කරන පොලීකාරයා ළඟටයි. එහෙම නැත්නම් ගමේ වෙනත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වෙතයි. ඔවුන් එක පැත්තකින් තමන්ගේ අතේ තිබෙන සියලුම මුදල් මේ ආයතනවලට ලබාදෙනවා. අනික් පැත්තෙන්, ඒ ආයතන ඒ මුදල් ටික අරගෙන වැඩි පොලී අනුපාතයක් යටතේ කටයුතු කරන්න යාම තුළ ඒ ආයතන ටික දවසකින් කඩා වැටෙනවා. ග්‍රාමීය මට්ටමේදී මෙය දෙකොන පත්තු වන විලක්කුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ව්‍යවසායකයන්, අසරණ තැන්පත්කරුවන් ආරක්ෂා කරන්න රජයක් හැටියට තමුන්තාන්සේලා කටයුතු කරන්න. ඒ වගකීම පැහැර හරින්න එපාය කියා තමුන්තාන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින්, මගේ කථාව අවසන් කරනවා.

බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමා
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 බොහොම ස්තූතියි. මිළඟට, ගරු මුද්දුරු රහුමාන් මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.

ට්ට පෙර, කවුරුත් හෝ ගරු මන්ත්‍රීවරයෙක් මූලාසනය සඳහා ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමියගේ නම යෝජනා කරන්න.

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இராள் விக்கிரமரத்தன)
The Hon. Eran Wickramaratne

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, "ගරු (වෛද්‍ය) කුසිනා විජේමානන් මන්ත්‍රීතුමිය දැන් මූලාසනය ගත යුතු" යි මා යෝජනා කරනවා.

ගරු මුජිබුර් රහුමාන් මහතා
(மாண்புமிகு முஜிபுர் ரஹுமான்)
(The Hon. Mujibur Rahuman)

විසින් ස්ථිර කරන ලදී.
ஆமோதித்தார்.
Seconded.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

අනතුරුව ගරු ලකී ජයවර්ධන මහතා මූලාසනයෙන් ඉවත් වූයෙන්, ගරු (වෛද්‍ය) කුසිනා විජේමානන් මහත්මිය මූලාසනාරූඪ විය.

அதன்பிறகு, மாண்புமிகு லக்கி ஜயவர்தன அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, மாண்புமிகு (வைத்திய கலாநிதி) (திருமதி) துஸீதா விஜேமான்ன அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. LUCKY JAYAWARDANA left the Chair, and THE HON. (DR.) (MRS.) THUSITHA WIJEMANNA took the Chair.

[අ.හ. 4.13]

ගරු මුජිබුර් රහුමාන් මහතා
(மாண்புமிகு முஜிபுர் ரஹுமான்)
(The Hon. Mujibur Rahuman)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අද දින සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව අදහස් දක්වන්න මට අවස්ථාව ලබාදීම ගැන ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා.

විශේෂයෙන්ම මෑතකදී බංකොලොත් වූණු ETI ආයතනය පිළිබඳව අපේ බොහෝ මන්ත්‍රීතුමන්ලා කථා කළා. ඒ විතරක් නොවෙයි, තවත් එවැනි ආයතන කිහිපයක් ගැන අපි මේ විවාදයේදී කථා කළා. විශේෂයෙන් මේ මූල්‍ය ආයතන බංකොලොත් වීම, විනාශ වීම තුළ මේ රටේ පොදු ජනතාවගේ මුදල් විශාල වශයෙන් විනාශ වෙලා, ඒ මුදල් අහිමි වන තත්ත්වයක් අපි දැක්කා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, "Ceylinco Profit Sharing and Investment Corporation Limited" නමින් පසුගිය කාලය පුරාම මාධ්‍යවල අවධානයට ලක් නොවුණු, මාධ්‍ය තුළ කථා නොවුණු තවත් මෙවැනි මූල්‍ය ආයතනයක් තිබුණා. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් මේ ආයතනය පටන් ගත්තේ 2002දීයි. තැන්පත්කරුවන් අටදහසක පමණ ප්‍රමාණයක් මේ ආයතනය සමඟ කටයුතු කළා. හැම පැත්තේම වාගේ මේ ආයතනයේ ශාඛා ඇති කළා. කොළඹ, කාන්තන්කුඩ්, ඕටමාවඩ්, අක්කරෙයිපත්තුව, කල්මුණේ, සමන්තුරේ, අකුරණ, බෙරුවල, පුත්තලම වැනි ප්‍රදේශවල ශාඛා විවෘත කරමින් මේ ආයතනය කටයුතු කළා. මේ රටේ සිටින අහිංසක ජනතාව එම ශාඛාවල මුදල් විශාල වශයෙන් තැන්පත් කළා. ඒ තැන්පත් කරන මුදල් නැවත ආයෝජනය කරලා ඒ ආයෝජන හරහා ලැබෙන ලාභ මත ඔවුන්ට මාසික ගෙවීම් කරනවා කියලායි මේ ආයතනය පටන් ගත්තේ. ස්ථාවර තැන්පතු පවත්වාගෙන යාම, වෙළෙඳාම් සඳහා ණය ලබාදීම සහ leasing පහසුකම් ලබාදීම තමයි මේ ආයතනය ලබා දුන් සේවාවන් වන්නේ. මේ මූලික කාරණා උඩ තමයි මේ ආයතනය පටන්

ගත්තේ. මේක ඇත්තටම සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ ආයතනයක්. 2002දී පටන් ගත් මේ ආයතනයේ ජනතාවගේ මුදල් මිලියන 600ක් පමණ තැන්පත් කළා.

මේකේ තිබෙන වැදගත් දේ මෙයයි. මේ රුපියල් මිලියන 600 මේ රටේ ජනතාවගේ මුදල්. යම් කිසි කෙනෙකු සේවයෙන් විශ්‍රාම යනකොට ලැබෙන EPF එක වෙන්න පුළුවන්, gratuity මුදල් වෙන්න පුළුවන්, ඒ ලැබෙන මුදල් අරගෙන ගිහිල්ලා ඔවුන් මේ ආයතනවල තැන්පත් කළා. තමන් නැති කාලයක තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, තමන්ගේ පවුලේ ඉදිරි ගමන වෙනුවෙන්, ඒ පවුල්වල නඩත්තුව වෙනුවෙන් තැන්පත් කළ රුපියල් මිලියන 600ක මුදල 2009 වසර වෙනකොට අතුරුදහන් වෙලා සමාගම බංකොලොත් වනවා. 2009දී බංකොලොත් වූණු සමාගම, එම සමාගමේ මුදල් තැන්පත් කරන්න කියලා තැන්පත්කරුවන්ට ආරාධනා කරන්නේ පත්තරවල සම්පූර්ණ පිටුවක් පුරා දැන්වීම් දමා, ගුවන්විදුලි නාලිකාවල දැන්වීම් ප්‍රචාරය කරලා, ඒ වාගේම TV channelsවල දැන්වීම් දමා තමයි. එලෙස තමයි මේ තැන්පත්කරුවන් මේවාට ඒ ගොල්ලන් ඇද ගන්නේ. ඒ ඇද ගැනීම තුළ ඒ ආයතන කෙරෙහි ජනතාවට විශාල විශ්වාසයක් ගොඩ නැඟෙනවා.

විශේෂයෙන්ම සමාජයේ පහළ තලයේ සිටින ජනතාව තමයි මේ සඳහා යොමු වන්නේ. වෙළෙඳ ව්‍යාපාරිකයෝ කවුරුවත් මේ ආයතනවල මුදල් ආයෝජනය කළේ නැහැ. එහෙම තැන්නම් විශාල වශයෙන් මූල්‍ය ශක්තිය තිබෙන අය ගිහිල්ලා මේ ආයතනවල මුදල් ආයෝජනය කළේ නැහැ. බොහොම අමාරුවෙන් හම්බ කර ගත් මේ සමාජයේ පහළ තලයේ සිටින ජනතාව තමන්ගේ මුදල් ටික අරගෙන ගිහිල්ලා මේ ආයතන තුළ තැන්පත් කළා. නමුත්, 2009 වර්ෂය වනකොට මේ ආයතනය බංකොලොත් වනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මේ ආයතනය බංකොලොත් වනකොට මේ ආයතනයෙන් විශාල වශයෙන් ණය ලබා දී තිබුණා. මේ ආයතනයෙන් ණය ලබා ගත් එක් ආයතනයක්, The Finance and Guarantee Co. Ltd. එක. ඒ ආයතනය රුපියල් මිලියන 220ක් අරගෙන තිබෙනවා. ඊ ළඟට, සසෙක්ස් අධ්‍යාපන ආයතනය රුපියල් මිලියන 140ක ණය මුදලක් ලබා ගෙන තිබෙනවා. ඊ ළඟට, මේ ආයතනයෙන් මුදල් ලබා ගෙන තිබෙනවා, වෙළෙඳ ව්‍යාපාර සඳහාය කියලා රමීෂා සහාබ්ඩින් කියලා කාන්තාවක්. එතුමිය රුපියල් මිලියන 90ක පමණ මුදලක් මෙම ආයතනයෙන් ණය වශයෙන් ලබා ගෙන තිබෙනවා. එතකොට මේ රමීෂා සහාබ්ඩින් කියන කාන්තාවට ණය ලබා දීලා තිබෙන්නේ Ceylinco Profit Sharing Investment Corporation Limited එකට එතුමියගේ ස්වාමීපුරුෂයා එවන ලියුමක් මතයි. මේ රුපියල් මිලියන 90 ලබා දෙන්න කියලා එතුමා තමයි guarantee වෙන්නේ. මේ ණය මුදල දෙන්නේ ඒ ලිපියටයි. ඒ රුපියල් මිලියන 90 ලබා දෙන්න එතුමියගේ දේපළ හෝ එහෙම නැත්නම්, වෙනත් වත්කමක් හෝ ඇපයට තබා ගන්නේ නැහැ. ඒ ලියුමට තමයි මේ ණය මුදල දෙන්නේ. මේකේ තිබෙන විශේෂම දේ තමයි, මේ ලියුම යටතේ කෙනා පසුගිය ආණ්ඩු සමයේ Airport and Aviation Services (Sri Lanka) Limited එකේ සහාපතිවරයෙකු හැටියට වැඩ කිරීම. ඒ සහාපතිතුමා තමයි ලියුම යටත්තේ, "තමන්ගේ බිරිඳට ව්‍යාපාර කටයුතු කර ගෙන යන්න මුදල් ලබා දෙන්න." කියලා. ඒ ලිපියට රුපියල් මිලියන 90ක ණය මුදලක් ලබා දීලා තිබෙනවා. එතුමා අදත් අපේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු හැටියට සිටිනවා. එතුමාගේ ආර්යාවට තමයි මේ මුදල් අරගෙන දීලා තිබෙන්නේ. මේ රුපියල් මිලියන 90න් අද වනකොට ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 35යි. අනෙක් ආයතන ගත්ත මුදල් තවම ගෙවා නැහැ. මෙහි තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මෙයයි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මේ ආයතනය බංකොලොත් වූණාම තැන්පත්කරුවෝ මහ බැංකුවට දැනුම් දෙනවා. මහ බැංකුවට දැනුම් දීලා එතුමන්ලා ගිහිල්ලා CID එකේ

පැමිණිල්ලක් කරනවා, 'මේ ආයතනයට විරුද්ධව නඩු දමන්න.' කියලා. ඒ පැමිණිල්ල 2010දී කරන්නේ. කියන්න කනගාටුයි, ඒ දමපු පැමිණිල්ලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ආයතනයට විරුද්ධව තවම නඩුවක්වත් පවරා නැහැ. අපි දන්නේ නැහැ, මේ ආයතනවල සිටින අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන්වත් බිලී බා ගෙන ඉන්නවාද කියලා. පැමිණිලි කරලා අවුරුදු 9ක් වනවා, අද වන තෙක් නඩුවක් පවරා නැහැ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මේ සම්බන්ධයෙන් මහ බැංකුවට පැමිණිලි කළාම ඒ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් ලියුමක් එවනවා, "Ceylinco Profit Sharing Investment Corporation Ltd is not an institution licensed by the Central Bank under either the Banking Act, No.30 Of 1988..." කියලා අදාළ Acts වල numbers ටික දමා. ඒ ලියුමේ අන්තිම වාක්‍යයේ කියනවා, "I regret to Inform that the Central Bank cannot intervene to solve your problem or to give an appointment for a meeting at this juncture." කියලා. ගරු මුදල් ඇමතිතුමාගේ අවධානය අපි මේ කෙරෙහි යොමු කරන්න ඕනෑ. මේ ලියුම මහ බැංකුවෙන් යවා තිබෙන්නේ Additional Director. නමුත්, එතුමාගේ නමවත් මෙහි නැහැ. මහ බැංකුව ඒ ලිපියෙන් කියනවා, "මේ ආයතනය මහ බැංකුවේ register වෙලා නැහැ. ඒ හින්දා අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ"යි කියලා. එතකොට අපට තිබෙන ප්‍රශ්නය තමයි, පත්කරවල සම්පූර්ණ පිටුවක් පුරාම දැන්වීම් දමා, ඉවත්විදුලි නාලිකාවල දැන්වීම් ප්‍රචාරය කර, රූපවාහිනී නාලිකාවල දැන්වීම් දමා මිනිසුන් ගිහින් මුදල් තැන්පත්කරනකොට ඒක මහ බැංකුව දැක්කේ නැද්ද කියන එක.

මේ ගැන මහ බැංකුව හෙවිච් නැද්ද, "මේ ගොල්ලන්ට licence තිබෙනවාද, බුලත් කඩයක්ද කළේ, එහෙම නැත්නම් පෙට්ටි කඩයක්ද කළේ" කියලා. නැහැ. මේක සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තිබෙන Ceylinco Profit Sharing Investment Corporation Limited එකක්. ඒ වාගේ ආයතනයක් මහ බැංකුවේ ලියා පදිංචි වෙලා නැත්නම්, මහ බැංකුව ඒ වෙලාවේදීම ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මහ බැංකුව එහෙම ක්‍රියාත්මක වුණේ නැහැ. මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ නැතිව, අභියෝග තැන්පත්කරුවන් මහ බැංකුවත් එක්ක කපා කරන්න appointment එකක් ඉල්ලුවාම ඒකට පිළිතුරු යවනවා, "මේ ආයතනය මහ බැංකුවේ ලියා පදිංචි වෙලා නැහැ. ඒ නිසා අපට මේ ගැන තමුන්නාන්සේලාත් එක්ක කපා කරන්න බැහැ." කියලා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
 (මාණ්ඩුමිත තලමතෙතාභුංගුම චුරුප්පිනර් අචර්කර්)
 (The Hon. Presiding Member)
 ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසානයයි.

ගරු මුජීබුර් රහුමාන් මහතා
 (මාණ්ඩුමිත ජුඤ්චුර් රහුමාන්)
 (The Hon. Mujibur Rahuman)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මට විනාඩියක කාලයක් ලබා දෙන්න.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඒක මහ බැංකුවේ තත්වය නම් ඉතාම කනගාටුදායකයි. අපි මේක නොවෙයි මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙන්නේ. සමහර මන්ත්‍රීවරු මහ බැංකුවට එක එක වෝදනාවන් කළා. අපේ ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කීවා, "මේවාට මහ බැංකුවේ සමහර නිලධාරීන් හවුල් වෙලා තිබෙනවා." කියලා. මේ ලියුම බැලුවාම මහ බැංකුවේ නිලධාරීන් මේකට හවුල් වෙලා තිබෙනවා ද කියලා මටත් හිතෙනවා. මොකද, මේ එවැනි ලියුමක්. රුපියල් මිලියන 600ක

මිනිසුන්ගේ සල්ලි බංකොලොත් කරපු ආයතනය ගැන කපා කරන්න මහ බැංකුවෙන් වෙලාවක් ඉල්ලුවාම මහ බැංකුවෙන් ලියුමක් යවනවා, "වෙලාවක් දෙන්න බැහැ." කියලා. එතකොට ඒ මිනිසුන් පත්කරවල advertisements දමා ගෙන, ඉවත් විදුලිවල advertisements දමා ගෙන, ටීවීවල advertisements දමා ගෙන සල්ලි එකතු කරනකොට සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තිබෙන Ceylinco Profit Sharing Investment Corporation Limited එක කොතලාවල මහත්තයාගේ අයිතිය යටතේ තිබුණ ආයතනයක්. එහෙම ආයතනයක් licence එකක් නැතිව සල්ලි එකතු කරද්දි මහ බැංකුව කොහේද හිටියේ. මහ බැංකුව නිදා ගෙන ද හිටියේ? මහ බැංකුව ඒක දැක්කේ නැද්ද? එහෙම නැත්නම්, කොතලාවල මහත්තයා නිසා මහ බැංකුව අහක බලා ගෙන හිටියාද? ඒක තමයි අපට තිබෙන ගැටලුව වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අපි මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි. මේ අභියෝග මිනිසුන් අවුරුදු ගණන් වැඩ කරලා, මහත්සි වෙලා බොහොම අමාරුවෙන් හම්බ කර ගන්න සල්ලි තමයි මේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මම එක උදාහරණයක් කියලා නවත්වන්නම්. මේ ආයතනයේ සල්ලි තැන්පත් කරපු මම පෞද්ගලිකව දන්නා කොමිස්සාරිකුවියෙක් එක් කාන්තාවක් ඉන්නවා. එතුමිය ගෙදර ඉදි ආප්ප හදලා, ආප්ප හදලා කඩවල්වලට දාලා ඒ හම්බවෙන සල්ලි ටික තමන්ගේ පුතාගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ආයතනයේ තැන්පත් කළා. ඒ සල්ලි ටිකත් හම්බවුණේ නැහැ. අන්න ඒ වාගේ අභියෝග මිනිසුන්ගේ සල්ලි ගරා ගන්න දෙන්න එපා. මා මුදල් අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා, ඔබතුමාගේ මැදිහත් වීමෙන් මේ අභියෝග මිනිසුන්ට සහනයක් ලබා දෙන්න කියලා. බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
 (මාණ්ඩුමිත තලමතෙතාභුංගුම චුරුප්පිනර් අචර්කර්)
 (The Hon. Presiding Member)
 බොහොම ස්තූතියි. Next Hon. Seeniththamby Yoheswaran. You have ten minutes.

[පි.ප. 4.23]

ගරු සීනිතම්බි යෝහේස්වරන් මහතා
 (මාණ්ඩුමිත ජීනිතම්බි ජොකේස්වරන්)
 (The Hon. Seeniththamby Yoheswaran)
 කෙළරව තලමතෙතාභුංගුම චුරුප්පිනර් අචර්කර්, ඉනුරු ජෙ.ඒ.ඒ. චුරුප්පිනර් මාණ්ඩුමිත අනුර තිලානාභාක අචර්කර් නීති නුරුවනභුංගුම සම්පත්තාකර් සම්පත්තාකර් කොන්රුවරුප්පිලුකර්කර් ඉත්තිවෙව්ප්පිලුකර්කර් පිරිලානෙතාන විවත්තත්තිල් කලත්තු කොන්රු පේසවතෙතාභුංගුම මිලුත්ත මකිචුප්පිලුකර්කර්කර්.

චුරුප්පිනර් මාණ්ඩුමිතෙතාභුංගුම චුරුප්පිනර් අචර්කර්, ඉනුරු ජෙ.ඒ.ඒ. චුරුප්පිනර් මාණ්ඩුමිත අනුර තිලානාභාක අචර්කර් නීති නුරුවනභුංගුම සම්පත්තාකර් සම්පත්තාකර් කොන්රුවරුප්පිලුකර්කර් ඉත්තිවෙව්ප්පිලුකර්කර් පිරිලානෙතාන විවත්තත්තිල් කලත්තු කොන්රු පේසවතෙතාභුංගුම මිලුත්ත මකිචුප්පිලුකර්කර්කර්.

චුරුප්පිනර් මාණ්ඩුමිතෙතාභුංගුම චුරුප්පිනර් අචර්කර්, ඉනුරු ජෙ.ඒ.ඒ. චුරුප්පිනර් මාණ්ඩුමිත අනුර තිලානාභාක අචර්කර් නීති නුරුවනභුංගුම සම්පත්තාකර් සම්පත්තාකර් කොන්රුවරුප්පිලුකර්කර් ඉත්තිවෙව්ප්පිලුකර්කර් පිරිලානෙතාන විවත්තත්තිල් කලත්තු කොන්රු පේසවතෙතාභුංගුම මිලුත්ත මකිචුප්පිලුකර්කර්කර්.

[மேர் சிவசுந்தரி டீலிவர்டிங் மெசேஜ்]

முடிந்தது?" என்பது பற்றியதாகும். ஆய்வின் முடிவில் கிடைத்த பதில், "தமிழ் மக்களது சுயசார்ப்புப் பொருளாதாரம் பலமாக இருக்கும்வரை அவர்களுக்குச் சிந்திக்க நேரமிருக்கும். அந்தச் சுயசார்ப்புப் பொருளாதார வலு உடைந்துவிட்டால் சோறா, சுதந்திரமா? என்ற நிலை அவர்களுக்கு மத்தியில் உருவாகும்." என்பதாகும். உதாரணமாக, மலையகத் தமிழ் மக்கள்போல் அன்றாடம் காய்ச்சிகளாக அவர்களது பொருளாதார ஸ்திர நிலையை உடைத்துவிட்டால் அவர்களுடைய அரசியல் விடுதலைக் கோரிக்கை தானாகவே நீர்த்துப் போகும் என்பதாகும். அதுவே சம்பந்தப்பட்டவர்களது கணிப்பாகும். அப்படியானால் எங்களது நேரம் அனைத்தும் உழைப்பை நோக்கியதாகவே இருக்கும்; சிந்திக்க நேரமிருக்காது. தமிழ் மக்கள் விடயத்தில் இவ்வாறுதான் திட்டமிடப்பட்டிருக்கின்றது.

2009க்கு முன்னர் யுத்தம் நடந்தபோது தமிழர்கள் தங்களது அடிப்படைப் பொருளாதார இருப்பை உடையவிடவில்லை. கடந்த 30 வருடங்களாக யுத்தச் செலவோடு சுயசார்ப்புப் பொருளாதார ஊக்குவிப்புக்கும் நிதி ஒதுக்கப்பட்டு தமிழ் மக்களது நிதிப் பொருளாதார நிலை ஓரளவு ஸ்திரத் தன்மையிலேயே இருந்தது. கடந்த 2009இல் யுத்தம் நிறைவுற்ற பின்னர் வடக்கு, கிழக்கில் 'லீசிங்' நிறுவனங்கள், 'பிரமிட்' வியாபாரம், விசேட நுண்கடன் நிதி நிறுவனங்கள் ஊடாக வடக்கு, கிழக்கு மக்களின் கணிசமான திரவப்பணம் தொக்கிச் சென்றுவிட்டது. அதாவது அந்தத் திரவப் பணத்தை மீண்டும் வடக்கு, கிழக்கிற்கு கொண்டுவரும் தமிழர்களின் அடிப்படைப் பொருளாதாரப் பொறிமுறையைச் முற்றாக அழித்துவிட்டார்கள்.

இன்று தமிழ் மக்கள் பலவிதத்திலும் பாதிக்கப்பட்டிருக்கிறார்கள். மட்டக்களப்பு மாவட்டத்தைப் பொறுத்தவரையில், நுண்கடன் என்பது அங்கு பாரிய தாக்கத்தை ஏற்படுத்தி வருகின்றது. இதனால் பல சீரழிவுகள் ஏற்பட்டுக் கொண்டிருக்கின்றன. நுண்கடன் வழங்கும் நிறுவனங்கள் 24 - 48 வீதம் வரை வட்டியை அறவிடுகின்றன. உண்மையிலே கடந்த சில காலங்களாக மட்டக்களப்பு மாவட்டத்திலே நுண்கடன் பெற்று, செலுத்த முடியாமல் இறப்பவர்களின் தொகை அதிகரித்துக் கொண்டு போகின்றது. கிட்டத்தட்ட 18 பேர் வரை இறந்திருப்பதாகத் தரவுகள் கூறுகின்றன. இந்த நுண்கடனைச் செலுத்த முடியாத குழலினால் பல பெண்கள் வெளிநாடு செல்கின்றனர். இதனால் அவர்களுடைய பிள்ளைகள் பெரும் பாதிப்பை எதிர்கொள்கிறார்கள். அதன்மூலம் அவர்களின் கல்வி சீரழிக்கப்படுகின்றது. இந்த நுண்கடன் காலாசார ரீதியாகவும் பல பிரச்சினைகளை ஏற்படுத்திக் கொண்டிருக்கின்றது. மக்கள் இந்த நுண்கடனை எடுப்பதற்குக் காரணம் அந்த நிறுவனங்கள் கடன் வழங்கும் முறையை இலகுவாக்கியிருப்பதாகும். அதாவது வங்கியின்மூலம் கடன் வழங்குகின்ற பல சட்டதிட்டங்கள் இறுக்கமாக இருக்கின்றன. ஆனால், நுண்கடன் வழங்குகின்ற நிறுவனங்களின் சட்டதிட்டங்கள் தளர்ந்த நிலையில் இருக்கின்றன.

வடக்கு, கிழக்கிலே கணவனை இழந்து குடும்பங்களுக்குத் தலைமைதாங்குகின்ற 80,000க்கும் அதிகமான பெண்கள் இருக்கின்றார்கள், பல பாதிக்கப்பட்ட முன்னாள் போராளிகள் இருக்கிறார்கள், புனர்வாழ்வளிக்கப்பட்ட முன்னாள் போராளிகள் இருக்கிறார்கள், காணாமலாக்கப்பட்டவர்களின் குடும்பத்தினர் இருக்கிறார்கள், மாற்றுத் திறனாளிகள் இருக்கிறார்கள். இவர்களின் வாழ்வாதாரம் கட்டியெழுப்பப்

படுவது மிக அவசியமானதொன்றாக இருக்கின்ற நிலையில், அரசாங்கம் அதற்கான சரியான ஒரு திட்டமிடலை மேற்கொள்ளாதிருக்கின்றது. 2009க்கு முன் தமிழினம் யுத்தத்தால் அழிந்தது. அதற்குப் பின் இன்று எவ்வாறு தமிழினத்தை அழிக்கலாம் என்று மறைமுகமாக அரசாங்கமே திட்டமிட்டு செயற்பட்டுக் கொண்டிருக்கின்றதா? என்று எண்ணத் தோன்றுகின்ற வகையில், இன்று நுண்கடன் வழங்குகின்ற திட்டங்கள், மதுபானத் தொழிற்சாலைகள் அதிகரிக்கப்படுதல், மதுபான நிலையங்கள் அதிகரிக்கப்படுதல், வடக்கு, கிழக்கு போதைவஸ்திற்குரிய இடமாக மாற்றியமைக்கப்படுதல் முதலிய நிகழ்வுகள் அமைந்துள்ளன.

இந்தச் செயற்பாடுகள் பற்றி ஆராய்ந்து பார்க்கின்றபோது அவை தமிழ் மக்களை மறைமுகமாக அழித்துக் கொண்டிருப்பது தெரிகின்றது. இதுவரை தமிழர்கள் என்ன நோக்கத்திற்காக இந்த மண்ணிலே போராடினார்களோ, அந்தப் போராட்ட எண்ணங்களைச் சீரழிக்கும் செயற்பாடுகளாகத்தான் இன்று இந்தத் திட்டங்கள் அமுல் செய்யப்படுகின்றன. நுண்கடன் வழங்கும் நிறுவனங்கள் பற்றி ஆராய்வதற்காக பிரதேச அபிவிருத்திக் குழுக் கூட்டங்களுக்கு அந்த நிறுவனங்கள் சார்ந்தவர்களை அழைத்தால், "நாங்கள் மத்திய வங்கியின் கீழே செயற்படுகின்றோம். ஆகவே, நாங்கள் அவர்களுக்குத்தான் பதில் சொல்ல வேண்டும்" என்று அவர்கள் சொல்கின்றார்கள். அந்த வகையில்தான் அவர்களின் செய்பாடு இருக்கின்றது. ஆனால், இன்று இந்த நுண்கடன் நிறுவனங்களால் எமது மக்கள் பல்வேறு பாதிப்புக்களை எதிர்நோக்குகின்றார்கள்.

மட்டக்களப்பு மாவட்டத்தில் கிட்டத்தட்ட 26 நுண்கடன் வழங்கும் நிறுவனங்கள் பதியப்பட்டிருக்கின்றன. நுண்கடனை வழங்குகின்ற வங்கிகள் 16 இருக்கின்றன. தொண்டர் நிறுவனங்கள், கம்பனிகள்மூலம் கடன் வழங்கும் நிறுவனங்கள் 25 இருக்கின்றன. அதேநேரம் பல நுண்கடன் வழங்கும் நிறுவனங்கள் பதியப்படாமலும் இருக்கின்றன. இவையெல்லாம் முற்றாகத் தமிழர்களின் வாழ்வாதாரத்தையும் உயிரையும் பறித்துக் கொண்டிருப்பதை இந்தச் சபையிலே நான் கூறவேண்டும். யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு இழப்பீடுகளை வழங்குவது சிறந்த பரிசாரமாகும். மாறாக, நுண்கடன்மூலமாக அவர்களின் வாழ்க்கையினை அழிக்க முற்படுவது மிகவும் கொடுமையான செயலாகும் என்பதை நான் இந்தச் சபையிலே கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே, நுண்கடனால் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்ற மக்கள் சார்பாக அரசாங்கம் கூடிய கவனம் செலுத்தவேண்டியயுள்ளது என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன்.

நுண்கடன் வழங்கும் நிதி நிறுவனங்களின் கடன் திட்டங்கள் தமிழ் மக்கள் மீதான ஒரு வகைப் பொருளாதார உளவியல் யுத்தமாகக் காணப்படுகின்றது. கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே! வடக்கு, கிழக்கில் எத்தனை எத்தனை இளம் தாய்மார் இவ்வாறு பாதிக்கப்பட்டுத் தற்கொலை செய்துள்ளார்கள்? என்பதனை பெண் என்ற வகையில் நீங்கள் சிந்தித்துப் பாருங்கள்! இந்த நுண்கடன்களே இதற்கு காரணமாக இருக்கின்றன. அண்மையில் எனது ஊருக்கு அருகாமையில் கூட ஒரு மரணம் ஏற்பட்டது. அந்த மரண வீட்டின் ஓலம் என்னவென்றால், "நுண்கடன் படாதீர்கள்! நுண்கடனால்தான் இந்தத் தற்கொலை நடைபெற்றது" என்றவாறிருந்தது. ஏனென்றால், சம்பந்தப்பட்டவர்கள் அந்தக் குடும்பத்திலே பலருக்கு நுண்கடனைக் கொடுத்திருக்கின்றார்கள். அதாவது கணவனுக்கு வேறாகக் கொடுக்கின்றார்கள், மனைவிக்கு வேறாகக் கொடுக்கின்றார்கள்,

[ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා]

මේකත් එක්තරා ගැටලුවක් විධියට අපි හඳුනාගෙන තිබෙනවා. අපි සමාජය දෙස දකිද්දී, ගම දෙස දකිද්දී, නගරය දෙස දකිද්දී ඒක ජේනවා.

2005, 2010 සහ 2015 කාලවලදී මූල්‍ය සමාගම් ගණනාවක් කඩා වැටුණා. ප්‍රමුඛ බැංකුව කඩා වැටුණා. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කියන්නේ ඉතා දැවැන්ත සමූහ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයත් කඩා වැටුණා. මේ වාගේ මූල්‍ය ආයතන ගණනාවක් කඩා වැටීම සිද්ධ වුණා. හැබැයි, ඒ කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඒ කාලයේ පැවති රජය අපි දන්නා දේවල්වලට අමතරව අපි නොදන්නා ගොඩාක් දේවල් සහවාගෙන සිටියා. ඒ දවස්වල ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරපු ආකාරය පිළිබඳව අපට බරපතල සැකයක් මතු වෙනවා. ඒ වාගේම, Entrust Limited කියන සමාගම බොහොම ප්‍රචලිත සමාගමක්. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අපේ පාර්ලිමේන්තුවට ඥාතිකම් කියන, හිතවත්කම් කියන අයත් ඉන්නවා. Standard Credit Finance Limited කියන ආයතනය රුපියල් බිලියන 2.5ක වත්කම් අරගෙන, ඒ අය සියයට 65ක අයිතිය සහිතව Entrust Limited එකත් එක්ක එකතු වෙලා holdings සමාගමක් පිහිටුවුවා. හැබැයි, මෙම holdings සමාගම විසින් ඒ රුපියල් බිලියන 2.5 පසුවදාම නැවත Entrust Securities PLC එකට ලබා ගන්නා. මෙතැනදී බරපතල වංචාවක්, දූෂණයක්, හොරකමක්, මහ දවල් කොල්ලකෑමක් සිද්ධවෙලා තිබෙනවා. Standard Credit Finance Limited එකට නිකම්ම නිකම් කොළ කැල්ලක් විතරක් දීලා, මහ දවල් රුපියල් බිලියන 2.5ක් කොල්ලකාපු සිදුවීමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඒ දවස්වල මහ බැංකු අධිපති විධියට සිටියේ අපිත් නිවාඩ් කබිරාල් මහත්මයායි. එතුමා ඔය වාගේ වැඩිවලට බොහොම සුප්‍රකටයි. ඒ දවස්වල ගම්වල තිබුණා, money ladder වාගේ මුදල් එකතු කරන පිරමීඩ ක්‍රම. අපි නම් දන්නා විධියට ඔය පිරමීඩ ක්‍රමවල godfather එයා තමයි. ඒවා අපිත් නිවාඩ් කබිරාල් මහත්මයාලාගේ කාලයේ සිදුවූ දේවල්. දැන් මේවා බොහෝ අයට අමතක වෙලා. ඒ නිසා සමහරු ඉස්මතු කරන්න හඳුනවා, මේ රජයේ ආර්ථික වැඩ පිළිවෙළ, රටේ ආර්ථිකය ශක්තිමත් නැහැ කියලා. "ගොබෙල්ස්" න්‍යාය අනුව ආර්ථිකය හොඳ නැහැ, වැටිලා; වැටිලා; වැටිලා කියාගෙන යද්දී සමහරු එය විශ්වාස කරනවා නේ. මේක පට්ටපල් බොරුවක්, මූල්‍යසනාරුද්ධ ගරු මන්ත්‍රීතුමියනි. ඇත්තම කියනවා නම් අද අය වැය පරතරය සියයට 4.5 දක්වා පහළට ඇවිල්ලා තිබෙනවා. එය හොඳ තත්ත්වයක්. ඒ වාගේම, රටේ ආදායම් තත්ත්වය සියයට 12 සිට සියයට 15 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. රටේ අපනයනය සියයට 11 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒ වාගේම, විදේශ විනිමය ශේෂය US Dollars 19 billion දක්වා ඉතිහාසයේ වැඩිම වැඩිවීම වාර්තා කරලා තිබෙනවා.

ජනවාරි මාසයේ සිට දිගින් දිගටම උද්ධමනය පහළට ගිහිල්ලා තිබෙනවා. සෘජු විදේශ ආයෝජන US Dollars 1.9 billion. මම හිතන විධියට මෙය වැඩිම, වාර්තාගතම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයයි. ඒ ප්‍රමාණය අපට පසු ගිය වසරේ ලැබී තිබෙනවා. එහෙම නම් කොහොමද කියන්නේ, ආර්ථිකය කඩා වැටිලා කියලා? මේක පට්ටපල් බොරුවක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවම ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා මතයක් තිබුණා. ඒක අනෙක් පැත්තට හරවන්න මාධ්‍යවලින්, එහෙම නැත්නම් කට මාධ්‍ය තුළින් මෙවැනි මතයක් ස්ථාපිත කරන්න හදනවා. හැමදාම ආර්ථිකය කඩා වැටිලා; ආර්ථිකය කඩා වැටිලා; ආර්ථිකය කඩා වැටිලා කියලා කියන්න උත්සාහ කරනවා. හැම තිස්සේම අපි ලෝක ආර්ථිකයත් එක්ක මේවා ගලපා ගන්න ඕනෑ. ලෝක ආර්ථිකයත් එක්ක බලන කොට අද දකුණු ආසියාවේ වෙගයෙන් ඉදිරියට යන රටක් හැටියට මේ වසර දෙක ඇතුළත විශාල පිම්මකින්, විශාල ජවයකින් යුතුව මේ රජය කටයුතු කර

තිබෙනවා. 2015දී අපි භාර ගත්තේ විශාල ණය කන්දක් තිබුණු රටක්. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ අර්බුදයට මුහුණ දෙන්න බැරිව, අර්බුදයෙන් ගොඩ යන්න බැරිව අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය තියලා අර්බුදය මහහරින්න කටයුතු කලා. හැබැයි, අපේ රජය බලයට පත්වෙලා මේ අර්බුදයට මුහුණ දුන්නා. අපි ණය ටික ගෙව්වා. වෙලාවට අපි ඒ ණය ටික හරියට කළමනාකරණය කලා. ඒක කරන ගමන් සංවර්ධනය ඉස්සරහට අරගෙන ගියා. පසු ගිය කාලයේ ඇහුවා මොනවාද හැදුවේ කියලා. දැවැන්ත කර්මාන්තශාලා, දැවැන්ත ව්‍යාපෘති අවුරුදු එකහමාරකින් දෙකකින් හදන්න බැහැ. රාජපක්ෂ මහත්මයා 2005දී බලයට ඇවිල්ලා 2007දී highways හැදුවේ නැහැ. 2008දී highway එකක්වත් හැදුවේ නැහැ. ඔය ඔක්කොම හදන්න ගත්තේ 2009ත්, 2010ත් පස්සේ. ඒ වාගේ තමයි අපේ රජය යටතේ පසු ගිය අවුරුදු දෙක, දෙකහමාර තුළ දැවැන්ත ව්‍යාපෘති ටික දැක්කේ නැහැ. හැබැයි, දැන් පෙනෙනවා. දැන් කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ජනතාවට පෙනෙන්න තිබෙනවා. ඒ ව්‍යාපෘති වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මම අද එන කොට දැක්කා, පැලියගොඩ සිට වරාය හරහා කුළුණ මතින් ඉදි වන කොටුවේ තිබෙන පෝට් සිටි එක දක්වා අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගෙන ඒ කටයුතු කරගෙන යනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් වැඩ කරගෙන යනවා. මේවා දකින්නේ දැන්. හැබැයි, පසු ගිය අවුරුදු තුන තුළ කිසිදු අඩුවකින් තොරව ගමේ විශාල සංවර්ධනයක් කලා. රාජපක්ෂ යුගයේ මොනවාද වුණේ? රාජපක්ෂ යුගයේ සංවර්ධනය වුණේ හම්බන්තොට ගමේ; තමන්ගේ ගමේ විතරයි. එහෙම නොවෙයි, අද මුළු දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශාල සංවර්ධනයක් වෙලා තිබෙනවා. අපේ මුදල් ඇමතිතුමා සභාවේ ඉන්නවා ඇති. ගමේ සංවර්ධනය වෙගවත් කරන්න "ගම්පෙරළිය" වැඩසටහන, මේ අවුරුද්දේ තව මාසයකින් දෙකකින් ගමට විශාල මුදල් ප්‍රමාණයක් එන -

ගරු මූල්‍යසනාරුද්ධ මන්ත්‍රීතුමිය
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක කාලයක් තිබෙනවා.

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(மாண்புமிகு நலிள் பண்டார ஜயமஹ)
(The Hon. Nalin Bandara Jayamaha)
ඔබතුමියට ස්තූතියි. මම කථාව අවසන් කරනවා.

"ගම්පෙරළිය" වැඩසටහන අපි ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් මේවා ජනතාවට දැනෙන්න පටන් ගන්නවා; ජනතාවට හැඟෙන්න පටන් ගන්නවා. මේවා සිදු වෙන කොට තමයි මේ කට්ටිය කලබලවෙලා ඉන්නේ. කලබලවෙලා හිටියට මේගොල්ලන්ට තව අය එකතු කර ගන්න බැහැ. ඊයේ පෙරේදා නියෝජ්‍ය කථානායකතුමා පත් කරන කොට විපක්ෂය දෙකට බෙදිලා. එක කට්ටියක් යන්න ගියා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඡන්දයට ඉදිරිපත් වුණා. අන්තිමට එතුමියට ඡන්ද 53යි තිබුණේ. කලින් කිව්වා හැත්තෑ ගණනක් තිබෙනවා; අසූ ගණනක් තිබෙනවා කියලා. අන්තිමට තමන්ගේ හිටපු කට්ටියවත් එකතු කර ගන්න බැරි වුණා. බැසිල් මහත්මයාගේ කට්ටියේ නිශාන්ත රණතුංග මහත්මයාලා කැන්ට්ට් එකේ කුමන්ත්‍රණ කරමින් හිටියා. මෙතැන හිටියේ ගෝඨාභය මහත්මයාගේ කල්ලියේ ප්‍රසන්න රණතුංග මහත්මයා, විරවංශ මහත්මයා, පද්ම උදයශාන්ත මහත්මයාලා විතරයි. ඒ නිසා මෙතැනත් විශාල බෙදීමක් තිබෙනවා. මම හිතන හැටියට බෙදීමට හේතුව මේ පැත්තේ හිටපු දහසයේ අපලය. දහසයේ අපලය ඒ පැත්තට ගියාට පස්සේ දැන් අපේ පැත්ත ශක්තිමත්වෙලා තිබෙනවා; ඒ පැත්තේ බෙදීමක්

තිබෙනවා. මේ දහසය මේ පැත්තේ ඉන්නකම් රටේත් නියඟයක් තිබුණා. ඒ දහසය ඒ පැත්තට ගියා විතරයි රටට වහින්න පටන් ගත්තා. මේ දහසය ඒ පැත්තට ගියාට පස්සේ ආණ්ඩු පක්ෂයට හොඳ කල දශාවක් ඇති වුණා. ඒ දහසය ඒ පැත්තට ගියාම විපක්ෂයට නරක කල දශාවක් එන්න පටන් ගත්තා. ඒ ගැන අපි සතුටු වෙනවා. අවුරුදු දෙකහමාරක් තුළ අඩුපාඩු ඇති වුණා. හැබැයි, දැන් රට ඉදිරියට ගෙන යන වේගවත් ගමනක් ආරම්භ කර තිබෙනවා. "ගම්පෙරළිය" වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ තුළින් ඉදිරි වසර එකහමාර ඇතුළත දැවැන්ත සංවර්ධනයක් ඇති කරලා, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත්, ගම්පෙරළිය ශක්තිමත් කරන්නත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් කටයුතු කරන බව මතක් කරමින්, මේ අර්බුද නිරාකරණය කරලා ජනතාවට වඩා ශුභදායක ආර්ථික වැඩ පිළිවෙළක් ඇති කරන්න, මූල්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ආයතනය නිසි ලෙස කළමනාකරණය කරන්න මුදල් ඇමතිතුමාටත්, මහ බැංකුවටත්, එහි අධිපතිතුමාටත් ශුභ පතමින්, කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)
 බොහොම ස්තූතියි, ගරු මන්ත්‍රීතුමනි.

මිලහට, ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු දහසක කාලයක් තිබෙනවා.

[අ.හා. 4.43]

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 (மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
 (The Hon. R.M. Padma Udhayashantha Gunasekera)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අද දවසේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් වූ අනියම වැදගත් කාරණාව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මහජන නියෝජිතයන් කථා කළා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඉස්සර අපේ ගමේ ජනවහරේ, ඇත ගම් දනව්වල මිනිස්සුන්ට ගමේ පොලි මුදලාලි ගැන කිව්වාම, අපේ හිතේ, ගැමි ජනතාවගේ හිතේ ඇදෙන්නේ ඉතාම කළු වර්නයක් හැටියටයි.

බඩ මහත, කළු මිනිහෙක්, මුදලාලි කෙනෙක් තමයි මතක් වෙන්නේ. බඩට උඩින් සුදු ටී-ෂර්ට් එකක් ඇදගෙන, කෝට් බැයක් දමාගෙන ඉන්නා ගොඩක් උස මනුස්සයෙක්, ගමේ මිනිස්සුන්ට මුදල් පොලියට දෙන ගිනි පොලිකාරයෙක් තමයි අපට එදා මතක් වුණේ. 1977න් පස්සේ නව ලිබරල්වාදී - neo-liberal - ආර්ථිකයේ වැරහැල්ල, එහි අනතුර අපේ ජීවිතවලට, අපේ රටේ ගම් දනව්වල මිනිස්සුන් වෙතට කඩාපහත් වුණු හැටි තමයි අද මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටීම හරහා අපට පෙන්වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඉස්සර ගම්වල මිනිස්සු පැල් කවි කිව්වේ, පාරු කවි කිව්වේ, කරන්න කවි කිව්වේ, ජන කවි කිව්වේ හිතේ දුකට, කාංසියට, තනියට. ගොවිතැන පාලු වුණාට පස්සේ, කනකර බඩු ටික උකස් වුණාට පස්සේ, සින්න වුණාට පස්සේ, අනෙක් බඩු ටික උකස් වුණාට පස්සේ තමයි කවි පද ලිව්වේ. ඒ කාලයේ කිව්වේ මේ වාගේ කවි.

"ලස්සන හිමවනේ මා වි පැසෙන්නේ
 දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
 රැක්මෙන දෙවියනේ වෙලෙ බත් බුදින්නේ
 දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ"

දැන් මේ මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කරපු අපේ රටේ ජනතාවට වෙන්තේ මොකක්ද? ඔවුන්ගේ හෙට දවස ඉතාම නරක අනතුරකට පත්වෙලා ඉවරයි. දැන් ජනතාව ළඟට එන්නේ එදා ආපු කළුකඩ මුදලාලි නොවෙයි. මේ තුන නව ලිබරල්වාදී ආර්ථිකය තුළ දැන් ඒ කාර්යභාරයට සුදු ඇඳුම් ඇඳගන්න, කළු කෝට් දමා ගන්න, සුදු පටිකාරයෝ, කළු පටිකාරයෝ එනවා. අද ඔවුන් ගම් දනව්වල සැරිසරනවා. ඔලොක්කුවට හිනා වෙන, ලස්සනට කථා කරන, උපාරුවට කථා කරන, වර්ණවත්ව අදහස් දෙන ඔවුන් බොහොම ලස්සන අනාගතයක්, ලෝකයක් මවලා විචිත්‍රවත් ආලෝකයක් අපේ ගම් දනව්වල මිනිස්සුන්ට ලබා දෙනවා. මේ සුදු පටිකාර කොමිපැනිවලට එදා ගමේ පොලි මුදලාලිට තිබුණු ප්‍රතිරූපය නොවෙයි තිබෙන්නේ. ඒ අයට අද තිබෙන්නේ, "ඒ කොමිපැනිය කාර්යශූරයි; සුභදගිලියි; ප්‍රියමනාපයි; බොහොම ජේත්තුකාරයි" කියන ප්‍රතිරූපයයි. මේවාට රටේ කියන්නේ ඕනෑන්ස් කොමිපැනි කියලායි. අන්න ඔවාට තමයි ඕනෑන්ස් කොමිපැනි කියන්නේ! එදා හිටපු ඒ කළුකඩ මුදලාලිට තමයි අද ඕනෑන්ස් කොමිපැනි කියන්නේ. අනේ! අපේ රටේ ජනතාවට මොකද වුණේ? එදා කළුකඩ මුදලාලිට තිබුණු ඒ කළු පින්තූරයක් හදා ගත්තා. හැබැයි, කොරන්නේ පරණ රස්සාවම තමයි; පරණ වැඩේම තමයි. තමන්ගේ වටිනා දේවල් ඒ කොමිපැනිවල උකසට තබා, ගිනි පොලියට ණය ගැනීමට තරම් විශ්වාසයක් මේ රටේ ජනතාවට ඇති වුණා.

පසුගිය කාලයේ ඒ කොමිපැනි රූපවාහිනී advertisements දැමීමා, පත්තරවල දැන්වීම් පළ කළා. ඒ විතරක් නොවෙයි, බණ කියව්වා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, සමහර ඕනෑන්ස් සමාගම් පෝයට බණ කියවනවා. සමහරු වකුගඩු රෝගීන්ට උදව් කරනවා. සමහරු ලේ දන් දෙන ව්‍යාපාර කරනවා. ඒවා-මේවා ඔක්කෝම කරලා මිනිස්සුන්ගේ හිතේ ප්‍රතිරූපයක් හැදුවා, මේ කොමිපැනි හරහා තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්න පුළුවන් කියලා. මිනිස්සු මුදල් ඉතුරු කරන්නේ හදිසියට ගන්නයි. නමුත් අන්තිමට වෙන්තේ සබ්බසකලමනාවම මේ කොමිපැනිවලට සින්න වෙන එකයි.

මේ කොමිපැනිවලට ආකර්ෂණයක් ඇති වුණේ ඇයි? ලොකු පොලියක් ගෙවන බවට දුන් ප්‍රචාරය නිසායි එවැනි ආකර්ෂණයක් ඇති වුණේ. ETI Finance Limited එක කඩා වැටීමෙන් මිනිස්සුන් 36,000ක් පමණ අසරණ වුණා. එය, ස්වර්ණමහල් ආයතනයට අයිති, ඊපීපී එදිරිසිංහලාට අයිති කොමිපැනියක්. මේ රටේ මහ බැංකුව යටතේ මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 46ක් තිබෙනවා. ලියාපදිංචි මූල්‍ය සමාගම්වල රුපියල් කෝටි 3,600ක් තැන්පත් කළ තැන්පත්කරුවන් රට පුරා සිටියාය කියලා වාර්තා වෙනවා. මේ මූල්‍ය සමාගම් තැන්පත්කරුවන් රටටා මිනිස්සුන්ගේ මුදල් තැන්පත් කර ගන්නවා. ඒක තමයි මේ වෙලා තිබෙන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුළ දුක් මහන්සියෙන් හොයා ගන්නා දේ තමයි මේවායේ තැන්පත් කළේ. ඉන්පසු මොකද වෙන්නේ? ඉහළ පොලියකට ණය දීමට හා වාහන ඕනෑන්ස්වලට ඒ මුදල පාවිච්චි කරනවා. අඩු පොලියට මුදල් තැන්පත් කරගෙන, ගිනි පොලියට ණය දෙන ක්‍රමය තමයි මේ ඕනෑන්ස් ආයතන හරහා අපේ ගම් දනව්වල සිද්ධ වන්නේ.

අපි මේ ගැන අහන්නේ මහ බැංකුවෙන්. මහ බැංකුවේ නිලධාරී මහත්වරු අද ඇවිල්ලා ඉන්නවා. මේ ආයතන 46 මහ බැංකුවෙන් අධීක්ෂණය නොකරන්නේ ඇයි? මූල්‍ය ආයතන 51ක් තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ මේ මහ බැංකුව අධීක්ෂණය කරලා තිබෙන්නේ එවැනි ආයතන 31ක් පමණයි. මේ රටේ මහා මූල්‍ය වංචාවක්, මුදල් කොල්ලයක්, මහා ජාවාරමක් වෙනකොට මහ බැංකුව නිදා ගෙන ඉන්නේ ඇයි?

[ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා]

අපි තමුන්තාන්සේලාගෙන් අහනවා, මේක නූතන වහල් වෙළඳාමක්ද කියලා. මේක නූතන වහල් වෙළඳාමක්. මේ ක්ෂුද්‍ර ණයලාභීන් විඳින දුක හොයලා බලන්න.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මේ සමහර ආයතන රටට ගුණ ධර්ම කියනවා. සමහර ආයතන ත්‍රිපිටකයත් කියලා දෙනවා; සූත්‍ර පිටකයත් කියලා දෙනවා; රතන සූත්‍රයත් කියලා දෙනවා. හැමදාම ඒවා කිය කියා තමයි මේ සුදු පටිකාරයෝ ගම් දනව්වලට ගිහිල්ලා අසරණ මිනිසුන්ගේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් එකතු කර ගත්තේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ලෝකයේ මොන කොමිපැනිය ද, මොන ආයෝජකයා ද සියයට සියයක් ආයෝජනය කරලා සියයට සියයක ලාභයක් හොයන්නේ? ලෝකයේ තිබෙන මන්ද්‍රව්‍ය වෙළඳාමේවත්, ලෝකයේ තිබෙන කුඩු වෙළඳාමේවත්, ලෝකයේ තිබෙන ලොකුම වෙළඳාම වන අවි ආයුධ වෙළඳාමේවත් සියයක් ආයෝජනය කරලා සියයක් ලාභ හොයන කොමිපැනි නැහැ. මහ බැංකුව හොයලා බලන්න ලෝකයේ කොතැනද සියයක් ආයෝජනය කරලා, සියයට 56 සිට 60 දක්වා පොලී අය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තිබෙන්නේ කියලා. ඒ වාගේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලෝකයේ කොහේද තිබෙන්නේ? ඒවා තිබෙන්නේ ලංකාවේ. ඒවා තිබෙන්නේ එංගලන්තයේ නොවෙයි. ඒවා තිබෙන්නේ ඉතියෝපියාවේ නොවෙයි. ඒවා තිබෙන්නේ ලතින් ඇමෙරිකාවේ නොවෙයි. ඒවා තිබෙන්නේ අප්‍රිකාවේ නොවෙයි. ඒවා තිබෙන්නේ ආසියාවේ වෙනත් රටවල්වල නොවෙයි. ඒවා තිබෙන්නේ ලංකාවේ. ඒ නිසා අගමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුවේ වගකීම තමයි මේවා ගැන සොයා බැලීම. හැත්තෑ හතෙන් පස්සේ තමුන්තාන්සේලා පටවපු මේ ආර්ථික ක්‍රමය ඇතුළේ, නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයේ පුලුස්සාපනක නිරුවත තමයි මේ පෙන්වන්නේ. ඒ නිරුවතින් බැටකන මේ රටේ ජනතාව බේරා ගන්න දැන්වත් ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලනවා. මම ඉස්සෙල්ලා කිව්වා වාගේ ඕනෑම ආයතනයක්, ඕනෑම ව්‍යාපාරයක් සියයක් ආයෝජනය කරලා සියයට 56ක් ලාභ ලබන්න පුළුවන්කමක් නැහැ. රන්ජන් රාමනායක ඇමතිතුමනි, එහෙම පුළුවන් මන්ද්‍රව්‍ය වෙළඳාමට, අවිආයුධ වෙළඳාමට පමණයි. ඒ නිසා මහ බැංකුවට වගකීමක් තිබෙනවා මන්ද්‍රව්‍ය වෙළඳාමටත් වඩා, ආයුධ වෙළඳාමටත් වඩා මේ කරන ලෝකයේ තුප්පහිම වෙළඳාමට එරෙහිව මැදිහත් වෙන්න. අපේ රටේ ඇත මොණරාගල, ඇත වෙල්ලස්සේ, ඇත හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්පාරේ, ත්‍රිකුණාමලයේ, වවුනියාවේ ගම්දනව්වල ඉන්න කැත්ත උදැල්ල අරගෙන හේන, කුඹුර සරි කරන අභිංසක ගොවීන්ගේ සල්ලි ටික තමයි රිරිමාංශ විධියට මේ උරා බිලා තිබෙන්නේ. ඒ නිසා මේ වහල් වෙළඳාම නවත්වන්න කියලා අපි ඉල්ලනවා. මේවා වැඩ කරන මිනිසුන්ගේ සල්ලි. මේ මූල්‍ය ආයතනවලට මේ සල්ලි ටික එකතු කරලා දෙනන සුදු පටි දාගෙන ඒ ආයතනවල සේවකයන් පැය 16ක්වත් වැඩ කරන්න ඕනෑ. ඒ වාගේ වහල් සේවයක් කරලා තමයි ඔවුන් මේ ආයතනවලට සල්ලි හොයලා ගෙනැත් දෙන්නේ. මේ ආයතන ණය ගෙවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් වැඩ කරන මිනිසුන් ගැන අපි අහලා තිබෙනවා. වහලා සහ වහල් හිමියා ගැන අපි අහලා තිබෙනවා, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ලැබී ඇති කාලය අවසානයයි.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මට තව විනාඩියක් දෙන්න.

මහ බැංකුවේ මහත්වරුනි, විද්වත් මහත්වරුනි, මහා වියත් ආර්ථික විශේෂඥ මහත්වරු මහ බැංකුවේ ඇති. මේ රටේ මුදල් අමාත්‍යාංශයේ ඇති. ඒ අයටයි අපි මේ කියන්නේ. වහලා වහල් හිමියාට ගෙවීම කරන්නේ කොහොමද? වහලා මෙහෙය කරන්නේ ශ්‍රමයෙන්. වහල් හිමියා ඒ ශ්‍රමය කොල්ල කනවා. නමුත් මේක ඇතුළේ මොකද වෙන්නේ? එක මිනිහෙක් වෙනුවට මුළු පවුලම තම ජීවිතයේ තිබෙන සියලු දේවල්, මුළු ඥාති සංභාරයම හැඳිගැවෙනකම් කැප වෙලා කළත් මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. වහල් හිමියා වහලාගෙන් හොරා කෑවාට වඩා, වහල් හිමියා වහලාගෙන් සුරාකෑවාටත් වඩා සුරාකෑමක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අපේ ගම් දනව්වල කරනවා. ඒ නිසායි මේක කොල්ලයක් කියලා කියන්නේ. ඒ නිසා වහාම මේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බලලා, මේ තැත්පත්කරුවන්ගේ පොලී ගෙවීම වෙනුවෙන්, මේ තැත්පත්කරුවන්ගේ මුදල් ගෙවීම වෙනුවෙන් මැදිහත් වෙන්න.

අපි දන්නවා, ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයාගේ ඊපීපී සමාගම් ජාලයේ ස්වර්ණවාහිනිය ගැන. ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනය මිලදී ගන්න ලයිකා මොබයිල් ආයතනයට ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයෙන් රටේ නීතිය අනුව දෙනන පුළුවන් සියයට 40ක් පමණයි. නමුත් මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මේ වෙනකොට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටුවල ඉන්න සමහර නිලධාරීන්ට මිලියන 200ක මුදලක් ලබාදීලා ඉතිරි සියයට 60ත් ලයිකා මොබයිල් ආයතනයට පවරන්න කටයුතු කරනවාය කියලා අපට ආරංචියි. එහෙම නම් ඒ කටයුතු කරන්න යන්නේ, අයථා ලෙස හොයාගත් වත්කම් හෝ අය කරගෙන, එහෙම නැත්නම් රජයට පවරාගෙන හෝ මේ අසරණ දුප්පත් මිනිසුන්ගේ මුදල් ටික නැවත ගෙවන්න කටයුතු කරන්න කියලා මේ ආණ්ඩුවට අවධාරණය කරමින් ඔබතුමිය මට ලබා දුන් කාලය පිළිබඳවත් ස්තුතිවන්ත වෙමින් මගේ කථාව අවසන් කරනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
මිලභට, ගරු ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩී 8ක කාලයක් තිබෙනවා.

[අ.හා. 4.55]

ගරු ලකී ජයවර්ධන මහතා
(மாண்புமிகு லக்கி ஜயவர்தன)
(The Hon. Lucky Jayawardana)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඉතා වැදගත් කාලෝචිත යෝජනාවක් සම්බන්ධයෙන් මේ උත්තරිතර සභාවේ සාකච්ඡා වන වෙලාවේ අදහස් පළ කරන්නට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමියට ස්තුතිය පළ කරනවා. සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් සඳහා සාමාන්‍යයෙන් ලබා දෙන කාලය පැයකට සීමා වුණත්, මේ කාරණයේ වැදගත් භාවය සලකා රජය මේ සාකච්ඡාව සඳහා පැය පහමාරක කාලයක් වෙන් කරලා මෙවන් ප්‍රශ්න විසඳන්නට යම් ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන මේ අවස්ථාවේදී මාගේ ප්‍රසාදය පළ කරනවා.

මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ, "මෑත කාලීනව රටේ ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙමින් පවතින අතර මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ගණනාවක කඩා වැටීම මභීන්ද මෙම තත්ත්වය නිරූපණය වෙමින් තිබේ" කියලායි.

නමුත් මේක අලුත් දෙයක් නොවෙයි, මෙවන් ආයතන කඩා වැටීම දීර්ඝ කාලයක සිට පවතින බව අපි කවුරුත් දන්නවා. මෙවැනි ආයතන ආරම්භ වෙලා වසර 40ක පමණ කාලය තුළ මෙවන් අවස්ථා ගණනාවක් මේ රටේ ඇති වෙලා තිබෙනවාය කියන එක අපි කල්පනා කරන්නට ඕනෑ. ආර්ථික අභේතිය පිළිබඳව කපා කරනකොට, ආණ්ඩුවට ඒ පිළිබඳව වෝදනා කරන්නට විරුද්ධ පක්ෂයට අවස්ථාවක් නැහැ කියන එකයි මම දකින්නේ. ආර්ථිකයේ නියම කඩා වැටීම සිදු වුණේ එතුමන්ලාගේ කාලයේයි. 2015 ජනවාරි වන විට මේ රටේ කිවුණු ආර්ථික තත්ත්වයත්, අද රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් ගැන බලන විට අද වන විට යම් සැනසීමක් තිබෙනවා කියන එක අප පිළිගත යුතු වෙනවා. ඒ කෙසේ වෙතත් රටේ මෙවන් අවස්ථා නැති කිරීම රජයක වගකීමක් හැටියට මම දකිනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වැඩ පිළිවෙළ ගැන අපේ ගරු මුදල් ඇමතිතුමා කරුණු ඉදිරිපත් කළා. ඒ වාගේම අපේ ගරු මුදල් රාජ්‍ය ඇමතිතුමාත් මේ පිළිබඳව මැදිහත් වෙලා, මෙවන් තත්ත්වයන් අඩු කරන්නට, මර්දනය කරන්නට කටයුතු සලස්වයි කියලා අපි විශ්වාස කරනවා. අපේ මේ සාකච්ඡාව තුළ ඉදිරිපත් වුණු කරුණු කාරණා අනුව ඉදිරියේදී මෙවන් සිදුවීම් සීමා කරන්නට, නැති කරන්නට අවස්ථාව සැලසෙයි කියලා අපි විශ්වාස කරනවා.

මූල්‍ය කටයුතු පිළිබඳව කපා කරන මේ අවස්ථාවේ සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබෙනවා. අද වන විට පර්පෙටුවල් ට්‍රේඩර්ස් සමාගමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට අල්ලස් දුන් බවත්, ඒ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සම්බන්ධ බවත් කියමින් මාධ්‍ය තුළ විශාල ආන්දෝලනාත්මක ප්‍රචාරයක් ගෙන යනවා. 118 දෙනෙකු පිළිබඳව ගරු මන්ත්‍රීවරයකු දැක්වූ අදහසට අද මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. නිවැරදි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැරෙන්නට අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් අල්ලස් ලබා ගත්ත බව තමයි සඳහන් වෙන්නේ. නමුත්, 1988 දේශපාලනයට පිවිසුණු මා පළාත් සභාවත්, ඒ වාගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරමින් පැමිණි අවුරුදු 30ක දේශපාලන ගමන තුළ මෙවන් දෙයකට යොමු වෙලාවත්, අල්ලස් ලබාගෙනවත් නැහැයි කියන එක මතක් කරන්නට ඕනෑ. එම නිසා පර්පෙටුවල් ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරු ඇලෝසියස් මහතාගෙන් කිසිදු මුදලක් හෝ උපකාරයක් ලබාගෙන නොමැති බව මම මේ අවස්ථාවේ දී සඳහන් කරනවා. විශේෂයෙන්ම මාධ්‍ය තුළින් කෙරෙන ප්‍රචාරය නිසායි මම මේ කාරණය ගැන සඳහන් කළේ. ඒ වාගේම අපි ආත්ම අභිමානයක් ඇතිව ජීවත් වෙනවා. රජයෙන් කියලා කිසිම දෙයක් ලබා නොගෙන, අල්ලස් නොගෙන දේශපාලන ගමනක නියැලෙනවා කියන එක මම සන්නේෂයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කරනවා.

මූල්‍ය ආයතන කඩා වැටීම ගැන කපා කරනවා නම්, මේකට ප්‍රධාන හේතුව කළමනාකරණයේ අඩු පාඩු බවයි අපි දකින්නේ. ඒ වාගේම ජනතාවගේ අසීමිත ආශාවන් නිසා මේවාට ගොදුරු වෙන බව අපි විශ්වාස කරනවා. රජයේ බැංකු තිබියදී, විශ්වාස කරන්නට පුළුවන් ආයතන තිබියදී, එවන් ආයතනවල මුදල් තැන්පත් නොකර වැඩි පොලියක් ලබා ගැනීමේ අරමුණින් ජනතාව මේ ආයතනවලට යොමු වීම තුළින් අන්තිමට අමාරුවේ වැටෙන ආකාරය අපි දකිනවා. ජනතාව එවැනි ආයතනවල මුදල් තැන්පත් කිරීමට යොමු වීම තුළින් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා, මාධ්‍ය තුළින් අපි දැක්කා. නමුත් මේ මූල්‍ය ආයතන කඩා වැටීම තුළ ජනතාවට සිදු වුණු අලාභයත්, පාඩුවත් මහ හරවන්නට රජය ක්‍රියාත්මක විය යුතුයි කියන එකත් අපි මතක් කරන්නට ඕනෑ.

අනවසර මුදල් ව්‍යාපාර, වංචනික තහනම් මූල්‍ය යෝජනා ක්‍රම මෙන්ම මූල්‍ය සමාගම් කඩා වැටීම තුළින්ද ඒ තැන්පත්කරුවන් අද වන විට දැඩි සේ අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියන එක අපි දකිනවා. ශ්‍රී ලංකාව තුළ මුදල් තැන්පත්කර ගැනීමට හා මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාමට 2011 මුදල් ව්‍යාපාර පනත බලපැවැත්, ඊට පරිබාහිරව මහජනතාවගේ මුදල් තැන්පතු භාර ගැනීම සිදුවන බවත් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම සක්විති රණසිංහ මහතා කරපු එම ව්‍යාපාරය තුළ වුණත් විශාල පිරිසක් කරදරයට පත් වුණා. විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ මේක මුලින්ම පටන් ගත්තේ 1990 ගණන්වල, මහනුවර මහින්ද මෝටර්ස් කියන ආයතනය. ඒ ආයතනය මහින්ද සියයට 25ක, සියයට 30ක පොලියක් ලබා දෙමින් මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන තැන්පත් කර ගත්තා. නමුත් අන්තිමට ඒ පොලී මුදලාලීන් නැති වෙලා යන තත්ත්වයට ඒ ව්‍යාපාරය කඩා වැටිලා විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත් වුණා. මෙවන් අවස්ථා මහ හරවන එක රජයේ වග කීමක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා තිබෙන -ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියා පදිංචි- මූල්‍ය සමාගම් කඩා වැටීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වග කිව යුතුයි කියන එක අපි පිළිගත යුතු වෙනවා. ඒ අයට මෙවන් නිර්ණායකයන් මත ක්‍රියා කිරීමට කටයුතු සැලැස්වීම ඉතාම වැදගත් කියන එකත්, එවන් අඩු පාඩු ඇති කරන්නට කටයුතු කිරීම පිළිබඳව ඒ අය එම වැරදිවලට වග කිව යුතුයි කියන එකත් අපි මතක් කරන්නට ඕනෑ.

මුදල් ව්‍යාපාර පනතේ ලියාපදිංචි මූල්‍ය සමාගම්වලට අමතරව විවිධ ව්‍යාපාර නාම ඔස්සේ තැන්පතු ලබා ගෙන ජනතාව නොමඟ යවා ඇති ආයතන තිබෙනවා. එම ආයතන පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා, වැරදිකරුවන්ට දඬුවම් දීලා එවන් අවස්ථා සමාජයෙන් තුරන් කිරීමට, මේ සමාජයේ පවතින ව්‍යසනය නැති කරන්නට කටයුතු සැලසීම වැදගත් කියන එකත් සඳහන් කළ යුතු වෙනවා. ඒ වාගේම තමන්ගේ මුදල් ආයෝජනය කරන ආයතන සෑම විටම නීත්‍යානුකූල දැයි සොයා ගැනීම මහජනතාවට ඉතාම අසීරු කරුණක් වෙලා තිබෙනවා. ඒ වාගේම තමන්ගේ මුදලක් තැන්පත් කරනවා නම් ඒ ආයතනය කොයි ආකාරයේ ආයතනයක්ද, ඒ කෙරේ විශ්වාසයක් තබාගෙන කටයුතු කරන්න පුළුවන්ද කියා සොයා බලන එක ජනතාවගේත් වග කීමක් විය යුතුයි. එසේ කටයුතු කිරීම තුළින් ඒ අයට මේ වාගේ පාඩු ලැබීම මහ හරවා ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකත් මා මතක් කරන්නට ඕනෑ.

බොහොමයක් තැන්පත්කරුවන් විශ්වාස කරනවා, ආයෝජන සහතිකය දුන් පසු ඒ කටයුතු නීත්‍යානුකූලයි කියලා. නමුත් ඒ ආයෝජන සහතිකය නීත්‍යානුකූල නැහැ. මුදල් ලබා ගැනීම පමණයි එවන් අවස්ථාවලදී කරන්න තිබෙන්නේ. නමුත් ආයෝජකයන් ගාව තමයි සියලුම බලතල තිබෙන්නේ. ඒක නිසා ඒ මුදල්වලට සුරක්ෂිතතාව නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. පසු ගිය කාලයේ අපි දැක්කා, ගෝල්ඩන් කී සමාගමේ කඩා වැටීම තුළ තැන්පත්කරුවන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ලැලිත් කොතලාවල මැතිතුමා එදා එම ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියා. එතුමාගේ බංකොලොත්භාවය තුළ එවකට පැවති රජයේ සමහර දේශපාලනඥයන් එම දේපළ ලබා ගන්නට කටයුතු කිරීම තුළ එතුමාත් නැති වුණා, එතුමාගේ තැන්පත්කරුවනුත් ඉතාම අසරණ තත්ත්වයට පත් වුණා කියන එක අපි දකිනවා. ඒ ආකාරයට විශේෂයෙන්ම මැතකදී -

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය
 (மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
 (The Hon. Presiding Member)

බබතුමාට තව විනාඩියක කාලයක් තිබෙනවා.

மாற்றப்பட்டு அபகரிப்பு செய்யப்பட்டதென்றே தெரிய வருகின்றது.

அக்காலகட்டத்தில் எமது மக்களை ஆசை காட்டி சுருட்டப்பட்ட கிட்டத்தட்ட சுமார் 60 கோடி ரூபாவுடன் 1993ஆம் ஆண்டில் இந்த நிதி நிறுவனம் இழுத்து மூடப்பட்டபோது, யாழ்ப்பாணத்தில் அரசு நிர்வாகம் செயலில் இருக்கவில்லை. இந்நிறுவனம் மூடப்பட்டு, அதன் நிர்வாக இயக்குநர் இந்தியாவுக்கும் தப்பியோடிவிட்டார். மேற்படி, மோசடிக்கு எதிராகச் சட்ட நடவடிக்கைகளுக்கான சில முயற்சிகள் மேற்கொள்ளப்பட்டிருந்தும், குற்றவாளிகள் இதுவரையில் தண்டனைக்கு உட்படுத்தப்படாத நிலையில், இதனை இன்றும் தமக்குச் சாதமாகப் பயன்படுத்திக் கொள்கின்ற சில நிதி நிறுவனங்கள் இன்றும் எமது மக்களை ஏமாற்றுகின்ற நிலைமைகளே தொடர்கின்றன.

இந்த சப்றா நிறுவனம் அன்று எமது மக்களிடையே மேற்கொண்டிருந்த நிதி மோசடி காரணமாக பலர் தற்கொலை செய்து கொண்டனர். இவர்களில் கோண்டாவில் கிழக்கு பகுதியைச் சேர்ந்த துரைரட்ணம் என்பவரது தற்கொலையானது அக்காலத்தில் மிகுந்த பரபரப்பை ஏற்படுத்தியிருந்தது. மேலும், பலர் மனநோயாளிகளாக ஆக்கப்பட்டிருந்தனர். எனவே, மோசடி நிதி நிறுவனங்கள் தொடர்பில் அவதானத்தைச் செலுத்துகின்றபோது, இந்த 'சப்றா யுனிக்கோ பிளான்ஸ் லிமிட்டெட்' நிதி நிறுவனம் தொடர்பிலும் ஆராய்ந்து, உரிய சட்ட நடவடிக்கையினை எடுக்கும்படியும் கேட்டுக் கொள்வதுடன், தற்போது எமது பகுதிகளில் மேற்கொள்ளப்பட்டு வருகின்ற நிதி நிறுவனங்களின் மோசடிகளைத் தடுத்து நிறுத்துவதற்கு, மேற்படி சப்றா நிதி நிறுவனத்தின் உரிமையாளர்களைச் சட்டத்தின் முன் நிறுத்துவதானது இன்றியமையாதது என்பதையும் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். குறிப்பாக, மேற்படி நிதி நிறுவனம் தொடர்பில் தனியானதொரு விசாரணைக் குழு அமைத்து, விசாரணைகளை மேற்கொண்டால் சப்றா நிதி நிறுவனத்திற்கும், மேற்படி ஊடக நிறுவனத்திற்குமுள்ள தொடர்புகள், பங்குகள் போன்ற விடயங்களை வெளிக்கொண்டு வரமுடியும் என்பதை இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன்.

'மலர்ந்தது தமிழர் ஆட்சி' என்று கூறிக் கொண்டு வந்த வடக்கு மாகாண சபையின் மூலமும் எவ்விதமான மக்கள் நலன்சார் திட்டங்களும் இல்லாத நிலையில், எமது மக்கள் இத்தகைய நுண்கடன் நிதி நிறுவனங்களின் சூழ்ச்சிகளில் சிக்குண்டு பல்வேறு பாதிப்புகளுக்கு உள்ளாகி வருகின்ற நிலை ஏற்பட்டிருக்கின்றது. இதே போன்றதொரு நிலைமையினைத்தான் அன்று 'தமிழனின் வங்கி' என்று கூறிக் கொண்டு வந்திருந்த சப்றா நிதி நிறுவனமும் எமது மக்களைப் பல்வேறு பாதிப்புகளுக்கு உட்படுத்தியிருந்தது.

வடக்கு, கிழக்கு மக்களுக்கான பொருளாதார உளவியல் யுத்தமாக மேற்கொள்ளப்பட்டு வருகின்ற இந்த நுண் கடன் நிதி நிறுவனங்களின் நடவடிக்கைகள் காரணமாக, வடக்கு, கிழக்கு மாகாணங்களில் நாளாளாந்தம் தற்கொலைக்கு முயற்சிப்போரின் எண்ணிக்கை அதிகரித்து வருகின்றது. இத்தகைய முயற்சிகளில் ஈடுபடுகின்ற பலர் சிகிச்சை பலனின்றி உயிரிழந்தும் வருகின்றனர். இத்தகைய நுண் கடன் நிதி நிறுவனங்கள் தொடர்பில் அரசு தரப்பினருக்கு பல்வேறு முறைப்பாடுகள் முன்வைக்கப்பட்டுள்ள நிலையிலும், அரசு இது தொடர்பில் உரிய நடவடிக்கைகளை இதுவரையில் எடுத்துள்ளதாகத் தெரியவரவில்லை. ஏற்கெனவே, எமது மக்களின் பணத்தை மோசடி செய்துள்ள சப்றா நிதி

நிறுவனத்தின் மோசடிகாரர்கள் இத்தகைய நிதி நிறுவனங்களின் பின்னணியில் அல்லது வழிகாட்டிகளாக தற்போதும் இருக்கின்றார்களா? என்பது தெரியாது. சிலவேளை அப்படி இருந்தாலும் ஆச்சரியப்படுவதற்கு ஒன்றுமில்லை என்றே கூறவேண்டும்.

இத்தகைய நிலையில் இலங்கை மத்திய வங்கியின் 2017ஆம் ஆண்டுக்கான அறிக்கையின் இரண்டாவது பகுதியிலே, "வங்கிகளற்ற நிதி நிறுவனங்கள் மேற்பார்வை" எனும் தலைப்பின்கீழ் மொத்தமாக 51 நிதி நிறுவனங்கள் செயற்பாட்டில் இருப்பதாகவும், மேலும் 68 நிதி நிறுவனங்களை ஆரம்பிப்பதற்கு அனுமதி வழங்கப் பட்டிருப்பதாகவும் தெரிய வருகின்றது. இவ்வாறான அனுமதிகள் வழங்கப்படுகின்ற நிலையில், நுண் கடன் பிரிவுகளின் கட்டளைக்கும் மேற்பார்வைக்குமான திணைக்களம் ஒன்றும் செயற்பாட்டில் இருப்பதாகக் கூறப்படுகின்ற நிலையில், மேற்படி நுண் கடன் நிதி நிறுவனங்களால் எமது மக்கள் தற்கொலைக்குத் துணிகின்ற நிலைமைகள் ஏன் ஏற்படுகின்றன? என்ற கேள்வியே எமது மக்கள் முன்பாக எழுந்துள்ளது.

இன்று எமது மக்கள் பொருளாதார வலிமை இழந்தவர்களாக இருக்கின்ற நிலையில், அவர்களால் ஈட்டப்படுகின்ற சொற்பமான நிகூட பிளான்ஸ், லீசிங், நுண்கடன் வட்டி, வீடமைப்புக் கடன் வட்டி போன்ற பல்வேறு பிரிவுகளால் தென் பகுதி நோக்கியே நகர்த்தப்பட்டு வருகின்றன. அது போதாமையுடன் பிற மாவட்டங்களிலிருந்து சென்று வடக்கு, கிழக்கு மாகாணங்களின் வளங்கள் குறையாடப்படுகின்ற நிலைமைகளும் இல்லாமல் இல்லை. பல்வேறு தொழில்சார் இடையூறுகள் ஏற்படுத்தப்படுகின்றன. எனவே, வடக்கு, கிழக்கு மாகாணங்களிலே எமது மக்களை வாட்டி வதைக்கின்ற மேற்படி நுண்கடன் நிதி நிறுவனங்கள் தொடர்பில் இந்த அரசு வலுவூள், உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என நான் வலியுறுத்த விரும்புகின்றேன்.

மேற்படி நுண்கடன் சுமைகளிலிருந்து எமது மக்கள் விடுபடுவதற்கு அரசு இலகு கடன் திட்டங்களை அறிமுகப்படுத்துவது என்பது அதற்கு ஒருபோதும் உரிய தீர்வாகாது. எமது மக்களைத் தற்போதுள்ள கடன் சுமைகளிலிருந்து மீட்க என இன்னுமொரு கடன் திட்டத்தினை அறிமுகம் செய்வதானது எமது மக்களை மீண்டும் படுகுழியில் தள்ளிவிடும் செயலாகும். எனவே, முதலில் மேற்படி நுண் கடன் நிதி நிறுவனங்கள் குறித்து உடனடி ஆய்வுகளை மேற்கொண்டு, நியாமற்ற வட்டி வீதங்களை ஒதுக்கிடவும், முறையற்ற வகையிலான கடன்கள் வழங்கப்பட்டிருப்பின் அவற்றை இரத்துச் செய்திடவும், அவரவர் பெற்ற கடன்களை அவரவர் வசதிக்கேற்ற தவணை முறையில் திருப்பிச் செலுத்துவதற்கு ஒரு கால அவகாசமும் வழங்கிட முன்வர வேண்டும். மேற்படி கடன்களில் பல வலுக்கட்டாயமாக எமது மக்கள் மத்தியில் திணிக்கப்பட்டிருப்பதால் இத்தகைய ஏற்பாடுகள் அவசியமாகும்.

அதேநேரம், எமது பகுதிகள் கடந்த காலங்களில் அடைந்துள்ள பாதிப்புகளையும், எமது மக்களின் பொருளாதார வீழ்ச்சி நிலைமைகளையும் கருத்திற் கொண்டு, அரசாங்கம் புனர்வாழ்வு அதிகார சபையின் ஊடாக மேற்படி கடன் தொகையை மீளச் செலுத்துவதற்கு ஒரு விசேட ஏற்பாட்டினை மேற்கொள்ள வேண்டும். அந்த வகையில் எமது மக்கள் மீது வலியப் புகுத்தப்பட்டுள்ள மேற்படி கடன் சுமைகளிலிருந்து எமது மக்கள் மீள்கின்ற நிலையில், எமது மக்களது எதிர்கால

[மேலும் கேள்விகள் கேட்கப்படவில்லை]

வாழ்வு கருதிய வாழ்வாதாரங்களை மேற்கொள்வதற்கு அரசு குறிப்பிடுகின்ற ஓர் அரசு இலக்குக் கடன் முறைமைகளை வழங்குவது ஆரோக்கியமாக அமையும் என்பதைத் தெரிவித்துக் கொள்கின்றேன். அந்தவகையில், இன்று நிதியமைச்சர் அவர்கள் ஒரு கருத்தினை முன்வைத்திருக்கின்றார். அதாவது, 1,50,000 ரூபாய்க்கு உட்பட்ட நுண்நிதிக் கடன்களைப் பெற்றுள்ள பெண்களின் கடன்களில் வட்டி வீதத்தை இல்லாதொழிப்பதற்கான கருத்தொன்றை முன்வைத்திருக்கின்றார். அந்த வகையில் நாங்கள் அதனை வரவேற்கின்றோம். அதனை மேலும் வலுப்படுத்தக்கூடிய வகையில் நடவடிக்கை எடுக்க வேண்டுமென கௌரவ அமைச்சர் அவர்களிடம் கேட்பதோடு, நான் இன்று முன்வைத்திருக்கின்ற இந்தக் கருத்துக்களையும் அமைச்சர் அவர்கள் கருத்திலெடுக்க வேண்டுமென்று கேட்டு, சந்தர்ப்பத்திற்கு நன்றி கூறி, விடைபெறுகின்றேன்.

மேலும் கேள்விகள் கேட்கப்படவில்லை

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)

(The Hon. Presiding Member)

Thank you. Next, the Hon. Abdullah Mahrooff. You have seven minutes.

[பி.ப. 5.17]

மேலும் கேள்விகள் கேட்கப்படவில்லை

(மாண்புமிகு அப்துல்லா மஹரூப்)

(The Hon. Abdullah Mahrooff)

பிஸ்மில்லாஹிர் ரஹ்மான் ரஹீம்.

கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்று கௌரவ பாராளுமன்ற உறுப்பினர் அநூர திஸாநாயக்க அவர்களால் கொண்டுவரப்பட்ட ஒத்திவைப்பு வேளைப் பிரேரணையின்மீது பேசுவதற்குச் சந்தர்ப்பம் தந்தமையையிட்டுத் தங்களுக்கு நன்றியைத் தெரிவித்துக் கொள்கின்றேன். இன்று சம்பந்தப்பட்ட அரசு அங்கீகாரம் பெற்ற நிதி நிறுவனங்கள் ஒழுங்காக இயங்காத நிலையில் மக்கள் பல்வேறு சோதனைகளுக்கு உள்ளாகியுள்ளார்கள்.

வடக்கு, கிழக்கிலே 30 வருட கால யுத்தத்திற்கு முகங்கொடுத்து தமது சொத்துக்களையும் மற்றும் பொருளாதாரத்தையும் இழந்திருக்கின்ற மக்களைக் கவருகின்ற வகையில் இந்த நுண்கடன் திட்டம் அமைந்திருக்கின்றது. அதாவது, நுண்கடன் கொடுக்கின்ற அரசு அங்கீகாரம் பெற்ற, அங்கீகாரம் பெறாத பல மோசடி நிறுவனங்கள் யுத்தத்தால் பாதிக்கப்பட்டு முடங்கியுள்ள எமது பிரதேச மக்கள் மத்தியில் “உங்களுடைய பிள்ளைகளின் உயர் கல்விக்காக உதவி செய்கின்றோம்; 45 வயதுக்கு மேற்பட்டவர்களுக்கு 55 வயதாகின்றபோது கவர்ச்சியான ஓர் ஓய்வூதியத்தைத் தரப் போகிறோம்” என்றெல்லாம் கூறி தங்களுடைய கடன் திட்டத்திற்குள் அவர்களை உள்வாங்கிக் கொள்கின்றன.

ஆனால், இன்று இவ்வாறான நிதி நிறுவனங்களில் முதலீடு செய்தவர்களுடைய நிதியைப் பெறமுடியாத ஒரு சூழல் உருவாகியுள்ளது. அஜித் நிவாட் கப்ரால் போன்றவர்களுடைய - மத்திய வங்கியினுடைய அனுசரணையுடன் அங்கீகாரம் பெற்ற பல நிறுவனங்கள் மோசடியில் ஈடுபட்டதை 10 வருடங்களுக்குப் பிறகு நாங்கள் கண்டுகொண்டோம். குறித்த நிறுவனங்கள் கவர்ச்சிகரமான வட்டியை தருவதாகக் கூறியதால், அவற்றில் வைப்பிலிட்டு ஏமாந்தவர்கள் இன்று கூடுதலாக இருக்கிறார்கள். வடக்கு, கிழக்கிலே இவ்வாறான

மோசடி நிறுவனங்கள் 60க்கும் அதிகமாக இருக்கின்றன. அதேநேரம் திருகோணமலை மாவட்டத்திலே 20 க்கு மேற்பட்ட மோசடி நிறுவனங்களை மக்கள் இனங்கண்டுள்ளார்கள்.

இன்று மிக முக்கியமான நிதி நிறுவனங்கள் மோசடியில் ஈடுபட்டதன் காரணமாக 35,300 வாடிக்கையாளர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள் என்பது உங்களுக்குத் தெரியும். இந்த நிலைமை ETI Finance Limited முதலிய நிதி நிறுவனங்களால் ஏற்பட்டுள்ளது. இவற்றில் 36 பில்லியனுக்கு மேல் வைப்பிடப்பட்டுள்ளது. ஆனால், அந்த வைப்பாளர்கள் குறித்த தொகையைப் பெறமுடியாத சூழல் ஏற்பட்டிருக்கின்றது. இன்று நாங்கள் முன்னர் இருந்த அரசாங்கம் செய்த மோசடிகளை சரிசெய்துகொண்டு போகின்றபோது பல சவால்களை எதிர்நோக்குகின்றோம்.

அண்மையிலே சர்வதேச விலைச்சூத்திரங்களுக்கமைவாக நாங்கள் பாவிக்கின்ற பெற்றோல், டீசல் போன்றவற்றினுடைய விலையை ஒரு சிறிய தொகையால் அதிகரித்தபோது எதிர்கட்சியில் இருந்து கூக்குரலிட்டார்கள். ஆனால், அன்று 157 ரூபாவாக இருந்த பெற்றோலின் விலையை 100 ரூபாவாகக் குறைக்க வேண்டுமென்றும், 80 ரூபாவாக டீசல் விற்கப்பட வேண்டுமென்றும், 50 ரூபாய்க்கு மண்ணெண்ணெய் விற்கப்பட வேண்டுமென்றும் சரத் என். சில்வா போன்ற உயர் நிதிமன்ற நீதியரசர்கள் தீர்ப்பு வழங்கியபோது, அன்றைய ஆட்சியாளராக இருந்த முன்னாள் ஜனாதிபதி அவர்கள் அந்தத் தீர்ப்பைக்கூட உதாசீனப்படுத்தினார். ஆனால், நாங்கள் இன்று இவ்வாறான விடயங்களையெல்லாம் நெறிப்படுத்தியிருக்கிறோம். இன்று சர்வதேச மட்டத்திலே அமெரிக்கா போன்ற நாடுகளுடைய செயற்றிட்டங்களினால் ஒரு ஸ்திரமான நிலையில்லாமல் விலைகள் அதிகரித்துக்கொண்டு போகின்றபோது, டொலரினுடைய விலையேற்றங்கள் வருகின்றபோது சாதாரண பாரம மக்கள் அதற்கு விலைகொடுக்க வேண்டியவர்களாக இருக்கின்றார்கள்.

இன்று எமது நாட்டிலே இனக்குரோதம் உள்ள அல்லது இனவாதம் பேசுகின்ற சில அமைப்புக்களும் மற்றும் இயங்கங்களும் செயற்படுவதன் காரணமாக சம்பந்தப்பட்ட மக்கள் பல்லாயிரக்கணக்கான கோடி ரூபாக்கள் பெறுமதியான சொத்துக்களை இழந்து அநாதரவாக இருக்கின்றார்கள். இதன் காரணமாக இன்று எமது நாட்டிலே முதலீடு செய்ய வருகின்றவர்கள் தயங்குகின்றார்கள். அதுமட்டுமல்ல அன்னியச் செலாவணியை இழக்கச் செய்கின்ற ஒரு நிலைமையையும் வெளிநாடுகளிலே இருந்து பெறப்படுகின்ற உதவித்திட்டங்கள்கூட இல்லாமற் போகின்ற சூழலையும் ஏற்படுகின்றது. இப்படிப்பட்ட நிலைமையிலே இனக் கலவரங்களை இனக் குரோதங்களை ஏற்படுத்துகின்ற அமைப்புக்களைச் சட்ட ரீதியாகத் தடை செய்ய வேண்டும். அதாவது அவர்களுக்கு இந்த நாட்டில் கிடைக்கின்ற அத்தனை உரிமைகளையும் இல்லாமற்செய்ய வேண்டும். சில கொந்தரத்துக்காரர்களை ‘பிளக் லிஸ்ட்’ செய்வதுபோன்று இவர்களமீதும் நடவடிக்கை எடுக்க வேண்டும். அவ்வாறான இனவாதிகள் நாட்டின் பிரஜைகளாக வாழ்கின்ற உரிமைகூட சட்டத்திட்டத்தின் ஊடாகத் தடை செய்யப்பட வேண்டும். இப்படிச் செய்வதன்மூலம் எமது நாட்டினுடைய பொருளாதாரத்தை ஸ்திரப்படுத்த முடியும்.

நிதியமைச்சர் அவர்கள் போலியான நிதி நிறுவனங்களுக்குப் பல கட்டுப்பாடுகளை விதித்து நாட்டினுடைய நிதிச் சட்டத்தின் பிரகாரமே அவர்களுக்கான

[ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා]

බට්ටා ගත් මිනිසුන් ඒවා ගෙන ගිහින් finance companies වල ගොඩ ගහලා තිබෙනවා. අද ඒවා වෙන්දේසි කරගන්න බැහැ. වෙන්දේසි කරලා විකුණුවාට පසුව, එය ඊතැන්ස් කරලා ගත් මනුෂ්‍යයාට නඩුවක් වැටෙනවා. මොකද, වාහනයේ වටිනාකම ලක්ෂ 15යි, හැබැයි වෙන්දේසියෙන් ලැබෙන්නේ ලක්ෂ 7යි. ඒ ලක්ෂ 8 වෙනුවෙන් අර පුද්ගලයාට විරුද්ධව නඩුවක් දමනවා. ඒ පුද්ගලයාට සිය දිවි නසා ගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. රුපියල් 10,000ක් 12,000ක් ගෙවන්න බැරි මිනිහා රුපියල් ලක්ෂ 7ක්, 8ක් ගෙවන්නේ කොහොමද?

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, හිරේ යනවා කියන එක අපේ රටේ මිනිසුන්ට ලජ්ජාවක්. මහ බැංකුව කඩපු අයට එරෙහිව අද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ඉහතින් කිව්වා වාගේ පොලියට ගත්, ඊතැන්ස් කර විවිධ දේ ගත් මිනිස්සු අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. සුළු පරිමාණ ද, මධ්‍ය පරිමාණ ද, මහා පරිමාණ ද කියා හේදයක් එයට නැහැ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අපේ ප්‍රදේශයේ සහල් නිෂ්පාදකයන් විදින දුෂ්කරතා අපි දකිනවා. දැන් සහල් නිෂ්පාදකයන්ට වී ගන්න හැකියාවක් නැහැ. වී කලට වෙලාවට ලැබෙන්නේ නැහැ. වී මාලියාව පවත්වාගෙන යන්නේ කොමිපැනි දෙක තුනක්. අපි දන්නවා, රටේ ප්‍රධාන පුද්ගලයාගේ සහෝදරයා අද ඒ සහල් මාලියාවේ ඉන්නවා කියා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අද වී අස්වැන්න නෙළුවාම ඒ අස්වැන්න ගන්න යන අයට කුණු කොල්ලයට ඒ අස්වැන්න දෙන්න ගොවියාට සිද්ධ වනවා. වී තෙත ද, වේළිලා ද කියා කිසිවක් බලන්නේ නැහැ. ඒ වී ටික අරගෙන යනවා. ඒ සහල් මාලියාව නිසා ජනතාව ලක්ෂ ගණනක් අවතැන් වෙලා ඉන්නවා. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් තුන්භාරසියයක් අද ඒ අයගේ කර්මාන්ත කර ගන්න බැරිව ඉන්නවා. අපි දන්නවා, ඒ මෝල් හිමියන් ඇවිත් රාජ්‍ය අමාත්‍යතුමා හමු වුණා; ඒ වාගේම, ඒ මෝල් හිමියන් ඇවිත් මුදල් අමාත්‍යතුමා හමු වුණා කියලා. නමුත් ආණ්ඩුව තුළ-රජය තුළ- වැඩ පිළිවෙළක් නැහැ. කන්න තුනක්, හතරක්, පහක් පාළු වෙලා. ඒ මෝල් හිමියන්ගේ මුදල ගෙවා ගැනීමේ වැඩසටහනක් නැහැ. අපි දැක්කා, 2015ට ඉස්සර වෙලා පැවැති රජයන් තුළින් ඒවා ක්‍රියාත්මක වුණු අන්දම. නමුත් දැන් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා ගැටලු ගණනාවක් මතුව තිබෙනවා. ආණ්ඩුව දැන් හොඳ ක්‍රීඩාවක් පටන් ගෙන තිබෙනවා නේ. පාර්ශ්ව දෙකම ලැස්ති වෙලා ඉන්නවා, වෝදනා කරගන්න. දැන් මෝල්වලින් හම්බ කරන එක කරන්නේ ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් කියා ලේසියෙන්ම බෝලය පාස් කරනවා, ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්ෂයේ අය. අපි දැක්කා ජනාධිපතිතුමා කෑ ගැහුවාම, ඊයේ පෙරේදා TNL ආයතනයේ පොල්ගහවෙල විකාශනාගාරයේ මොනවාද උපකරණ වගයක් ගලවාගෙන යනවා. එහෙම නම්, ඒ වාගේ දෙයක් අර මෝල් හිමියන් සම්බන්ධවත් කරන්න ඕනෑ. එසේ හෝ කරලා අර සාමාන්‍ය මිනිසුන් බේරාගන්න ඕනෑ. නමුත් එවැනි වැඩ පිළිවෙළක් නැහැ. ඒ නිසා අද රට තුළ මහා දරුණු තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, මූල්‍ය ආයතනවල ලියා පදිංචිය දෙන වෙලාවට ඒ ආයතන ගැන මහ බැංකුව පරීක්ෂාවෙන් බලන්න ඕනෑ. අපි දැක්කා, පසුගිය කාලයේ සක්විතිලා සිටියා; දඩුවම් මුදලාලිලා සිටියා; තවත් එක එක විධියේ මුදලාලිලා සිටියා. පසුගිය දවස්වල ඒ අය ජනතාවට කිව්වා, තැන්පත් මුදල්වලට පොලිය සියයට 17ක්, 18ක් දෙනවා කියලා. ඉතින් ජනතාවත් පෙරේතකමට ගිහින් ඒ ආයතනවල සල්ලි තැන්පත් කරනවා. සමහර පුද්ගලයන් ගිහින් සමහර ආයතනවල මුදල් තැන්පත් කර තිබෙනවා, තමන්ගේ වකුගඩුව විකුණලා. තමන්ගේ වකුගඩුව

රුපියල් ලක්ෂ පහට, හයට විකුණා ඒ මුදල් ටික ගෙන ගිහින් අර ආයතනවල විශාල පොලියකට තැන්පත් කළා. ඉදිරියේදී ජීවත් වෙන්න, ජීවනෝපාය ක්‍රමවේදයක් නොමැති නිසා ඔවුන් එසේ කර තිබෙනවා. තමන්ගේ වතු පිටි, හරකා බාන විකුණා ඒ මුදල් ටික ගෙන ගිහින් ඒ බැංකුවල දාලා තිබෙනවා. අද මොකක්ද වෙලා තිබෙන්නේ? අපේ ගරු වාසුදේව හිටපු අමාත්‍යතුමා කව්වා වාගේ මේ ආණ්ඩුව එන්න කලින් කිව්වේ, "අපි ආවාට පසුව මේවාට වැඩ පිළිවෙළක් හදනවා, මේ මුදල් ටික ගන්න ක්‍රමවේදයක් හදනවා" කියලායි. නමුත් අද ඒවා සිද්ධ වන්නේ නැහැ. දිගින් දිගටම ක්‍රමවේද ගැන කතා කරනවා විතරයි.

අපි දන්නේ නැහැ, මහ බැංකුවට හොයන්න බැරි ඇයි කියලා. ETI ආයතනය මුදලක් ගන්නා නම්, ඒ මුදල ආපසු දෙන්න ETI ආයතනයට කොපමණ ආදායමක් තිබෙනවාද; ඒ මුදල ඒ ගොල්ලෝ වර්ධනය කරන්නේ කොහොමද; සියයට 17ක ලාභයක් හොයන්නේ මොන වාගේ ව්‍යාපාරවලින්ද; ඒ ගොල්ලන් ඒ ව්‍යාපාරවල මුදල් වෙත වෙත දේවල්වලට යොදවනවාද යන මේවා ගැන හොයා බලන්න වැඩ පිළිවෙළක් තිබෙන්න ඕනෑ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අමාත්‍යාංශවල කටයුතු සොයා බැලීමට දැන් අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබා දීලා තිබෙනවා. ඒ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ හතර, පහ ආණ්ඩුවෙන් ගෙවනවා. මේ කාර්යයට ඒ අධීක්ෂණ මන්ත්‍රීවරුන් හෝ යොදවන්න ඕනෑ. තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ නැති සමහර ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්න බව අපි දන්නවා. සමහර ඇමතිවරුන්ට අදාළ විෂයය නොවෙයි ඒ ඇමතිවරයා කරන්නේ. සමහර ඇමතිවරු ඒ විෂයයෙන් පිට ගිහිල්ලා ගෙවල් තිබෙන්නේ කාටද, හෝටල් තිබෙන්නේ කාටද, විදුලි බිල් තිබෙන්නේ කාටද, ඒවාට ගෙවන්නේ කවුද, ඒවාට සල්ලි එන්නේ කොහෙන්ද, ඒවා කරන්නේ කවුද කියන දේවල් හොයනවා. ඒ ආකාරයට රහස් පොලිසියෙන් කළ යුතු වැඩ කටයුත්ත භාර ගත්ත ඇමතිවරුන් මේ පාර්ලිමේන්තුවේ, මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ ඇමතිවරුන්ගේ ගිහිල්ලා, මේ ETI ආයතනය මොකක්ද කියලා කියන්න. හැබැයි, මම පැහැදිලිවම කියනවා, ඒ කියන ඇමතිවරු ETI ආයතනයට විතරක් යන්නේ නැහැ කියලා. මොකද, ETI ආයතනයෙන් වැඩිම මුදලක් අරගෙන තිබෙන්නේ ඒ කියන ඇමතිවරු නිසායි එහෙම යන්නේ නැත්තේ. මේ කියන ඇමතිවරු තමයි ETI ආයතනයෙන් වැඩිම මුදලක් අරගෙන තිබෙන්නේ.

රත්ජන් රාමනායක අපේ හිතවතා, දිවුලපිටිය ආසනයේ ඉඳලායි ගියේ. අපේ කංචන විජේසේකර මන්ත්‍රීතුමා එතුමාට පැහැදිලිවම අභියෝග කළා, "ඔබතුමා ETI ආයතනයත් එක්ක සම්බන්ධයි. ETI ආයතනයේ ගනුදෙනු ගැන මේ මිනිසුන්ට වග කියන්න; ඒ මිනිස්සු අතරට ගිහිල්ලා කපා කරන්න" කියලා. නමුත්, එතුමාට එහෙම යන්න බැහැ; යන්නේ නැහැ. "සමහර යාළුවෝ අමාරුවේ වැටුණාම, ඔවුන්ට උදව් කරන්න ධනවත් කාන්තාවෝ ඇසුරු කෙරුවා" කියලා 2017 වසරේ එතුමා "ලංකාදීප" පත්තරේට කියලා තිබෙනවා මම දැක්කා. ධනවත් කාන්තාවෝ ඇසුරු කරලා ඔවුන්ගෙන් මුදල් හොයලා දුන්නා කියලා රත්ජන් රාමනායක ඇමතිතුමා කියා තිබුණා. මේක තමයි තිත්ත ඇත්ත. ඒක තමයි එතුමා රහස් පොලිසිය ආකාරයට කරන කර්තව්‍යයේ තිත්ත ඇත්ත. විදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපාය කියලා තමයි අපට එතුමාට කියන්න තිබෙන්නේ. අද මේ වැදගත් විවාදය අපි කාටත් වැඩිය වැදගත් වෙන්නේ එතුමාටයි. එතුමාට තමයි අපේ කංචන විජේසේකර මන්ත්‍රීතුමා ETI ආයතනය ගැන කපා කරද්දී අභියෝග කරලා ඇහිල්ල දිගු කරලා කිව්වේ, "ඔබතුමා ඇවිල්ලා මේවාට උත්තර දෙන්න" කියලා. අද පාර්ලිමේන්තුවේ ඒ වැඩ පිළිවෙළ නිර්මාණය වෙලා තිබෙනවා. නමුත්, එතුමා අද මේ පැත්තේවත් නැහැ; එතුමා අද පැත්තකවත්

නැහැ. එතුමා පුළුවන් නම් ඇවිල්ලා මේ අභියෝග භාර ගන්න ඕනැ.

අතීතයේ නම් අපි අහලා තිබුණේ "ගණිකාව" කියන්නේ තමන්ගේ ශරීරය දීලා මුදල් හම්බ කරන තනතුරකට කියලා. ඒක කාන්තාවකට විතරයි අයිති. කාන්තාව විතරයි -අපේ රටේ නොවෙයි. ඒක අපේ රටේ නීතිගත වෙලා නැහැ. වෙනත් රටවල ඒ ව්‍යාපාරයේ යෙදුණේ. මේ කියන විධියට සමහර යාළුවෝ අමාරුවේ වැටුණාම කාන්තාවන් ඇසුරු කරනවා කියන පිරිමි ඉන්න රටක් මේක; පිරිමි විතරක් නොවෙයි, පිරිමි ඇමතිවරු ඉන්න රටක් මේක; පිරිමි නළුවෝ ඉන්න රටක් මේක. ඒ ආකාරයට මේ ETI ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ මුදල් කොහේට ගියාද, මොනවාට ගන්නාද, මොනවාද කළේ, ඒ වකවානුව තුළ ආශ්‍රය කළේ -ඇසුරු කළේ- මොන කාන්තාවද කියලාවත් අඩුම තරමින් කියන්න ඕනැ. මම දන්නේ නැහැ එතුමා මොන ආගමේද කියලා. අපි දන්නවා රෝමානු කතෝලික ආගමේ මරිය මදලේනාට ගල් ගහලා මරන්න කියලා රටේ නීතිය තීරණය කළාම, ජේසු ස්වාමීදරුවෝ ඉදිරිපත් වෙලා කිව්වාලු, "ගල් ගහනවා නම් එවැනි වැරද්දක් නොකළ කෙනෙක් පළමුවැනි ගල ගහන්න" කියලා. නමුත්, ඒ වැරද්ද නොකළ කෙනෙක් එදා හොයා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමියනි, අද පාර්ලිමේන්තුවේ සිටින එකම ශුද්ධවන්තයා විධියට කටයුතු කරන්නේ කවුද? රන්ජන් රාමනායක මහත්මයායි. අද පාර්ලිමේන්තුවේ වෙන කවුරුවත් ශුද්ධවන්තයෝ නැහැ. කෝප් එකේ ඉදගන්න ලජ්ජයි කියනවා. එතුමා සියලුදෙනාට දෝෂාරෝපණය කරනවා. හැබැයි, කාන්තාවක් රැවටීම සම්බන්ධයෙන් වෝදනාවකට අදාළව රුපියල් 50,000ක ඇප නියම වූ නමුත් එතුමාට ගංගොඩවිල උසාවියේ තිබෙනවා. ඒ වාගේම, ගුරුවරියක් කසාද බදිනවාය කියා එය පැහැර හැරීම සම්බන්ධයෙන් මහනුවර අධිකරණයේ නමුත් එතුමාට තිබෙනවා. අපි මේ රෙදි හෝදන්න නොවෙයි කපා කළේ; අපි මේ කපා කළේ විදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපාය කියන්නයි.

රන්ජන් රාමනායක මහත්මයා ඊයේ-පෙරේදා ඉඳලා ගෝඨාභය මහත්මයා හදපු ගෙවල් ගැන කියනවා; එතුමාගේ විදුලි බිලක් ගැන කපා කරනවා; එතුමාගේ තව දේවල් ගැන කපා කරනවා. නමුත් තමන්ගේ ඇගේ වැදී තිබෙන අසූචි ටික ගැන එතුමාට මතකයක් නැහැ. එතුමා කරන්නේ ගද ගස්සන එක විතරයි. මේ අවස්ථාවේ මුදල් රාජ්‍ය ඇමතිතුමා ඉන්න නිසා මම කියනවා, මේ කටයුත්ත භාර දිය යුතු නියම සුදුසු රන්ජන් රාමනායක මැතිතුමාය කියන එක. මේ ETI ආයතනයේ සිද්ධ වූණු මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් සොයා බලන්න, ඒ අධීක්ෂණ කටයුතු කරන්න රට වටේ යවන්න එපා. මෙතැනින් එහා පැත්තට ගියාම ඒ ආයතනයේ මුදල් ගියේ කොහේටද, කාගේ වික්‍රමය හදන්නද ගියේ, කාගේ යහළුවන්ට උදවු කරන්නද, පාවිච්චි කළේ කා වෙනුවෙන්ද කියලා සමාගමේ සිටින ඥාතීන්, හිත මිත්‍රාදීන් නැත්නම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උදවිය ප්‍රකාශ කරයි. හැබැයි, අර 118 වාගේ නොවෙයි, එදාට එළියට එන්නේ. වෙක් කොළ ලියවුණේ කොහොමද, රාමනායක මහත්තයාද මාරු කළේ, රියැදුරාද මාරු කළේ, එහෙම නැත්නම් සිකියුරිට් එකෙන්ද මාරු කළේ කියන එක කිසිම ප්‍රශ්නයක් නැතිව එදාට එළියට එයි. ඒ නිසා තමයි එතුමා මේවාට උත්තර බදින්න ඉදිරිපත් වන්නේ නැත්තේ. මේක තමයි එතුමා නිතරම කියන "නිත්ත ඇත්ත." දැන් 118 දෙනෙක් ගැන කපා කරද්දී අපට භය නැතිව කියන්න පුළුවන්, අපි කිසිම පුද්ගලයකුගෙන් එක රුපියලක්වත් අරගෙන මැතිවරණ කටයුතු කරලා නැහැයි කියලා. එතුමාට මම අභියෝගයක් කරනවා. ඒ වෙලාවේ රන්ජන් රාමනායක මාත්

එක්ක තමයි දිවුලපිටියේ මැතිවරණයට තරග කළේ. නමුත් ඒ වෙලාවේ එතුමා ගත්ත මනාප ප්‍රමාණයට වඩා මනාප ප්‍රමාණයක් මම ඒ ආසනයෙන් ගත්තා. එතුමා සියලු දෙනාගෙන්ම මුදල් එකතු කරගෙන තමයි මැතිවරණය කළේ. මම කිසි කෙනකුගෙන් එක රුපියලක්වත් ගත්තේ නැහැ. පුළුවන් නම් ඒ අභියෝගයත් භාර ගන්න. මම හිතන විධියට එතුමා කොහේ හරි ඉදගෙන අද මගේ කපාව අහනවා. ඒක මම දන්නවා. ඒ නිසා ඒ අභියෝගයත් භාර ගන්න. එතුමා මුදල් ඉල්ලා ගෙන මැතිවරණය කරපු ආකාරය ගැන ලිඛිත සාක්ෂි මා ළඟ තිබෙනවා. ඒවා මට ඉදිරිපත් කරන්න පුළුවන්.

මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමියනි, ශුද්ධවන්තයෝ කිසි තැනක නැහැ. යම් යම් අය අතින් යම් යම් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි කළ යුත්තේ. දැන් කළ යුත්තේ මේ කබලෙන් ලිපිට වැටුණු ජනතාවට පිහිට වෙන එකයි. ඒ නිසා තමයි අපි කිව්වේ මේ මූල්‍ය ආයතන මුදල් මංකොල්ලකමින් කරන කටයුතු ගැන සොයා බලන්න කියලා. මොකද, ETI ආයතනය ලබා ගත් රුපියල් කෝටි 3000ක්, 4000ක් පමණ වන මුදල ආයෝජනය කරපු තැනක් අපට පෙනෙන්නේ නැහැ. එහෙම තැනක් නැහැ. ආයෝජනය කරපු ව්‍යාපාරයක් නැහැ. තිබෙන ව්‍යාපාරවලින් එවිවර ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඒ මුදල ජනතාවට දෙන්නේ කොහොමද? අපි මුදලක් පොලියට ගන්නා නම්, ගමේ ඉන්න අභි-සක මනුස්සයා මුදලක් පොලියට ගන්නා නම් ඒ මනුස්සයා භයයි. කොහොම හරි ඇවිල්ලා පොලිය දෙනවා.

ගරු මූලාසනාරුඬ මන්ත්‍රීතුමිය
(*மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்*)
(The Hon. Presiding Member)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක් තිබෙනවා.

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(*மாண்புமிகு இந்திக அநුருத்த ஹேராத்*)
(The Hon. Indika Anuruddha Herath)
හොඳයි. බොහොම ස්තූතියි.

රුපියල් 5000ක් ගත්ත පුද්ගලයා භයයි. ඒ නිසා ඒ පොලිය ලබා දෙනවා. හැබැයි, ලක්ෂ ගණන් ගන්න පොලිකාරයා වාගේම තමයි අර ETI ආයතනයත්. ඒගොල්ලෝ ගත්තේත් පොලියට. ඒ මුදල ගෙනත් දෙන්නේ අභි-සක මිනිහයි. ඒකයි වෙනස. හැබැයි, ඒ පුද්ගලයා භය නැතිව, අර කිව්වා වාගේ සුදු කබය දමලා, හරි ලස්සනට ටයි එක දාලා උපාරුවට යනවා. ඒ වාගේම අර වාගේ ඕනෑ සැප පහසුකමක් විදින්න කැසිනෝ ශාලාද, එහෙම නැත්නම් රට ස්වාරියක්ද, රට ස්වාරි ගිහිල්ලා වෙන වෙන දේවල්ද, එහෙම නැත්නම් රන්ජන් රාමනායක මහත්තයලා වාගේ අයට වියදම් කරන්නද ඒ ඕනෑ දෙයකට වියදම් කරනවා. එහෙම වියදම් කරලා, කරන කටයුතු ගැන තමයි අධීක්ෂණයක් කළ යුත්තේ. ඒ නිසා මම නැවත නැවතත් කියනවා ඒ වැඩ පිළිවෙළ මින් ඉදිරියට කරන්නය කියලා.

මම මේ කාරණාව කියලා මගේ කපාව අවසන් කරන්නම්. අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා මේවා 2015ට කලින් ලියා පදිංචි කළ ආයතන කියලා. රාජ්‍ය මුදල් ඇමතිතුමනි, ඒ ලියා පදිංචි කළ ආයතන ගැන සොයා බලන්න ඔබතුමන්ලාට අවුරුදු තුනහමාරක් හොඳටම ඇති. එහෙම සොයා බලලා අඩුපාඩුවක්, ප්‍රශ්නයක්, ගැටලුවක් තිබුණා නම් ලියා පදිංචිය අහෝසි කරන්න; අහෝසි කරලා ඒගොල්ලන්ගේ මූල්‍ය ආයතන විසුරුවා හරින්න පුළුවන්කම තිබුණා. ඒ කටයුත්ත කළා නම් ජනතාව මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. මම හිතන විධියට දැන් එකක,

[ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා]

දෙකක කරලා ඇති. ඉදිරියට හෝ ඒක කරලා ජනතාව මුදවා ගෙන ජනතාවට මේ සහනය ලබා දෙන්න. ඒ මිනිස්සු වැස්සට තෙමෙනවා; අවිච්චි වෙලෙනවා; සිය දිවි නසා ගන්නවා. ජනතාව ඒ තත්ත්වයට පත් කර තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව මිසක් පසු ගිය ආණ්ඩුව නොවෙයි කියමින් කාලය ලබා දීම ගැන ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)

බොහොම ස්තූතියි, ගරු මන්ත්‍රීතුමා. මිලහට ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි අටක කාලයක් තිබෙනවා.

[අ.භා. 5.45]

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

(மாண்புமிகு விஜேபால ஹெட்டியார்ச்சி)
(The Hon. Wijepala Hettiarachchi)

ස්තූතියි, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, ඒ වාගේම විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මන්ත්‍රීතුමා විසින් ගෙනෙන ලද සභාව කල් තැබීමේ යෝජනාව ඉතාම වැදගත්, කාලෝචිත යෝජනාවක්. එතුමා මේ යෝජනාවට අදාළව සංඛ්‍යාලේඛන, දත්ත සහිතව කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒ වාගේම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාත් ඒ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව -

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය

(மாண்புமிகு தலைமைதாங்கும் உறுப்பினர் அவர்கள்)
(The Hon. Presiding Member)
Order, please!

මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයට පැමිණෙනවා ඇති.

අනතුරුව ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා මූලාසනාරූඪ විය.

அதன் பிறகு, மாண்புமிகு (வைத்திய கலாநிதி)(திரும்பி) துளசிதா விஜேமான்ன அவர்கள் அக்கிராசனத்தின்பின்று அகலவே, மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Whereupon THE HON. (DR.) THUSITHA WIJEMANNA left the Chair, and DEPUTYSPEAKER took the Chair.

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

(மாண்புமிகு விஜேபால ஹெட்டியார்ச்சி)
(The Hon. Wijepala Hettiarachchi)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පළමුවෙන්ම ඔබතුමාට මා ශුභ පතනවා. ඔබතුමා නියෝජ්‍ය කථානායකතුමා හැටියට මූලාසනයේ ඉන්නකොට මට කථා කරන්න ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා.

මගේ මිත්‍ර ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගේ කථාවේදී රත්පත් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ඉතාම දැඩි ලෙස විවේචනය කළා. මා හිතන හැටියට එතුමා මේ සභාවේ සිටින අවස්ථාවක ඒ විධියට කථා කළා නම් වඩාත් හොඳයි. ඒ නිසා පාඨ ගෙයි වළං බිඳින්න එපාය කියලා මා එතුමාට යෝජනා කරනවා. එතුමා

සභාවේ සිටින වෙලාවක එතුමා ගැන කථා කරන්න. අදත් එතුමා මේ සභාවට ඇවිල්ලා ගියා. මා ඒ ගැන වැඩි විස්තර කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතුමන්ලා ශාන්තුවරයන් වාගේ තමයි දැන් කථා කරන්නේ. කිසිම හොරකමකට, කිසිම වංචාවකට, කිසි දෙයකට අබ මල් රේණුවක තරමින්වත් සම්බන්ධ නැති, අඩු ගණනේ රහසින්වත් පව නොකරපු විධියට තමයි කථා කරන්නේ. නමුත් මේ මූල්‍ය ආයතන සම්පූර්ණයෙන්ම කඩා වැටීම සිද්ධ වූයේ 2002 සිටයි. ඒ ගැන මා ඉතාම කනගාටු වනවා. එදා 2002දී ප්‍රමුඛ බැංකුව කඩා වැටෙනකොට, ශ්‍රී ලංකා මහ බැංකුව වෙන්න පුළුවන්, එවකට මුදල් ඇමතිවරයා වශයෙන් හිටපු කෙනා වෙන්න පුළුවන්, ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තිබුණා නම් ඒ කඩා වැටීම සිද්ධ වන්නේ නැහැ. 2002දී ප්‍රමුඛ බැංකුව කඩා වැටුණා. ඊට පස්සේ, 2008 වසරේදී 'සක්විනි' පත්තියේ කුට ජාවාරම් බිඳ වැටුණා. මෙවැනි කුට ජාවාරම් ඇති වීමට හේතුව මොකක්ද? මේවා හරියාකාරව නියාමනයක් කළේ නැති නිසායි එහෙම වූයේ.

අද මේ අය මහ ලොකුවට කථා කරනවා. 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනය ආරම්භ වෙලා, රුපියල් බිලියන 25කට වැඩි තැන්පත් තිබූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බිඳ වැටුණා. මේවාට වග කියන්න ඕනෑ කවුද කියලා මා අහනවා. අද අණ පනත් ගෙනැවිත්, මේ ආයතන නියාමනය කරන්න අපේ මුදල් අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරද්දී එතුමා මේ විධියට කථා කරනවා. එතුමා ලජ්ජා නැතුව විදුරු ගෙවල් ගැන කිව්වා. විදුරු ගෙවල්වල ඉදගෙන ගල් ගහන්න එපාය කියලා මා එතුමාටත් කියනවා. ඒ වාගේම, හැම කිල්ලෝටයකම හුනු තිබෙනවාය කියන එකත් මා විශේෂයෙන්ම මතක් කරනවා.

ETI Finance Limited ආයතනයේ, Swarnamahala Financial Services PLC (SFS) ආයතනයේ රුපියල් බිලියන 36ක් deposit කරලා තිබුණා. 35,300 දෙනෙකුට ඒ මුදල් ගෙවන්න තිබුණා. අපි දන්නවා, 2002 සිට ප්‍රමුඛ බැංකුවට ඇති වූණු තත්ත්වය. ප්‍රමුඛ බැංකුව සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඊට පස්සේ 2008දී සක්විනි වාගේ අයත් ඒ තත්ත්වයට පත් වූණා. ඒ විතරක් නොවෙයි. 'දඬුවම් මුදලාලි' වාගේ අයත් බිහි වූණා. දඬුවම් මුදලාලි බිහි වූයේ කොහෙන්ද? කියන්න කනගාටුයි. දඬුවම් මුදලාලි බිහි වූයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිජ භූමිය තුළින්. අද ඒ දඬුවම්ලා ආ ගිය අතක් නැහැ. දඬුවම් ළඟ සල්ලි තැබූ අයට මොකද වූයේ? ඒ ආණ්ඩුව ඒවාට උපක්‍රමයක් ක්‍රියාත්මක නොකළේ ඇයි? අද ඒවා ගැන කථා කරන්න බැරි කට්ටිටුවද?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ අය විතරක් නොවෙයි, පානාලයත් බිහි වූණා. පුලම්පිටියේ අමරේ ගැන අද කවුරුත් කථා කරන්නේ නැහැ. තුවක්කුව අරගෙන, කම්සය නැතුව පාරේ යන රත්තවිරලා, වම්බොට්ටලා ගැන අද කථා කරන්නේ නැහැ. පානාලය, 'දඬුවම්' වැනි අයගේ මූල්‍ය ආයතන සහ ගමේ හොර සල්ලිකාරයන් නිසා තමයි එදා රට ඒ තත්ත්වයට පත් වූයේ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරලා, අපට කුණු කන්ද දීලා, අපට ණය බර දීලා, නොයෙක් විධියේ ආපදා ඇතිවන්නට අවශ්‍ය කටයුතු කරලා, ඒ තුළින් සම්පූර්ණයෙන් මේ රට විනාශ කරලා, අද ඇවිල්ලා ලජ්ජා නැතුව කථා කරනවා; රත්පත් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ගැන කථා කරනවා.

මම අවසාන වශයෙන් මේ රටේ ග්‍රාමීය බැංකු ව්‍යාපාරය ගැන කියන්න ඕනෑ. මට කලින් ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ සභෝදර මන්ත්‍රී, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාත් ඒ ගැන ප්‍රකාශ කළා. විශේෂයෙන් දකුණේ තිබුණු ග්‍රාමීය බැංකු ව්‍යාපාරය තුළ ලොකුම කඩා වැටීම සිද්ධ වෙලා තිබෙන්නේ, හිටපු

අමාත්‍යවරයකු හැටියට කටයුතු කළ, හිටපු නියෝජ්‍ය කථානායකතුමාගේ හබරාදුව ආසනයේයි. හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතිය විසිපත්දාහක් වන ගනුදෙනු කරුවන්ට පොල්ල තිබිණ. සිංහල වචනයෙන් කියනවා නම් එහෙමයි කියන්න වෙන්නේ. ඒවාට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඒ පළාත් සභාව තිබුණේත් ඒ රජය යටතේ. ඒ අමාත්‍යවරු හිටියේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එහෙත් ඒවාට සාධාරණයක් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ බරන් අද පසුලන්න වෙලා තිබෙන්නේ අපිටයි. ඒ නිසා තරාතිරම නොබලා, කවුද කියලා බලන්නේ නැතිව මේ රටේ තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුළින් ඇතිවන මෙවැනි දේවල් නියාමනය කරන්න කියලා අපි කියනවා. මහ බැංකුවට ඒ පුළුවන්කම තිබෙනවා.

මේ ආයතන නොයෙක් වර්ගයේ ණය ලබා දෙනවා. සමහර වෙලාවට දුප්පත් අභි-සක මිනිසුන්ට විශේෂිත ණය ලබා දෙන්න පුළුවන්කම මේ ආයතනවලට තිබෙනවා. පොලී නැතිව මාස දෙක තුන ණය දෙනවා නම් මේ තත්ත්වයට පත්වෙන්නේ නැහැ. මේ මිනිසුන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බලෙන් ණය දෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ අභි-සකකමට, ස්වයං රැකියාවක් කර ගන්නට බැරිකමට, එදිනෙදා කියක් හෝ හරි හම්බ කරගන්න කියක් හෝ පොලී ගෙවලා මුදලක් අරගෙන එදා වෙලා සඳහා කටයුතු කරන අභි-සක පවුල් ලක්ෂ ගණනක් මේ තුළින් ප්‍රයෝජන ලබනවා.

අපි යමක් කරනකොට හැම පැත්තක් දෙසම බලන්නට ඕනෑ. විශේෂයෙන් රජයක් හැටියට අපට මේ කාරණාවලට මැදිහත් වෙන්න පුළුවන්. වර්තමාන රජය, මහ බැංකුව අද මේ සඳහා ප්‍රවේශ වෙනවා. ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශ කළා වාගේ, ණය වර්ග හැටකට හැට පහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනකොට -ලබන 22 වැනි දා වෙනකොට- ඒවා නියාමනය වෙනවා.

විශේෂයෙන් මේ ආයතන සඳහා තිබෙන නීති පද්ධතිය, පනත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෑ. මේ රටේ දුෂ්ණය වැඩියෙන්ම තිබෙන්නේ සමුපකාරවල. ඇතැම් සමුපකාරවල හොඳ අය ඉන්නවා. නමුත් අද වෙනකොට දුෂ්ණයෙන්, වංචාවෙන් තොර ඒවා සොයා ගන්න බැහැ. ඒ නිසා මේ අණපනත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, අලුත් නීති පද්ධතියක් ඇති කරන්න ඕනෑ. ගරු රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිවවා වාගේ පොලීසියට ගියාම පොලීසිය මේ ආයතනවලට අදාළ පැමිණිලි භාර ගන්නේ නැහැ. ඇයි ඒ? කෝටි ගණන්වල පැමිණිලි පොලීසිය භාර ගන්නවා ද? ලක්ෂයකට වැඩි මුදලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න වෙනකොට කාට පැමිණිලි කරනවාද කියලා මිනිස්සු දන්නේ නැහැ. අභි-සක මිනිස්සු මේ ආයතනවලට රැවටිලා. අද සමුපකාර ක්ෂේත්‍රය, ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන සමුපකාර සමිති හැම එකකම ආයෝජනය කරන්න මිනිසුන්ට භයක් ඇති වෙලා තිබෙනවා. එක සමුපකාරයක සිද්ධ වූණ මේ හොරකම නිසා මේ රටේ සමුපකාර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, මිනිසුන් අතර ඒ ගැන තිබෙන විශ්වාසය නැති වෙලා. මේ තත්ත්වය නිසා මිනිස්සු තවදුරටත් හිඟමනෙන් හිඟමනට පත් වෙනවා. මේ තත්ත්වය තුළ තමයි වැඩි පොලියක් ගෙවන්න වූණත් මිනිස්සු ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සොයාගෙන යන්නේ. අපි දෙයක් කරනකොට ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න ඕනෑ.

ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා අතින් ඉතා නිර්මාණශීලී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒක ටිකක් හෙමින් තමයි කෙරෙන්නේ. මොකද, මේ කටයුතු ක්ෂණික නුඩ්ල්ස් වාගේ, අද පටන් අරගෙන හෙට ඉවර කරන්න පුළුවන් කමක් නැති නිසා. අපේ මේ අවුරුදු තුන තුළ රටේ තිබුණු සියලු අපරාධ, සියලු

විනාශ නතර කරන්න බැහැ. යටිකුරු කර තිබුණු තත්ත්වය නැවත උඩුකුරු කරන්න කාලයක් යනවා. ඊට අවශ්‍ය සහයෝගය අපි දෙන්න ඕනෑ.

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මන්ත්‍රීතුමා කථා කළේ මේ අංශය ගැන නොවෙයි. එක එක අයගේ වර්ත සාකච්ඡා කරන්නයි එතුමා කථා කළේ. එතුමා කාන්තාවන් ගැන නොයෙක් කථා කියනවා. ඔබතුමා නවක තරුණ මන්ත්‍රීවරයකු හැටියට මේ සභාවේ නැති මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා වෙන විධියට ශිෂ්ට විධියට -අපි වාගේ- කථා කරන්න ඕනෑ. ගරු රත්ජන් රාමානායක නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්න වෙලාවක point of Order. එකක් නඟලා කියන්න, " ඔබතුමා මෙහෙම කළා නේද" කියලා. නමුත් එහෙම කථා කරන්න භයයි; කොන්දක් නැහැ. මොකද එතුමා කෙළින්ම පහර ගහන නිසා, පිළිතුරු දෙන නිසා. එතුමා දැන් දිවුලපිටිය ආසනයේ ඇත්තේත් නැහැ. ඒ නිසා ඔබතුමා භය වෙන්න ඕනෑ නැහැ. ගරු අනුරුද්ධ හේරත් මන්ත්‍රීතුමනි, එතුමා දැන් දිවුලපිටිය ආසනයේ නැහැ. ඒ නිසා ඔබතුමා භය වෙන්න ඕනෑ නැහැ. නීති විරෝධීව පස් කපනකොට එතුමා ගිහින් නිත්‍යානුකූල කටයුතු කරද්දී ඒ තුළින් එතුමා යම් අපහසුතාවකට පත් වුණා. ඒවා සිද්ධ වූණේ කාගේ කුමන්ත්‍රණ නිසා ද කියලා අපි දන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ඇත්තටම සතුටු වෙනවා, රජයක් හැටියට, යහපාලන ආණ්ඩුව හැටියට ඉතාම හොඳ මූල්‍ය විනිවිදභාවයක් ඇති කරන්න අද කටයුතු කරමින් යන එක ගැන. මූල්‍ය විනිවිදභාවය සම්පූර්ණයෙන් විනාශ වෙලායි තිබුණේ පසුගිය කාලයේ. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නා; අපේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා. 2002 සිට මේ ආයතනවල මේ කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ හිටපු ආණ්ඩුවයි; හිටපු මුදල් ඇමතිවරයායි. හිටපු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා කවුද කියලා තමුන්නාත්සේලා දන්නවා. ඒ නිසා මා නම් වශයෙන් සඳහන් කරන්නට ඕනෑ නැහැ.

අවසාන වශයෙන් මේ කාරණය පිළිබඳවත් මා කියන්න කැමැතියි. කවුරු වැරදි කළත් අවසානයේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඒවා නිවැරදි කරන්න ඕනෑ. අපිට මොන තරම් වෝදනා කළත්, අපි බොහෝ නිවැරදි දේවල් කර තිබෙන බව අපි දන්නවා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. තවත් බොහෝ දේවල් අපට ඉදිරියේ දී කරන්නට තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ගන්නාම අපි සතුටු වනවා. කවුරු මොනවා කිව්වත්, මොන විධියට බෙරිහන් දුන්නත්, මොන විධියට ශෝකාලාපයන් මේ අවස්ථාවේ මතු කළත් මේ රටේ යම්කිසි වෙනසක් ඇති කිරීමට ආරම්භයක් පමණයි මෙයින් සිදු වුණේ. මේ රටේ යහ පාලනය ඇති කරලා, මූල්‍ය විනිවිද භාවය සහ සංහිදියාව ඇති කරලා, පාතාලය වාගේ නොයෙක් විධියේ මත් ද්‍රව්‍ය නිවාරණය කරන්න අවශ්‍ය කටයුතු කරලා, මේ රටේ අලුත්ම නිර්මාණශීලී මිනිස් කොට්ඨාසයක් හදන්නට අපි රජයක් හැටියට ඉදිරියේ දී කටයුතු කරනවා. මිදි වැල වැටෙන තුරු නරියා බලාගෙන සිටියා වාගේ සමහරු කියනවා, "හෙට අනිද්දා ආණ්ඩුව ගන්න ලැස්ති වෙනවා" කියලා. ඒකට තව ටික කාලයක් ගත වෙවි කියලා මා හිතනවා. ඒ නිසා මා විශේෂයෙන්ම තමුන්නාත්සේලාට කියනවා, කරුණාකරලා ඒ අවස්ථාවේදී කථා කරන්න කියලා. රාජ්‍ය ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් හොඳ පිළිතුරු ටිකක් ලබා දෙයි කියා මා හිතනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට ඉතාම වාසනාවන්ත දේශපාලන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සභාපති නාමාවලියේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ, ඉතාම අභි-සක, නිහඬමානී, අවංක, ඒ වාගේම උච්ච - වෙල්ලස්ස පරපුරෙන් බිහි

[ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා]

වුණු හොඳ නායකයකු වශයෙනුත්, නියෝජ්‍ය කථානායකවරයා හැටියට මේ ගරු සභාවේ ගෞරවනවිත භාවය ආරක්ෂා කරමින් ඉදිරියේ දී මහ ජනතාවට වැඩ කරන්න පුළුවන් ශක්තිය ඔබතුමාට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කථාව අවසන් කරනවා.

බොහොම ස්තූතියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)

බොහොම ස්තූතියි, ගරු මන්ත්‍රීතුමා. මිළහට, ගරු කංචන විජේසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි පහළොවක් තිබෙනවා.

[අ.භා.5.56]

ගරු කංචන විජේසේකර මහතා
(மாண்புமிகு கஞ்சன விஜேசேகர)
(The Hon. Kanchana Wijesekera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට කථා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට පළමුවෙන්ම මා ස්තූතිවන්ත වනවා. විශේෂයෙන්ම අපේ ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාගේ කථාවෙන් පසුව කථා කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව මා සතුටු වනවා. ඒ වාගේම අද උදෑසන කාලයේ සිදු වූ යම් දෙයක් නිසා එතුමාට යම්කිසි ආකාරයකින් සිත් රිදීමක් සිදුවුණා නම් ඒ පිළිබඳවත් මගේ කනගාටුව පළ කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ආණ්ඩුව යටතේ පැහැදිලි විනිවිදභාවයකින් මූල්‍ය කටයුතු කරන්නට ලැබීම ගැන සතුටු වනවාය කියලා අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා කීවා. ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමනි, අද ලැබුණු ප්‍රවෘත්තියක් තමයි, මේ රටේ ඇමෙරිකානු ඩොලරයකට රුපියලේ අගය 160 ඉක්ම වුවාය කියන පුවත. එය ඔබතුමන්ලා සතුටු වන පුවතක් නම්, ඔබතුමන්ලාගේ ආණ්ඩුවට දීර්ඝ ගමනක් තිබේව කියලා මා හිතනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මූල්‍ය ආයතන පිළිබඳව සංවාදයේ යෙදෙන අද දවසේ අධිකරණයෙන් අපට ලැබුණු පුවත් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම මහ බැංකු වංචාවේ මහ මොළකරුවන් වන අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් අලෝසියස් -ඒ පර්පෙටුවල් ට්‍රේෂරිස් ආයතනයේ ගනුදෙනු- පිළිබඳව දැන් කරුණු අනාවරණය වනවා. මේ පිළිබඳව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව දැනුවත් කළා. 2015 පෙබරවාරි මාසයේ 26 වැනිදා සිදු වෙච්ච පළමුවැනි වංචාව පිළිබඳවත්, 2016 අවුරුද්දේ මාර්තු මාසයේ සිදු වෙච්ච දෙවැනි වංචාව පිළිබඳවත් අපි කරුණු අනාවරණය කළා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මන්ත්‍රීවරු 118ක් ගැන පසු ගිය දවස්වල ලොකු කුතුහලයක් තිබුණා, "118 දෙනෙකු වෙක්පත් අරගෙන තිබෙනවා, ඒ ලිපි ලේඛන ඉදිරිපත් කරන්නම්" කියලා. අද අධිකරණයේ දී කරුණු අනාවරණය වෙනවා, අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකුවේ අධිපතිවරයාගේ credit card බිල ගෙවන්න පර්පෙටුවල් ට්‍රේෂරිස් ආයතනයෙන් රුපියල් මිලියන 3.2ක - රුපියල් ලක්ෂ 32ක - වෙක්පතක් පර්පෙටුවල් ට්‍රේෂරිස් ආයතනයෙන් නිකුත් කරලා තිබෙනවාය කියලා. ඒ, පළමුවැනි අනාවරණය. දෙවනුව අනාවරණය වනවා, එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුට මැතිවරණ ක්‍රියාවලිය ගෙන යන්න අවස්ථා දෙකකදී වෙක්පත් ලබා දුන්නාය කියලා. හැබැයි, රාජ්‍ය අමාත්‍යවරයාගේ නම අධිකරණයෙන් අනාවරණය කරන්නේ

නැහැ. ඒ වාගේම තුන්වනුව අද කරුණු අනාවරණය කරනවා, මුදල් ලබා ගන්නා කියලා අනාවරණය වෙච්ච තවත් මන්ත්‍රීවරයකු තවත් රුපියල් මිලියනයක වෙක් එකක් ගන්නා කියලා අධිකරණයට අනාවරණය වුණා කියලා. විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා “රජයේ විනිවිදභාවය, රජය සතුටු වන ආර්ථික ප්‍රතිපත්ති” කියලා අද කිව්වේ මේවාද කියලා කියන්න මා දන්නේ නැහැ. ETI සමාගම ඇතුළු රාජ්‍ය ආයතන වෙන්ත පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්ත පුළුවන්, මූල්‍ය ආයතනවල කඩා වැටීම ආදී මේ රටේ සිදු වෙච්ච ආර්ථික කඩා වැටීම් සියලු දෙයටම වග කියන්න ඕනෑ, මහ දවල් මේ රටේ සිදු වෙච්ච මහ බැංකුවේ මහා වංචාව කියන එක අපි පැහැදිලිව කියන්නට ඕනෑ. මේ රටේ යම්කිසි ගමනක් නිර්මාණය වෙලා තිබුණා, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

2009 මැයි මාසයේ 18වැනි දා මේ රටේ පැවැති යුද්ධය අවසාන කරලා, ඒ තිබුණු අභියෝග ජය ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට එදා යම්කිසි වැඩ පිළිවෙළක් තිබුණා. මේ රටේ ආර්ථිකය නත්වන්න වැඩ පිළිවෙළක් තිබුණා. සියයට 3.1 මට්ටමේ තිබුණු ආර්ථික වර්ධන වේගය සියයට 7.4 දක්වා වර්ධනය වුණා. මේ රට ලබා ගත් ණයවලින් ව්‍යාපෘති සිදු කළා. මේ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වුණා. මේ රටේ විරැකියාව අඩු වුණා. මේ රටේ උද්ධමනය අඩු වුණා. මේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වුණා. කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය වෙත කවරදාකටත් වැඩියෙන් වර්ධනය වුණා. නමුත් 2015 ජනවාරි 08වැනි දා පත් වුණු රජයේ කළමනාකරණයේ තිබුණු දුර්වලතා නිසා මේ සියලු දේ වෙනස් වුණා.

මේ රජය පළමුවෙන්ම කරපු කාර්ය භාරය මොකක්ද? පළමු කාර්ය භාරය තමයි, මේ රටේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු -සිංගප්පූරු ජාතිකයෙකු - මහ බැංකුවේ අධිපති බවට පත් කිරීම. ඒ විතරක් නොවෙයි, ශ්‍රී ලංකා මහ බැංකුව පළමු වතාවට මුදල් අමාත්‍යාංශයෙන් ගලවා අගමැතිවරයා යටතේ තිබෙන ආයතනයක් බවට පත් කර ගන්නා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද දවසේ මේ ඔප්පු වෙන්නේ එක කාරණයක් විතරයි. කරුණු අනාවරණය වෙන්නේ එක කාරණයක් පිළිබඳව විතරයි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ රුපියල් ලක්ෂ 32ක credit card බිල්පත ගෙවනවා පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගමෙන්. ඇයි, එහෙම වෙන්නේ? අර්ජුන මහේන්ද්‍රන්ට පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගම සමඟ කිසිම සම්බන්ධයක් නැත්නම් ඔහුගේ credit card බිල්පත පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ගෙවන්න ඒ විධියට වෙක්පත් මාරු වෙන්නේ ඇයි? ඒ වෙත මොනවත් නිසා නොවෙයි. අපි ඒක තමයි පසුගිය කාලය පුරාම පැහැදිලිව කිව්වේ, මහ බැංකු වංචාව අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු ආණ්ඩුවේ ඇතැම් කට්ටිය සැලසුම් සහගතව කරපු කටයුත්තක් කියලා. සැලසුම් සහගතව කරපු කටයුත්තක් කුටු පඬුරු හැටියට ලැබුණු දේ තමයි අර්ජුන මහේන්ද්‍රන්ගේ ලක්ෂ 32ක credit card බිල්පත ගෙවීම. මේ පොඩි දේවල් විතරයි. පර්පෙටුවල් ට්‍රේෂරිස් සමාගමෙන් මිලියන 1,180ක මෙවැනි වෙක්පත් මාරු කරලා තිබෙනවා කියලා අපට ආරංචි වෙලා තිබෙනවා. හෙට අනිද්දා වනකොට තව මන්ත්‍රීවරු කීදෙනෙකුගේ නම් හෙළිවෙයිද දන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා මේ උත්තරීතර සභාවේ නියෝජ්‍ය කථානායකවරයා හැටියට පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ සිද්ධියේදී ඔබතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සිටින අපි සියලුදෙනා පිළිබඳව අද රටේ ජනතාව ලොකු සැකයකින් බලාගෙන ඉන්නවා. ගරු කථානායකතුමා කීවා, නම් 118ක් නැහැ කියලා. හැබැයි අද

අධිකරණයෙන් වාර්තා වනවා, එක්තරා රාජ්‍ය ඇමතිවරයෙකුට අවස්ථා දෙකකදී වෙක්පන් දෙකක් ලබා දුන් බව. ඒ වාගේම තවත් එක්තරා මන්ත්‍රීවරයෙකුට මිලියනයක වෙක්පතක් ලබා දුන් බව. ඒ නිසා මේ 118 ලැයිස්තුව සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්; අඩු වෙන්න පුළුවන්. නමුත්, අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ගරු කථානායකතුමාගේ මැදිහත් වීමෙන් මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා, මේ පාර්ලිමේන්තුවේ ගෞරවයත්, මන්ත්‍රීවරුන්ගේ ගෞරවයත් ආරක්ෂා කරන්න කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ETI සමාගම ඇතුළු EAP සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් ගණනාවක තැන්පත්කරුවන් අද ඉතාම අසරණභාවයකට පත් වෙලා ඉන්නවා. පසුගිය මාස හය තුළ ඔවුන් විවිධ තැන්වල උද්ඝෝෂණය කළ බව අපි දැක්කා. එම ආයතනවලට ගිහිල්ලා ඔවුන්ගේ මුදල් ලබා ගන්න උත්සාහයක යෙදුණා. දැන් මාස හයක් ගතවෙලා තිබෙනවා. තැන්පත් කරපු මුදල් ගන්න බැරිව බොහෝ පිරිසක් ඉන්නවා. "හිරු නාළිකාව", "දෙරණ නාළිකාව" ඇතුළු රූපවාහිනී මාධ්‍ය තුළින් අපි දැක්කා, ඔවුන් අසරණභාවයට පත් වෙලා සිටින ආකාරය. තමන්ගේ ජීවිත කාලය තුළ ඔවුන් හම්බ කර ගත්ත මුදල් යම් කිසි ලාභයක් ලබා ගැනීම සඳහා ආයෝජනය කළත්, අද ඒ මුදල් පවා අහිමි වන තත්ත්වයට පත් වීම නිසා බොහෝ දෙනෙක් සිය දිවි නසා ගත් බවත් පසුගිය දින කීපයේ අපිට අසන්නට ලැබුණා. සමහර උදවිය රෝගී තත්ත්වයට පත් වෙලා තිබෙන බවත් අපි දැක්කා. මේ පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ විමසූ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කිවවා, ජුනි මාසයේ 05 වැනිදා වනකොට මේ කණ්ඩායමට උපරිමය ලක්ෂ 06 දක්වාත්, තැන්පත් අඩුම තරමේ තැන්පත්වලින් සියයට 10ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ගරු රාජ්‍ය ඇමතිතුමනි, අද 07 වැනි දා. ඊයේ දවසේත්, අද උදේ වනකොටත් දැන ගන්නට තිබුණේ තවමත් මේ මුදල් ලබා දෙන්නට කටයුතු කර නැති බවයි. මේ කටයුත්ත කරන්න කියලා ඔබතුමන්ලා මහ බැංකුවෙන් නියෝගයක් දුන්නා ලු. ඒ නියෝගය අද වනකොට කොයි ආකාරයට ක්‍රියාත්මක වනවාද කියලා මම දන්නේ නැහැ. අද 07 වැනි දා. මේ වනකොටත් ඒ අසරණ තැන්පත්කරුවන්ගේ මුදල් ලබා දෙන්න පුළුවන්කමක් ලැබී නැහැ.

තැන්පත්කරුවන් 36,000ක් අද අසරණභාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන් පෙරේදා පාර්ලිමේන්තු වටරවුමට ආවා, අපි දැක්කා. පාර්ලිමේන්තු වටරවුමට ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට පොලිස් බලය යොදවලා, රාජ්‍ය මර්දනය විවිධ අයුරින් යොදවලා ඔවුන්ව යටපත් කරන්නට බැලුවා. අඩුම තරමේ එක ඇමතිවරයෙක්, රජය නියෝජනය කරන එක නිලධාරියෙක් ඔවුන් ඉදිරියට ගිහින් ඔවුන්ගේ ප්‍රශ්න, ගැටලුවලට අවශ්‍ය විසඳුම ලබා දෙන්න ඉදිරිපත් නොවීම පිළිබඳව අපි කනගාටුවට පත් වනවා. ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්න කොට අපි දැක්කා, - [බාධා කිරීමක්]

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இராள் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)

ඒ මුදල් ජුනි 05 වන දා සිට දෙනවා. ඒ ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක ගිහින් ඒ සියයට දහය ලබා ගන්න පුළුවන්.

ගරු කංචන විජේසේකර මහතා
(மாண்புமிகு கஞ்சன விஜேசேகர)
(The Hon. Kanchana Wijesekera)

ගරු රාජ්‍ය ඇමතිතුමනි, ඔබතුමාගේ පිළිතුරට ස්තූතිවන්ත වෙනවා. නමුත්, මේ මුදල් ලබා ගැනීමට ඊයේ දවසේ ගියාමත්

ඔවුන්ට ලැබුණු පිළිතුර තමයි, "ප්‍රමාණවත් මුදලක් ලැබී නැහැ" කියන එක. හිරු නාළිකාවේ ප්‍රවෘත්තිවලදී මේ පිළිබඳව සඳහන් කළා මා දැක්කා. නමුත් ඔබතුමා උත්තරයක් දෙනවා, ඒවා ලබාගන්න පුළුවන්කම තිබෙනවාය කියලා. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදි ක්‍රියා මාර්ගයක් ගන්න කියන ඉල්ලීම මා කරනවා.

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இராள் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)

ප්‍රමාණවත් පරිදි ගෙවීමක් නැතත්, සියයට දහය ලැබෙනවා.

ගරු කංචන විජේසේකර මහතා
(மாண்புமிகு கஞ்சன விஜேசேகர)
(The Hon. Kanchana Wijesekera)

හොඳයි, ගරු රාජ්‍ය ඇමතිතුමනි. හෙට දවසේ වූණත් ගිහින් ඒ තැන්පත්කරුවන්ට සියයට දහයක් දක්වා, එහෙම තැන්පත් ලක්ෂ හයක උපරිමයක් දක්වා ඒ මුදල ලබා ගන්න පුළුවන්කම තිබෙනවාය කියා ඔබතුමා මේ වෙලාවේ සහතිකයක් දෙනවා. ඒ මැදිහත්වීම පිළිබඳව ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ETI ආයතනය ඇතුළු EAP සමූහ ව්‍යාපාරය පිළිබඳව තවත් ගැටලු පැන නැගී තිබෙනවා. මේ ආයතන සියල්ල විකුණන්න මේ ආණ්ඩුව, මහ බැංකුව පසුගිය දිනවල යෝජනා ඉදිරිපත් කළා. මට මතකයි, මීට අවුරුද්දකට පමණ පෙර අවුරුදු එකහමාරක පමණ කාලයක් EAP සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට කටයුතු කළේ, මනෝ තිත්තවැල්ල කියන පුද්ගලයායි. මනෝ තිත්තවැල්ල කියන්නේ, වර්තමාන මුදල් අමාත්‍යතුමාගේ උපදේශකවරයායි. එතුමාට තවත් ආයතන ගණනාවක පත්වීම් ලැබීලා තිබෙනවා. "ශ්‍රීලන්කන් එයාර්ලයින්ස්" ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එතුමා පත් කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, එතුමා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට පත් කර තිබෙනවා. කඩා වැටුණු සමූහ ව්‍යාපාරයක් කළමනාකරණය කළ සභාපතිවරයා දැන් ඔබතුමන්ලාගේ මුදල් ඇමතිවරයාගේ උපදේශකයා බවට පත් කරගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි, එතුමා තවත් ආයතන ගණනාවක තනතුරුවලට පත් කර තිබෙනවා. කල්පනා කර බලන්න, ඒ දැනුම, ඥානය, බුද්ධිය තිබෙන, මේ පිළිබඳව යම් කිසි වගකීමක් දරන්න පුළුවන් වෙනත් පුද්ගලයන් මේ රටේ ඇත්තේම නැද්ද කියලා. මේ මනෝ තිත්තවැල්ල කියන පුද්ගලයා පසුගිය කාලයේ වන්දිකා කුමාරතුංග රජයේ වන්දිකා කුමාරතුංග මැතිනිය එක්ක, මංගල සමරවීර මැතිතුමා එක්ක ළහින් කටයුතු කළ කෙනෙක්. එදා දවසේත් ඒ අපේ ආණ්ඩුවට විශාල වෝදනා ප්‍රමාණයක් එල්ල වුණා. එල්ටීටීඊයට මුදල් ලබා දුන්නාය කියන වෝදනාව තිබෙන ලයිකා මොබයිල් ආයතනයට එතුමා ඒ සභාපතිත්වය දරපු සමාගම් විකිණීමේ ගනු දෙනුව පිටුපස ඉන්නේත් මනෝ තිත්තවැල්ල මහත්මයාත්, හිටපු ජනාධිපතිනි වන්දිකා කුමාරතුංග මැතිනියත්, මංගල සමරවීර මැතිතුමාත්ය කියා දැන් අද දවසේ වෝදනාවක් ඇවිත් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබතුමන්ලා මේ සභාව දැනුවත් කරන්න ඕනෑ.

විශේෂයෙන් මේ රටේ නීතියක් තිබෙනවා, රූපවාහිනී නාළිකාවක හෝ රේඩියෝ නාළිකාවක කොටස් සියයට 40කට වඩා විදේශීය සමාගමකට ලබා ගන්න බැහැ කියලා. නමුත් අද විදේශීය සමාගමකට ලබාදීලා තිබෙන්නේ. මේ රටේ දේශීය ආයෝජකයන් මේ සඳහා ඉදිරිපත් පත් වුණා. මම දන්නවා, හිරු ආයතනයේ සභාපති, රෙනෝ ද සිල්වා මහත්මයා මේ වෙනුවෙන් ලංසුවක් තිබිබා, මේ ආයෝජකයන්ගේ ලංසුවලට වැඩි ලංසුවක් එතුමා තිබිබා; ඉහළම ලංසුව තිබිබා. හැබැයි, දේශීය ආයෝජකයාට අවස්ථාව ලැබුණේ නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේක කාලයක් පුරාවට කරගෙන ආපු දෙයක්.

[ගරු කංචන විජේසේකර මහතා]

එහෙම නැතිව වෙන මොනවත් නොවෙයි. අවුරුදු තුනක්, හතරක් තිස්සේ කරගෙන ආපු දෙයක්. තැන්පත්කරුවන්ගේ මුදල් එක පැත්තකින් සිංගප්පූරුවට ගෙන ගියා. සිංගප්පූරුවේ තව සමාගමක් ගෙනැත් ETI එකේ භාරකාරත්වයට දැමීමා. සභාපතිවරයා හැටියට කටයුතු කළ මනෝ තිත්තවැල්ලගේ හිතවත් කණ්ඩායමක් ගෙනැල්ලා ස්වර්ණවාහිනිය සහ ස්වර්ණමහල් ඇතුළු EAP සමූහ ව්‍යාපාරයේ ආයතනවල හිමිකාරිත්වය ඔවුන් අතට පත් කළා. ඒ නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මහ බැංකුවේ සිදු වූණු වංචාවට නොදෙවෙනි වංචාවක් මේ තුළ සිද්ධ වෙලා තිබෙනවා. රුපියල් බිලියන 36ක වංචාවට අද මේ රටේ මුදල් ඇමතිවරයාත්, මනෝ තිත්තවැල්ල ඇතුළු කණ්ඩායමත් වග කියන්න ඕනෑය කියන කාරණය අපි මේ ගරු සභාවට මතක් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)
ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.

ගරු කංචන විජේසේකර මහතා
(*மாண்புமிகு கஞ்சன விஜேசேகர*)
(The Hon. Kanchana Wijesekera)
හොඳයි, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

අද මේ මූල්‍ය ආයතන පිළිබඳ වගකීම තිබෙන්නේ මොන ආයතනයටද කියා මා දන්නේ නැහැ. මහ බැංකුව තිබෙනවා; මුදල් අමාත්‍යාංශය තිබෙනවා; ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණය කරන අමාත්‍යාංශය තිබෙනවා; රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තිබෙනවා. මේ ආදී විවිධ අමාත්‍යාංශ තිබෙනවා. බැංකු ටික එක තැනක තිබෙනවා. මහ බැංකුව තව තැනක තිබෙනවා. අපි දන්නේ නැහැ, අද මේක කළමනාකරණය වෙන්නේ කොහොමද කියලා. මේ සම්බන්ධයෙන් මේ රටේ නීතිය තව තවත් වර්ධනය වෙන්න ඕනෑ. අපි ඒක පිළි ගන්නවා. පසුගිය කාලයේ රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු කඩා වැටෙන්න කටයුතු සිද්ධ වෙද්දී එකම රාජ්‍ය බැංකුවක්වත්, සෙලාන් බැංකුව ඇතුළු එකම පෞද්ගලික බැංකුවක්වත් කඩා වැටෙන්න නොදී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව -එම රජය- ඒ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ කටයුත්තට මුහුණ දුන් ආකාරය අපිට මතකයි.

අද මේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළින් අපට පෙනෙන්නේ මොකක්ද? ඒ තුළින් සිද්ධ වන්නේ පෞද්ගලික ආයතන කඩාගෙන වැටෙන එක පමණක් නොවෙයි. රජයේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ටිකත් පෞද්ගලික බැංකු ආයතනවල තැන්පත් කරන්න කියා කැබිනට් පත්‍රිකාවක් ආවාය, අවස්ථා තුනකදී තමන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වූණය කියා ජනාධිපතිවරයා එතුමාගේ කථාවකදී කියනවා අපි දැක්කා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිතුමාට අවස්ථා තුනක් යනවා නම්, මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද කියා අපට හිතාගන්න පුළුවන්. මේ වනකොට මේ රටේ අර්බුද ගණනාවක් ඇති වෙලා තිබෙනවා. "මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට ණය උගුලක හිර කරලා තිබුණේ, අපි රට භාර ගන්නකොට ආර්ථිකය කඩාගෙන වැටිලායි තිබුණේ" කියලා මේ ආණ්ඩුව අද මොන විධියට කිව්වත්, සංඛ්‍යා ලේඛනවලින් බැලුවත්, අද රටේ සිදුවන දේ දිහා බැලුවත්, අද අධිකරණය තුළින් වාර්තා වන දේ දිහා බැලුවත් වෙන මොනවත් නොවෙයි පෙන්වන්නේ. මේ අවුරුදු තුනහමාර තුළ මේ රට දුෂණය, වංචාව ඉහළ ගිය රටක් බවට පත් වෙලා තිබෙන ආකාරය තමයි පෙන්වන්නේ.

අද මංගල සමරවීර ඇමතිතුමා ගොබෙල්ස් නායක ගැන කිව්වා. "හොරා", "හොරා" කියලා කියාගෙන යනවා කිව්වා. අනික් අයට හොරා, හොරා කියපු කවචයම අද හොරු බවට උසාවිය ඉදිරියේ අනාවරණය වෙමින් පවතිනවා. මේක තමයි යථාර්ථය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටි අපේම කණ්ඩායම් තමන්ගේ නිලතල ආරක්ෂා කර ගැනීම සඳහා, තනතුරුවලට තිබෙන කැදරකම නිසා වර්තමාන ආණ්ඩුව පැත්තට ගිහින් පසුගිය ආණ්ඩුවට වෝද්නා කළ අවස්ථා අපි දැක්කා. ඔවුන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණු අඩු පාඩු ගැන කිව්වා; ප්‍රජාතන්ත්‍රවාදය නැහැය කිව්වා; වැඩ කරන්න හැකියාවක් තිබුණේ නැහැය කිව්වා. හැබැයි, අද ඔවුන්ට ඒ කට්ටම කියන්න සිද්ධ වෙලා තිබෙනවා, "නැහැ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ බිහි වුණු සුවිශේෂී ආණ්ඩුවක්" කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මූල්‍ය ආයතන කඩා වැටීම නිසා ජනතාවට අද අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. මේ තැන්පත්කරුවන් 36,000 පමණක් නොවෙයි අද අසරණ වෙලා ඉන්නේ. මෙවැනි ආයතන ගණනාවක් රට පුරා තිබෙනවා. මහ බැංකුව, ඒ වාගේම මුදල් අමාත්‍යාංශය මැදිහත් වෙලා මේ අසාධාරණය වළක්වලා, ජනතාවට සාධාරණය ඉෂ්ට කර දෙන්න කියන ඉල්ලීම කරමින්, මගේ කථාව අවසන් කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(*மாண்புமிகு பிரதீச் சபாநாயகர் அவர்கள்*)
(The Hon. Deputy Speaker)

මිලඟට, ගරු ඉරාන් චිත්‍රමරත්න රාජ්‍ය ඇමතිතුමා. ඔබතුමාට විනාඩි 30ක කාලයක් තිබෙනවා.

[අ.භා. 6.12]

ගරු ඉරාන් චිත්‍රමරත්න මහතා (මුදල් රාජ්‍ය අමාත්‍යතුමා)
(*மாண்புமிகு இராள் விக்கிரமரத்ன - நிதி இராஜாங்க அமைச்சர்*)

The Hon. Eran Wickramaratne - State Minister of Finance) සේතුකියි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හැටියට පත්වීම අප සියලුදෙනාටම ගෞරවයක් බව පළමුවෙන්ම මා කියන්න කැමැතියි. ඔබතුමා පිරිසිදු චරිතයක් තිබෙන, පරිණත තුවණකින් යුත් කෙනෙක්. ඔබතුමා නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීම ඌව වෙල්ලස්සේ ජනතාවට පමණක් නොවෙයි, අප සියලුදෙනාටම ගෞරවයක්. ඒ වෙනුවෙන් අපි ඔබතුමාට සුඛ ප්‍රාර්ථනා කරනවා.

මම මුලින්ම රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ගැන වචනයක් කියන්න අත්‍යවශ්‍යයි. මොකද, අද එතුමා පාර්ලිමේන්තුවේ නැති වෙලාවකදී එතුමාගේ නම සඳහන් වුණා. මීට අවුරුදු තුනකට උඩදී එතුමා හිරු නාළිකාවේ වැඩසටහනකට ගිහින් මධ්‍යම රාත්‍රියේ එතැනින් එළියට එනකොට වාහනවලින් කට්ටියක් ඇවිත් එතුමාට තර්ජනය කළ බව මට මතකයි. මට ඒ සිද්ධිය දැනගන්න ලැබුණාම මම එතුමාව හොයාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ නිල නිවාසවලට ගියා. රන්ජන් රාමනායක කියන මේ රටේ සුප්‍රසිද්ධම නළුවාට තමන්ට අයිති නිවසක්වත් නැහැය කියන එක එදා තමයි මට දැනගන්න ලැබුණේ. එතුමා ජීවත් වන ආකාරය ගැන අපි දන්නවා. එතුමාගේ චරිතය ගැන කථා කළ නිසා මේ කාරණය සඳහන් කළ යුතුය කියා මා හිතුවා. අපේම මුදල්වලින්, එක්කෝ අපේ පවුලෙන් ලැබෙන මුදල්වලින්, නැත්නම් අපි ව්‍යාපාරවලින් සොයා ගත් මුදල්වලින් අපට මැතිවරණ වැඩ පිළිවෙළ කරන්න පුළුවන්. නමුත්, වැඩි පාර්ශ්වයකට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය එහෙම කරන්න බැහැ. මේ රටේ ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්න

අයිතිය තිබෙන්න ඕනෑ. දේශපාලනය කරනකොට ඒ අයට වෙනත් අයගෙන් ඒ සඳහා මුදල් ලැබෙන්න පුළුවන්. එලෙස මුදල් ලැබෙන්නේ කාගෙන්ද කියන එක තමයි මෙතැන තිබෙන ගැටලුව. මම විශේෂයෙන්ම රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා ගැන කියන්න අවශ්‍යයි. මම හිතන විධියට එතුමා දේශපාලනය කරන්නේ මේ රටේ යම් කිසි වෙනසක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙනුයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද අපේ මන්ත්‍රීතුමන්ලා කරුණු කාරණා රාශියක් කිව්වා. ඒ සමහර ඒවාට පිළිතුරු දෙන්න මම වෑයම් කරනවා. එක මන්ත්‍රීවරයකු කිව්වා, අද cheques වැඩි ප්‍රමාණයක් return වෙනවා, එම නිසා ඒකට යම්කිසි පිළියමක් යොදන්න ඕනෑය කියලා. නමුත්, cheque එකක් return වන එක බරපතල වරදක් කියා දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වනවා. ඉතින් ඒකට විධිවිධාන තිබෙනවා. ඒ ගැන තවත් නීතිමය පියවර ගන්න අවශ්‍ය නෑහැ. ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඒ එම නීති ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

රූයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කථා කරනකොට කිව්වා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ යම්කිසි විස්තරයක් මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලුවාය කියා. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් දින 14ක් ඇතුළත එය ලැබුණේ නැහැය කියාත් එතුමා කිව්වා. එතුමාට පිළිතුරක් එවන්න කියා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට කියන්නම් කියා මම කිව්වා. නමුත්, මම ඇත්තටම පුදුම වුණේ එතුමා මෙම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ යම් විස්තරයක් ඉල්ලු එක ගැනයි. මොකද, එදා කරු ජයසූරිය මන්ත්‍රීතුමා තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ රටේ පුරවැසියන්ට ලබාදිය යුතුය කියා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනකොට මේ පාර්ලිමේන්තුවේම වාඩි වෙලා ඉන්න මටත් වාසනාව තිබුණා. එදා, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇමතිතුමා වශයෙන් කටයුතු කරද්දී එයට විරුද්ධ වුණා. අපි ගෙන ආ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ වාසිය එතුමාටත් ලබාගන්න පුළුවන් වීම ගැන අපට සන්තෝෂයි. අද අපේ රජය 2015ට ප්‍රථමයෙන් තිබුණු රජයට වඩා බොහොම විවෘත රජයක්. තොරතුරු දැන ගන්න පුළුවන්; වාද විවාද කරන්න පුළුවන්. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමාට තර්ජනය කරන්න වාහනවලින් කට්ටිය පැමිණීම, එක්තැලිගොඩලාට, තාප්පුදින්නලාට, ලසන්තලාට ආපු සුදු වැන් වැනි සිද්ධි අද කාටවත් වෙලා නැහැ. අපේ රජයට විරුද්ධව එවැනි එක් වෝදනාවක්වත් ඇවිත් නැහැ. අපේ රජය යටතේ එවැනි වෝදනාවකින් මරණයකට පත්වුණු එක්කෙනෙක්වත් නැහැ. පසුගිය පාලන තන්ත්‍රය සහ අද තිබෙන පාලන තන්ත්‍රය අතර අහසයි පොළොවයි වාගේ විශාල වෙනසක් තිබෙනවා.

I heard some of the Hon. Members from the Northern Province made many remarks today about borrowings taken by many people and how they have had to face many difficulties. Some were critical of the fact that financial institutions had gone to the North but, I could say with responsibility that there were financial institutions, particularly banks, who went to the North straight after the cessation of hostilities. They went there with the intention of actually rebuilding the North by providing finances for both consumers and for businesses. We could say that the banks in the Northern Province have acted with great responsibility. There have been allegations that some of the other financial institutions, finance companies and unregulated institutions, have been granting loans at exorbitant interest rates, particularly taking advantage of some of those - particularly of women - who were traumatized by

the war. This is very unfortunate and we completely condemn such action and such behaviour.

I would also like to say that the Minister of Finance and Mass Media, the Hon. Mangala Samaraweera, who extensively toured the North and the East of the country and got a firsthand view of what exactly had happened, has recommended the Government that we take measures to ease the pressure, particularly of the women in the Northern Province, Eastern Provinces and in the North-Central Province who have had to face bankruptcy and stress and who have got into a debt trap because of these exorbitant interest rates. Therefore, Sir, they will be relieved of this for the measures that are to be shortly introduced by our Government.

අද අපි සාකච්ඡා කරන්නේ ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ කල් තැබීමේ යෝජනාව පිළිබඳවයි. අපි බොහෝ මූල්‍ය ආයතන ගැන සාකච්ඡා කළා. නමුත්, අපි බොහොම ළඟින් මේක අධ්‍යයනය කළොත්, 2008, 2009 වර්ෂවලදී ආසියාවේ මූල්‍ය අර්බුදයක් ඇති වුණු බව අපට පැහැදිලි වෙනවා. ආසියාවේ මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී ලංකාවටත් බලපෑමක් තිබුණා. එදා රජය මූල්‍ය අර්බුදයේ තිබෙන ප්‍රශ්නය වසා දමලා කොහොම හරි මෙහි ගැටලුවක් නැති විධියට පෙන්වන්න අවශ්‍යයි කියන තීරණයට ආවා. නමුත් ඇත්තටම එදා ඒ ගත්ත තීරණය බොහොම වැරදි තීරණයක්. ඒ නිසා තමයි මේ අර්බුදය මීට වැඩිය උග්‍ර වෙලා තිබෙන්නේ. බැංකු නොවන ආයතනවල වැටීමට හේතුව මේකයි. නමුත්, මම මේ කාරණයන් සඳහන් කරන්නට ඕනෑ. අද බොහෝ අය මහ බැංකුව ගැන හුඟක් වෝදනා කළා. නමුත්, එදා මහ බැංකුවේ වෘත්තීයවේදීන් -professionals within the Central Bank- මේ අර්බුදය ගැන කථා කරලා, ආයතන ගැන සඳහන් කරලා මුදල් මණ්ඩලයට රපෝර්තු ඉදිරිපත් කළා. නමුත්, එදා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරපු රපෝර්තුවලින් පවා ඒ ගැන කිසිම තීරණයක් ගන්නේ නැහැ. එදා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ නිවාඩි කබිරාල් මැතිතුමාත්, මුදල් ඇමතිතුමා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාත් ඒකට වගකියන්න ඕනෑ කියන එක සඳහන් කළ යුතුයි. මේ ක්‍රියාවලිය නිසා තමයි බැංකු නොවන ආයතනවල -finance companiesවල- අර්බුදයක් තිබුණේ. එපමණක් නොවෙයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 2005දී මේ රටේ තිබුණ finance companies සංඛ්‍යාව 28යි. නමුත්, 2014 අවසානය වන විට 28ක්ව පැවැති finance companies සංඛ්‍යාව, 44ක් දක්වා වැඩි කරනු ලැබුවා. ඒ කියන්නේ ඒ finance companies වලට දුන්න licence ප්‍රමාණය සියයට 60කින් වැඩි කළා. ඒවා නොයෙකුත් ඥාති සම්බන්ධතාවන් තිබෙන, ඒ වාගේම දේශපාලන අරමුණුවලින් දුන්නා කියන එක සඳහන් කළ යුතුයි. අවුරුදු 10ක් තුළදී මේ finance companiesවලට දුන්න licence ප්‍රමාණය සියයට 60කින් වැඩි කළා. අවුරුදු 70කට දුන්න ප්‍රමාණය අවුරුදු 10කින් -2005 ඉඳලා 2014 වනවිට- සියයට 60කින් වැඩි කළා. මේ නිසා තමයි මේ අර්බුදය මෙහෙම උග්‍ර වුණේ. එපමණක් නොවෙයි, ඒ කාල පරිච්ඡේදය තුළ leasing companies වලට licence 6ක් ලබා දුන්නා. ඒ නිසා අහිංසක තැන්පත්කරුවන්ට බොහොම ලොකු අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා. අද මේ ගරු සභාවේදී කළ හුඟක් කථා මම අහගෙන හිටියා. ඇත්ත, සමහර අය විශ්‍රාම යන්න තබා ගෙන තිබුණු මුදල් ප්‍රමාණය පවා ඔවුන්ට අහිමි වුණා. විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන්නට බැහැ. සමහර අය සියදිවි නසා ගන්නා කියලා කිව්වා.

සමහර මහලු අයට නැත්නම් රෝගී අයට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගන්නට බැහැ. සමහර දෙමව්පියන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න බලාගෙන හිටියා. ඒවා ඒ අයට

[ගරු ඉරාන් වික්‍රමරත්න මහතා]

කරගන්නට බැරි වුණා. මෙවැනි දෙයක් සිදුවීම ගැන අපිත් ඒ අය එක්ක මේ අවස්ථාවේදී කනගාටු වෙනවා. මේ අභියාචනා අය මේ තත්ත්වයට තල්ලු කළේ කවුද කියන ප්‍රශ්නය තමයි අපි අහන්නට ඕනෑ. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා උදේ කපා කරනකොට යෝජනාවක් කළා. ඒ යෝජනාවේදී එතුමා කිව්වා, "මුදල් ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් මහ බැංකුවත්, තැන්පත්කරුවන්ගේ නියෝජිතයන්ත් ඒ වාගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟ වෙලා මේක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට යම්කිසි පිළියමක් දිය යුතුයි." කියලා. අපි ඒ යෝජනාව පිළිගන්නවා. අපි ඒක කළ යුතුයි. මොකද, අභියාචනා පුද්ගලයන්ගේ ඒ වේදනාව අපට යම්කිසි විධියකින් තුනී කරන්න පුළුවන් නම් අපි ඒක කළ යුතුයි. ඒක අපේ වගකීමක්. මෙවැනි අර්බුදයක් කවුරු ඇති කළත්, අද අපට වගකීමක් තිබෙනවා ඔවුන්ගේ ඒ වේදනාව තුනී කරන්න. මහ බැංකුව ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාවලීන් කීපයක් අරගෙන තිබෙනවා. පළමුවැනි එක හැටියට ඒ අය නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවක් - Resolution and Enforcement Department එක - ආරම්භ කරලා තිබෙනවා. ඒක ක්‍රියාකාරී ඒකකයක්. ඒ නිසා ද්‍රවශීලතාව අඩු වෙනකොට ඒ අයට යෝජනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වාගේම, මහ බැංකුවේ රක්ෂණ ක්‍රමය පුළුල් කරලා තිබෙනවා. ඉස්සර දුන්නු සීමාව රුපියල් ලක්ෂ 3යි. ඒ කියන්නේ, තැන්පතු වැනි වෙනවා නම් රක්ෂණ ක්‍රමය හරහා රුපියල් ලක්ෂ 3ක් ලබා දෙනවා. නමුත්, ඒ සහනාධාර ප්‍රමාණය රුපියල් ලක්ෂ 6 දක්වා අපි වැඩි කරලා තිබෙනවා. ඒ ආයතනය උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම්, ඒ ආයතනය නැවත හදාගන්න බැරි නම්, ඒ මුදල් මූල්‍ය ක්‍රමය ඉදිරියට ගෙනියන්න ඒක ඇවර කිරීමේ තීරණයක් ගන්න බැංකුවට පුළුවන්. ඒ වාගේම, නීතිමය පියවර ගන්නට පුළුවන්. මහජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළකුත් මහ බැංකුව දිගටම කරගෙන යනවා කියලා සඳහන් කරන්නට ඕනෑ.

අපි අද හුඟක් ආයතන ගැන කපා කළා. මම එයින් සමහර ආයතන ගැන යම්කිසි පිළිතුරක් දෙන්න වැයම් කරනවා. අපි දන්නවා, CIFL සමාගම ගැන. ඒ සමාගම සම්බන්ධයෙන් පියවර අරගෙන තිබෙනවා. ඒක දැන් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තිබෙනවා. එතැන ප්‍රමාදයක් තිබෙනවා කියලා කියන්නට පුළුවන්. නමුත්, අපි ඒක ශීඝ්‍ර කරන්නට ඕනෑ. මොකද, එතැන වියලා ගැටලුවක්, ප්‍රශ්නයක් තිබෙනවා. මොකද, ඒ ආයතනයේ අයට යම්කිසි මුදලක් හෝ ලබා දිය යුතුයි කියන ගැටලුව තිබෙනවා. නමුත්, ඒක වසර 3කින් විතර දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. එම නිසා ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා විසඳන්න අපි වැයම් කරනවා. ඒ වාගේම, අද ETI ආයතනය ගැන හුඟක් සාකච්ඡා වුණා. ETI ආයතනය ගැන මම මීට ප්‍රථමයෙන් සති දෙකකට උඩදී කපා කරපු නිසා ඒ ගැන මම දීර්ඝව කපා කරන්න යන්නේ නැහැ. නමුත්, අද මෙතැනදී ප්‍රශ්න කීපයක්ම ආපු නිසා, ඒ ප්‍රශ්නවලට පමණක් පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීවරයෙක් ඇහුවා, "මහ බැංකුව ඒ තැන්පත්කරුවන්ට කරන ගෙවීම් වළක්වලා තිබෙන්නේ ඇයි?" කියලා. ඒකට හේතුව විධියට ETI ආයතනයේ සාමාන්‍යාධිකාරී දැනුම් දුන්නා, "2017 අප්‍රේල් මාසයේදී එහි ද්‍රවශීලතාව අඩු නිසා ඒ අයට ගෙවීම් කරන්න බැහැ." කියලා. මෙතැනදී මූල්‍ය ව්‍යාපාරික පනත - Finance Business Act, No.42 of 2011- යටතේ මහ බැංකුව ක්‍රියා කරලා තිබෙනවා. එම නිසා ඒ බලතල අනුව තාවකාලිකව තමයි ඒ තැන්පතු ගෙවීම් නතර කරලා තිබෙන්නේ.

අනුර දිසානායක මන්ත්‍රීතුමා අද මේ ගැන කපා කළා. මා නැවතත් ඒ කරුණු කියන්න කැමැතියි. ආයෝජකයෙක් ගෙනැවිත් මේ ආයතනය නැවත පණ ගන්වන එක තමයි ගන්න තිබෙන

මූලික පියවර. පළමුවන ආයෝජනය ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා තමයි, ජුනි 05වන දා සිට සියයට 10ක්, එහෙම තැන්පම් රුපියල් ලක්ෂ 6ට අඩු ප්‍රමාණයක් තැන්පතුකරුවන්ට ගෙවන්නේ. ඊළඟ ආයෝජනය ආවාම ජුනි මාසය අවසන් වනකොට තවත් සියයට 10ක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තුන්වන ආයෝජනය ආවාම මේ ආයතනය පණ ගන්වා ඒ ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සඳහන් කළා, සමහර විට අවුරුදු 5ක් යන කල් ඒ තැන්පත්කරුවන්ට ඒ මුදල් නොලැබෙයි කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙහිදී තීරණ කිහිපයක් ගන්න වෙනවා. ඒ තීරණ මේවායි. මේ ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට ගෙන යනවා නම් ඒ අයට බලාපොරොත්තුවක් ඇති වෙයි, සමහර විට ඒ අයගේ මුළු තැන්පතුවම ලබා ගැනීමටත්, ඒ වාගේම පොලී මුදලක් ලබා ගැනීමටත් පුළුවන් වෙයි කියලා. ඒ ගැන අසනුටු නම් මේ සමාගම ඇවර - liquidate - කරන්න සිදු වෙනවා. මේ සමාගම liquidate කළොත්, මෙහි වත්කම් විකිණීමෙන් ලැබෙන්නේ රුපියල් බිලියන 11.5ක් පමණ. ඒ වාගේම තැන්පතු රක්ෂණයෙන් - deposit insurance scheme එකෙන් - රුපියල් බිලියන 9ක් පමණ ලැබෙයි. ඊට පස්සේ ඇවර කිරීමෙන් ලැබෙන ප්‍රමාණය රුපියල් බිලියන 4ක් පමණ වෙයි. දැනට කරගෙන යන සාකච්ඡාවන් අනුව අධ්‍යක්ෂවරුන්ගෙන් රුපියල් බිලියනයක් පමණ ලැබෙයි. එතකොට ලැබෙන මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 25.5ක් පමණ වෙනවා. නමුත් අපි දන්නවා, මුළු තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 33.5ක් වෙනවාය කියලා. එතකොට එතැන පරතරයක් තිබෙනවාය කියලා අපට පෙනෙනවා. වෙනත් විධියකට කිව්වොත්, මේ ආයතනය සම්පූර්ණයෙන් ඇවර කළොත්, තැන්පත් කරපු මුදලින් තැන්පතුකරුවකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ සියයට 65ක් හෝ සියයට 70ක් පමණයි. මේ ආයතනය සම්පූර්ණයෙන් ඇවර - liquidate - කළොත් එපමණ ප්‍රමාණයක් තමයි ලබා ගන්න පුළුවන් වන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ ආයෝජකයා ගැනත් අද සාකච්ඡා කළා. මේ ආයෝජකයා ගැන නොයෙකුත් අය, නොයෙකුත් දේවල් කිව්වා. මේ ආයෝජක ආයතනය Blue Summit Capital Management Private Limited කොමිපැනියයි. මෙය සිංප්‍රරුවේ ලියා පදිංචි කොමිපැනියක්. මේ කොමිපැනිය තමයි, අතුරු සමාගම් ඇතුළුව ETI සමූහ ව්‍යාපාරය ගන්නට යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අය තමයි මුලින් මේ ආයෝජනය කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි, ජුනි 05වන දා සිට යම්කිසි මුදලක් තැන්පත්කරුවන්ට ගෙවන්න පුළුවන්වෙලා තිබෙන්නේ. මේ සමූහ ව්‍යාපාරය තුළ "ස්වර්ණවාහිනී" media company එකත් තිබෙනවා. මුදල් ඇමතිතුමාගේ අනුමැතිය නොමැතිව broadcasting ආයතනයක, එහෙම තැන්පම් රුපවාහිනී ආයතනයක කොටස් සියයට 40කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන්ට විකුණන්න බැහැ. මුදල් ඇමතිතුමා එයට තවමත් අනුමැතිය දීලා නැහැ.

Blue Summit Capital Management Private Limited කියන ව්‍යාපාරය ගැන නොයෙකුත් කපාන්දර කිව්වා. මට කියන්න තිබෙන්නේ මෙපමණයි. ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආයෝජකයා ගැන සොයා බලා තිබෙනවා. Central Bank එකේ මූල්‍ය සෝදිසි කිරීමේ ඒකකය - Financial Intelligence Unit, FIU - හරහා තමයි මේ ආයෝජකයා ගැන සොයා බලා තිබෙන්නේ. විදේශ රටවල FIUsවලින් ලැබුණු තොරතුරු අනුව මේ ආයෝජකයා ගැන අද වන තෙක් තවමත් කිසිම සෘණ වාර්තාවක් ලැබී නැහැයි කියන එක සඳහන් කරන්න පුළුවන්.

ඒ විතරක් නොවෙයි. සමහර මන්ත්‍රීවරුන් මේ සභාවේ කථා කරනකොට, මේ ආයෝජනය පිළිබඳව මුදල් ඇමතිතුමාටත් යම්කිසි පෞද්ගලික ගනුදෙනුවක් තිබෙනවාය කියන අදහසක් ඉදිරිපත් කරන්න වැයම් කළ බව මම මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.

නමුත් මේ විධියට කිසිම හේතුවක් නොමැතිව, කිසිම විස්තරයක් නොමැතිව රටේ මුදල් ඇමතිතුමාට පහර ගැසීම, රටේ ආර්ථිකයට පහර ගැසීමක් කියලා මම හිතනවා. ඒ නිසා මන්ත්‍රීවරුන් එවැනි දෙයින් වැළැක්විය යුතුයි කියන එක තමයි මගේ මතය.

ඊට්දයි ආයතනයට අමතරව තවත් ආයතන ගණනාවක් ගැන කථා කළා. නමුත් මම ආයතන එකක්-දෙකක් ගැන කථා කරනවා. එයින් එකක් තමයි, Standard Credit Finance Limited ආයතනය. Standard Credit Finance Limited ආයතනයේ සිදු වුණු ක්‍රියාවලිය ගැන බලන්න. Standard Credit Finance Limited ආයතනයෙන් Entrust Holdings Limited ආයතනයට රුපියල් බිලියන 2.5ක් දුන්නා. එසේ දීලා සියයට 65ක කොටස් ලබා ගත්තා. Entrust Holdings Limited එකෙන් මේ මුදල ලබා ගෙන ඊට පසුව එම මුදල Entrust Limited කියන කොමිපැනි එකේ දැමීමා. එම කොමිපැනිය බැඳුම්කර පිළිබඳව ගනුදෙනු කරන කොමිපැනි එකක්. එම කොමිපැනිය එම මුදල අරගෙන, බැඳුම්කරවලට දැමීමේ නැහැ. අනෙක් කොමිපැනි එකට කොළ කැල්ලක් දීලා, ඒ අය ඒ මුදල ලබා ගෙන තිබෙනවා. මේ මුළු ක්‍රියාවලියම සමහර විට පැය 24කින්, පැය 48කින් සිදු වුණු ක්‍රියාවලියක් වෙන්න ඇති කියලා මම සැක කරනවා. දැන් ඒ ගැන සොයාගෙන යනවා. එසේ සොයා ගැනීමෙන් පසුව පොලිසියෙන් අපට ඒ ගැන දැන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ රුපියල් බිලියන 2.5ක මුදල අනිවාර්යයෙන්ම අරගෙන තිබෙනවා. Standard Credit Finance Limited කියන ආයතනය දුප්පත් තැන්පත්කරුවන්ගේ මුදල සොරා කාලා තිබෙනවා. Entrust Holdings Limited කියන ආයතනය මෙසේ සොරා කාලා තිබෙන්නේ රාජ්‍ය සුරැකුම් දෙව්‍යය, ඒවායේ ආයෝජනය කරනවාය කියලායි. නමුත් රාජ්‍ය සුරැකුම් ගන්නේ නැතුව මුදල අරගෙන කොල්ල කාලා, මුදල් සොරකම් කරලා මේකේ අයිතියන් ලබාගෙන තිබෙනවා. Entrust Holdings Limited ආයතනය ලබාගෙන තිබෙන්නේ මේ රුපියල් බිලියන 2.5 විතරක් නොවෙයි. එම ආයතනය රුපියල් බිලියන 10ක් ලබාගෙන තිබෙනවා. එසේ ලබාගත් Entrust Holdings Limited ආයතනයේ අධ්‍යක්ෂවරුන් අතර මේ සභාවේ සිටිනා මන්ත්‍රීවරුන්ගේ සහෝදරයන් පවා ඉදලා තිබෙනවා. අද ඒ මන්ත්‍රීවරුන් ඉන්නේ විපක්ෂයේ. ඔය පොදු විපක්ෂයේ ඉන්නා කට්ටියගේ සහෝදරවරුන් එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් හැටියට සිටි බවට සඳහන් වෙනවා. කොපමණ පෙලඹවීමක් මම ඒ නම් කියන්නේ නැහැ. නමුත් මෙතැනට ඇවිල්ලා මේ ආයතන ගැන, ඒවායේ කඩා වැටීම් ගැන ඒ අය සුදනෝ වාගේ කථා කළ නිසායි මම ඒ ගැන කිව්වේ. මේ කඩා වැටීම් සිදු වුණේ පසුගිය රජය කාලයේදීයි. ඒ කාලයේ මේවා වසා ගෙන ගියා. කාලයකට මේවා වසා ගෙන ගියා. භොරකම් සිදුවී ගෙන ගියා. මේ අය බලයේ ඉන්නකොට තමයි "මුදල් දෙන්න, ඒවා රජයේ බැඳුම්කරවල දමනවා" කියලා එක එක ආයතනවලට ගිහිල්ලා කිව්වේ. ඊට පසුව එම මුදල් භොරකම් කළා.

අද පවතින වෙනස මේකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද පවතින වෙනස මොකක්ද? අද අපි කිසිවක් සහවන්නේ නැහැ. තිබෙන විධියටම ඒවා ගැන කියනවා. ඒකයි තිබෙන වෙනස. අපි මේවා සහවන්නේ නැහැ. තිබෙන විධියටම ඒවා ගැන කියනවා. ඇත්තටම සිදුවෙලා තිබෙන්නේ මොනවාද කියලා හැමෝම දැන ගත යුතුයි.

අද පැවැති මේ විවාදයේදී අනුර දිසානායක මන්ත්‍රීතුමාත්, තවත් මන්ත්‍රීවරුන් මේ ගැන සඳහන් කළා. මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ finance companiesවල විතරක් නොවෙයි, microfinance companiesවල විතරක් නොවෙයි. සමුපකාර ව්‍යාපාරවලත්, 'ග්‍රාමීය බැංකු' කියලා බැංකු හදාගෙන තිබෙනවා. ඒ බැංකුවලත් මේ ප්‍රශ්නය තිබෙනවා. අද කථා කළ සමහර කමිකයන් රට තුළ පවතින එවැනි බැංකු කිහිපයක්ම ගැන සඳහන් කළා. එසේ සඳහන් කරමින් ඔවුන් කියා සිටියා, මේ වාගේ භොරකම් ඒවායේත් සිදුවෙලා තිබෙනවා කියලා. මම එයින් එකක් ගැන සඳහන් කරන්න කැමැතියි. අවිස්සාවේල්ලේ, නැගෙනහිර හේවාගම කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ තිබෙන ග්‍රාමීය බැංකුවේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතාව නිසා අභි-සක මිනිසුන් විවිධාකාර පීඩාවලට ගොදුරු වී සිටිනවා; වේදනාවෙන් සිටිනවා.

මේ ග්‍රාමීය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතාව අතරේ වෙන වෙන මත ඇති කරන්නට හදනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙතැන ඇත්තටම සිදු වෙලා තිබෙන්නේ රුපියල් කෝටි 53.8ක මුදලක් මේ අය ඔය Entrust Securities PLC එකේ යොදවලා තිබෙනවා. එම Entrust Securities PLC එක ද්විතීක වෙළෙඳ පොළ නියෝජිත ආයතනයක් වෙනවා. Entrust Securities PLC එක හරහා කටයුතු කළා. මෙතැන අපට තිබෙන සැකය ග්‍රාමීය බැංකුවේ අධ්‍යක්ෂවරු සහ Entrust Securities PLC අධ්‍යක්ෂවරුයි අතරේ සමහර වෙලාවට ගනුදෙනුවක් අනිවාර්යයෙන්ම තිබෙන්නට ඇති බවයි. මේ ග්‍රාමීය බැංකුවේ සභාපතිවරයා, ලේකම්වරයා, සාමාන්‍යාධිකාරී මේකට වග කියන්න ඕනෑ. තනතුරු ගන්නා වාගේ නොවෙයි. මේවාට නීතිමය පියවර ගන්නවා. ඒ තැන්පත්කරුවන්ට මම කියනවා, ඒ අයත් ගිහිල්ලා නීතිමය පියවර ගන්න ක්‍රියාත්මක වෙන්න ඕනෑ කියලා. මහ බැංකුව දැනටම Entrust Securities PLC එක ගැන නීතිමය පියවර අරගෙන යනවා. තැන්පතුකරුවන්ටත් නීතිමය පියවර ගන්න පුළුවන්. මේක Entrust Securities PLC එකේ අධ්‍යක්ෂවරු එක්ක එකතුවෙලා කරපු වැඩක් වාගේ තමයි අපට නම් පෙනෙන්නේ.

අද (වෛද්‍ය) රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කථාකරනකොට යෝජනාවක් කළා. එතුමා කිව්වා "බැංකුව" කියන වචනය දිගින් දිගටම පාවිච්චි වෙනවා කියලා. ඇත්තටම එතකොට ජනතාව හිතනවා, බැංකුවක් නම් ස්ථාවරයි; මුදල් දැමීමට ගැටලුවක්, ප්‍රශ්නයක් නැහැයි කියලා. මේ "බැංකුව" කියන වචනය ගැන මගේ අදහසත් එතුමාගේ අදහස වාගේමයි. "බැංකුව" කියන වචනය පාවිච්චි කරනවා නම්, ඒක මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තිබිය යුතුයි. මගේ අදහසත් ඒකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සමෘද්ධි සහනාධාරය බෙදනවා. නමුත් සමෘද්ධි බැංකු පනතක් කියලා පනතක් ගෙනැල්ලා, මහ බැංකු අධීක්ෂණයෙන් පිට තවත් බැංකුවක් පවත්වාගෙන යනවා. අද ඒක ගැන කථා කරලා ඒක මහ බැංකුවේ අධීක්ෂණයට ගන්න කියලා කියනකොට වෙන තර්කයක් ඉදිරිපත් කරලා කියනවා "නැහැ, ඒක සංවර්ධනයට අවශ්‍යයි; මහ බැංකුවේ අධීක්ෂණයට ගියොත් සංවර්ධනයට ඒක අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්" කියලා. වෙනත් ආයතනයක් තිබෙනවාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් "බැංකුව" කියන වචනය පාවිච්චි කරන්න එපා කියලායි මම කියන්නේ. ඒක වෙනම පනතක් යටතේ තිබෙන්න පුළුවන්. ඒක වෙනම ක්‍රියාවලියක යෙදෙන්නට පුළුවන්. නමුත් බැංකුවක් නම්, මහජනයාගෙන් තැන්පතු ගන්නවා නම්, මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ආ යුතුයි කියන එකයි මගේ මතය. ඒ නිසා මේ ග්‍රාමීය බැංකුව ගැනත් අපට කථා කරන්න සිදු වෙනවා. බැංකුව කියන නම භාවිත කරනවා නම්, අධීක්ෂණය කළ යුතුද නැද්ද කියන එක අපට නැවතත් හිතන්න වෙනවා. මම දීර්ඝව කථා කරන්න යන්නේ නැහැ. අවසාන වශයෙන් කරුණක් දෙකක් කියලා මගේ කථාව අවසාන කරනවා.

[ගරු ඉරාන් වික්‍රමරත්න මහතා]

බැංකුවක තැන්පතුමක් ගන්නකොට, ණය මුදලක් දෙනකොට පොලියේ විශාල පරතරයක් තිබෙනවා කියලා අද තව මතයක් ඉදිරිපත් වුණා. ඒ කියන්නේ බැංකුවේ overhead එක. මම හිතන හැටියට ඒ කාරණයත් කිව්වේ අනුර දිසානායක මන්ත්‍රීතුමාමයි. එතුමා කීවා, overhead එක විශාලයි කියලා. ඒ overhead එක අඩු කර ගන්න පුළුවන් වුණොත් ණය දෙන පොලී ප්‍රතිශතය පහළට ගේන්න පුළුවන් කියලා එතුමා කීවා. ඒකේ ඇත්තක් තිබෙනවා. මොකද, දකුණු ආසියාවේ රටවල් එකක සසඳනකොට අපේ පොලී පරතරය වැඩියි. ඒ පරතරය අඩු කරන්නට ඕනෑ. ආසියාවේ අනික් රටවල් එකක සසඳනකොට ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් බොහොම කුඩා රටක්. අපි සාමාන්‍යයෙන් නගරයක් පසුකරගෙන යනකොට මේ රටේ ඕනෑම තැනක අපට පෙනෙනවා, එක දිගට බැංකු පහ හයක් සමහර විට එක ජේළියටම තිබෙනවා. ඒ බැංකු සියල්ලෙන්ම පාහේ එකම සේවාවන් ලබාගන්නට පුළුවන්. නමුත් මේ බැංකු ඔක්කෝම ඒවායේ ශාඛාවන් විවෘත කරලා තිබෙනවා. ශාඛාවන් විවෘත කරලා ඒ අය හුඟක් මුදල් ආයෝජනය කරලා තිබෙනවා. ඇත්තටම මෙය අනවශ්‍ය ආයෝජනයක් කියලා කියන්නට පුළුවන්; irrational duplication එකක් කියලා කියන්නට පුළුවන්. මේක අඩු කරන්න අවශ්‍යයි. ඒ බැංකුවේ overhead එක පහළට ගේන්න නම් මේක අඩු කරන්නට ඕනෑ. මේ finance companies ප්‍රමාණය 28, 45 කරන්නවත්, මේ තිබෙන බැංකු ගණන දෙගුණ කරන්නවත් අවශ්‍යතාවක් නැහැ.

ඇත්තටම තිබෙන අවශ්‍යතාව මේකයි. අද මුදල් ගනු දෙනු කරන්නේ බැංකු හරහාවත්, ශාඛා හරහාවත් විතරක් නොවෙයි. මුදල් ගනු දෙනුව ATM එක හරහා කරනවා. ඒ වාගේම අද මුදල් ගනු දෙනුව mobile phone එක හරහා කරන්නට පුළුවන්. මුදල් ගනු දෙනුව mobile phone එක හරහා කරන නිසා අද මත් ද්‍රව්‍ය ගනු දෙනුවත් mobile phone එක හරහා සිදු වෙනවා. මොකද, තාක්ෂණය දියුණු වෙන විට හොරුන් තාක්ෂණය භාවිත කරනවා. ඒක නියාමනය කරන්නට ක්‍රම සහ විධි තිබෙනවා. ඒ ක්‍රම සහ විධි ක්‍රියාත්මක කළ යුතුයි. අද තාක්ෂණය දියුණු කරලා වැය වෙන මුදල අඩු කරලා බැංකු සේවාවන් රට වටේ හැම තැනම ගෙන යන්නට පුළුවන්. එම නිසා අපේ රජයට ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නට සිද්ධ වෙනවා අපි මේ බැංකු එකතු කළ යුතුයි කියන එක - bank consolidation-. අපි බැංකු එකතු කළ යුතුයි කියන න්‍යායට එන්නට ඕනෑ. ඒ කියන්නේ බැංකු එකතු වෙනවා නම් අපි රජයක් හැටියට ඒකට සහයෝගය දෙන්නට ඕනෑ. මොකද, රජයක් හැටියට ඒ සඳහා සහයෝගය දුන්නොත් ඒකේ වාසිය තැන්පත්කරුවාටත්, ණය ගන්නා පුද්ගලයාටත් ලැබෙනවා. එම නිසා මේක ප්‍රතිපත්තියක් හැටියට අපි පිළිගත යුතුයි; අපි ඒ වාගේ ක්‍රියා කළ යුතුයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මේ සභාවේ කියැවුණා ආර්ථිකය දුර්වල වෙලා තිබෙනවා කියලා. ඇත්තටම macroeconomy එක අද ශක්තිමත් වෙලා තිබෙන්නේ. එදා විශාල අය වැය පරතරයක් තිබුණා; සියයට 7, සියයට 6 වැනි අය වැය පරතරයක් තිබුණා. අද ඒක සියයට 5 දක්වා අඩු වෙලා තිබෙනවා. නියඟය තිබුණේ නැත්නම්, ජල ගැල්ම තිබුණේ නැත්නම් 2017දී ඒ ප්‍රතිශතය සියයට 4.6යි. මේ අවුරුද්දේදී ඒක සියයට 4.6ට ගේන්නට සහ 2020 වන විට එය සියයට 3.5ට ගේන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි රජය භාර ගන්නා විට රජයේ මුළු ආදායම අඩු වෙලා තිබුණේ; ඒ ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.5ක්, සියයට 12ක වාගේ ප්‍රමාණයක තිබුණේ. අද ඒක සියයට 15කට කිට්ටු වෙන්නට යනවා.

අපි මේ මුදලින් කළේ මොනවාද? මේ මුදල්වලින් තමයි අධ්‍යාපනය දියුණු කරලා තිබෙන්නේ; ළඟම පාසල හොඳම පාසල

කරන්නට අපි ආයෝජනය කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ රටේ පාසල් යන හැම දරුවෙකුටම -දරුවන් ලක්ෂ 45කට- "සුරක්ෂා" නමින් රක්ෂණවරණයක් ලබා දීලා තිබෙනවා. මෙතෙක් කිසිම රජයක් දීලා නැති රක්ෂණ ආවරණයක් අපි පාසල් දරුවන් වෙනුවෙන් ලබා දීලා තිබෙනවා. ඒ රක්ෂණවරණය හරහා මව්වරුන්ට දරුවා රෝහලකට අරගෙන ගිහින් ඒ බිල ගෙවා ගන්නට රුපියල් ලක්ෂ දෙකක්, ලක්ෂ දෙකහමාරක් වෙනකම් මුදලක් ලබා ගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඒ විතරක් නොවෙයි පාසල් දරුවෙකුගේ දෙමව්පියන්ගෙන් කෙනෙකු අහිමි වුණොත් ඒ රක්ෂණවරණය හරහා යම්කිසි මුදලක් දරුවාගේ වියදම සඳහා ලැබෙනවා.

අද අපි සෞඛ්‍ය සේවයට ආයෝජනය කරන ප්‍රමාණය, හදාගෙන යන රෝහල් ප්‍රමාණය ගැන මම විස්තර කරන්නට යන්නේ නැහැ. නමුත් අපි විශාල ආයෝජනයක් කරලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රමාණය අතින් අපි අද ඉදිරියට ගිහින් තිබෙනවා. පසුගිය වසර 10ම ක්‍රම ක්‍රමයෙන්, ක්‍රම ක්‍රමයෙන් ඒ ප්‍රමාණය අඩු වුණා. නමුත් පසුගිය වසර තුන තුළදී අපි මේක ක්‍රම ක්‍රමයෙන් වැඩි කරලා තිබෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ මුදල් අපි හරියට පාවිච්චි කරලා තිබෙනවා. අද මේ රටේ බොහෝ පුද්ගලයන් වයස්ගත තත්වයට පත් වෙනවා; දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ලෝකය ඒකට fastest ageing population කියලා කියනවා, වයස්ගත වන සමාජය කියලා කියනවා. ඊයේත් මම අවුරුදු 100 උපන් දිනය සමරපු කෙනෙකුගේ නිවසට ගියා. අද අපි පැනඩෝල් පෙත්තක මිල සියයට 50කින් අඩු කරලා තිබෙනවා. ඒ වාගේම ඕනෑම අත්‍යවශ්‍ය බෙහෙත් පෙත්තක මිල විශාල ප්‍රමාණයකින් අඩු කරලා තිබෙනවා. මම ඒ විස්තර සියල්ලම කියන්න යන්නේ නැහැ. ඒවා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ කොහොමද? රජයේ රෝහලකට ගිහින් බෙහෙත් ගන්නොත් ඒක නොමිලයේ ලැබෙනවා. ඒ වාගේම ඇස් කාවචල මිල විශාල ප්‍රමාණයකින් - සියයට 45ත් සියයට 75ත් අතර ප්‍රමාණයකින්- අඩු කරලා තිබෙනවා. ඒ වාගේම stent එකක මිල අපි රුපියල් ලක්ෂයකින් අඩු කරලා තිබෙනවා. ඒ වාගේම අපි operationsවල ගාස්තු අඩු කරලා තිබෙනවා. ඒ අනුව අපි සෞඛ්‍යයට වියදම් කරලා තිබෙන මුදල අප්‍රමාණයි කියලා කියන්නට පුළුවන්. මේ කාලය තුළදී, 2017දී ආනයන සියයට 11කින් වැඩි වුණා; ධීවර ආනයනය සියයට 40කින් වැඩි වුණා. විදේශ විනිමය ශේෂය රුපියල් බිලියන 19යි. ඒ, විශාලම ශේෂය. පසුගිය දශක ගණනාව තුළම අපි දැකලා නැහැ මෙවිට විශාල වැඩි වීමක්.

1956ත් පස්සේ පළමුවැනි වතාවට තමයි මේ රටේ ප්‍රාථමික අතිරික්තයේ ධන අතිරික්තයක් ඇති වෙලා තිබෙන්නේ. පසු ගිය ජනවාරි මාසයේ ඉඳලාම උද්ධමනය ක්‍රමක්‍රමයෙන් අඩු වේ ගෙන, අඩු වේ ගෙන යනවා. අපේ සංඛ්‍යාලේඛනවලට අනුව නොවෙයි, ඒ මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවලට අනුවයි. මම මේ සභාවට මේ කාරණය කියන්නට කැමැතියි. පසු ගිය කාලයේ වාගේ නොවෙයි, මහ බැංකුවයි, රජයයි එකක් අනෙකට ස්වාධීනව ක්‍රියාත්මක වේ ගෙන යනවා. ඒ අයගේ දත්තවලින් තමයි මම මේ කරුණු සඳහන් කරන්නේ. ඒ වාගේම විදේශ ආයෝජනය ඩොලර් බිලියන 1.9යි. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජන ලැබීලා තිබෙන්නේ 2017දී කියන එකත් සඳහන් කරන්නට ඕනෑ.

ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அனூர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)
හම්බන්තොට වරාය විකුණලා?

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இராள் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)

හම්බන්තොට වරායෙන් රුපියල් මිලියන 300යි ලැබුණේ. රුපියල් බිලියන 1.9න් දශම තුනයි හම්බන්තොට වරායෙන් ලැබුණේ. ඒකත් අයින් කරන්න. ඒත් රුපියල් බිලියන 1.6ක් ලැබීලා තිබෙනවා. හම්බන්තොට වරාය විකුණලා ලැබුණු මුදල ඉවත් කළත් විශාල මුදල් ප්‍රමාණයක් ලැබීලා තිබෙනවා.

හම්බන්තොට වරාය ගැන කථා කරපු නිසා මම මේ කාරණය කියන්න ඕනෑ. ගරු මන්ත්‍රීතුමනි, එදා මම හම්බන්තොටට ගියා; මන්තල ගුවන් තොටුපොළට ගියා; වරායට ගියා. එදා ගුවන් තොටුපොළට යනකොට එක මගියෙක්වත් ගුවන් තොටුපොළේ හිටියේ නැහැ. එතැනින් බැහැලා වරායට ගිහිල්ලා එන කොට තමයි තුවක්කුවක් එල්ල කරගෙන පුද්ගලයෙක් ආවේ. මම පස්සේ තමයි දැන ගත්තේ එදා එතුමා හම්බන්තොට නගරාධිපති කියලා. මම දේශපාලනයට අලුත් නිසා හඳුනා ගත්තේ නැහැ එයා කවුද කියලා. බස් එකෙන් පැනලා යන කොට තමයි දැන ගත්තේ එතුමා හම්බන්තොට නගරාධිපති කියලා. අද මම රාජ්‍ය ඇමති කෙනෙක්. අවුරුදු හතරකට පස්සේ තමයි ඒ නඩුව හම්බන්තොට උසාවියට ගිය මාසයේ ආවේ. මම හම්බන්තොට උසාවියට ගිහිල්ලා ඒ සිද්ධිය පිළිබඳ කරුණු කිව්වා. අවාසනාවකට එතුමා අදත් එතැන නගරාධිපතිතුමා වෙලා සිටිනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපි ඒ ස්ථාවරය තුළ තමයි සිටින්නේ. [බාධා කිරීමක්] වෙන්න පුළුවන්. පසු ගිය කාලයේ හුඟක් අය එක එක දේවල් කළා. සමහර අය හොඳ පැත්තට මාරු වෙලා තිබෙනවා කියලාත් සඳහන් කරන්නට ඕනෑ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ඔබතුමාගේ කථාව දැන් අවසන් කරන්න.

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(மாண்புமிகு இராள் விக்கிரமரத்ன)
(The Hon. Eran Wickramaratne)

මා අවසන් කරනවා. හුඟක් අය කථා කරන කොට කිව්වේ මොකක්ද? ආර්ථිකය කඩා වැටිලාය කිව්වා. අද ශක්තිමත් තැනක ආර්ථිකය තිබෙනවා. ඒ නිසා අපට අද පුළුවන් මෙතැන ඉඳලා අපේ වර්ධන වේගය වැඩි කරන්න. එදා ආසියාවේ ඉහළ වර්ධන වේගයක් තිබුණා. චීනයේ ආර්ථික වර්ධන වේගය සියයට 10යි, 11යි. ඉන්දියාව සියයට 7ට, 8ට තිබුණේ. නමුත් අද ඒවා සියයට 6ට, 7ට බැහැලායි තිබෙන්නේ. එදා අපට සියයට 7ක වර්ධන වේගයක් තිබුණා. අද ඒක 4ට වැටිලා තිබෙනවා. නමුත් 2018දී දළ දේශීය නිෂ්පාදනයෙන් ආර්ථික වර්ධන වේගයේ වැඩි වීම සියයට 5ක් ඉක්මවා යනවා කියලාත් සඳහන් කරමින් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා, මට ලබා දුන් කාලය පිළිබඳව.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ගරු ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා.

[අ.හා. 6.51]

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்கிரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, නියෝජ්‍ය කථානායක ධුරයට තෝරා ගන්නා ලද ඔබතුමාට ශ්‍රද්ධාංගීභාවය පළ කර සිටීම මගේ යුතුකමක්. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඉතාම

ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්. ඒ වාගේම ඉතාම නිහතමානී හා අවංක කෙනෙකු හැටියට අපි කවුරුත් පිළිගන්නා කෙනෙක්. ඒ නිසා ඔබතුමා මෙම වැදගත් ධුරයට පත් වීම අපි කාටත් සතුටක්. ඔබතුමාගේ කටයුතු ඉතා සාර්ථක වේවා! යි කියා මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අද මුළු හවස් වරුවේම ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු කරුණුවලට අනුව අපි කවුරුත් කනගාටු වෙන්නට ඕනෑ, මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු වෙලා තිබෙන මේ තත්ත්වය පිළිබඳව. නොයෙකුත් බැංකු, නොයෙකුත් මූල්‍ය ආයතන, නොයෙකුත් සමුපකාර සමිති පිළිබඳව දීර්ඝ වශයෙන් උදාහරණ ගෙනැල්ලා, නම්ගම් සහිතව සමහරු කථා කළා. සමහරු නම්ගම් කියන්නේ නැතුව ඒ විස්තර පමණක් කිව්වා. අපි කනගාටු වෙන්නට ඕනෑ තත්ත්වයක් තමයි අද මේ මතු වෙලා තිබෙන්නේ. ප්‍රතිපත්තිය කරුණු ගැන දීර්ඝ වශයෙන් සඳහන් කළා.

මෙයට එක් හේතුවක් ලෙස අපට පෙනෙන දෙය තමයි, නියාමනයක් නොමැතිකම. අපේ නීතිවල දුර්වලකම් තිබෙනවා. ඒ වාගේම නියාමනයක් නොමැති වීම මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් ලෙස අපට පෙනී යනවා. නමුත් නියාමනයක් නොමැති වීම පමණක් නොවෙයි එකම හේතුව. ඒ දුෂණ පිළිබඳව, සිදුවී තිබෙන ඒ මහා වංචා පිළිබඳව ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කරලා නැහැ. ඒ පරීක්ෂණ ඇදී ගිහින් තිබෙනවා. ඒවා අවුරුදු ගණන් ඇදී යනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට මතක් වෙනවා දකුණු අප්‍රිකාවේ තිබුණු නඩුවක් පිළිබඳව. එය සුප්‍රසිද්ධ නඩුවක්. "මක්වත්යානේ" තමයි එම නඩුවේ නම. එම නඩුවේදී ප්‍රශ්නයක් මතු වුණා. මතු වුණු ප්‍රශ්නය තමයි, "මරණ දණ්ඩනය තිබිය යුතුද, නැද්ද?" කියන එක. දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කිව්වා, ප්‍රශ්නය මරණ දණ්ඩනය තිබෙනවාද නැද්ද කියන එක නොවෙයි කියා. ඔවුන් කියා සිටියා, වරදක් කළාම ඒ වරද පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ පැවැත්වෙනවා, වරද කරපු මිනිහාට විරුද්ධව නඩු පැවරෙනවා සහ වරද කරපු මනුස්සයාට දඬුවමක් ලැබෙනවා කියා රටේ මිනිසුන්ට තේරෙනවා නම්, ප්‍රශ්නය දඬුවමේ ප්‍රමාණය නොවෙයි කියා. ප්‍රශ්නය තිබෙන්නේ මරණ දඬුවම ද, ජීවිතාන්තය දක්වා සිර දඬුවම ද කියන එක පිළිබඳව නොවෙයි. ඒ වරද පිළිබඳව හරියට පරීක්ෂණය වෙලා, නඩුව පැවරිලා, prosecute කරලා, වැරදිකාරයා වෙලා දඬුවම් විඳිනවා නම් that is the best deterrent against crime. මේ කාරණය පිළිබඳව ද මට කියන්න තිබෙන්නේත් එයයි. අපි නීති තද කරන්න ඕනෑ; දඬුවම් නියම කරන්න ඕනෑ. ඒවා ඔක්කෝම ඇත්ත. නමුත් හරියට පරීක්ෂණ පැවැත්වෙන්නේ නැත්නම්, ඒවා දිගින් දිගට ඇදී යනවා නම්, වැරදිකරුට දඬුවම් ලැබෙන්න අවුරුදු 10, 15 යනවා නම් අපි කොහේද ඉන්නේ කියලා අපට හිතාගන්න පුළුවන්.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි, එක සමුපකාර සමිතියක් පිළිබඳව. ඒ තමයි මහරගම ප්‍රදේශයේ තිබෙන වත්තේගෙදර සකසුරුවම් සහණය ගනුදෙනු සමුපකාර සමිතිය. එහි බාහිර තැන්පත්කරුවන්ගේ තැන්පත් තිබෙනවා, රුපියල් කෝටි 66ක. රුපියල් කෝටි 66ක්! ඒ බොහෝ තැන්පත්කරුවන් බොහොම අමාරුවෙන් මුදල් සොයා ගත්ත අය. එක්කෝ, තමන්ගේ EPF එක තැන්පත් කරපු අය. එහෙම නැත්නම්, අවුරුදු ගණනක් තිස්සේ එකතු කරපු මුදල් තැන්පත් කරපු අය. එහි හිටපු සභාපති තමයි නන්දසිරි විනෝදභේවා. ඔහු කෝටි 6ක ණයක් දෙනවා, ඔහුගේ පුතාට! කොහොමද වැඩේ? ඒ පුතාගේ නම, සුමින්ද විනෝදභේවා. ප්‍රියංග

[ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා]

නිශාන්ත කුමාර කියන තවත් කෙනෙකුටත් ණය දෙනවා. කෝටි 6ක ණයක් දෙනවා. පසු කාලයක ප්‍රියංග නිශාන්ත කුමාර එම සමිතියේම ලේකම් බවට පත් වෙනවා. නමුත් ඒ මුදල ගෙවුවේ නැහැ. ඉන් පස්සේ මේ නිශාන්ත කුමාර කියන පුද්ගලයා -ණය අරගෙන නොගෙවා, පසුව සමිතියේ ලේකම් වූ මිනිසා- ණය උකස් ඔප්පුවක් අවලංගු කිරීමේ ප්‍රකාශන ඔප්පුවක් දෙනවා. එයා ගත්ත සල්ලි ගෙවලා නැහැ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒවා තමයි, අංක 140992 සහ 140993 යන ප්‍රකාශන ඔප්පු. "වත්තේගෙදර අභවල් ස්ථානයේ පදිංචි සීමාසහිත වත්තේගෙදර සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතියේ ලේකම් පදවිය දරන වර්තමාන නිලධාරී ප්‍රියංග නිශාන්ත කුමාර වන මම මෙසේ ප්‍රකාශ කර සිටිමි." ඔහු කියනවා, වත්තේගෙදර ඒ සමිතියෙන් සුමින්ද විනෝදභේවා -ඒ කියන්නේ, සමිතියේ හිටපු සභාපතිගේ පුතා- සහ අංක 34හි පදිංචි ප්‍රියංග නිශාන්ත කුමාර වන මම -ඒ කියන්නේ, ඔප්පුවෙන් ප්‍රකාශ කරන මිනිසා- ණය අරගෙන තිබෙනවා. එයා කියනවා, එයායි, සභාපතිගේ පුතායි තවත් කෙනෙකුයි -අපි තුන් දෙනා- එකතු වෙලා රුපියල් කෝටි 6ක් ගන්නා, දැන් අපි ඒ මුදල ගෙවලායි තිබෙන්නේ. හැබැයි, දැන් ඒ ඔප්පු සොයා ගන්න නැහැ කියලා. එයා මෙහෙම කියනවා. "අංක 400 දරන ණය ඔප්පුවේ මුල් පිටපත දැනට ඉහත කී සමිතිය වෙත හෝ මා වෙත නොමැති හෙයින් එම ඔප්පුව අවලංගු කිරීම සඳහා උකස් අවලංගු කිරීමේ ප්‍රකාශන ඔප්පුවක් සාදවා දීමට මම තීරණය කරමි." කියලා.

කොහොමද වැඩේ? එහෙම කරලා, ප්‍රකාශන ඔප්පු ලියනවා. ඒවා register කරනවා. මට ලැබී තිබෙන තොරතුරු අනුව ඊට පසුව එම ඉඩම් මුදා ගන්නවා. මුදා හැරලායි තිබෙන්නේ. බොහොම අමාරුවෙන් සභාපති නන්දසිරි විනෝදභේවා අත්අඩංගුවට ගන්නා. සුමින්ද විනෝදභේවාත් දැන් අත් අඩංගුවට අරගෙන තිබෙනවා. ප්‍රියංග නිශාන්ත තවම හොයා ගන්න නැහැ. බස්නාහිර පළාතේ සමුපකාර දෙපාර්තමේන්තුව ඉතාම මන්දගාමී ආකාරයටයි මේ කාරණය පිළිබඳව කටයුතු කර තිබෙන්නේ. දැන් අපුත් නිලධාරී මණ්ඩලයක් පත් වෙලා ඉන්නවා. 2005-2016 දක්වා විගණනයක් තිබුණේ නැහැ. දැන් නව නිලධාරී මණ්ඩලය යටතේ විගණනයක් කෙරෙනවා. නමුත් හිටපු අධ්‍යක්ෂවරු බලපෑම් කරනවා. ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරලා තිබෙනවා; 1058/16 දරන නඩුව. ඒකත් අනෙක් නඩු වාගේම ඇදී ඇදී යනවා. වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය-

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩියක කාලයක් පමණයි තිබෙන්නේ.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙහි තිබෙන වැදගත්කම නිසා මට තව විනාඩි දෙක-තුනක කාලයක් දෙන්න.

ගරු නියෝජ්‍ය කථානායකතුමා
(மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள்)
(The Hon. Deputy Speaker)
ගරු මන්ත්‍රීතුමනි, අපි පස් වරු 7.00ට මෙම විවාදය අවසන් කරන්න ඕනෑ.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)
හොඳයි. මේ පිළිබඳව 2017 ජූලි මාසයේ 26 වනදා මිහිඟන පොලීසියට පැමිණිලි කරලා තිබෙනවා. අංක 281/192 දරන පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අද වනතුරු කිසිම දෙයක් කෙරිලා නැහැ. සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ කරලා නැහැ. අද සභාපති සහ කාරක සභාවේ නිලධාරීන් බයේ ඉන්නවා, ඔවුන්ගේ ජීවිතවලට හානි සිදුකරයි කියලා. සමිතියට යම් ආරක්ෂාවක් දීලා තිබෙනවා, ලේඛන ආරක්ෂා කරන්න ඕනෑ නිසා. මේකට දේශපාලන බලපෑමක් තිබෙනවා, එම දේශපාලන බලපෑම නිසා මේ පිළිබඳව නිසි විමර්ශනයක් කෙරෙන්නේ නැති වෙයි කියලා තැන්පත්කරුවන් බයේ සිටිනවා. ඒ නිසා බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා, මේ සඳහා මැදිහත් වෙලා, වහාම, නිසි පරිදි මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා, මෙහි වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියලා. විශේෂයෙන්ම අමාරුවෙන් මුදල් හොයා ගෙන මුදල් තැන්පත් කළ අයට සාධාරණයක් වෙන විධියට මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට ස්තූතිවන්ත වෙමින් මගේ කථාව අවසන් කරනවා.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)
ගරු මන්ත්‍රීතුමනි, විෂයට අදාළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට නිලධාරීන් කැඳවලා, මෙම පරීක්ෂණ ඉක්මන් කිරීමට අවශ්‍ය - [බාධා කිරීමක්]

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)
(The Hon. (Dr.) Jayampathy Wickramaratne)
ගරු රාජ්‍ය ඇමතිතුමනි, ඒ යෝජනාවට බොහොම ස්තූතියි. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරනවා.

එකල්හි වේලාව අ. හා. 7.00 වූයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමා විසින් ප්‍රශ්නය නොවිච්චා පාර්ලිමේන්තුව කල් තබන ලදී.
පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2018 ජූනි 08වන සිකුරාදා ජූ. හා. 9.30 වන තෙක් කල් ගියේය.
அப்பொழுது, பி. ப. 7.00 மணியாகிவிட்டமே மாண்புமிகு பிரதிச் சபாநாயகர் அவர்கள் வினா விடுக்காமலேயே பாராளுமன்றத்தை ஒத்திவைத்தார்.
அதன்படி பாராளுமன்றம், 2018 யூன் 08, வெள்ளிக்கிழமை மு. ப. 9.30 மணிவரை ஒத்திவைக்கப்பட்டது.
It being 7.00 p.m., MR. DEPUTY SPEAKER adjourned Parliament without Question put.
Parliament adjourned accordingly until 9.30 a.m. on Friday, 08th June, 2018.

සැ.සු.

මෙම වාර්තාවේ අවසාන මුද්‍රණය සඳහා ස්වකීය නිවැරදි කළ යුතු තැන් දක්වනු රිසි මන්ත්‍රීන් මින් පිටපතක් ගෙන නිවැරදි කළ යුතු ආකාරය එහි පැහැදිලිව ලකුණු කොට, පිටපත ලැබී දෙසතියක් නොඉක්මවා හැන්සාඩ් සංස්කාරක වෙත ලැබෙන සේ එවිය යුතුය.

குறிப்பு

உறுப்பினர் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைத் தமது பிரதியில் தெளிவாகக் குறித்து அதனைப் பிழை திருத்தப்படாத பிரதி கிடைத்த இரு வாரங்களுள் ஹன்சாட் பதிப்பாசிரியருக்கு அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in their copy and sent to the Editor of HANSARD within two weeks of receipt of the uncorrected copy.

| | |
|--|----------|
| Contents of Proceedings | : |
| Final set of manuscripts Received from Parliament | : |
| Printed copies dispatched | : |

හැන්සාඩ් වාර්තා
කොළඹ 5, පොල්හේන්ගොඩ, කිරුළපන පාර, අංක 163 දරන ස්ථානයෙහි පිහිටි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන්
මිල දී ගත හැක.

මෙම හැන්සාඩ් වාර්තාව www.parliament.lk වෙබ් අඩවියෙන්
බාගත හැක.

ஹன்சாட் அறிக்கையின் பிரதிகளை
இல. 163, கிருலப்பனை வீதி, பொல்ஹேன்கொட, கொழும்பு 5இல் அமைந்துள்ள
அரசாங்க தகவல் திணைக்களத்தின் அரசாங்க வெளியீடுகள் அலுவலகத்தில்
பணம் செலுத்திப் பெற்றுக்கொள்ளலாம்.

இந்த ஹன்சாட் அறிக்கையை www.parliament.lk எனும் இணையத்தளத்திலிருந்து
பதிவிறக்கம் செய்ய முடியும்.

Hansard Reports can be purchased from the Government Publications Bureau
at the Department of Government Information,
No. 163, Kirulapone Avenue, Polhengoda, Colombo 5.

This Hansard Report can be downloaded from
www.parliament.lk